



සූත්‍රාන්තිකගෙයි

25 වන ගුනපිය

කුදුගත්සහියේ දසවැනි ප්‍රි

ජාතිකපාලී

ද්‍රව්‍යීය භාගය

සිංහලානුවාදය

මහරගම සිරි ව්‍යිරක්ෂණ ධ්‍රීංයන නාධිපති

මධ්‍යිහේ සිරි පක්‍රියා සිංහාසිඛාන

මහානායක සාචිරයන් වහන්සේ විසිනි

Buddha Jayanti Tripitaka Series, Volume 31

The Twenty-fifth Book in the
Suttanta-Pitaka
Khuddaka- Nikāya (8)

25

JĀTAKA PĀLI (II)

With the Sinhala translation by

The Venerable
Madihe Siri Paññāsiha Mahā Nāyaka Thera
The Principal of Siri Vajirañāna
Dharmāyatana, Maharagama

නමෙකේස්ස භගවතෙහේබඳල් අප්පටිහතකුණවා “ස දසබලධරස්ස
වතුවේසාරජ්පචිසාරදස්ස සබඳසත්ත්‍රාන්” “ස ධම්මස්සරස්ස ධම්මරාජ ”ස ධම්ම ප්‍රාම් ප්‍රාම්ස්ස
තථාගතස්ස සබඳ මැණ සම්මාස බුද්ධස්ස !!!

භාග්ය වූ සිය ධර්මය හී නොපැකි ඇානවාර සහි වූ දසබලධාරී වූ
වතුර්වෙවශාරද විගාර වූ සිය සත්ව න් උත්ත වූ ධර්මය රේෂ්වර වූ ධර්මරා වූ
ධර්ම වාමි වූ තථාගත වූ සරව් වූ සම්ම සම්බුද්ධානට තමස්කාර කරමි !!!

කෙළඹක්ෂ ක් සක්වලයන්හි සිය ආර්යයේ ද සිය සත්පු යෙදේ
මාගේ තමස්කාරය පිළිගනී !!!

බුද්ධජ ති තිෂ ග්‍රන්ථමාලා
පරිගණ ගත කර නොමිළ ලද බෙදාහැරීම
මහා ධර්ම දානමය ප්‍රාණීයක

“අපාරුත තේස අමතස්ස ද් ඡර
යේ සේත්වන්තේපමු වන් සද්ධය.”

“කන් ඇත්ත පු සැදැහැ මූ ත්ව
ස්වින අමා දෙළාත්වය කරන ලදී”

අප භාග්ය අර්හ සම්ම සම්බුදුර න් වහන්ත ගේ පථම අනුසාසන මෙහි ලා සි
කිරීම තිෂ ශ්‍රී සද්ධරමය පරිජිල කරන්න වූ පින්වතුන්ත අහිව ද්ධිය පිළිස ම වන
බව අපගේ හැඳි ය.

සැම කල් ඇන සම්පූඩ්න්ත ව කිය කරන්න වූ සිය සම් සම්බුදුරජ
වහන්ත ආගේ පලමු අනුශාසන , බුද්ධ රත්ත කෙරෙහි ගෙශෙරව කරන්න වූ
මුදුරජ වහන්ත ගේ සම්ම සම්බුදු බෝරේධි අදහන්න වූ කවර නම් පු ලයෙක නො
සලකා තිදින් ද ? වතු වෙවශාරදන් සහිත වූ දැ බෙ සහි වූ අනාවරණ ඇන සහිත වූ
සවඳ වූ මහා කාරුණිකයන් වහන්ත ගේවා නිව අවබෝධකර ගැනී පිළිස
ඛල්මානු ම පත්තිපදා ආරම් කරන ප්‍රදේශල තු ‘සද්ධ ’ නම් වූ ග්‍රන අත්යාව ය
යන් අවධාරනය කරන සේලේක

මෙම තිෂ ශ්‍රී සද්ධර් සැක නොකළු ය. සැක කරම හදාරන ලෙශකි ශිල්ප
ශාස්ත පවා පරිපූරණ ව නොසේහි බව සි ඇති බැලීමේ තුව ඇත්තා ව දැක ගත
හැකි ය. පු ඡයා ගෙත්ත් බවට පමු වන්න වූ සද්ධා ධනය සහි ව (“සද්ධිධ වත්
පුරි ‘ස සේවය ’”) මෙම ධර්ම රත්ත පරිජිල කරන්නාහ සද්ධා අංගයෙන් ලැබේ
යු සියල්ල ලැබෙනු නොඅනුමා ය. එසෙමේ සි යෙන් ලැබේ යු කෙකුස ද
විරෝධ ලැබේ යු කොටස් සම්ධිය ලැබේ යු කොටස් ප්‍රජාවෙන් ලැබේ යු
කොටස් ලැබෙන පර සද්ධා , සති, විරිය, සමාධි සහ පංඡා යන පංච ධර්මය තමා තු
ඇති කර ගෙන මහන් වූ ගෙශෙරවයුහිත ව ධර්මා බෝධයිණිස ම යොමු වූ දැඩි
අධි ඊයානයෙන් මෙම ධර්ම පු ’තක පරිජිල කළ යු ය. අපගේ බුද්ධ ගාසනයෙහි

දර් ශවනයෙන් මග එල් ලැබුවේ ම අධි ය. විමුක්තිය ලබන්න වූ කම එදාය පහක් වි 'තර කරන්න වූ අංගුත් පංචක නිපාතයේ 'විමුත්තා' , සූ යෙහි නිව ලබන කම වේ සතරක් ම ධම් දේශණාම සහ ධම් සවනමය පුණු කර් ඇසුරින් සි වන බව පැහැදි කර ඇත. පස්වැනි කම වේද හාවනාමය පුණු කර්ම පහ කිරීම සාර්ථ වන බව ද එහි සඳහන් වේ.

මහත් වූ ගෞරවාදරයෙන් මහා සුගතය වහන්ම ගේ අනුගාසන පිළිපිදි වූ අප්‍රමාදි ව ධම්මානු ම පතිපදා වඩින්න වූ සිය සත්තා , තෙතකාලී වූ සිය දුකින් ම ලබන්න වූ අඡර වූ අමර වූ අමා මහ නිව අවබෝස්සි පිණිස මෙම මහහ පුණු කර්ම උපතිශ වේව !

ආර්යය වහන්ම ලා පහළවීමේ සිරි බැබලේව !
මුද්ධ ගාසනය දියු වර 'පිතික වේව !
ලෙසේත්තා සෙත් වේව !

"අමතං දදෙමේ සෙණේහෙශී, යෙමේම මතු ඡයනි"
(යමෙක් ධර්මානුගාස කරන්නේද, හෙණ්ම්මනය දෙන්ම ය)

මෙම දර් දානමය පුණු කර්ම
මෙරේනීමේ විධ්වංස කරන්න වූ ලෙලාවන්තුම් ආලෙක්ස වූ මහා කාරුණික වූ
සම්මාස බුදුරජාණන් වහන්ම ගේ සවජනා ණානායට ද මහා කරු රු පුණුය ද
පුජේප්පහාරය ම වේව !!!

කෙළලක්ෂ ක් සක්වලයන්හි සිය ආර්යය ද සිය සත්පු යෙතේ
අපගේ පුණු කර්ම අනුමෙන්ද වෙත්ව !!!

ගාසනාහිව ද් කාමි,

සම්න්ද රණසි හ.

2009.06.28

සුත්‍රනකාලීවකේ වූද්‍යකනිකාගේ

ජාත්‍යක පාලි

දුතියෝ හාගෝ

සුත්‍රනකාලීවකයෙහි කුදාගත්ස්ංගියේ

ජාත්‍යක පාලි

දැම්නීය හාගය

**“තරාගතප්‍රවේදීනො, සිජබලට ඔමෙවිනයෝ, විවටො, විරෝධිනි
නො පටිව්‍යන්නා.”**

**“මහණෙනි, තරාගතයන් වහන්සේ විසින් දෙයනා කරන ලද
ඛමිය හා විනය විවෘත වූයේ බබලයි. වැසුණේ නො ම බබලයි.”**

(අඩුනකරනීකාය, තිකත්පාත - හරණාමුවයා, 9 පුනුය)

සැලකිය යුතුය : මෙම පොතෙහි පටුන, පිටු අංක 12 හි ඇතුලත් කර ඇත. එම පටුනෙහි මාත්‍රකාවන් හා පිටු අංක අදාළ පිටු සමඟ සම්බන්ධ කර ඇත. මෙහි කියවීමට ඇති ප්‍රදේශයට වම් පසින් ඇති 'පිටු යොමුව'
හාවතා කිරීමෙන් නැවත පටුනට පැමිණීමට පූජුවන. වම් පසින් පාලි පිටුව ද දකුණු පසින් අදාළ සිංහල
පිටුව ද කියවීම සඳහා VIEW menu PAGE DISPLAY option and select TWO-UP CONTINUOUS
යන ක්‍රමය හාවතා කරන්න.

Please note : The TABLE OF CONTENTS of this book is located in page no:12 and it is linked with associated pages in the book for your convenience. You can easily click on the page number or content description in the 'Table of Contents' and you will be directed to the relevant page. Bookmarks located to the left of reading area can be used to navigate back to 'Table of Contents' Page. If you would like to view Pali page on your left and the relevant Sinhala page on your right select the menu items as follows; VIEW menu PAGE DISPLAY option and select TWO-UP CONTINUOUS.

පටුන
CONTENTS

සංස්කාරක නිවේදනය	xv
ශ්‍රීපිටක සම්පාදක මණ්ඩලය	xvii
සබෙකත නිරූපණය	xix
පාලි හෝඩිය	xxi
විසය සුවී	xxiii–xxiv
පෙළ හා පරිවර්තනය	2–441
ගාරාදිපාදනුකක්මලණිකා	443–486
සහෙළුනාමානුකක්මලණිකා	487–491
විසයපදනුකක්මලණිකා	493–497
ඉඩාඉඩා නිරූපණය	499
මුද්‍රිතයන් ශ්‍රීපිටක ග්‍රන්ථමාලා	501

සංස්කාරක නිවේදනය

ජාතක පාලියෙහි එකක නිපාතය පටන් පකිණෙක නිපාතය අවසන් කොට ඇති නිපාත තුදුසේකි. එහි අපණණක ජාතකාදී සාරපියසයානු (496) ජාතක කෙනෙක් ජාතකපාලී ප්‍රථම හාගයෙහි අතුළත් වූහ. එහි ගාරා සංඛ්‍යාව දෙදහස් තුන්සිය සත්විස්සේකි. (2327)

මෙ මැ ආතීය හාගයෙහි ලා විසත්තිනිපාත යැ තීංසනි නිපාත යැ වත්තාලිය නිපාත යැ පසුකුස නිපාත යැ සවී නිපාත යැ සතනති නිපාත යැ අපිති නිපාත යැ යන සත් නිපාතයන්හි සංග්‍රහ වූ මාතංග ජාතකය ආදිකොට ඇති එක්සාලිය (41) ජාතක කෙනෙක් වෙත්. ගාරා එක්දහස් තවසිය දෙඅනුවකි. (1992)

බුද්ධයහි ත්‍රිපිටක ග්‍රන්මාලායෙහි එක්තිය (31) වැනි ග්‍රන්ය වූ ජාතකපාලී ආතීය හාගය ද මහරගම සිරිවලිරණුන් ධීමායන-නාධිපති මධිසේ සිරි පසුකුසායිහාසිඛාන මහානායක සුවිරයන් වහන්සේ විසින් ම සිංහල අනුවාදය සපයන ලද්දේ ය. වත්මාන ත්‍රිපිටක මණ්ඩලයෙහි ගාස්තුගමනය මහතෙරවරුන් විසින් පායිණාධනය හා සිංහල අනුවාදය ද මැනැවින් සකස්කොට ගාරාදිපාද සුවිය ද සඟු හා විශේෂපද සුවි ද සම්පාදනය කොට ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය තුන්පත් රු. ඇල්. ඩී. ඩුරුල්ලේල් මැතිත්මාණන්ගේ මෙහෙයිමෙන් හා එ මැ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුන්පත් සෝමපාල ජයවරධන මහතාණන්ගේ විශේෂ උදෙශාගය ද, ඇතුළු අමාත්‍යාංශ හාරයේ පවත්නා රාජ්‍ය සංස්‍යා සහාපතිවරුන්ගේ යානු-කමුත පරින්‍යාගයන් ද හෙතුණොටගෙන බුඩු ජයනති ත්‍රිපිටක ග්‍රන්මාලායෙහි මුද්‍රණය අවසානය කරා යෙමින් පවත්නා බව ද ප්‍රීතියෙන් සඳහන් කරමි.

ත්‍රිපිටක ධීමාවාප්තිය සඳහා තොගයක් අයුරින් අනුබල දෙන හැම සුදිහු ධීමානාමය කුගල හෙතුයෙන් සුබහාගි වෙත්වා ඩි ආයංසනය කරමි.

ජාතක ප්‍රස්තාවනාව තාතීය හාගයෙහි ලා ප්‍රකාශ කරනු ලැබේ.

මේ වගට, ගාසනොදයකාරී,

ලඹුගම ලභකාන්ද

මහානායක ස්ථාවර

ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක

2526
1984 පෙබරවාරි 25 වැනි දින

115, මහානායක වාරිකාරාමයේ

ත්‍රිපිටක මණ්ඩලය,

විශේරාම මාවත,

කොළඹ 7.

ත්‍රිපිටක සමජාධක මණ්ඩලය

උපදෙශක :

අගුමහාපණ්ඩිත, බලන්ගොඩ ආනන්දමේත්‍රෙය මහානායක මහාස්ථාවිරපාදයන් වහන්සේ.

සහාපති :

අභ්‍යංගම විද්‍යාවනුපරිවෙණාධිපති, ත්‍රිපිටකවාහිඛිවරාවායී, කෝද්ගොඩ ශ්‍රී ඇඟිනිලංඩිකායෙහි ප්‍රධාන සංකීර්ණ සූචිත්‍රයන් වහන්සේ.

ප්‍රධාන සම්පාදක :

මොල්ලිගොඩ ප්‍රවචනාධිපති හා නාරාජේන්පිට අභයාරාමයෙහි අධිපති අනුරාධපුර බුද්ධියාවක ධම්පියාධිපති, ගාස්‍යාපති, විද්‍යාවිගාරද, රාජකීය පණ්ඩිත ලැබුගම ශ්‍රී ලංකාන්දා—කෝට්ටෙ ශ්‍රී කළුණාණි සාම්ජීත්‍රී මහාසංස්කෘතායෙහි මහානායක සූචිත්‍රයන් වහන්සේ.

සම්පාදක :

කිරුළපන පුරවාරාමයෙහි හා නාරාජේන්පිට අභයාරාමයෙහි අධිපති අනුරාධපුර බුද්ධියාවක ධම්පියාධිපති, ගාස්‍යාපති, විද්‍යාවිගාරද, රාජකීය පණ්ඩිත, රද්දල්ලේ ශ්‍රී ප්‍රභාලෙකාක — කෝට්ටෙ ශ්‍රී කළුණාණි සාම්ජීත්‍රී මහාසංස්කෘතායෙහි අනුනායක සූචිත්‍රයන් වහන්සේ.

හෙරලියාවල ශ්‍රී සුද්ධිමාරාමාධිපති, ගාස්‍යාපති, විද්‍යාවිගාරද, රාජකීය පණ්ඩිත, වේඩරුවේ ශ්‍රී අනුවමදරු කෝට්ටෙ ශ්‍රී කළුණාණි සාම්ජීත්‍රී මහාසංස්කෘතායෙහි අනුනායක සූචිත්‍රයන් වහන්සේ.

හිඹලේ, මාකඩවර විහාරාධිපති, ශ්‍රී රෙවත පරිවෙණාධිපති, රාජකීය පණ්ඩිත, කරජම්පිටිගොඩ සුම්නසාර සූචිත්‍රයන් වහන්සේ.

කොළඹ නිශිරිගස්සායේ අභ්‍යාකාරාමාධිපති, රාජකීය පණ්ඩිත, කරදන ශ්‍රී ප්‍රභාලංඩිකාර තායක සූචිත්‍රයන් වහන්සේ.

අනුරාධපුර බුද්ධියාවක ධම්පියාධියෙහි ත්‍රිපිටක අංශයෙහි මහාවායී, ගාස්‍යාවායී, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකවායී උඩුවේ ජනාන්දා සූචිත්‍රයන් වහන්සේ.

ලේකම :

කොළඹ බොඩ්‍යාලෙක මාවතෙහි බොඩ්‍යාලෙක විහාරාධිපති, පණ්ඩිත, දෙරග්‍රුවේ සිර ධම්පාල-කොළඹදිගායෙහි ප්‍රධාන සංකීර්ණ තායක සූචිත්‍රයන් වහන්සේ.

සංගොත නිරූපණය

- සී.ම්. - සිහලකබරමුද්දීත ජාතකපාලි
අවස්ථා - සිහලකබර මුද්දීත ජාතකටස්කථා
ම.ඡ.ස්. - මරමුරටෙයි ජටයිසංගිතියා සෞදින ජාතකපාලි
සායා. - තායායකබරමුද්දීත ජාතකපාලි
චි. - විදුරුපොල විභාගර පොත්ක.

**THE PALI ALPHABET
IN SINHALA CHARACTERS**
VOWELS

අ a අං ඇ අ i අ ඉ අ ඔ අ එ අ උ

CONSONANTS

කka	ඇkha	ගga	සsgha	චchā
ඒca	ඇcha	ජja	ස්සjha	ඇංජā
ඒta	ඇtha	ඩda	ස්දdha	ඇංඩā
තta	ඇtha	ඩda	ධdha	නna
පpa	ඇpha	බba	භbha	මma
යya	රra	වva	සsa	ලla අංං
කka	කාකā	කිki	කිki	කෙkē කොකර
ඒkha	ඒකhā	ඒkhi	ඒkhi	ඒකhē කොkhō
ගga	ගාgā	ගිgi	ගිgī	ගෝgē ගොgō

CONJUNCT - CONSONANTS

කකka	කුණුරුඩා	ඇtra	චුmpha
කකිkkha	කුගඳා	දදda	ම, ම mba
කක්kyā	කුඩා	දූddha	මංmbha
ශ්‍රිkri	දූජ පේcha	ද්‍රdra	මමmma
ශවkvā	දූජජ්‍රja	ද්‍රව, චdva	මහmha
බ්‍රූkhya	දූජ්‍රූජ්‍රjha	දව්‍දhva	යය, යාyya
බ්‍රූkhva	දූජා	නකnta	යුyha
ගෙggā	ටය, ගිha	නීntha	ලොlla
ගෙggħa	දීදda	දැndā	ලොlyā
බ්‍රූnkā	දීදුndha	නිනđha	ලොlha
උgra	න්ගා	නකnna	චුwha
බ්‍රූnkha	න්ගා	නහnha	සසsса
බ්‍රූngā	න්ගා	පපpa	සමsma
බ්‍රූngħa	න්ගා, පිda	ප්‍රppha	සවsva
එලccā	නතita	එලbbā	එමhma
එලccħa	නතħħa	එලbbħa	එවvha
උtjja	නතvā	එbra	එහlha
උtħħjha		එmpa	

ං ඇ අ i අ ඉ අ ඔ අ එ අ උ

ආ ē

ජාතක පාලි

දුන්තියෝ නාගේව

විසය සූචි

විසති නිපාතො 2 - 87

ජාතක සංඛ්‍යා	ජාතකනාම			පිටව්බකා
1.	මාතභිග	ජාතකං 2- 9
2.	විභාසමහුත	„ 8-15
3.	සිවි	„ 14-21
4.	සිරිමණ්ඩ	„ 20-27
5.	රෝහ තෙක්මිග	„ 26-33
6.	වූලහස්ස	„ 32-37
7.	සත්ත්වගුම්බ	„ 36-43
8.	හලුලාටිය	„ 42-49
9.	සොමන්ස්සි	„ 48-55
10.	වලෙපයා	„ 54-65
11.	පලෝහන	„ 64-71
12.	පක්ෂී පැඩිත පෙණෙහා 70-75
13.	හත්පාල	ජාතකං 76-81
14.	අජයාසර	„ 82-87

තිංසති නිපාතො 88 - 165

1.	කිංජණ්ඩ	ජාතකං 88-93
2.	කුමින	„ 94-101
3.	ජයදුෂ්ස	„ 100-109
4.	ජද්ධතාන	„ 110-119
5.	සමහව	„ 118-127
6.	මහාක්ෂී	„ 126-135
7.	දක්රක්කාස පෙණෙහා 134-141
8.	පණ්ඩිරක	ජාතකං 140-149
9.	සම්බුලා	„ 150-157
10.	ගණකින්දුක	„ 156-165

විසය සුව

වත්තාලීස නිපාතො 166 – 217

ජාතක සංඛ්‍යා	ජාතක නාම	පිටපතිකා	
1.	තෙසකුණ	ජාතකං	166–175
2.	සරහඩි	„	174–185
3.	අලමැබුසා	„	186–193
4.	සබිපාල	„	194–207
5.	වුලලපුත්සොම	„	206–217

පෘතුකාය නිපාතො 218 – 259

1.	නලිනිකා	ජාතකං	218–231
2.	උම්බානුනී	„	230–247
3.	මහාබේදී	„	246–259

සට්ටී නිපාතො 260 – 285

1.	සොජක	ජාතකං	260–273
2.	සංකිච්ච	„	272–285

සත්තනි නිපාතො 286

1.	කුස	ජාතකං	286–303
2.	සොජනානු	„	304–321

අසිති නිපාතො – 441

1.	වුලලභංස	ජාතකං	322–337
2.	මහාභංස	„	336–355
3.	පුධාහාරන	„	354–379
4.	කුණාල	„	378–411
5.	මහාපුත්සොම	„	412–441

සුතනතැපිටකේ බුද්ධකතිකාගය

රාතකපාලී

දීනිගො හාගො

සූත්‍රනතනපිටකේ – බුද්ධකතිකාගය

ජාතක පාලි

(දුතියා හාගෝ)

නමො තස්ස භගවතො අරහතො සමමා සම්බුද්ධසස.

විසත්තිනිපාතනා

1. මාතඩි ජාතක.

2328. කුතො තු ආගවැසි රුමෙවිසී
මතප්‍රලකේ පංසුපිසාවකොව,
සඩාරවාලා පට්ටුවාව් කණෙය
කො රෙ තුව් හොහිසි අදක්වීණයෙයා.
2329. අත්‍යා තව් ඉදා පකතා යසසි
තා බ්‍රූජරේ භූජ්ජරේ පියාරේ ව,
ජානාසි ම සු පරදනුප්‍රේවි
ද්‍රික්‍රියාපිණ්ඩ ලහත් සපාකො.
2330. අත්‍යා මම් ඉදා පකතා මාසමණානා
අත්‍යන්තාය සදාහතො මමිදිදා,
අපෙහි එකො කිමිවැසිතොයි
න මාදිසා තුයා දදනති ජමත.
2331. එලේ ව නිනෙක ව වපනකි බිජ්
අනුපබෙනෙන එලමාසසානා,
එතාය සඳුඩාය දදහි දනා
අපෙව ආරාධයේ දක්වීණයෙයා.
2332. බෙන්නනි මයෙනා විදිනානි ලොකේ
යෙසාහා බිජ්නි පත්තිවැපෙමි,
ය මාහමණා ජාතිලිනතුපපනා
තානීඩ බෙන්නනි සුපසලානි.

-
- දමවාස – මජසා, සායා.
 - පට්ටුවාව–මජසා, සායා.
 - කවේදා–මජසා, තවයිදා–වි.
 - යසයිනා–වි, සායා.
 - මිරි–මජසා, සායා.
 - මෙවදා–මජසා,
 - එලමාපිළි සමානා–සායා. එලමාසමානා–ම. වි.

සූත්‍රානාත්මකයේ - බුද්ධකන්ෂිකායෙහි

ජාත්‍යකාලී

(අව්‍යාපිය හාගා)

ඒ හගවත් අහිත් සමමා, සම්බුද්ධරජාණන් වහන්සේට
නමස්කාර වෙවා.

විසනීනිපානිය

1. මාතඩි ජාත්‍යකය

2328. අපිරිපුදු කඩිමාල හඳුනා, ලාමක පාංශුපිළාවයකු මෙන්
කස්සලගොඩින් ඇසිදගන් කඩික් ගෙලැ දුවටි ලාමක වූ තෝ,
කොහි සිට ආවචි ද? එම්බල දක්ෂිණාරහ නො වූ තෝ කවරෙහි දැඩි
මණ්ඩල කුමාර තෙමේ ඇසිය.

2329. මහන් යශස්දැනි මාණ්ඩව්‍ය කුමාරය, පිළියෙළ කරන ලද
තබගේ මේ ආහාරය බොහෝ දෙනා කති, බුද්ධි, පානය ද කරන්.
නුඩි මෙරමා දුන් දුයෙන් යැපෙන්නකු කොට මා දනුව. එහෙයින්
යාවක පිණ්ඩය වණ්ඩාල තෙමෙන් ලබාවා සි මාතඩි තෙමේ කිය.

2330. මාගේ මේ ආහාරය ජාතිසම්පන්න බ්‍රාහ්මණයනට පිළියෙළ
කරන ලදය. සැදුහුති මාගේ මේ දනය තම්හට වැඩි පිණ්ස වේ.
සැඩිබාල, මෙතනින් පහව යා. කුමකට මෙහි සිටිනෙහි ද? නීවය,
මා වැන්නෝ තට නොදෙනි.

2331. එමඛා කුමාරය, ගස්සාල කුමැත්තේන් ගොඩ ද, වළ ද.
දෙදිනිය ද යම්සේ බිජුවට වපුරද්ද, එමසේම නුඩි මේ එල ප්‍රංශ-
යෙන් (දනයෙන් ලැබෙන උසස් විපාක ගැන ඇදුහිමෙන් පුතුව)
පැමිණි හැමට දන් දෙවා. (මෙසේ) දක්ෂිණාරහයන් අරියනොහි
(ලැබනෙහි) නම් මැනැවි.

2332. යම්බුදු පුණුස්සෙස්තුයන්හි මම බිජුවට පිහිටුවම්ද, ලොකයෙහි
ඒ පුණුස්සෙස්තුයේ මා විසින් දන්නා ලදහ. ජාතියෙන් ද මන්ත්‍ර-
යෙන් ද පුක්ත වූ යම් බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඉතා ප්‍රියඹිලි වූ
බහුජ මෙලොට පුණුස්සෙතු වෙත්.

4 ජාතකපාලි විසනීතිපාත්‍රා

2333. ජාතිමදු ව අතිමානිතා ව
ලොහො ව දෙසො ව මදු ව මොහො,
එතේ අගුණා¹ යෙසු වූත්ත්‍යා සංඛ්‍යා,
තානීධ බෙන්නානි අපෙසලානි.
2334. ජාතිමදු ව අතිමානිතා ව
ලොහො ව දෙසො ව මදු ව මොහො,
එතේ අගුණා යෙසු නා සහ්යා සංඛ්‍යා,
තානීධ බෙන්නානි සුපෙසලානි.
2335. කෙවතු² ගතා උපජෝතියා ව
උපජ්‍යායා අප්‍රා හණ්ඩ්‍යා එම්,
ඉමස්ස දණ්ඩ්‍යා වධක්‍රා දක්‍රා
ගලේ ගහෙනා බලයාත්³ ජමත්.
2336. ගිරිං නබෙන බණසි අයෝ දැන්නාන බාදසි,
ජාතවේද් පද්හසි යො ඉසිං පරිභාසසි.
2337. ඉදං වත්තාන මාතබෙනා ඉසි සවච්චරක්ෂමා,
අන්තලික්කායම් පක්කාම් බ්‍රාහ්මණානා උද්‍යාත්.
2338. ආවෙදිතා⁴ පිටිනො උත්තමභාග
බාහා⁵ පසාරෙති අකමලනෙයා.
සෙතානී අක්ව්නී යට් මතස්ස
කො මෙ ඉමං පුත්තමකාසි එව්.
2339. ඉධාගමා සමගුණා රුමලවාසී
මිත්ප්‍රාලක්කා ප්‍රසුපිසාවකොව
සඩ්කාරවොල් පට්මුවව කෙශ්‍යය
සො තෙ ඉමං පුත්තමකාසි එව්.
2340. කතමං දිසා අගමා තුරිපසේශ්‍යා,
අකඩාප මෙ මාණවා එතමනු.
ගන්තාන තා පට්කිරියෙමු⁶ අවශයං
අපෙපව නා පුත්තමං ලගෙමු ඒවිතං.
2341. වෙහාසයං අගමා තුරිපසේශ්‍යා
පථ්‍යානො පණ්ඩිරසේව වහෙ,
අපිවාපි සො පුරිමං දිසා අගස්‍යා
සාවපථේශ්‍යා ඉසි සාඩුරුපො.

1. එතේ අගුණා යෙසුව සහ්යා සංඛ්‍යා - මඟසං.

2. කුන්ඩා - සයං.

3. ගණඩ - මඟසං.

4. ගලයාත - මඟසං. සයං.

5. ආවෙදිතා - මඟසං. සයං. ආවෙදිතා - මඟසං.

6. බාජුං - මඟසං. සයං.

7. පට්කිරිමු - මඟසං.

2333. ජාතිමදය ද අතිමානය ද ලොහය ද ගෙවුමය ද මදය ද මොහය ද යන තෙල හැම දොශයෝ යම් කෙනකුන් කෙරෙහි පවතිදී, මෙලොව ඒ සේනුයෝ (සපුන් පිටි තුඩස් සේ) අපෙගල වෙති.

2334. ජාතිමදය ද අතිමානය ද ලොහය ද ගෙවුමය ද මදය ද මෝහය ද යන තෙල හැම දොශයෝ යම් කෙනකුන් කෙරෙහි නැදීද, මෙලොව ඒ සේනුයෝ සුපෙශල වෙති. (ඹුවන් කෙරෙහි දෙන ලදී මහන් එල වෙයි.)

2335. (මෙ ව්‍යසල් තුනෙහි රකවලැ යෙදුණු) උපජාති ද උපජකාය ද, භණ්ඩකුවිත ද යන මොහු කොහි ගියාහු ද? මොහුට දූෂ්‍යවම් ද වධ ද දී, සැබේලා ගෙලෙහි ගෙනැ බැහැර කරවු (සි මාණ්ඩව්‍ය කුමාරයා කිවේය.)

2336. මාණවකය, යම්බදු වූ තුළ සාමියාට පරිභව කරන්නෙහි ද? ඒ තුළ පර්වතයක් නියෙන් සාරන්නෙහි ය. දතින් යකඩ කන්නෙහි ය. ගිනි ගිලිමට උත්සාහ කරන්නෙහි ය. (සාමියාට පරිභව කිරීම පර්වතයක් නියෙන් සැරිම වැනි තම පරිභාතීයට ම හෙතු වන බව මේ කි සැටි යි.)

2337. සාංහාරික පරාකුමයෙන් යුත් මාතංහ සාමි තෙමෙ මෙසේ කියා බමුණුන් බලා සිටියදී ම අහසෙහි නැහි නියේ ය.

2338. නිස පිටුපසට පෙරලන ලදී. අත ද අකම්ණා ලෙස දිග භරියි. (දරදඩු ය) මළ එකක්හුගේ මෙන් ඇස් සුදු ය. මාගේ පුතුයාට කවරෙක් නම් මේ විපත සිදු කෙලේ ද?

2339. අපිරිසුදු කඩමාලුයෙන් මැසු වස්තු ඇති ලාමක පාංු-පිශාවයකු මෙන් කසලගොඩින් ඇසිදගන් කඩක් ගෙල දව්‍ය ගත් පුමණයෙක් මෙහි ආවේ ය. හේ තෙමේ නීගේ මේ පුතුට මෙසේ කෙලේ ය. (සි එහි සිටි ජනයා කිවේය.)

2340. මාණවකයයෙහි, බොහෝ ප්‍රජා ඇත්තා වූ ඒ පුමණයන් වහන්සේ කිනම් දිගාවයාට ගියාහු ද? යන මේ කරුණ මට කියවු ඔහු වෙත ගොස් ඒ වරදට පිළියම් කරන්නෙමු. (කමා කරවන්නෙමු.) පුතුට ජීවිතය ලබා දෙන්නෙමු නම් ඉතා යොහොක (සි දිවයිමඟලිකාව කිවාය.)

2341. බොහෝ ප්‍රජා ඇති ඒ පුමණ තෙම ආකාශපථයාගේ මැද පුරුණවන්දායමාන වැ අහසට වැඩිම කෙලේය. තවද සත්‍ය වූ ප්‍රතිඵා ඇති යහපත් සිංහාව ඇති ඒ සාමි තෙමේ පෙරදිට වැඩිම කෙලේය. (සි එහි යුත් මාණවකයෝ කිහි.)

6 ජාතකපාලි විසයනින්හාතො

2342. ආවෙයිනා. පිවිශීනා උජනමඩා.
බාහා පසාරෝති අකමමනෙයායා,
සෙවාති අකැනීති යපා මතස්ස
කො මේ ඉමං පුනෙමකායි එව්.
2343. යක්කා භවේ සනන් මහානුහාවා
අනවාගනා ඉසියා සාමුරුපා,
තෙ දුටුවිනා කුපිනා. විදිකා,
යක්කා හි තෙ පුනෙමකාසු එව්.
2344. යක්කා ව මේ පුනෙමකාසු එව්.
කුණෙකුව මේ මා කුදෙධා මූහුවාරී,
තුමෙහුව පාදේ සරණා ගනාස්මි
අනවාගනා පුනෙසාකෙන හික්කු.
2345. තදෙවහි එතරහි ව මයෙනා.
මතෙනාපදෙසා න මමන්තී කොවී,
පුනෙනා ව තෙ වෙදමදෙන මතෙනා
අස්ථා. න ජානාති අධිවා වෙගදේ.
2346. අදා භවේ හික්කු මූහුනෙකෙන
සම්මුදුහුතෙව පුරිසස් සඳහා,
එකාපරාධා බම භුරිපඡුහා
න පණ්ඩිනා කොඩෙලා හවනති.
2347. ඉමණු¹ මයෙනා උජනිවයිහින්හා.
තා මණ්ඩ්චෙවා භුජ්ජතු අප්පම්පෙසියා,
යක්කා ව තෙ නා න විහෙයියෙයු.
පුනෙනා² ව තෙ හොහිති සො අරෝගො.
2348. මණ්ඩ්චෙවා බාලෙලායි පරිභාපජුහා,
යො පුජුහාතෙක්වනානා. අකොවිදෙයි,
මහකුකසාවලුපු දුනි³ දානා.
කිලිවයිකමෙසු අයජුදුතෙසු.
2349. ජටා ව කෙසා අඹිනා නීවසා
ජරුද්පානාව මුඛං පරුළුනා,
පජ්. ඉමං පසස්ල රුමෙරුපි⁴
න ජටාජිනා. තායතෙ අප්පපජුහා.

1. ඉදුදුව - මෙයා. ටි.
2. පුජා - සා.
3. දුනි - මෙයා.
4. රුමෙරුප - මෙයා.

2342. (මාගේ පුත්‍රයාගේ) හිස පිටිපසට කැයෙකුණී. අකම්පනු ලෙස අන දිග එරියි, මල එකක්දුගේ මෙන් ඇයේ සුදුවන් ය, මාගේ පුත්‍රයාට මේ විප්‍රකාරය කවරෝක් කෙලේ ද? (යනුවෙන් දිවයිමංගලිකාව මාතඩ පණ්ඩිතයන්ගෙන් ඇසුවා ය.)

2343. සංමින් අනුව ගිය යහපත් සිංහාවය ඇති මහානුහාව-සම්පන්න යස්සයෝ ඇත්තාහු ම ය. ඒ යස්සයෝ දුෂ්චර පින් ඇති කිපුණා වූ ඔබ පුතු දාන මේ විප්‍රකාරය කළහ.

2344. මාගේ පුතුව යස්සයෝ මෙසේ කළාහු ද, මුහුම්වාරින් වහන්ස, නුඩ වහන්සේ ම මාගේ පුත්‍රයාට නො කිපෙන සේක්වා, මම නුඩ වහන්සේගේ ම පාදයන් සරණ කොට ගියමු. තවුසාණන් වහන්ස, මම පුතුගොකයෙන් නුඩ වහන්සේ කරා පැමිණියමු.

2345. දිවයිමංගලිකාවෙනි, ඒ බණින කල්හින් තීගේ පුතුව මා සින්හි කිසියම ගෛවයෙක් නො වී ය, දැනුදු නැත, තීගේ පුත්‍රයා වනාහි වේදයන් ඉගෙන වේද මදයෙන් මත් වූයේ වැඩ අවැඩ නො දනී.

2346. තවුසාණන් වහන්ස, එකාත්තයෙන් ම මිනිසාගේ යංශව මොහොතකින් මුලා වේ ම ය. මහාප්‍රාදය, මේ එක ම අපරාධය කමා කරන සේක්වා, පණ්ඩිතයෝ නම් තොධය බල කොට ඇත්තෙක් නො වෙත්.

2347. මාගේ මේ ඉඳල් බන්පිඩ අනුවනු මාණ්ඩව්‍ය තෙමෙ අනුහව කෙරේවා, ඒ යස්සයෝ ද ඔහු නො එළඟන්නාහ, තීගේ ඒ පුත් තෙමෙ ද නිරෝග වන්නේ ය.

2348. නුඩ මහන් වූ රාගයි කෙලෙස් කසටින් යුත් කිලුව කම් ඇති අසක්ෂිතයන් කෙරේහි දන් දෙන්නෙහි ය. යම්බදු වූ නුඩ මෙසේ කිරීමෙන් පුණුණුස්සෙනුයන් පිළිබඳ දනුමෙහි අදක්ෂ වෙහි ද, මාණ්ඩව්‍ය කුමාරය, එහයින් නුඩ අඹුන වෙහි ය.

2349. පුත් මාණ්ඩව්‍ය, නුඩගේ දක්ෂිණාරහයන් අතුරෝන් ඇතැ-මුන්ගේ කෙසයෝ හැඩිපල ගසා බැඳින ලද්දහ. මුර සහිත අදුන් දිවිසම පොරවන ලද්දහ. ජීරණකුපයක්සේ දික් රවුලෙන් වැසුණ මුව සිදුරු ඇති අරිරිසුදු රාස්සය වෙසය ඇති මේ ප්‍රජව බලවු. මේ දළ මවුදු හා අදුන් දිවිසම දරන තැනැත්තා මද නුවණැත්තභු නො රක්. හෙවත් පිහිට නො වේ.

2350. ගයසං රාගෙ ව ගදුමසා එ
අවිජ්‍යා ව විරාජීනා,
බේණාසවා අරහතෙනා
තෙසුළු දිනනා මහප්‍රඹල්.

*උපහව මනා මෙමජ්‍යා මානවියෙම්. යසසුෂ්‍යාගේ, සපාරිසජ්‍යා උඩීනෙනා මෙරක්කාර දැන්. තද අඩු'ති.

මාතඩග ජාතකං.

2. විතතසමඟතජාතකං

2351. සබඳ නාරානා සථල සුවිණුණු
න කමලනා¹ කිකුතින මොසමන්සේ,
පසසාමි සලුහුන් මහානුහාව්.
සකමලනා පුරකුද එලුපපනාන්.

2352. සබඳ නාරාග සථල සුවිණුණු
න කමලනා කිකුතින මොසමන්සේ,
කළවිනතු විතතස්සපි එවමෙව
ඉදෙදා මනෙ තසස යථාපි මයෙන්.

2353. සබඳ නාරානා සථල සුවිණුණු
න කමලනා කිකුතින මොසමන්සේ,
විතත්. විරානාහි තමෙව දෙව
ඉදෙදා මනෙ තසස යථාපි තුයනා.

2354. හව නු විතත් සුතමකුදුනෙනා තෙ
උදුහු තෙ කොවිනා එතදකඩා,
ගාලා සුගිනා න මලන්සේ කඩිඛ
දුම් තෙ ගාමවර. සතකු.

2355. න වාහ විතත් සුතමකුදුනෙනා මෙ
ඉසි ව මෙ එතමන්. අසංසි
ගනකාන රසේකුද පටිගාහි ගාල.
අපි තෙ වර. අනන්මනා දදෙයා.²

2356. යොජේතත් ට රාජෝරයේ සුකතෙ වික්‍යිපිතෙන්,
කවිත. නාගානා බඟධල ගීවෙයා. පටිමුකුදිල.

* මරම සාමප්‍යාන්ත්‍රකෙසු අය ගාලා න දියුති.

1. න කමලුනා - මජසං. සාමා.

2. අපි නුතෙ අනාමනා වර දදෙ - මජසං,

2. විත්තසමුත ජාතකය 9

2350. යම කෙනකුගේ රාගයන් අවශ්‍යාචන් පහවිද, සූය කළ ආප්‍රව ඇති රහත්පු වෙද්ද උන්වහන්සේ කෙරෙහි දෙන ලද්ද මහත් එල වේ.

*මෙධිය රජ තෙම යශසේ ඇත්තා වූ මාතංග සංමි කෙරෙහි සිත දුෂ්‍ය කොට සහැරිවෙන් වැනැපුණේ ය. එකල්හි මෙධියාරණය වූයේ ය.

මාතංග ජාතක යි.

2. විත්තසමුත ජාතකය

2351. මිනිසුන් විසින් මැනැවීන් පුරුදු කරන ලද භැම කර්ම-යක් ම විපාක සහිත ය. කුගලාකුගල කම් අතුරෙන් හිස් කම් කිසිවක් නැත. සුකිය කම්යෙන් පුණු විපාකයට පැමිණ මහත් අනුහාව ඇති සම්ඟත නම් වූ තමන් ප්‍රත්‍යාසයන් දකිමි.

2352. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද භැම කම්යක් ම විපාක සහිත ය. කුගලාකුගල කම් අතුරෙන් හිස් කම් කිසිවක් නැත. යම්සේ මාගේ යශසේ සමඳ්දවේද කිම? එසේම මා සොහොවුරු වින්තයාගේ සිතන් සමඳ්ද වේද?

2353. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද භැම කර්මයක් ම විපාක සහිත ය. කුගලාකුගල කරම අතුරෙන් හිස් කරම කිසිවක් නැත. දේවයන් වහන්ස යම්සේ නුඩ වහන්සේගේ යශසේ සමඳ්ද වීද, එසේ ම ඒ වින්තයාගේද සිත සමඳ්ද විය. වින්තයා ගැන (මෙසේ) දාන ගන්නේ මැනැවී.

2354. පින්වත, මම වින්ත නම්වේ මැයි කියන වින්තයාගෙන් ම තට මෙය අසන්නට ලැබේකිද? නැතහොත් අනෙකකුගෙන් අසන්නට ලැබේකිද? මෙය නුඩට කවරෙක් කිවේද? ගාරාව නම් මැනැවීන් ගායනය කරන ලදී. ඒ ගැන මට සැකෙක් නැත. නුඩට ගම්වර සියයක් ද දෙමි.

2355. මම වින්ත නම් වේ මැයි කියන වින්තයාගෙන් ම මට මෙය අසන්නට නො ලැබේකි. ඔබ තුමාගේ උයනෙහි වෙශයන සංමිවරයෙක් මට මේ කරුණ කිවේය. රජු වෙත ගොස් මේ ගාරාව ගෙවි. එවිට තුවිසින් ඇති රජ තෙමේ නට වරයක් ද දෙන්නේ ය.

2356. විසිනුරු මැසුම් ඇති අලංකාර ලෙස සරසන් ලද රාජ රථයන් යොදන්වා, ඇනුන්ගේ පොරොද්ද බඳීම්. ග්‍රීඩාහරණයන් ද පලදුම්.

* බුද්ධ සියම පොන්හි මෙය නොපෙන්.

2357. ආහැණුනෙකු ගෙරීමූදිධියකසම්බන්ධ සිසානි යානානි ව යොජයනෙකු අපේජවහා අස්සම් න්‍ය. ගම්ස්ස්. යනෙකුව දක්වාස්සා. ඉසි. ත්‍රිසින්නා.
2358. සුලඳුඩාහො වත මේ අහොසි ගාලා සුගිනා පරිසාය මත්ස්‍යී, සොඟ. ඉසි. සිලවතුපපන්නා දියා පත්‍රිතා සුමත්‍රාහමසම්.
2359. ආසන්. උදක්. පසු. පතිගණනාතු තො හට්, අගෝස හටතාතු. පුවිජාම අගස්. කුරුතු තො හට්.
2360. රමුණක් තො ආවසට්. කරෝනාතු නාරිගණෙහි පරිවාරයසු කරෝහි ඔකාසමනුශාය උහොපිම්. ඉස්සරිය. කරෝම.
2361. දියා එල්. දුව්විතස්ස රාජ අරෝ. සුවිණුණුස්ස මහාවිපාකා, අත්තානමෙව්. පටිස දැනුම්ස්ස. න පක්ෂය පුනත්. පසු. ධිනා. වා.
2362. දසෙවිමා. වස්සදායා මවචානා. ඉඩ ඒවිනා, අපැත්තාකෙනුදෙව ත්. ඔයි. නාලු ඒනෙකාව සුඡ්‍යත්.
2363. තත් කා නඩි කා බිඩිඩා කා රත් කා බනෙසනා, කිමෙම පුතෙනහි දුරෝහි රාජ මුතෙනාසම් බන්තා.
2364. සො අහ. සුපාජානාම් මත්තු මේ නපුම්පූත්, අත්තාකෙනායිපනාස්ස කා රත් කා බනෙසනා.
2365. ජාති නරානා. අධමා ජනින්ද වණඩාලයානි දිපද කැකිව්‍යා, සකෙකහි කමෙමහි සුපාපකෙනි වණඩාලගලෙනා අවසිලහ පුවෙළ.
2366. වණඩාලාභුමහ අවනානීසු මිගා තොරස්සරම්පත්, උක්කායා නමවදාතිරෝ ත්‍රාප්‍ර මාජම්ගත්තාය,

2357. බෙර - මිහිඹ බෙර - සක් යන තුයීයන් නාද කෙරෙන්වා, ටෙග ගමන් ඇති වාහන ද යොදන්වා, යම් තැනක ඩන් සාම්බිරයා දක්නට භැක්කෙම් නම්, අද ම ඒ අසපුවට යන්නෙම් යි රජ තෙමේ කිවේ ය.

2358. එකාන්තයෙන් මට යහපත් ලාභයෙක් විය. මා විසින් පිරිස් මැදි ගාලාව මැනැවීන් ගායනය කරන ලදී. ශිල වූතයෙන් සමන්විත වූ සාම්බිරයා දැක ඒ මම ප්‍රිත වූයෙම් සතුවුසින් ඇත්තෙම් වෙමි.

2359. පින්වතුන් වහන්ස, අපගේ අසුන ද පා දේනා පැන් ද පිළිගන්නා සේක්වා, පින්වතුන් වහන්සේ ආගන්තුක සත්කාරයෙන් පිළිම වශයෙන් විවාරණී. පින්වතුන් වහන්සේ අපගේ ආගන්තුක සත්කාරය පිළිගන්නා සේක්වා.

2360. නුඩ වහන්සේට සින්කලු ගෘහයෙක් කෙරෙන්වා, ස්ත්‍රීසමු-හයා විසින් තෙම පිරිවරතු ලබව. අනුප්‍රහ පිළිස එයට අවකාශ කළ මැනැවැ. අපි දෙදෙනා මැ මේ රජ සැපත අනුහව කරමිහ යි රජ තෙම කිවේ ය.

2361. මහරජ, දුෂ්චරිතයාගේ විපාකය දැක වැළිදු මතාව පුරුදු කළ පුවරිතයාගේ විපාකයන් දැක මෙසේ තමන් ම සංවරයට පැමිණියෙමි. පුතු සම්පත් හෝ ගව මඟිහාදී පැඟ සම්පත් හෝ ධින සම්පත් හෝ තො පතන්නෙමි.

2362. මෙලෙව මිනිසුන්ගේ ඒවිනය විෂියන් සම්බන්ධ දෙක දැයකයෙක් ම ය. ඒ දැයකයන් සම්බන්ධ සීමාවට තොපැමිණ ම සිදින ලද බට ගසක් මෙන් වියලෙයි. (මැරෙයි.)

2363. මහරජ, ඒ නැයෙන ඒවිනයෙහි ලා පස්කම් අරබයා කවර සතුවක් ද? කිනම් කායික ස්ථිබාවක් ද? කවර ගොම්නස් සහගත ඇල්ලක් ද? කිනම් ධිනොපාරජනයෙක් ද? දරුන්ගෙන් හා භායීයාවන්ගෙන් ඇති ප්‍රයෝගනය හෝ කුමක් ද? මම බන්ධනයෙන් මිදුණෙමි.

2364. ඒ මම ගොදින් ම දනිමි. මරුවා මට පමා තො ටේ. මරුවාහට යටත් වූවුවූට කවර රත්නයක් ද? කිනම් ධිනොපාරජනයෙක් ද?

2365. මහරජ, මිනිසුන්ගේ අධම වූ වණ්ඩාලයානීය දේපා ඇත්ත-වූන් අතර පහත් වේ. පෙර අපි ස්වකිය පාපකම් විපාකයෙන් සැබුල් මව ගැඹුණි වූසුම්හ.

2366. අපි දෙදෙනා අවන්ති දනාවෙහි වණ්ඩාලයේ වූම්හ. ඉන් සැව තෙරණුරා ඉවුරෙහි මුවෝ වූම්හ. එයින් වූත ව නාමිද නාදී තීරයෙහි උකුස්සේ දෙදෙනොක් වූම්හ. අද ඒ අපි බ්‍රාහ්මණ හා ස්කෑත්‍රීය වූම්හ.

2367. උපත්තීයන් ඒවිතමපුමායු
ඡරුපත්තිතසේ නා සත්ත්‍රී තාණා,
කරෝහි පක්දීල මමෙතවාකු.
මාකාසි කම්මානි දුඩුයානි.
2368. උපත්තීයන් ඒවිතමපුමායු
ඡරුපත්තිතසේ නා සත්ත්‍රී තාණා,
කරෝහි පක්දීල මමෙතවාකු.
මාකාසි කම්මානි දුක්තුප්‍රානි.
2369. උපත්තීයන් ඒවිතමපුමායු
ඡරුපත්තිතසේ නා සත්ත්‍රී තාණා,
කරෝහි පක්දීල මමෙතවාකු.
මාකාසි කම්මානි රජස්ස්‍රානි.
2370. උපත්තීයන් ඒවිතමපුමායු
වණණා. ජරා භත්ත්‍රී නාරසිස ඒයතා,
කරෝහි පක්දීල මමෙතවාකු.
මාකාසි කම්මා. නිරුයුපපත්ත්‍රා.
2371. අද්‍යා හි සවිං. වවතා. තවෙන.
යථා ඉසි භාසසි එවෙතනා,
කාමා ව මේ සත්ත්‍රී අනාපරුපා
තෙ දුවච්‍ර මාදියකෙන හික්වූ.
2372. නාගො යථා පවුකම්ජේක් බ්‍රෘසනෙනා
පසස්. එල්. තාහිසලේහානි ගත්තු,
එව්.පහ්. කාම්පබේය බ්‍රෘසනෙනා
නා හික්වෙනා මග්‍යම්බැජ්‍රාමි.
2373. යථාපි මාතා ව පිනා ව පුත්‍ර.
අනුසාසර කින්නී සුඩ්ඩවෙයා,
එවුම් ම. තු. අනුසාස භත්ත්‍රී
යමාවර. පෙවව සුඩ්ඩවෙයා.
2374. තො වෙ තුව. උසස්හසේ ජනීඇ
කාමේ ඉමෙ මානුස්‍යක පහාතු,
ධම්ම. බලි. පටයිපයසු රාජ
අධිමකාරා ව තෙ මාහු රටෙකි.
2375. දුනා විධාවනු දිසා වනසේසා
නිමත්තකා සමණ්ඩුහම්තාර.,
තෙ අනුපාතෙන උපවිඛසු
වහෙන සෙනාසනාපත්‍රවියෙන ව.

3367. මහරජ, මේ ජීවිතය මරණය කරා පැමිණෙයි. සක්‍රියන්ගේ ආයුෂ කාලය සවල්ප ය. ජරාවෙන් මරුවෙනට පැමිණියුට පුත්‍රාදීය පිහිට නො වෙන්. පාචාලය, මාගේ මේ වචනය කරව. (පිළිපුව.) දුක් වැඩින්නා වූ පාපකම් නොකරව.

2368. ජීවිතය මරණය කරා පැමිණෙයි, සක්‍රියන්ගේ ආයුෂ කාලය සවල්ප ය, ජරාවෙන් මරු වෙතට පැමිණියුට පුත්‍රාදීය පිහිට නො වෙන්. පාචාලය, මාගේ මේ වචනය කරව. (පිළිපුව.) දුක් විජාක ගෙන දෙන කම් නො කරව.

2369. ජීවිතය මරණය කරා පැමිණෙයි. සක්‍රියන්ගේ ආයුෂ කාලය සවල්ප ය. ජරාවෙන් මරු වෙතට පැමිණියුට පුත්‍රාදීය පිහිට නො වෙන්. පාචාලය, මාගේ මේ වචනය පිළිපුව. කෙලෙස් රජසින් වැසිගිය හිස් ඇති කම්යන් නො කරව.

2370. ජීවිතය මරණයට පැමිණෙයි. සක්‍රියන්ගේ ආයුෂ කාලය සවල්ප ය. දිරන්නා වූ මිනිසාගේ ගරීරවරණය ජරා තොමෝ නයියි. පාචාලය, මාගේ මේ වචනය කරව. නිරයෙහි ඉපදිමට හෙතුවන කම් නො කරව.

2371. එකාන්තයෙන් ම නුඩ වහන්සේගේ වචනය සත්‍ය ය. සාමි තෙම යම්සේ කියන්නේ නම්, ඒය එසේ ම ය. අප්‍රමාණ කාම සම්පත් මට ඇත්තාහ. සාම්පරය, ඒ කාම සම්පත් මා වැන්නකු විසින් අත්හැරිය නො හැකි ය.

2372. මබවගුරෙහි එරුණු ඇත් තෙමෙම ගොඩ දක්නේ යම්සේ ය නො භැක්කේ වේ ද, එමෙන් ම කාම පඩකායෙහි එරුණු මම හිජුවෙන් අනුගාසනා මාර්ගයට නො පැමිණෙමි. හෙවත් පැවිදි වන්නට නො පිළිවන් වෙමි.

2373. කවරාකාරයෙකින් පුතු සුවපත් වන්නේ ද දි සලකා යම්සේ නම් මවුපියෝ පුතුට අනුගාසනා කෙරදදද. ස්වාමීනි, එසේ ම යම් ලෙසකින් පිළිපදින්නෙම් නම් පරලාව සුව පිණිස හෙතු වේ ද, එසේ ම මට අනුගාසනා කරන සේක්වා.

2374. ජනාධිපති මහරජ, ඉදින් තෙමි මිනිසුන් පිළිබඳ මේ පස්කම් සුව අත්හරින්නට නො භැක්කහු නම්, දහුමින් අයබඳ පිහිටුවවූ. තොපගේ රටෙහි අධිම් ක්‍රියාවෝ ද නො වෙත්වා.

2375. මහජනම්මන් හට ආරාධනය කරන්නා වූ දුතයෝ සිවි දිගට යවත්වා, ඒ ග්‍රමණ බ්‍රාහ්මණයන් ආහාරයෙන් හා ගිලන්පසින් ද වස්තුගෙන් හා සෙනසුනින් ද සෙසු පසයෙන් ද උවිටෙන් කෙරෙන්වා.

2376. අනොනා පානෙන පසසාවිගෙනු
සන්නායුපය සමණුවාසුමෙන් ව,
දැනු ව භූතා ව යට්ටුහාව්
අනින්දීතෙනා සගෝමුවුපෙහි යානා.
2377. සවේ ව තා රාජ මලද සහෙයා
නාරිගෙන්හි පරිවාරයනා.
දුමලෙවගාල් මනසිකරාහි
භාසේහි වේ නා පරිසාය මඟෙකි.
2378. අබෙදාකාසසයා ජනු ව්‍යුතනායා බේරපායිතෙනා,
පරිකිණෝරු පුපාතෙන්හි යට්ටුජ්‍ර රාජාති දුවලතීති.
විතතසමුත් ජාතකං.

3. සිවිරාතකං¹

2379. දුර අපසියි. ලේරෝව වක්‍රි. යාචිතුමාගතෙනා,
එකනොතනා භවිසසාම වක්‍රි. මේ දෙහි යාචිතෙනා.
2380. කෙනානුසිටෙයා ඉධමාගතෙනාසි
ව්‍යුත්ත්වක වක්‍රිපරානු යාචිතු,
සුදුව්වර් යාචි උත්තමඩග.
යමානු නොතකං පුරිසෙන දුඩ්වර්.
2381. යමානු දෙවෙසු පුර්මහතීති
මසවාති තා ආනු මනුසසලාකේ,
තෙනානුසිටෙයා ඉධමාගතෙනාසි
ව්‍යුත්ත්බඳකා වක්‍රිපරාති යාචිතු.
2382. ව්‍යුත්ත්ත්තෙනා මයා වණ් අනුත්තර්
දියි මේ වක්‍රිපරාති යාචිතෙනා,
දියි මේ වක්‍රිපර් අනුත්තර්
යමානු නොතකං පුරිසෙන දුඩ්වර්.
2383. යෙන අනෙන ආගක් යමන්මලිපන්යා,
තෙ තෙ ඉර්සිතු සඩිකාපා උහ වක්‍රිති බුහුම්ල.
2384. එකං තෙ යාචිවමානස් උහයාති දිමහ.
සවක්‍රිමා ගවිත ජනස් පෙක්වතෙනා,
යුද්ධසේ ක්‍රි. තා තෙ² සම්ජ්‍යිතිතු.

1. සිවිරාජ ජාතකං - යාචි.

2. තදතෙ - සිල්.

2376. පහන් සින් ඇත්තේ ආහාරයෙන් ද ගිලන්පසින් ද මහඟ බමුණන් සතපවු, හැකි පරිදි දීමත් කොට බුද්ධීමත් කොට නිඛු නොලබන ලද්දේ ස්වරුග ලොකයට එළඹිවූ.

2377. මහරජ, ඉදින් ස්ත්‍රී සමුහයා සමග පරිවර්ණය කරන තොප රාජමදය තෙමේ යටපත් කෙරේ නම් මේ ගාරාව ම මෙනෙහි කරවූ. තවද මේ ගාරාව පිරිස් මැද කියවූ.

2378. පෙර මම තෙනු කුටියක් පමණ සේවණකුන් නො වුයෙන් අනුවකාශයෙහි ගයනාය කරන සැබුලොක් විමි. එකල මව කිරී පොවා වලට ගිය කල්හි බැල්ලක විසින් කිරී පොවන ලද්දෙම්, බෙදු පැවතුන් විසින් පිරිවරන ලදුව වාසය කෙලෙමි. ඒ මම අද රජ යයි කියනු ලබමි.

විතනසමුත් ජාතක සි.

3. සිව් ජාතකය

2379. මහරජ, ඇසින් කිපිවක් නො දක්නෙම්, මහල්ලොක් වැදුර සිට ඇසක් ඉල්ලා ගැනීම පිණිස ආවෙමි. (මාවිසින්) ඉල්ලන ලද (කෙතුමා) මට ඇසක් දෙනු මැතැති. (එවිට) අපි දෙදෙන ම එකැස් ඇත්තලෝ වන්නෙමු.

2380. දුගි පුරුෂය, කවරකු විසින් අනුගාසනා කරන ලද්දේ ඇස් ඉල්ලිමට මෙහි ආවෙහි ද? ලිනිසකු විසින් දෙන්නට අපහසු-යයි යමක් උදෙසා කියන් ද, ගැරිරය පිළිබඳ උත්තලාභයක් වූ ඒ ඇස් ඉල්ලන්නෙහිය.

2381. දෙවියන් අතර සුජ්‍යාපනී යයි යමකු උදෙසා කියදේද, මිනිස ලොවැ ඔහුට මසවත් යයි කියන්. ඔහු විසින් අනුගාසනා කරනු ඇතුළු දුහි මම ඇස් ඉල්ලිමට මෙහි පැමිණියෙමි.

2382. ඉල්ලීම අතර මාගේ මේ ඉල්ලීම ප්‍රධානය. ඉල්ලන ලද තෙපි මට ඇස් දෙවූ. මිනිසා විසින් දීමට දුෂ්කර යයි යමක් කියදේද ඒ ඇස් මට දෙනුමැතැති.

2383. යම බලාපොරාත්තවකින් යමක් පත්තින් මෙහි ආයෙහි ද තොපගේ ඒ අදහස් සමෘද්ධි වෙවා, බමුණ ඇස් ලබව.

2384. එක ආසක් ඉල්ලන්නාවූ තොපට මම ඇස් දෙක ම දෙමි. ඇස් ඇත්තෙක්වි ජනයා බලාපොරාත්තව නුඩ මගෙන් යමක් බලා-පොරාත්තු වෙහි ද, එය තට සමෘද්ධි වෙවා, සි සිවිරජ තෙමේ කිවේය.

16 ජාතකපාලි වීයත්තිනිපාතො

2385. මා නො දෙව අද වක්‍රී මා නො සබඳ පරාකරි,
ධනා දෙහි මහාරාජ මූත්‍රණ වෙළිරියා බැඳු.
2386. යුතෙක දෙව රටේ දෙහි ආජානීය වලංගුහෙ,
නාගේ දෙහි මහාරාජ හෙමකප්පනවාසයසේ.
2387. යරා න් සිවයෝ සබඳ සයෙළාගා, සරරා සදා,
සමන්තා පරිකිරෝසු එව් දෙහි රටේසහ.
2388. ගො වේ ද්සේනත් වත්තාන අදනෙ කුරුතෙත මනො,
ඡුම්පා සේ පත්තිත පාස් ගීවාය පවේමුණුනි.
2389. ගො වේ ද්සේනත් වත්තාන අදනෙ කුරුතෙත මනො,
පාපා පාපතරා තොනි සම්පතෙකු යමසාධනා.
2390. ය හි යාවේ ත් හි දමද ය න යාවේ න ත් දමද,
සුවාහා තමේ ව ද්සේම් ය ම ම යාවති බුහුමතො.
2391. ආසු තු වණණා තු සුඩා බල් තු
කිං පත්ත්‍යානො තු ජනීන්ද දෙසී,
කර් හි රාජා සිවිනා අනුත්තරා
වක්‍රීනි ද්සා පරලොකෙනු.
2392. නවාහමෙන් යසසා අදම්
න ප්‍රකාමිවෙශ න ධනා න රටක්,
සත්‍යාධ්‍ය ධමෙමා වරිතො පුරාතො
ඉශේව දුනෙ රමනෙත මනො මම්.
2393. න මේ දෙසේයා උහො වක්‍රී අත්‍යන්තා මේ න දෙසේයා.
සබඳුනුන් පිය මයා තසමා වක්‍රී අදසහා.
2394. සබා ව මිනොනා ව මම්ස සිවක
පුෂීක්‍රිතො සාමු කරාහි මේ වවො,
උදිංචි වක්‍රීනි මම් ජීගිංසනො
හනෙසු ආවෙසි ව්‍යිඛ්‍යකස්ස.
2395. ටොදිනො සිවිරාජේන සිවකො වවනාකරෝ,
රසෙකු වක්‍රීනි උදිංචි බුහුමණසුපනාමයි
සවක්‍රී බුහුමතො ආසි අජේවා රාජා උපාවිසි.

2385. දෙවයන්වහන්ස, ඇස් නොදෙනු මැනැවී. අස් දී අප සියල්ලන් හැර නොදමනු මැනැවී. මඟරජ (මෝඩුට්) ධනය දෙනු මැනැවී. බොහෝ මූණ ද වෙරළමිනි ද යන වස්තුව දුන මැනැවී.

2386. දෙවයන්වහන්ස, අසුන් යොඳන ලද රජ ද, අලංකෘත ආජානය අශ්වයන් ද, දෙනු මැනැවී. රන් අබරණින් සැරපු ඇතුන් දෙනු මැනැවී.

2387. රජපුරුවන් වහන්ස, සේනා සහිත වූ රජ සහිත වූ මුළ සිවිරප වාසිගු හැම කල්හි තුළ වහන්සේගේ භාත්පසා යමිසේ පිරිවරා සිටිදී, මෙසේ ම ඇස් නොදී සෙසු වස්තුන් දුන මැනැවී සිංහ.

2388. යමෙක් යමක් දෙන්නෙම් දී කියා පසුව නො දීමට සින් පහළ කෙරේ ද, හේ තෙමේ එකාන්තයෙන් ම බිමැ පුණු මළ පුබුවක් ගෙන බෙල්ලෙහි බහාගනී.

2389. යමෙක් යමක් දෙන්නෙමැ දී කියා පසුව නොදෙන්නට සිනයි ද, හේ තෙමේ පවිච්චුවන් වඩා පවිච්ච වූයේ යමයාගේ අණ පවත්නා තැනට පැමිණියේ වෙයි.

2390. යමක් ඉල්ලන්නේ නම් එය ම දෙන්නේ ය. යමක් නො ඉල්ලන්නේ නම් එය නො දෙන්නේ ය. බමුණු තෙම යමක් මගෙන් ඉල්ලා ද, ඒ මම එය ම දෙන්නෙම් දී රජ තෙම කිය.

2391. ජනාධිපති මහරජතුමනි, ආසුජ පතා ඇස් දෙන්නෙහි ද? එසේ නැත. වර්ණය පතා ද? එසේත් නැත. සැපය පතා ද? එසේත් නැත. බලය පතා ද? මෙයින් කවරක් පතිතින් දෙන්නෙහි ද? සිවිරප වාසින්ට උතුම් වූ රජ පරලෝ සැප පිණිස කෙසේ තම් ඇස් දෙන්නෙහි ද?

2392. මම යශය හෙතු කොට ගෙන මේ ඇස් නො දෙමි. පුතු සම්පත්තිය නො කැමැත්තෙමි. ධනය ද නො කැමැත්තෙමි. රටෙහි අධිපති බව ද නො කැමැත්තෙමි. එසේ ද වූවත් මෙය සත්පුරුෂයන් විසින් පුරුදු කරන ලද ධම්යෙකි. මාගේ සිත එසේ හෙයින් ද්‍රානයෙහි ම ඇලෙයි.

2393. මට දෙඟැස අප්‍රිය නැත. මාගේ ආත්මය (පීටිතය) ද අප්‍රිය නැත. මට සර්වඹතාඡනය ප්‍රිය ය. ඒ නිසා මම ඇස් දිනිම් දී.

2394. යහළ සිවකය, තෙපි මාගේ යහළවා ද මේනුයා ද වව. වෙළඳ ශිල්පයෙහි මනාව හික්මුණෙකෙහිය. මාගේ වවනය කරව. මා බලා සිවිය දී ම ඇස් උදුරා දුගියාගේ අනෙහි තබව.

2395. සිවිරප විසින් මෙහෙයවන ලද සිවක තෙමේ රජගේ වවනය කෙලේ ය. රජගේ ඇස් උදුරා බ්‍රාහ්මණයාට දුන්නේ ය. බ්‍රාහ්මණ තෙමේ ඇස් සහිත විය. අඟ වූ රජ තෙමේ හිඳගත්තේ ය.

2396. තතො සො කතිපාහසුස උපරුමෙනසු වක්‍රීසු,
සුතා ආමන්තයේ රාජා සිවිනා රඛ්‍යවච්චිතො.
2397. යොජේහි සාරථී යානා යුතනස්සි පටිවෙදය,
උයානාහුම්. ගව්තාම පොකඩරසේසු වනානි ව.
2398. සො ව පොකඩරණියා නීරේ පලුමෙන උපාවිසි,
තස්ස සැකකා පාතුරගු දෙවරාජා සුරජුති.
2399. සැකකා හමසුම් දෙවිනේද ආගතොස්සි තවත්තිකෙ,
වර් වරසු රාජීසි ය. කිසුත් මනස්වැසි.
2400. පහුත් මේ ධිතා සකක බල් කොසො වනපූතකා,
අභිස්ස මේ සතොදති මරණසේද්‍යව රුව්වති.
2401. යානි සවඩානි දිපදින්ද තානි හාසසු බහතිය,
සඩවතො හණමානස්ස පුන වක්‍රී. හටස්සති.
2402. යෙ ම. යාවිතුමාසනි නානාගෙතනා වැකිබෙකා,
යොපි ම. යාවතෙ තත් සොපි මේ මනසො පියෝ.
එතෙන සඩවිවැශ්‍යන වක්‍රීමේ උපජ්‍යත්.
2403. ය. ම. සො යාවිතු. ආග දෙහි වක්‍රීති බ්‍රාහමණෙ,
තස්ස වක්‍රීති පාදුසි. බ්‍රාහමණස්ස වැකිනිතො.
2404. හියෙකා ම. ආවිසි පිති සොමනස්සන්තාපෙකා,
එතෙන සඩවිවැශ්‍යන දුතියමේ උපජ්‍යත්.
2405. ධමෙන හාසිතා ගාර් සිවිනා රඛ්‍යවච්චින,
එතානි තව නොතනාති ද්‍රිඛාති පටිදිස්සරේ.
2406. තිරෝ කුඩ්ඩා තිරෝ සෙල්. සමතිභායා පබෑතා,
සමනාතා යොජනසන් දස්සනා අනුමෙනාතු තෙ.
2407. කොනිධ විතනා න දදෙයා යාවිතො
අපි විසියේ සුරියම් අත්තනා,
තදිඩි සබඳ සිවයේ සමාගතා
ද්‍රිඛාති නොතනාති මම්පු පස්සරේ.

2396. ඉන්පසු සිවියටියන්ගේ රට දියුණු කරන්නා වූ ඒ රජ තෙම ඇස් පිහිටි තන්හි මස් ලියුලු විට රියදුරා ඇමතුවේ ය.

2397. එමඟා සාරථිය, යානයක් යොදවී. යොදන ලද්ද ද දැන්වව. උයන් බිමට ද, පොකුණුවලට ද, වනයට ද යම් සි රජ තෙමේ ක්වච්චා ය.

2398. ඒ රජ තෙමේද අපාකුණුතෙර පයනීකියෙන් හිදිගන්නේ ය. ඔහුගේ ඉදිරියෙහි පුජම්පති නාම වූ සක්දේවිරජ තෙම පහළ විය.

2399. මම දෙවින්ද වූ ගනු වෙමි. නුඩි වහන්සේගේ සම්පයට ආයම් වෙමි. රාජරුණිය, නුඩි වහන්සේ සින්හි යමක් කැමතිවන සේක් නම් වරයක් ඉල්ලවී.

2400. ගකුය, මාගේ ධින බොහෝ ය. බලය බෙහෙවී. කොජ්යා-ගාරය ද අන්ත්ප ය. දත් අනු වූ මට මරණය ම රුවීවේ යයි රාජරුණි තෙම ක්වච්චා ය.

2401. දෙපා අනියන්ට ප්‍රධාන වූ රජතුමති, යම් සත්‍ය කාරණයෝ වෙද්ද, ඒ සත්‍යයන් ම කියනු මුහුව සත්‍යයකියන්නා වූ නුඩි වහන්සේට නාවිත ඇසුක් අනිවන්නේ ය.

2402. නා නා ගොතු ඇති යම් යාවක කෙගෙක් මගෙන් ඉල්ලන්නට පැමිණදී, ඔවුන් අතුරුහි යමෙක් මගෙන් ඉල්ලා ද ගෙ තෙමේද මාගේ සිතට ප්‍රිය වේ. මේ සත්‍යවචනය කරණ කොට ගෙන මට ඇසුක් පහළ වේවා.

2403. ඒ බ්‍රාහ්මණ තෙමේ යම් හෙයෙකින් ඇසුක් දෙවයි ඉල්ලිමට මා කරා පැමිණියේද, දුනි ඒ බමුණාට ඇස් දුනිමි.

2404. මට බොහෝ ප්‍රිතිය ඇති විය. නො අපු සොමිනසක් ද විය. මේ සත්‍යවචනයෙන් දෙවිනි ඇස් උපදීපා.

2405. සිවින්ගේ රටට වැඩ සිදු කරන උතුමාණකති, නුඩි වහන්සේ විසින් දැහැමි ස්වභාවයෙන් ම ගාරා කියන ලදී. නුඩි වහන්සේගේ දිව්‍යානුභාවයෙන් පුත් මේ ඇස් දක්නට ලැබේන්.

2406. මහරජ, නුඩි වහන්සේගේ මේ ඇස් බිත්තියෙන් සරස ද ගෙලුයෙන් සරස ද පරවතයෙන් සරස දු දි මෙසේ හාත්පස යොදුන් සියයක් තුළ රුප ද්‍රාගනය සිදු කෙටරුවා දි ගනු තෙම ආසිර්වාද කෙටල් ය.

2407. මෙලෙට ඉල්ලන ලද්දේ උතුම වූ ද තමනට ඉතා ප්‍රිය වූ ද කුමන වස්තුවක් වුවන් කවරෙක් තම නො දදන්නේද, එසේ දිමෙන් පහළ වූ දිව්‍යමය වූ මාගේ ඇස් අද මෙහි රැක වූ සිවිරට වැසි සියල්ලෝ ම බලන්වා.

2408. තිරෝ කුඩාඩී. තිරෝ සෙලං සමතිගෙයා පබවනා, සමත්තා යොජනසත් දිසේනා අනුහොත්ති මේ.
2409. න වාගමෙනා පරමණී ක්‍රිඩී ලබවානා ඉඩ ජීවිතේ, ද්‍රව්‍ය මානුසකං වකවු උදියා මේ වක්‍රූ අමානුසං.
2410. එතම්පි දිස්වා සිවයේ දේ ද්‍රානි භූජ්ජරා ද්‍රව්‍ය ව බුත්‍රා ව යානුහාව. අනින්දිතා සහෙමුපෙර යානාන්ති.

සිව් ජාතකං.

4. සිරිමණජ්ජාතකං

2411. පක්කුයුපෙන් සිරියා එහිනා යසස්නාක්කාපී අපෙනපක්ෂං, පුව්‍යාමි තං සෙනක එතම්පි කමෙන්ත් සෙයෙයා කුසලා වදන්ති.
2412. දිරා ව බාලා ව භවේ ජනින් සුපුප්පනා ව අයිජීනා ව, සුජාතිමනෙකාපී අජාතිමයිසි යසස්නා පෙස්සකරා භවන්ති. එතම්පි දිස්වාන අහං වදුම් පක්කු නීඩීනා සිරීමාව සෙයෙයා.
2413. තවම්පි පුව්‍යාමි අනොමප ඇඟ්ධ මහොසද කෙවලධම් දිස්සි, බාලං යසස්සං පණ්ඩිතං අප්පහොග. කමෙන්ත් සෙයෙයා කුසලා වදන්ති.
2414. පාපානි කමුවානි කරෝති බාලෙ ඉදමෙව සෙයෙයා ඉත්ති මක්කමානො ඉඩලාකදාසී පරලෙකං අදස්සි, උහයන් බාලෙ කලීමනෙහේ එතම්පි දිස්වාන අහං වදුම් පක්කුව සෙයෙයා න යසස්සි බාලෙ.

2408. මාගේ මේ දිව්‍ය නෙතුයේ හික්තියෙන් සරස ද ගලින් සරස ද පරවතය ඉක්මවා ද, හාත්පස යොදුන් සියයක් රුප දැක්ම සිද්ධි කෙරෙන්.

2409. ජීවලාකයෙහි මිනිසුනට ත්‍යාගයට වඩා උතුම්වූ අන් කිසිවක් නම් නැත. මිනිස් ඇසක් දී මා විසින් දිව්‍ය නෙතුයක් ලබන ලදී.

2410. මේ කාරණය ද දැක සිවිරට වැසියෙනි, දත් දෙවු. අනු හවය ද කරවු. ගක්නි පමණින් දීමත් කොට අනුහවයන් කොට නින්ද නොලබන ලද්දු ස්වර්ගලාකයට පැමිණෙවූ යයි.

සිව් ජාතක දී.

4. සිරීමන් ජාතකය

2411. එමඟා සෙනාකය, ප්‍රඝාවෙන් පුතු වූ සම්පතින් තොර තැනැත්තා ද යගයින් පුතු වූ දැඩිවෙන් තොර තැනැත්තා ද යන මේ දෙදෙනා අතුරෙන් කවරෙක් උතුම්දී පැණ්ඩිතයෝ කියදීද? යන මේ කරුණ මෙහි දී තුළිගෙන් අසම් දී රජ තෙම කිවේ ය.

2412. මහරජ, පැණ්ඩිතයෝ ද මෝබයෝ ද ශිල්ප දත්තොද ශිල්ප නො දත්තොද ද උසස් ජාති ඇත්තොද ද යන සියල්ලෝ ද පහත් ජාතික සම්පත් ඇත්තහුගේ මෙහෙකරුවේ වෙත්. මේ කරුණ ද දැක ප්‍රඝා ඇත්තා නීඩීන ය. සම්පත් ඇත්තා ම ග්‍රෑහීය ය සි කියම් දී සේනාක තෙමේ කිවේ ය.

2413. අලාමක ප්‍රඝා ඇති සියලු ධ්‍යෑයන් දක්නාසුලු මඟාෂධය, ඔබ ද විවාරණී. අඡුන වූ සම්පත් ඇත්තහු ද පැණ්ඩිත වූ සම්පත් තැත්තහු ද යන මේ දෙදෙනා අතුරෙන් කවරෙක් ග්‍රෑහීය යසි පැණ්ඩිතයෝ කියදීදී දී අසම් දී රජ තෙම කියයේ ය.

2414. මේ ලාකයෙහි එළුවයිය ම ග්‍රෑහීය ද හහුමින් අඡුන තෙමේ පවිකම කරයි. මෙමලාව ගැන පමණක් පෙනෙන පරලාව ගැන නො පෙනෙන අඡුන තෙමේ දෙලාවෙහි ම පරාපරය ම ගතියි. (ලබයි.) මේ කරුණ ද දැක තුවණුත්තෙන් ම ග්‍රෑහීය ය. සම්පත් ඇත්තා වූ අඡුනයා උතුම් නො වේ ය දී මම කියම් දී. මහාජය තෙමේ කිවේ ය.

2415. න සිපුමෙන් විදාති ගොග。
 න බඟච්චා න සරීරාවකාසෝ
 පැසේසුලමුගා සුබමෙධිමානා。
 සිරිහිනා හඳුනෙ ගොරීමනු.
 එතම්පි දිසවාන අහා වදමි
 පසේසු නිහිනො සිරීමාව සෙයෝයා.
2416. ලංධා සුබ මණ්ඩන් අප්පපසේසුසු
 දුශේකන ප්‍රේටෝපි පම්මාගමමන්
 ආගනුනා සුබදුශේකන ප්‍රේටෝ
 පවෙධන් වාරිවරෝව සමෙම
 එතම්පි දිසවාන අහා වදමි
 පසේසුව සෙයෝයා න යසස්සි බාලෝ.
2417. දුම් යථා සාදුප්ල අරසේසු
 සමනානෙනා සබුදී වරනති පක්කී
 එවම්පි අඩ්ඩිං සධනා සහොග,
 බහුණ්ඩනා හඳුන් අනුගේතු
 එතම්පි දිසවාන අහා වදමි
 පසේසු නිහිනො සිරීමාව සෙයෝයා.
2418. න සාඩු බලවා බාලෝ සාහස වින්දුනෙ ධනා
 කනුනාමෙව දුමෙමදී කඩ්පනති තීරයේ භූස්,
 එතම්පි දිසවාන අහා වදමි
 පසේසුව සෙයෝයා න යසස්සි බාලෝ.
2419. යා කාවි නාජේතා ගඩමහිස්ස්වනති,
 සවතාව තා නාමගොනතා ජහනති
 ගඩා සමුද්‍ර පටිප්පහමානා
 න බායගත ඉදිජ්ජරෝ හි ලොකෙ,
 එතම්පි දිසවාන අහා වදමි
 පසේසු නිහිනො සිරීමාව සෙයෝයා.
2420. යමෙනමස් උදයි මහනා.
 සවනති නාජේතා සබිකාල අසබි,
 සෝ සාගරෝ නිව්වමුලාරවෙගා
 වෙල න අවෙනති මහාසමුද්‍ර.
2421. එවම්පි බාලසු පජපිනාති
 පක්කදී න අවෙනති සිරී කද්වී,
 එතම්පි දිසවාන අහා වදමි
 පසේසුව සෙයෝයා න යසස්සි බාලෝ.

2415. මහරජ, මේ ශිල්පය සම්පන් නො දරයි. ශිල්ප දත්තා පමණක් මූත් නැයෙන් ඇත්තේ නො වෙයි. ගරීරාවකාග ඇත්තේත්තේ නො වෙයි. කෙල වැඩිරෙන මූව ඇත්වැ සැප විදින්තා වූ මේ ගොට්මණු සිටුපු බැලුව මැනැලි. ශ්‍රී නොමෝ ඒ ගොට්මණුයා හඳුනය කෙරයි. මේ කාරණය ද දක තුවනුත්තා නීඩිනය. සම්පන් ඇත්තා ම ග්‍රෑෂ්‍ය යයි මම කියමි දි සෙනක තෙම කියේ ය.

2416. මහරජ, මඳ තුවනුත්තේ සැප ලබා මත්වේ. දුකින් සපරිග තරන ලද්දේ මුදාවට යෙයි. ආගත්තුක වූ සුවකුක් දෙකින් සපරිග කරන ලද්දේ අවවෙහි තබන ලද මත්ස්‍යයකු මෙන් සැලෙයි. මෙයන් දක තුවනුත්තේ ම ග්‍රෑෂ්‍ය ය. සම්පන් ඇති බාලයා එසේ ග්‍රෑෂ්‍ය නො වේ ය දි මම කියමි දි මහෙජය තෙම කිය.

2417. මහරජ, වනයෙහි මිහිරිපළ ඇති රැක් සිසාරා පක්ෂීනු යම්සේ හැඩිරෙද්ද, එසේ ම ආස්ථා වූ බින සහිත වූ සම්පන් ඇති පුද්ගලයා ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයොගනය තකා බොහෝ දෙන ආග්‍රාය කරත්. මේ කාරණය දක තුවනුත්තා උතුම නො වේ. සම්පන් ඇත්තේ ම උතුම වේ යයි මම කියමි දි සෙනක තෙම කිය.

2418. මහරජ, අභ්‍යන්තු වැඩිවතා යහපන් නොවේ. නේ සාහසික ලෙස දිනය ලබයි. පසුව ජීරයපාලකයෝ අඩන්තා වූ ම ඔහු රුදුරු නිරයට ඇද ගනිනි, මේ සාරණය ද දක තුවනුත්තා උතුම වෙයි. සම්පන් ඇති බාලයා එසේ උතුම නො වේය දි මම කියමි දි මහෙජය තෙම කියේ ය.

2419. යම්කිසි ඇල දෙළවල් ගහකරා ගලා බසිද්දී ඒ සියල්ලේ ම පෙර පැවති නාමගොනු ඡැරදමද්ද, මුහුදට ගලාබස්තා ගාගාව ද මුහුදට වැටුණු පසු ප්‍රකට නොවන්නී ද? එපරිදෙන් ම ලෝවැසි තෙම ඉසුරුමන් තැනැත්තා ප්‍රධාන කොට ඇත්තේය. මේ කරුණ ද දක තුවනුත්තා නීඩින යැ, සම්පන් ඇත්තා ම උතුමය දි කියමි දි සෙනක තෙම කියේ ය.

2420. යම ඒ මහාසාගරයක් තුළ කියෙහි ද? එයට හැම කල්හි ම නොහිකිය හැකි සංඛ්‍යාවක් ඇල දෙළ ගලා බසින්. ඒ සාගරය නිතර මහාරළවෙග ඇත්තේ වෙරළ නො ඉක්මවා ද?

2421. මෙපරිදෙන් ම අභ්‍යන්තාගේ කරාවෙන් තුවනුත්තහුදුක්මවා නොයන් (තුවනුත්තහු කරා පැළීණ බිඳෙන්.) සම්පන් නොමෝ ද කිසිකලෙකන් ප්‍රඥවන්තයා නො ඉක්මවයි. මේ කරුණ ද දන තුවනුත්තා ම ග්‍රෑෂ්‍ය. සම්පන් ඇති බාලයා එසේ ග්‍රෑෂ්‍ය නැතැයි කියමි කියේ ය.

2422. අය සුදුනො වෙමි පරෝසමනු.
 ගණනි සහ්‍යානගනා යසස්‍යේ,
 තැංස්‍යව න්‍යා රුහනි කුත්තම්පේකී
 සිරිලිනා තාරයතේ න ප්‍රස්ථා
 එතම්පී දිස්වාන අහා විදුම්
 පසෙකුණු ත්‍රිතීනා සිරිමාව සෙයෙයා.
2423. පරස්‍ය වා අනන්නාවාපි හෙතු
 බාලෝ මුසා භාසනි අප්පපසෙකුණු
 සො තින්දිනො හොති සහාය ම්පේකී,
 පෙවලාපි සො දුජනතිගාමී හොති.
 එතම්පී දිස්වාන අහා විදුම්
 පසෙකුව සෙයෙයා න යසස්‍ය බාලෝ.
2424. අකුම්පී වේ භාසනි ඩුරිපසෙකුණු
 අනාළභියා අප්පධනා දැලින්දේ
 න තස්‍ය ත්‍ය රුහනි කුත්තම්පේකී
 සිරි ව පසෙකුණවනො න හොති,
 එතම්පී දිවාන අහා විදුම්
 පසෙකුණු ත්‍රිතීනා සිරිමාව සෙයෙයා.
2425. පරස්‍යවා අනන්නාවාපි හෙතු
 න භාසනි අලිකා ඩුටිපසෙකුණු
 සො පූජීනා මොති සහාය ම්පේකී
 පෙනී. ව සො පූජනතිගාමී හොති.
 එතම්පී දිස්වාන අහා විදුම්
 පසෙකුව සෙයෙයා න යසස්‍ය බාලෝ.
2426. හන්දීගවාසීයා මණිකුණ්දලා ව
 නාරියා ව ඉලෝධිපු කුලෝධු ජාතා
 සබඳව කා උපභාගා හවිනති,
 ඉඩිස්‍ය පොසස්‍ය අර්ථාමන්‍යා
 එතම්පී දිස්වාන අහා විදුම්
 පසෙකුණු ත්‍රිතීනා සිරිමාව සෙයෙයා.
2427. අය-විහිතකම්තානා බාලා දුම්නාමනතිනා.
 සිරි ජහති දුමලැඩා පිණ්ඩාව උරගො ත්‍රිවා.
 එතම්පී දිස්වාන අහා විදුම්
 පසෙකුව සෙයෙයා න යසස්‍ය බාලෝ.
2428. පණ්ඩා ප්‍රජානා මයා හැදමතා
 සබඳ පණ්ඩලිකා උපටිසීනා
 ත්‍රි නො අභිජායා ඉස්සරාසි
 සකොළා දුනපතිව දෙඩිරාරා
 එතම්පී දිස්වාන අහා විදුම්
 පසෙකුණු ත්‍රිතීනා සිරිමාව සෙයෙයා.

2422. කායාදිස්‍යම නැත්තාවූ ද යස පිරිවර ඇති තැනැත්තේ විනිශ්චය සංහයෙහි සිට අනුත්ව වැඩ පිළිස කරුණුක් ප්‍රකාශ කෙරේ, නෑ සූලීහාය මැද ඔහුගේ ක්ම ම පිළිගැනී. එය සම්පත් තොමෝ ම සිදු කරවයි. මෙය ද දැක තුවනැත්තේ නිහිනය. සම්පත් ඇත්තේ ම ග්‍රෑශ්‍යය දී මම කියමි දී සෙනක තෙම කියේ ය.

2423. මද තුවනැති බාලනෙම අනුත් හෝ තමන් හෙතු කොට ගෙන හෝ මූසා බෙනෙස් නම්, හෙතෙමේ සංහ මධ්‍යයෙහි නිජිතයෙක් වේ. හෙතෙමේ පරලෙවිහි ද පුගතිගාමී වෙයි. මෙය ද දැක තුවනැත්තේ ම ග්‍රෑශ්‍යය. සම්පත් ඇති බාලයා එසේ ග්‍රෑශ්‍ය තැනැයි මම කියමි මහෝජධ තෙම කියේ ය.

2424. සහල් තැළියක් පමණකුද තැති නිර්ධන දිලිපු මහනුවනැත්තෙක් සත්‍ය කාරණයක් කියන්තේ නමුත් ඔහුගේ ඒ වචන සැකි සූලීහාය මැද ගණනාට තොයේ. සම්පත් තොමෝ ද තුවනැත්තුව තොවේ. මේ කාරණය ද දැක තුවනැත්තා ම ග්‍රෑශ්‍යය. සම්පත් ඇත්තා ම උසස් යයි මම කියමි දී සෙනක තෙම කිවේ ය.

2425. මහනුවනැත්තෙම අනුත් හෝ තමන් හෝ හෙතු කොට ගෙන බොරු තොකියයේ ද, හෙතෙමේ සංහ මධ්‍යයෙහි පුළින වෙයි, පරලෙවිහි ද හෙතෙමේ පුගතිගාමී වන්නේය. මේ කරුණ ද දන ප්‍රඥවන්තයා ම ග්‍රෑශ්‍යය. සම්පත් ඇති බාලයා එසේ ග්‍රෑශ්‍ය තොවේ යයි මම කියමි කියේ ය.

2426. ඇත්තු ද ගවයේ ද අණවයේ ද මාණිකාසකුණු ලාභරණයේ ද සමෘද්ධි කුලයන්හි උපන් ස්ථිරු ද නිර්ධනයේ ද යන ඒ සියලු වස්තුව දෙනවතාගේ උපහාග වස්තුව වෙති. මේ කාරණය ද දැක තුවනැත්තා නිහිනය. සම්පත් ඇත්තා ම උතුම් යයි කියමි දී සෙනක තෙම කියේ ය.

2427. හොඳින් විධාන තො කළ කර්මාන්ත ඇති න්‍යුරු කනා ඇති මේන්තීන්ගෙන් යුත් අනුවන බාලයා දිරාගිය සැව හැරපියා යන සර්පයකු සෙධින් ශ්‍රී තොමෝ හැරපියා යන්නිය. මෙය ද දැක තුවනැත්තේ ම ග්‍රෑශ්‍යය. සම්පත් ඇති බාල තෙමේ එසේ ග්‍රෑශ්‍ය තොවේ යයි මම කියමි මහෝජධ තෙම කියේ ය.

2428. ස්වාමීනි, අපි පණ්ඩියෙය් පස්දෙන සියල්ලේ ම ඇදිලි බැඳුන්තේ එලඹ සිටියෙමු. තුවනුගේ ගුනයනට අධිපති සක් දෙවි රජු මෙන් අප සියල්ලන් මැඩගෙන අධිපති වන්නාය. මෙය ද දැක තුවනැත්තා නිහිනය. සම්පත් ඇත්තා ම ග්‍රෑශ්‍යය සි කියමි දී සෙනක තෙම කියේ ය.

2429. දෙයා ව ප ඇඳුසූ යසස්සේ බාලෝ
අතේපු ජාතෙපු තරාවිධෙපු
යා පැංචිමහා නීපුණු සංවිධති,
සමෙමාගමාපජනි තත්ත් බාලෝ
එතම්පි දිසවාන අහා වදුම්
පසුකුව සෙයෙයා නා යසස්සේ බාලෝ.

2430. අදා හි පසුකුව සතා පසන්
කනාතා සිරි හොරතා මකුසිසා
සැලකුව බුදාතමනුලුරුපා
පසුදා නා අලේවති සිරි කද්වී.

2431. යා තා අපුව්‍යෙහෙ අකිත්තයේ නො
මහාසධ ගෙවලදමලදුස්සේ
ගව් සහස්‍යා උසහක්‍රී නාග
ආජක්ෂාපුණෙන ව රලේ දස ඉමෙ
පණුහස්‍ය ගෙයාකරණෙන තුළට්‍යා
දුම් තෙ ගාමවරාති සොලයාති.

සිරිමඟු ජාතකං.

5. රෝහනාතමිගජාතකං

2432. එතෙ යුරා පරීයන්ටි හිතා මරණස්‍ය විත්තක,
ගව් තුවල්පි මා කඩ්ටි ජීවිස්සන් තයා සහ.

2433. නාහා රෝහනා ගව්තාම් හදායමෙම අවක්ෂයන්,
න තා අහා ජහිස්සාම් ඉඩ හෙස්සාම් ජීවිතං.

2434. තෙ හි තුන මරිස්සන් අන්වා අපරිනායකා,
ගව් තුවල්පි මා කඩ්ටි ජීවිස්සන් තයා සහ.

2435. නාහා රෝහනා ගව්තාම් හදායමෙම අවකස්සන්,
න තා බදු. ජහිස්සාම් ඉඩ හෙස්සාම් ජීවිතං.

2436. ගව් හිරු පලායස්සු කුටේ බඳුදායම් ආයසේ,
ගව් තුවල්පි මා කඩ්ටි ජීවිස්සන් තයා සහ.

2429. එබුදු කටයුතු ඇති වූ කල්හි යයස් ඇත්තා වූ බාල තෙම නුවණුත්තාට දසයකු මෙන් වේ. නුවණුත්තේ යම් කරු-ණක් දක්ෂ ලෙස සංවිධානය කෙරේද, එහිදී අභ්‍යන්තරම් මූලාච්‍ය පැමිණන්නේය. වෙය ද දැක නුවණුත්තේම උතුමැ සපිපත් ඇති අනුවණය එස් උසස් තොවේ යයි මම කියමිය මෙශාජය තෙම කියේ ය.

2430. මහරජ, ප්‍රජාතොමෝ බුද්ධාදි සංප්‍රදායන් විසින් එකාන්තයෙන් ම පසස්ථා ලද්දිය. මිනිස්සු සම්පත්හි ඇලුණාඩු ම වෙත්. එහෙයින් ශ්‍රීතොමෝ ඔයුන් කැමුත්තිය. ඇත්තා ස්ථානයන්ගේ නුවණ ද අසමාන ස්වභාව ඇත්තේය. ශ්‍රී තොමෝ කිසිකළෙකත් නුවණුත්තු නො ඉක්මවා යයි මෙශාජය තෙම කියේ ය.

2431. සියලු ධම්යන් දක්නා ස්වභාවය ඇති මෙශාජය ප්‍රජාතියන් වහන්ස, අපි යමක් විවාලෙමු නම් එය අපට කියෙහිය. ප්‍රස්න විසදීමෙන් තුවූ වූ සින් ඇති මම ගවයන් දහසක් ද ගෞණ්ය හස්තයකු ද ආරානය අපුන් යෙදු මේ රඳ දැයක් ද ගම්වර යොලසක් ද තොපට ගැමි දී රජ තෙම කියේ ය.

සිරිමණ ජාතක යි.

5. රෝහනතා මිග ජාතකය

2432. වින්කය, මේ රෙලේහි වූ මුවෝ මරණයට බියවුවෙස් පැනුවීමි. තොපි ද යව, බලාපොරොත්තු නොවවි. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාහ. මෙසේ රෝහනතා මාග තෙම කියේ ය.

2433. රෝහනතාය, මම නොයමි. මාගේ හඳුය ගොකයෙන් අදිනු ලැබේ. මම තොප නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි.

2434. අසේ අක් වූ පිළිදාගුම් කරන්නකු නැති ඒ අපගේ මවුපිංයේ එකාන්තයෙන් මැරන්නාහ. එහෙයින් සහොරය, තොප එහි යව, බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මවුපියේ ජීවත් වන්නාඩු ය.

2435. රෝහනතාය, මම නො යමි. මාගේ හඳුය ගොකයෙන් ඇශගනී. මෙපුවුවෙහි බැඹුණු තොප හැර නො යමි. ජීවිතය මෙහි ම හරනෙමි.

2436. බියවනස්පූ තනැත්තිය, වහා යව. පැනුවුව්. මම අයෝ-මය කණුවක ඇට වූ මළ පුවුවෙක්හි බලුණෙමි. තොප ද යව. බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාඩු යයි බෝසන් තෙම සුනඛ නම් නැගහියන්ට කියේ ය.

2437. නාගං රෝහනනු ගවජාමි හදයමෙම අවකස්සනී,
න තං අං ජ්ඩිස්සාමි ඉඩ හෙස්සාමි ජීවිතං.
2438. තෙ හි තුන මරිස්සන්නි අභ්‍යා අපරිනායකා,
ගවජ් තුවම්පි මා කඩි පීටිස්සන්නි තයා සහ.
2439. නාගං අරෝහනනු ගවජාමි හදයමෙම අවකස්සනී,
න තං බඳං ජ්ඩිස්සාමි ඉඩ හෙස්සාමි ජීවිතං.
2440. අය, සො ප්‍රේදුකො එති රැඳුරුපො සහාවුදෙබා,
සො තො වධිස්සනි අඡ්‍ය උපුනා සනුනියාමේ.
2441. සා මුහුනන් පලාදිකාවා හයවතා හයනර්ජීතා,
සුදුකකරං අකරා ඩිරු මරණායුපනිවත්තල.
2442. කිනතු තෙ මේ මිගා හොනනි මුතනා බඳං උපාසර,
න තං විශිෂ්ටුවිජනනි ජීවිතස්සපි කාරණා.
2443. හාතගරා හොනනි මේ ප්‍රේදු සොදීරියා එකමාතුකා,
න මං විශිෂ්ට මිවිජනනි ජීවිතස්සපි කාරණා.
2444. තෙ හි තුන මරිස්සන්නි අභ්‍යා අපරිනායකා,
පණ්ඩනන් ජීවිතං. දේහි හාතරං මුක්කා ප්‍රේදුක.
2445. සො වො අං පැමාකකාපි මාතාඛේන්හරං මිගං,
නජ්‍යනතු මාතාපිතරෝ මුතනං දිස්වා මහාමිගං.
2446. එවං ප්‍රේදුක නජ්‍යසු සහ සබඳති ක්‍රිනිලි,
යලාහමඡ්‍ය නජ්‍යම් මුතනං දිස්වා මහාමිගං.
2447. කර්ල පමොකොවා ආයි උපනීතස්සී ජීවිතෙ,
කර්ල පුතත අමොවෙසි කුටා පාසමා ප්‍රේදුකො.

2437. පින්වත් රෝහනතාය, මම නො යම්. මාගේ හංදය ගොකුයෙන් ඇදගනී. මළ පූඩුවෙහි බලුණු තොප මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි සි සුනානු මුවදෙන කිවා ය.

2438. අභිඩු පිළිදැශුම් කරන්නාකු නැති ඒ අපගේ මවුපියෝ එකාන්තයෙන් මැලෙන්නාහ. එසේයින් සහොදරිය, තෙපි ද මෙනැනින් යට. බලාපොරාන්තු නො වට. තොප සමග ඒ මවුපියෝ ජීවත්පන්නාහ සි රෝහනතා තෙම කියේ ය.

2439. පින්වත් රෝහනතාය, මම නො යම්. මාගේ හංදය ගොකුයෙන් ඇදගනී. මළ පූඩුවෙහි බලුණු තෙපි මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි. සුනානු නම් මුවදෙන කිවාය.

2440. රෝද ස්වභාව ඇත්තේ ආවුධ සහිත වැ ඒ මේ වැදිතෙම එයි. හේ අද අපට ජීයෙන් ද අඩංගුවෙයින් ද හිංසා කරන්නේ ය. (එහෙයින්) වහා පැනයට සි මුවරජ තෙම කියේ ය.

2441. බියෙන් පෙළණ වූ බියෙන් තැනිගත්තා වූ බියවනසුපු වූ ඒ මුවැනිය මොහොතක් කල් පැන ගොස් ඉතා දුෂ්කර වූවක් කළා. මරණය සඳහා නැවැත පෙරලා ආවා ය.

2442. බණියෙන් මිදුණාඩු මළ පූඩුවෙහි බලුණු තොප සමී-පයෙහි හිඳිනි. ජීවිතය හෙතුකොට ගෙන ද තොප හැරියන්නට නො කැමැති වෙති. මේ මුවෝ තොපගේ කවරපු ටවද්ද සි වැදි තෙම ඇසුප්පේවි ය.

2443. එම්බා වැදි පූත්‍රය, මොඩු සමානකුස ඇත්තා වූ එක මව වෙත වැඩුණා වූ මාගේ සහොදරයෝ වෙති. මොඩු ජීවිතය හෙතු කොටගෙන හෝ මා හැර යන්නට නො කැමැති වෙති සි මුවරජ තෙම කියේ ය.

2444. එම්බා වැදි පූත්‍රය, පිළිදැශුම් කරන්නාකු නැති අභිඩු ඒ මවුපියෝ එකාන්තයෙන් ම මැලෙන්නාහ. එහෙයින් ඔවුන් දෙදෙනාගේ ද අප තිදෙනාගේ ද යන අප පස් දෙනකුගේ ජීවිත දෙනු මැනැවී. මාගේ සහොදරයා මුදහරිනු මැනැවැ සි විනෙක නම් මාග තෙම කියේ ය.

2445. එම්බා මුවරජ, ඒ මම මවුපියෝ පොහණය කරන්නා වූ මුවරජ මුද හරනෙමි. මරණයෙන් මිදුණා වූ මුවරජ දැක මවුපියෝ සතුවූ වෙත්වා සි වැදි තෙම කියේ ය.

2446. එම්බා වැදිපූත්‍රය, මම අද මරණයෙන් මිදුණා වූ මුවරජ දැක යම්සේ සතුවුවන්නාම් ද, එසේ ම තුළ ද සියලු නැයන් සමග සතුවුවෙහිවා සි විතුක තෙම දකුමෙවනි වශයෙන් ප්‍රකාශ කෙගෙල් ය.

2447. පූත්‍රය, ජීවිතය මරණයට ලං කොට පැමිණ වූ කල්හි (මරණයන්තයේ දි) කොසේ මිදුණෙහි ද? පූත්‍රය, වැදි තෙම තුළ මළ පූඩුවෙන් කොසේ මුද හැරියේ ද?

2448. හණ් කණ්ඩේපුබං වාචං හදයඩං හදයනිසේතං,
සුහාසිතාහි වාචාහි වේතනකා මං අමොවයි.
2449. හණ් කණ්ඩේපුබං වාචං හදයඩං හදයනිසේතං,
සුහාසිතාහි වාචාහි සුතනා මං අමොවයි.
2450. සුතා කණ්ඩේපුබං වාචං හදයඩං හදයනිසේතං,
සුහාසිතාහි සුතාන පුදුකො මං අමොවයි.
2451. එච් ආනයිතො හොතු සහ දරෙහි පුදුකො,
යටා මයුණ නයුම දිස්වා රෝහනාමාගතං.
2452. නතු ස්ව අවචා පුදු මිගවම්ලානි ඇහරිං,
අප කෙන තු විශේෂාන මිගවම්ලානි නාහරි.
2453. ආගමාවට භත්ත්ව් කුටපාසක් සො මිගා,
අඛණ්ඩිතක් මිගරාජ් තක්ව මුතනා උපාසරේ.
2454. තස්ස මේ අපු සංවේතගා අඛුතෙනා ලොම්හාසනා,
ඉමං වාහං මිගා හැණුණි අපු හෙසසාමි එවිතං.
2455. කිදිසා තෙ මිගා පුදු කිදිසා ධම්කා මිගා,
කරං වශ්‍යා කරං සිලා බාපුනං බො තෙ පසංසයි.
2456. ඕදුතයිඩා සුවිවාලා ජාතරුපත්වූපමා,
පාද ලොහිතකා තෙසං අකුදීතක්වා මනාරමා.
2457. එදිසා තෙ මිගා දෙව එදිසා ධම්කා මිගා,
මාතාපෙනකිහරා දෙව න තෙ සො *අනිහාරයුං.
2458. දම් නිකකසතං පුද් පුඹුක් මණිඥණිලං,
වතුදාසක් පත්‍රඩඩියා උම්‍යාපුද්දිරිත ඡං.

*අනිහාරයින්පායේ.

2448. පින්වත් මදුපියවරුනි, මාගේ වීතුක නම් සහොදර තෙම හඳුයම්මත වූ හඳුයනියිගින් වූ කනට පුව ගෙනයෙන්නා වූ වචන කියන්නේ ඒ සුභාමිත වචන බලයෙන් මා මලපුවුවෙන් මිදුවි.

2449. පින්වත් මදුපියවරුනි, සුභනා තොමෝ ද සින් ඇගෙන්නා වූ හඳුයනියිගින් කරණරසායන වචන කියන්නේ ඒ සුභාමිත වචන බලයෙන් මා මලපුවුවෙන් මිදුවි ය.

2450. සින් ඇගෙන්නාසුලු හඳුයනියිගින් වූ කනට පුවදෙන වචන අසා තුවු පහවු වූ වැදිතෙමේ මතා කොට කිපු ඒ වචන අයිම හෙතු කොටගෙන මා බන්තයෙන් මිදුවේ ය.

2451. මරණයෙන් මිදි ආ රෝහනා නම් මුවරුණු දැක අද අපි යම්සේ ප්‍රිත ලේමු ද, වැදි තෙමෝත් එසේ ම සිය අමුදරුවන් සමග ප්‍රිත වේවා දී මවුපියෝ අනුමෙවෙනි කළහ.

2452. එමඟා වැදිපුතුය, මුවකු හෝ මුවසම හෝ ගෙනෙන්-නෙම් දී නුඩි කිවහි නොවේ ද? එසේ කියා නිබිය දී කවර කාරණයකින් මුවකු හෝ මුවසම හෝ නො ගෙනාවහි ද? දී රජ තෙම ඇසි ය.

2453. මහරජ, ඒ මුව තෙම මා ඇට වූ මලපුවුවෙහි බැඳුණේ මාගේ අත්පසට ම පැමිණියේ ම ය. ඒ මුවර්ජ පුවුවහි බැඳුණේ ය. පුවුවහි බැඳුණු ඒ මුවා ඇසුරු කැරිගෙන නො බැඳුණු මුවෝ දෙදෙනෙක් සිටියහ.

2454. ඒ මට ලොමුදහ ගන්නා වූ නොවූ විරු සංවිගයක් පහළ විය. මම මේ මුවා නසන්නෙම් නම් අද මෙහි ම උවිතය භරනෙම් දී කියා යි.

2455. වැදිපුතුය, ඒ මුවෝ කෙබඳ ද? කෙබඳ ධ්‍යාමියෙහි පිහිටි-යාහු ද? කෙබඳ වරණ ඇත්තෙය් ද? කෙබඳ ස්වභාව ඇත්තෙය් ද? නුඩි දැඩි කොට ප්‍රගාසා කරන්නෙහි යයි රජ ඇසුරුවේ ය.

2456. මහරජ, ඒ මුවන්ගේ රිදි දම වැනි අං ඇත්තාහ. සෙමර වල්ග වැනි පිරිසුදු වල්ග ඇත්තෙය. සම රන්වන් ය. ලේවන් පා ඇත්තාහ. ඇද්‍යන්ගාන ලද ඇය වැනි සින්කලු ඇය ඇත්තෙය් ය.

2457. දේවයන් වහන්ස, ඒ මුවෝ මෙබඳයහ. ඒ මුවෝ මෙබඳ ධ්‍යාමි ඇත්තෙය් ය. දේවයන් වහන්ස, ඒ මම මවුපියන් පොශණය කරන්නා වූ ඒ මුවන් නො ගෙනාවම් දී වැදි තෙම කිවේ ය.

2458. එමඟා වැදිපුතුය, තව රනින් නිෂ්ක සියයක් දෙම්. බොහෝ ඇගනා මිණි කොංඩාලක් ද දෙම්. දිය බෙරලිය මල් බෙලු පසනුරුණු ඇතුරු උස් වූ සිවියස් අසුනක් ද දෙම්.

2459. දෙව ව සාදියියා හටියා උසහස්‍ර ගව් සතා,
ධමෙලන රුළු කාරෝස් බුදුකාරෝ මෙසි ලුදක.

2460. කසි වණිජා ඉණේදන උසහස්‍රවටියාය ලුදක,
එතෙහි දර පොයෙනි මා පාප අකරා පුනරාත්මක.

රෝහනත මිගජාතක.

6. වූලහෝසජාතක.

2461. එතෙ හංසා පක්කමනති වසකඩියා හයමෙට්නා,
හරිතව හෙමවණ්ණ කාම පුමුබ පක්කම.

2462. ඔහාය ම නැතිගණා එක පාසවස ගතා,
අනාපෙක්ඩමානා ගව්තති කි එකො අවහීයසි.

2463. පතෙව පතන සෙට් තාන් බඳේ සහායතා.
මා අනීසාය භාපෙසි කාම පුමුබ පක්කම.

2464. තාහ දුක්ව්පරෙනොති ධනරට් තුව ජහේ,
ඡීවිත මරණ වා මේ තයා සඳහී හවිස්ති.

2465. එනදිරියයි කලුෂාණ ය කි පුමුබ හාසයි,
තස්ථ වීමෙසමානොහ පතනෙන අවයිල්.

2466. අපදෙන පද යාති අනාලිකේ වරෝ දිජේ,
ආරා පාස න බුජකී තු හංසාන පවරුතෙමෝ.

2467. යද පරාහවා භෞති පොයේ ඡීවිතසඩියේ,
අම ජාලක්ව පාසක්ව ආයජ්‍යාපි න බුජක්ති.

2459. රුපතෙයන් ගා භෞගයෙන් ඔවුනෙනාවූනාට සමාන හායී-වරුන් දෙදෙනාකුන් ද දෙමි. වෘෂභයකු ඇතුළු ගවයන් කියයක් ද දෙමි. වැදිපූතුය, මම දැනුම්න් රජය ද කරවන්නෙමි. නො මම බොහෝ උපකාර ඇතියෙක් වෙති ය.

2460. වැදිපූතුය, නො සි සැම ය, වෙළඳාම ය, ණයදීම ය, සිහා හැසිරිම ය යන මෙයින් අකුදරුවන් පෝෂණය කරව. නැවැත පාපයක් නො කරව යි රජ තොම කිවේ ය.

රෝහනාමිග ජාතක සි.

6. වූලහෘස ජාතකය

2461. රන්වන් සිවි ඇති රන්වන් පැහැති සුමුඛ නම් හස්‍ය, වක් වූ අවයව ඇති හයින් කම්පා වූ මේ හාසයෝ ඉවත්ව යෙනි. තෙහි ද එකාන්තයෙන් ඉවත්වවි.

2462. මාගේ නැ සම්භයා මා ගැන බලාපාරොන්තුවක් නැත්-තාහු පුදුකළා ව මල පුඩුවෙහි බැඳුණු මා අත්හැර යෙන්. එකලාපි තෙයේ කවර හෙයින් ලෙන් වැ නවතින්නෙහි ද?

2463. අහස පියාසර කරන්නාවූන්ගෙන් ග්‍රේඛේ වූ හාස්‍ය, පාශ-යෙහි බැඳුණු කෙරෙහි යහළුබලෙක් නැතු. සිය නිශ්චිතව සඳහා කළපුතු වියෙය නො පිරිහෙළව. සුමුඛය, එකාන්තයන් ම මෙතත්තින් යවි.

2464. ධතරටි නම් හාසරාජය, තුළුවන්සේ මරණ දුකින් පෙළෙතැ සි එපමණෙකින් මම තුළු වහන්සේ අත් නො හරිමි. මාගේ ජ්වත්වීම හෝ ලරණය හෝ තුළු වහන්සේ සමග වන්නේ යයි සුමුඛ තොම කිවේ ය.

2465. එම්බා සුමුඛය, “මම තුළු වහන්සේ අත් නො හරිමි” සි තුළු යමක් කියෙහි ද, මෙය ආවාරයෙන් යුත් ආයුධාගේ යහපත් ව්‍යවහාර වේ. මම වනාහි තුළු මුසන්නෙම් ‘පැන යව’ සි යන මේ ද්‍රවනය කිවෙමි සි හාසපු තොම කිවේ ය.

2466. අහසෙහි හැසිරෙන්නා වූ පක්ෂ තොම පියවර නො තැබී මෙන් අහසෙහි පියවර කොට ගමන් කරයි. හාසයන් අතුරෙන් ඉතා උතුම වූ තුළු වහන්සේ යුතු දී ම මල පුවුව නො දුනු ද සි වැදි තොම ඇයිය.

2467. වැදිපූතුය, යම කලෙක පිරිසිලෙක් වේ ද, ඒවිතාවසානයට පුමුණුන එබුදු පිරිසිලෙක් ද සුරුජ තොම දැලට හෝ මලපුවුවට හෝ ඉතා ලං දුව ද නො දැනීම් හාස තොම කිවේ ය.

2468. එතේ හංසා පසුමන් වසක්‍රඩා හයමෙරිනා,
හරිනතට හෙමවත්තේ ක්‍රිස්තු න්‍ය අවබෝයයි.
2469. එතේ පුන්‍ය පිවිත්වා ව පසුමන් විහැශමා,
අන්තපක්‍රමානා වසක්‍රඩා ක්‍රිස්ත්‍රූවෙකා උපාසයයි.
2470. කිහිපු තායා දිගේ හොති මුතෙකා බද්ධී උපාසය,
ඕහාය සකුණා යන්න කිං එකා අවහියුයි.
2471. රාජා මේ'සො දිගේ මිනෙකා සඛා පාණසමා ව මේ,
නෙව න්‍ය විජ්‍යිස්සාමී යාව කාලසස පරියායා.
2472. යො ව කු. සබිනො හෙතු පාණා වජ්‍යිලිජ්‍යයි.
සො තේ සහායා මුණ්ඩාමී හොතු රාජා තවානුගො.
2473. එවං ලුද්ධක නඟුස්ස සහ සැවෙහි නුත්ති,
යථාහමුජ්‍ය නඟුමී මුතෙන් දිස්වා දිජාධිපා.
2474. කවිනැනු හොත්‍රා කුසලං කවි හොත්‍රා අනාමයා,
කවි ටයිමිදා එත්‍ර ධමෙන මනුසාසයයි.
2475. කුසලං වෙව මේ හංස අලේරා හංස අනාමයා,
අලේරා රවයිමිදා එත්‍ර ධමෙන මනුසාසහං.
2476. කවි හොත්‍රා අමලවිසු දෙසො කොවි න විජ්‍යති,
කවි ආරා අමින්නා තේ ජායා දක්වාන්නොරිව,
2477. අලේරා මේ අමලවිසු දෙසො කොවි න විජ්‍යති,
අලේරා ආරා අමින්නා මේ ජායා දක්වාන්නොරිව.
2478. කවි තේ සාදිසි හරියා අසසවා පියහාණිනී,
පුනරුපයසුපෙනා තව ජනුවසානුගා.
2479. අලේරා මේ සාදිසි හරියා අසසවා පියහාණිනී,
පුනරුපයසුපෙනා මම ජනුවසානුගා.

2468. රන්වන් වූ සිටිය ඇති රන්වන් වූ පැහැති පක්ෂීය, වක් වූ අවයව ඇති කම්පා වූ මේ පක්ෂීඩු මොන්ත් ඉවත් වෙති. නුඩි පමණක් මෙහි රදනෙහි ය.

2469. වක් වූ අවයව ඇති, අභ්‍යේහි හැසිගෙන මේ පක්ෂීඩු අනුහව කොට පන් බි බලාපොරාත්තු තාත්ත්වා බැහර යෙති, නුඩි පමණක් පුදෙකලා ව මොඩු ඇසුරු කරන්නනි ය.

2470. මිදුණා වූ නුඩි පාසයෙහි බැඳුණු ඇසුරු කරන්නෙහි ය. මේ පක්ෂී තෙම තට නැකමින් කවරෝ එන්නේ ද? අනින් පක්ෂීඩු මේ පක්ෂීයා හැයැදාමා යෙති නුඩි පමණක් කුමික් නිසා මෙහි රදෙන්-නෙහි ද? සි වැදි තෙම ඇසි ය.

2471. මේ පක්ෂී තෙම මාගේ රජ වෙයි. මිත් වෙයි. මාගේ ප්‍රාණය හා සම යහළවාන් වෙයි. එහෙයින් ඒවිතාත්තය දක්වා මම මොඩු නො හරිමි සි පුමුබ තෙම කීවේ ය.

2472. පින්වන් හංසය, යම්බදු නුඩි යහළවා නිසා ප්‍රාණය පුද්න්නට කැමැත්තෙහි ද, එහෙයින් නුඩිගේ ඒ යහළවා මුදු. නුඩිගේ රජ නුඩි අනුව යන්නෙක් චේවා, සි වැදි තෙම කීවේ ය.

2473. මලපුවුවෙන් ලිදුණු පක්ෂීරාජයා දැක අද මම යම්සේ සන්නෙහා වෙමි ද, එපරිදිදෙන් ම වැදුප්‍රාය, නුඩි හැම තායන් සම්ග තුවුවෙහිවා සි පුමුබ තෙම අනුමොද්‍යා කෙලේ ය.

2474. කිමෙක් ද පින්වන් මහරජ, ඔබනුමන්හට පුව ද? කිමෙක් ද පින්වන්හට ආරෝග්‍යය ඇත්තෙන් ද? කිරෙක් ද මේ රට සමෘද්ධි ද? ධ්‍යාමීයන් අනුශාසනා කරන්නෙහි ද? කියා හංසරාජයා ඇසුවේ ය.

2475. හංසරාජය, මට පුව ය. තව ද හංසය නීරෝගය. මේ රට ද සමුළු ය. මම දැහැමින් අනුශාසනාත් කරමි.

2476. කිමෙක් ද පින්වන්හුගේ ඇමතියන් කෙරෙහි කිසියම් දෙසෙක් නැදී ද? කිම? නුඩිගේ අමිත්‍යයේ (සතුරෝ) දක්ෂීණදියාහි-මුබ සෙවණුල්ල මෙන් නො වැඩිදී ද?

2477. තවද, මාගේ ඇමතියන් කෙරෙහි කිසි දෙසෙක් නැතු. වැලි මාගේ අමිත්‍යයේ (සතුරෝ) දක්ෂීණදියාහිමුබ සෙවණුල්ල මෙන් නො වැඩින්.

2478. කිම නුඩිගේ හායීවේ සමාන ගුණුත්තියේ ද? කිකරු ද? ප්‍රිය තෙපුල් බෙනෙදී ද? රුප සම්පන් යගස යන මේ සම්පතින් පුක්ත වූවා ද? නුඩිගේ කැමැත්ත අනුව පවතිදී ද?

2479. තවද, මාගේ හායීවේ සමාන ගුණුත්තියේ ය. කිකරු ය. ප්‍රිය තෙපුල් බෙනෙනි. දරු සම්පන් රු සම්පන් යගස යන මේ සම්පතින් පුක්ත වූවා මාගේ කැමැත්ත අනුව පවතින්.

2480. කච්චි තේ බහවෙ පුණා පුරාතා රඳය්වියින්,
පසුකුරුවෙන සම්පන්‍යා සම්බැදුන් තතො තතො.
2481. සත්‍ය එකා ව මේ පුණා ධතරය් මයා පුරා,
තෙස් ක්‍රි. කිවිලක්කාලී නාවලරුවිනත් තේ වටෝ.
2482. උපපන්‍යාපි වේ හොති ජාතියා විනයෙන වා,
අම පවතා කුරුමත යොග් කිවේ ආපාසු පිදත්.
2483. තස්ස සංඡිරප කුඩිස්ස විවරෝ ජායතේ මහා,
නානම්පෙනිව රුපාති ප්‍රිමලාති ලැබුස්ති.
2484. අසාරේ සාරයාගක්ක මත්‍යි. නානෙව් විජුත්,
සරහාව ගිරුණුගැසීම්. අනුනරායෙව පිදත්.
2485. සිනප්පෙවා'පි වේ හොති උවකාතා දිනිමා නාරෝ,
ආවාරසිලසම්පන්‍යා නිසේ අග්‍රීව හාසත්.
2486. එත් මේ උපම් කඩා පුනෙක විජාසු වාවය,
සංවිරු ලෙහල මෙධාවී ගෙන්නැව් වූයියාත්.

වූලහාස ජාතකා.

7. සතතිගුමනජාතක.

2487. මිගුලුම් මුරාරා පක්කාලාතා. රෝසහො,
නිකුතෙනාතා සහ සෙනාය ඕගමෙනා එනමාගමා.
2488. තත්ත්දසා අරණුණු. තකුරානා. කුවී. කක්,
තස්සා කුවියා නිකත්වම පුවෙ පුතුනි හාසත්.

2480. මහරජ, නුඩිග් රට දියුණු කිරීමෙහි සමන් මවුපිය දෙපසින් පිරිපූදු උත්පත්තියක් ඇති බොසෝ පුත්‍රයේ ප්‍රජාවෙගයෙන් යුත්ත ව්‍යවහාර ඒ ඒ තන්හි අවිරැද්‍යව සන්නොඡ වෙද්ද? දි හංස තෙම ඇසුවේ ය.

2481. ධෘතරාජ්ව නම් හංසරාජය, මා භා ප්‍රකට වූ මාගේ පුත්‍රයේ එකඟිය එක්දෙනෙක් වෙත්. ඔවුන්ට කළමනා දේ නුඩි වහන්සේ ප්‍රකාශ කරන ගේක්වා, නුඩි වහන්සේගේ වචනය ඔවුහු නො වරද-වනි දි රජ තෙම කිය.

2482. ඉදින් යමෙක් ජාතියෙන් හෝ ආචාරයෙන් හෝ යුත්ත වූයේ ද, උගෙනුතු කාලයෙහි නොඉගෙන පසුව උත්සාහ කෙරේ ද, ඒ තැනැත්තා කායනීයක් පැමිණි කළේහි හෝ විපදෙහි දී හෝ ගිලෙයි.

2483. තුගත් හෙයින් අනිශ්චිත ප්‍රජා ඇහුට හොගාධිය සම්බන්ධ සිදුරුක් (පිරිහිමි දෙරුවුවක්) හටගනී. හෙතෙම රාජියෙහි මහත් රුප ම දක්නා රාජිඅභියකුමෙන් ඔයිරික කාරණා මිය සියුම් කරුණු නො දකී.

2484. නිස්සාර වූ ආගම ධ්‍යාම ධ්‍යාම කෙරෙහි මේ ධ්‍යාම සාරක්‍යයෙන් යුත්තයයි සිත්තන තැනැත්තා බොහෝ ඉගෙන ද නුවතා නො ලබයි. ගිරිදුරුගයෙහි ගෙවයෙන් නිවෙසකරා දුව එන සරහමාගයෙක් සම-ස්ථානායකුදී සිතා විසමස්ථානයෙන් පත්‍ර අතරම් දීම මහාප්‍රජාත-යෙහි ගිලෙන්නේ යම්සේ ද එමෙනි.

2485. ඉදින් පහත් ජාති ඇත්තේ ද උක්‍යාන වියනීයෙන් යුත්ත ද ප්‍රාජ් ද, ආචාරයෙන් භා ගිලෙයෙන් සමන්විත ද, ඒ මනුෂ්‍යාතමම රාජිකාලයෙහි ගින්නක් මෙන් බෙලෙයි.

2486. මා විසින් කියන ලද මේ කරුණු උපමා කොටගෙන නුඩි වහන්සේගේ පුත්‍රයන් හට විද්‍යාවන් උගන්(ව). එසේ උගන්-වන උද්දුවූ නුවණුත්තේ මනා කෙතෙහි විපුළු බිජුවට වැඩි දියන් සැපුළුව වැඩිහිට්තාක් මෙන් මනාව දියුණුවන්නේ යයි හංසරාජ තෙම ප්‍රකාශ කෙලේ ය.

වූලහාස ජාතක දි.

7. සත්‍යාගුණීම් ජාතකය

2487. පස්සාල දෙය වාසින්ගේ රජුග්‍රෑත්‍ය වූ මුව දඩයම කරන්නාවූ මහරජ තෙම සෙනාග සමග නික්මුණේ සම්මුහයාගෙන් වෙන්ව වනායට පිවිසියේ ය.

2488. ඒ වනායෙහි සොරුන් විපින් කරන ලද කුරියක් ඒ රජගෙනම දුටුවේ ය. ගිරවෙක් ඒ කුරියෙන් නික්ම අවුන් රෝඛ විවන කියයි.

2489. සම්බන්ධතා පොසො යුවා සම්වයිකුණුවලා, සොහනි ලොඩිතු තෝසො දිවාසුවේයෙට භාසනි.
2490. ම්‍යුක් නැතිකෙ සම්පරිකෙ පුතෙනා රාජා සසාරලී, හඳුයෙනාගරණ ස්ථාන ගණනාම සහසා මයා.
2491. නිසිලේපී රහොදුනි පුතෙනා රාජා සසාරලී, ආදය වනු. මණිකුණුවලක්ඛී හැක්කාන සාබාහි අපනුරාම.
2492. කිනතු උමතානරුපාව සක්‍රීගම පහාසයි, දුරාසද හි රාජානෙනා අගක් පූජාලිතෙනා යථා.
2493. අථ නි. පතිකොද තො මතෙනා යුලානි ගව්පි, මාතරි මැයා නාගෝය කිනතු නි. විජ්‍යව්පියෙය.
2494. උවයිහි සමම තරමානෙනා රථ. ගොපේහි සාරලී, සකුණා මේ න රුවවනි අභ්‍යන්ද. ගව්තාම අසිංම්.
2495. යුතෙනා රථෝ මහාරාජ යුතෙනා ව බලවාහනෙනා, අධිනිරිය මහාරාජ අභ්‍යන්ද. ගව්තාම අසිංම්.
2496. කොනු මෙව ගතා සබඳ යෙ අසිං. පරිවාරකා,¹ එස ගව්ති පක්ෂීලා මූතෙනා තෙස. අදසිනා.
2497. කොදණ්ඩිකානි ගණනීර සක්‍රීයා තොමුරානි ව, එස ගව්ති පක්ෂීලා මා වො මුද්‍යු-සු ජීවිත.
2498. අරාපරෝ² පරින්දිනු යුවා ලොඩිතැනුණුවකා, සවාගත. තෙ මහාරාජ අරෝ තෙ අදරාගතන.
- ඉයිසරෝයි අනුප්‍යතෙනා ය. ඉඩන්සී පවෙදය.
2499. තිනුකානි පියාලානි මධුකෙ කාසුමාරියා, එලානි බුද්ධකරානි තුන්ද රාජ වර. වර..
2500. ඉදුවි පාතීය. ඩින. ආහත. ගිරිගල්හරා, තතෙනා පිව මහාරාජ සවේ නි. අණිකඩියි.

1. පරිංකාඡමප - මජස. සාහා, පතිකොපුව.

2. පරිවාරිකා - මජස.

3. අපරෝ - මජස.

2489. අශ්වවාහනයෙන් පුක්ත වූ රතු පැහැති නළල්පටක් ඇති තරුණ වූ පුරුෂ තෙම දිඟා පුයායීයා මෙන් බෙලයි.

2490. දැන් මේ ලධ්‍යාජ්‍යනයෙහි රියදුරු සහිත රජ තම නියි. අපි එකාන්තයෙන් ම මොළුගේ සියලු අඩරා බලාත්කාරයෙන් ගනිමු.

2491. රියදුරු සහිත රජතම ලධ්‍යම රාජ්‍යයෙහි මෙන් දුනු ඇ නිද්‍යී. මොළුගේ වස්තු ද මිනිකාබොල් ද ගෙන මරා ගොල අතුවුත් වසාදමුදී සංස්කෘති නම් ගිරවා පතිකොළමඩ නම් සොරාට ක්වේ ය.

2492. එම්බා සත්තිගුම්ඩය, කිම තෝ උමතුවුවකු මෙන් දෙඩින්-නොහි ද? රජවරු වනාහි දිලිසෙන ගින්නක් සේ ලාඩියැ නො ණැක්-කාඩු වෙත්.

2493. එම්බා පතිකොළම්ඩය, තෝ මන් වුයෙහි මහන් වූ ගර්ජනා කරන්නොහි ද? මාගේ මව (ද) නාග්න ව සිටි කළේහෙයින් තුළ සොරකම පිළිකුල් කරන්නොහිදී සංස්කෘතිමාම ඇසිය.

2494. යහළ රියදුරු, වහා නැගිසිවුව. රිය යොදවී. මේ පක්ෂීනු මට රුවී නො වෙත්. අන් අසපුවකට යමුදී රජ තෙම කිය.

2495. මහරජ, බලැති අසුන් බැඳී රිය යොදන ලදී. මහරජ එහි නගිනු මැනව. අන් අසපුවකට යමුදී රියදුරා කී-වි ය.

2496. මේ අසපුවහි වාසය කරන්නා වූ යම් සොර කෙනෙක් වෙද්ද? මේ සියලුල්ල්ම කොහි ගියාඩු ද? ඒ සොරන්ගේ නො දැක්ම හෙතු කොටගෙන මිදුණා වූ මේ පක්ෂීල රජමාම යෙයි.

2497. දුනු ගනිවූ, අඩයටි ද තෝමර ද ගනිවූ. මේ පක්ෂීල තෙමේ යයි. තෙපි ඒවත්වන පක්ෂීලයා නො මුදවී.

2498. ඉක්නිති ලේවින් තුබක් ඇති වෙන ගිරවෙක් මහරජ, තුළ වහන්සේගේ යහපත් පැමිණීමක් වෙවා. තවද, අප සම්පාද තුළ වහන්සේගේ පැමිණීම ඉතා යහපති. මෙහි පැමිණියා වූ තුළ වහන්සේ මෙහි අධිපතිවන්නහුය. මෙහි කුලති යමක් වෙ නාම දන්වනු මැනවී.

2499. තිකිරිගෙයි ද මොරගෙයි ද ඕගෙයි ද එර්මිණිය ද යන මේ එල ඇත්තාහ. මහරජ, භෞද භෞද මේ කුඩාගෙයි අනුහු කරනු මැනවී.

2500. මහරජ. මේ සිහිල් පැන් ද කදුරුලියෙන් ගෙනෙන ලදය. මහරජ, ඒ තිසා තුළවහන්සේ කැමැත්තහු නම් එය පානය කරනු මැනවී.

2501. අරංසුදා උක්තාය ගතා ගෙ අසල්. පරිවාරකා,
සය. උත්තාය ගණනෙහා හසු මේ නත්තේ දත්තවි.
2502. හඳුනො¹ වන ය. එකත් ආලේප්, පරමධිමිනො,
අරෝසො, ඉනගරා පකත් සුවෛ ලුදුන් හාසත්.
2503. එත් හනඩ බැඡිර මා වෛ මූජ්‍යවිභා ඒවිතා,
ඉත්තුවව. විලුපනක්ස සොන්. පන්නාසිම් අසිසම්.
2504. හාතගරාසම මඟාරාප සොදිරියා එකමාත්‍රකා,
එකරුකුසිල්. සංචිත්‍යා තානාබෙනනගතා උහො.
2505. සන්ස්ගුමෙකා ව වේරාන. අභක්ෂා ඉසිනා. ඉඩ,
අසත්. සො සත්. අභ. තෙන ධිමෙනින තො විනා.
2506. තස් විධේ ව බැජ්‍යා ව ත්‍රිකත් වක්‍රිනානි ව,
ආමලාපසභයාකාරු² තාත් සො තස් සිකුවත්.
2507. ඉඩ සවවක් ධිමෙනා ව අභිසා සක්‍රියාමා දම්මා,
ආසනුදකදිනා. අභියා වද්‍යාසිම් හාරන.
2508. ය. ය. හි රාජ හඳුන් සත්. වා යදි වා අසං,
සිලුවනා. විසිල්. වා වසා. තසේස්ව ගවුත්.
2509. යාදිසං. කුරුතො මිත්‍තා. යාදිසං පසෙවත්,
සොපි තාදිසෙකා නොත් සහවාසො හි තාදිසො.
2510. සෙවමාතො සෙවමාන. සම්පූර්ණයා සම්පූර්සං. පරං,
සරා දිශේයා කලාප. වි³ ආලිතනම්පලිපත්.
උපලෙපහයා⁴ ඩීරා තෙව පාපසඩා සියා.

1. භද්දනො - මරසා.

2. ආමලාපා - මරසා.

3. සත්‍යං - මරසා. සත්‍ය.

4. සරා දුටෙයා කලාප.ව - මරසා.

5. උපලිපුහයා - මරසා.

2501. ‘මහරජ, මේ අසපුවෙනි වාසය කරන්නාවූ යම් සංඝ කොනෙක් වේදේ. උන්වහන්සේලා පලවැල පිණිස වනායට ශියහ. එහෙයින් තෙමෙනු නැඟිට ගෙය් ගනුමැනී. දීමට මට අන් නැතැ’ යි පුෂ්පක නම් ගිරාතෙම කියේ ය.

2502. යම්හෙයකින් ද්‍රිප්‍ර නම් වූ මේ පක්ෂිනෙම උතුම් ධ්‍රී-යෙහි පිහිටියේ ද එබැවින් හේ යහපත්‍ය. තවද, මේ අනින් ගිරා පක්ෂි තෙම රෝග වචන කියයි.

2503. මොහු මරවූ, බඳිවූ. මොහුගේ ජීවිතය තිබෙනතුරු අන්-නොහරිවූ. මෙයේ කියදේ ම සුවසේ ආශ්‍රුමයට පැලීණියෙම් වෙළිඳී රජනෙම කිවේ ය.

2504. මහරජ, අපි දෙදෙනා එක ම මවක විසින් පොළුණය කරන ලද්ද වූ එක ගසක්හි වැඩිණා වූ තොයෙක් තැන්වලට ගියා වූ එක ම මදිකුසැ උපන් සහොදරයෝ වෙමු.

2505. ඒ සක්‍රීගුලිනෙම සොරුන් වෙතට ගියේය. මම වනාහි මෙහි තුවුසන් වෙතට පැමිණියෙම්. ගේ අසන්පුරුහයන්ගේ ස්ථිපයට ගියේය. මම සන්පුරුෂයන් ප්‍රහාර පැමිණියෙම්. ඒ කරුණින් අපගේ වෙනස් බව ඇත්තිය දී පුෂ්පක තෙම කියේ ය.

2506. මහරජ, ඒ යොරුන්ගේ සම්පයෙහි හිංසාව ද බැඳීම ද රෙවුම ද වංචාව ද දවල් ගම්පහැරීම ද බලාත්කාරකම ද ඇත්තාහ. හෙතෙම එහි දී ඒවා ඉගෙන ගනී.

2507. මහරජ, මම වනාහි මෙහි දී සත්‍යය ද සුවරින ධ්‍රීය ද අවි හිංසාව ද සංවර්ධීලය ද ඉංජියදමනය ද යන මේ ගුණ දහම් පුරුදු කරන්නාවූ ආගන්තුකයනට අසුන් පැනවීම පැන් එළවා තැබීම් ආදී වනාවත් පුරන තවසන්ගේ ඇකෙයෙහි වැඩුණෙම වෙමියි, පුෂ්පක තෙම කියේ ය.

2508. මහරජ, යමෙක් සන්පුරුෂ හෝ අසන්පුරුෂ හෝ සිල්වන් මහෝ දුපිල් හෝ යම්ලු කෙනකුන් ඇසුරු කෙරේ ද ගේ ඔහුගේ ම වසයට යන්නේ ය.

2509. යමෙක් යම්ලු කෙනකුන් මිත්‍යක වශයෙන් තබාගනී ද යම්ලු කෙනකුන් ඇසුරු කෙරේ ද හෙතෙමන් එබුදු ම වෙයි. එක්ව විසිම ඒ ස්වභාවය ඇත්තකි.

2510. සෙවිනා ලබන්නේ මසවිනා අඛිකා ද පහසුනා ලද්දේ පහසුනා අනෙකා ද විෂපාවන ලද රිය රිකලබ (විෂ ගල්වන්නාක) මෙන් පාපධීයෙහි තො තැවැරුණු තවරයි. පාපධීයෙහි තැවැරිම බියෙන් කුවිණ්නේ පැවුම යහළවන් ඇත්තෙක් තො වන්නේ ය.

2511. පුත්‍රමධියෙන ගෝ නගරා උපනයෙන්.
කුසාපි පුත්‍ර වායනාත් එව් බාලුපසෙවනා.
2512. තගරක්කී පලාපසෙන ගෝ නගරා උපනයෙන්,
පත්‍රපි සුරඹි වායනාත් එව් දිරුපසෙවනා.
2513. තස්මා එල්පුටසේව සූත්‍රා සම්පාක්ක කෙටිනා,
අසන්න නොපසෙවෙයා සන්නා සේදේයා පැන්ඩිනා,
අසන්න නිරයා නොනාත් සන්නා පාපෙන්ත් සුභත්‍රිත්තා.
- සක්‍රියාත්මක්‍රියාත්මක.

8. හලුවීයජාතක.

2514. හලුවීයෙන නාම අගෙයි රාජ්‍ය
රටධී පහාය මිලව් අවාරි සො,
අගමා ගිරිවර් ගැඩිමාදනා.
සම්පූර්ණීය කිමුෂුරිසානුවිණුවා.
2515. සාලුරසභකක් නීසෙයිනා
බඩු කළාපක්කී සො නීක්වීපිනා,
ල්පාගම් ටිවනා වකුකාමලා
යන්වේනා කිමුෂුරිසා අහෙසු.
2516. හිම්වත්‍ය හෙම්තිය තීරෙ
කිමිධිඩිනා මන්‍යගෙවා අගිත්ත්තා,
ප්‍රවාමී චො මානුසදෙශවිණුණු
කර් උරා ජාතාත් මනුජ්‍ය ලොකේ.
2517. *ල මලු ගිරී පණ්ඩිරක තීකුට්
*සිනොදියා අනුව්‍යවරාම නාජ්‍යා,
මිගා මනුස්‍යාව තිහාසව්‍යා
ජාතකී නො කිලුපිරිසාත් ලුස්.
2518. සුත්‍රවිෂරුප පරිදිදියෙවා
ආලිචිත්‍යනාවායි පියෝ පියාය,
ප්‍රව්‍යාමී චො මානුසදෙහවිණුණු
කිමිධ වනෙ රෝද අපාත්‍රා.

1. තස්මා පලාප - මඟයා.

* මලුවීරිනාත් ප්‍රායෝ.

2. සිනොදිකා - මඟයා.

2511. යම් මේනිසේක් කුණු මසුන් කුසත්තෙ අගින් බඳියි (දවචා)ද ඒ කුසත්තෙ ද ගද වහනය එන්නේ ය. බාලයන් ඇපුරු කිරීමන් මෙයේ ම ය.

2512. යම් මේනිසේක් පත්‍රයකින් තුවරලා දවචා ද, ඒ පත්‍රයේ ද සුවද හමන්. පණ්ඩිතයන් ඇපුරුකිරීමන් ලෙබදු ය.

2513. එබැවින් සුවද එතු කොළයෙහි ඇති වූ සුවදවන් බව මෙන් තමහට වන විඛාකය දැන තුවණුන්නේ අසරුපුරුෂයන් සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන් ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයේ තමන් ඇපුරු කරන අත්‍යා නීරයට පමුණුවන්. සත්පුරුෂයේ තමන් ඇපුරු කරන අත්‍යා පුරුණ්‍යට පමුණුවන්.

සත්ත්වීගුම්බජාතක යි.

8. හඳුවාටිය ජාතකය

2514. පෙර හඳුවාටිය නම් රජේක් විය. හේ රට හැර මුව ද්‍රියමට සියේ ය. මනාව පිපුණා වූ කිදුරන්ගෙන් ගැවසිගෙන් ගඟ්-මාදා නම් උතුම පර්වතයට සියේ ය.

2515. හෙතෙම සුනාබ සමූහයා වළකා දුනු හියවුරු බහාතබා වවනයක් කියනු (බණනු) කැමැත්තේ කිදුරෝ යම් තැනෙක්හි සිටියාපු ද එහි එලැඹිටයේ ය.

2516. හෙමන්ත සාතුවගේ අවසන්හි හෙමවත නම් ගං ඉඩුරෙහි සිටියා වූ තෙපි මෙහි කුමක් ගැන නිතර කතා කරන්නාපු ද? මේනිස් සිරුරබදු සිරුරු ඇති නොප අතින් මේ කරුණ අසම්. තෙපි මේනිස් ලෙවිහි කෙසේ නම් හඳුන්නන්නාපු ද? කියා යි.

2517. සබද වැද්දනෙනි, අපි මේ මෘලප්‍රණවරක - ත්‍රිකුට යන පරවත ද සිහිල් දිය ඇති ගංගාවන් ද අනුව හැසරමු. මේනිසුන් හා සමාන මෘගයේ වන අපි කිමුපුරිසයෝ යයි හඳුන්වනු ලෙමු.

2518. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැළපෙන්නාපු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළදුගන්නා ලද්දේ ය. මේනිස් සිරුරු බදු සිරුරු ඇති නොප අතින් මේ කරුණ විවාරමි. නොසකුටු සින් ඇත්තාපු කුමක් නියා මේ වනයෙහි හඩුවූ ද?

2519. සුතිවිජරුපා පරිදේවයවෙහා
ආලිඩිනො වාසි පියෙ, පියාය,
පුව්‍යාමී වෛ මානුසදේහවිත තෙත්
ක්මිඩ වනෙ විලපල අපනීතා.
2520. සුතිවිජරුපා පරිදේවයවෙහා
ආලිඩිනො වාසි පියෙ, පියාය,
පුව්‍යාමී වෛ මානුසදේහවිත තෙත්
ක්මිඩ වනෙ සොවට ආපනීතා.
2521. මයමෙකරනන්¹ විප්‍රවිසිමහ පුදු
අනාමකා අඟඳුම ඇඟදී. සරන්නා,
තමෙකරනන්² අනානපමානා
සොවාම සා රත්නී පුනා න හෙසුසනි.
2522. යමෙකරනී. අනුතපපලේනා.
ධනා ව නට්‍ය පිතර ව පෙනා,
පුව්‍යාමී වෛ මානුසදේහවිත තෙත්
කර. විනාවාසමකපුදියා.
2523. යයිමා³ නදී. පසසය සිසසොනා.
නානාදුම්විජදනා සෙලකුට්,
තමෙල පියෙ උනරි වසසකාලේ
මමණ්ඩ මඟඳු. අනුබනීති.
2524. අහක්‍රී අඛ්‍යාලක. ඔවිනාමී
අත්මූච්‍යාක. සනාලියාලිකක්‍රී,
පියෙ ව මේ හොඨීති මාලභාරී
අහක්‍රී න. මාලිනී අජකුපසස්.
2525. අහක්‍රීදා කුරවකා ඔවිනාමී
ලංශුලකා පාවලිසිජුවාරකා,
පියෙ ව මේ හොඨීති මාලභාරී
අහක්‍රී න. මාලිනී අජකුපසස්.
2526. අහක්‍රී සාලස්ස පුපුජලිතසස
එවෙයා පුප්‍රානී කරාමී මාලා,
පියෙ ව මේ හොඨීති මාලභාරී
අහක්‍රී න. මාලිනී අජකුපසස්.

1. මයෙකරනනා පවසිලි - මරයා.

2. යයිමා - මරයා.

3. මඟඳු - මරයා. පත්‍ර.

4. අඩි - මරයා. පත්‍ර.

2519. තෙපි ඉතා දුකට පැමිණියක් මෙන් වැළැපෙන්නහු ය. ප්‍රියාව ඩිජින් ප්‍රියයා වැළදගන්නා ලද්දේ ය. තිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විවාරමි. නොසඩුවූ සින් අත්තාහු කුමක් නිසා මේ වනයෙහි විලාප කියන්නහු ද?

2520. තෙපි ඉතා දුකට පැමිණියක් මෙන් වැළැපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළදගන්නා ලද්දේ ය. තිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මෙය විවාරමි. නොසඩුවූ සින් අත්තාහු කුමක් නිසා මේ වනයෙහි ගොක කරවූ ද?

2521. සබඳ වැද්දණෙනි, අපි නො කැමුත්තමේ ඔවුනාවුන් සිභි කරමින් එක් රියක් වියෝගී වුපුවීමිහ. ඒ එක් රිය ගැන තැවෙමින් ඒ රිය නැවත තො එන්නී යයි ඒ එක රිය අනුව තැවෙන්නමේ ගොක කරමු.

2522. තෙපි යම්බඳ එක්රියක් ගැන තැවෙන්නහු ද, එය නැපුණු ධනය හෝ පරලෝ ගිය පියා හෝ දිනා ඒ අනුව තැවෙන්නහු ද? තිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොපගෙන් මෙය විවාරමි. කෙසේ නම් වෙන්ව විපුළු ද කියා යි.

2523. වහා බස්නා දිය පහර ඇති තොයෙක් ගසින් වැඩිගියා වූ පරවත දෙකක් අතරින් බැය යන යම මේ ගැංගාවක් දක්නෙයි ද? මාගේ ප්‍රිය තෙම මා ද පසුපසැ එනවා යයි හඟිමින් වර්ණ කාලයෙහි ඒ ගහ තරණය කෙලේ ය.

2524. මම වනාහි පිපිහිය අභ්‍යන්තරී ද කේතු මල් ද සත්පෙනි දා සමන් ද නොලිමි. මාගේ ප්‍රිය තෙමේ ද මල්මාලාබර ඇත්තෙක් වන්නේය. මම ද මල් මාලා ඇති ව ඔහු වෙත එලැඹින්නෙමැ සිංහිමි.

2525. මම වනාහි උපුණ රත්කරවුමල් ද ඇයල ද පෙළාල් ද නිකමල් ද කඩා රස කෙලෙමි. මාගේ ප්‍රිය තෙමාම් ද මල්මාලාබර ඇත්තෙක් වන්නේ ය. මම ද මල්මාලා ඇත්ති ඔහු වෙත එලැඹින්නෙමැ යි.

2526. කවද, මම වනාහි මනාව පිපිහිය සල්ගසක මල් තෙලා මාලාවක් කෙලෙමි. මාගේ ප්‍රිය තෙමේ මල්බර ඇත්තෙක් වන්නේ ය. මම ද මාලා ඇත්ති ඔහු වෙත එලැඹින්නෙමි.

2527. අහකුඩී සාලුයි සුපුප්පේනසිය
මිලවයා පුජාති කාරෝමි හාර්,
ඉදකුඩී තො ගොඩිනි සහ්යෝ.
යකුප්පට් විහරිපසාමු රත්න්.
2528. අහා ව බො අගල් වන්දනාකුඩී
පිලාය පිසාමි පමනරුපා,
පියො ව මේ ගොඩිනි රෝපිනාබො
අහකුඩී න රෝපිනා අභ්‍යවුපයා.
2529. අපාගමා සලිල් සිසසොං.
තුද් සාමෙල සලෙල කණෑකාරේ.
අපුරු තෙන මූළුතෙකන
සායා නදී ආසි මයා සුදුත්තරා.
2530. උහාපු තීරසු මයා තද දීනා
සම්පූජ්‍යතා උහයා අකුඩාම සැකුද්,
සක්මාපි රෝදම සකිං හසාම
කිවේනා තො අගමා සංවරි සා.
2531. පාගතා ව බො උගකතේ සුරියම්කි
වතුසකා නදී උත්තරියාන ලුද්,
ආලිචිංයා අසුදුමකුද් මයා උහා
සක්මාපි රෝදම සකිං හසාම.
2532. තීහුනකා සතා සතාති ලුද්
යම්බ මයා විප්පවයිෂෙ පුළුවක,
වාසෙකිම්.* ජීවිත හුම්පාල
කොතීබ කනතාය විනා වසෙයා.
2533. ආපුකුඩී වො කිවතකො තු සමම
සවෙපි ජානාප වදෙල ආපු,
අනුශාසවා වෘත්තතා ආගමා වා
අක්කාප මේ ත අවිකලපමානා.
2534. ආපුකුඩී නො වස්සයහසු ලුද්
ත වාතාරා පාපකො අන් රෝතා,
අපුකුඩී දුකුවා සුබමෙව හියෙයා
අවිතරාගා විජාම ජීවිතං.
2535. ඉදකුඩී සුජාන අම්තුයානා
හඹාවියා ඉන්නර් ජීවිතත්ත්වි,
ත්‍රිවත්තාප න මිගවධ අවාරි
අදයි ද්‍රානි අහුණ්ඩේ ගොගේ.

* වාසෙකිමන් වාය එකා ඉමා.

1. නීවතාප න මිගවධ අවාරි - මිතස්.

2527. මම වනාහි මනාව පිපිගිය සල්ගසක මල්නෙලා බරක් කෙලෙමේ. යම් තැනක අද මේ රය වසන්නෙමු ද මේ මල්යස ද එහි ඇත්තිරිම පිණිස වන්නේ ය.

2528. මම වනාහි ප්‍රමාද වූවා අඩිල් ද සඳහ්න් ද ගලෙහි ලා ඇඟිරිමි. මගේ පිය තෙමතේ ද සුවඳ ගැල්වන ලද ගරිර ඇත්තෙක් වන්නේ ය. මම ද සුවඳ ගැල්වූවා ඔහු වෙත එලුශෙන්නාමි.

2529. ඉක්තිනි වහා බස්නා වූ ගහදිය රස් කරන ලද සල්මල් ද සළලමල් ද කිණිහිරිමල් ද ගසාගෙන යැනීන් පැමිණියේ ය. ඒ මෝජාතකින් ගහ පිරි ගියා ය. මේ ගහ මා විංන් එතර කළ නොහැකි වූවා ය.

2530. එදු අපි දෙනෙර සිටියමෝ ඔවුනාවූන් දක්නමෝ වරක් හැඩිමු වරක් සිනාසුජෙනුමු. මෙසේ අපට ඒ රාජීතොමෝ දුකින් ගතවූ ය.

2531. එමභා වැදිපුත්‍රය, උදාසන හිරි උදු වූ කල්හි දිය හිස වූ නැදිය තරණය කොට අපි දෙනෙන ඔවුනාවූන් වැළඳගෙන වරකුන් හැඩිමු. වරකුන් සිනාසුජෙනුමු.

2532. වැදිපුත්‍රය, යම් කලෙක්හි අපි වෙන්ව විසුවෙමු ද, ඒ කාලය මෙයින් පෙර තුනකින් අඩු වූ සඡ්සිය වසකට පෙර ය. භුමිපාලය, වාසය කිරීම මේ එක්සිය වසක් පමණ වූ ජීවිත කාලය තුළ ය. මේ සුළු එන්ත කාලයෙහි කවරෙක් නම් පිය භාය්සාවන් ගෙන් වෙන් ව වාසය කෙරේදු දි ඇසි ය.

2533. යහත් කිහිරෙනි, තොපාග් ආසුළ කොතෙක් වේදා දි. ඉදින් දන්නපු නම් කියවා. කිසිවකු කියන කල්හි ඇසියෙන් හෝ මුළුපියාදී වැඩිහිටියන් අතින් ඉගෙනීමෙන් හෝ දැනීලක් ඇත් නම් කම්පා තොවී එය මට කියනු මත්තාවේ.

2534. සබඳ වැද්දනෙනි, අපගේ ආසුළ කාලය වර්ෂ දහසෙකි මේ ආසුළ කාලය තුළ පවිචු රෝගයක් ද නැත්තේ ය. දුක ස්වල්ප ය. සැප ම අධික ය. ඔවුනාවූන් කෙරෙහි පහ තොවූ ප්‍රෝම ඇති ව ජීවිතය හරිමු ද කිහිරිය කිවා ය.

2535. හලුවිය රජනෙම තොමිනිස් වූ කිහිරන්ගේ මේ අනු-ගාසනාය අසා ජීවිත කාලය ස්වල්ප යයි දැන ආපසු හැරි ගියේ ය. මුව දඩ්‍යම සඳහා තො ගියේ ය. දන් දුන්නේ ය. සම්පත් අනු හවය ද කෙලේ ය.

2536. ඉදකුම් පුත්‍යාන අමානුසානා.
සමෙශාදල මා කලහා අකඟා,
මා වෛ තපී අනනකම්පරාධේ
යථාපි තේ කිමුෂරිසෙකරණු.
2537. ඉදකුම් පුත්‍යාන අමානුසානා.
සමෙශාදල මා විවාද අකඟා,
මා වෛ තපී අනනකම්පරාධේ
යථාපි තේ කිමුෂරිසෙකරණු.
2538. විවිධඇයිමනා පුත්‍යාමහ.
චචනපර් තව අනුසංහිතා,
මූණු ගිර් තුදුදෙයට මේ දර.
සමණ පුබාවහ ජීව මේ විරතන්.

හලුවියජාතක..

9. සෞමනාසයජාතක..

2539. කො තං හිසති ගෙයෙනි¹
කිං දුම්නො සෞවසි අපැනීනො,
කසුසජ් මාතාපිතරෝ රුදත්තු
කව්දජ් සෙතු නිහනො පථව්‍යා.
2540. තුවෙයාසම් දෙව තව දස්සනොන
විරසස ප්‍රසාම් තං තුලිපාල,
අහිංසකා රෙණුමනුප්‍රවිසස
පුත්‍යනො තේ ගෙයෙනිනොසම් දෙව.
2541. ආයත්තු දෙවාරිකා බණ්ඩාධා,
කාසාවියා යත්තු අනෙනාපුරං තං,
ගෘහනා² තං පෞමනාසයං කුමාරං
ජේන්තාන සියං විමාහරනත්තු.
2542. පෙහිනා රාජීනො දුනා කුමාරං එතදුව්‍යා,
ඉස්සරෙන විනිග ගැණුසි ව්‍යඹ්‍යනොසි බැංතිය.
2543. ස රාජපුත්‍රනො පරිදෙවයන්නා
දසඩුලිං අස්සඩිං පෙගහෙන්නා,
අහවැ ඉව්‍යාම් ජනින්ද දව්‍යා
ජීව් පනෙන්නා³ පරිදසස යාර්.

1. ගපාගෙට් - මජයා.
2. ගොනවප්පයෙනු - මජයා.
3. සංස්වාන - මජයා.
4. වධා - මජයා. යා.
5. ගීට් මං නොත්ති - මජයා. සංා.

2536. නොමිනිස් වූ කිදුරන්ගේ මේ වචනය ද අසා සතුවූ වවු. කළහ නො කරවු. ඒ කිදුරය් එක් රෙයක් වෙන්ව විසින්මන් යමසේ තටුණු ද එබඳ ආත්මක්මාපරාධයෙන් තොප නො තවාවා.

2537. නොමිනිස් වූ කිදුරන්ගේ මේ වචනය ද අසා සතුවූ වවු. විවාද නො කරවු. ඒ කිදුරය් එක් රෙයක් වෙන්ව විසිමෙන් යමසේ කැටුණු ද, එබඳ ආත්මක්මාපරාධයෙක් තොප නො තවාවා.

2538. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, නොයක් ලෙසින් අලංකාර කොට දේ නා කරන ලද නුඩි වහන්සේගේ වැඩිදියක වූ වචනය පහන් සිතුනි ව ඇසුවෙමි. කරුණරසායන මිනිර වචන මුදා මාගේ ගොකය ඩරු කළ යේක. දෙවි මිනිස් සුව හා ලොවීලාවිතුරා සුවන් ගෙන දෙන්නා වූ ධ්‍රීරාජන් වූ බුදුරජාණන් වහන්ස, බොහෝ කාලයක් ජීවත් වනුමැනැව යි මලුකාදේවිය කිවා ය.

භලලාරිය ජාතක යි.

9. සොමනාසය ජාතකය

2539. ස්වාමීනි, කවරෙක් නුඩි වහන්සේට පහරදේ ද? කවරෙක් ආනෙශාග කරයි ද? දෙම්නයින් යුතුව නො සතුවූ සිතුන්තේ කුමක් හෙයින් ගොක කෙරෙනි ද? අද කවරකුගේ මුවුපියෝ හඩද් ද? අද කවරෙක් නසන ලද්දේ පොලාවෙහි ගයනය කෙරේ දී රේඛු රජ තෙම ඇයිය.

2540. දෙවයන් වහන්ස, නුඩි වහන්සේගේ දැක්මෙන් තත්ත්වවෙමි. ගුම්පාලය, නුඩි වහන්සේ බොහෝ කාලයෙකින් දකිමි. රේඛු නම් රජතුමනි, නුඩි වහන්සේගේ යුතුයා විසින් අසපුවට පිවිස අහිංසක වූ මම වෙහෙසට පමුණුවන ලද්දෙමි යි කුට ජටිලයා කිවේ ය.

2541. කඩුබදනාලද දෙරවුපාලයෝ යෙත්වා. වෙර සාතකයෝ අන්ත:පුරයට යෙත්වා. ගොස් ඒ සොමනාසය කුමාරයා නාසා උතුම් හිස ගෙනෙන්වා. (රජ අන් කොලේ ය.)

2542. යචන ලද රජ්ගේ දුතයෝ කුමරහුව මෙය කිහි. එම්බා රාජ කුමාරය, නුඩි වහන්සේ රජහු විසින් හැර දමන ලද්දෙනු ය. එහෙයින් වධයට පැමිණියහු ය.

2543. ඒ රාජපුරු තෙම අඩමින් දසැහිලි එක් කොට ඇදිලි බැඳ මම ද රජහු දක්නට කුමන්තේමි. ජීවත්වන්නා වූ මා ගෙන ගොස් රජුට දක්ව යි කිවේ ය.

2544. තත්ත්ව ත්‍රෑ වට්ටා සුජ්‍යා රසේකු පූත්‍රා අදහසයුදී,
පූත්‍රා ව පිතර් දියා දුරතොව්‍යකිභාසය.
2545. ආගකුණු දෙවාරිකා බහෙබැඳා
කාසාවියා ගනතු මම් ජනිනු,
අස්‍යාභි මේ පුළුවීතො එතමුදා
අපරාධා කොනිඩ මමුජ අක්‍රී.
2546. සායක්ෂි පාතො උදක් සජාති
අණිං සද පරිවරතනප්‍රමතො,
ත්‍රෑ තාදිසං සයන් බුහමවාරි
කාසා තුව් ඉශී ගහපතීනි.
2547. තාලා ව මූලා ව එලා ව දෙව
පරිහෙහා එලිධා සනත්මස්ස,
තෙ රකඩති ගොපයනප්‍රමතො
බුහමතො¹ ගහපති තෙන හොති.
2548. සවිං බො එත් වදේ කුමාර
පැහැහා විවිධා සනත්මස්ස,
තෙ රකඩති ගොපයනප්‍රමතො
බුහමතො² ගහපති තෙන හොති.
2549. සුජ්‍යනතු මයුහා පරිසා සමාගතා
සනෙගමා ජාතපද ව සබඩ,
බාලාය බාලස්ස වටෝ නීසමම
අහෙතුනා සාන්‍යතෙ ජනිනේ.
2550. දළඟසම් මූලෙ ඩිසගත විරුදෙහ
දුණ්ඩික්‍රියා වෙම් පසාබජාතා,
වනුම් පාදනි තව් ජනිනු
අනුරාත ම පකිඡිස්සාම් දෙව.
2551. හුජුරසු හොග විශුලජලේ කුමාර
සබඩක්‍රි තෙ ඉස්සරිය දාම්,
අප්පව ක්‍රි කුරුනා හොහි රාජා
මා පක්කි පබඩා හි දුක්කා.
2552. කිනෙනුධ දෙව තවමන් හොගා
පුබෙවිහ දෙවලාගක රැමිස්සා,
රුගෙපති සඳහාති අගෝ රසෙති
ගැස්ඩති එසෙස්ති මනොරමෙති.

1. තයමා අහා ඉශී ගහපතීනි - මුදයා.

2. සමාසමතො - මුදයා.

3. නාරද විපුලෙ.

2544. දුතයෝග් කුමාරයාගේ වචනය අසා රුපුව පෙන්වූහ. පුනු තෙමේ ද පියා දැක දුර දී ම මෙසේ කිවේ ය.

2545. මහරජාණන් වහන්ස, කඩු බදනා ලද දෙරටු පාලයෝග් ආවාහු ය. මා නසන්නව ටොරසාතකයෝග් ආවාහ. මෙහි මාගේ කවර නම් අපරාධයෙක් ඇද්දයි විවාරනාලද මට අද ඒ කරුණ ප්‍රකාශ කරනු මැතැවේ.

2546. සවස ද උදය ද දියට බැසිම කරයි. නො පමා වූයේ හැමකල්හි ගිනි පුදයි. එබදු සංයම වූ ඒ බ්‍රූහ්මවාරි තාපසයාට තුළ කුමක් හෙයින් ගහපතියායි කියෙහි ද? (කියා රජ ඇසිය.)

2547. දේවයන්වහන්ස, කල් ද අලුමිල් ද එලවර්ග ද යන විවිධ වස්තුවු මොහුට ඇත්තාහ. මෙතෙම ඒවා රකී. නො පමාවූයේ ඒ වස්තුන් ආරසා කෙරෙයි. එහෙයින් මේ බ්‍රූහ්මණතෙම ගහපති නම් වේ' සි කුමාරයා කිය.

2548. කුමාරය, මොහුට නොයෙක් වස්තුවු ඇත්තාහ. ඒවා රකී. නො පමාවූයේ ආරසා කරයි. එහෙයින් (මෙ) බ්‍රූහ්මණතෙම ගහපති-යෙක යන මේ සත්‍යයක් ම තුළ කියෙහිය.

2549. නියමගමවැසියන් සහිත මෙහි රස්වූ සියලු අනාවලැසි පිරිය ම මාගේ වචනය අසන්වා. මේ අදාන වූ රජගතම අදාන වූ තඹුසාගේ වචනය අසා නිකරුණේ මා මරවා සි (කුමරා) කිය.

2550. දඩි වූ මුල ඇතිව මගත්ව වැඩිණු කළේහි අනුපතර හට-ගන් උණ පදුර වෙන් කොට ඇදින්නව නොපිළිවන. මහරජාණන් වහන්ස, තුළ වහන්සේගේ පා වදිමි. දේවයන්වහන්ස, මම පැවිදි වෙමි. එයට අනුදන විදුල මැතැවි.

2551. කුමාරය, මහත ප්‍රයෝගන ඇත්තා වූ සම්පත් අනුහට කරව. නොපට හැම ඉසුරු ම දෙමි. තෙහි අද ම කුරරට වැසි-යන්හට රජවූ. පැවිදි නොපූ. පැවිදිද වනාහි දැක් වන්නේය.

2552. දේවයන්වහන්ස, මෙහි තුළ වහන්සේගේ කවර සම්පතක් ඇත්තේ ද? පෙර මම දෙවලොට සින්කලු රුපවලින් ද ගබදවලින් ද රසවලින් ද සුවදින් ද ස්ථර්ගයන් ද සින් අලවා විසිමි.

2553. භූතා මේ ගොගා න්දිචසම් දෙව
පරිවර්තනා අව්‍යරාන් ගමුණු,
තුවක්කා බාලු පරනෙයා විදික්කා
න තාදීසේ රාජකුලේ විසයෝ.
2554. සවාජ් බාලේ පරනෙයාහමසම්
එකාපරාධි බම පුණු මයා,
පුනාපි වෙ එදිසක් හවෙයා
යථාමත් සොමනස්සා කරාති.
2555. අනිසමම කතා කම්ලී අනවත්තාය වින්තන්,
හෙසපුජේස්ව වෙහැබෙන එපාකො හොති පාපමකා.
2556. නිසමම ව කතා කම්ලී සම්වත්තාය වින්තන්,
හෙසපුජේස්ව සම්පත්ති විපාකො හොති භ්‍රුකො.
2557. අලසො ගිහි කාමහොගි න සාමු
අසක්කුතො ප්‍රඛාලීතො න සාමු,
රාජා න සාමු අත් සම්භිකාරී
යො ප්‍රංශ්වීතො කොඩනො ත න සාමු.
2558. නිසමම බාන්දයා කයිරා නානිසමල දිසම්පති,
නිසමලකාරිනො රාජ යසො කින්න ව විස්ති.
2559. නිසමම දැණුව් ප්‍රංශයෙයා ඉස්සරා
වෙගාකතන්² තපතේ³ භුමිපාල්,
සම්වපණිය ව නරස්ස අන්‍යා
අනානුතපා තේ භැංත්ති පව්‍ය.
2560. අනානුතපාති හි යෙ කරාත්ති
විහාර් කම්ලීයනාති ලොකේ,
විකෘතුස සහාති සුඩුදාති
ඡවත්ති වයානුමතාති තාති.
2561. ආග සැපුර් දෙවාරිකා බගාබඳා
කාසාවියා ජනුණ මම් ජන්න්,
මාත්‍ර ව අඩුස්ථීම් අහා නිසිනෙකා
ආකඩ්වීතො සහසා තෙහි දෙව්.

1. සොමනස් - මුසස්.

2. වෙගයා - මුසස්.

3. තපති - මුසස්. සහා.

2553. දේවයන්වහන්ස, අඡ්සරා සඳුහායා විසින් පිරිවරන ලද මා විසින් දෙවලාව සම්පත් අනුහව කරන ලදී. අනුත් විසින් පැමිණවියැයුතු වූ තුළ බාලයෙකැයි දැන එබදු රජ කුලයෙහි නොවසන්නොමි.

2554. ඉදින් මම අනුත් විසින් පැමිණවියැයුතු (මගපෙන්වියැයුත්තෙක්) බාලයෙක් වන්නෙම නම් පුතුය, මාගේ ඒ එක ම අපරාධය ගැන කමා කරව. සෞමනාස කුමාරය, ඉදින් නැවතත් මෙබදු වරදෙක් වේ නම් තෙපි කැමැත්තක් කරව.

2555. නො විමසා කළ ත්‍රියාවද, නො සසදා සිතන ලද්ද ද වැරදුණු බෙහෙතක්දුගේ විපත්තිය මෙන් ලාමක විපාක ඇත්තේ වෙයි.

2556. විමසා කරන ලද ත්‍රියාව ද මනා කොට සිතන ලද්ද ද බෙහෙතක්දුගේ සම්පත මෙන් යහපත් විපාක ඇත්තේ වෙයි.

2557. අලය වූ කාමඟාගී ගිහියා නො මැනැවී. සංයම නොවූ පැවිද්ද නො මැනැවී. පරිස්‍යා නො කොට කටයුතු කරන රජතෙමෙන් නො මැනැවී. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වේද, එය නො මැනැවී.

2558. සංශ්‍ය තෙමේ විමසා කටයුතු කරන්නේය. රජතෙමෙන් විමසා වහා කරන ලද්ද තැවීම ඇති කරන්නේය. නුවණ්න් මෙනෙහි කොට කරන ලද අර්ථයේ (යහපත් ත්‍රියාවේ) වෙදද, ඔහු පසුව තැවීම ගෙනයෙන්නේ නො වෙති.

2559. මහරජ, ඇධිපතිතම පරිස්‍යා කොට දැඩුවම පණවන්නේ ය. නො විමසා වහා කරන ලද්ද තැවීම ඇති කරන්නේය. නුවණ්න් මෙනෙහි කොට කරන ලද අර්ථයේ (යහපත් ත්‍රියාවේ) වෙදද, ඔහු පසුව තැවීම ගෙනයෙන්නේ නො වෙති.

2560. ලෙවහි යම කෙනෙක් කටයුතු නො කටයුතු ද විමසා බලා වැඩ කෙරද්ද නුවණුන්න් විසින් පසස්නා ලද සැප විපාක ගෙන දෙන්නා වූ ඒ වැඩ වෘද්ධියන් (පණ්ඩිතයන්) අනුමත කරනු ලබන්නා වූ ද, තැවීම ගෙන නොදෙන්නා වූ ද කළීයේ වෙති.

2561. මහරජ, දෙරවුපාලකයෝ ද කඩු බදනාලද විධකයෝ ද මා නසන්නට ආවාඩු ය. දේවයන් වහන්ස, මටු අකුංයෙහි පුන් මම ඔවුන් විසින් වහා අදින ලද්දේම වෙමි.

2562. කටුකමකි සමඟාධා පූකිවැපනො
මඩුරං පියා එචිනා ලේඛි රාජ,
කිවිතනාහා අප්ප වධා පමුනො
පෙන්පුමෙවාහිමිනාහමසු.
2563. පුනොනා තවායා තරුණො පුදිමෙම
අනුකමපනො සෞචනසීසා කුමාරෝ,
තා යාචමානො නා උහාමි සහු
අරහාසි නා යාචිතවේ තුවමු.
2564. රමසු හික්කාවරියාය පුනො
නිසමම ධිමෙසු පරිබජසු,
සැබේසු ගුවතුසු තිධාය දැනුව.
අත් න්දීනා ඉහමමුපෙහි යානා.
2565. අව්‍යාචියරුපා¹ විත යාදිසක්
දුක්ක්වන් මා දුක්කාපයස පුදිමෙම,
යාචසු පුනො ඉති දුවවලානා
හියෙකාව උසසායයස කුමාර්.
2566. ගය විප්පමුනො අන්වප්පහාසීනො,
පරිනිඩුනා ලොකම්මේ වරන්නී,
තමරියමගේ පටිප්පමානා
නා උසසෙහේ එරදිතු කුමාර්.
2567. අදා හමේ සේවිතඩ්බා සපස්සු
බහුසුතා ගය බහුයානාවීකන්නො,
යෙයායා පූජා පූජාසිතානී
අපෝසුකකා විතසාකා පුදිමාත්ති.
- සෞචනය ජාතකා.

10. වමෙම්යාජාතකා.

2468. කානු ඩිජුරිවාහාසි බසයි විය තාරකා,
දෙවකානුසි ගඩඩුවී නාතා මස්සුසුම් මානුසියා
2569. නමක දෙවී නා ගකිනුවී නා මහාරාජ මානුසි,
නාගක සුභමක් හදුනොනා අභ්‍යන්තරි ඉධාගතා.

1. අභ්‍යන්තර - මෙය.

2. මානුසි - ටි. මෙය. සහා.

3. නාගකජ්ජුසුම් - මෙය. සහා.

2562. මහරජ කටුක වූ සම්බාධ වූ ඉතා දැකට පැමිණියේම වෙමි. ඒ මම අද දැකසේ වධයෙන් මිදුනොම මිහිරි වූ ප්‍රිය වූ ඒවිතය ලබා සිටිමි. දැන් ඒ මම පැවිදිවනු රිස්සම් සි කුමර තෙම කීඩ්වි ය.

2563. සුදලීවෙනි, නීගේ මේ තරුණ පුව සොමනසස කුමාර තෙම අනුකම්පා ඇත්තෙකි. දැන් යාචිකු කරනු ලබන්නේ ඔහු නො ලදීමි. තෙපි ද ඔහුට යාචිකු කරන්නට නිසි නො එහු දැයි රජ තෙම කීවේ ය.

2564. පුතුය, පිඩුසිහිමෙනි ඇලෙව. ධීයාන්ති ලා විමසීම ඇති කොට තන්හි තන්හි හැසිරව. සියලු සන්නියන් කෙරෙහි දඩුවම අත්හැර නිජු නො ලබන්නොක්ව මුෂ්මලෝකයට එළුමිනු මැනැවැ සි රජඩිසේව කීවා ය.

2565. සුදලීවෙනි, යම්බලු වූ දැකට පත් මා තෙපි වැඩියන් දැකට පැලීණවහු ය. පුතුයා ගිහිගෙයි වසන පරිදි යාචිකු කරන්නට යයි කියනු ලබන්නි කුමරා වැඩියන් පැවිදිබවට උනන්දු කළා ය. ආය්වයායකි.

2566. රාගාදියෙන් මිදුණු නිරවදා භෞතන ඇති කෙලෙස් පිරි-නිවිජයන් පිරිනිවුණු යම්බලු රහන්හු මේ ලෙවිහි හැසිරද්ද උන්-වහන්සේලාගේ ඒ උඩුම් මහ පිළිපන්නා වූ කුමාරයා වළකාලන්නට උත්සාහ නො කරමි සි මවුනිසව කීවාය.

2567. මේ දැඩිලා නොමේ යම් කෙනෙකුන්ගේ යහපත් ව්‍යවන අසා එකාන්තයන් අල්පෙන්සුක වූවා, පහතු ගොක ඇත්ති වූවා ද යම් කෙනෙක් ප්‍රාජ වූවාහු බොහෝ අසු පිරි තන් ඇත්තාහු නොයෙක් කරුණු සිතන්නො වෙද්ද, එකාන්තයෙන් ම ඔවුහු සේවනය කළ යුත්තෙක් වෙති සි රජ තෙම කීවේ ය.

සොමනසස ජාතක සි.

10. වමෙපයා ජාතකය

2568. විදුලිය සේ ද ඔසයි තරුව සේ ද බෙඛුන නො කවර නම් තැනැන්තියක් ද? දෙවනාවක් ද ගාසිරව ස්ත්‍රීයක් ද? නී මිනිස් මාගමකු සි නො හැඟී සි උගෙයෙන රජතෙම කීය.

2569. මහරජ, මම දෙවිදුවක් නොවමු. ගාසිරව ස්ත්‍රීයක් ද නොවමු. මිනිස් මාගමක් ද නොවමු. ස්වාමීන්, මම නාග කන්‍යා-වක්මු. මෙහි යම්කියි කටයුත්තක් සඳහා ආවමු.

2570. විභානුවිඛා කුපිතිඹුදීයාසි
නොකෙනහි තේ වරිගණ සටන්,
කිශේනා නැවු, කිශේනා පක්චානා
ඉඩාගතා නාරි තදිඩික මුළු.
2571. යමුණුනෙලඟ උරගොති වාඩු
නාගොති තේ ආහු ජ්‍යා ජ්‍යාන්,
තමගාසී පුරිසො ජීවිකෙන්,
තේ බඳිනා මුශ්‍ය පතී මලමසො.
2572. කළඹ්‍රවයා බලවිරියුපපහෙතා
හතුනෑම මාගක්කී¹ වැනිබුකසී,
අකුක් මේ නාගභාකෝන්ද තම්ප්‍රා
කඹ්‍ර විජානෙම් ගැනිතනාගා.
2573. නාගරුම් නාගො හස්සම් කාරෝයා
තරා හි සො බල්ලිරියුපපහෙතා
ධිමක්කා නාගො අපවායමානො
නස්සමා පරකාමා තපො කාරෝති.
2574. වාතුදාසී² පණ්ඩියිකු රාජ්
වතුපූල සමති නාගරාජා,
තමෙන්හි පුරිසො ජීවිකෙන්,
තේ බඳිනා මුශ්‍ය පතී මලමසො.
2575. සොලසින්වියහස්සානි ආම්තකම්කිකුණුවා,
වාරිගෙහසායා³ නාරි තාපී තේ සරණවා.
2576. ධිමලන මොවෙනි අසාහසෙනා
ගාමලන නීකෙකින ගව් සතෙන,
මිස්සවයිකායේ⁴ උරගො වරාතු
පුද්දුන්නීකා මුවිනු බඳිනස්සා.
2577. ධිමෙන මොවෙම් අසාහසෙනා
ගාමලන නීකෙකින ගව් සතෙන,
මිස්සවයිකායේ උරගො වරාතු
පුද්දුන්නීකා මුවිනු බඳිනස්සා.
2578. දම් නීඩිසත් දුද පුලුලක්⁵ මකිකුණුවා,
වතුපූද්දා⁶ ව ප්‍රාලුවින ලැබාපුද්දුසිරින්හා,
2579. ගෙව ව සාදියියා හරියා උයගක් ගව් සතා,
මිස්සවයිකායේ උරගො වරාතු
පුද්දුන්නීකා මුවිනු බඳිනස්සා.

1. මාගවේ - රි. මජයා. සායා.

4. පුලුණුව - මජයා. සායා.

2. වාරිගෙහසා - රි.

5. වතුරස්සකුව - මජයා.

3. මියට්ට - මජයා.

2570. එම්බා නාගන්‍යාව, තෝරි විභාග සිත් ඇත්තේ කිසුණු ඉදුරන් ඇත්තේ වෙහිය. නීගේ ඇස්වලින් කළුලධාරාවේ වැශිරෙත්. නීගේ කටර නම දියක් නැවුයේ ද? කටරක් පතමින් මෙහි ආවා ද? එය මට කියනු මැනැවී.

2571. මගරජ, උග්‍රතෙපයේ ඇති යමකුට ‘දරය’ හි (බඩා යන්නෙකුයි) කිහු ද? ජනයේ ඔහුට නාගය හි කිහු. දිවි රකිම ප්‍රයාජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදලට. ඒ මාගේ ස්වාමිපුරුෂයා ය.

2572. එම්බා නාග කන්‍යාලධිනි, බලයෙන් හා වියාශයෙන් යුත්ත වූ මේ නාග තෙම කොස් නම් විශිෂ්ටකයාගේ අතට පත්වී ද? නාගන්‍යාවනි, ඒ සරුණ මට කියවී. ගන්නා ලද නාගයා ගැනා මතාරතුරු කෙසේ නම් දිනිමු ද?

2573. බලයෙන් හා වියාශයෙන් යුත්ත වූ නාග තෙම නාගරය අඟ කරන්නේ ය. නාග තෙම ධර්මය ම ගරු සරන්නේ වේ. එහෙයින් දුක ඉටියා තපස් කරන්නේ ය.

2574. මේ නාරජ තෙම තුදස්වක්හි ද පසලාස්වක්හි ද සතර මංසන්ධියක්හි පෙනෙහි වාසය කරයි. ස්කීය ජීවිකාව ප්‍රයාජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදලට. හේ තෙම මාගේ සැමියා ය.

2575. අමුණන ලද මිණු කොට්ඨාල් රැකි රාජ්‍ය ම ගෘහයෙනාය කොට ඇති සොලොස් දහසක් ස්ත්‍රීහු වෙද්ද ඒ ස්ත්‍රීහු ඔහු සරණ ගියාහු ය.

2576 ගම්බිර දීමෙන් ද ස්වරුණනිජක දීමෙන් ද සිය ගණනා ගවයින් දීමෙන් ද නොසැහැයි - දහැමිබැවින් මොහු මුදනු මැනැවී. නාග තෙමේ මිදුණු සිරුයින්නේ සිත්සේ හැඹිරෝවා, පින් කැමැති නාග තෙමේ බන්ධනයෙන් මිදේවා.

2577. ගම්බර දීමෙන් ද ස්වරුණ නිජක දීමෙන් ද සිය ගණනා ගවයන් දීමෙන් ද නො යැහැයිකින්න් ම දහැමින් ම මොහු මුදම්. මිදුණු සිරුයින් නාග තෙම සින්සේ හැඹිරෝවා පින් කැමැති නාග තෙමේ බන්ධනයෙන් මිදේවා.

2578-2579. වැදි පුන්‍ය, ස්වරුණ නිජක සියයක් ද මහන් වූ මිණු ගොට්ඨාලක් ද සිවුපසින් දිය ගෙරලිය මල් පැහැති උස පායාශීකායක් ද සමාන ඉණුති හායාවන් දෙදෙනකුන් ද ගචියන් සියයක් සහිත ඒහුගයකු ද දෙමි. මිදුණු සිරුයින් නාග තෙමේ සිත්සේ හැඹිරෝවා, පින් කැමැති නාග තෙමේ බැඳුමෙන් මිදේවා.

2580. විනාඩි දතා තව වවිනා ජනීණු
මුළුකුමු න් උරගා බැඩිනාසා,
සිසුවයිකාදෙ උරගා වරාණු
පූජ්‍යීත්කා මුවච්ච බැඩිනාසා.
2581. මුනේනා වමෙපයාමකා නාගා රාජානා එන්දුව්,
නාමො තේ කායිරාජනු නාමො තේ කායිවයින
අංශ්‍රීලි. තේ පගණාම් ප්‍රස්සයාමේ නිවෙසනා..
2582. අදා හි දුබුෂ්සසයමෙනමාගු
යා මානුසා විෂ්සය අමානුසම්,
සවච මා යාවයි එනමන්
දෙකුමු තේ නාග නිවෙසනාතී.
2583. සවචි වානේ ශිරීමාවහෙයා
වන්ද ව පුරියා ව ජමාපනෙයුම්,
සත්‍ය ව නාජ්‍ය පටිසානා වහෙයුම්
න නෙව්හා රාජ මුසා ගණෙයා.
2584. නග එලෙයා උදිධි පුස්ස
සංවචය භාවධරා වසුන්ධරා,
සිලුවවයා මෙරු සමුලමුවහෙ
නන්ව්හා රාජ මුසා ගණෙයා.
2585. අදා හි දුබුෂ්සසයමෙනමාගු
යා මානුසා විෂ්සස අමානුසම්,
සවච ව මා යාවයි එනමන්
දෙකුමු තේ නාග නිවෙසනාතී.
2586. තුමෙන බොස් සොරවිසා උලාරා
මහාජ ජා බිජුකොඩී ව හොට,
මම කාරණා බැඩිනාසා පමුනේනා
අරභයි නො ජාතිනායේ කතාතී.
2587. සො පවිත්‍ර නිරය සොරදුලුප
මා කායිකා සානමලනු කිඳුවී,
පෙළාය බද්ධා මරණ උපතු
යා තාදිය කමම කතා නා ජානො.
2588. සවචියටිස්සු තව මෙස හොතු
අකොකාධනා³ හොහි අනුපනාහී,
සඛුකු තේ නාගකුල පුපන්තා
අකිංච ගිමහාපු විව්ප්‍රයනු.

1. ම කාරණ - මඟය.

2. ජාතිතුය - මඟය. සාහා, ජාතිතව. නා. ජාතිතය.

3. අකොධනා - මඟය.

2580. මහරජාණන් වහන්ස, මේ වස්තු දීමෙන් තොරව ද මූඩිවහන්සේගේ වවනය ගරු කොට ඒ නාගයා බැඳුමෙන් මූදමු. මිදුණු සිරුයෙන් නා තෙමේ සිත්සේ හැසිරෝවා! පින් කැමුත් නාග තෙමේ බැඳුමෙන් මිදේවා.

2581. බැඳුමෙන් මිදුණු වමෙපයාක නාග තෙමේ රජුට මෙසේ කිවේ ය. කසිරට මහරජ, නුඩිවහන්සේට නමය්කාර චේවා, කසිරට දියුණු කරන මහරජාණන් වහන්ස, නුඩිවහන්සේට නමය්කාර චේවා, මාගේ නාග හවනය දකුවකළුය. එය සපිට්ටරින් අවුත් බලන මෙන් ආරාධනා කොට නුඩිවහන්සේට ඇදිලි බදිමි දි නාරජ තෙම කියේ ය.

2582. පින්වින් නාරජ, මනුෂ්‍යයෙක් තෙම අම්බුජ්‍යයකු කොරෝනි විය්වාසය තබන්නේ ය යන යමක් ලේ නම් එය එකාන්තයෙන් ම විය්වාස ගො කොට හැක්කකැ දි කියන්. ඉදින් මේ ගැන මට යාවිණු කරන්නෙහි නම්. නුඩිගේ නාග හවනයන් දක්නෙමු දි රජ තෙම කියේ ය.

2583. මහරජ ඉදින් (වනාහි) වාතය තෙම පරවතයක් ගසාගෙන යන්නේ නමුදු සඳ හිරු දෙදෙනා බිමැ වැමෙන්නාභු නමුදු හැම නැඟු ම උඩුගශ බලා යෙන් නමුදු මම බොරු නො කියමි දි බේසන් තෙමේ කියේ ය.

2584. අහය පාලෙන්නේ නමුන් මූහුද වියැලෙන්නේ නමුන් ගුරුතයන් දරා සිටින්නා වූ පාලී තොමෝ හැකිලෙන්නී නමුන් පරවතයන් අතුරෙන් උස වූ මහමෙර සහමුලින් ඉදිරෙන්නේ නමුන් මහරජ මම බොරුවක් නම් නො කියමි දි බේසන් තෙම කියේ ය.

2585. එම්බා නාරජ, මනුෂ්‍යයෙක් තෙම අම්බුජ්‍යයකු කොරෝනි විය්වාසය තබන්නේ ය යන යමක් ලේ නම් එය එකාන්තයෙන් ම විය්වාස නො කොට හැක්කකැ දි කියන්, ඉදින් මේ ගැන මට යාවිණු කරන්නෙහි නම් නුඩිගේ නා විලන් දකිමු දි රජ තෙම කියේ ය.

2586. නාරජ, තෙපි වනාහි මහත් වූ දරුණු විෂ ඇති මහාජාපස් ඇති වහා කිපෙන පූඥ්ලේල් ද එන්නභු ය. මා නියා බන්ධනයෙන් මිදුණේ මා කළ උපකාර දැනගන්නට වටනෙහි ය.

2587. යමෙක් කරනාලද එබදු උපකාර නො දන්නේ නම් මහ තෙමේ හයානක දුක් ඇති තිරයයෙහි පැසේවා, කිසියම කායික පූවියක් නොලබාවා! පැසේකි බැඳුමෙන් මරණයට යේවා, (මේසේ කියා නාරජ තෙම දිවුලේ ය.)

2588. එන්වන් නා රජ, නුඩිගේ මේ ප්‍රතිභාව සතා ප්‍රතිභාවක් චේවා නුඩි තෙළාද නො කරන්නෙක් වෙහිවා, බදු වෙටර නැත්-තෙක් වෙහිවා, නුඩිගේ මූල් නාඛලය ම සුපරණයෝ ශ්‍රීජ්මකාලයෙහි ගින්න මෙන් දරු කොරෝන්වා.

2589. අනුකම්පසි නාගකුලා ජ්‍යෙෂ්ඨ
මානා යථා පූර්වීය එකුම්ත්‍යා,
අන් ව මත නාගකුලෙන සිද්ධි
කාභාම් වෛයාවටිකා උලාරා.
2590. ගයාජනත්තා වේ රාජරලේ සුවිතෙන
කමෙකාරෙකා අසිනරෝ සුදුත්තා,
නාගේ ව ගයාජනත්තා සුව්‍යාජකප්පෙනේ
දෙකුම් නාගයා නිවෙසනාති.
2591. හෙරි මුරිසා පෙන්වා ව සම්බා
ආචාර්යීයා¹ උග්‍රසෙනයා රැඳුණු,
පායාසි රාජා බුහුසෙහාමානා
පුරකඩතා නාරිගණයා මිරුණු.
2592. සුව්‍යාජක්වීනයා² තුම් අදුක්වී කාසිවදිනා,
සොව්‍යාජක්වීය ව පාසාදේ අව්‍යාපියාලකන්තේ.
2593. ස රාජා පාවිසි ව්‍යුමහා ව්‍යුම්පායාසස් නිවෙසනා,
ආදිවුවන්පත්තියා³ කාස්ස් පුළුපාසසරා.
2594. නානාරුජක්වී සඟ්‍යත්තා⁴ නානාගජක්වීමරිනා⁵,
සො පාවෙක්වී කාසිරාජා ව්‍යුම්පායාසස් නිවෙසනා..
2595. පවිචිංහී⁶ කාසිරිද සැස් ව්‍යුම්පායාසස් නිවෙසනා,
දිංල තුරියා ව්‍යුහ්පු⁷ නාගක්සැස් ව ගව්පු.
2596. තං නාගක්සැස් වරිනා ගමණන
අත්වාරුහී කාසිරාජා පසනෙනා,
නිඩිදි සොව්‍යාජක්වීය මෙය
සාහස්‍යය වන්නයාරලිතෙන්.
2597. සො තත්ත් තුනා ව අග්‍රා රැමිනා
ව්‍යුම්පායාකා කාසිරාජා අවෙශාව,
ව්‍යුම්නසෙට්‍යානි ඉමානි තුළා.
ආදිවුවන්තානි පහස්සරාති.
නොතාදිසා අන් මුතුස්‍යගලාගෙ
කිමෙන්සීයා නාග තපො කරාසි.

1. ආචාර්යීයා - මුද්‍යම. සාමා. ඇඹරුපීයා. වි. අවුරුදු.
2. ටිතකං - මුද්‍යම. සාමා.
3. අදුක්වී - මුද්‍යම.
4. ආදිවුවන්තානි - මුද්‍යම. සාමා.
5. සම්බාජිකා - මුද්‍යම.
6. පවිචිංහී - මුද්‍යම. සාමා.
7. පවිචිංහු - මුද්‍යම. සාමා.

2589. මහරජාන් වගන්සේ, නුත් වහන්සේ ඉතා ප්‍රිය එකම පුතතු ගැන අනුකම්පා කරන මෙක මෙන් නාංලයට අනුකම්පා කරන්නාභු ය. මම ද නාංලය සමග තුළවහන්සේට බොහෝ වතාවන් කරමි යි නා රජ කීයේ ය.

2590. මනා කොට විසිනුරු කරනාලද රාජරථයෙහි ඉතා දැමුණු කාම්බොජ අශ්වතරයන් යොදත්වා. රනින් සැරපුවා වූ ඇතුන් ද යොදත්වා, නාගයාගේ විමානයන් දක්මු හි රජ තෙම කීයේ ය.

2591. උග්‍යසෙන රජුගේ මහබෙර ද මිහිඹබෙර ද පණාබෙර ද භක් ද වාදනය කළාභු ය. පිරිවරනාලද ස්ත්‍රී සම්භායා මැද උග්‍යසෙන රජ ඉතා භොබන් ගියේයයි වදුලයේක.

2592. කසිරට දියුණු කරන රජ තෙමේ රන්වැලි අතුල බිම ද වෙශ්‍යා පුවරු අතුල රන්මුවා ප්‍රායාද ද දුටුවේ ය.

2593. සුයුරාගේ වරණයට බැඳ වූ රන්වන් විදුලිය සේ පැහැ විහිදෙන වෙශ්‍යා නාගයාගේ විමානයට ඒ උග්‍යසෙන රජ තෙම පිවිසියේ ය.

2594. ඒ කසිරජ තෙම නොයෙක් ගසින් ගැවසුණු නොයෙක් සුවදින් සුවද කවනාලද වෙශ්‍යා නාගයාගේ විමානය දැක්කේ ය.

2595. කසිරජ වෙශ්‍යා නාගයාගේ නිවසට පිවිසි කල්හි දිව්‍යමය තුයේ වාදනය කළහ. නාගකනායාවේ නැඩුහ.

2596. නාගකනායා සම්භායා විසින් හැසිරෙන ලද ඒ විමානයට පහන් සිත් ඇති කසිරජ තෙම නැගුණේ ය. සඳුන් කල්ක ගල්වන ලද හේත්තුවන පුවරු සහිත ස්වරුමය පුවුවෙහි හිඳගන්නේ ය.

2597. ඒ කසිරජ තෙම එහි අනුහව කොට නැවත සිත් අලවා වැය වෙමැදෘයාක නාගයාහට මෙයේ කීයේ ය. තුළිගේ මෙ සුයුරායාට බැඳ වරණ ආති පැහැ විහිදෙන උතුම් විමානයෝ වෙති. මිනිස් ලොවු මෙබන්දක් නැත. නාගය කුමක් බලාපොරොත්තු-වෙන් තපස් කරහි ද?

2598. තා කම්බුකෙයුරධරා පුව්සා
වර්චඩුලී තමිනැදු පෘතුනා,
පූගුයා පාමයකි අනොමව්තුනා
නොතාදිසා. අන් මනුස්සිලොගේ
කිමන්සීයා නාග තපා කරාසි.
2599. නාරෝ ව තෙමා පුපුලොමලව්‍යා
ආටා¹ සභුතනාහිරුදු පුත්සා,
නොතාදිසා. අන් මනුස්සිලොගේ
කිමන්සීයා නාග තපා කරාසි.
2600. කොස්දා මයුරා දිවියා ව හංසා
වශ්‍රාස්සිරා කොකිලා සම්පත්තාසී,
නොතාදිසා. අන් මනුස්සිලොගේ
කිමන්සීයා නාග තපා කරාසි.
2601. අම්බ සාලා තිලකා ව ජ්‍යෙෂ්ඨා
ලදුලකා පාටලියා ව ප්‍රීලා,
නොතාදිසා. අන් මනුස්සිලොගේ
කිමන්සීයා නාග තපා කරාසි.
2602. ඉමා ව තෙ පොකුරස්සු සමන්තානො
දිව්‍යා ව² ගඟධා සත්තනා. සම්පත්තාසී,
නොතාදිසා. අන් මනුස්සිලොගේ
කිමන්සීයා නාග තපා කරාසි.
2603. න පුන්තහෙතු න බිනස්ස හෙතු
න ආපුනො වාපි ජනින්ද හෙතු,
මනුස්සියානි. අහිපස්වියානො
තසමා පරකකමම තපා කරාමි.
2604. ත්‍ය. ලොහිතකෙකිවා විහතන්තරංසේ
අලඛා තා කපේෂකෙස මස්සු,
සුරෝසිත්‍යා ලොහිතවජුනෙනා
ගනධිඛරාජාව දිසා පහාසයි.
2605. දෙවිද්‍රීපනොසි මහානුහාඡවා
සැශ්‍යති කාමෙහි සාම්බිජුනො,
පුව්‍යාමි ත්‍ය. නාගරාජ්‍යතම්ජරා.
සෙයෙයා ඉතො කෙනා මනුස්සිලොගා.

1. ආද - වි. මරසා.

2. දිඛා සා. දිඛා - මරසා.

2598. රන් අඛරණ දරන්නා වූ මනාකොට හඳුනා ලද වස්තු ඇති වට ඇඟිලි ඇති තබුන් අතුල් පතුල් වලින් යුක්ත වූ අලාමක වූ පැහැසුවහන් ඇති ඒ නාගකනුවේ දිව්‍යපානය ගෙනවුත් පොවනි. මිනිස් ලොව මෙවැන්නක් නැත. නාගය, කුමක් බලා-පොරොත්තුවෙන් තපස් කරහි ද?

2599. පුලුල් වර්ලින් යුත් මසුන් ඇති උකුසු පක්ෂීන් විසින් පවත්වන ලද නාද ඇති මනා තොටුපළින් යුත් ඒ මේ ගංගාවේ ද ඇත්තාහ. මිනිස් ලොව එබන්දක් නැත. නාගය කුමක් බලා-පොරොත්තුවෙන් තපස් කරහි ද?

2600. කොස්ලිභිණියෝ ද මොනරු ද දිව්‍ය භංසයෝ ද මිහිරි නාද පවත්වන කොටුපෙලෝ ද ගසින් ගසට මාරුවෙනි. මිනිස් ලොවු මෙබන්දක් නැත. නාගය කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?

2601. එමඩා නාගාජය, පිපිහිය අඩ ද සල් ද එරභැන්ද ද දැ ද ඇසළ ද පලොල් ද ඇත්තාහ. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය කුමක් බලා-පොරොත්තුවෙන් තපස් කරහි ද?

2602. එමඩා නාරජ' මේ පොකුණු හාන්පසැ නිතර දිව්‍යමය වූ සුවද හමයි. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය කුමක් බලා-පොරොත්තුවෙන් තපස් කරහි ද?

2603. මහරජ, මම පුතුයන් හෙතු කොට ගෙන පෙහෙවස් නො රකිමි, ධනය හෙතුකොට ගෙන ද නො රකිමි, ආයුෂ හෙතු කොට ගෙන ද නො රකිමි, මිනිස් ලොව උත්පන්තිය පතම්-එමගයින් වියාසිය එකා තපස් රකිමි සි නාරජ කියේ ය.

2604. එමඩා මහරජ, තුළ වහන්සේ ලේඛන් ඇස් ඇත්තේ නාසන ලද අත්තරාය ඇති සරසන ලද්දේ කපන ලද කෙසේ රුවා ඇති රත්සදුනාන් දුවද ගල්වන ලද්දේ ගාන්ධිරව රාජයකු මෙන් දියාවන් බුළුවන්නෙහි ය.

2605. නාගරාජය. තුළ සියලු කාලසම්පතින් යුක්ත වූයෙහි මහාභාව සම්පත්න වූයෙහි දිව්‍යමය සංදුරියට පැමිණියෙහි ය. මේ කාරණය තුළ අතින් විවාරමි. කවර හෙයින් මිනිස් ලොව මීට වඩා ග්‍රෑහ්‍ය ද?

2606. ජනීනු නා සැසිනු මහු සස් ලොකා
සුද්ධි ව සංචාර ව සයමෙ ව,
අභ්‍යන්තර ලේඛන මහු සස් තොනි.
කාභාම් ජාතිමරණයේ අත්‍යන්.
2607. අදාළ හලව සෙවිතක්‍රියා සපැසැසු
බහුයුතා යෙ බහුයාචාලිකාත්තො,
නාරියො ව දිස්වාන නවං ව නාග
කාභාම් පුසැසුනි අන්‍යතාකානි.
2608. අදාළ හලව සෙවිතක්‍රියා සපැසැසු
බහුයුතා යෙ බහුයාචාලිකාත්තො,
නාරියො ව දිස්වාන මමණු රාජ
කරෝහි පුසැසුනි අන්‍යතාකානි.
2609. ඉක්කු මේ ජාතරුපං පහුතා¹
රාසි සුවන්තාසසි ව තාලමත්තා,
ඉතො හරිනුව² සොවන්තාසරාත්³ කාරය
රුපියසසි ව පාකාරං කරෝනු.
2610. මුනානක්කු⁴ වාගසහස්‍රානි පක්කි
වෙළිරියමියානි ඉතො හරිනා,
අනෙකුපුර භුමීය⁵ සහිත්තා
නිකකාදුමා හොහිනි⁶ නීරජ ව.
2611. එනාදිසං ආවස රාජසේවයි
විමානසෙවයි⁷ බහුසොහමානං,
බාරාණසීය⁸ නාගරං ඉතුළිත⁹.
රුජක්කු කාරෝහි අතොම්පසැසුනි.

වමෙපයා ජාතකං.

11. පලොහනාජාතකං

2612. මූහුලොකා වලිකාන දෙවපුතොනා මහියිකො,
රෙඩැසැසු පුතොනා උපනුදී සැවකාමසම්පිළ්පි.
2613. කාමා වා කාමසසැසු වා මූහුලොකා න විජ්‍යති,
යිශාස්‍ය⁷ තායෙව සසැසැය කාමෝහි විජ්‍යව්‍යර.

1. බහුතා - මඟයං.
2. හරිනා - මඟයං.
3. සුවයෙක - මඟයං.
4. මුනානානිව - වි, මඟයං.
5. හොහිනි මඟයං. යුව.
6. බාරානසී නාගරං - මඟයං.
7. සාසා. නා සාසාසු - වි, මඟයං.

11. මඟාපලොහන ජාතකය 35

2606. මහරජ, මිනිස් ලොවින් වෙන් ව නිරවාණ ඇද්ධියක් හෝ සිලසුයමයක් හෝ නැත්තේ ය. මම ද මිනිස් උපත ලබා ජාතිලරණයන් කෙළවර කරමි යි සිතා තපස් කරමි යි නාරජ කිවේ ය.

2607. නාගරාජය, යම කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුගුත් වෙද්ද, නුවණුනී ඔවුහු සෙවනය කටයුත්තාහ. නුඩ් ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරමි යි රජ ප්‍රකාශ කෙලෙ ය.

2608. මහරජ, යම කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුගුත් වෙද්ද, නුවණුනී ඔවුහු සෙවනය කටයුත්තාහ. මා ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරව යි නාරජ තෙම උණුසෙන රුපුට කිවේ ය.

2609. මහරජ, මාගේ මේ බොහෝ වූ රන් ඇත. තල්ගය පමණ ස්වර්ණ රාශීෂ ද ඇත්තාහ. මෙයින් රන් ගෙන ගොස් ස්වර්ණ ගෑහ කරව. රිදියෙන් ප්‍රවීරක් ද කරව.

2610. වෙවුපියා මිශ්‍ර වූ මූණ ගැල් පන්දහසක් මෙයින් ගෙන ගොස් අන්ත්පුර ඩුම්යෙහි අතුරත්වා, ඩුම් තොමෝ මඩ නැත්තේ රජස් විරහිත වන්නී ය.

2611. රාජග්‍රෑශීය, ඉතා හොඳනා වූ මෙබදු උතුම් විමාන-යෙක්හි වාසය කරව. අලාමක වූ නුවණුන්ත, සමජදියෙන් පිරිගිය බරණුයේ නුවර රාජ්‍යය ද කරව යි නාරජ තෙම කියේ ය.

වෙමෙපයා ජාතක යි.

11. මහා පලොහන ජාතකය

2612. මහත් සංදිය ඇති දෙවි පුතෙක් බඟ ලොවින් සැව සියලු කාමසම්පතින් සමංදි වූ කසි දනාවෙහි රුපුහට පුත් ව උපත්තේ ය.

2613. යම කුමාරයෙක් බඩලාව දී හටගත් කාම විරහිත එම සංඝයෙන් ම කාමයන් කෙරෙන් පිළිකළේ ඇති කරයි ද, බඩලවිභි ඒ කාමයෝ හෝ කාමසංඝාවෝ හෝ විද්‍යාමාන නො වෙති.

2614. තස්ස වනෙනපුර ආයි ක්‍රිනාගාරං පුමාපිතං,
සේ තත්ත් පතිසලුලිගතා එකො රහයි ක්‍රියාලි.
2615. ස රාජා පටිදෙවසි පුතකමසාකෙන අවචිතො,
එකපුතො වයා මයා න ව කාමානි බුද්ධති.
2616. කොතු ගබනු උපායෝ සේ² කො වා ජානානි කිණුවා,
කො මේ පුතකං පලොහොයා යට්‍රා කාමානි පන්තිය.
2617. අහු කුමාරී තකෝව රුපව ගැස්ස්සමානිතා,
කුසලා නවිගිතස්ස වාදිතෙ ව පදිකානිතා
සා තතු උපසඛාවූ රාජානා එතැබුවී.
2618. අහා බො තා පලොහොයා සවේ හතනා හවිස්සනි,
තා තථාවාදිනී රාජා කුමාරී එතැබුවී.
ක්‍රියාදාශ්ව නා පලොහොහි තව හතනා හවිස්සනි.
2619. සා ව අනෙනපුරං ගෙකා බහු කාලුපස්සනා,
හදයඩමා පෙමණියා විනුගාලා³ අහාසාලි.
2620. තස්සා ව ගායමානාය සදා පුත්තාන නාරියා,
කාමවිත්තායි උප්පායේ ජ්‍රානා සේ පරිපුවිතර්.
2621. කපේසසේ සස්සේ කො වා සේ හතනි උච්චාවල් බහු,
හදයඩමා පෙමණියා අලෝ කණ්ඩාපුබ් මම.
2622. එසා බො පමද දෙව බේඩ්බා එසා අනපේකා,
සවේ ක්‍රි කාමේ ඩු ගුණුයා හියෝ හියෝ ජාදෙයසු තා.
2623. ඉඩක ආගවිතනාරෙන අඩ්දිරුමෙනි ගායතු,
අස්ස්වස්ස සමීපම් සනනිකෙ මියා ගායතු.
2624. තීරෙකුඩ්බිමනී ගායිනා ක්‍රිනාගාරමනි පාලිසි,
බේඩ් නා අනුප්‍රේබනා ආරඇතුම්ව කුණුරුරං.
2625. තස්ස කාමරස් සුන්කා ඉස්සායිමලා අඡායල්,
අහමෙව කාමේ ඩුස්ස්යා මා අඡ්‍යා පුරිසේ අහු.

1. ගෙවස්.

2. දො - මරස්, සා.

3. වණන රුප - ටි, මරස්.

4. එප්‍රා - මරස්, සා.

5. බනධිභා - මරයා.

2614. ඔහුගේ අන්තස්පුරයෙහි පියා විසින් කරවනාලද ධ්‍යානාගාරයෙක් විය. හෙතෙමේ එහි විවේකයෙහි ඇඟිලෙන් තනි ව රහස්‍යන ව ධ්‍යාන කෙලේ ය.

2615. පුනුගොකයෙන් පෙන්නු ඒ රජ තතම මාගේ එක ම පුනුයා කාමසම්පත් පරිභාග නො කෙරේ යයි වැළපුණේ ය.

2616. මෙහිලා කවර නම් උපායක් ඇත්තේ ද? එයට පළිබාධයක් කවරෙක් නම් නී ද? යම්සේ මාගේ පුනුයා කාමසම්පත් ප්‍රාත්මිකා කෙරේ නම් එසේ කවරෙක් නම් පොලුඩුවා ද?

2617. රුපයෙන් හා වර්ණයෙන් යුත් නෘත්‍යගීතයන්හි දක්ෂ වාදනයෙහි ද සමත් කුමරියක් ඒ අන්තස්පුරයෙහි ම වූ ය. ඕ එහි එලඹි රජුට මෙසේ කිවා ය.

2618. හේ තෙමේ මට සැමි වන්නේ නම් මම ඔහු පොලඹිවන්නෙමි. (අැය කි විට) රජ තෙම එසේ කියන්නා වූ ඒ කුමරියට මෙසේ කියේ ය. තෝ ඒ කුමරා පොලඹවා ගනුව, තට හේ සැමි වන්නේ ය කියායි.

2619. ඕ ද ඒ අන්තස්පුරයට ගොස් කාමුෂසංඝිත වූ ත් හඳයාගම වූ ත් උපමණිය වූ ත් බොහෝ විශේෂිත ගාපාවන් කිවූ ය.

2620. ගායනා කරන ඒ ස්ත්‍රීයගේ හඩ අසා ඒ කුමාරයාට කාමායාව උපන්නේ ය. හේ තෙමේ ජනයා අතින් විවාලේ ය.

2621. මේ හඩ කවරකුගේ ද? ඒ කවරෙක් නම් හඳයාගමව උපමණිය ව කරණසුඩ ව උස් පහත් හඩින් බොහෝ කොට බෙඳේ ද කියා (අනිභිග්‍ය) කුමාර තෙම ඇසි ය.

2622. දේවයන් වහන්ස, මෝ තොමෝ ස්ත්‍රීයක, මෝ තොමෝ මහන් වූ කුඩාකාවක, ඉදින් තුළු වහන්සේ කාමසම්පත් අනුහව කරන්නහු නම්, රේට වැඩ්වැඩියක් කැමත්වනහු ය.

2623. එංස් නම් මොටට ඒවා, තුදුරු තන්හි ගායනා කෙරේවා, ගයනාගාරයට සමීප ව මාගේ සමීපයෙහි ගායනා කෙරේවා.

2624. බිත්තියන් පිටත්හි ගායනය කොට ධ්‍යානාගාරයට පිවිසියා ය. කැමේ ඇතුළු මෙන් කුමුදයන් ඕ ඔහු බැඳගන්තා ය.

2625. ඒ කුමාරයාට කාමරසය දැනී ඊජින් ස්වභාවයෙක් හට-ගන්නේ ය. මම ම කාමයන් අනුහව කරමි. කම්සැප එදින අන් පුරුෂයෙක් නො ගෙවා කියා යි.

2626. තතො අයිං ගෙහන්වාන පුරිසේ හතුවූ උපක්ෂමී,
අහමේව එකො ලැක්දීසූ මා අභේදු, පුරිසො සියා.
2627. තතො ජානපද සබේ විකක්නී-සු සමාගතා,
පුතොතා තායාය මහාරාජ ජනා හෙයේත්වදුසිකා.
2628. නකු රාජා විවාහසි සමහා රටධාතො බණ්ඩායා,
යාච්චතා විජිතා මැයි නා ගත ව්‍යුත්වා¹ තාචදේ.
2629. තතො සො හරිය ආදය සමුද්‍ර උපසඩකමී,
ප්‍රජාසාල කරින්වාත වතා උණුහායා පාවිසි.
2630. අමේන් ඉසිමාගක්ම් සමුද්‍ර උපරුපරි,
සො තස්ස ගෙහා පාවෙක්වී හතනකාලේ උපවිතේ.
2631. තකු හරියා පලොහැසි පසස යාච සුදුරුණා,
වුතො සො මුණවටියමහා ඉදියා පරිහායල්.
2632. රාජපුතො ව උණුහාතො වනමුල්ල බහු,
සාය කාලේන ආදය අසියම උපසඩකමී.
2633. ඉසි ව බණ්ඩා දිසා සමුද්‍ර උපසඩකමී,
වෙහාසය ගමියාත්ති සිද්ධතො සො මහජන්වේ.
2634. බණ්ඩායා ව ඉසි දිසා සිද්මානා මහජන්වේ,
තස්සව අනුකම්දාය ඉමා ගාරා අහාසල්.
2635. අහිජම්වානේ වාරිසම් සය ආගම ඉදියා,
මියිහාවිනියා ගන්වා සංසිදි මහජන්වේ.
2636. ආචටත් මහාමාය මුහුවරියවිකොපනා,
සිද්ධත් නා විදින්වාන ආරකා පරිව්‍යුතයා.
2637. අනලා මුදුසමහාසා යුපූරා තා නදියමා,
සිද්ධත් නා විදින්වාන ආරකා පරිව්‍යුතයා.

1. වක්කම් - මණසා.

2. වනමුදුණාය - රී. මණසා.

2626. ඉක්නිනි කඩුවක් ගෙන පුරුෂයන් මරන්නට පටන් ගත්තේ ය. මම ම තනිවැ කම්පුව අනුළව කරමි. අන් පුරුෂයෙක් නො වේවා කියා යි.

2627. ඉක්නිනි ද්‍රාවිදීසි ඩියල්ලෝ ම රස්ව “මහරජ්‍යා, නුඩ් වහන්දේගේ මේ පුත්‍රය නිරපදව ජායා නාසන්” සි වැළැපෙන් කියා සිටියහ.

2628. රජ තෙමේ ද ඔහු “මාගේ රට යම්තාක් වේ ද ඒ කාක් තැනා නොසිටිය යුතුය” සි සිය රටින් බහුර කෙලේ ය.

2629. ඉක්නිනි ඒ කුමර තෙම බිරිය ගෙන මූහුදු වෙරුවට එලැකියේ ය. එහි පන්සලක් කොට වයන්තේ පලුවැල පිණිස වනයට ද පිවිසියේ ය.

2630. එකල්හි සාම්වරයෙක් දිපාන්තරයෙහි සිට මූහුදු දිය මතුයෙහි එහි පැමිණියේ ය. ගෙනෙමේ ආහාර වේලාව පැමිණි කල්හි ඔහුගේ ගෙට ඇතුළු විය.

2631. භාය්‍යා නොමෝ ඒ තව්‍යා ද පොලුඩිවා ගත්තා ය. ඇයගේ ඉතා දරුණුකමක් බලව. හේ බඩිසරින් වුත්ත්වියේ සංදීධියන් ද පිරිහුණේ ය.

2632. රාජපුත්‍ර තෙමේ ද සිභිමෙන් ලත් බොහෝ වනමුල් එලාඕල සවස් කාලයෙහි කදින්ගෙන ආශ්‍රමයට එලැකියේ ය.

2633. සාම්තෙමේ ද සැත්තියයා දැක සමුද්‍රයකරා පැමිණියේ ය. හේ අහසේහි යන්නෙමැ සි හෙමුහුදෙහි ම ගිලෙයි.

2634. සැත්තිය තෙමේ ද මහසුයරහි ගිලෙන සාමුහු දැක ඔහුට ම අනුකම්පා පිණිස මේ ගාරාවන් කියේ ය.

2635. තෙමේ, නොවිදන දිය මතුපිට සංදීධියන් අවුත් සැත්තිය භා එක්වීමට පැමිණ මහසුයරහි ගිලෙහි ය.

2636. මේ ස්ථීර නම් කාමාවත්තියෙන් ආවත්තිනාය කරන හෙයින් ආවත්තිනියහ. මහන් වූ මායා ඇත්තාහ. බුහුමවයීය විනාශ කිරීමෙන් පුරුෂයන් අපායයෙහි ගල්වන්නාහ. මෙය දින නුවණුති පුරුෂ තෙමේ ස්ථීරීන් දුරින් ම දුරකරන්නේ ය.

2637. කොතෙක් පිරිමින් ලදුවන් සැහීමකට පත් නොවන හෙයින් අනාලා නම් වූ මොලොක් කරා ඇති තෘප්ත නො කට ගැක්කා වූ ගාරාවන් භා සමාන වන්නා වූ ඒ ස්ථීර තමන් වෙත පැමිණියවුන් අපායයෙහි ගල්වනි සි දින නුවණුන්තන් විසින් දුරින් ම දුරකට පුත්තාහු ය.

2638. යා එතා උපසෙවකයි ජන්දසා වා ධනෙන වා,
ජාතවේදෙව සංස්කානා බිජා අනුදහන් තා.
2639. බන්තියස්ස වෛවා පුන්වා ඉසිස්ස තිබුණි අහු,
ලඳා පොරාණකා මගා ගවුතෙන සො විභායස්.
2640. බන්තියා ව ඉසිං දිස්වා ගවුතමානා විභායස්,
සංවේග අලභී දිරෝ පත්‍රිකා සමරාවයි.
2641. තත්තා සො පත්‍රිකීත්තාන කාමරාග විරාජයි,
කාමරාග විරාජන්තා මූහුමලාකුපගා අහුනි.

මහාපලෙළාභන ජාතකා.

12. පක්‍රාවපණධිත පක්‍රාභා

2642. පක්‍රා පණධිතා සමාගතා
පක්‍රාභා මේ පටිභාති තා පුණාර,
න්ත්‍යායමන් පසියිය වා,
කසේස්වාවිකරෙයා ගුණාමන්.
2643. තා නො ආවිකරෝහි තුම්පාල
හත්තා භාරසහා තුව වදෙතා.
තව ජන්දක් රුවීණ් සම්පිත්වා
අථ විකුත්තා ජන්ද පක්‍රා දිරා.
2644. යා සිලවිනී අන්ත්‍රාධියෙයා
හක්කාවිජ්‍යවිසානුගා මනාපා,
න්ත්‍යායමන් පසියිය වා
හරියායාවිකරෙයා ගුණාමන්.
2645. යො කිවුත්ගතස්ස ආතුරස්ස
සරණ භොති ගති පරායණක්,
න්ත්‍යායමන් පසියිය වා
සඩිනාවාවිකරෙයා ගුණාමන්.
2646. ජෙවෙයා අථ මණ්ඩිලො කණීවෙයා
සො වෙ සිලවිකා සමාජීනා දිතගත්,
න්ත්‍යායමන් පසියිය වා
හාත්තාවිකරෙයා ගුණාමන්.

2638. මේ ස්ත්‍රීඩු සිය කුමැත්තෙන් හෝ ධනය හෙතුකොට හෝ යම් පුරුෂයකු සෙවනය කෙරද්ද ස්වකීය ස්ථානය ද්‍රව්‍යන්නා වූ ගින්න මෙන් වහා ඒ සෙවනය කළහු දවත්.

2639. ස්ත්‍රීයයාගේ වවනය අඟා යාමිවරයාහට කළකිරීම ඇති විය. හෙතෙමේ පැරණි ධනය මාර්ගය ලැබ අභයින් යයි.

2640. ස්ත්‍රීය තෙමේ ද අභයින් යන සාම්ජා දැක සංවේගය ලැබ ගත්තේ ය. ඒ ස්ත්‍රීය පෘශ්චිත තෙමේ ද පැවිද්ද කුමති විය.

2641. ඉක්නිති හෝ පැවිදිව කාමරාගය දුරු කෙලේ ය. කාමරාගය දුරු කොට බ්‍රිලොට උපන්නේ යි.

මහාපලොහන ජාතක සි.

12. පස්පඩි පැනය

2642. මෙහි රස් වූ පස් පැවිරුනි, මට ප්‍රශ්නයෙක් වටහයි. එය අස්ථි නිශ්ච කටයුතු කරුණක් හෝ ප්‍රශාසා කටයුතු කරුණක් හෝ රහස්‍යක් නම් කවරකුහට එලිදරව කළයුතු වන්නේ දී යි රඟ තෙම ඇසි ය.

2643. මහරජ, තුළ වහන්සේ අපට එලිදරව කරනු මැතිව. දැඩි වහන්සේ වනාහි අපගේ ස්වාමීයා ද බර උපුලන තැනැත්තේ ද දින්නහු ය. එහෙයින පළමු කොට තුළ වහන්සේ ම මෙය කියන සේක්වා, මහරජ, තුළ වහන්සේගේ කුමැත්ත ද රැවී කරුණු ද දැනගෙන අනතුරු ව පස්ව පෘශ්චිතයේ ප්‍රකාශ කරන් යි සෙනක තෙම කිවේ ය.

2644. යම් හායෝවක් සිල්වත් ද, අනුන් වසහයෙහි තො පවතී ද, සැමීයාගේ කුමැත්ත අනුව එවත් වන්නි ද, මනවධින්නී ද එවතින හායෝවට නිශ්ච කටයුතු කරුණක් හෝ ප්‍රශාසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එලිදරව කළයුතු වන්නේ ය.

2645. යමෙක් පිහිටක් නො මැතිව කරදරයට පත් වූ ගිලනා හට පිහිට වේද නිශ්ච කටයුතු කරුණක් හෝ ප්‍රශාසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබැඳු යහළිවාට එලිදරව කරන්නේ ය.

2646. රෝක්ස් වූ හෝ මධ්‍යම වූ හෝ කණිත්ස් වූ හෝ යම් ඒ සහෝදරයෙක් තෙම ශිලයෙන් යුක්ත වූයේ ස්ථීර ස්වභාව ඇත්තේ වේ ද, නිශ්ච කටයුතු කරුණක් හෝ ප්‍රශාසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබැඳු සහෝදරයාට ප්‍රකාශ කරන්නේ ය.

2647. ගෙය මෙව හදයසී පද්ධතු
අනුජාතො පිතරු අතනාමපසේකු,
නින්දීයමන් පසංසිය වා
පුන්තයසාවිකරෙයා ගුයාමන්.
2648. මාතා දිපද ජනිජුලසට්
යා තං පොසේති ජන්දසා පියෙන,
නින්දීයමන් පසංසිය වා
මාත්‍රයාවිකරෙයා ගුයාමන්.
2649. ගුයාස්ස හී ගුයාමෙව සාමු
නාති ගුයාස්ස පසන්මාවිකමත්,
අතිප්‍රාද්‍ය සහෙයා දිතරා
නිප්‍රේතනතොතා යථා සුබ් හමණයා.
2650. කින්නු ක්‍රි. විමලනායි රාජසේවකි
දිපැන්ද වවතා. සුමෙනාම නොතා,
ක්‍රි. වින්‍යායමාතො දුම්මනායි
නුතා දෙවි අපරාධා අන්තී මෙයා.
2651. පසේකු විශේෂීමා මහාසධානි
ආරුණෙනා මේ වධාය ණ්‍රේපසේකු,
තං වින්‍යායතොතා දුම්මනායි
නා හී දෙවි අපරාධා අන්තී තුයා.
2652. අතිදෙසගතො ඉදති එයි
ක්‍රි. සුන්‍යා කිමාසඩකතා මතනා මත,
කො තෙ කිමල්ව හුරිපසේකු
දුඩි තං වවතා. සුමෙනාම මුළු මෙතා.
2653. පෙසේකු විශේෂීමා මහාසධානි
යදි තෙ මන්‍යාධිතා ජනිජු දෙස්,
හරියාය රහොගතො අසංසි
ගුයා. පාතුකතා. සුතං මෙමතා.
2654. යං සාලවන්ස්මි. සයනාකො
පාපකාලු. අකායි අසබ්බිරුප්,
සවීතාව රහො ගතො අසංසි
ගුයා. පාතුකතා. සුතං මෙමතා.
2655. පුන්තයසුරිසසී තෙ ජනිජු
ලිපෘතොතා රෝගා අරාජපුගතො,
භාතුව්ව රහො ගතො අසංසි
ගුයා. පාතුකතා. සුතං මෙමතා..

2647. යමෙක් එකාන්තයෙන් පියාගේ සින් වූ පරිදි ක්‍රියා කෙරේ ද පියා හා සමඟුණ ඇත්තේ වේ ද, අලාමක ප්‍රජා ඇත්තේ ද රැඳු පුත්‍රයාට නිංු කටයුතු කරුණක් හෝ ප්‍රජාසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ ප්‍රකාශ කරන්නේ ය.

2648. දෙපා ඇත්තවුන් අනුරෙන් ග්‍රේෂ්‍ය වූ මගරජතුමනි, යම් මවක් කුමැත්තෙන් හා ප්‍රෙමයෙන් පුත්‍රකු පොළණය කරගනී ද නිංු කටයුතු කරුණක් හෝ ප්‍රජාසා කටයුතු කරුණක් හෝ සැහි-විය යුතු කරුණ ඒ මවට ප්‍රකාශ කරන්නේ ය.

2649. සැහැවියයුත්ත සැහැවීම ම යහපත්. සැහැවියයුත්ත එලි-දරව් කිරීම ප්‍රගස්ත නො වේ. ප්‍රාජනම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවතා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේ ය.

2650. උතුම මගරජතුමනි, නුඩ් වහන්සේ කුමක් හෙයින් දෙම්නයේ වන්නහු ද? දෙපා ඇත්තවුන්හට ග්‍රේෂ්‍යය, නුඩ් වහන්සේගේ මේ වචනය නො අසමු. කුමක් සිත්මින් දෙම්නයේ වන්නහු ද? දේවයන් වහන්ස, එකාන්තයෙන් මාගේ අපරාධයෙක් ඇත්තේ ද? කියා උදුම්බරා දේවිය ආසු ය.

2651. බොහෝ නුවණුත් මහෝජධ පණ්ඩිත තෙමේ මැරිය යුතු යයි මා විසින් මරණයට නියම කරන ලද ඒ කරුණ සිත්මින් දෙම්නයේ වෙමි. දේවිය තීගේ වරදක් නැතැ යි රජ තෙම කියේ ය.

2652. බොහෝ නුවණ ඇති මහෝජධය, ර්‍යයේ සවස ගිය නුඩ් දැන් එන්නෙහිය. තාගේ සිත කුමක් අසා කුමකට සැක කෙරේ ද? ලහන් ප්‍රජා ඇත්ත, නුඩ්ට කවරෙක් කුමක් කියේ ද? ඒ වචනය මට කියව. මම එය අස්ථියි රජතෙම කියේ ය.

2653. මහරජ, මහා ප්‍රජා ඇති මහෝජධ පණ්ඩිත තෙමේ මැරිය යුතුයයි නුඩ් වහන්සේ විසින් පැඩිරුන් සමඟ මන්ත්‍රණය කරන ලද. එය රාත්‍රියෙහි කවරකුට කියන ලද ද? නුඩ් වහන්සේ වනාහි රහස්‍යතා ව හායනීටට කිසේක. ඒ සැහැවිය යුතු කරුණ ප්‍රකට කරන ලද බව මා විසින් අසන ලදී.

2654. සෙනාකතෙම සල් උයන්හි අසහා වූ යම්බදු පාපකම්යක් කෙලෙළේ ද, එය රහස්‍යතා යහළවකුට ම කියේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබේකි.

2655. මහරජ, නුඩ් වහන්සේගේ ප්‍රක්ෂාස නම රාජපුරුෂයා හට රජුන් විසින් එං නොවිය යුතු කුෂ්ය රෝගයෙක් තිබේ. ගෙනෙම රහස්‍යතා එය සහාදරයාට කියේය. ප්‍රකට කළ ඒ රහස ද මට අසන්නට ලැබේණ.

2656. ආබාධාය අයුත්තිරුපො
කාවින්දු නාරදෙච්චා ප්‍රමේයා,
ප්‍රත්තිස්ස රහොතුතා අසංසි
ගුයා, පාතුකත් සූත්‍ර මමෙත්.
2657. අවිවචා, මණිරතන උලාර.
සංස්කා තෙ අදා පිතාමහස්ස,
දෙවින්දුස්ස ගන තදුත්ත භස්සා.
මාතුවට රහො ගතා අසංසි
ගුයා, පාතුකත් සූත්‍ර මමෙත්.
2658. ගුයාස්ස හි ගුයාමමව සාඩු
න හි ගුයාස්ස පසන්මාවිකමල්,
අනීපථාදය සහෙයා දීරෝ
තිප්පතනෙහා යථාසුඩ් හමුණයා.
2659. න ගුයාමන් විවරයා රසෙකයා න යතා නිධි,
නති පාතුකත් සාඩු ගුයා අන්ද්‍රා පත්‍රානාතා.
2660. එයා ගුයා න සංස්කාය අම්බනස්ස ව පැන්ඩිතා,
යො ව්‍යුමිසන සංඡීරා හදුයෙන්නා ව යො නාගරා.
2661. ගුයාමන්මසංමුද්‍රි. සංබාධයනි යො නාරෝ,
මන්ත්‍රාහදායා තස්ස දුසුනො¹ තිත්කිති.
2662. යාචනෙහා පුරිසස්ස්. ගුයා, ජානන්තී මක්කින්,
තාචනෙකා තස්ස උබේගා තස්මා ගුයා, නාවිසසජ්.
2663. විවිච හාසයා දිවා, රහස්සා.
රන්ති, ගිරි², නාතිවේල, පමුමණ්ඩි,
උපසුතිකා හි සුංකනති මනා.
තස්මා මනෙහා බිපුමුපෙති හෙදනති.

පසුවපණඩිතපණ්ඩා..

1. දුසුනොව - වි. මජයා.

2. රන්තිගිරි - වි. මජයා.

2656. මහරජ, කාවින්දතෙම නරදේව නම යකුවූ විසින් පහස්නා ලද්දේය. මේ ආබාධය ලාමකය. රහසිගතවූයේ පුත්‍රයාහට කියේ ය. ප්‍රකට කළ ඒ රහස මට අයන්නාට ලැබේණ.

2657. මහරජ, සක්දෙවී තෙමෙම මහන් අනුහාට ඇති අෂ්ටවංක නම වූ මැණිකක් තුළ වහන්සේගේ මුත්තා වන කුසරපුට දුන්නේය. දත් ඒ මැණික දෙවිනුයාගේ හස්තගතව පවතී. මේ කරුණ මටට රහසිගතව කියේය. ප්‍රකට කළ ඒ රහස මට අයන්නාට ලැබේණ.

2658. සැහලිය යුත්ත සැහලිම යහපති. සැහලිය යුත්ත එලිදරවි කිරීම ප්‍රසශ්න නොවේ. ප්‍රාජතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේය. මුදුන් පැමිණි අදහස ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේය.

2659. රහස එලිදරවි නොකරන්නේය. එය නිධානයක් ලෙස රක්නේය. තුව්‍යෙන්ත්තහු විසින් රහස එලිදරවි නොකරන ලද්දේ ම යහපති.

2660. පණ්ඩින තෙමස්ත්‍රියට ද සතුරාට ද රහස නො කියන්නේය. යමෙක් ආම්පයෙන් සංග්‍රහ ලැබ එකමුතු වන්නේද, යමකුත් සිතින් එකක් සිතමින් මුවින් අනෙකක් බෙණෙන මිතු ප්‍රතිරුපකයෙක් වේද, ඒ දෙදෙනාට ද රහස නො කියන්නේය.

2661. යම ලිනිසෙක් අනුන් නොදන්නා වූ රහස් කරුණ දන්වා ද, මන්ත්‍රය බිඳෙන බියෙන් ඔහු විසින් කැරෙන ආක්‍රා-දිය දස ස්වභාවයෙන් සිටියේ ඉවසයි.

2662. මත්ත්‍ර්‍යය කළවුන් අතුරෙන් යම්තාක් දෙනා ඒ පුරුෂ-යාගේ රහස් කරුණ දැනීදී, ඔහුට එහමු ම සන්ත්‍රායයෝ (තැනි ගැනුවී) හටගනින්. එහෙයින් රහස එලිදරවි නො කරන්නේය..

2663. දවල් කාලයෙහි විවේකව රහස කියන්නේයි. යම හෙය-කින් බිත්ති ආදියෙහි සැහලි සිට රහස අයන්නේ වෙදද, එහෙයින් රාත්‍රිකාලයෙහි රහස කියන්නේ සිමාව ඉක්මවා ගබා නගමින් නො කියන්නේය. රහස වනාහි වහා අසම්ඟිය ඇති කරන්නාක් හෙයිනි.

13. හඩ්පාලජාතකම

2664. විරසෝ, වන ප්‍රසාම බුහුමූලා¹ දෙව්ච්චානීනා,
මහාපේටා බාරිධරා ප්‍රියදානා. රේඛ්ස්රා.
2665. විරසෝ, වන ප්‍රසාම ඉඩා ධම්මුගැණු රාතා,
කාසායවත්තවසනා. වාක්විරා ප්‍රේච්ඡා.
2666. ආසනා උදකා ප්‍රාත්‍යා පත්‍රිගණනානු² නො හට්,
අගෙස හවනා. ප්‍රුව්‍යාම අස්සා කුරුතු නො හට්.
2667. අධිවි වෙශේ පරිගෙස වික්‍රාන්තා.
පුණෙක ගෙගේ³ තාත පත්‍රියිපෙන්වා,
ගෙන්ධි රුස පවත්තුනුයා සබඳ.
අරංජ්ඩා. සාමු මුත්‍රි සො පස්සේ.
2668. ලෙද නා සව්‍යා නා ව වික්‍රාන්තාගේ
නා පුණෙකාංගන ජරා විහාන්,
ගෙන්ධි රුස මුණ්ඩානා සගෙනා
සකම්තනා⁴ හොත් එළුපපතන්.
2669. අදා හි සංචිවා වවනා. තැගවන්.
සකම්තනා හොත් එළුපපතන්,
ඡීණන්න ව මානාපිතරෝ තවයිමේ
පසේසියුතු⁵ නා වස්සිසන්. අරෝගා.
2670. යස්සස්සා සක්වී⁶ මරණෙන රාජ
ඡරාය මොන්ති තරවිරියාසේට්,
යොවාපි ජස්සා න ලිරිස්ස. කදාලී
පසේසියුතු නා වස්සිසන්. අලෝගා.
2671. යථාපි නාවා පුරිසො දැකම්කි
එරෝති උවනා උපනෙන්ති තීරා,
එවකී ව්‍යායි සතන්. ජරා ව
උපනෙන්ති මවුන්⁷ වස්මන්නාකස්ස.
2672. පැබෙකා ව කාමා පලිපෙ ව කාමා
මෙනාහරාදුනාරා මෙවුයියෙයා,
එනස්සිම් පැබෙකා පලිපෙ ව්‍යසනානා⁸
සිනාත්තරුපා න තරනති පාරා.

1. පැවිත්‍රණනානු - මුළුයා, සාමා.
2. ගෙග - මුළුයා.
3. සකම්තනා - මුළුයා, සාමා.
4. පසේසියුතු - වි. මුළුයා.
5. යස්සස්සා - මුළුයා, සාමා.

6. සක්වී - සාමා.
7. තරවිරියාසේට් - මුළුයා, සාමා.
8. උපනෙන්ති මවුන් - මුළුයා, සාමා.

13. හංසීපාල ජාතකය

2664. ග්‍රෑශ්චවරණ ඇති මහත් වූ ජට්ටුවක් ඇති තවුස් පිරිකර දරන මැලියම් සහිත දන් ඇති රජ්පින් පුන් හිස ඇති බමුණකු එකාන්තයෙන් බොහෝ කළකින් දකිමි.

2665. සුවරිත කොටස්හි ඇල්ලු කසාවන් හැන්ද වූ වැහැරි සිවුරක් පෙරවූ සංකීර්ණ එකාන්තයෙන් බොහෝ කළකින් දකිමි.

2666. පින්වත් තෙමේ අපගේ ආයන ද ජලය ද පය ගල්වන තෙල් ද පිළිගනීවා, මේ ආභ්‍යනාදී පිදිය යුතු දී පින්වත්හු ඩිවාරමු. අපගේ මේ පිදිය යුතු දී පිළිගනීම කෙරෙවා.

2667. දරුව, වෙදයන් හදරා වස්තුව සෞයාගෙන ගෙහි පුතුයන් වස්වා ගැඹු රස ඇතුළන් කොට ඇති සියලු පාවකාමයන් අනුහව කොට වනයට යුතු යොගා වේ. එසේ වූ තපස්වී තෙම බුද්ධාදින් විසින් පසස්නා ලද්දේ වෙයි.

2668. වෙදයෝ සත්‍ය ලොවෙන් ධින ලාභය ද නිෂ්ප්‍රල වේ. පුතු ලාභයෙන් ජරාව නො වැනැයේ. ගතියන් හා රසයන් ඇතුළන් කොටති සියලු පාවකාමයන්ගෙන් මිදීම ම යහපතකි සත්පුරුෂයෝ පවසනි. ස්වකීය කරමයෙන් ම එලය ඉපදීම වෙයයි කියේය.

2669. එකාන්තයෙන් ම තුළිගේ මේ වටනය සත්‍යය. එලයාගේ උපන ස්වකීය කළියෙන් වේ. තුළිගේ මේ ජරායන් තීරණ වූ මුහුණයෝ වර්ෂ සියයක් ගතව ගිය නීරාග වූ තුළි අක්නාභ්‍යය.

2670. මහරජ, යමකුගේ මරණය හා යහළේවෙක් වන්නේ ද, නරවීර ග්‍රෑශ්චය, යමකුගේ ජරාව හා මිත්‍රක්‍රියක් වන්නේ ද යමේක් වනාහි මම කියි කළෙකත් නො මැරෙමියි දන්නේ ද වර්ෂ සියයක් ගතව ගිය නීරාග වූ තුළි දකිමි.

2671. යමේ පුරුෂයෙක් දියෙහි නැවක් මෙහෙයාද ඉවුරටත් එය පමුණුවාද එසේ ම ව්‍යාධියටත් ජරාවටත් නීතර සත්‍යා මරු-වසහයට පමුණුවන්නේය.

2672. කාමයෝ වනාහි ලේගවාලන ස්වභාව ඇති හෙයින් මතට බඳු උපමා ඇත්තේය. සින් ඇදගන්නේය. තරණයට දැක්කරයහ. මරු වසහයට පමුණුවන්නාහ මෙබදු කාමසංඛ්‍යාත ලැගෙන මධ්‍යිනි ද, ගැලෙන මධ්‍යිනි ද ගිල්ලු ලාමක ස්වභාව ඇති සත්‍යාගේ නීරාග සංඛ්‍යාත පරෙනෙරට යන්නාට නො සමන් වෙත්.

2673. අයා පුරු පුද්‍රමකාසි කමල්.
සවායා ගහිතෙනා න හි මොක්වීතෙනා මේ,
එරුද්ධියානා¹ පරිරක්ෂසාමි
මායා පුනාදුමකාසි කමල්.
2674. ගාච්ච නටයා පුරිසේ යථා වතනා
පරියසන්² රාජ අපස්සමානෙනා,
එච්ච නටයා එසුකාරී මමනෝ
සේහා කරා න ගෛවෙසයා³ රාජ.
2675. හියෙකාත් හියත් පොසේ
පරෙර පරිහායත්,
අනාගතා තෙනැ මක්කි සූත්‍ර,
උපානතා ජං්ඩා⁴ කොපනුගේයා දිරෝ.
2676. පස්සාමි වොහා දහරිං කුමාරී。
මැතුපම් කෙතක් පුෂ්පිනෙනත්තා,
අභ්‍යන්තොගේ⁵ පයිමේ වයස්සි.
ඇදාය මමු ව්‍යතෙන කුමාරී.
2677. යුවා සුජාතෙනා සුම්බෝ සුදසීතෙනා
සාමො කුසුම්හපරිකිජ්‍යාමස්ස්,
ශීත්වාන කාමේ පටිගව්ව ගෙහා.
අනුරාත මං පක්ෂිසාමි දෙව්.
2678. සාබාහි රුගෙකු ලහනෙන සමඟ්ඡ.
පහිනසාබං පන බාණුමාහු,
පහිනපුත්තස්ස මලපු ගොනි
වාසේට් හිඹුවරියාය කාලො.
2679. අසස්මි⁶ කොක්කාව යථා හිමිවිගය
තනතාත්⁷ ජාලාත් පද්‍රේලයා හාසා,
ගව්‍යතාත් පුත්තා ව පත් ව මයා.
සාහා කරා නානුවිජේ පරාජා.
2680. එනෙ ඩුත්‍රා වමින්තා ව පක්ෂමතන් විජඩමා,
යෙ ව ඩුත්‍රා න වමි-පු තෙ මේ හන්ත්ස්මාගතා.

1. එරුනයිය නං - මුසයා.
2. අනෙසයත් - මුසයා. සායා.
3. ගෛවෙසයා - මුසයා. සායා.
4. උපානන ජංඩා - මුසයා.
5. කෙපක - මුසයා.
6. ගොග අභ්‍යන්තා - මුසයා.
7. කතාත් - මුසයා.

2673. මහරජ, මාගේ මේ ආත්ම හාවය තෙම පෙර අස් ගොවිවන් සමග එක්ව මං පැහැරුම ආදි බොහෝ පැහැසිකම් කෙලෙය. ඒ මේ ආත්මහාවය එහි විපාක ගන්නා ලදී. මට එයින් මිදිමක් නැත. දැන් කායවාග්ද්වාරයන් අවුරාගෙන එය ආරක්ෂා කරන්නෙමි. මාගේ මේ ආත්මය නැවත පැහැසිකම් නො කෙරේවා කියාය.

2674. මහරජ, යම්සේ පුරුෂයෙක් තෙම නැති වූ ගවයකු නො දක්නේ සොයාද එස්කාරී නම් රජුනි, මෙපරිද්දෙනා ම මාගේ පුරුෂයා සංඛ්‍යාත අර්ථය තෙම නැතිවියේ වෙයි. මහරජ, ඒ මම කෙසේ නම් එය නො සොයමුදුයි කියේය.

2675. මහරජ, අද කටයුතු දේ හෙටයයි ද හෙට කටයුතු දේ අනිද්දයයි ද කල් දමන පුරුෂ තෙම පිරිසේ. යමෙක් ගොප්, මිණියේ ද මෙය නැත්තේය යි දින උපනානා වූ කුසල් අදහස කවර නම් පණ්ඩිතයෙක් දුරු කරන්නේ දැයි ගොපලු කුමාරතෙම කියේය.

2676. හාවහාව විලාසයෙන් මත් වුවක මෙන් හැසිරෙන වැටකයි මල්පෙනි බලු ඇස් ඇත්තා වූ තරුණ කුමරියක දකිම්. කාමසම්පත් අනුහව නො කළා වූ පළමු වයස්හි සිටියා වූ ඒ කුමරිය මෙතුන්වාරයා හැරගෙන යේ.

2677. තරුණ වූ මතාව හටගත් ගෙහන මූධයක් ඇති දැක්ම කළු රන්වන් පැහැනි තරුණ කොමඩු කෙසරු මෙන් ගැටපි ගන් රුවුල ඇති කුමාරයෙක් වේද, මෙබලු කුමාරයෙක් ද මරුවයෙහාට යන්නේය. එහයින් ඉන් පළමුව කාමයන් හා ගිහිගේ අත්හැර පැවිදිවන්නෙමි. දේවයන් වහන්ස, මට පැවිද්දට අවසර දෙනු මැනැවී යි අජපල් කුමාරතෙම කියේ ය.

2678. අතුවලින් ගසයයි නම ලබයි. පහව ගිය අතු ඇත්ත කෘෂිවය යි කියන්. පින්වන් වාසේයි ගොතු ඇති බැමිණිය, පහව ගිය, වූ පුතුයන් ඇති මට දැන් පැවිදිවීමට කාලය පැමිණ තිබෙයි. පුරාහිත බාහ්මණතෙම කියේ ය.

2679. අහසෙහි නො ගැටෙමින් ගමන් කරන කොස් ලිහිණියන් මෙන් ද, වැසි කල් අවසන්ති අදින ලද දැල පලාගෙන යන හංසයන් මෙන් ද මාගේ පුතුයෙන් සැමියාත් කාම සමපත් නමැති දැල බිඳගෙන යනි. ඒ මම දරුවන් ගියමහ අනුව කිම නොයන් නොම් ද?

2680. මේ ලිහිණි පක්ෂී මස් අනුහව කොට වමාරු බැහැර යෙනි. යම් කෙනෙකුන් අනුහව කොට නො වැමැරුවාහු ද ඔවුනු මාගේ අතට පැමිණියාහුය.

2681. අවම් බුජම් තණා කාමම තෙ සං පවතාවම් සසසි,
වන්නාදා පුරිසේ රාජ න සේ හොති පස-සියෝ.
2682. පැවැත්ව පොස් පලිපෙ ව්‍යසනයා¹
බලී යරා දුක්මලා උද්ධිරෝගා,
ඡවම් ම් සං උද්තාරි හොති
පක්ඩාලී ගාරාති සුභාසිතාති.
2683. ඉදා වන්නා මහාරාජා එසුකාරි දිසම්පති,
රට්ඩ් හින්වාන පක්ලිං² නාගො ජේන්වා³ ව බේඛනා.
2684. රාජා ව පැක්ෂමලරාවදිසා
රජ් පහාය නැව්විරෝගසෙවෝ,
තුවාපි නො හොති යමෙව රාජා
අමෙහෙහි ගුණා අනුසාස රප්පා.
2685. රාජා ව පැක්ෂමලරාවදිසා
රජ් පහාය නැර්විරෝගසෙවෝ,⁴
අහම් එකාව වට්ස්සාම් ලොකේ
හින්වාන කාමාති යමෙවිකාති.
2686. අමෙවනති කාලා තරයනි රත්තියා
වියා ගුණා අනුප්‍රේම් ජහනති,
අහම් එකාව වට්ස්සාම් ලොකේ
හින්වාන කාමාති මනොරමාති.
2687. අමෙවනති කාලා තරයනි රත්තියා
වියා ගුණා අනුප්‍රේම් ජහනති,
අහම් එකාව වට්ස්සාම් ලොකේ
සිත්තුවා සඛ්‍යමතිව සඩහනති.
2688. අමෙවනති කාලා තරයනි රත්තියා
වියා ගුණා අනුප්‍රේම් ජහනති,
අහම් එකාව වට්ස්සාම් ලොකේ
සිත්තුවා සඛ්‍යමතිව සඩහනති.

හත්පාල ජාතක..

1. එයන්නා – මඟසා.
2. පක්ලි – මඟසා.
3. ජේන්වාන – මඟසා.
4. නාර්විරෝගව් – මඟසා.

2681. බ්‍රාහ්මණතෙම කාම සම්පන් වැමුදුවේය. ඒ සම්පන් නුත් පසුව අනුහව කරන්නෙහිය. මහරජ, වැමුදු දෙය අනුහව කරන්නා වූ යම් පුරුෂයෙක් වේද හෙතෙම බුද්ධාදී පණ්ඩිතයන් විසින් පැසිය යුතු නො වේයයි (අගමෙහෙසිය) කිවූ ය.

2682. පාකයෙහි (ලැගෙන මධ්‍යෙහි) පලිපයෙහි (ගැලෙන මධ්‍යෙහි) හෝ ගිලුණු දුබල පුරුෂයකු යම්සේ නම් බලවතෙක් ගොඩනගන්-නේ ද, මෙපරිදේනේ ම පින්වත් පාවාල රාජ දුෂ්චර්චව මනාව කියන ලද ගාටා වලින් නුත් මා කාම පාකයෙන් ගොඩුයෙහි ය.

2683. දිගාධිපති වූ එස්සාකාරී රජතෙම මෙසේ කියා බඳුම් සිදු ඇ හංසයකු මෙන් රට හැර පැවිදී වූයේය.

2684. නරවිරශ්‍යුත්ය වූ රජතෙමේ ද රට හැර දමා පැවිදී වීමට කැමති විය. රජ තෙමේ යම් සේ වේ නම් තෙපි ද අපට එසේ වෙව. අප විසින් රක්නා ලද රාජ්‍යය අනුශාසනා කරව යි මහජනයා දේවියට කිය.

2685. නරවිරශ්‍යුත්ය වූ රජ තෙමේ ද රට හැරදමා පැවිද්ද කැමති විය. මම ද සින්කුල වූ කාමයන් හැරදමා තනියම හැසිරෙන් නෙමි යි.

2686. පෙරවරු ආදී කාලයේ ඉක්මයනි. රාජීඩු ආයුසංස්කාර සැයකරමින් තරණය කරනි. ප්‍රථම වයසාදී වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයන් හැර දමන්. මම ද මනරම කාමයන් හැරදමා තනියම හැසිරෙන්නෙමි.

2687. පෙරවරු ආදී කාලයේ ඉක්මයනි. රාජීඩු ආයුසංස්කාර සැය කරමින් තරණය කරනි. ප්‍රථමවයසාදී වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමන්. මම ද තුළු තුළු පරිදී කාම කොටස් හැර දමා පුදෙකලාව හැසිරෙන්නෙමි.

2688. පෙරවරු ආදී කාලයේ ඉක්මයනි. රාජීඩු ආයුසංස්කාර සැයකරමින් තරණය කරනි. ප්‍රථමවයසාදී වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමන්. මම ද සිහිල් වූවා සියලු රාගාදී සංගයන් ඉක්මවා ලොකයෙහි පුදෙකලාව හැසිරෙන්නෙමි ය දේවිය කිවාය.

හත්පාල ජාතක යි.

14. අයෝසිරප්‍රාතක.

2689. යමෙකරණී. පයුම්. ගලේහ වසනි මාණුවා,
අඛුවයිනෙව සයනි සගවිජ. න නිවතන්නි.
2690. න සුරුක්මානා න බලෙන වසස්නා
නරා න ජීරණී තවාපි මීයරේ,
සබඩ. හි තං ජාතිජරායුපදුනා.
තමෙම මනී හොති වරාමි ධම්.
2691. වතුරඩිනිං. සෙනා. සුභීංසරුප.
ඡයනානී රට්ටියිධිපත් පසසා,
න මවුනො ජයිතු. උසස්හනානී
තමෙම මනී හොති වරාමි ධම්.
2692. හනැහි අසේසනි රෙලේහි පක්ෂ හි
පරිවාරිනා මුඛුරෝ¹ එකවෙශයා,²
න මවුනො මුවුවිතු³. උසස්හනානී⁴
තමෙම මනී හොති වරාමි ධම්.
2693. හනැහි අසේසනි රෙලේහි පක්ෂ හි
සුරා⁵ පහකුරනානී පධංසයනානී,
න මවුනො හකුරීතු. උසස්හනානී
තමෙම මනී හොති වරාමි ධම්.
2694. මනා ගජා හිනාගලා පහිනා
නගරානී මදුනානී ජනා. හනානානී,
න මවුනො මදුනු. උසස්හනානී
තමෙම මනී හොති වරාමි ධම්.
2695. ඉස්සායිනො කනහසුපි දිරා
දුරෝපානී අක්කිණුවේදිනෙපි,
න මවුනො ටීරුක්කිතු. උසස්හනානී
තමෙම මනී හොති වරාමි ධම්.
2696. සරානී බේයනානී සසෙලකානානා
සබඩ. හි තං⁶ බේයනී දිසුමනාරා,
සබඩ. හි තං හකුරීරෝ කාලපරිය.
තමෙම මනී හොති වරාමි ධම්.

1. මුඛුරෝ - මඟයා. සයා.

2. එකවෙශයා - මඟයා. සයා.

3. මුකුඩුමුස්සානානී - සයා.

4. සුරා - මඟයා.

5. සබඩ. හිදා සයා. සබඩමුත්තා - මඟයා.

14. අයොසර ජාතකය

2689. සත්තෙම යම් එක රියක ප්‍රථමයෙන් මවුකුසැ වාසය කෙරේද? හෙතෙම වලාකුලක් මෙන් ඉදිරියට යයි. යමින් සේ ආපස්සට ගමන් නො කෙරෙයි.

2690. පුද්ධකරන්නා වූද, බලයෙන් පුක්ත වූද මනුෂ්‍යයෝ නො-දිරන්නෝ නො වෙත්. නොමියන්නෝ නො වෙත්. ඒ සියල්ලෝ ම ජාති ජරාවන්ගෙන් උපදුතයහ. එහෙයින් “ධම්මයෙහි හැසිරෝමි” යන මේ සිත මට ඇති වෙයි.

2691. ඉතා බේඛුපුනු ස්වභාව ඇති සිවුරහ සෙනාහ ගෙන රාජ්‍යාධිපති රජවරු බලාත්කාරයෙන් ජය ගනිති. මරහුගේ යෙනාග ජය ගන්නාට උත්සාහ නො කෙරෙන්. එහෙයින් “ධම්මයෙහි හැසිරෝමි” යන මේ සිත මට ඇති වෙයි.

2692. ඇත් - අස් - රිය - පාබල යන සිවුරහ සෙනාගින් පිරිවරන ලද ඇතැමෙක් සතුරන්ගෙන් මිදෙති. ඔවුනු මරසෙනාගින් මිදෙන්නාට උත්සාහ නො කෙරෙන්. එහෙයින් “ධම්මයෙහි හැසිරෝමි” යන මේ සිත මට ඇති වෙයි.

2693. ඇත් - අස් - රිය - පාබල යන සිවුරහ සෙනාගින් පිරිවරන ලද ගුර රජවරු පසම්තුරන්ගේ තුවරවල් බේඛිති. පසම්තුරන් නසති. ඔවුනු මරහුගේ බල බේඛින්නාට උත්සාහ නො කෙරෙන්. එහෙයින් “ධම්මයෙහි හැසිරෝමි” යන මේ සිත මට පහළ වෙයි.

2694. ත්‍රිමධි ගලිත හස්තීහු තුවරවල් මඩිති. ජනයා නසති. ඔවුනු මරහු මධින්නාට උත්සාහ නො කෙරෙන්. එහෙයින් “ධම්මයෙහි හැසිරෝමි” යන මේ සිත මට ඇති වෙයි.

2695. තුවණුති ඉලක්කය නො වරදවා දුරවිදිමෙහි දක්ෂ වූ කෙනහස්ත දිනුරුධිරයෝ ඇත්තාහ. ඔවුනු මරහු විදින්නාට උත්සාහ නො කෙරෙන්. එහෙයින් මම “ධරමයෙහි හැසිරෝමියි” යන මේ සිත මට ඇති විය.

2696. අනවත්තාදී මහවිල් සත ද පර්වතයන් සහිත මහා වනයෝ ද ස්සය වෙත්. දිගු කලක් ඇවුමෙන් ඒ සියල්ල ම ස්සය වෙයි. ඒ සියල්ල ම නස්නා කාලයට පැමිණ බිඳෙයි. එහෙයින් “ධරමයෙහි හැසිරෝමි” යන මේ සිත මට ඇති වෙයි.

2697. සබැඩමෙටෙ. හි නරානනාරිනා
වලාවලු. පාණුනොධි ඒවින්,
පටෝව මූත්‍රාස්‍ය දුමොව කුලජා
තමෙම මති හොති වරාමි ධමු.
2698. දුම්ප්‍රානොව පතනයි මාණවා
දහරා ව වුද්ධා ව සරිරහේද,
නාරියා නරා මූත්‍රකීමපොරසා ව
තමෙම මති හොති වරාමි ධමු.
2699. නායා. වයෝ තාරකරාජස්‍යන් හො
යද්ධාන්තීත්. ගතමේවදනි ත්,
ඡීජ්‍යාස්‍ය හි නන් රති කුතො සුඩා.
තමෙම මති හොති වරාමි ධමු.
2700. යක්‍රා පිසාවා අපවාපි පෙනා
කුපිතාපි¹ තේ අස්සයන් මනුසේ,
න මහුනො අස්සයිතුස්සහන්²
තමෙම මති හොති වරාමි ධමු.
2701. යෙකු පිසාවේ අපවාපි පෙතෙ
කුපිතෙපි³ තේ නිජකීපනා. කරුනාති,
න මහුනො නිජකීපනා. කරුනාති
තමෙම මති හොති වරාමි ධමු.
2702. අපරාධකේ හෙයකේ දුසකේ ව
රාජානා දණ්ඩනති විදින් දෙයා,
න මහුනො දණ්ඩයිතුස්සහන්
තමෙම මති හොති වරාමි ධමු.
2703. අපරාධකා දුසකා හෙයකා ව
ලභන්සි ගෙ රාජීනා නිජකීපෙනු,
න මහුනො නිජකීපනා. කරුනාති
තමෙම මති හොති වරාමි ධමු.
2704. න බන්ධියාති න පි ලුගම්ගෙනාති
න අඩිසිකා බලවා තෙපවාපි,
න මහුරාජස්‍ය අපෙක්මන්සී
තමෙම මති හොති වරාමි ධමු.

1. කුපිතාපි - මෙයා.

2. අස්සයිතුවුස්සහන් - මෙයා.

3. කුපිතෙපි - මෙයා. යයා.

2697. මෙසේ ම මෙලෙට නර නාරින්ගේ ද සියලු ප්‍රාණීන්-ගේ ද එවිතය වඩාල වේ. සුරාඩුරතයකුගේ වස්ත්‍රය මෙන් ද ගා ඉවුරෙහි හටගන් ගසක් මෙන් ද සකියන්ගේ එවිතය සැපිර නොවේ. එහෙයින් “ධරමයෙහි හැසිරෝම්” යන මේ සිත මට පහළ වෙයි.

2698. ලදරුවේ ද වංද්ධයෝ ද තරුණයෝ ද ස්ත්‍රීඩ ද පුරුෂ-යෝ ද උසනොබූජනාකයෝ ද යන සියල්ලෝ ම ගස්වල ගෙඩි මෙන් ගරිරහෙදයෙන් වැවත්. එහෙයින් “ධරමයෙහි හැසිරෝම්” යන මේ අදහස මට ඇති වෙයි.

2699. මේ සකියන්ගේ වයස කාණ්ඩා පක්ෂයෙහි පිරිහි ඉක්ල පක්ෂයෙහි වැඩින්නා වූ යද මෙන් නොවේ. යමක් ඉක්මු ගියේද දැන් එය ගියේ මැ දී. ජරාපිරණයාහට කාමගුණයන්හි ඇල්ලෙක් නැති. සැපතක් නම් කොයින් ද? එහෙයින් දරමයෙහි හැසිරෝම් යන මේ සිත මට පහළ වෙයි.

2700. යක්ෂයෝ ද පාංශුපිශාවයෝ ද පෙනයෝ ද කිපුණාඩු මිනිසුන්හට ආවෙශ වෙති. ඔවුනු මරුහට ආවෙශ වන්නට උත්සාහ නො කෙරෙන්. එහෙයින් දරමයෙහි හැසිරෝම් යන මේ අදහස මට ඇති වෙයි.

2701. යක්ෂයන් ද පාංශුපිශාවයන් ද පෙනයන් ද කිපුණු කල්හි බලිකරමාදිය කිරීමෙන් ඔවුන් පහදවති, මරුවා නො පහදවත්. එහෙයින් “ධරමයෙහි හැසිරෝම්” යන මේ අදහස මට පහළ වෙයි.

2702. රාජාපරාධ කරන්නාවූ ද රාජ්‍යදූෂකකවූ ද ජනයා පෙළන්නාවූ ද මිනිසුන්ගේ අපරාධ දැන රජවරු දැඩිවම් කරන්. ඔවුනු මරහුට දැඩිවම් කරන්නට උත්සාහ නො කෙරෙන්. එහෙයින් “ධරමයෙහි හැසිරෝම්” යන මේ අදහස මට ඇති වෙයි.

2703. රාජාපරාධකරුවේ ද රාජ්‍ය දූෂකතයෝ ද ජනයා පෙළන්-නො ද (සාක්ෂිවලින් තමන්ගේ නිරපරාධී බව ප්‍රකාශ කරවා) අස් වැසිමක් ලබති. මරහු (එසේ සාක්ෂිවලින්) නිරපරාධ බව ප්‍රකාශ නො කරවත්. එහෙයින් “ධරමයෙහි හැසිරෝම්” යන මේ අදහස මට ඇති වෙයි.

2704. ස්වත්‍රියයෙකු ච්‍රාජ්මන්යෙකු ආස්ථායෙකු බලැත්තෙකු තෙදුන්තෙකුයි මාරයාගේ අපෙක්ෂාවක් නැත්තේය. එහෙයින් “ධමි-යෙහි හැසිරෝන්නොම්” යන අදහස මට පහළ වෙයි.

86. ජාතකපාලි-විස්ත්‍රීත්‍යාපනා

2705. සිහාව ව්‍යුජාව අගෝසි දිපිත්‍යා
පසුහා බාදන් විප්පේන්දුමානා,
නා මඛුනො බාදිතු උස්ස්හන්
තමෙම මත් හොති වරාමි ධමම්.
2706. මායකාරා¹ රභමලජ්ංක කරොනො
මොහෙන් වක්‍රිත් ජනයා තාවදේ,
නා මඛුනො මොහයිතුස්සහන්
තමෙම මත් හොති වරාමි ධමම්.
2707. ආසිවිසා කුපිතා උගුනෙරා
චිසන් මාරෙන්තිපි තේ මනුස්ස,
නා මඛුනො ඩසිතු උස්සහන්
තමෙම මත් හොති වරාමි ධමම්.
2708. ආසිවිසා කුපිතා² යං බිසන්සි³
තික්විජකා තෙසං විසං හනැන්,
නා මඛුනො දට්ටිවිසං හනැන්
තමෙම මත් හොති වරාමි ධමම්.
2709. ධමමනකරී වෙනරණි⁴ ව හොජ්‍ර
විසාති හනැකාන පුජකමානා,
සූයන් තේ කාලකතා⁵ තලේව
තමෙම මත් හොති වරාමි ධමම්.
2710. විජ්ජාධරා සොරමයියමානා
අද්‍යසාන. ඔස්සේහි ව්‍යුත්ති,
නා මඛුරාජස්ස ව්‍යුතනාදස්සනා
තමෙම මත් හොති වරාමි ධමම්.
2711. ධමමා හවේ රක්කති ධමමවාරි⁶
ධමමා සුවිශේෂණා සුබමාවහාති,
ස්සාතිසංසේ ධමමා සුවිශේෂණා
නා දුෂ්ඨති. ගවුත් ධම්පාරි.
2712. නා නි ධමමා අධමෙමා ව උභා සමවිපාකිනා,
අධමෙමා නිරයං නෙති ධමමා පාපෙති සූගන්තින්.

14. අයාසරජාතක.

විස්ත්‍රීත්‍යාපනා නීයිතො.

තසුදුනා:

මාතඩ සමුන සිටි සිරිමනො⁷
රෝගභ හාස සන්නිගුමො හලුවායි,
සොමනාස්ස වමෙපායා මුහම පක්කී
ප්‍රජ්ජිත විරස්ස. වත අශ්‍යාසරාති.

- | | |
|------------------------------------|---------------------|
| 1. මායා තරා - මුසං, | 4. බස්නති - මුසං, |
| 2. මොහයිතු මුසනන් - වි. මුසං, සාය. | 5. වෙනාරුණො - මුසං, |
| 3. කුපිතා - මුසං. | 6. කාලං කතා - මුසං, |
| 7. සිරිමන්දා-නා, | |

2705. සිංහයෝ ද ව්‍යාපුයෝ ද දිවියෝ ද මිනිපුන් බලාත්කාරයෙන් අල්ලාගෙන බෙහෙවින් කම්පාවන ඕවුන් කති. ඔවුහු ද මරහු අල්ලාකන්නට උත්සාහ නොකෙරේ. එහෙයින් ධර්මයෙහි හැසිරෙම් යන අදහස මට ඇති වෙයි.

2706. නාත්‍යයේරාන මධ්‍යයෙහි මායා කරන්නාවූ මායා කාරයෝ එකෙනෙහි ජනයාගේ ඇස් මුළාකෙරේ. ඔවුහු මරහු මුළාකරන්නට උත්සාහ නොකෙරේ. එහෙයින් මම ධර්මයෙහි හැසිරෙම් යන මේ අදහස මට පහළ වෙයි.

2707. කිපියා වූ උග්‍රතෙපස් ඇති සර්පයෝ මිනිපුන් ද්‍රීට කෙරේ. එයින් ම මරණයට පවා පත් කරනි. ඔවුහු මරහු බිසින්නට උත්සාහ නොකෙරේ. එහෙයින් ධර්මයෙහි හැසිරෙන්නෙම් යන මේ සිත මට පහළ වෙයි.

2708. කිපියා වූ සර්පයෝ යම් පුද්ගලයකු බිසින් නම්, විෂ වෙද්‍යාවරු ඔහුගේ විෂ නැති කරනි. ඔවුහු ද මරහු ද්‍රීට කළ විෂ නො නාසන්. එහෙයින් ධර්මයෙහි හැසිරෙන්නෙම් යන මේ සිත මට පහළ වෙයි.

2709. ධම්ලන්කී, වෙතඛී, භෞජ නම් වූ වෙද්‍යායෝ සර්පයන්ගේ විෂ නාසා, තුම්බූ ද කාලත්‍යා කළහයි අස්‍යා ලැබේ. එහෙයින් ධර්මයෙහි හැසිරෙන්නෙම් යන අදහස මට ඇති වෙයි.

2710. සොර නම් විද්‍යාව හදරන විද්‍යාධරයෝ ශාජධ බලයෙන් සතුරන්ගේ නො දැක්මට යෙති. ඔවුහු ද මරහුගේ නො දැක්මට නොයෙන්. එහෙයින් ධර්මයෙහි හැසිරෙන්නෙම් යන මේ හැකීම මට ඇති වෙයි.

2711. ධර්මය තෙමේ ධර්මයට අනුව හැසිරෙන්නහු එකාන්තයෙන් ම රකි. මනාව පුරුදු කරන ලද ධර්මය සුව ගෙන දෙයි. ධර්මය භෞදින් පුරුදු කළ කල්හි මේ අනුසයි. ධර්මයට අනුව හැසිරෙන්නා දුගනියට නොයයි.

2712. ධර්මයත් අධර්මයත් දෙක සම විපාක ඇත්තේ නොවේ. අධර්මය නරකයට පමුණුවයි. ධර්මය සුගනියට පමුණුවයි.

14. අයොසර ජාතක දී.

විසිවැනි නීජාතය නිමියේ ය.

(ලද්දනය සුගම දී.)

නිංස්ථිනිපාතෙ

1. කිංජු ජාතක

2713. කි. ජනේ කිමධිප්‍රායෝ එකො සමසි සම්බන්ධ වූ ප්‍රාග්‍රාමීය නොවුතු.
2714. යටා මහාචාරිඛරෝ කුලෙහා සුපරිනාභවා, තදුපම් අම්බකකා වෙනුගත්තිරසුන්මා.
2715. ත. වූයුහමානා සොතෙන දිස්වානාමලම්ජකීමේ, පාකීහි නා ගහෙන්වාන අග්‍රායතනාමාභරි.
2716. තතො කදුලිපතෙසු නිකැවිපිනා සය අහා, සන්නේනා නා විකපේනා වූප්පිපාස අහාසි මේ.
2717. සොහා අපේනදරරෝ ව්‍යුහයිහුතො දුබකඩීමා,¹ අස්සාදා නායිව්‍යාමී එලෙසටෙසුසු කෙසුපි.
2718. සොතස්නා² තුන මරණා ත. මම. ආවහිස්සනි, අමඟා යස්ස එලා සාදා මඩුරගෙ. මනොරම. යමුකිරී. වූයුහමානා උදිස්සා මහජනුවේ.
2719. අකඩාත්. තෙ මිය සත්‍ය යස්සා උපවිසාමහා, රමු. පත්‍රිනිසිනෙකාසමී පුදුලොමායුනා පුදු.
2720. කු. ව තො මේ අකඩාසි අක්‍රානමපලායිනී, කා වා කුමසි කළුයාතී කිස්ස වා කු. සුමරුකීමේ.
2721. රුපපටපුලිමලුසිව ව්‍යුහයිව ගිරිසානුජා, යා සත්‍යානි නාරියෝ දෙවෙසු දෙවානා පරිවාරිකා,
2722. යට මුළුස්සිලොකසමී. රුපෙනන්වාගතින්වියෝ, රුපෙ තෙ සාදීසි තාතී දෙවෙසු ගන්නිබමනුස්සිලොකේ,³ ප්‍රුත්‍යාසි මේ වාරුපුබඩි මුළු අකඩාතී මේ නාමක්‍ර බැඳීවේ ව.⁴
2723. ය. කු. පත්‍රිනිසිනෙකාසි රමු. බ්‍රාහ්මණ කොසිකි., සාහා යුසාලයාවුන්‍යා වර්වාරිවහොසයා.
2724. නානාදුමගණකාකිජනු බහුතා ගිරිකන්දරා, මමේව පමුබා හොත්ති අහිසන්නති පාවුසෙ.

1. දුකු - මජසා, යුතා.

2. සොත්‍යානා - මජසා. යුතා.

3. දෙවාගන්නාමානුසේ - යුතා.

4. මුළු නාමක්‍ර බැඳීවේ - යුතා.

නිංසඩී නිපාණය

කිංජං ජාත්‍යකාය

2713. බ්‍රාහ්මණය, කවර අදහස් ඇත්තේ කුමක් සිතමින් කුමක් පතමින් කුමක් යොයැන් කවර කරුණක් නියා ග්‍රීජ්‍යම ඇත්තා වූ මේ ගා ඉටුවරහි එකලාව හිඳිනෙහි දී? ඒ දෙවුටි ඇසුළු ය.

2714. විශාල වූ මහන් වූ දියකළයක් යමිසේ ද එබැඳු වූ වර්ණයෙන් ද සුවදින් ද රසයෙන් ද උතුම් වූ අඩුගැඩියක් විය.

2715. නිරමල වූ මධ්‍ය ප්‍රදේශ ඇති දෙවුනි, ගග දියෙන් ගසාගෙන යානා වූ එය දැක අතින් රැගෙන ගිනිභල්ගෙට ගෙන ගිගෙමි.

2716. ඉන්පසු කෙසෙල් කොළවල එය තබා මම නෙමෙම ම පිහියෙන් එය කපා මලු සාපිපාසා දුරුකාර ගත්තෙමි.

2617. ඒ මම පහව ගිය වූ කාය වින්ත පිඩා ඇත්තෙමි. ඒ අඩුජලය අවසන් වූයේ දුක ඉවසන්නේ අන්කසීම එලයෙක්හි ආස්ථාදයක් නො ලබමි.

2718. යම් අඩ එලයක් මිහිර වූ රසයෙන් අගු වූ සින්කලු වුවක් වී ද. මහාජලයෙහි පාවත්තා වූ යමිබැඳු අඩයක් මම දියෙන් ගොඩ ගනීම් ද එය මා වියලුවා මට එකාන්තයෙන් මරණය එල-වන්නේ ය.

2719. යම් හෙයෙකින් මම උපවාසය කෙරෙම් ද, මසුන්ගෙන් යුත්ත වූ දිග ප්‍රාලැනී සින්කලු වූ ගග බලා පුන්නෙම් ද? මා විසින් ඒ දියල්ල තුළට කියන ලදී.

2720. අපලායිනිය ගෙවත් පැන නොයන්නිය, තෙපි ද තමා ගැන මට කියව. කලුෂාකිය තෙපි කවරක් හෝ වූවූ ද, යහපත් වූ මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, කුමකට හෝ තෙපි මෙහි අවු ද?

2721. ගෙපි මනාව මට කරන ලද රන් පටක් බඳ වුවුහු. පර්වතයෙක්හි උපන් තරුණ ව්‍යාපු ධෙනුවක මෙන් වුවුහුය. දෙවාන් අතුරෙහි දෙවීයන්ගේ පරිවාරිකා ස්ත්‍රීහු වෙද්ද?

2722. මිනිස්ලෙලවිහි ද රුවින් අගන්පත් යම් ස්ත්‍රීහු වෙද්ද, දෙවි - ගදෙවි - මිනිස් යන ලෙවිහි උපයෙන් තොප භා සම කළ ගැකී තැනැත්තියක් තැත. මනාඡ වූ උතුම් ලක්ෂණයෙන් යුතා තහැනුන්නිය, මා විසින් විවාරණ ලද්දී එය සියව. මට තොපල් නම ද නැයන් ද කියවි.

2723. බ්‍රාහ්මණය, ගෙපි සින්කලු වූ යම් කොසිකී නම් ගඟාවක් බලා පුන්නුහු ද? උතුම් ජලය බැසයන යැබුපහරින් යුත් ගෙහෙ පිහිටි විමානයෙහි අධිජාහිත වූ දෙවානා ද නම් මමය.

2724. නොයෙක් වෘක්ෂයමුහයෙන් ගැවැසීගත් බොහෝ වූ කදු රලි මා මැ ප්‍රමුඛ කොට ඇත්තාගු වෙන්. බොහෝ වූ වර්ෂා ජලය මේ ගගට ම පිවිසෙයි.

2725. අරෝ බහු වනා තොද නීලවාරිවහන්දිරා,
බහුකා නාගවිතෙනාද අභියන්දනති වාරිනා.
2726. තා අමේජමූලබුජා නීපා තාලා වුදුමෙරා,¹
බහුනි එලජාතාති ආච්චහනති අභිජන්සො.
2727. යා කිණුව් උහතො තීරේ එලං පතති අමුවුනි,
අස්සයයා තා සොතස්ස එලං හොති වසානුගා.
2728. එනද්ධියුය මෙධාවී පුද්ගලකුද සුණෙනි මෙ,
මා රෝචයමූසභය. පටිසෙධ ජනාධිප.
2729. න වාහං ව්‍යුත්වං මකෙනු යා නුං රත්කාභිවයිනා,
ආච්චායාමාතො රාජීසි මරණං අභික්ෂිතයි.
2730. තස්ස ජානනති පිතරෝ ගඟධිඛා ව සදේවකා,
යෙ වාපි ඉසයො ලොකෙ සස්කෘතතෙනා යසස්සිතෙනා²
අස්සයනෙනා³ ජානකාරී ව්‍යුත්තා යසස්සිතෙනා.
2731. එවං විදිනා විදු සක්‍රියාම්.
විදු-සනා වවනා ඒවිතස්ස,
නාවියති තස්ස නරස්ස පාපං.
සවේ න වෙතෙනි වධාය තස්ස.
2732. ඉසිපුගසමකුදුතෙ එවං ලොක යා විදිනා සති,
අනාරිය⁴ පරිසමාසය පාපකම්. ඒගි-සයි.⁵
2733. සවේ අහං මරිස්සාම් තීරේ තෙ පුද් සුමස්සාමි,
අස්සයයා අසිලොකා මයි පෙතෙ ආගමිස්සති.
2734. තස්වා නි පාපකං කමම්. රක්ඩිස්සිව්⁶ සුමත්කිමෙ,
මා තං⁷ සඳේකා ජගනා පව්‍යා පකන්වායි මයි මතෙ.
2735. අස්කුතමෙන්. අවිස්සාගසාමි
අතනානං අමඟං ව දිමි තෙ නං,
යො දුවවිජේ කාමගුණෙ පහාය
සන්නික්ද්‍ය ධමකුද අයිවැසිතෙනායි.

1. නීපා තාලප්‍රිදුවිරා - මුසයං.
2. තපසිතෙනා - මුසයං.
3. අස්සයයා තෙපි - මුසයං.
4. අනාරිය - වි. සායා.

5. ඒගිසයි - මුසයං.
6. රක්ඩිස්සිව - සායා.
7. තං - සායා.

2725. තවද බොහෝ වූ ඒ ඒ වනයෙන් වැහෙන්නා වූ ජලයේ ද ප්‍රවිෂ්ට වෙත්. නීලවරණ ජලයෙන් යුත් දියකද දරන්නා වූ බොහෝ නායෙන් තුවු කරන ජලයෙන් යුත් නොයෙන් ගාගාවේ මේ ගහට ගලා බැඩින්.

2726. ඒ නැසු අඩ දඩ හා දෙල් ද බක්මී තල් ද දිමුල් ද යන බොහෝ එලපාතින් නිතර ඇදු ගනින්.

2727. ඒ ගහ උගයතීරයෙහි යම් කිසි එලයක් දියෙහි වැවේ ද ඒ එලය නිසැක වැ මාගේ සොතස අනුව යන්නේ වේ.

2728. මහත් වූ ප්‍රඟා ඇත්තාණෙනි, මෙය දන මාගේ වචනය අසව. මහරජ, තාත්ත්ව වගයෙන් අලිම නො කොට එය දුරු කරව.

2729. රට වර්ධනය කරන්නා වූ මහරජ, රාජරූපිය, මස් ලෙලහෙයින් වැබේමින් තරුණ ව සිරි නුඩ් වහන්සේ යම් හෙයෙකින් නිරාහාර ව වැය මරණයට කැමැත්තහු ද එහෙයින් මම මෙය නුඩිගේ තුවණීන් වැඩිහිටි බවකැ දි නො හඳුමි.

2730. ඔහුගේ තාත්ත්ව වසභවීම බුජමයේ ද දෙවියන් සඩින වූ ගන්ධර්වයේ ද යගයින් යුත් සංයත වූ ආත්ම ඇති යම් බලු සාම්පූ භෝ ලොවුහි වෙද්ද, තුවණීන් වැඩුණු යශ්‍යේ ඇති ඔවුනු නිසැක වැ දැනගනින් යයි දෙවිදුව කිය.

2731. තුවණීන්නේ සියලු පුවරින ධර්ම මෙසේ දන පීවිතයාගේ නැසීම ද වුත්තවීම ද දන සිටී ද, හෙතෙමේ අනායාගේ වධය පිණිස නො සිතා ද, ඒ මිනිසාට පළි රස් නො වේ.

2732. මෙසේ ලොකයාහට හිත ඇත්තේ යයි සාම් සමුහයා විසින් දක්නා ලද කල්හි මා කෙරෙහි නිජු කිරීම රිසි තැනැත්තිය, තී පාපකර්මයන් රස් කැර ගැනුමට කැමැත්තෙහි ය.

2733. පුරුල් වූ යහපත් කටිපුදෙග ඇත්තිය, ඉදින් මම තිගේ ග. ඉඩුරෙහි ලැයෙරී ද මා පරලොව හිය කල්හි සැක නැති ව තිට අපකිරතියක් පැමිණෙන්නේ ය.

2734. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, එහෙයින් පාපකර්මයෙන් ආරක්ෂා වෙව. මා මළකලුහි තිට ජන තෙමේ නීජු නො කෙරේවා.

2735. නො ඉවසිය හැකි දී ඉවසනෘපු මහරජ, මේ කරුණ මා විසින් දන්නා ලදී. යමෙක් තෙම හැර දැමීමට දුෂ්කර කාම-ගුණයන් හැර දමා සංයම සිලයෙහි ද පුවරින ධර්මයෙහි ද පිහිටියේ නම්, ඒ නුඩිට තමා ද ඒ අඩ ද දෙමි.

2736. ගො හිනවා පුබඩසංගොග පවත්‍යා සංගොජ්‍යනෙ දීතො,
අධමකොට වරති පාපක්‍රියා පවතිනි.
2737. එහි තං පාපයිස්සාමි කාමං අපෝසුසුකොකා ගව,
උපානායාමි සිතස්මි විහරාහි අනුසුසුකො.
2738. තං පුප්පරසමතෙනහි වසකබෙහි අරිඥුම,
කොක්කා මයුරා දිවියා කොයවේමුසාලියා.
2739. කුඩීතා හංසපුගේහි කොකිලෙනු පබාධරේ,
අමෙනු විප්පසුනයො පලාලබලසනිහා
කොසුමහසලලා නීපා පසකනාලවිලුනිතො.
2740. මාලී තිරිවී කායුරී අඩැදි විඳුනයුදේ,
රත්නිං නවං පරිවාරේ දිවා, වෙදසී වෙදනා..
2741. සොලසීන්සහසුරානි යා තෙමා පරිවාරිකා,
එවං මහානුහාවොසි අඛුතෙනා ලොමහංසනො.
2742. කිං කමලමකරි පුබෙක් පාපං අනුදුබාවහා,
යං කරින්වා මනුයෝසු පිරිම්සානි බාදසී.
2743. අජේකිනානි පවිගෙයා කාමමසු ගැනීතා අහං,
අවරිං දිසමදානා පරෙසං අභිනායහං.
2744. ගො පිවිමංසිකො හොති එවං උස්සාවට බාදනි,
යරාහමුපු බාදමි පිවිමංසානි අතනෙනානි.

2736. යමෙක් තෙම පෙරඛවිනය හැරදමා පසුව තාශේණු බජධිනයෙහි පිහිටියේ වේද, හෙතෙම අධර්මයෙහි ද හැසිරෙයි. ඔහුට පාපය ද වැශේ.

2737. එව, ඒ අඩ උයනට පමුණුවන්ගනැමි. එකාන්තයෙන් අඩ එල කෙරෙහි මන්දෙන්සාහ වව. සිහිල් වූ අඩ උයනෙහි නො කළකිරී වසව.

2738. මහරජ, මල් රසයෙන් මත් වූ වක් වූ ත්‍රිවා ඇති පක්ෂීන් විසින් නාද කරන ලද ඒ අඩ උයන බලව. ඒ අඩ උයනෙහි දිව්‍ය වූ කොස්ලිඩියෝ ද මොනරු ද ස්විරණාරිකා පක්ෂීහු ද මධුගාරිකා පක්ෂීහු ද වාසය කරන්.

2739. හංස සමුහයා විසින් නාද කරන ලද මේ අඩ උයනෙහි කොමුලෝ නාද කරන්නාහු තමන් ප්‍රමාධ කෙරෙන්. පලබරින නැමුණු ගාබා ඇති අඩ වික්ෂයෝ මල් ගටගැනුමෙන් හැල් පිදුරු ඇති කළවිටී සමානය. වනුක් ද හොරගස් ද බක්මී ද පැසුණු පල බරින් යුත් තල්ගස් ද ඇත්තේ යයි කිවාය.

2740. දිවමල් දරන දිව්‍යමය හිස් වෙළම් වෙළන, දිව්‍යාහරණයෙන් සැරසුණු අංග්‍රෙස් තෙමයෙන් යුත්ත වූ රත්ශ්ලුන් ගැල් වූ තෙම රාත්‍රියෙහි දිව්‍ය සම්පත් අනුහට කරන්නාහු ය. දහවල් දුක් වෙදනා විදින්නාහු ය.

2741. යම් මේ සෞලුස් දහසක් පිරිවර දිව්‍යස්ථ්‍රීහු වේද්ද ඒ සියලු දිව්‍යස්ථ්‍රීහු නුම්ට පරිවරණය කරන්නාහ. මෙසේ අද්ඛත වූ දුවුන් ලොමුදහග්‍රන්නා වූ මහන්අනුහාට ඇත්තේ වෙති ය.

2742. මේ මේ සෞලුස් යම් බදු කරමයක් කොට පිටමස් කඩා කන්නෙහි ද? පෙර තමගට ම දුක් එලවන්නා වූ කවර නම පාප කරමයක් කෙලෙහි ද?

2743. පෙර ජාතින්හි මම වේද හදා කාමයෙන්හි ඇශ්චලණම් විමි. බොහෝ කළක් අනුන්ට අහිත පිණිස හැසිරුණෙමි.

2744. යමෙක් තෙම අනුන්ගේ පිටමස් කන්නා වූ කේලාම කියන්නෙක් වේද, යම්සේ මම අද තමන්ගේ පිටමස් කන්නෙම් ද මෙසේ හේ තෙම තමාගේ පිටමස් කඩා කඩා කන්තේ යයි විමාන ප්‍රේතයා කියේ යයි විදුලසේක.

2. කුමහජාතකം

2745. කො පාතරාසි තේදීවා නහම්හි
මිහාසයයා සංවරිං වන්දිමාව,
ගතෙනහි තේ රසුමියා තීවුරුනාන්
සතෙරිනා¹ විපුළුරිවන්නාලිසෙකි.
2746. සයා ජීත්ත්ත්වාතා කමසි² අසම්
වෙහාසයයා ගව්‍යසි තීවයිසි ව,
ඉදයි නු තෙ වන්දුකතා පූභාවිතා
අනායිගුණමපි දෙවතානා.
2747. වෙහාසයයා කමමාගමේ තීවයිසි³
කුම්හා. කිණාපානි යමෙනමන්,
කො වා තුව් කිසිස වතාය කුම්හා,
අසක්ති මේ මාසම්ණ එතමන්.
2748. න සපැහිකුමෙන් නාපි තෙලුකුමෙන්
න එෂ්ටිතස්ස න මධුස්ස කුම්හා,
කුම්හාස්ස වහුනි අන්පාකානි
දෙසේ බහු කුමහගතෙ සුජාථ.
2749. ගලයා ය ය පිත්වා පතෙ පපාන්.
සොන්හා ගුහා වන්දනියාලිගලලා,
බහුම්පි භුජෙන්තයා අභාජන්තයා.
ත්සිසා පුෂ්ප්‍රෝ. කුම්හාමිම්. කිණාපි.
2750. ය වේ පිත්වා⁴ වින්නස්ම්⁵ අනෙසමානා
ආහිණස්නි ගොරිව හසකිසාදී,
අනාප්‍රමානා උපගායනි නැවති ව
ත්සිසා පුෂ්ප්‍රෝ. කුම්හාමිම්. කිණාපි.
2751. ය වේ පිත්වා අවෙලකාව තගෙගා
වරෙයා ගාමේ විසිබන්නරානි,
සමුළුහවිතනා අතිවෙලසායි*
ත්සිසා පුෂ්ප්‍රෝ. කුම්හාමිම්. කිණාපි.
2752. ය වේ පිත්වා වුව්‍යාය පවෙධමානා
සිසක්දී බාහුක්දී පසාරයන්නා,
සො තැවති දරුකටලුකාව
ත්සිසා පුෂ්ප්‍රෝ. කුම්හාමිම්. කිණාපි.

1. සතෙරනා. - වි.

2. කපපසි.

3. වෙහාසයයාලේමාගමේ තීවයිසි - මූසා.

4. ය පිත්වා - වි. මූසා. සා.

5. වින්නස් - මූසා.

* අතිවෙලවාරිතිපි පාදෙ.

2. කුමහ ජාතකය

2745. බ්‍රාහ්මණය, නුඩි කොහි සිට පහලවූයෙහිද? දෙවලාවින් අපුත් රාත්‍රීය බඩුලාන වත්දයා මෙන් අහසේහි සිටිනෙහිය. (සිය ගණන් රලි ඇති) සතෙරිත නම් වූ විදුලිය මෙන් නුඩිගේ ගරිරෝන් රැස්මිහු නික්මෙන්.

2746. ඒ නුඩි වාතය රහිත අහසේහි සිටිනෙහි, පයින් මහ නොයන්නා වූ දෙවතාවන්ගේ යම් සංදේධියක් වේද, ඒ සංදේධි තොමොද නුඩි විසින් මනාව මධ්‍යනා ලද්දී ප්‍රතිශේෂාවක් මෙන් කරන ලද්දී වෙයි.

2747. අහසේහි ගමන් කරමින් මෙහි අපුත් සිටිනෙහි. කළය මිල දී ගනිවු දී යම් කරුණක් කියහිද, ඒ නුඩි කවරෝක්ද? මේ කළය කුමකින් යුතුක්ද? බ්‍රාහ්මණය, මේ කරුණ මට කියව දී සඛ්‍යමිනා නම් රජ කියේය.

2748. මහරජ, මේ කළය හිතෙල් කළයක් නො වෙයි. තලෙන් කළයක්ද නො වෙයි. උක්සකුරු කළයක්ද නො වෙයි. මිපැණි කළයක්ද නො වෙයි. මේ කළය පිළිබඳ නොයෙක් ආදිනවයෝ අන්තාහ. කළයෙහි වූ බොහෝ දෙසයන් අපුත්.

2749. යම් සුරාවක් පානය කොට ගමන් කරන්නේ පියවරක් පාසා පෙරෙළුන්නේද, ප්‍රහාතයටද, වළටද ගුහාවටද අපිරිසිදු මධ්‍යවළටද ගවරවළටද වැවෙන්නේද, අනුහව නො කටයුතු බොහෝ දෙයන් අනුහව කරන්නේද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2750. යම් සුරාවක් පානය කොට තම සිතෙහි අයිපනි බව නැත්තේ සුරා කසට අනුහව කරන්නා වූ ගවයකු මෙන් ඇටිදීද, අනාථයකු මෙන් ගයන්නා වූ අනෙකකු දික ගායනාය කෙරේද නැවීමන් කෙරේද ඒ සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2751. යම්බදු සුරාවක් පානය කොට නිර්වස්තු තවුයකු මෙන් ගමෙහි භා විපි අතරෙහි ගැසිරේද, ඉනා මුළා වූ සිතැනිව බොහෝ වේලා සයනාය කෙරේදද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2752. යම්බදු සුරාවක් පානය කොට තැහිට හෙතෙම වෙවුලමින් හිස ද අන ද දිගු කරමින් දැවමුවා යන්තුරුපයක් මෙන් නටයිද, එයින් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2753. ය。 වේ පිනුව¹ අගිදඩසා සයනැනී
අලරා සිගාලෙනිපි බාදිතාසේ,
බඩා වධා ගොගජාතිසුවුපෙනති
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.
2754. ය。 වේ පිනුව භාවයෙයා අභාසනායු
සහායමාසිනා අපෙනවනෝවා,
සම්ක්විනා විනාගතො ව්‍යසනෙහා
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.
2755. ය。 වේ පිනුව උකකටෙයා ආවිලකෙකාවා²
මමෙව සඛ්‍යපයිවීනි* මණ්ඩුති,
න මේ සමා වාතුරනෙනාපි රාජා
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.
2756. මානාතිමානා කළභානි පෙසුනී
දුබ්බණෑනී නගියිනී පලායිනී,
වොරාන පුනනාන³ ගනී නිකෙතො
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.
2757. ධණ්ඩුව්. ධන්. රජත්. ජාතරුප්
මෙනෙන්. ගව. යනු විනාසයනති,
උවිවැද්දනී විනෙවත්. කුලානා
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.
2758. ඉඳානි ඒතානි කුලානි අසුළු
අනෙකසාහස්‍යධනානි ලොකේ,
උවිත්ත්‍යදායජ්‍යකතානිමාය
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.
2759. ය。 පිනුව දුයිරුපොව පොගසා
අනෙකාසති පිතර. මාතරකුව,
සසුප්‍රමු ගෙණුයා අලේපි සුජ්‍යා.
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.
2760. ය。 වේ පිනුව දුවිරුපොව නාරී
අනෙකාසති සසුරා සාමිකකුදී,
දසමු ගෙණෙ පරිවාරකම්පි
තස්සා පුණුණු කුමුහමීම්. කිණාල්.

1. පිරිනු - මඟයා. යා.

2. ඇතවෙලවර තිපි පාලයා

* සංඛ්‍යාපයිවීනි පි පායේ.

3. වොරාන පුනනානා - වි. මඟසා.

4. දිනන - වි. මඟසා.

2753. යම් සුරාවක් පානය කොට ගින්නෙන් දැවුණක්දු (මෙන්) ගයනය කෙරේදී. වැලිදු සිභාලයන් විසිනුත් කනුලපිත් ද බිජිනායට ද වධයට ද සම්පත් පිරිහිමට ද පත්වෙත් ද ඒ සුරායෙන් පිරුණු කළය මිල දී ගනිවු.

2754. යම්බදු සුරාවක් පානය කොට නො කියපුත්ත කියන්-නේ ද, සභායෙහි පුන්නේ පහත් වස්තු ඇත්තේ ද කුණු තැවරිම් සහිතව සිය වමනයෙහි ගැලුණේ ව්‍යාසනායට පැමිණියේ වේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2755. යම්බදු සුරාවක් පානය කොට මම හැමට ම වඩා උත්කාෂේය වෙමි සි සිතා ද, කැලැපුණු ඇස් ඇත්තේ ද, සියලු පාලී-විය මාගේ යයි හැඳි ද, සතර දියාවට අධිපති රජේක් ද මා හා සම නො වේයයි සිතා ද, එබදු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2756. යම් සුරාවක් පානය කොට මානය ඇත්තාදු අධික මානය ඇත්තාදු වෙදී, කළහ ඇත්තාදු කේලාම් කියන්නාදු වෙදී, අයහපත් වරිණ ඇත්තාදු නග්න හාවය ඇත්තාදු පලායන්නේ ද, සොරුන්ගේත් බුරුනයන්ගේත් නිෂ්පත්තියට නිවාසස්ථාන වේ ද, එබදු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2757. සුරාපානය කළා වූ යම් කුලයෙක්හි ධානා ද ධිනය ද රන්රිදී ද කෙන් ද ගවයෝ ද යන මේ වස්තුදු විනායයට යෙත් ද, යමක් පොහොසන් කුලයන්ගේ විනායය ඇති කෙරේ ද, එබදු සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2758. ලෙවිහි නොයෙක් දහස් ගණන ධිනය ඇති සමාදේ වූ වස්තුලංකාරාදියෙන් පිරිගියා වූ යම් කුලයෝ වූදු ද, ඒ සියල්ල මේ සුරායෙන් සිදුණු ධිනය ඇති කුල බවට පමුණුවන ලද්දේය. ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2759. යම් සුරාවක් පානය කොට ද්‍රූපිත ස්වභාව ඇති පුරුණ තෙම පියාට ද මෙට ද ආනුෂ්‍ය කෙරේ ද, තැන්දතිය ද හායීව යයි සිතා අතින් අල්ලාගන්නේ ද, ලේලිය ද හායීව යයි සිතා අතින් අල්ලාගන්නේ ද එබදු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2760. යම් සුරාවක් පානය කොට ද්‍රූපිත ස්වභාව ඇති ස්ත්‍රී තොමෝ මාමාට ද ස්වාමිපුරුෂයාහට ද ආනුෂ්‍ය කරන්නී ද, දෘශ්‍ය ද සම්පයෙහි හැසිරෙන තැනැත්තා ද ස්වාමි පුරුෂයා යයි (කෙලෙස් වශයෙන්) ගන්නී ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2761. යා වේ පිවිනුවා¹ හනෙයා පොසා
ධමෙම දිනා සමඟ මූහුමුණා වා,
ගෙවිය අපායම්පි තතො නිදුනා.
තස්සා පුණුණු කුමැමිම් කිණාර්.
2762. යා වේ පිනු දුවුරින් වරන්නි
කායනා වාචාය ව වෙනසා වා,
නිරයා ව්‍යුහන්නි දුවුරින් වරිනු
තස්සා පුණුණු කුමැමිම් කිණාර්.
2763. යා යාවමානා න ලඟන්නි පුබේ
බහු හිරකුකුම්පි පරිව්‍යනා,
සො තා පිවිනු අලිකා හණානි
තස්සා පුණුණු කුමැමිම් කිණාර්.
2764. යා වේ පිනු පෙසනා පෙසයනෙනා
අභ්‍යාධිකෙක කරණීයමන් ජාතෙ,
අනුමති සො නපුරානානි වූතෙනා
තස්සා පුණුණු කුමැමිම් කිණාර්.
2765. හිරීමනාපි අහිරීකාවා.
පාතු කරානානි මදනාය මත්‍යා,
දිරාපි සන්නා බහුකා හණානි
තස්සා පුණුණු කුමැමිම් කිණාර්.
2766. යා වේ පිනු එකුපුපා සයන්නි
අනාසකා එංඩ්ලුස්ක්ලස්යා,
දුබඩිණීයා ආයසකුස්ක්ලිපෙන්නි
තස්සා පුණුණු කුමැමිම් කිණාර්.
2767. යා වේ පිනු පතනකඩ්ජඩා සයන්නි
ගාලෝ කුටහනාරිව
නැඩි වාරුණීයා වෙගා
නරෙන සුස්සහාරිව.
2768. යා මනුස්සා විවිශ්ෂන්නි² සහා සොරවිසම්මි,
තා ලොකෙක විසසමානා කො නාරෝ පාතුමරහන්.
2769. යා වේ පිනු අන්කමල් ග්‍රුපුනා
සමුද්‍රනීරේ පරිවාරයනා,
ලිපකකම් මූසලෙහ ඇඟමක්කා.
තස්සා පුණුණු කුමැමිම් කිණාර්.

1. පිනුවා - සායා.

2. විවිශ්ෂන්නි - මඟසා.

2761. යම් සුරාවක් පානය කළ පුරුෂ තෙම දහමිනි හැසිරෙන ප්‍රමණයකුට හෝ මූල්‍යයකුට හෝ හිංසා කොටර් ද, ඒ හෙතුවෙන් අපායට යන්නේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2762. යම් සුරාවක් පානය කොට කයින් හෝ සිතින් හෝ දුසිරින්හි හැසිරදීද, දුසිරින්හි හැසිර නිරයට යෙදීද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2763. පෙර බොහෝ වූ රන් පරිත්‍යාග කරමින් යදින්නාභු නමුන් යමකු ලවා බොරු කියුවීම නො ලබන් ද, හෙතෙම ඒ සුරාව පානය කොට බොරු කියා ද එබඳ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2764. යම් සුරාවක් පානය කොට, ඉක්මන් කටයුත්තක් ඇති කල්හි පණිවිධ යැවිය යුතු කරුණෙක්හි උ පණිවිධය සඳහා යවතු ලබන්නේ (කුමක් පිණිස ආයති ද සි) විවාරන ලද්දේ කියන ලද කරුණ නොදති ද එබඳ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2765. ලංඡන සහගත සින් අත්තාභු ද, සුරාමදයෙන් මත්දුවාභු නීරලංඡනයි පහළ කොරදීද, දිරවුවන් බොහෝ කොට බෙණෙදීද, එබඳ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2766. යම් සුරාවක් පානය කොට උරු පැටවුන් මෙන් පහත් කුල ඇත්තාවුන් සමඟත් එක්සස් වූවාභු නිරාභාරව බිම දුකසේ සයනය කොරදීද, දුරවරණ හාවයට හා නින්දාවන් පැමිණෙන් ද, එබඳ සුරායෙන් පිරුණු වූ මේ කළය මිල දී ගනිවු.

2767. ඉදින් යම් සුරාවක් පානය කොට, පාශයෙන් පෙළුණු ගවයන් මෙන් කර බාගෙන හොවින් ද. ඒ සුරාභාන වේගය මිනිසා විසින් නො ඉසිලිය හැක්කේ ය.

2768. මත්‍යාශයෙය් යම් සුරාවක් විෂ පෙෂාර සර්පයකු මෙන් දුරු කොරදීද. ලොකයෙහි විෂ හා සම එය කවර මිනිසේක් පානය කරන්නට සුදුසු වේ ද?

2769. යම් සුරාවක් පානය කොට අභික වෙළඳපුතා නාම් දසභා රජ දරුවෝ මුහුද තෙර හැසිරන්නාභු මොහොලින් ඔවුනාවුන්ට පහර දුන්නාභු ද එබඳ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2770. යා වේ පින්වා පුබඩදෙවා පමණා
තිදිවා වූතා සස්සෙනියා සමායා,
ත්‍රෑ තාදියා මඟපමිම් නිරහැක.
ජානා මහාරාජ කට් පිබෙයු.
2771. නයිලමස් කුමහස් දයි වා මධු වා
එව් අහිසැයු කිණානි රාජ,
එව් හී ම කුමහගතා මයා තෙ
අසකාතරුපා තව සැබුමිනු.
2772. න මේ පිතා වා අපවාපි මාතා
එතාදිසේ යාදියකා තුවාපි,
කිතානුකමලි පරමස්කාමො
සොහා කරිසුයා වචනා තව්වු.
2773. දිමේ තෙ ගාමවරානි පක්‍රී
දුශීයතා සත්‍ය ගව් සත්‍යනි,
ආජක්ෂුයුත්‍රතා ව රුදේ දසා ඉමෙ
ආවරියා හොයි මලස්කාමො.
2774. තවෙවි දසී සතමහු රාජ
ගාමා ව ගාවෝ ට තවෙවි හොනතු,
ආජක්ෂුයුත්‍රතා ව රුදා තවෙවි
සක්‍යා හමස් තීදානාමින්දු.
2775. මංසොදනා සප්පිජායක්‍රී¹ පුඡුර
බාදසු ව ස්ව. මධුමාසපුවෙල්²
එව් තුව් ධිමුරතො ජතින්දු
අතින්දිතො සහාමුපෙහි යානනති.

කුමහජාතකා.

3. ජයදියජාතකා.

2776. විරසුයා වන මේ උදජාදී අජ්‍ර
හැස්ක්‍රා මහා සත්‍යමිහත්තාකාලේ,
කුතොයි කො වාසි තදිඛා මැණි
ආවිසක ජානි විදිතො යථායි.

1. හමස් - පිටු.

2. සප්පිජායකා - වි. මජයා.

3. මධුමාසපුවෙල් - වි. මජයා.

2770. ඉදින් යම් සුරුවක් පානය කොට ප්‍රමාදපත්නා වූ මායා සහිත අසුරයෝ ගාස්වන යයි සම්මත වූ (තවිතිසා) දෙවි ලොවින් වූත වූවාපු ද, මහරජ, ඒ මේ සුරුව එබදු නිරර්ථක එකකැයී අන්නේ (නුඩි වැන්නෙක්) කෙසේ නම් පානය කොර් ද?

2771. මහරජ, මේ කළයෙහි දී හෝ මේ හෝ නො ටේ යයි මෙසේ දැනගෙන මිලදී ගනුව. සඛ්‍යිතින්න නම් රජතුමනි, මෙසේ වනාහි මේ කළයෙහි වූ තද් ස්වභාව වශයෙන් මා විසින් නුඩිට කියන ලද්දේ යයි (බමුණු වෙසින් ආ ගනුයා කියේ ය.)

2772. (ආහ්මණය,) නුඩි යම්බදු තිතානුකම්පා ඇත්තෙක් උතුම් වැඩ කුමැත්තෙක් වෙහි ද, මාගේ පියා හෝ මට හෝ මෙබදු නො වෙයි. අද ඒ මම නුඩිගේ වචනය පිළිපදිනෙමි.

2773. මම නුඩිට ගම්වර පසක් ද දැයින් සියයක් ද ගවයන් සන් සියයක් ද මේ ආජස්ස් අශ්වයන් යෙදු රිය දසය ද දෙමි. මට වැඩ කුමනි නුඩි ඇදුරු වෙහි.

2774. මහරජ, දැයින් සියය නුඩිට ම වෙවා. ගම්වර ද ගවයෝ ද නුඩිට ම වෙන්වා. ආජස්ස් අශ්වයන් යෙදු රිය ද නුඩිට ම වෙවා. මම වනාහි දෙවියන්ට අධිපති වූ ගනු වෙමි.

2775. මහරජ, නුඩි මාංගයෙන් යුත් බන ද ගිතෙල් හා කිරි ද වළඳව. මියෙන් යුත්ත වූ මූවලින් කළ කැඩුම් ද අනුහව කරව. මෙසේ නුඩි ධර්මයෙහි ආලුණේ නින්ද නො ලබන්නෙක් ව ස්වර්ග ලොකයට (උජ්පත්ති වශයෙන්) යව.

කුමහ ජාතක දී.

3. ජයදිය ජාතකය

2776. එකාන්තයෙන් නිරාහාර වැ සිටිනා වූ මට සන්වැනි දිනායෙහි ආහාර වේලාව පැමිණි කළේහි බොහෝ කළකින් කෑ යුතු ආහාරයක් පහළ විය. තෙපි කොහි සිට ආවහු ද කවරෙක් හෝ වූ ද එය යම්සේ මම දන්නා ලද්දෙම් වෙම් ද එසේ තොපගේ ජාතිය කියව.

2777. පසුදාලරාජා මිගව්. පවිටෙයි,¹
සේයදීසො නාම යදිසැපුතො තේ,
වරුම් කවුරා විනාති වාසා.
පසුදීල්² බාද මමඟ් මුක්කා.
2778. සෙනෙව කු. පණසි සහස්මාතෙ³
මමලෙසා හඹකා පසදේ ය. වදෙයි,
න. බාදියාන පසද් ජීසංසුද්⁴.
බාදිසේ. පවුරා න විලාපකාගලා.
2779. න වන්නේ මොක්කා මම වික්කයෙනා⁵
ගෙකාන පවුරා ගමනාය පෙළෙනා,
ත. සඩුරා. බාහුමූලයසිපදාය
සහිතානුරක්ෂි පුනරාව්‍යීසේ.
2780. කි. කුම්ඩානා. අනුතප්පනී ත.⁶
පතෙ. සම්ප. මරණසේ රාජ,
ආචිකඩ මෙ ත. අපි සකකුණෙමු
අනුජානිතු. ආගමනාය පෙළෙනා.
2781. කතා මයා බාහුමූලයසේ ධනාසා,
ත. සඩුරා. පටිමොක්කා⁷ න මුත්ත.,
ත. සඩුරා. බාහුමූලයසිපදාය
සහිතානුරක්ෂි පුනරාව්‍යීසේ.
2782. ය. තේ කතා බාහුමූලයසේ ධනාසා
ත. සඩුරා. පටිමොක්කා න මුත්ත.,
ත. සඩුරා. බාහුමූලයසිපදාය
සහිතානුරක්ෂි පුනරාව්‍යීසේ.
2783. මුණෙනා ව සො පුරිසාදසේ හැඳු
ගෙකා. සකා. මන්දිර. කාමකාමී,
න. සඩුරා. බාහුමූලයසිපදාය
ආමන්තාසී පුත්ත මලිනයනා.⁷
2784. අජුජව රජ්. අහිසෙවයසැපු
ධම්මක් රටෙයුපු ජගනැපු වාපි,⁸
අධ්‍යුත්මකාරෝ ව තේ මාඟ රටෙයි
ගවුරාමන. පොරිසාදසේ ශ්දෙනෙ.

1. පසුදාසා – එ.

2. පසද් ඉමං – එ.

3. සයුම්මනා – එ. මඟය. සායා.

* ජීසංසුනාති හටිතෙනා.

4. නිකකයෙනා – මඟය. සායා.

5. අනුත්සෙනාවි – මඟය.

6. පටිමොක්කා – මඟය.

7. මලිනයනා – එ. මඟය. සායා.

8. ඔමං වරසු පුරසුවාපි. – ඔ. ඔමංවරසෙසු පරසු – මඟය.

2777. මුව දඩයමට පිවිසියා වූ ජයදීස නම් වූ පංචාල රජ තොප විසින් අසන ලද්දේ ද ඒ මම පරවත පාරශවයන්හි ද වනයන්හි ද හැසිරෙමි. මේ පසද්‍රාගයා අනුහව කරව. අද මා මුදවිස ජයදීස රජ තෙම කියේ ය.

2778. මා විසින් හිංසා කරනු ලබන තෙපි මා සතු දෙයින් ම තමා විකුණාගන්නාභු ය. තා පළමු අනුහව කොට අනුහව කරනු කැමැති වූ මේ පසද මුවා පසුව කන්නෙමි. තොපට මේ වැළැ-පීමට කාලය නො වේ යයි යක්ෂ තෙම කියේ ය.

2779. ඉදින් මට ගනුදෙනුවෙන් මිදිමෙක් නැදෑද, එහෙයින් ගොස් බිමුණාට ඒ පොරෝන්දු ධනය දී හෙට උදාසන පෙරලා රීමට ප්‍රතිඵා ගනුව. සත්‍යවිතය රක්නෙම් නැවත මෙහි එන්නෙම් යි රජ තෙම කියේ ය.

2780. මහරජ, මරු සම්පයට පැමිණි තොප කිනම් කරමයක් තවා ද? හෙට උදාසන රීමට ගැක්කඩු නාම, අවසර දෙන්නට හැක්කෙමු. එය මට කියව යි කියේ ය.

2781. මා විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාගාවක් කරන ලද්දී නම්, එය මා විසින් නොමුදන ලදී. ඒ පොරෝන්දුව බ්‍රාහ්මණයාහට දී සත්‍යවිතය රක්මින් නැවත පෙරලා එන්නෙම් යි රජ තෙම කියේ ය.

2782. තොප විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාගාවක් ඇති කරන ලද්දී නම් ඒ පොරෝන්දු ඇපය නොමුදන ලද්දේ ය. බ්‍රාහ්මණයාහට ඒ පොරෝන්දු ධනය දී සත්‍ය රක්නේ නැවත පැමිණෙව යි යක්ෂ තෙම කියේ ය.

2783. කාමයන් කැමැති හේ පොරිසාදයාගේ අතින් මිදුණේ සිය මැදුරට ගොස් ඒ පොරෝන්දු ධනය බ්‍රාහ්මණයාහට දී අලිනායන්ත නම පුත් කුමරු කැදුවියේ ය.

2784. පුත්‍රය, අද ම රාජ්‍යයෙහි අහිසෙක වෙව. රටවැසියන් කෙරෙහි ද ජනයන් කෙරෙහි ද දැනුමින් රාජ්‍යය කරව. තොපගේ රෙළහි අධර්මයෙන් රාජ්‍යය කිරීමෙක් නම නො වේවා, මම පොරි-සාදයාගේ සම්පයට යම්.

2785. කිං කමම කුබඩි තව දෙව පාද
නාරාධියේ තදිව්‍යාමි සොත්‍රා,
යමුණු රූපමේ උද්‍යෝගය තුව
රූපමේ න ඉවෙෂයා¹ තයා විනා අහං.
2786. න කමමුනා වා වචසාව තාත
අඡරාධිනොහං තුවියා සරාමි,
සත්‍යාකෘති කඩා පුරිසාදකෙනා
සඩානුරක්වී පුනාහං ගමිසසා.
2787. අහං ගමිසසාමි ඉවෙව ගොජී
නත්‍යේ තතො ඒවතො විප්පමොසෙක්වා,
සවේ තුවි ගව්‍යාසියෙව රාජ
අහම්පී ගව්‍යාමි උගො න ගොම.
2788. අදා හි තාත සතානෙස ධෑමමා
මිරණා ව මේ දුකුතරං තද්‍යෝ,
කමමාසපාදු තං යදු ප්‍රවිශ්චා
පසයා බාමද හිද රැකක්පුමල.
2789. පාණෙනා ගා පාණමහං නීමිසසා.
මා කුම්ආ පොරිසාදස්ස යුතෙනා,
එතක්වී ලන පාණමහං නීමිසසා.
නසා මතං ඒවිතස්ස වරෙමි.³
2790. තතො හටේ දිනිමා රාජපුතෙනා
වන්දීන් මාතුවා පිතුව පාදේ,
දුළුතිසස මාතා නීපනී පර්බ්‍යා⁴
පිතසස පහායා ගුජානි කඳානි.
2791. තං ගව්‍යන්නා තාව පිතා විදින්නා
පරමුලුබා වන්දානි පක්ෂලිකො,⁵
සොමො ව රාජා වරුණෙනා ව රාජා
පජාපතී වන්දීමා පුරියො ව
එතෙනි ගුතෙනා පුරිසාදකමා
අනුස්සිනො සොන්නී පවෙවනි තාත.
2792. යං දණ්ඩකාරක්කුදගතසස මාතා
රෝමසසිකා⁶ සොන්නානං පුගුතෙනා,
තතෙනානා අහං සොන්නානං කරෝමි
එතෙනා සවේවන සරන්නා දෙවා.
අනුස්සිනො සොන්නී පෙළුවනි පුතන්.

1. තීවෙෂයා - මුණයා.
2. ගිදරක්ව - මුණයා.
3. එගණකලි - වි. මුණයා. සායා.
4. නීපානාපර්බ්‍යා - වි - පර්බ්‍යා - මුණයා.,
5. පක්ෂලියො - වි. පක්ෂලි-සො - මුණයා.
6. රාමස්සකාසි - මුණයා.

2785. දේවයන් වහන්ස, නුඩි වහන්සේට කිනම් කරමයක් කරමින් සතුපු නො කෙලෙම්ද? යම් හෙයකින් අද නුඩි මා රාජ්‍ය-යෙහි අඩිශේක කරන්නෙහි ද, එය අසන්නට කැමුණ්නෙමි. නුඩි වහන්සේගෙන් වෙන් ව ලම රාජ්‍යය ද නො කැමුණ්නෙමි කුමාරයා කීයේ ය.

2786. පූත්‍රය, මම නුඩිගේ ත්‍රියාචින් හෝ වවනයෙකින් හෝ සිදු වූ අපරාධයක් සිහි නො කරමි. මම පොරිසාදයා සමග පොරාන්දුවක් වී ආයමි. සත්‍යය රක්නෙම් නැවත මම එකි යන්නෙමි යි රජ තෙම කීයේ ය.

2787. පියාණන් වහන්ස, මම යන්නෙමි. නුඩි වහන්සේ මෙහි ම වුව මැනැවේ. ඒ පොරිසාදයා කෙරෙන් ජීවත්වන්නහුගේ මිදිමෙක් නම් නැත්තේ ය. ඉදින් නුඩි යන්නෙහි ම නම් මම ද යන්නෙමි. එසේ ඇති කළේ අපි දදෙනා ම නො වන්නෙමු යි කුමාර තෙම කීයේ ය.

2788. පූත්‍රය, මෙය එකාන්තයෙන් ම සත්පුරුෂයන්ගේ ස්ව-හාවය වේ. එයේ වුවත් යම් ද්‍රව්‍යක කම්මාසපාද නම් වූ පොරිසාද තෙම තියුණු බුලින් ඇතා පලහා නුඩි කන්නේ ද එය මට මරණයටත් වඩා දුශ්‍රීකු යි රජ තෙම කීයේ ය.

2789. පිය රජ්පුරුවෙනි, මම නුඩිවහන්සේගේ පැහැන් මාගේ පණ පරිවර්තනය කරන්නෙමි. නුඩි වහන්සේ පොරිසාදයාගේ උගට නො යන සේක්වා, යම් හෙයෙකින් නුඩි වහන්සේගේ ප්‍රාණය භා මාගේ ප්‍රාණය මාරු කරන්නෙමි, යන යමෙක් තවද එහෙයින් මම ජීවත්වීමට වඩා මරණය කැමුණ්නෙමි යි කීයේ ය.

2790. ඉන්පසු එකාන්තයෙන් බෙඩෙනිවත් රාජපූතු තෙමේ මෙවෙන් ද පියාගේ ද පා වැන්දේ ය. මොහුගේ මුළු තොමෝ දුක් ඇත්ති බිම ඇද වැටුණිය. මොහුගේ පිය තෙම අත් බැඳෙගෙන හඩිය.

2791. පළමු කොට පියරජ තෙමේ යනානා වූ ඔහු දැන ඇදිලිබැඳුගත්තේ වදියි. පූත්‍රය, සොම දෙවිරජ ද වරුණ දෙවිරජ ද මහජිතු ද සඳ ද හිරු ද, යන මේ දෙවියන් විසින් රක්නා ලද නුඩි පොරිසාදයා කෙරෙන් අවසර ලද්දේ සුවසේ පෙරලා පැමි-ණෙන්වා යි ආභාසනාය කෙලෙළේ ය.

2792. දණ්ඩකාරණයට ගියා වූ රාම නම් තනැත්තහුට මනාව රක්නා ලද ඔහුගේ මව යම්බලු සුවයක් කළා ද, ඒ සුවය මම අද නුඩිට කරමි. පූත්‍රය, මේ සත්‍යය කරණකොට ගෙන දෙවියෝ සිහි කරන්වා, පොරිසාදයාගේන් අවසර ලද්දේහි සුවසේ පෙරලා එවයි මව සත්‍යක්‍රියා කළා ය.

2793. ආවී රහු වාපි මතෙනාපදයා
නාහු සරු ජාතුමලිනසතෙනා,
එතෙන සමේන සරත්තු දෙවා
අනුසූද්‍යතා සොන්ටී පමේවහි භාත්.
2794. යස්ටා ව මේ අනැඩිමතෙනාසි සාමි
නවාපි මේ මතසා අප්පියාසි,
එතෙන සමේන සරත්තු දෙවා
අනුසූද්‍යතා සොන්ටී පමේවහි සාමි.
2795. බුහා උපු වාරුමුබා කුතෙනාසි
න මං පජානාසි වනෙ වසනා,
පුද්‍යක් මං ගුණා පුරිසාදකාති
කො සොන්ලාජානමිචාවපේයා.
2796. ජානාමි පුද් පුරිසාදකා තු.
න තං න ජානාමි වනෙ වසනා,
අහක් පුතෙනාසි ජයදිසස්
මමජ් බාද පිතුතෙනා පමොක්ඩා.
2797. ජානාමි පුතෙනාති ජයදිසස්
තරාහි වො මුබවෙණජා උපිනා,
සුදුකකරණසූව කතං තවේදං
යො මකුම්වෙශ්¹ පිතුතෙනා පමොක්ඩා.
2798. න දුකාරං කිසුව් මහෙනු මගසූ
යො මකුම්වෙශ් පිතුතෙනා පමොක්ඩා,
මාතුවල² හෙතු පරලොකගම්සා
සුබෙන සගෙහන ව සමපුතෙනා.
2799. අහක් බො අත්තතා පාපකිරියා
ආවී රහු වාපි සරු න ජාතු,
සඩාතජාතිමරණෙහාමස්
යලේව මේ ඉඩ තරා පරන්.
2800. බාදජජ මංදනී මහානුහාව
කරසු කිවවාති ඉමං සරිරං,
රුකුබස් වාතෙ පපනාමි අගෝ
ජාදයමාතෙනා මයුහං සවමදේසි මංසං.

1. යො මත මිවෙශ - මඟයං.

2. මාතුව - ඩී. මඟයං.

3. පරලොකං ගන්තා - මඟයං.

2793. අලිනසභා නම් මාගේ සහොදරයා ඉදිරියෙහි හෝ රහස්‍යීන් හෝ කළ සින් වෙදනාවක් එකාන්තයෙන් මම සිහි නො-කරමි. සහොදරය, මේ සත්‍යය කරනුකොට ගෙන දෙවියේ සිහි කෙරෙන්වා, සහොදරය, පොරිසාදයාගෙන් අවසර ලද්දෙහි සූචියේ පෙරලා එවයි නැගකීය සත්‍යත්වියා කළා ය.

2794. මාගේ ස්වාමී වූ අලිනසභා කුමාරයාගෙනි, යම්හෙයු-කින් නුඩි වහන්සේ මා නො ඉක්මවාදු සින් ඇත්තහු ද එසේ ම මාගේ සිතින් ද නුඩි වහන්සේ අපිය නොවහු ද, මේ සත්‍ය-යෙන් දෙවියේ සිහි කෙරෙන්වා, යොරිසාදයා කෙරෙන් අවසර ලද්දහු සූචියේ පෙරලා පැමිණෙන්වා දී අගමෙහෙසිය සත්‍යත්වියා කළා ය.

2795. මහන් වූ සංස් වූ මහොඳ වූ මුහුණක් ඇති නුඩි කොයි සිට ආයෙහි ද? වනයෙහි වසන්නා වූ මා ගැන නො දන්නෙහි ද? රෝද වූ මා පුරුෂයන් කන්නෙකැයි දන්නා කවරෙක් නම් සූචි පතා මෙහි එන්නේ ද?

2796. රෝද වූ තැනැත්ත, නුඩි පුරුෂයන් කන්නෙකැ දී මම දනිමි. වෙනෙහි වෙයෙන්නා වූ නුඩි ගැන නො දන්නෙම් නො-වෙමි. මම වනාහි ජයදීස රජුගේ පුතු වෙමි. පියාගේ මිදීම හෙතු කොටගෙන අද මා කව දී අලිනසන්තු කුමාරයා කියේ ය.

2797. නුඩි වහන්සේ ජයදීස රජුගේ පුතුයා යයි දනිමි. තමුන්නාන්සේලා දෙදෙනාගේ ම මුබවරණය එකාකාර ය. යමෙක් පියාගේ මිදීම හෙතු කොට ගෙන මරණයට කැමැති වේ නම්, මෙය නුඩි විසින් කරන ලද ඉතා දුෂ්කර දෙයකි.

2798. යමෙක් පියාගේ මිදීම හෙතු කොට ගෙන හෝ මවගේ මිදීම හෙතු කොට ගෙන හෝ මරණයට කැමැති වන්නේ නම්, හෙතෙම පරලොව ගොස් ස්වර්ගයෙහි වූ සැපයෙන් යුත්ත වේ. එහෙසින් මෙහි ලා කිසි දුෂ්කරයක් ගැන නො හඟීම් දී කුමාර තෙමෙ කියේ ය.

2799. මම ද වනාහි ඉදිරියෙහි හෝ රහස්‍යගත ව හෝ කිසි-විවෙකු තමන්ගේ පාපත්වියාවක් සිහි නො කරමි. මම නුවහින් පිරිසිදිනා ලද ජාති මරණ අත්තෙම් වෙමි. මට මේ ලොකයෙහි යමිසේ ද පරලොව ද එසේම ය.

2800. මහන් අනුහාව ඇත්ත, අද මා අනුහාව කරව. මේ ගැටිරයෙන් කළපුතු වැඩ කරව. ගස් කෙළවරකින් හෝ තා පිතිස මම වැවෙමි. කැමැති වන්නෙහි නුඩි මාගේ මස් අනුහාව කරව දී කුමාර තෙම කියේ ය.

2801. ඉදකුණි තේ රුචිවනි රාජපුත්‍රන
වහුයි පාණ්‍ය පිතුතො පමෙස්සඩා,
තස්සාතිභ කු¹ තරමාතරුපා
සම්හසුර කටයාති ජ්‍යෙෂ්ඨ අයින්.
2802. තතො හවේ දිතිමා රාජපුත්‍රතො
දරු² සමාභක්ව³ මහනමගින්,
ආදීපයින්ව⁴ පටිවදියුතු
ආදීපිතොදුන් මහායමගි.
2803. බාද්‍යා ම. දිනි පස්සාකාරි
කි. ම. මූහු. පෙකුඩි හඳුවලොමො,
තරා තරා තුශ්‍යමහ. කරුම්
යරා යරා ම. ජාදුපාතො⁵ අදයි.
2804. නො තාදිස්. අරහති බාදිතායය
ධමෙම දිතා සවිවාසිෂ් වදුකුණුද්,
මුද්‍රාපි තස්ස විජ්‍යාලයා සත්‍යාධා
යො තාදිස්. සවිවාසිෂ් අදෙයා.
1805. ඉද. ඩී සො* බ්‍රාහ්මණය⁶ මසුදුමාතො⁷
සස්‍යා අවාශසියි සකේ සරිරර,
තතොව සො වන්දීමා දෙවපුත්‍රතො
සස්‍යාත්මීතො කාමදුහජ්‍ය යක්ඛ.
2806. වන්දු යරා රාජුමුබා පමුත්‍රතො
විරෝධතේ පණ්ඩරසේව හානුමා,
පව. තුව. පොරිසාද පමුත්‍රතො
විරෝධ කම්ලිලෝ මහානුහාව,
ආමොද්‍ය. පිනර. මාතරකුව්
සම්බැව ව තේ නඟුතු ඇතිපක්කා.
2807. තගතා හවේ දිතිමා රාජපුත්‍රතො
කනකුලි පරියගා⁸ පොරිසාද,
අනු සුයුතො සොත් සුත් අරෝගා
පවිවාගමා කම්ලලම්ලිනස්සතො.
2808. න. නෙගමා ජානපාද ව සම්බැව
හස්‍යාරෝහා රැඹිකා පත්‍රත්වා ව,
නමස්සමානා පකුළුලිකා උපාගමු.
හමන්තු තේ දිස්සකාරකාරකොයිනි.

ජයදිසජ්‍යතක.

1. තස්වාති යො තුව - මතස්.
2. දරු - මතස්., සායා.
3. සමාතිභා - මතස්.,
4. සස්ථිපයින් - වි. මතස්..
5. ජාදම්පාතො - මතස්., සායා.
- * 'ඉදාති සො' ඉති යබාතු. 'ඉදාති සො' ඉති ගරිතකු.
6. බ්‍රාහ්මණ - මතස්..
7. පරිජයා - සායා. පරිසාය - මතස්..

2801. රාජපුත්‍රය, නුඩි පියාගේ මිදිම කැමැත්තෙහි ප්‍රාණය හර-නෙහි. එහෙයින් නුඩි වහා හර ඇති දර ගෙනවුත් ගිනි දල්වව්.

2802. ඉන්පසු නුවණුනි රාජපුත්‍ර තෙමේ' දර රස්කොට මහන් වූ ගින්නක් දල්වා දැන් මේ මහයින්නක් මා විසින් දල්වන ලද්දේ යය දැන්වී ය.

2803. බලාක්කාරකම් කරන ස්වභාවය ඇති තැනැත්ත, අද දැන් මා අනුහව කරව. ලොමුදහගත්තේ කුමක් නිසා මා දදා නැවත නැවත බලන්නෙහි ද? යම් යම් පරිද්දෙනින් කැමැත්ති වන්නෙහි මා අනුහව කරන්නෙහි ද? ඒ ඒ පරිද්දෙන් නුඩිගේ වචනය මම කරම් සි කුමාර තෙම කීයේ ය.

2804. ධර්මයෙහි පිහිටි සත්‍ය වචන ඇති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දැන්නා වූ නුඩි වැන්නකු අනුහව කරන්නට කවරෝක් නම් සුදුසු වේ ද? යමෙක් නුඩි වැනි සත්‍ය වචන ඇත්තකු අනුහව කරන්නේ නම් ඔහුගේ මුද්‍රණ ද සත්කඩික් වැ පැලෙන්නේ යය පොරිසාදයා කීයේ ය.

2805. මේ වනාහි සය පණ්ඩිත තෙම බාහ්මණයෙකු සි හඹි-මින් ස්වකීය ගිරිරමා-යය දීම පිණිස බෙමුණා වාසය කරවී ද යස්සය, එහෙයින් ම ඒ වන්දුව්‍යාපුත්‍ර තෙම සයලාක්ෂිතනා සහිත වූ යෝගී ප්‍රසිද්ධ වැ ප්‍රමු වර්ධනය කරන්නේය සි කීයේ ය.

2806. යම්සේ රාභුමුබයෙන් මිදුලු පසලොය්වක්හි වන්දු තෙම බබලා ද, යම්සේ සුයීයා බබලා ද, එපරිද්දෙන් මහන් අනුහාව ඇති කුමාරය, පොරිසාදයාගෙන් මිදුණා වූ නුඩි පියා ද මථ ද සතුවු කරමින් කම්පිලු දදාය බබලට. නුඩිගේ සියලු නෑ පිරිවර ද සතුවුවේවා, (සි පොරිසාදයා පවසා මහසන්ඩු පිටත් කෙලේ ය.)

2807. ඉක්විනි ප්‍රාදු වූ අලිනසන්ත රාජපුත්‍ර තෙම පොරිසාදයාට කළ ඇදිලි ඇත්තේ පෙරලා සියේ ය. පොරිසාදයා විසින් දනුදැන්නා ලද කුමාර තෙම සුව ඇත්තේ නිරෝග වූ යේ කම්පිලු දදායට සුවසේ සියේ ය.

2808. නියමගම වැස්සේ ද දනව වැස්සේ ද ඇතරුවේ ද රථ සෙනාන ද පාබල සෙනාන ද යන සියල්ලෝ ම බඳුදිලි ඇත්තාභු (නමස්කාර කරමින්) නුඩි වහන්සේ දුෂ්කර ත්‍රියා කරන්නෙක් වන්නඩු ය. නුඩි වහන්සේට නමස්කාර වේවා සි කියමින් එළඹියාහ.

4. ජ්‍යෙෂ්ඨනාතජාතකම්

2809. කිහිපෘෂු සොච්‍න අනුවත්තිය පණඩිසි වරවණීන්,
මිලායසි විසාලක්වී මාලාව පරිමදිනා.
2810. දෙහලේ මේ මහාරාජ සුපිනානෙහිනුපවිශා,
ත ගසා සුලඟරුපොට යාදිසො මම දෙහලේ.
2811. යෙ කෙවී මාත්‍රසා කාමා ඉඩ ලොකස්මී නඟුතෙ,
සකේ තේ පවුරා මයා අහනෙහා දම්ම දෙහලේ.
2812. ප්‍රස්ථ දේව සමායනු යෙ කෙවී විෂිතෙ තව,
එතෙස් අහමක්වීසේ යාදිසො මම දෙහලේ.
2813. ඉමෙ තේ ප්‍රයුතා දේවී කතහස්, විසාරදා,
වනානු ව මිගකුද ව මමසේ වතන්තීවිතා.
2814. ප්‍රයුත්තනා තිසාමෙම යාවත්තාත් සමාගනා,
ඡබ්බිසාණා ගජ්. සෙන්. අදායා සුපිතෙ අහා,
තස්ස දනෙහාමි මේ අනෝ අලාහේ නඟී ජීවිතං.
2815. ත තො පිතුනා. න පිතාවිහානා.
දිවේයා සුතනා කුණෑරු ඡබ්බිසාණා,
යමදායා සුපිතෙ රාජපුත්ති
අසකාමි තො යාදිසො හන්තීනාගො.
2816. දිසා වතනේසා විදිසා වතනේසා
ලඛිං අමේ දස්දිසා ඉමාගෙයා,
කතම්. දිසා. තිටයිති නාගරාජා
යමදායා සුපිතෙ ඡබ්බිසාණා.
2817. ඉතො උප්. උතනරිය.¹ දිසාය.
අතික්කමත සො යනත ගිරී බූහනෙනා,
සුව්වන්නපසේසා තාම ගිරී උපාරෙ
සුපුප්පේතො කිමුප්පිරසානුවිණුනා.
2818. ආරුයා සේලා. හවනා. කිත්තරානා.
මිලාකාය පබැතපාදමුලා,
අට දක්කිසි මෙසසමානවන්නා
තිග්‍රෑධරාජ. අව්‍යාසහස්සපාද.²

1. උතනරිය – යයා.

2. අව්‍යාසහස්සපාද – මහයා.

4. ජ්‍යෙෂ්ඨ ජාතකය

2809. රන්වන් සිරුර ඇත්තිය. කුමක් නියා ගොකු කරහි ද? උතුම් ගරිරවරණ ඇත්තිය, කුමක් නියා පඩුවන් වෙහි ද? විශාල වූ ඇස් ඇත්ති ය, අතින් මධ්‍යා ලද පිපුම මාලාවක් මෙන් කුමක් නියා මලානික වෙහි ද? සි රජ ඇසි ය.

2810. මහරජ, මට සිහිනෙන් දෙලෙක් හටගත්තේ ය. මගේ යම්බදු ඒ දෙලෙක් නම්, එය සන්ඩිලුවීම් පහසු නැතු සි බිසොව කිවා ය.

2811. එමඹා නැස්නිය, මිනිසුන් පිළිබඳ වූ යම්කිසි කාම සම්පත්ති කෙනෙක් මෙලොව ඇදේද? ඒ සියල්ල මට ඉතා පුහු ය. මම නීගේ දෙළ දෙමි සි රජ තොම කිය.

2812. දේවයන් වහන්ස, තුළ වහන්සේගේ රටහි වැද්දේ පැමිණෙන්වා, මාගේ යම්බදු වූ දෙලෙක් වේ ද, එය ඔවුන්ට මම කියන්නොමි.

2813. එමඹා දේවිය, ඒ මේ වැද්දේ කෘතහස්තතා ඇති නිරහය වුවේ වෙති. වනය දන්නො ද මුවන් දන්නො ද වෙති. මා සඳහා හරනාලද දිවි ඇත්තේ ද වෙත්.

2814. මෙහි යම්තාක් වැදි පුතුයෝ රස්වුවාහු ද? ඒ සියල්ලේ මා කියනා කරුණ අසවූ. මම ස්වජනයෙහි ඡ්‍යවරණ දළ ඇති ඇවෙත වරණ ඇතකු දිවිමි. උගේ දළවලින් මට ප්‍රයෝගන ඇත්තේ ය. එය නො ලැබේමෙහි මාගේ ඒවිනය නැතු සි දේවි කිවා ය.

2815. එමඹා දේවිය, අපගේ මුවියන් වියින් ද මූත්තණුවන් වියින් ද ඡ්‍යවරණ දළ ඇති ඇතෙක් දක්නා ලද බවක් නො මැ අසන ලද. රාජපුත්‍රිය, ස්වජනයෙහි දි යම්බදු ඇතකු දක්කෙහි නම්, ඒ ඇතා යම්සේ නම් එය අපට කියවා.

2816. ඡ්‍යවරණ දළ පැති යම්බදු ඇතකු ස්වජනයෙහි දක්කා නම් සතර දිගය සතර අනුදිග ය උඩි ය යට ය යන මේ දය දිගුන් අතර කවර නම් දිසාවෙක්හි ඒ ඇත්රජ සිටී දැයි වැද්දේ ඇසුදා.

2817. මොනින් උතුරු දිගාවෙහි කෙළින් මහන් පරවත සතක් ඇත. එයින් සයක් ඉක්ම ශියනුතා කිදුරනුගෙන් ගැවැසිගත්තා වූ මනාව පිපිගිය ස්වරණ පාර්ශ්ව නම් මහන් වූ පරවතයක් වෙයි.

2818. කිඳුරන්ගේ වාස හවනය වූ ඒ පරවතයට නැහි පරවත පාද්‍යාගේ මුල බලව. එවිට මෙසයට සමාන වරණ ඇති අට-දහසක් මූල් ඇති තුළගයක් දක්නෙහි ය.

2819. තක්වුණු කුසුද්‍රරෝ ජබනිසාමා
සැඩුමෙසෙනා දුපුසහා පරෙහි,
රකඩනති නා අවුයහස්සිනාගා
ර්සාදනතා වාතඡවපහාරිනා.
2820. නිවයනති තේ තමුල් පස්සයනාගා
කුපානති වාතස්සි එරිතස්සි,
මතුස්සූත් පන තක් දිස්වා,
හස්ම්. කරෙයුද් නාස්ස රෙජාපි තස්සාති.
2821. බහු හි මේ රාජකුලමත් සනති
පිළුඡනා ජාතරුපස්ස දෙවි,
මුත්‍ය මණ්ඩවේෂරියාමයා ව
කිං කාජසි දනකපිළුඡනිනෙනා,
මාගරතුකාමා කුසුද්‍රර් ජබනිසාමා.
ලදහු සාතෙස්සයි උද්දුපුනෙනා.
2822. සා ඉස්සිනා දුක්විතා විස්මි උද්දු
උද්ධික්ෂි සුස්සාමි අතුස්සරහි,
කරෝති මේ උද්දක එතමන්
දස්සාමි තේ ගාමවරාති පක්ඩී.
2823. කන්වුණු කන්වුමුපෙති යානා
විලිස්ස කා නහානගතස්ස හොති,
කථුන් සො නහායති නාගරාජා
කර් විජානෙමු ගතිං ගජස්සි.
2824. තහෙව සා පොකුරණ් අදුර
රමා සුතිනා ව මහොදිකා ව,
සඹුප්පලිතා හමරගණානුවිණුණා
එන් හි සො නහායති නාගරාජා.
2825. සියං¹ නහාතො උපාලමාලධාරී
සබඩෙතො පුණුඩිකතනවඩි,
ආමොදමානො ගවුත්ති සනතිකෙ ත.
පුරකුනා මහොසි. සබඩදාං.
2826. තහෙව සො උගිහොනාන වාක්‍ය.
ආදය තුළුක්කී ධිනුක්කී උද්දු,
විතුරිය² සො සනත ගිරි මුහනෙනා
සුවණුපස්සි. නාම ගිරිං උපාර්.

1. සිත් - මඟස්.

2. වැශෙරයා

2819. එහි අධිවරණ දළ ඇති තනි සුදු පැහැයෙන් යුත් අන්‍යයන් විසින් මැඩලිය නො භැං ඇත්තරඡ හිඳියේ. රිය හිසකට සමාන දළ ඇති වාත වේගයෙන් ගොස් සතුරන්ට පහර දෙන්නා වූ අවදහසක් ඇත්තු ඒ ඇතු ආරක්ෂා කෙරෙන්.

2820. ඒ ඇත්තු බිජපූජු ලෙස ප්‍රය්‍රාය කරමින් සිටින්. කම්පා වූ වාතයට ද කිපෙන්. එහි දී මිනිස් වුවකු දක අඟ කරන්නාහ. ඔහුගේ ප්‍රිලි ද ඉතිරි නො වින්නේය සි දේවී තොමෝ කිවා ය.

2821. එම්බා දේවීනි, මේ රජකුලයෙහි රන්මුවා පළදනාවේ ද මුතු මැණික් වෙරඟ මිණිමුවා බොහෝ පළදනාවේ ද ඇත්තාහ. දළ පැලදුමෙන් කවරක් කරන්නට ද? අධිවරණ දළැති ඇතු මරඛනු කැමැත්ත් වෙහි. නො එසේ නම් වැදි පුතුයන් නස්වනු කැමැත්-තෙහි ද? සි වැදි පුතුය ඇයි ය.

2822. වැදි පුතුය, ඒ මම හටගන් රේරුහා ඇත්ත් දුකින් පෙරණීම් ද බෙමි. එය සිහි කරමින් මම මත්තෙහි ද සුසුම් ලන්-නෙමි. වැදි පුතුය, මාගේ මේ කාරණය කරව. තව ගම්වර පසක් ද දෙන්නෙමි සි දේවීය කිවා ය.

2823. දේවීනි, ඒ හස්තිනාග තෙම කොතනක වෙසේ ද? කිනම් තැනාක සිටිමට පැමිණියේ ද? නැමට ගියා වූ ඔහුගේ ගමන් මාරුගය කවරක් ද? හේ කෙසේ ස්නාන කෙරේ ද? ඇතුගේ ගතිය (පිළිවෙළ) කෙසේ නම් දැනගනිමු ද සි වැදි තෙම ඇපුවේ ය.

2824. ඒ වාසස්ථානයෙහි ම තුදුරුතන්හි සිත්කළු මනා තොවු-පළක් ඇති මහත් ජලයෙන් යුත් මනාව පිපිගිය බමර සමුහයා විසින් ගැවැසීගන් ඒ පුෂ්ඨකරණයක් (ජූදුනතා නම් විල) ඇත්තේ ය. ඒ හස්තිරාජ තෙම මෙහි ස්නානය කරයි.

2825. සිස පටන් තැවාවූ උපුල් මල් දරන්නා වූ සියල්ල සුදු වූ හෙළ පියුම් බඳු සමින් යුත් ගරීර ඇති ඇත්තරඡ තෙම සතුවු වෙමින් “සබඩදා” නම් මෙහෙසිය පෙරව කොට ස්වකීය වාසස්ථානයට පැමිණියේ යයි දේවී තොමෝ කිවා ය.

2826. ඒ වැදි තෙම එහි දී ම දේවීයගේ වචනය ඉගෙන හියවුර ද මහදුන්න ද ගෙන මහත් වූ පරවත හත ඉක්මවා “සුවණු-පසස්” නම් වූ මහාපරවතය දැන ගත්තේ ය.

2827. ආරුයෙසෙලු හවනා කිහිතරානා
මලොකයේ පෙනෙනපාදමුලු,
තත්ත්වයා මෙසසමානව්‍යාචා
කිග්‍රෑධරාජ් අවයිසහස්‍රපාද්.
2828. තක්සිද්‍යා කුණුරුරු ජ්‍යෙෂ්ඨයා
සබැඩෙනා දුපුසහා පරෙහි,
රකඩතත්ත්ව තා අවයිසහස්‍රනාගා
ර්සාදනානා වාතප්‍රව්‍යපහාරිනො.
2829. තක්සිද්‍යා පොකඩරණී අදුරෝ
රමුලු පුත්තුකුණු මහොදිකකුණු,
සමුප්‍රාප්‍රතිත්ව හමරගණුනුව්‍යාචා
යනු හි සො නාහායත් නාගරාජා.
2830. දියානා තාගස්ස ගත් යිත්තිකුණු
විලිස්ස යා නාහානාගනස්ස හානි,
මිපාතමාග සැදී අනාරියරුපො
පොයාල්ලතා වින්තවසානුගාය.
2831. බණිකානා¹ කාපු එලකෙහි ජාදයි
අන්තානමාබාය ධුනුකුණු පුමැස්,
පස්සාගතන් පුපුස්සලෙන තාග
සමපායි² දුකුකට්කමලකාරී.
2832. විදෙශී ව නාගෝ කොකුමනාදී සොර
සබැව නාගා නින්නදු සොරරුපාජ්,
තිණකුණු කරයිකුණු වූණ්‍යාචා කරෙන්නා
ධාවීපු තේ අවයි දිසා සමන්තාතො.
2833. වධිස්සමෙනත්ත් පරාමසනොනා
කාසාවමදුකුවේ ධිජ් ඉසිනා,
දුකෙකින පුවයිසුදපාදී සහැනු
අරහඳිතො ස්ථානි අව්‍යාචාරුපො.
2834. අති කුසාවේ කාසාවා යො වන්‍ය පරිදහස්සත්,
අපෙනො දමසවෙන න සො කාසාවමරහත්.
2835. යො ව වන්නාකයාවස්ස සිලෙපු පුසමාභිතො,
ලපෙනො දමසවෙන ස වේ කාසාවමරහත්,

1. කකාන - වි.

2. සමපාරි - මණ්ඩා.

3. දුකුකන - වි.

2827. කිදුරන්ගේ වාසහවනය වූ පර්වතයට නැඟ පර්වතයාගේ පාමුල බැලුවේ ය. එහි මෙසයට සමාන වරණ ඇති අට දහසක් මුල් ඇති තුළගස දුටුවේ ය.

2828. එහි පශ්චාත්‍යාචාරී දේ ඇති සියල්ල සුදු වූ අනායන් විසින් මැඩ පැවැත්විය නො භැංශි හස්තියා දක්කේ ය. රියහිස සමාන දේ ඇති වාත වේගයෙන් ගොස් පහර දෙනසුළු වූ අට දහසක් හස්තිහු ඒ ඇත්රු ආරක්ෂා කරන්. යම් තැනෙක්හි ඒ හස්තිරාජයා ස්නානය කෙරේ ද,

2829. එහි තුළරු තන්හි පිහිටි සින්කලු යහපත් තොවුපලක් ඇති, මහත් දියෙන පිරුණු මනාව මල් පිළිගිය බමර සමුහයා විසින් ගැවැසිගත් පොකුණ දුටුවේ ය.

2830. ඇත්රු ගමන් කරන තැන් ද නැවැති සිටින තැන් ද ස්නානයට ගියා වූ මොහුගේ යම් ගමන් විටියක් වේ නම් එය දක විත්ත වසහයට ගියා වූ මෙහෙසිය විසින් මෙහෙයවන ලද අනායනී ස්වභාව ඇති වැදි තෙමේ වළක් සැරුවේ ය.

2831. වැදි තෙම වළක් සාරා තමන් ද දැන්න ද එහි ප්‍රවෙශ කරවා පුවරු වලින් වැශුවේ ය. නපුරුකම් කරනසුළු වූ ඒ වැදි තෙම තමන් පාර්ශවයෙහි ආවා වූ ඒ ඇත්රුට මහත් වූ රෝකින් විද්ධේ ය.

2832. විදිනාලද ඇත් තෙමේ හයානක ලෙස කුක්කිනාද කෙලේ ය. සියලු හස්තිහු ම හයානක ලෙස කුක්කිනාද කළාහු ය. ඒ හස්තිහු තාණ ද කාෂ්ට ද සුණු කරමින් හාත්පස අවධිට ම දිවිවෝ ය.

2833. මොහු නයම් දී පරාමර්ගනය කරන්නේ සංමින්ගේ ධිජය වූ කාජාය වස්තුය දුටුවේ ය. දුකින් ස්පර්ශ කරන ලද්ද වූ ඒ ඇත්රුට රහතුන්ගේ ධිජය සත්පුරුෂයන් විසින් නො තැපියපුතු යයි හැඳිමක් පහළ විය.

2834. යමෙක් වනාහි රාගාදී කෙලෙස් කසටින් යුක්ත වූයේ ඉංජිය දමනයෙන් හා වාක්සනායයෙන් තොර වූයේ කසාවත් දරයි ද හේ කසාවත් දැරීමට තුළුදු වේ.

2835. යමෙක් වනාහි ආයනී මාර්ගයෙන් වමාරා දුම් කෙලෙස් කසට ඇතිවැ සිවුපිරිසිදු සිල්හි පිහිටියේ නම් ඉදුරන් දැමීමෙන් හා ඇත්ත කීමෙන් ද යුත් ඔහු කසාවත් දැරීමට සුදුසුය.

2836. සමජීතා පුද්‍රසලෙන නාගෝ
අදුවැවිතේනා ප්‍රංශකා අජ්‍යිහාසි,
කිමහුය කිසිස වා සම් හෙතු
මම විධි කිසිස වායි පෙයාගෝ.
2837. කාසිසස රැසැසු මගහසි හදනෙනා
සා පුරිතා රාජකුලේ සුහදු,
තා¹ අදාසා සා ව මම අසිසි
දනෙනාහි අනෝතානි ව ම අවොව.
2838. බහු හි මේ දනුකුපුගා උලාරා
යේ මේ පිතුනැස් පිතාමහානා,
ජානානි සා කොඩනා රාජපුත්‍රි
වධනීකා වෛරමකාසි බාලා.
2839. උවෙහි කු ප්‍රංශ බර ගහෙනා
දනෙනා ඉමෙ ජීන් පුරා මරාමි,
ව්‍යුතාසි තා කොඩනා රාජපුත්‍රි
නාගෝ හනෙනා හන්ද ඉමසස දනුවා.
2840. උවියාය සෞ ප්‍රංශ බර ගහෙනා
ජ්‍යෙනාන දනුනානි ග්‍රුතනමසස,
වශ්‍ය සුහේ අපෘටීමේ ප්‍රලබ්‍යා²
ආදය පක්කාමි තත්තා හි බිජා.
2841. හයදුළීතා³ නාගවධෙන අවවා
යේ තෙ නාගා අවි දිසා විධාවු,
අදිස්වා⁴ පොසා ගර්ජවම්තනා.
ප්‍රමුණගමු යෙන සෞ නාගරාජා.
2842. තෙ තත්ත් කන්දීනා රෙදින්⁵ නාගා
සිංස සකෙ ප්‍රංශකා ඔක්කිරනා,
අගම-සු⁶ තෙ සගෙබ සකා නිකෙතා
පුරකුනා මහෙසි සබඩාදා.
2843. ආදය දනුනානි ග්‍රුතනමසස
වශ්‍ය සුහේ අපෘටීමේ ප්‍රලබ්‍යා,
සුවජ්‍යාරාජීනි සමනාමොදර
සෞ ප්‍රංශකා කාසිපුර උපාගමි
ලපනෙසි සෞ රාජකැසැසුය දනෙනා
නාගෝ හනෙනා හන්ද ඉමසස දනුවා.

1. සා තා අදාස සාව - රි. සායා. සා කා අදාස සා - මැසා.

2. පරව්‍ය - රි.

3. හයදුළීතා - මජ්‍යය, සායා.

4. අදිවාන - මජ්‍යය, සායා.

5. රෙදින් - මජ්‍යය, සායා.

6. ආගම්-සු - මජ්‍යය, සායා.

2836. මහත් වූ රෝකින් විදිනු ලැබේ ඇත් තෙම දුෂ්චර නො වූ සින් ඇත්තේ වැද්දට මෙසේ කියේ ය: යහළ වැදිපුතුය, කුමක් පතලීන් කුමක් හෙතු කොට ගෙන මට විද්ධේහි ද? මේ කවරකුගේ ප්‍රයෝගයෙක් ද?

2837. පින්වතුන් වහන්ස, කසි රජුගේ පුහද්දා නම් ඒ මහිලිකා තොමෝ රජකුලයෙහි පුදන ලද්දී ය. ඕ නුත් දුටුවා ය. ඕ තොමෝ දළවලින් ප්‍රයෝගන ඇතැයි මට ද කිවා ය.

2838. මාගේ පියවරුන්ගේ ද මුත්තණුවරුන්ගේ ද මහත් වූ බොහෝ දත්ත යුත්මයේ ඇත්තාහ දි ඕ තොමෝ දත්ති ය. තෙකුඩ ස්වභාව ඇති අභ්‍යන්තර වූ මා නසනු රිසි වූ, ඒ රාජපුත්‍රී තොමෝ වෙටර කළා ය.

2839. වැදිපුතුය, තෝ කියත ගෙන තැහි සිටුව. මාගේ මරණයට පෙර මේ දළ සිදුව. “හස්ති තනම එකාන්තයෙන් නසන ලද. එබැවින් මේ ඔහුගේ දළ දෙක ගනුව” දි ඒ තෙකුඩ ස්වභාවය ඇති රාජපුත්‍රීයට කියව දි බෝසත් තෙම කියේ ය.

2840. ඒ වැදි තෙමේ ද කියත ගෙන තැහිසිට උතුම හස්තියාගේ දළ සිද මේහිපිට ඇති හැම දළයකට ම වඩා අසමාන වූ සොහා ඇති ඉතා යහපත් වූ ඒ දළ දෙක ගෙන එතැනින් වහා නීක්ම ගියේ ය.

2841. ඇත්රජට විදීමෙන් මරණ බියෙන් බියපත් වූ යම් ඒ හස්තිහු අට දිසාවට දිවියාහු ද, ඇත් රජුගේ පසමිතුරු පුරුෂයා නො දක ඒ ඇත්රජ යම් තැනෙක්හි නම් එහි පෙරලා පැමිණියාහු ය.

2842. ඒ ඇත්හු එහි හඩා වැලැප ස්වකීය ඩිස මත්තෙහි පස විසුරුවා ගියහ. ඒ සියල්ලෝ ම සරවහදා නම් මෙහෙසිය පෙරට කොට සිය නිවස් බලා ගියේ ය.

2843. ඒ වැදි තෙම මේහිපිට තිබෙන හැම දළයකට ම වඩා මනො ඇ වූ ද සුන්දර වූ ද අසමාන වූ ද රන්වන් රැසින් හාන්පස බලන්නා වූ ද ඇත්රජුගේ දළදෙක රැගෙන කසි රටට පැමිණියේ ය. ගෙ තෙමේ “හස්තිරාජ තෙමේ නසන ලද්දේ ය. මේ ඔහුගේ දළ දෙක ගනුව දි” රාජකනුවට දුන්නේ ය.

2844. දිසවාන දන්නානි ග්‍රුතමසස
හතුපියසස පුරිමාය ජාතියා,
තනේව තසසා හදයා අභාලි
තෙනෙව සා කාලමකාසි බාලා.
2845. *සම්බාධිපතනා ව මහානුහාවා
සිත්. අකාසි පරිසාය මඟේකි,
පුෂ්ඩ-පු හික්ඛී පුවිමුත්‍රක්‍රියා
නාකාරණ පාතුකරුනත් වූද්‍යා.
2846. යමදුසාථ දහරිං කුමාරි.
කාසාවවන් අනගාරිය වරනත්,
සා බො තද රාජකීයෙකු අභාසි
අහං තද නාගරාජා අභාසිං.
2847. ආදය දන්නානි ග්‍රුතමසස
වගු පුහෙ අපහටමේ පරේනු,
යො ලුදුකො කාසිපුරං උපාගමි
සො බො තද දෙවිදතනා අභාසි.
2848. අනාවසුරං විරරක්‍රිය-සිත්.
ලඹාවවල වරිතමිදං පුරාණං,
විතදුරෝ විතසොකා විසමලලා
සයං අනියුත්‍යය අහාසි වූද්‍යා.
2849. අහං වො ගතන කාලන අභාසිං තත් හික්කිවා,
නාගරාජා තද හොසිං එවල ධාරෙර ජාතකතත්.

ඡදනාතජාතකං.

5. සම්භවජාතකං

2850. රජ්‍යෙකු පටිපතනාසා ආධිපච්චා පුවිරත,¹
මහත්² පත්‍රාම්ව්‍යාම් විශේෂතා පයවිං ඉමං.
2851. ධමෙමන ගො අධිමෙම අධිමමා මෙ න රුව්වත්,
කිවෙඩාව ධමෙමා, විවෙනා රසසුකු හොත් පුවිරත.
2852. ඉඩ වෙවානියුත්තා යෙන පෙන්ව³ යෙන අනියුත්තා,
යසං දෙව්මතුෂ්සිසු යෙන පපෙමු⁴ මාණ්‍යා.

* (ප්‍රශ්නාධිපතනා ව මහානුහාවා ඉවාදිකා) ඉමාගාලා දසබලසස ඉනෙකු
වෙනෙනත් ධමෙසඩාහකනේරේනි යිනා, අඩුකරා.

1. පුවිරතං - මෙය.

2. මහත් - ඩී. මෙය.

3. පදව - මෙය.

4. පපෙමු - මෙය, යතා.

2844. පලමු ජාතියෙහි ප්‍රිය ස්වාමීය වූ උතුම් හස්තියාගේ දළ දෙක දැක එහිදී ම ඇගේ හදවත පැඹෙනේ ය. ඒ අඟ තැනැත්තිය එයින් ම කළුරිය කළා ය.

2845. බුද්ධියට පත් මහත් අනුහාව ඇත්තා වූ ගාස්ත්‍යෙන් වහන්සේ පිරිස් මැද සිනා පහළ කළයේක. කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ ඩික්සූපු බුදුවරයෝ නම් නිකරුණෙන් සිනා පහළ නො කරනි යි කාරණය විවාහ.

2846. මහණෙනි, කසාවත් හැන්ද වූ සපුන්හි පැවිදී ව වසන්නා වූ යම් තරුණ කුමරියක් දක්නාපු ද ඕ තොමෝ වනාහි එකල්හි රාජකානුව වූවා ය. මම වනාහි එකල්හි ඇත්රජ වීමි.

2847. යමෙක් මිණිපිට නිබෙන දළ අනුරෙන් හැමට වඩා මතොඟ වූ යහපත් වූ අසම වූ දළ ගෙන කසී රටට ගියේ ද? නො වනාහි මෙකල දෙව්දත්ත විය.

2848. පහ වූ කෙලෙස් දරඟ ඇති පහ වූ ගොක ඇති රාජාදී කෙලෙස් ඩුල් රහිත වූ බුදුරජ බොහෝ කළකට පෙර පුරුදු කරන ලද නොයෙක් ආකාර ඇති මේ පුර්ව වරිතය ප්‍රකාශ කොට වදුලයේක.

2849. මහණෙනි, මම වනාහි එකල්හි ඒ ජ්‍යුනාත්‍ය විලෙහි වූයෙම්. එකල්හි ඇත් රජ ද වීමි. මෙසේ මේ ජ්‍යුනාත්‍ය ජාතකය දරවූ.

ජ්‍යුනාත්‍ය ජාතක යි.

5. සමාජව ජාතකය

2850. සුවිරත මාහ්මණය, අපි මේ ඉදිහත් නුවර රාජ්‍යයට ද කුරුරට අයිපති හාවයට ද පැමිණියෙමු. දැන් මේ පාලීවිය දිනාන්-නටත් රාජ්‍ය මහත් බවට පමුණුවා ගන්නටත් කැමැත්තෙමු.

2851. එය ද ධර්මයෙන් වේ. අධර්මයෙන් නො වේ. අධ්‍යීය රුවී නො වේ. සුවිරත නම් මාහ්මණය, රජුගේ ම ධර්මයෙන් වරිතයන් සෙසු ජනයා වියින් අනුගමනය කටයුතු ය.

2852. මාහ්මණය, යම් හෙයෙකින් මේ ලොකයෙහි ද නිජ නො ලබන ලද්ද වූ පරලෙවිහි ද නිජ නො ලබන ලද වෙමු ද යම් හෙයෙකින් දෙව්මිනිසුන් අනුරෙහි යසසට පැමිණෙන්නෙමු ද එය කියනු මැනැවී.

2853. ගෝහං අනුකූලී ධමණක්ද කක්‍රාමිව්‍යාමී බ්‍රාහ්මණ,
තං කං අනුකූලී ධමණක්ද බ්‍රාහ්මණක්වාහි පුව්‍යාමිතා.
2854. නායුදිතු විඩුරා රාජ එතදෙක්වාතුමරහති,
යං කං අනුකූලී ධමණක්ද කක්‍රාමිව්‍යාමී බිනතිය.
2855. එහි බො පහිතෙනා ගව්‍ය විඩුරස්ස උපන්තිකං
ත්‍රිකං. රක්‍යාවණණ්ඩ්ස හරං ගව්‍ය සුවිරත,
අනීහාරං ඉමං දේශා අනුධමණානුසිල්දියා.
2856. සාධිපාගා හාරද්වාගේ විඩුරස්ස උපන්තිකං,
තමද්දස මහාබ්‍රහමා අයමානං සකේ සරේ.
2857. රැස්සිභූහං පහිතෙනා දුනෙනා කොරව්‍යාස්ස යස්සිනො,
අනුං ධමණක්ද පුව්‍යාමී ඉවතුවේ පුධිවිලා
තං කං අනුකූලී ධමණක්ද විඩුරක්වාහි පුව්‍යාමිතා.
2858. ගඩං මේ පිදිස්සන්නි න තං සගක්‍රාමී බ්‍රාහ්මණ,
අපිධෙතුං මහාසිංහුං තං කරං සො හට්ස්සන්
න තෙ සගක්‍රාමී අක්වාතුං අනුං ධමණක්ද පුව්‍යාමිතා.
2859. හඳුකාරෝ ව මේ පුරෙනා ඔරසා මම අනුගේ,
තං කං අනුකූලී ධමණක්ද ගනකා පුව්‍යාමී බ්‍රාහ්මණ.
2860. සාධිපාගා හාරද්වාගේ හඳුකාරස්ස සන්තිකං,
තමද්දස මහාබ්‍රහමා ත්‍රිසිතනං සම්හි වෙසමනි.
2861. රැස්සිභූහං පහිතෙනා දුනෙනා කොරව්‍යාස්ස යස්සිනො,
අනුං ධමණක්ද පුව්‍යාමී ඉවතුවේ පුධිවිලා
තං කං අනුකූලී ධමණක්ද හඳුකාර බ්‍රාහ්මණ මේ.

2853. බූජ්මලුණය, යම්බලු මම එල විපාක සංඛ්‍යාත අර්ථය ද මේ අර්ථයට හෙතු වූ ධර්මය ද කිරීමට කැමැත්තෙම් ද බූජ්මලුණය, ඔබ විවාරන ලද්දේ ඒ අර්ථය ද ධර්මය ද මට කියව.

2854. ස්ක්‍රීය රජනුමනි, කුඩ වහන්සේ අර්ථය ද ධර්මය ද කිරීමට කැමැත්තු ය යන යම්ක් වේ ද, මෙය ප්‍රකාශ කිරීමට විඩුරප්‍රණ්ඩිතයා හැර අනෙකෙක් සුදුසු නො වේ යයි සුවිරත බූජ්මලුණ තෙම කියේ ය.

2855. සුවිරත බූජ්මලුණය, මෙහි එව. මා විසින් මෙහෙයන ලද්දහි විඩුර ප්‍රණ්ඩිතයන් සම්පයට යව. ස්වර්ණය පිළිබඳ නිෂ්ක අභයක් හැරගෙන යව. අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීම පිණිය පුජා වශයෙන් මෙය දෙව දි රජ තෙම කියේ ය.

2856. ඒ හාරධිජ ගොතුයෙහි වූ සුවිරත බූජ්මලුණ තෙම විඩුර ප්‍රණ්ඩිතයන් සම්පයට ගියේ ය. මහාබූජ්මලුණ තෙමේ තම ගෙහි ආහාර අනුහව කරන්නා වූ ඔහු දුටුවේ ය.

2857. මම වනාහි යස පිරිවර ඇත්තා වූ කොරව්‍ය රජ විසින් එවන ලද දුනයෙම් වෙමි. යුධියිල ගොතුයෙහි වූ ධන්ඡජය රජ තෙම අර්ථය ද ධර්මය ද අසවයි මට කියේ ය. විඩුර ප්‍රණ්ඩිතය, විවාරන ලද කුඩ වහන්සේ ඒ අර්ථයන් ධර්මයන් මට කියා දෙනුමැත්තා.

2858. බූජ්මලුණය, මහාජනයාගේ නොයෙක් සිතුවිලි නැමැති ගහ වසන්නෙම් දි කටයුත්තෙක් මට ඇතිවිය. ඒ මම ඒ සිතුවිලි නැමැති මහමුහුද වසන්නට නො පිළිවන් වෙමි. රේට කෙසේ නම් අවකාශයක් වන්නේ ද එහෙයින් අර්ථය ද ධර්මය ද විවාරන ලද්ද වූ මම තොපට කියන්නට නො සමන්මි දි විඩුර ප්‍රණ්ඩිත තෙම කියේ ය.

2859. බූජ්මලුණය, තමාට ද්ව උපන් හඳුකාර නාම ඕශරස පුතුයෙක් මට ඇත. කුඩ ඔහු වෙත ගොස් අර්ථයන් ධර්මයන් විවාරව දි විඩුරප්‍රණ්ඩිතයා කියේ ය.

2860. ඒ හාරධිජ තෙමේ හඳුකාරයා කරා ගියේ ය. මහා බූජ්මලුණ තෙමේ සිය ගෙහි පුන් ඒ හඳුකාර කුමරා දුටුවේ ය.

2861. මම වනාහි යස පිරිවර ඇති කොරව්‍ය රජහු වෙතින් පිටත්කර එවන ලද දුනයෙමි. යුධියිල ගොතු ඇති ඒ රජ තෙම අර්ථයන් ධර්මයන් ගැන අසව දි කියේ ය. හඳුකාරය, ඔබ ඒ අර්ථයන් ධර්මයන් මට ප්‍රකාශ කරනු මැතිව.

2862. මංසකාජ¹ අවහාය ගොඩං අනුපතාමහා,
න තේ සකෙකාමි අක්කාතු අන්. ධම්මක්ද පුව්සේනා.
2863. සකුරෝයා නාම මේ භාතා කණීටේයි මේ සුව්රත,
න් න් අන්ක්ද ධම්මක්ද ගනකා පුව්සු බ්‍රාහමණ.
2864. සවාධිපාගා භාරද්වාජෝ සකුරෝයසස උපතන්කා,
තමදූස මහාමුහුරා නීයිනා. සමහි වෙසම්නි.
2865. රසෙක්කුගා. පහිනා දුනෙනා තොරව්‍යසස යසස්සේනා,
අන්. ධම්මක්ද පුව්සේයි ඉවතුවි යුධියේලදා
න් න් අන්ක්ද ධම්මක්ද සකුරෝයකාහි පුව්තිනා.
2866. සද ම. ගිලත්² මවු සාය. පානා සුව්රත,
න තේ සකෙකාමි අක්කාතු අන්. ධම්මක්ද පුව්සේනා.
2867. සමහවා නාම මේ භාතා කණීටේයි මේ සුව්රත,
න් න් අන්ක්ද ධම්මක්ද ගනකා පුව්සු බ්‍රාහමණ.
2868. අඛුතෙනා වත භෞ ධම්ලා නාය. අස්ථාකරුවත්,
තයා ජ්‍යා පිතාප්‍රත්‍යා තෙපු පසුකුය තනා විදු.
2869. න න. සකෙකාලී අක්කාතු අන්. ධම්මක්ද පුව්තා,
කං. තු දහරෝ ජසිනු අන්. ධම්මක්ද පුව්සේනා.
2870. මා න. දහරෝති උසුකුසි³ අපුව්‍යිතාන සමහව්,
පුව්තිත්ව, සමහව්. ජසිනු අන්. ධම්මක්ද බ්‍රාහමණ.
2871. යථාපි වනෙදු විමලදා ගව්ත. ආකාසධානුයා,
සබෑ තාරා⁴ගණ ලොකේ ආහාය අතිරෝවත්.
2872. එවටපි දහරුපෙනා පසුකුයෝගෙන සමහවා,
මා න. දහරෝති උසුකුසි අපුව්තාන සමහව්.
පුව්තාන සමහව්. ජසිනු අන්. ධම්මක්ද බ්‍රාහමණ.
2873. යථාපි රමුකො මාසො ගිමුහාන. භෞති බ්‍රාහමණ,
අතවිසෙශුකුහි මාසහි දුමුපුපේහි සොහනි.

1. කාවා - වි,

2. ගිලතෙ - වි. මඟයා.

3. මසුනුපි - යායා.

4. තාර - වි. යායා. යක්කාතර - මඟසා.

2862. යම්සේ පුරුෂයෙක් මූල මස් කද බිම තබා ගොයකු ලුහු බඳීද එමෙන් ම මම ගෙහි බිරිද සිටිය දී පරදරාවන් වෙත යම්. එහෙයින් අර්ථය ද ධර්මය ද විවාරන ලද්ද වූ මම තොපට කියන්නාට නො හැක්කෙමි යි කියේ ය.

2863. සුවිරත බ්‍රාහ්මණය, සංශ්ඡය නම් වූ මාගේ කනිවු සහොදරයෙක් ඇත. නුම ගොස් අර්ථයන් ධර්මයන් ඔහු විවාරව.

2864. ඒ භාරද්වාජ තෙමේ සංශ්ඡය වෙත ගියේ ය. මහාබ්‍රාමණ සිය නිවසෙහි ඩුන් ඔහු දුටුවේ ය.

2865. මම වනාහි යස පිරිවර ඇත්තා වූ කොරවා රජු වෙතින් එවන ලද දුනයෙම්. යුධිවැසිල ගොනු ඇති ඒ රජ තෙම අර්ථයන් ධර්මයන් අසව යි මෙසේ කියේ ය.

2866. එම්බා සුවිරත බ්‍රාහ්මණය, හැම කල්හී හටය ද, උදය ද මරුවා මා ගිලියි. අර්ථයන් ධර්මයන් අසන ලද්දෙහි මම නුමට කියන්නාට නො හැක්කෙමි යි සංශ්ඡය තෙම කියේ ය.

2867. එම්බා සුවිරත බ්‍රාහ්මණය, මාගේ සම්භව නම් කනිවු සහොදරයෙක් ඇත. නුම එහි ගොස් අර්ථයන් ධර්මයන් ඔහු විවාරව යි සංශ්ඡය තෙම කියේ ය.

2868. පින්වත එකාන්තයෙන් මේ ධර්මය අද්ඛුත ය. අපට මෙය රුවී නො වේ. පියාත් දෙපුතුනුත් යන තිදෙනොක් වූහ. ඔවුනාතර එකෙකුත් මේ ධර්මය ප්‍රජායෙන් නො දකින්.

2869. අර්ථය ද ධර්මය ද විවාරන ලද ඔවුහු එය කියන්නාට නො හැකිවාපු ය. අර්ථයන් ධර්මයන් අසන ලද ලදරු තෙමේ කෙසේ නම් එය දැනී ද?

2870. සම්භවකුමරා නොවිවාරා ඔහු දරුවෙකු යි අවඡා නො-කරව, බ්‍රාහ්මණය, සම්භව කුමරු විවාරා අර්ථයන් ධර්මයන් දැනුව.

2871. යම්සේ අහස්හී යන වන්ද තෙම නිරමල ද? ඒ වන්දයා ස්වකීය දීප්තියෙන් ම ලෙවිහි සියලු තාරකාවන් ඉක්මවා ද?

2872. එසේ ම ප්‍රජායෙගයෙන යුත් සම්භව කුමරා පළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බෙලයි. ඒ සම්භව කුමරු නො විවාරා ලදරු යයි අවඡා කොට නො සිතව. අර්ථයන් ධර්මයන් සම්භව කුමරු විවාරා දැනාගනුව.

2873. බ්‍රාහ්මණය, යම්සේ ලීජ්මමාසයන් සම්බන්ධ වූ සින්කලු වූ බක්මස සෙසු මාසවලට වඩා ගස්වල පිපි මලවලින් ඉතා ගොහමාන වේ ද-

2874. එවම්පි දහරුපෙතො පසිකුයෙයාගෙන සම්භවේ,
මා නා දහරෝති උසිකුයි අපුරුණීන්වාන සම්භව්.
පුව්පූන්වා සම්භව්. ජසිකු අනු. ධම්මක්ද බ්‍රාහමණ.
2875. යථාපි ඩිමවා බුජේ පබිතො ගක්මාදනා,
නානාරුකෙකුහි සංක්ෂේපකා මහාජ්‍යතාරුලයා
මසධේහි ව දිකේකුහි දිසා භාති පවාති ව.
2876. එවම්පි දහරුපෙතො පසිකුයෙයාගෙන සම්භවේ,
මා නා දහරෝති උසිකුයි අපුව්පූන්වාන සම්භව්.
පුරුණීන්වා සම්භව්. ජසිකු අනු. ධම්මක්ද බ්‍රාහමණ.
2877. යථාපි පාවකො බුජේම අඩවීමාලි යසසිමා,
ඡලමානා වතෙන ගවේෂ අනලා ක්‍රිජ්‍යවත්තනී.
2878. සතාසනා ප්‍රිමකෙතු උත්තමාහේවනා. දහා,
නිසිලේ¹ පබිතගෙස්මි. පහුතෙදො² විරෝධති.
2879. එවම්පි දහරුපෙතො පසිකුයෙයාගෙන සම්භවේ,
මා නා දහරෝති උසිකුයි අපුව්පූන්වාන සම්භව්.
පුව්පූන්වා සම්භව්. ජසිකු අනු. ධම්මක්ද බ්‍රාහමණ.
2880. ජවතා හඳු. ජානනති බලිවද්‍යක්ද³ විජියෙ,⁴
දෙහන බෙනු. ජානනති භාසමානක්ද පණ්ඩිතා.
2881. එවම්පි දහරුපෙතො පසිකුයෙයාගෙන සම්භවේ,
මා නා දහරෝති උසිකුයි අපුව්පූන්වාන සම්භව්.
පුරුණීන්වා සම්භව්. ජසිකු අනු. ධම්මක්ද බ්‍රාහමණ.
2882. සවාධිපාගා භාරඳාපේ සම්භවස්ස උපනතිකා,
තමදුස මහාමුහමා කිළමානා. බහීපුරේ.

1. නියයීතෙ - සයා, නිසියේ - මරුයා.
2. බුජුනතජා - යුතා, මුශයා.
3. බලිවධ්‍යව - මරුයා.. යුතා.
4. විජියෙ - මරුයා.

2874. එසේ ම ප්‍රජායාගයෙන් යුත් සමහව කුමරා ලදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සමහව කුමරු නො විවාරා ලදරු යයි අවමන් කොට නො සිතව. බ්‍රාහ්මණය, අර්ථයන් ධර්මයන් සමහව කුමරු අතින් විවාරා දැනගනුව.

2875. බ්‍රාහ්මණය, යමිසේ, හිමෙන් යුත්ත වූ නොයෙක් වෘෂ්මයෙන් ගැවැසීගත්තා වූ දෙවස්මූහයාට වාසස්ථාන වූ ගැකීමාදා පර්වතය දිවාමය වූ ඕංශධයෙන් සියලු දියාවන් බෛජවා ද, සුවද විහිදුවා ද,

2876. එසේ ම ප්‍රජායාගයෙන් යුත් සමහව කුමරා ලදරු වූයේ ද, සෙස්සන් ඉක්මවා බබළයි. සමහව කුමරු නො විවාරා ලදරු යයි අවමන් කොට නො සිතව. බ්‍රාහ්මණය, අර්ථයන් ධර්මයන් සමහව කුමරු අතින් විවාරා දැනගනුව.

2877. බ්‍රාහ්මණය, ගිනිසිල් ඇති තෙරසින් යුත් කොනෙක් දර ලුවන් යූහීමට පත් නොවන්නා වූ ගියමග කළ කරන්නා වූ ගින්න යමිසේ නම් බබළා ද-

2878. පූජා වශයෙන් ලු ගිතෙල් අනුහව කරන්නා වූ ස්ව-කීය බුමයෙන් ම කෙතු කෙනෙය සිදු කරන්නා වූ උතුම් වින ලැහැබි දවන්නා වූ බොහෝ දර දවනනා වූ කුදාලුදුන්හි ගින්න රාත්‍රියෙහි යමිසේ බබළා ද,

2879. එසේ ම ප්‍රජා යාගයෙන් යුත් සමහව කුමරා ලදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සමහව කුමරු නො විවාරා ලදරු යයි අවමන් කොට නො සිතවූ. බ්‍රාහ්මණය, සමහව කුමරු අතින් අර්ථයන් ධර්මයන් විවාරා දැනගනුව.

2880. ගමන් වේගයෙන් ආජාතීය අශ්වයා ගැන දැනගනින්. බර ඉසිලිමෙන් වෘෂ්මයා ගැන දැනගනින්. දෙවිමන් දෙනුව ගැන දැනගනින්. කඳාවෙන් පණ්ඩිතයා ගැන දැනගනින්.

2881. එසේ ම ප්‍රජායාගයෙන් යුත් සමහව කුමරා ලදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සමහව කුමරු නො විවාරා ලදරු යයි අවමන් කොට නො සිතවූ. බ්‍රාහ්මණය, සමහව කුමරා අතින් අර්ථයන් ධර්මයන් විවාරා දැනගනුව.

2882. භාරද්වාජ ගොනුයෙහි වූ ඒ බ්‍රාහ්මණ තෙමම සමහව කුමරුගේ ස්ථිපයට ගියේ ය. මහාබ්‍රාහ්මණ තෙම ගෙයින් පිටත්හි ත්‍රීඩා කරන්නා වූ ඔහු දුටුයේ යයි වද්‍යස්සේක.

2883. රසේකුණ් පහිතා දුනා ගකාරවාසිය යසසියිනා,
අඟු. බලමක්ද පුවෙශයි ඉඩවුට් පුධිවිලා
ත්. ත්. අනුක්‍රී බලමක්ද සහවිකාශී පුවෙශිතා.
2884. තයස තේ අභමක්විසිය. යථාපි කුසලා තරා,
රාජා ව බො ත්. ජානාති යදී කාගති වා නවා.
2885. අඟු පුවෙනි සංසයා රසේකු පුවෙයා පුවිරත,
මා කන්‍යා අවසි රාජා අනෙකු ජාතා පුධිවිලා.
2886. අඡුන් තෙනෙක්ස්ව සංසයා රසේකු, පුවෙයා පුවිරත,
කුමැගැ.¹ න නිවෙසෙයා යථා මූලෙහා අවෙනසො.
2887. අන්‍යන් නාත්‍විතෙනයා දැඩමෙ. න සමාවරෝ,
අත්‍යන් නාපනාරෝයා² අනෙකු න යුතා සියා.
2888. යො ව එතාති යානාති කතු. ජානාති බෙක්‍රියා,
සද සො වබ්ධිතා රාජා පුකාපක්ව වන්දිමා.
2889. කුත්‍රිනාක්දී පියා භොති මිතෙනපු ව විරෝධති,
කායසි ගෙද සර්වසේකු, සහන. සො උපජුරේනිති.

සම්භවජාතක.

6. මහාක්මිජාතක.

2890. බාරාණසිය³ අඟු රාජා කාසිනා. රට්තිවඩිනා,
මිතෙනාමව පරිබුලෙහා⁴ අගමාසි මිගාලීරා⁵.
2891. තත් බ්‍රාහමණමදුක්වේ යො. විත්‍රාක්ලාසිනා,
විදියා. ගකාවිලාරාව කිසි. ධමනිසන්ත්.

1. කුමැගෙ. - මෙයා.
2. නාපනාරෝයා - නා.
3. බාරාණසිය - සායා. බාරාණසිය. - පි.
4. වබෙනා - මෙයා.
5. පරිබුළුලෙහා - සායා. මෙයා.
6. මිගාලීනා - සායා. මෙයා. මිගාලීරා - පි.

2883. මම වනානි යස පිරිවර ඇති කොරවය රජු වෙතින් පිටත් කරන ලද දුත්‍යාගම් වෙමි. පුදිජිල ගොනු ඇති ඒ රජ අර්ථය් ධර්මයන් අසව දි කියේ ය. සම්භව කුමාරය, මා විසින් විවාරන ලද ඔබ වහන්සේ ඒ අර්ථය් ධර්මයන් කියා දෙනුමැන.

2884. එබැවින් ඉතා දක්ෂයෙක් යම්සස් ද, තොපගේ රජ තෙමෙන් යම්සස් දැනාගනී ද? එසේ මම තොපට කියන්නෙමි. ඉදින් කරන්නේ හෝ නො කරන්නේ හෝ වේ ද, එයින්, මට කම් නැත.

2885. සූචිරත බාහ්මණය, අද කටයුත්තක් ගැන රජ විසින් විවාරන ලද ප්‍රධාන ඇමතියෙක් සෙට යයි කියා ද, පුදිජිල ගොනු-යෙහි වූ රජ එබැඳු කටයුත්තක් ඇති වූ කළේහි එය ප්‍රමාද කොට නො වෙස්වා.

2886. සූචිරත බාහ්මණය, රජු විසින් විවාරන ලද්දේ අධ්‍යාත්මය පිළිබඳ අතිත්‍යතා ලේඛනය ම කියන්නේ ය. විනතාන ගක්තියක් නැති මූලා වූවෙක් යම්සේ නම්, එසේ වූ අභ්‍යානුකරණ-යෙන් විශ්වාස කරනු ලබන දෙයැට මිසදිවූ සංඛ්‍යාත වැරදි මාර්ගයෙහි නො පිහිටුවන්නේ ය. දැකුණකරමපාල මාර්ගයෙහි පිහිටු වන්නේ ය.

2887. තමා ඉක්මවා නො පවත්නේ ය. හෙවත් අපායගාමී අකුසල් නො කරන්නේ ය. ත්‍රිවිධ දුෂ්චරිත සංඛ්‍යාත අධිර්මයෙහි නො භැංශිරෙන්නේ ය. දෙයැට දැජ්ටේ සංඛ්‍යාත අනාර්ථයෙහි නො-බස්නේ ය. නිකරුණේ යමක නො යෙදෙන්නේ ය.

2888. යම් රජේක් තෙමේ මෙකී කාරණ කරන්නට දැනී ද, ඒ රජ හැමකළේහි පුරපස සඳ මෙන් වැඩි.

2889. හෙ ගුනීන්හට ද ප්‍රිය වෙයි. මිනුයන් අනර ද බෙලුයි. ඒ ප්‍රාජා තෙමේ ගරිරයාගේ බිඳීමෙන් පසු ස්වර්ගලොකයෙහි උජ්-පන්තියට යේයි වදුලසේක.

සම්භව ජාතක දි.

6. මහාක්‍රි ජාතකය

2890. බරණැස් නුවර කසී දනුවූ වැස්සන්ගේ රට දියුණු කරන්නා වූ රජේක් විය. සයයහල් ඇමතියන් ද පිරිවරන ලද ඒ රජ මිගාමිර නම් උයනට ගියේ ය.

2891. එහි ග්‍රෙටතුඡ්ටයෙන් සුදු වූ කබර ක්‍රිජ්ටයෙන් කැලැල් ඇති, ප්‍රාය වැශිරෙන, කසන ක්‍රිජ්ටයෙන් පුත්, පිපුණු කොබෝ ලිල ගසක් මෙන් තහින් තහා කැඩී ගියා වූ කෘෂි ඉල්පි ගිය තහර ඇත්තා වූ බමුණකු දුවුයේ ය.

2892. පරමකාරුකෘෂ්ඨත්. පතන්. දිස්ත්‍රික්‍රීතා රාජ්‍ය යක්කානා. කතමොනුපි.
2893. හනුපාද ව තෙ සෙනා තතො සෙතතර¹. පිරෝ, ගතත්. කම්ලාසව්‍යානුනේතා කිලාසබහුලොවයි.
2894. වලිනාවලිසඩඩ්‍යාසා පිවි තෙ ත්‍රිතාතුනුනානා, කාලපබාව තෙ අඩුගා නාභ්‍යාද්. පස්සාමි එදිස්.
2895. උගසවිපාදේ තපිතො කිසේ, ධමනිසන්තිතො, ජාතා ආතතනරුපොයි කුතොසි² කනු ගවශයි.
2896. දුදුසි අයකාරෝයි දුක්‍රිතෝත්‍රා හිමදැස්සනා³, ජනෙනානි යාපි තෙ මාතා න තං ඉවශයා පස්සිත්තු..
2897. කි. කමමතකරා⁴ පුමෙකි කි. අවශ්‍යා අසාතයි, කිඛ්‍යාසා ය. කරිඹාන ඉදා දුක්‍රි උපාගම්.
2898. තයෙ තෙ අහමක්විස්සා. යථාපි කුසලො තරා, සව්‍යවිවාදී. හි ලොක්ෂණ. පස්සනායිධ පණ්ඩිතා.
2899. එකො වර්. ගොගවෙසය මූලෙහා අවශ්‍යාරී. වනෙ, අරකෘෂ්ඨ උරිතො⁵ විවතෙ නානාකුණුරුසෙවිතෙ.
2900. වාළමිගානුවරිතා විප්‍රනවේයාස්ථි කානනෙ, අවරි. තත් සත්‍යාහා. බුජ්‍යාපාසාසම්ප්‍රිතො.
2901. තත් ත්‍රිප්‍රකමදැක්වේ⁶. විසමටයි. බුඟක්විතා, පපාතම්භී උමෙනානු. සම්පන්නාඳුදාරීතා.
2902. වාතසීතානි⁷ හකෙකියි. තානි රුඩ්‍යී-සු මේ භුසා, අතිතො රුක්‍කමාරුයැයි⁸ තත් ගෙසසාමි ආයිතො¹⁰.
2903. එකමෙම හක්වත්. ආයි දුතිය. අහිපත්තීතා, තතො සා හණුදුලු¹¹ සාඛා ජීකා එරුපුනා විය.

1. සෙනතරා - ටි.

2. කුතොනු සං. ගවශයි - ටි

3. හිමව - මුශයා,

4. මකරා - ටි,

5. කං - ටි,

6. ඉරිතො - මුශයා, ඉරගෙන - ටි,

7. ත්‍රිජ්‍යාක - මුශයා, යා,

8. විතාසීතානි - මුශයා, යා.

9. රුක්‍කමාරුයි - ටි. මුශයා,

10. අයිතො - යා.

11. හජ්‍යාතො - ටි.

2892. අනිගිත් බැගුපත් බවට පැමිණි, දුකින් පිඩින ඒ මිනිසා දක විශ්මය පත් වූ රජ තෝ කිනම් යස්සයෙහි ද? සි අසුරුවේ ය.

2893. නුඩිගේ හස්න පාදයෝත් ග්වෙතවරණයහ. සිරස එටත් වඩා සුදු ය. නුඩිගේ ගරීරය තිත් සහිතය. මෙයේ නුඩි කුෂ්චට රෝග බහුල කොට ඇත්තෙහි ය.

2894. තොපගේ සිට ඇටවැලක් මෙන් උස් පහත් ය. තොපගේ ගරීරාවයවයෝ කළවැලැපුරුක් මෙන් වෙති. මෙබදු අන් පුරුෂයකු නම් තොදුටු විරිමි.

2895. තුඩි රජසින් ගැවැසිගත් පා ඇත්තෙහි ය. හටගත් ලද්වෙග ඇත්තෙහි ය. කාෂ වූයෙහි, ඉල්පුණ නාහර ඇත්තෙහි, සයින් පිඩිත වූයෙහි, වියලි සිරුරු ඇත්තෙහි ය. කොහි සිට අන්නෙහි ද? කොහි යන්නෙහි ද?

2896. බැලිය තොහැකි වූ, අයහපත් සටහන් ඇත්තෙහි ය. දුරවරණ වූයෙහි බිජිසුණු දැකුම් ඇත්තෙහි ය. නුඩිගේ වදු මව වූ යම් තැනැත්තියක් වේ ද, ඒ මව පවා තා දක්නට තො කැමැති වන්නි ය.

2897. පෙර කිනම් කරමයක් කෙලෙහි ද? කවර නම් අවධ්‍ය-යකු (වද තො කටයුතුන්කු) තැපුයේ ද? යම් ඒ දරුණු කරමයක් කොට මේ දුකට පැමිණියේ ද? සි අසුරුවේ ය.

2898. යම් හෙයෙකින් වනාහි මෙලොව සත්‍ය වවන කියන් නහුට නුවණුන්නේ පසසත් ද, එබැවින් මම දක්ෂ පුරුෂයෙක් යම්සේ ද එස් ගිවිට කියන්නොම්.

2899. මම එකලාව ගවයන් සොයුනින් ඇවේදිමින් මං මූලා වූයෙමි. අරාජක වූ, එස් වූ විවෙකයෙන් යුත් තොයෙක් හස්තීන් මියින් සේවනාය කරන ලද්දූවූ හිමාලයේ මිනිස් පියස ඉක්මවා හැසුරුණෙමි.

2900. වණි මාගයන් විසින් හැඩිරෙන ලද මහවනයෙහි මම මූලා වූයෙමි. එහි සත් දිනක් තිස්සේ සා පවසින් පෙළෙමින් හැසුරුණෙමි.

2901. ආහාර අනුහව කැමැති වූ මම එහි විෂම තැනෙක්කි පිහිටියා වූ ප්‍රපාතය දෙසට තැමුණු මිහිරි එල දරන තිකිරි ගසක් දැක්කෙමි.

2902. පළමු කොට සුලත්න් වැටුණා වූ ගෙධි අනුහව කෙලෙමි. ඒ ගෙධි මට බොහෝ සෙයින් රුවී විය. එයින් සැකිමකට පත් තො දුෂ්යම් ඒ ගසට තැග එහි හිඳගෙන ජුන්නෙමි.

2903. මා විසින් එක ගෙධියක් කන ලදී. දෙවන ගෙධිය කැමැති වන ලදී. ඉත්තපු පොරොවෙන් සිද්ධා ලද්දක් මෙන් ඒ යාබා තොමෝ බිඳුණාය.

2904. සෙයාහා සාඛාති උද්ධිජාදේ අවශ්‍යරෝ, අපත්තිටෙයි අනාලමෙක ගිරිදුග්‍යස්ථී. පාපතං.
2905. යහෝ ව වාරිගුණීරු. තසමා න සමප්‍රජිති¹, තත් සෙසි. නීරානන්ද අනාලරා දස රත්තියා.
2906. අලේස් කපි මාගස්ස් ගොනැඩුවෙයා² දීරිවරෝ, සාඛාති සාබා විවරණනා බාදමාතො දුමප්පාලං.
2907. සෙයා මං දිස්වා කිසි. පණ්ඩි. කාරුකුස්සමකරා³ මයි, අමෙනා කොනාම සෙයා එස්ස් එව්. දුකෙක්න අවිතො මනුශීස්‍යා අමනුශීස්‍යා වා අතනානා. මෙ පලවදය.
2908. තස්සූකුරුලි. පණාලෙනා ඉදා. වචනමුවිං, මනුශීස්‍යාහා. බ්‍රිසමපෙනා⁴ සා මෙ න නේ ඉතො ගත් තං වො වදම් හඳු. වො තුකු මෙ සරණ. හව.
2909. ගරුයිලං⁵ ගහෙනාන විවරං⁶ පක්කනෙ කපි, සිලාය යොගු. කනාන නිසහො එකදුව්.
2910. එහි මෙ පිවිමාරුයා ගිව්. ගණනාති බාහුති, අහං. තං උද්ධිරිස්සාම් ගිරිදුග්‍යත වෙගසා.
2911. තස්ස් තං වචනා. පුන්වා වානරීනුස්ස සිරීමතො, පිළිමාරුයා දිරස්ස ගිව්. බාහාති අණාතිං.
2912. සෙයා මං තතො සම්වාසි තෙපස්සී බලවා කපි, විහුකුස්සමාතො කිවෙෂන ගිරිදුග්‍යත වෙගසා,
2913. උද්ධිරිත්වාන මං සනෙනා නිසහො එකදුව්, ඉඩක මං සමම රක්කස්සු පසුපුරිස්සා. මුහුත්තකං.
2914. සිහා ව්‍යෙශා ව දිපි ව අවශකොකතරව්‍යයා, තෙ මං පමතන. හිංසේයුතු. තෙ සං. දියුවා නීවාරය.
2915. එව්. මෙ පරිනාතුන පසුපුරි සෙයා මුහුත්තකං, තදහං පාපකං දියිං පටිලව්‍ය. අයොනිසෙයා.

1. සමප්‍රජිතය. — මණයා. සායා.

2. ගොනැඩුලෙං — ටි. මණයා. සායා.

3. කාරුකුස්සමකරා — ටි. මණයා. සායා,

4. වසමපෙනා — ටි. මණයා. සායා.

5. හඳුනෙන — මණ මා. සායා.

6. ගරු. — ටි. මණයා. සායා.

7. තීවර — ටි. මණයා.

2904. ඒ මම අතු සමඟ උඩිකුරු වූ පා ඇත්තෙම යටිකුරු වූ හිස ඇත්තෙම පිහිටවක් ආලකිනායක් තැනි පර්වතදුර්ගයෙහි වැටු-ණෙම්.

2905. යම භෙයෙකින් ජලයෙන් ගැඹුරු වී ද එහෙයින් අත් පා බිඳීමට නො පැමිණියෙමි. එහි දුක්ඩුයෙම පිහිටවක් තැත්තෙම දස රියක් සයනය කෙලෙමි.

2906. ඉක්නිනි ගෙරින්ගේ වල්ග වැනි වලගක් අති පර්වත-යෙහි හැසිරෙන්නා වූ වලුරෝක් අත්තෙන් අත්තට පත්මින් ගස්වල ගෙඩි කමින් එහි පැමිණියේ ය.

2907. ඒ වලුරා ක්ෂේ වූ පැඩුවන් මා දැක මා කෙරෙහි කුළුණු කෙලේ ය. දින්වත, මෙහි දුකින් පෙර්ණා වූ හේ (මෙතෙම) කළරෙක් නම් වේ ද? මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක් ද? තමා තතු මට ද්‍රීවව.

2908. ඒ වලුරාට ඇදිලි බැඳ මේ වචනය කියෙමි. මම වනාහි විපතට පත් මිනිසේක්මි. මට මෙතුනින් යැමෙක් නම් නැත. එය නුඩිට කියේ. නුඩිට යහපතෙක් වේවා, නුඩි ද මට පිහිට වෙවයි කිමි.

2909. වලුරු රජ තෙම බර වූ ගලක් ගෙන ගල භා යෙදී මක් කොට පර්වතයෙහි හැසිරෙමින් මෙය කියේ ය.

2910. එව මගේ පිටට නැගුව. දේශීන් ගෙල අල්ලා ගනුව. මම තා වේගයෙන් ගිරි දුර්ගයෙන් ගොඩිට ගන්නෙමි සි වලුරා කියේ ය.

2911. ශ්‍රීමත් වූ ඒ වලුරු රජුගේ වචනය අසා ගෙධයී සම්පන්න වූ ඔහුගේ පිටට නැගු දේ අතින් ගෙල අල්ලා ගන්තෙමි.

2912. තෙපස් ඇති ගක්ති සම්පන්න වූ ඒ වලුරා ඉතා වේගයට පැමිණෙමින් දැකසේ ඒ නාරකාඩාවයෙන් මා විහා ගොඩි ගත්තේ ය.

2913. මා ගොඩි ගෙන වේගය වූ ග්‍රේෂ්‍ය වලුරු තෙම මේ එවන කියේ ය. යහළව, මම මොහාතක් කල් නිද්‍රානෙමි. එබැවින් මා ආරක්ෂා කරව.

2914. සිංහයේ ද ව්‍යාප්‍රයේ ද දිවියේ ද වලස්සු ද වෘක්‍යයේ ද යනාදී වණව මෘදුයේ මේ වනයෙහි වෙද්ද, නිදි ගත් භෙයින් ප්‍රමත්ත වූ මා ඒ සන්නයේ හිංසා කෙරෙන්, නුඩි ඔවුන් දැක වළකව්.

2915. මෙසේ මට ආරක්ෂා කරන්නට කියා ඒ වලුරු තෙම මොහාතක් නිදි ගත්තේ ය. එකල්හි තුනුව්‍යින් මෙතෙහි කිරීමෙහි යෝදුණු මම ලාමක වූ අදහසක් ඇති කරගත්තෙමි.

2916. හසෙකා අය.. මතුස්සානා.. යථා විසෙක්ද විනේ මිගා,
යනතුනිම.. වධිඛාන ජාතො බාදෙයා.. වානරා..
2917. අසිගතා ව ගම්ස්සාම් මංසමාදාය සමඟල්,
කනුවාර.. නිජ්‍රිස්සාම් පාලෙයා.. මේ හට්ස්සනී.
2918. තතො සිල.. ගහේඛාන මස්ක.. සන්නිතාලයි..
මම හත්තකිලනුස්සෑ¹ පහාරෝ දුබලො අපූ..
2919. සො ව වෙශෙනුදප්පගතා කපි රුධිරමක්වතො,²
අසුපුපුණ්ණි තෙනෙහති රෝදනෙහා ම.. උදිකුති.
2920. මායෙහා ම.. කරී හඳුනෙහා ක්ව.. ව නාමෙදිස.. කරී,
ක්ව.. ව බො නාම දිසායු අකෙක්ද වාරෙතුමරහසි.
2921. අහා වත රේ පුරිස තාව දුක්කරකාරක,
එදිසා විසමා දුගො පහාතා උද්ධිගතා මයා..
2922. ආනීගතා පරලොකාව දුක්කියා.. ම.. අමුක්දල්,
තනෙහාන පාපධමෙනා පාප.. පාපන විත්තින්..
2923. මා හෙව ක්ව.. අධිමතයි වෙදනා.. කටුක.. ඉපි,
මාහෙව පාපකමෙනා.. එල.. වෙළ..ව ත.. වධි.
2924. තයි මේ නානී විස්සාසො පාපධමෙලා අසක්ක්දතා,³
එහි මේ පිළිගතා ගවුත් දිස්සමානොව සන්නිකෙ.
2925. මූතෙනාසි⁴ හනු.. වාලාන.. පතෙනාසි මානුසි.. පද..,
අසමගො අධිමතයි තනා ගවුත් යථා සුබ..
2926. ඉද.. වනා ශිරිවරෝ රුහිර.. පකඩාලු⁵ මනුක..,
අසුනි සමුමර්යීක්වා තතා පක්තමාරුති.
2927. සොහ.. තෙනාභිසනෙසාස්ම් පරිලාභන අද්දිගතා,⁶
චියුවානො ගතෙනා වාරි.. පානු.. උපාගම්..

1. ගනා - මරය..

2. කපිරුහිර - වි. මරය..

* පාපධමෙම අසක්ක්දතා - ප.

3. මූතෙනාසි - නා.

4. පකඩාලු - රි. මරය.. සා.

5. අවිගතා හටිනිඩ් - රි. මරය..

2916. සෙසු වන මාගයන් මෙන් ම මේ තෙමේ ද මිනිසුන්ගේ ආභාරය වේ. එබැවින් සාදුකින් පෙළෙනෙම් මොසු මරා කන්නෙම් නම් යෙහෙකු හි සිතුවෙමි.

2917. අනුහව කරන ලද්දේ ද මාර්ගොපකරණ වගයෙන් මස් හැරගෙන යන්නෙම්. එහෙයින් වන කාන්තාරය එන්තර කරන්නෙම්. මට මාර්ගොපකරණ ද වන්නේය.

2918. ඉන්පසු ගලක් ගෙන හිසට ගැසුවෙමි. ආභාරයෙන් ක්ලාන්ත වූ මගේ පහර දුරවල විය.

2919. වෙශයෙන් නැහිට ලෙසින් වැකුණා වූ ඒ වැළුරු තෙමේ කුදාල පිරි දෙනෙනින් හඩුමින් මා දෙස බැළුවේ ය.

2920. පින්වත් තෙම මට යහපතක් නොකළේ ය. නුත් මෙන්දක් මට කෙලෙහි ය. නුත් ද දීර්ඝාසු වෙහිවා, මට විපන් කරන අනායන් වළකන්නාට වටනෙහි ය.

2921. මෙබදු නො කළ හැක්කක් කළා වූ අසන්පුරුෂය, මා විසින් මේ දුරුගම වූ ප්‍රජාතයෙන් ගොඩ නහන ලද තෝ මෙබදු අයුත්තක් කෙලෙහි ය.

2922. පරලොචින් ගෙනෙන ලද්දකු මෙන් නරාවලින් ගොඩ ගත්තා වූ තෝ (මා) මැරියයුතු කොට සිතුවෙහි ය. ලාමක ස්වභාව ඇති පාඨ වූ තා විසින් ඒ පවිතු අධ්‍යයෝ සිතන ලදී.

2923. අධර්මයෙහි පිහිටි තැනැත්ත, තෝ මෙබදු කටුක වෙදනා-වක් ස්පර්ශ නො කෙරෙහි වා, තා විසින් කළ ඒ පාප කර්මයාගේ විජාකය පූජ ගස නසන්නා වූ එලය මෙන් තා නො නසාවා.

2924. ලාමක ස්වභාව ඇති නො හික්මුණු තා කෙරෙහි මාගේ විශ්වාසයෙක් නැත. මා පිටුපස එව. පහ දැකිමින් ම යව.

2925. පින්වත් පුරුෂය, තෝ ව්‍යාලමාගයන් අතින් මූදන ලද්දෙහි ය. මිනිසිපියට පැමිණියෙහි ය. අධර්මීයය, මේ මාර්ගය යි. ඒ මගින් සැපසේ යව.

2926. පරවතවාරී වූ වැළුරු තෙම මෙසේ ප්‍රකාශ කොට මස්තකයෙහි ලේ සෝද පියා කුදාල පියාමා එතැනින් පරවතයට නැංගේ ය.

2927. ඒ මම වැළුරු රුෂ විසින් සාප කරන ලද්දෙම දැවිල්-ලෙන් පෙළෙනෙම්. දුවෙනු ලබන්නා වූ ගරිරයෙන් සුක්ත වැජ්‍ය පානය කරන්නට (එක් විලකට) ආවෙමි.

2928. අගේනා විය සනානෙනා රහමද රුධිරමක්වීනා, ප්‍රබෑලාහිතසඩිකා සසා සබැඳා මේ සමඟාෂ්ටර.
2929. යාචනෙනා උද්ධිජ්‍යනී කායසූම් නීජත්‍ය මේ, තාචනෙනා ගණු ජායෝ දැඩිස්බෙලවසාදිසා.
2930. ප්‍රභිනා පසසර්-සු මේ කුණපා ප්‍රබෑලාහිතා, යෙනා යෙනෙව ගවහුම් ගාමමසු නීගමමසු ව.
2931. දණ්ඩහත්‍යා නීවාරෙනානී ඉන්ධියෝ පුරිසා ව ۳۰, ඔක්ත්‍රුණු¹ පුත්‍රිගැනෙධින මාසු ඔරෙන ආගමා.
2932. එනාදිසා ඉදා දුකුඩ් සනන වසසානිදිනී මේ, අනුමෙහාම් සකා කමම් පුත්‍රිය දුකුවමනෙනා ගා.
2933. න් වෛ වදුම් හදුදා වෛ යාචනෙනාන් සමාගනා, මාසු මිනාන දුන්හිනෙනා මින්දුලෙනා හි පාපකො.
2934. කුටි කිලාපි හවි යො මිනානා² ඉඩදුහී, කායසිස හේද මින්දු³ නීරයේ සසා උපප්‍රජ්‍යතිනි.

මහාක්‍රිජාතකං.

7. දකරකබසපක්ෂා

2935. සවේ වෛ වුශ්‍යමානානා සනනනා උදකාණ්ඩිවේ, මතුස්සබලිමෙසාතො නාව් ගණ්ඩයා රසබසො අනුප්‍රජ්‍යං කුඩා දක්‍රියා මුක්කුවිසි දකරක්වීනා.
2936. මාතරං පියමං දුර්ජං හරියං දක්වාන හාතරං, තනෙනා සහායං දක්වාන පස්සීමං දුර්ජං⁴ බ්‍රාහම්‍යං ජ්‍යෙෂ්ඨං දුර්ජමත්‍යානා නොවිදුර්ජං මහොසධං.
2937. පොයසනා තේ ජනෙනානී ව දිසරනානුකටිසිකා, ජ්‍යෙෂ්ඨ තයි පුදුවිසිම් ප්‍රභිනා අනුදෙසිනී අභ්‍යං උපත්‍යිං කනා වධා තං පරිමොවයි.

1. ඕකතිණා - රී. මණසා.

2. මිනානිධ දුන්හි - මණසා.

3. මින්දුඩි - මණසා.

4. දුර්ජ - රී. යා.

2928. මුළු විල ගින්නෙන් ඩූභු කරන ලද්දක් සේ ද ලෙසින් එකී ගියාක් මෙන් ද පූජාවට හා ලෙයට සමාන ව මට වැටුණේ ය.

2929. යම්තාක් දිය බින්දු මාගේ ගරිරයෙහි වැටුණාහු ද, ඒ තාක් අඩබෙලිපල පමණ බුඩු හටගනී.

2930. මේ ගණධියෝ කුණුවුවාහු බිඳී පූජා ලේ වැගුරුණාහු. යම් යම් මගෙකින් ගම් නියමිගමීනි යෙම් ද—

2931. එහි ස්ත්‍රීහු ද පූරුෂයෝ ද දඩුගත් අන් ඇත්තාහු කුණු ගඳින් ගැවැසිගත් හෙයින් මේ දිගාවට තො එව යි මා වළකත්.

2932. දැන් මාගේ මේ දුකට හවුරුදු සතක් විය. පෙර නමන්ගේ දුෂ්කෘත කරමයාගේ විපාකය අනුහාටි කරමි.

2933. එහෙයින් තොපට මම කියමි. තොපට යහපතක් ම වේවා, යම් තාක් දෙනා මෙහි රස් වුවාහු ද, ඒ සියල්ලෝ ම මිත්‍රදේශී තො වෙන්වා, යම් හෙයෙකින් මිත්‍රදේශකරමය ලාමක වේ ද එහෙයිනි.

2934. මෙලොව යමෙක් මිත්‍රයනට දෞහ කෙරේ ද, හෙ කුෂ්ටරාගියෙක් කිලාය ඇත්තෙක් වේ. ඒ මිත්‍රදේශී තොම මරණින් මතු නිරයෙහි උපදී යයි වදුලුසේකා.

මහාක්‍රිජාතක දී.

7. උදකරාක්ෂණය ප්‍රශ්නය

2935. මහරජ, ගැඹුරු සයුරුරහි නැවකින් යාතා කරන කල්හි මිනිස් බිල්ලක් සොයන්නා වූ රකුසේක් නැව අල්ලා ගන්නේ නම් නුඩිගේ මැණියන් ඇතුළ සත් දෙනා අතුරෙන් කවරකු කෙසේ පිළිවෙළින් දියරකුසාට දී (දිය රකුසාගෙන්) මිදෙන්තොහි ද යි හෙටිනම් පරිවාරිකාව ඇසුවා ය.

2936. ආයුෂීවනි, පළමු කොට මැණියන් දෙන්නෙමි. ඉන්පසු බිරිය දී සහේදරයා දෙන්නෙමි. සතරවනුව යහළවා දී පස්වනුව බාහ්මණයා දෙන්නෙමි. සවනුව මම තමන් දෙන්නෙමි. මහොඡය පස්චිතයන් තො මැ දෙන්නෙමි දී රජ තොම කියේ ය.

2937. මහරජ, නුඩිගේ ඔව නුඩි වැය තැනැත්ති ය. නුඩි පොළණය කළ තැනැත්ති ය. ජම්හි නම් බාහ්මණයා නුඩි කෙරෙහි දුෂ්ට වූ කල්හි නුවණුති වූ යහපත දැක්මෙහි සමත් ඕ අනෙකකු පෙන්නා නුඩි මරණයෙන් මිදුවා ය.

2938. තං තාදියා පාණුදිදී ඔරසා ගබඩාරිණි,
මාතරා කෙන දෙසෙන දැජාසි දකරක්තෙනා.
2939. දහරා විය අලභ්‍යාරා බාරෙත් අපිලභ්‍යා,
දෙවාරිකේ අනිකටෝ අත්වල් පජයාත්.
2940. තතොපි පටිරාජානා සයා දැනාත් සාසත්,
මාතරා තතො දෙසෙන දැජාහා දකරක්තෙනා.
2941. ඉන්ගුමකස් පවරා අවවන්පියවාදිනි¹,
අනුගෙතා² පිලවත් ජායාව අනපායින්.
2942. අකුකාධිනා පක්ෂවලත් ප්‍රස්ථිනා අනුදස්සින්,
ලඛරි³ කෙන දෙසෙන දැජාසි දකරක්තෙනා.
2943. බිඩ්ඩාරතිසමාපනා අන්ත්වසමාගතා,
සා මං සකානා පුත්තනාතා අයාවා යාවතේ ධිනා.
2944. සොහා දාම් සාරතෙනා⁴ බහු උච්චාවච්ච ධිනා,
සුදුවච්ච වැශිතාන පව්තා සොවාම් ද්‍රමලතෙනා
ලඛරි. තතො දෙසෙන දැජාම් දකරක්තෙනා.
2945. යෙනොවිනා ජානපදා⁵ ආතීනා ව පටිගෙහා,
ආහතා පරරජ්‍යානී අහිවියාය⁶ බහු⁷ ධිනා.
2946. ධිනුගෙහානා පවරා සුරු නිවිණමනත්තා,
භාතරා කෙන දෙසෙන දැජාසි දකරක්තෙනා.
2947. මගාවිනා⁸ ජානපදා ආතීනා ව පටිගෙහා,
ආහතා පරරජ්‍යානී අහිවියාය බහු ධිනා.
2948. ධිනුගෙහානා පවරෝ සුරෝ නිවිණමනත්තා ව,
මයාය සුවිතෙනා රාජා අතිමණ්ඩත් දරකො.
2949. උපවානමලි මේ අයෙහි ත සො එති යලා පුරෝ,
භාතරා තතො දෙසෙන දැජාහා දකරක්තෙනා.

1. අදවනන පිය භාණිනී - මරස ස්‍යා.
2. අනුකානා - ස්‍යා, අනුපුළුනා - මරස.
3. උපවාන - මරස.
4. සාරතෙනා - ස්‍යා.
5. ජානපද - මරස.
6. අහිවියා - මරස.
7. බහු - ස්‍යා.
8. යෙනොවිනා - මරස.

2938. ප්‍රාණය දුන්නා වූ ලේඛි භොවා හැඳු ගැබීම් දරා සිටි එබඳ මැණි කෙනෙකුන් කිනම් වරදක් නිසා ජලරක්ෂාව දෙන්නෙහිදා සි පරිවාරිකාව දැසුවා ය.

2939. මහලු ව්‍යව ද තරුණීයක සේ නො පැලදිය මතා අඛරණ පළදියි. දෙරවුපාලයන් හා යුද සෙබඳන් හා වේලා තක්මවා මහන් කොට සිනාසෙයයි.

2940. තවද සාමන්ත රුපුනට මාගේ හස්න සේ අහවා තොමෝ මැදුනයන් අත හසුන්පත් යවයි. ඒ දෙපෙය භෙතු කොට ගෙන මව දිය රක්ෂාව දෙන්නෙම් සි කිය.

2941. මේ නයු දේවී තොමෝ ස්ත්‍රී සම්මාඟයට උතුම වූ බොතෝ පිය වවන බෙජෙන බාලකාලයේ පටන් සිතැහි ලෙස හැසුරුණු ආචාර සිලයෙන් යුත් සෙවණැල්ල මෙන් නොහැර පටන්නා වූ,

2942. නො කිපෙනසුපු වූ තුවණුන් පණ්ඩිත වූ යහපත අයහපත දක්මෙහි සමන් තැනැත්තියකි. එබඳ අගමෙහසිය කිනම් දෙසක් නිසා දිය රක්ෂාව දෙන්නෙහි ද සි.

2943. කාම ත්‍රිඩා රත්නයන් යුක්ත වූ අවැඩියක වූ කෙලෙස් වසයට පැමිණි මාගෙන් මේ නයු තොමෝ දු පුතුන්හට දෙන ලද හෙයින් නො ඉල්වියයුතු ධනය ඉල්ලයි.

2944. කාමයෙන් ඇලුණා වූ ඒ මම දීමට දුෂ්කර වූ කුදා මහන් ධනය දී පසුව (අඩමින් මා වෙත එන දු පුතුන්දක) දෙමිනස් වූයේම ගොක කරමි. ඒ දෙපෙයන් මම අගබිසාව දිය රක්ෂාව දෙන්නෙම් සි රජ තොම කියේ ය.

2945. මහරජ, යමකු විසින් ජනපදයේ දියුණු කරන ලද්දූ ද, යමකුන් විසින් පිටරට විසු තමුන්නාන්සේ නැවත ගෙට පමුණුවන ලද්දූ ද පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දදේද-

2946. දහුර්ධරයන් අතුරෙන් උතුම වූ ගුර වූ සියුම් තුවණුන් ඒ සහොදරයා කිනම් දෙසක් නිසා දිය රක්ෂාව දෙන්නෙහි ද?

2947. මා විසින් ජනපදයේ දියුණු කරන ලද්දහ. පිටරට සිටි රජ ද සිය ගෙට පමුණුවන ලද්දද ය. පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දද ය.

2948. මම දහුර්ධරයන්ගෙන් උතුම ද වෙමි. ගුර ද වෙමි. සියුම් තුවණුන්ගෙම් ද වෙමි. මා විසින් මේ රජ සුවපත් කරන ලද්දද යයි තරුණ වූ මෙතෙම් මා ඉක්මවා හැඳිය.

2949. ආය්සාවෙනි, හේ පෙර මෙන් උපස්ථානයට ද මා කරා නො එයි. ඒ දෙපෙය භෙතු කොට ගෙන සහොදරයා දිය රක්ෂාව දෙමි සි රජ තොමෝ කිය.

2950. එකරණන්ග උහයා තුවන්දී¹ දැනුසෙබවා,
උහා ජාතේන් පසුවාලා සහායා පූසමාවයා.
2951. වරියා තා අනුබනයිනෝ² එකදුකඩපුබා තව,
උසුෂකෙකා තෙ දිවාරහිං සබඩකිගැටිවසු ව්‍යාචටො³.
සහායා කෙනා දෙසෙන දුර්ජාසි දකරකුවිනා.
2952. වරියාය⁴ අයා අයෙකු පර්යේෂීනෝ මයා සහ,
අඡ්‍රාපි තෙනා විශේෂාන්ත අත්වෙලා පර්යේෂනි.⁵
2953. උක්කරියාපි මේ අයෙකු මන්නයාම් රහෙළගත්තා,
අනාම්පානා පවිසනි පූඛෙ අප්පාවේදිනා.
2954. ලුද්ධ්‍යාරා කමනාකාසේ අහිරිකා අනාදර්,
සහායා තෙනා දෙසෙන දුර්ජාහා දකරකුවිනා.
2955. කුසලා සත්‍යතීමිනානා රුදුණ්දී⁶ ආගතාගම්මා,
උප්පාදේ සුපිතෙන සුතෙනා නියුතාණේ ව පවෙසනේ.
2956. පලද්‍රියා⁷ ගුම්මානාලුක්කිස්ම් තාස්වත්තාපදුකොවීම්ද,
ම්‍රාහම ජා කෙනා දෙසෙන දුර්ජාසි දකරකුවිනා.
2957. පරිසායම් මේ අයෙකු මිලියන් උදිකඩනි,
තසමා අඡ්‍ර හමු ලුද්ධ් දුර්ජාහා දකරකුවිනා.
2958. සයමුද්‍රපරියායා මත් සාගරඹුණ්ස්ලා,
වසුන්දර් ආවසසි අමත්වපරිවාරිනා.
2959. වාතුරනෙනා මඟාරවේදා විජිතාවී මහඩලා,
පථව්‍යා එකරාජාසි යසේ තෙ විපුල් ගත්තා⁸.
2960. සොලයින්සේසභස්පානි ආමුතනමණිකුනඩලා,
නානාජ්‍යනාපද නාරීතා දෙවකක්ෂාපමා සුහා.

1. ස්වජන්ද - මජයා,
2. අනුබනයිං - මජයා.
3. විවචටා - මජයා.
4. වරියාම - මජයා.
5. සයුරුයේෂනි - මජයා.
6. රුතුණ්දී - මජයා.
7. පලද්‍රියා.
8. විසුලුගත්තා - වි.

2950. ඔබ වහන්සේ ද ඔහුගෙබර කුමරා ද යන දෙදෙනා ම මේ නූවර එක රයෙක්හි උපන්තාභ්‍යය. එවක් පටන් සමාන වයස් ඇති ඔහු ප්‍රාථමික දෙයෙයෙහි යැංචෝ වූහ.

2951. හේ කුඩාකල සිට ම ඔබ වහන්සේ සමග ම හැඹිරුණේ ය. ඔබ හා සමාන පුව දුක් ඇත්තේ ය. දිවා ය දෙක්හි උත්සාහ-වත් ව ඔබගේ සුම කටයුත්තෙහි යොදෙනුයි. එබදු යහළවා කිනම් දෙසයක් නිසා දිය රක්ෂාට දෙන්නෙහි ද සි ඇසුවා ය.

2952. ආයුෂීවනි, පෙර මා සමග හැඹිරීමෙන් මොහු මහන් කොට සිනාසුණේ ය. අදත් ඒ ආකාරයෙන් ම සීමාව ඉක්මවා මහන් කොට සිනාසේ යයි රජ තෙම කීය.

2953. ආයුෂීවනි, මා අගබිසොට සමග රහසිගත ව කජා කරන කළේහි නො කැදවා ලද (මෙමතම) වහා ගේ තුළට පිවිසේයි.

2954. ලද වාර ඇත්තේ අවකාශ ලැබූ මම විළිනැති අනාදරව හැඹිරෙන ඒ යහළවා ඒ දෙපයෙන් දිය රක්ෂාට දෙමි සි රජ තෙම කීය.

2955. මහරජ, මේ කේවටට නම් බමුණු තෙම සියලු නිමිති කිමෙහි දක්ෂය. සතුන්ගේ හඩ දන්නේ ය. ධර්මගාස්තු උගත්තේ ය. වත්දුග්‍රහණ සූයුෂීගහණයිය ඇතිවිමෙහි හෙතු දන්නේ ය. ස්වජ්න එලාඕල දන්නේ ය. ගමන් යාමෙහි ද ගාහප්‍රවේශයෙහි ද ගුණාගුණ කියන්නේ ය.

2956. භූමියෙහි ද අහසෙහි ද ගුණාගුණ කිමෙහි දස්සය. න්‍යාසු පද දැනුමෙහි සමර්ථය. එබදු බමුණා කිනම් දෙසයක් නිසා දෙන්නෙහි ද සි.

2957. ආයුෂීවනි, මේ බ්‍රාහ්මණයා පිරිස මැද දී මා දෙස ඇය දේශාව බලයි. එහෙයින් මම රෝද වූ බැම ඇති බමුණා රක්ෂාට දෙමි සි රජ තෙම කීයේ ය.

2958. මුහුදින් වට වූ සාගරයට කුණ්ඩලාහරණයක් බෙද වූ සියල්ල දරන්නා වූ මේ පොලොට ඇමතියන් විසින් පිරිවරන ලද නූඩ් වහන්සේ අයත් කොට ගෙන වසන්නැඩු ය.

2959. නූඩ් වහන්සේ සිව දිගට පතලා වූ මහන් රට ඇති දිනාගන්නා ලද ප්‍රදෙශ ඇත්තේ මහාබලැත්තභ්‍යය. මූල පොලවෙහි එක ම රජ වූවිහු ය. නූඩ් වහන්සේගේ යගස මහන් ව ඇතිර ගියේ ය.

2960. පළදනා ලද මේනිකොබාල් ඇති නොයෙක් ජනපද යන්ට අයත් වූ ස්ත්‍රීභු දෙව්‍යනන් සේ පැහැපත් වූවාභු සොලොස් දහසක් වෙති.

2961. එව්. සඛුබහසුමැනු. සඛුබිකාමස්මේදිනා., සුඩීතානා. පියා. දිසා. ජීවිතා. ආදු බිජිය.
2962. අම් ත්‍රි. කෙනා විශේෂුනා කෙනා වා පන හෙතුනා, පණ්ඩිතා. අනුරක්ඩනා පාණා. ව්‍යුව්‍ය දුව්‍යා.
2963. යත්‍රාපි ආගත්‍රා අයෝ මම භක්ති. මහොසුදේ, නාඩිජානාම් දීර්ඝ අණුමතනවිජි දුක්කතා.
2964. සම් ව¹ කිසුම්වි² කාලේ මරණ. මේ පුරු සියා, පුතෙන ව්‍ය මේ පසුතෙන්³ ව සුබාපෙයා මහොසුදේ,
2965. අනාගතා. පමුවරෙනු. සඛුමත්තා. විපස්සනි, අනාපරාධකමත්තනා. න දූෂ්‍ය. දකුරක්ෂනා.
2966. ඉද් සුතෙකාල් පක්ෂාලා මූලනීයස්සා⁴ භාසිතා, පැණ්ඩිතා. අනුරක්ඩනා පාණා. ව්‍යති දුව්‍යා.
2967. මාතු භරියායා භාතුව්‍ය සඛුනො බ්‍රාහ්මණස්ස ව, අත්‍යතනා වාපි පක්ෂාලා ජනනා. ව්‍යති ජීවිතා.
2968. එව්. මහැනිකා⁵ පක්ෂා නිපුණා සාමුහිකානී,⁶ දිව්‍යධම්ම හිත්ත්වාය සම්පරාගය සුබාය වාති.

දකුරක්ඩපෙශයා.

8. පණ්ඩිරක්ජාතිකා.

2969. විකින්ජනවාව. අනිද්‍යාමතනනා.⁷ අසක්ෂිතා. අපරිවක්ෂිතාරා. හයා තමනේති සයා. අබොධා. නාගා. යලා. පණ්ඩිරකා. සුප්‍රතෙකජා.
2970. ගො ගුයාමතනනා. පරිරක්ඩන්යා. මොහා නාරෝ සංසත් භාසමානො, තං හිතනමතනනා. හයම්බෙවති බිප්පා. නාගා. යලා. පණ්ඩිරකා. සුප්‍රතෙකජා.

1. සුවේද - මඟසා..
2. ක්‍රියාලේංචර් - රි. මඟසා..
3. පුඡක - මඟසා..
4. මූලනෙයසා - මඟසා..
5. භරියාචා - රි.

6. මහැනිකා - රි. මඟසා.. යායා..
7. සාමුහිකානී - මඟසා..
8. අක්දුලා - රි.
9. අපරිරක්ෂාරා - රි.

2961. මහරජ, මෙසේ සියලු අංගයන්ගෙන් යුත් සියලු කාම සම්පතීන් පිරිගිය පුව්පත් ව වෙසෙන්නාන්හට දිගු කළක් ජීවත්වීම පිය යයි තුවැනුත්තේ කියත්.

2962. එසේ නිබිය දී කවර හෙතුවක් නිසා මහෝජධ පණ්ඩිතයන් රකිමින් හරනාට නොහැකි වූ ප්‍රාණය පවා කෙසේ නම් හරනෙහි දැයි පරිවාශීකාව අපුවා ය.

2963. ආයුර්වෙනි, මහෝජධ තෙමේ යම් දිනාක සිට මා වෙතට පැමිණියේ ද එද සිට මෙතක් කාලය තුළ මහෝජධ පණ්ඩිතයන්ගේ ස්වල්ප මාත්‍ර වූ වරදක් ගැනවත් නො ම දැනීම්.

2964. ඉදින් මාගේ මරණය පළමු කොට සිදු වේ නම් මහෝජධ තෙමේ මාගේ දු පුතුන් ද මූණුපුරන් ද සුව්පත් කරන්නේ ය.

2965. මේ තෙමේ අනාගතාරථයන් ප්‍රතිශ්ථාපන්නාරථයන් යන සියල්ල දකී. නිරපරාධ වූ ත්‍රියා ඇති ඔහු දියරකුසාට නො දෙමි දි රජ තෙම කිය.

2966. එමතා පංචාල රටවැසියෙනි, වූලනීම්හේමදත්ත රජුගේ මේ කිම අයවු. රජ තෙමේ මහෝජධ පණ්ඩිතයන් රකිමින් හැර දුමිය නොහැකි ප්‍රාණය පවා හැර දමයි.

2967. පංචාල රජ තෙම සිය මුවගේ ද හායුරාවගේ ද සහෝදරයාගේ ද යහළවාගේ ද මූජ්මණ්‍යාගේ ද තමන්ගේ ද යන සයදෙනාගේ ම හැර දුමිය නො හැකි ඒවිත හැර දමයි.

2968. මෙසේ පූජාතොමෝ ලහන් ප්‍රයොජන ඇත්තේ ය. නිපුණ ය. යහපත් සිතුවිලි දාවන්නී ය. මෙලෙවැ හිත පිණිස හා පරලොව සුව පිණිස ද වන්නී ය, (හෙරි නම් පරිවාශීකාව කිවා යයි වදුලේස්ක.)

උදකරාක්ෂය පැනය දි,

8. පණ්ඩිරක ජාතකය

2969. විසුරුණා වූ විවන ඇති, නො සහවන ලද මන්ත්‍රණ ඇති, සංයත නො වූ කියුපුතු නො කියුපුතු බව නොදැන්නා වූ අනුවණ ඒ පුද්ගලයා අනුව තමා විසින් කරන ලද්ද වූ ම හය පසු පස යෙයි. කුමක් මෙන් ද යන්: පණ්ඩිරක නාය නම් වූ මා අනුව ගිය සුපරණයා මෙනි.

2970. යම් මිනිසෙක් සැහැවියපුතු රහස් මන්ත්‍ර කථා කරමින් එය රකිය නො හැක්කහුව මූලායන් කියා ද බිඳුණා වූ මන්ත්‍ර ඇති ඒ පුද්ගලයා පසු පසැ බිය ගමන් කෙරෙයි. කවරකු මෙන් ද යන්: පණ්ඩිරක නම් නායයා අනුව ගිය සුපරණයා මෙනි.

2971. නාඛුමිතෙනා ගරු අස්‍යා ගුයා වේදිනුමරහත්¹,
සුමිතෙනා ව අසමුද්‍රා සමුද්‍රා වා අනස්වා.
2972. විස්සායමාදර්ජීමහා අවලෝ
සමණා අය සමිතෙනා හාවිතගෙනා,
නස්සාහමක්වා විවර² ගුයාමන්.
අතීතමන්සා කපණා රුදුමි.
2973. තස්සාහා පුරිම් ඕගෙම ගුයා
වාව් හි ම නාසකක්³ සංයමෙනු.
තපුප්පාටතා හි හයමාගනා මේ
අතීතමන්සා කපණා රුදුමි.
2974. යො වේ නරෝ සුහද ම සැස්දමාතෙනා
ගුයාමන්සා යංසනි දුකුලිටන,
දෙදා හයා අප්වා රාගරෙනෙනා
පලුන්සීතෙනා⁴ බාලෝ අසංසය සො.
2975. තිරෝස්සාවාවා අසනා පවිවෙයා
යො සබානිසු මුදිරෙනි වාක්‍යා,
ආයිවිසො දමුවුබා ත්‍යාහු තං නාරා.
ආරා ආරා සංයමේ තාදිසමා.
2976. අනතා පානා කාසිකවනුනාක්
මනාපින්සීයා මාලවිජානක්,
ඡහාය ගව්තාමසේ සබානාමේ
සුප්පාණ්ණ පාණුපගනාව ත්‍යාමා.
2977. කොන්දියා⁵ තිණණා ගරහා උපත්
අස්මික්දී ලොකේ පානුහු නාගරාජ,
සමණා සුප්පාණ්ණ අප්වා තවෙව
කිං කාරණා පණ්ඩිරකගුහීතෙනා.
2978. සමණාතී මේ සම්මතතෙනා අහොසි
පියා ව මේ මනසා හාවිතගෙනා,
තස්සාහමක්වා විවර ගුයා මන්සා.
අතීතමන්සා කපණා රුදුමි.
2979. න වන්සී සගෙනා අමරෝ පළුබියා
පසුව්විධා නන්සී න නීත්‍යාන්ත්‍යා,
සැළින ධෙශෙන දියා දමෙන
අලුනාමබ්‍යාහරතී නරෝ ඉඩ.

1. වෙදෙනු - රි.

5. කාසිකා - රි.

2. රිචිරි - රි. මරසා, සායා.

6. මාලවිජානකාඩව - මරසා.

3. නාසකවී - මරසා.

7. කොන්දියා - මරසා.

4. පලුන්සා - රි. පලුන්සීකො - මරසා.

2971. අනුවර්තන මාත්‍රයෙන් මිතු වූයේ ගරු වූ සහභාලියයුතු කරුණ දැනගත්තාට නිසි නොවේ. අනුවණ සුභද මිතුරා ද අනර්ථකාරී තුවණුතියා ද රහස දැනගත්තාට නිසි නොවේ.

2972. මම මේ අවෝලකයා ගුම්ණයකැයි ද ලොකසම්මත යැයි ද භාවිත සින් ඇත්තෙකැයි ද විශ්චාසයට පැමිණියෙමි. ඔහුට මම ගුණ්යාරථය විවෘත කොට කිමි. දත් ඉක්ම ගිය යහපත ඇත්තේ බැගැපත් ව හඳුමි.

2973. සුපරණය, පළමු කොට සැහැවිය යුතු මේ වචනය ඔහුට සහවත්තාට මම නොසමන් විමි. මේ බිය මට ඔහුගේ පාර්ශ්වයෙන් පැමිණියේ ය. එහැයින් ඉක්ම ගිය යහපත ඇත්තෙම් බැගැපත් ව හඳුමි.

2974. යම් මිනිසේක් මොඩු සුභදය යි හඳුමින් පහත් කුලැනියකු කෙරෙහි ද්වෙෂයෙන් හෝ බියෙන් හෝ වැළි රාගවයයෙන් ඇල්ලේන් හෝ සැහැවියයුතු කරුණක් කියා නම්, ඒ අභානා තෙම නිසැක ව ම පෙරලා විනාශයට ප්‍රමුණුවනු ලබන්නේ ය.

2975. පිළිසන්වත්ත ඇති අසත්පුරුෂයන්ට අයත් වූ යමෙක් සැහැවිය යුතු වචනය පිරිස් මද කියා ද ඒ මිනිසා ආයිර්ඹිඡයකු මෙන් අයහපත් මුඛ ඇත්තෙකැයි කියත්. එබන්දු කෙරෙන් දුරින් ම දුරු වන්නේ ය.

2976. ආහාර ද පාන වර්ග ද කසී සඳහන් ද මනවතින ස්ත්‍රීන් ද මල් ද දිව්‍යමය සිදුගැඳ ද ඇහ ඉලිම් ද, යන සියලු කාම සම්පත් අත් හැර දමා යන්නෙමු. සුපරණය, දිවිතිම කොට තොප කරා පැමිණියමිහා. අපට පිහිට වට යි.

2977. ප්‍රාණියකු වූ නාගරාජය, ගුම්ණයා ද සුපරණයා ද තුළු ද යන තිදෙනා අතුරෙන් මෙලොට කවිලරක් නම් තින්දුවට පැමිණෙන් ද කවිර හෙයෙකින් සුපරණයා විසින් මම ගන්නා ලද්දෙම්දියි තමාට ම තින්දු කරව.

2978. හෙතම මා විසින් (පත්පුරුෂ) ගුම්ණයකැයි සම්මත කරන ලද්දේ විය. මට පියයෙක් ද විය. සිතින් සම්භාවනා කරන ලද්දෙක් ද විය. එහැයින් මම ඔහුට සැහැවියයුතු කරුණ ප්‍රකට කොට කිමි. ඉක්ම ගිය යහපත ඇත්තේ බැගැපත් ව හඳුමි.

2979. නාගරාජය, මේ පාරිවිචයහි නො මැරෙන ස්වභාව ඇති සහවයෙක් නම් නැත්තේ ය. ප්‍රභාව සමාන වූ තින්දු නො කටයුතු අන්කිසිවෙක් ද නැතු. සත්‍යවත්තයෙන් ද සුවරිත ධර්මයෙන් ද ප්‍රභායෙන් ද ඉන්දිය දමනයෙන් ද මෙලොට මන්‍යා තෙම නො ලැබේ හැකි දාය (අශ්වසමාපත්ති මාරුග එල තිරවාණ) ලබන්නේ ය.

2980. මාතා පිතා පරමා බජධිවානා。
නාස්සෑ¹ තතියා අනුකම්පකන්,
තෙසම් ගුයා.. පරම් න සංසේ
මනාස්ස හේදා.. පරිසඩ්කමාත්‍රාත්‍රා.
2981. මාතාපිතා භගිනීහාතරෝ ව
සහායා වා යස්ස හොඳයී සපකඩා,
තෙසම් ගුයා.. පරම් න සංසේ
මනාස්ස හේදා.. පරිසඩ්කමාත්‍රාත්‍රා.
2982. භරියා වේ පුරිස.. ව්‍යුතා කොමාරි පියහාණිනී
පුනරුදායසුපතා නැඩිතිසඩපුරකුතා,
තස්සාපි ගුයා.. පරම් න සංසේ
මනාස්ස හේදා.. පරිසඩ්කමාත්‍රාත්‍රා.
2983. න ගුයාමන්.. විවරදා රසෙකියා නා.. යටා නිදි..,
න හි පාතුකත්‍රා සාමු ගුයාමන්² පජ්‍රනාතා.
2984. පියා ගුයා.. න සංසේයා අමිතනස්ස ව පණසිත්‍රා,
යො වාමිසෙන සංහිරෝ භද්‍යන්ත්‍රාවන්‍රා.. ව යො තාරෝ.
2985. ගුයාමන්මසුලුද්ධා.. සමෙකාධයනී යො තාරෝ,
මනාගහදහායා තස්ස දසහුත්‍රා තිතිසුබනී.
2986. යාවන්ත්‍රා පුරිසස්සන්.. ගුයා.. ජානානතී මනත්තා,,
තාවන්ත්‍රා තස්ස උංක්‍රීගා තසමා ගුයා.. න විස්සපේ.
2987. විවිෂ්ව භාසේයා දිවා රහස්සා..
රත්නී.. ශිර.. නාතිවෙල්ල.. පමුකෙකු,
දුපසුතිකා හි සුනුනතී මනා..
තසමා මන්ත්‍රා බ්‍රිජමුපෙත් හේදා..
2988. යටාපි අස්ස නාගර.. මහන්තා..
අද්‍යාරක.. ආයසා.. ගද්‍යසාලා,,
සංත්‍රාඛාතාපරිබාලුපෙතා..
එවම් මේ තේ ඉඩ ගුයාමන්ත්‍රා.
2989. ය ගුයාමන්ත්‍රා අවික් ජ්‍යෙෂ්වාවා
දළා.. සදාස්වුසු නාරා දූලීවා,
ආරා අමිතනා බ්‍රිවරනතී තෙති
ආයිවිසාවාරිව සත්‍යසඩ්කා.

1. නයය - ලේඛන..

2. ගුණෝ අභ්‍යන් - වි.

2980. නැයන් අතුරෙන් මවුපියෝ උසස් වෙති. මොහුට මවු පියනට වඩා අනුකම්පා කරන ස්වභාව ඇති තුන්වැන්නෙක් නම් නැත්තේ ය. මන්ත්‍ර හෙදයෙහි සැක කරනුයේ ඔවුනට ද පරම රහස් නො කියන්නේ ය.

2981. යමකුගේ මවුපියෝ ද සංඛාදර සංඛාදරිෂු ද යහල්වෝ ද යන ස්වපක්ෂයෙහි වූවෝ වෙත් නම්, මන්ත්‍ර හෙදයෙහි සැක කරනුයේ ඔවුනට ද ප්‍රධාන රහස් නො කියන්නේ ය.

2982. ඉදින් ලදරු වියෙහි පසුවන ප්‍රිය තෙපුල් බෙණෙනා, පුත්‍ර සම්පත්තියෙන් භා රුපසම්පත්තියෙන් ද යසසින් ද පුක්ත වූ නෑ සම්බුද්‍යා විසින් පෙරවු කරන ලද භාර්යා නොමෝ මෙයි (තොපගේ රහස් මට කියවයි) පුරුෂයාට කියන්නී නමුදු මන්ත්‍ර හෙදයෙහි සැක කරනුයේ ඇයට ද ප්‍රධාන රහස් නො කියන්නේ ය.

2983. සැහැවිය පුත්ත ප්‍රකට කොට නො කියන්නේ ය. එය නිධානයක් මෙන් රක්නේ ය. දන්නපු විසින් සැහැවියපුතු කරුණ ප්‍රකට කිරීම යහපත් නොවේ.

2984. පණ්ඩිනතෙම රහස ස්ථිරයට නො කියන්නේ ය. සතුරාට ද නො කියන්නේ ය. යමෙක් ආම්පය හෙතු කොට ගෙන එක් වේද ඔහුට ද, හිතෙහි සහභාගත් සෞර (කපටි) අදහස් ඇත්තහුට ද රහස නො කියන්නේ ය.

2985. යම් මිනිසක් සැහැවියපුතු කරුණ නො දන්නපුට දැක්වා ද හෙතෙම මන්ත්‍රණය අන්කෙනුකුන් දැන ගනිතැයි හටගත් බියෙන් ඔහුට දෘසයෙක් ව ඉවසයි.

2986. මිනිසකුගේ මන්ත්‍රණය කරන ලද යම්තාක් සැහැවිය පුතු කරුණු යම් කෙනෙක් දනින් නම් එතාක් ම ඔහුට තැනි ගැනීම් ඇති වේ. එබැවින් රහස් නො මුදන්නේ ය.

2987. ද්වල් කාලයෙහි රහස් කරුණ විවේකව සිට කියන්නේ ය. රාත්‍රියෙහි කියන්නේ සීමාව ඉක්මවා හෙවත් බිත්තියෙන් පිට ඇශෙන සේ නො කියන්නේ ය. යම් හෙයකින් ලහ අයා සිටියහු මන්ත්‍රණය අසද්ද, එහෙයින් මන්ත්‍රණය වහා ම හෙදයට පැමිණෙන්නේ ය.

2988. දෙර නැත්තා වූ පුත්දර ගාලා ඇත්තා වූ භාත්පස කරන ලද දියඅගල් ඇත්තා වූ මහත් අයෙමය තුවරක් යමියේ වන්නේ ද, මේ ලොකයෙහි රහස් මන්ත්‍රණ ඇති ඒ පුරුෂයෝ ද මෙබන්දේ යයි මට වැටෙන්.

2989. නාගරාජය, රහස් මන්ත්‍රණ ඇත්තා වූ නො විසුරුණු වෙන ඇත්තා වූ සවාස්ථීයෙහි ස්ථීර වූ යම්බලු මකුප්‍රයෝ වේද්ද. (සීව්ච්චු කුමැති) සන්වසම්පූජයා සර්පයන් කෙරෙන් මෙන් පස මිතුරෝ ඔවුන් කෙරෙන් බැහැර වෙත්. ඔවුන් කරා ලංචන්නට අවකාශයක් නො ලබන්.

2990. හින්වා සරං පබඳීනො අවෙලුව
නගෙනා මූලෙන්ඩා වේචරනි සාසභෙතු,
තම්කි නු බො වේචරිං ගුයහමන්ත්
අස්ථා ව ධලදා ව අපාගතමහා.¹
2991. කර්. කරෝ භොති සුප්පන්සරාජ්
කිංසිලා කෙනා විතෙන වන්තා,
සමෙනා වරං හින්වා මලාධිතානි
කර්.කරෝ සහකමුපෙන් යානා.
2992. හිරියා තිතිකඩාය දමෙන බනත්සා
අසෙක්කාධනා පෙසුනිය. පහාය,
සමෙනා වරං හින්වා මලාධිතානි²
එව්.කරෝ සහකමුපෙන් යානා.
2993. මාතා ව පුත්‍ර තරුණ් තත්ත්වජ.³
සම්පස්ස ත. සබැගතන්. එරෝනි,
එවම්පි මේ ක්. පාතුරජු දිලිජු
මාතාව පුත්‍ර අනුකම්පානො.
2994. හනුරුජ ක්. මුවල⁴ වඩා දුර්වා
තයා හි පුත්‍ර නහි අසෙකු අන්වී,
අනෙකාවාසී දිනහකො අනුරෝ ව
රජසුදු පුත්‍රකුද්‍යතරෝ මේ අභාසි.
2995. ඉලෙව්ව වාක්‍ය. විසර්ජී⁵ සුප්පන්සරාජ්
ඡුම්ජා⁶ පතිවෙශාය දිරෝ දුර්වා,
මුත්‍රාජු ක්. සාධිතයාත්වන්තා
එලුදෙක භොති මයාහිගුනෙනා.
2996. ආතඩ්නින. යලා කුයලා හිසස්කා
පිපාසිතානා. රහදෙව සිනො,
වෙසු. යලා හිමිතවිතානා.⁷
එවම්පි තෙ සරණුම්භ. හවාම්.
2997. සංචිං කන්වා අමිතනන අණ්ඩුරෝ ජලාබුජ,
විවිරය දිං. සයසී⁸ කුතො තෙ ගයමාගත්.
2998. සංචිං පෙළව අමිතන මිනකස්ම්පි න විස්සසේ,
අභයා හයමුප්පන්තා. අපි මූලානි කනාති.

1. අපයනමු - මඟසා..

5. රිස්සාංඡි - මඟසා..

2. මලායතානි - නා.

6. ඡුම්ජා - වි.

3. තත්ත්වජ - වි. මඟසා.. සායා.

7. හිමිතවිතානා - වි.

4. මුවල - වි. මඟසා..

8. සයසී - මඟසා..

2990. ශිහිගේ අත්හැර පැවිදි වූ නිරවස්තු නගන මුඩු මහණක් පිඩු පිහිස හැඳිරෙයි. මම ඔහු කෙරෙහි රහස් කළා එලිදරව කෙලෙමි. එහෙයින් අරපයෙන් ද ධර්මයෙන් ද පිරිපුණෙමු.

2991. එමඟා සුපර්කුරාජය, කෙසේ කරනුයේ කවර ආචාර-යෙකින් සමන්වාගත වූයේ කිහිම් ව්‍යතයෙකින් පවත්නේ පැවිද්දෙනි හැඳිරෙමින් තෙෂ්ණ මමායන හැරපියා කෙසේ පිළිපදින්නේ ස්වර්ග-ස්ථානයට එලැණි ද?

2992. (යහළි නාරජ,) ලංඡ්ජායෙන් ද, ඉන්දිය දමනයෙන් ද තිතිකඩා සංඛ්‍යාත අධිවාසන ස්කාන්තියෙන් ද (ඉවසීමෙන් ද) යුත්ත වූ නො-කිපෙන ස්වභාව ඇත්තේ කේලාම් බස් හැරපියා මමායන දුරුකාට හැඳිරෙන්නේ ගුමණ නම් වන්නේ ය. මෙසේ ක්‍රියා කරන්නේ ස්වර්ග-ස්ථානයට එලැණින්නේ ය.

2993. යම්සේ මව සිරුරෙන් උපන් තරුණ පුත්‍රයා දැක ඔහු (වැළද) මුළු සිරුරෙහි පුත්පැස පතුරුවා ද, පක්ෂීරාජය, පුත්‍රට අනුකම්පා කරන්නා වූ මවක මෙන් නුඩි මට පහළ වූයෙහි.

2994. එමඟා නාගය, එසේ වී නම් අද තෝරා වධයෙන් මිදේව. පුත්‍රයේ තිදෙනෙක් ම වෙනි. ඇනෙක් සතරවැන්නෙක් නැතැ. ඔහු නම්, අතවැයියැ, අනුන් විසින් දෙන ලද්දේ ය. තමාට දව උපන්-නෙයැ යි. නුඩි මට ඔවුන්ගෙන් එක්තරා පුත්‍රයෙක් වූයෙහි ය. ඇලුම් කාට වසට,

2995. සුපර්ණ තෙම මේ වාක්‍යය කියා නාගයා හැරපිය. තෙමේ ද පොලොවෙහි පිහිටියේ “නුඩි අද මිදුණේ සියලු බිය ඉක්මවා සිටියෙහිය. ගොඩ හා දියෙහි මා විසින් රක්නා ලද්දෙක් වෙව.

2996. ලෙඩිකුට දක්ෂ වෙළඳායකු යම්සේ ද පවස් ඇත්තාකුහට සිතුල ජලායය යම්සේ ද, හිම කාලයෙහි සිතුලන් පිඩා ඇත්තහුට ගෙයක් යම්සේ ද, එසේ ම මම තොපට පිහිට වෙමි.” (කිය.)

2997. එමඟා නාගරාජය, පසම්තුරු වූ පක්ෂීයකු හා මිත්‍රසන්-වය කාට දළ විවෘත කාට සයනය කෙරෙහි. තට කොයින් බියක් ආයේ ද යි (සුපර්ණයා ඇසි ය.)

2998. අමිත්‍රය කෙරෙහි සැක කටපුතු මය. අමිත්‍රය මිත්‍ර වූ කල්හි ද විශ්වාස නො කරන්නේ ය. අහයස්ථාන වූ මිත්‍රරා කෙරෙන් බිය උපන්නේ ය. ජීවිත සංඛ්‍යාත වූ මුල ම සිදියි.

2999. කජනනු විස්සයේ තාක්මි යෙනායි කලහො කළේ, නිවැයනෙන යාත්ථ්‍යා සො දියුණි න රූපුති.
3000. විස්සාසයේ න ව නා විස්සයේයා අයඩිනිතො ව සඩිනිතො හටෝයා, තරා තරා විකුණු පරකකමෝයා යරා යරා භාව් පරෝ න ජ්‍යෙෂ්ඨු,
3001. තෙ දෙව්විණුග්‍රා පුබුමාලරුපා උහො සමා පුරුදෙයා පුකුණුන්වන්, උපාගමු කාදම්බියා අවෙලා මියුසිහුතා අස්සවාහාව නාගා.
3002. තළේ හටෝ පණ්ඩරකො අවෙලා සයමෙමවුපාගමු ඉද් අවෙශව, මුත්‍යාජ්‍යහා සබඩයාතිවනෙනා න හි තුන තුයෙනා මනසො පියමා.
3003. පියා හි මෙ ආයි පුප්‍රණ්ඩරාජා අයාසයා පණ්ඩරකොනා සව්ව්, සො රාගරගෙනා ව අකායි එතා පාපා කම්මා සම්පාත්‍යනා න මොහා.
3004. න මෙ පියා අප්පීයා වාපි රොති සම්පස්සනා ලොකම්මා පරකුදී, පුස් ඇතුළුතානා හි වියකුද්‍රනෙන අස්සකුද්‍රනා ලොකම්මා වරායි.
3005. අරියාවකාසොයි අනාරියා වායි අස්සකුද්‍රනා සකුද්‍රනසනිකාසො, ක්‍රිජ්‍යාලිජාතිකායි අනාරියරුපා පාපා බහු දුව්වරිතා අවාරි.
3006. අදුව්ස්ස තුව් දුනි දුනි ව පිසුනා වයි, එතෙන් සව්ව්විණුන මුද්‍රා තෙ එලතු සත්‍යධා.
3007. තසමා හි මිත්‍යානා න දුනිතබඩා මිත්‍යාදුනා පාපියා නාත්‍යා අස්සකුද්‍රා ආයිතනසනා නිහනා පර්බායා ඉන්ස්ස වාකෙශන හි ස.වරෝ හනෙන්ති.

ප ජ්‍යෙරකජාතක..

2999. යමකු සමඟ කළහ කරන ලද්දේ ද ඔහු කෙරෙහි කෙසේ නම් විශ්වාස කරන්නේ ද? සතුරන් ඇත්තතු විසින් නිතර යන්නයෙන් විසියයුතුයි. ගෙතෙම සතුරන් සමඟ නො ඇලැයි.

3000. තමා කෙරෙහි විශ්වාසය ඇතිකරවන්නේය. එහෙන් ඔහු විශ්වාස නො කරන්නේය. තමා කෙරෙහි සැක නො කරන ලද්දේ ද (සතුරා කෙරෙහි) සැක කරන්නෙක් වන්නේය. යම යම විදියකින් අන්‍යා අදහස නො දැනගනී නම් නුවණුන්නේ එසේ එසේ වියීය කරන්නේ ය.

3001. දෙවියන්ට සමාන වර්ණ ඇති සිවුමලැලි වූ, පිරිසිදු වූ පින්කදු දෙකක් බලු ඔවුනොවුන් එක සමාන වූ පුරුෂ නාගයෝ දෙදෙන එක්ව රිය උපුලන අයුන් මෙන් කාදම්බිය නම් අවෙලකයා වෙත පැමිණියා.

3002. ඉක්තින් පණ්ඩරක නම් නාරජ තෙම අවෙලකයා වෙත තෙමේ ම පැමිණ මෙය කියේ ය. ‘‘අද සියලු හය ඉක්ම වූ මේදානා වූ මම ඒකාන්තයෙන් නුඩිගේ සිතට ප්‍රියයෙක් නො විමි’’ යි.

3003. පණ්ඩරක නම් නාගයාට වඩා දූපරණරාජයා නිසැකයෙන් ම මට ප්‍රියය යන මේ කරුණ සත්‍යයකි. රාගයෙන් ඇලුණා වූ ද ඒ මම දැනගෙන ම මේ පාපකරුමය කෙලෙමි. මුළාවන් නො දා නො වේ යයි අවෙලකයා කියේ ය.

3004. මෙලොවන් පරලොවන් බලන්නා වූ පැවිද්දකුට මට ප්‍රියය, අප්‍රිය ය, යන හැඳිමක් නැත. නුඩි වනාහි මතා සංයත වූ පැවිද්දන්ගේ වෙශයෙන් අසායන වූයෙහි මෙලොව හැසිරෙන්නෙහි ය.

3005. නුඩි වනාහි ආයීයකුට බලු ස්හාව ඇත්තෙහි. එහෙන් ගති පැවතුමින් අනායන් ද වෙහි. සංයම නැත්තෙහි. එහෙන් සංයම ඇත්තකු බලු වෙහි. පාප සංඛ්‍යාත කාණ්ඩායෙහි ඇලුණෙක් වෙහි. නිරල්පා ස්වභාවය ඇත්තෙහි. ලාමක වූ බොහෝ දුෂ්චරිතයෙහි හැසුරුණෙහි යයි නාරජ තෙම නිජ කෙලේ ය.

3006. ‘‘(එමඳා නිගණ්‍යය,) මිත්‍රදුහාහි වූ නුඩි දුෂා නො කළා වූ මිත්‍රයාට දුෂා කෙලේ ද වෙහි. කේලාම් කියන්නේ ද වූයෙහි. මේ සත්‍ය වවනාය කරන කොට ගෙන තොපගේ මස්තකය සන් කඩක්ව පැලේවා’’ යි නාරජ සාප කෙලේ ය.

3007. මිත්‍රදුහාහිම අනිෂ්ට විපාක ගෙන දෙන හෙයින් මිත්‍රයන්ට දුෂා නො කළ යුතු. මිත්‍ර දුෂාකමට වඩා අන් පාපයෙක් තැත්තේය. පොලොහි ඉසින ලද විෂ ඇති නාගයා විසින් ගාපකරන ලද්දේ, නා රජුගේ සත්‍ය ක්‍රියාවන් සංවරයෙහි සිටිමි යි ප්‍රතිඵා කළ (ඒ) කුට ආභිවක තෙම තැපුණෙන් යයි වදුලසේක්.

9. සම්බුලාජාතක.

3008. කා ටෙබමානා ගිරිකණදරාය
එකා තුව් තිටුපි සහැනුතුරු,
පුව්‍යාසී මේ පාණිපමෙයාමේන්කී
අකඩානී මේ නාමක්‍ර බැංකිවේ ව.
3009. ඔහාසය. වනා. රමත්. සිහවාසයන්හිසෙවිතා,
කා වා තුවමිනි කළයාණී ක්‍රිස් වා ක්‍රි. සුම්ජ්‍යාමේ
අභිවාදේම් තා හදු දනවාහා. නමනු තේ.
3010. යො පුතෙනා කාසිරාජස්ස සොන්සේසෙනාත් නා විද්‍යා,
නසෝහා. සම්බුලා හරියා එව් ජානානී දනව.
අභිවාදේම් හදුනෙනා සම්බුලාහා. නමනු තේ.
3011. වෙශේගපුතෙනා හදුනෙනා වනෙ වසනි ආතුරෙ,
තමහ. රෝගසම්තක. එකා එකා උපටයිලි.
3012. අහක්‍රම වනමුණුතාය මධුමංස. මිගාවිල්,
යද හරාම් තා හැක්කා තස්ස තුනාඡ්‍ර නාධනි.
3013. ක්‍රි. වනෙ රාජපුතෙනනා ආතුරෙනා කරිස්සසි,
සම්බුලේ පරිවිණෙණිනා අහ. හතෙනා හවාම් තේ.
3014. සොකටවාය දුරත්තාය ක්‍රි. රුප. විජ්‍යතෙ මම,
අණදේ. පරියෙස හදුනෙනා අභිරුපතර. මයා.
3015. එහිම. ගිරිමාරුයා හරියා මයා. වතුස්සනා,
නාස. ක්‍රි. පවරා හොඳී සභාඛාමසම්දිනි.
3016. තුන තාරකවණණාගහ යකින්දු මනසිවයසි,
සභානානා. පවුරු. මයා. රමසුපුරුෂ මයා සහ.
3017. නො වේ තුව් මෙහසෙයා. සම්බුලේ කාරයිස්සසි,
අල. ක්‍රි. පානරාසාය මේ අණදේ හැක්කා ගැවිස්සසි.

9. සම්බුලා ජාතකය

3008. මේ පරිවත කළුරුලියෙහි වෙවිලුම්න් පිරුණු වටොර පුවලක් ඇති එකලා වැ සිටුනා තෝ කවරහි. මිටින් ගතහැකි මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, මා විසින් විවාරන ලද වෙහි. තීගේ නම ද සැකින් ද මට කියව.

3009. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇති සුන්දර ස්ථිරය, සිංහව්‍යාසු-දින්ගෙන් ගැවැසිගත් සින්කපු වූ මේ වනය බුබුලුම්න් සිටුනා තෝ කවරහි. සයාදුර තිට වදිමි. මම අපුරයෙක්මි. තිට නමස්කාර වෙවා සි අපුරයා කියේ ය.

3010. අපුරය, කසි රජුගේ යම් පුතුයෙක් වෙද, සොන්සේයෙන යයි ඔහු දනින්. මම වනාහි ඔහුගේ සම්බුලා නම් භාය්‍යා වෙමි, අපුරය මෙසේ දැන ගනුව.

3011. සම්බුලා නම් වූ මම තොප වදිමි. තොපට නමස්කාර වෙවා. පින්චන් අපුරය, වෙදෙහ පුතු තෙමේ රෝගී වූයේ වනයෙහි වෙසේයි. මම වනාහි රෝගයෙන් පෙළුණු එකලා වූ ඔහුට එකලා වැ උපස්ථාන කෙළෙමි.

3012. මම ද මැයිසන් නැති මින් සිංහදින් කා දමු මසුන් සොයා ගෙන යම් කලෙක හැරගෙන එම ද, වෙදෙහ පුතු තෙම එය බුදින්නේය. අද ඔහුට එය ද තො ලැබ එකාන්තයෙන් තැවෙනියි සිතමි.

3013. සම්බුලාවෙනි, ආතුර වූ දිරුපත් වූ රාජපුත්‍රයකු හෙතුවින් කුමට පරිවය්‍යා කරහි ද? මම තිට ස්වාමී පුරුෂ වෙමි සි (දනවයා කිය.)

3014. ගොකාතුර වූ දුගි අන්ඩේ ඇති මාගේ කවර රුප සම්පත්තියක් විද්‍යාමාන ද? තට යහපතක් වෙවා. මට වඩා රුවැනි ඇන් අහනක් සොයා ගනුව යි.

3015. සුන්දරිය, එව. මේ පරිවතයට නැගෙව. මාගේ භාය්‍යාවේ සාරඹියක් වෙති. සියලු කාමසම්පතින් සමඟේ වූ තී ඔහුනට ප්‍රධාන වෙහි.

3016. තරුබදු ආලොක ඇත්තිය, සිතින් යම්බදු ප්‍රාරුහනයක් කෙරෙහි නම් ඒ සියල්ල මට අධික ව තිබේ. මා සමඟ අහිරමණය කරවි.

3017. සම්බුලාව, ඉදින් තී මාගේ මෙහෙසි බව තො කරන්නී නම්, තී මාගේ ප්‍රාතරායයට තිසි බාධාය වන්නොහියයි සිතමි.

3018. තක්කී සත්තරටේ පුද්ගලික කළාරෝ පුරිසාදකා,
වහෙ නාර්ථ අපසිනති සම්බුද්ධ අයාහි ඩුජ්.
3019. අධිපත්‍රකා පිසාවෙන පුද්ගලිකාමිසවක්වූනා,
සා ව සත්ත්‍රවසම්පත්‍රකා පතිලෙවානුසොවති.
3020. න මේ ඉදා තරා දුක්කිං ය ම ම බාදේයා රක්ඩිසො,
යක්කී මේ අයාසපුත්‍රත්‍යාසි මත්තා ගෙසෙනි අක්ක්‍රේදා.
3021. න සත්ති දෙවා පවිසති තුන
න හි තුන සත්ති ඉඩ ලොකපාලා,
සහසා කරෝත්තානා අස සැක්කිතානා.
න හි තුන සත්ති පවිසේයිතාරෝ.
3022. ඉන්නීනමසා පවරා යසසිසිනී
සත්තා සමා අගනිරුවුණුතෙත්,
තක්කී තුව රක්ඩිසාදේසි කැක්කා.
මුද්‍රා ව හි සත්තාධා තෙ එලෙයා
මා ක්‍රි දිනි මුද්‍රා පත්තිවතා යා.
3023. සා ව අස්සමලාගක්කී පමුත්‍රා පුරිසාදකා,
නීල එලිනසක්කීව ගතසිඛාව ආලයා.
3024. සා තත් පරිදේවෙසි රාජපුත්‍රනී යසසිසිනී,
සම්බුද්ධ උතුමතනක්කා වහෙ නාර්ථ අපසිනී.
3025. සමගෙන බාහුගමගෙන වෙනු සම්පත්තනවරගෙන ඉසේ,
රාජපුත්‍රනී අපසිනති තුම්හම් සරණ ගතා.
3026. වෙනු සිහෙ ව බාහුගම ව යෙව අගක්කී වහෙ මීගා,
රාජපුත්‍රනී අපසිනති තුම්හම් සරණ ගතා.
3027. තිණුලතානී ඔසදෙහා පත්තිතානී වතානී ව,
රාජපුත්‍රනී අපසිනති තුම්හම් සරණ ගතා.

3018. යන් දළමඩුල්ලක් ඇති රෝග වූ පිටතට නික්මුණු දළ ඇත්තා වූ මිනිසුන් කන්නා වූ (පේ රක්ස් තෙම) වනයෙහි පිහිටක් තොක්නා වූ ඒ සම්බුලාව ද අතින් අල්ලාගත්තේය.

3019. රෝග වූ ක්ලෙගාලීස වගයෙන් ලොල් වූ ඇයේ ඇති පිශාවයා විසින් යටත් කරන ලද (එහෙයින් ම) සතුරාගේ වසහයට පැමිණියා වූ ඒ සම්බුලාව ද ස්වාලීයා අනුවම ගොක කරයි.

3020. යම හෙයෙකින් මා රක්සා කන්නේ නම් මේ මට දුකෙක් තො වේ. මාගේ ආයත්සුත්‍රයාගේ සිත අන් ලෙසක් වේ නම්, එය මට ඊට වඩා දුකෙකි.

3021. දෙවියේ නැති. දුරුරට වෙසෙහි සිතම්. මෙහි ලාභ-පාලයේ නැත් මැයි සිතම්. එහෙයින් මැ බලාත්කාරකම කරන අභික්ෂිතයන් ව්‍යුතන්නාහු නැත් මැයි සිතම්.

3022. මෙත්තොමෝ යයේ ඇත්තා වූ ගාන්ඛ වූ සම හැසිරීම ඇති ශින්නක් මෙන් උග්‍ර තෙපස් ඇත්තියකි. ස්ත්‍රීන් අතුරෙන් උතුම් තැනැත්තියකි. රාක්සය, ඉදින් තෝ ඒ කන්සාව කන්නෙහි නම්, තාගේ මුදුන සන්කඩක් ව පැලෙන්නේ ය. තෝ මැය තො-තොව. මුද හරුව. ඕ තොමෝ පත්ව්‍යතාවකි යි (එහි පැමිණි සක් දෙවිරජ කි).

3023. මිනිමස් කන අසුරයාගෙන් ලිදුනා වූ ශිතොමෝ ගොදුරු ගෙන එන පක්ෂියෙනුවක් හිස් කැදුල්ලට මෙන් ද, ගවදෙනාක් තීක්ම හිය වස්සා ඇති ගවහලට මෙන් ද, හිස් අයපුවට පැමිණියා ය.

3024. ඒ සම්බුලා නම් යයේ ඇති රාජපුත්‍රී තොමෝ ඒ වෙනෙහි හිමියා තො දක්මින් සොවින් උපන් උපුමන් රන් වූ ඇයේ ඇති වැ වැළැපුණා යි.

3025. මම ගුමුහයන් ද මූහ්මණයන් ද වරණ ධර්මයන්ගෙන් යුත් සාම්බුලුන් ද වදිම්. රාජ පුත්‍රයා තො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ පිහිට සොයා ගියා වෙමි.

3026. සිංහයන් ද ව්‍යාපුයන් ද වෙනෙහි යම් සෙසු මෘගයෝ වෙන් නම් ඔවුන් ද මම වදිම්. රාජ පුත්‍රයා තො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.

3027. තාන වර්ග ද ලකා වර්ග ද ඔහු වර්ග ද පර්වත ද වන ද යන මේ තන්හි යම් දෙවිකෙනෙක් අධිගාහිත ව වෙසෙද් ද, මම ඔවුන් වදිම්. රාජපුත්‍රයා තො දක්නා වූ සම්බුලා නම් වූ මම තොප පිහිට සොයා ගියා වෙමි.

3028. වනේදු ඉනදීවිසාම්. රහ්‍යන්. නාකඩහමාලිනිං,
රාජපුත්‍රනා. අපසින්නී කුම්භමනී සරණ. ගතා.
3029. වනේදු හාගිරිං. ගඩනා. සවනුවිනා. ප්‍රේගෙහං,
රාජපුත්‍රනා. අපසින්නී කුම්භමනී සරණ. ගතා.
3030. වනේදු අභ්‍යන්. පැබෑතරාජසේවයිං. හිමවනතා. සිලුවිවයා,
රාජපුත්‍රනා. අපසින්නී කුම්භමනී සරණ. ගතා.
3031. අතිසාය. වතාගණ්ඩී රාජපුත්‍රන් යසසිනී,
කෙනනුත්‍රේ සමාගණ්ඩී කො තෙ පියතරා මයා.
3032. ඉදං බොහං තද්වොවං ගහිතා තෙනා සකකුතා,
න මේ ඉදං තරා දුක්කං ය. ම. බාදේයා රහ්‍යසේයා
යක්ව මේ අයාපුත්‍රනාසි මත්‍තා හෙස්සනී අක්කඳුවා.
3033. වොරීනා. බහුඛ්‍යධිනා. යාසු සවල්. සුදුලෝහං,
ලීනා. හාවො දුරාජනා. මව්‍යේසේවාදූතක ගතං.
3034. තරා ම. සවව. පාලෙනු පාලධිස්සනී වෙ මම්,
යටාහං නාභිජ්‍යනාම් අක්කඳං පියතරං තයා
එතෙනා සවවච්චන ව්‍යාධී තෙ වූපසම්බුද්‍ය.
3035. යෙ කුණ්ඩරා සතනසනා උලාරා
රකඩන්නී රණ්ඩිවිං. උයුෂ්‍යතාවුදා,
බනුගහානාක් සතානී සොලස
කථං. විධේ පසිසිඟ හඳුදා සතනවො.
3036. අලභ්‍යනායා ප්‍රදුම්‍රනරනනවා
විරාශිතා පසින් හංසගණරා,
තාස. පුණිනා මිත්‍යීතවාදිනා.
න දති මේ තාත තරා යරා පුරු.

3028. නැකැත් පෙළින් පූක්ත වූ නිලපුල් බඳු වරණ ඇති රාත්‍රිය ද මම වදිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුද්ධ නම වූ මම තොපගේ සරණ ගියා වෙමි.

3029. සෙසු ගංගාවන්ගේ ජලය පිළිගන්නා වූ භාගිරහී නම ගහ මම වදිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුද්ධ නම වූ මම තොපගේ සරණ ගියා වෙමි.

3030. හිමවනනා නම පර්වතරාජග්‍රෑශයා මම වදිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුද්ධ නම මම තොපගේ සරණ ගියා වෙමි යි (සම්බුද්ධ තොමෝ වැළපුණා ය.)

3031. යයස් ඇත්තා වූ රාජපුත්‍රය, තෝ ඉතා සවස්හි ආයෙහි ය. අද කවරකු භා එක්වූවා ද? තිට මට වඩා ප්‍රියතරයෙක් කවරේ ද සි රාජපුත්‍රයා ඇසේ ය.

3032. ඒ සතුරා විසින් අල්ලා ගන්නා ලද මම ඔහුට මෙය ප්‍රකාශ කෙලෙමි. යම්හේයෙකින් රක්ෂ තෙමත මා කන්නේ නම් එය මට දුකක් නො වේ. මාගේ ස්වාම්පුත්‍රයාගේ සින්හි යම්බුද්ධ වෙනසක් වේ නම් එය මට එයට වඩා දුකකැදි කියා යි.

3033. සෙරඩු ද, බොහෝ අදහස් ඇත්තා වූ ද යම් ඒ ස්ත්‍රීන් අතුරෙහි සත්‍යවචනය ඉතා දුර්ලභ ය. මත්ස්‍යයන්ගේ දියෙහි ගමන් මාරුය මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගන්නට අපහසුය.

3034. යම්සේ මම තුළට වඩා ඉතා ප්‍රිය වූ අත්‍යයකු නො-අනිමි යි කියම් ද, ඉදින් එසේ මාගේ සත්‍යය රක්නේ නම්, ඒ සත්‍ය තෙමේ මා රකිවා. මේ සත්‍ය වචනය කරණ කොට ගෙන තොපගේ ව්‍යාධිය සන්හිදේවා යි (සම්බුද්ධ තොමෝ සත්‍යත්වය කළාය.)

3035. සම්බුද්ධවෙහි, මහන් ගස්තිහු සත්සියයක් ද (ඡවුන් පිට නැහි) අවිදරන ධනුර්ධරයන් සොලොස්සියයක් ද මෙනුවර රකින්. (එසේ කල්හි) කෙබඳ සතුරන් දක්නොහි දසි (රාජතාපස තෙමේ සම්බුද්ධවගෙන් ඇපුවෙය.)

3036. පියාණන් වහන්ස, තුළවහන්සේගේ ප්‍රතු තෙමේ පියුම් ගැබ මෙන් මතුපිට රන්වන් සිවියෙන් බබ්ලන්නා වූ අලංකාර ලෙස සැරසුණා වූ ඇතින් ලදා ප්‍රදේශ ඇත්තා වූ හංසයන්ගේ බඳු ස්වර ඇත්තා වූ ස්ත්‍රීන් දකි. ඔවුන්ගේ මිහිර ගිත වාදීතය අයා හෙතෙමේ පෙර මෙන් දන් මා කෙරෙහි නො පවතී.

3037. සුවච්චස් වහුවහදරා සුඩීගහා
අලබෝතා මානුසියවිජරුපමා,
සෙනොපියා තාත අනින්දිතයියේ,
බන්තියකසුසූ පටිලොහය නත් නා.
3038. සවේ අහං තාත තරා යරා පුරේ
පතිං තමුණුයෑ පුනා වතෙන හරේ,
සමානයෙ මං නා ව මං විමානයෙ
ඉතෙෂ්පි මේ තාත තමතා වරං සියා.
3039. යමනත්පාතෙන විපුලස්ථි ඔහිතේ
නාරී විමත්පාහරණ අලබෝතා,
සබඩිගුපෙනා පතිනො ව අන්තියා
අබ්‍රුක් තස්සා මරණ් තමතා වරං.
3040. අපි වේ දළිසූ කපණා අනාලභියා⁴
කටාදුන්තියා පතිනොව සා පියා,
සබඩිගුපෙනායි අභියාය
අයමේව සෙයා කපණාපි යා පියා.
3041. සුදුලැංකිත් පුරිසස් යා හිතා
හන්තින්තියා දුලුහො යො හිතෙනා ව,
හිතා ව තෙ සිලුවත් ව හරියා
ඡනින්ද ධම් වර සම්බුදාය.
3042. සවේ කුවං විපුලෝ ලැඩිගොගේ
ඉස්සාවතින්න් මරණ් උපසි,
අහස්‍ය තෙ හඳුදු ඉමා රාජකසුසූ
සත්‍යවාච්‍ය තෙ ව්‍යවහාරා හවාමානි.

සම්බුදා ජාතකා.

10. ගන්ධතින්සුකජාතකා.*

3043. අපමාදේ අමනපද් පමාදේ මුත්‍රනො පද්,
අප්පමත්තා නා මීයනති යෙ පමත්තා යරා මත්.

1. අනින්දිගයීයා - බා.
2. පතින උජ්ජ්‍ය - වි.
3. පක්විගු - මඟස්.
4. අනාලියා - මඟස්. යා.
5. විජ්‍යුරුල - මඟස්..
* ගන්ධතින්සුකජාතකා - සා.

3037. ස්වරුණමය සංකවචාහරණ (තනපට) දරන්නා වූ අලංකාර කරන ලද මතා සිරුරු ඇත්තා වූ මිනිස් දෙවගනන් බඳු වූ සැත්තිය කනායාවරු නිඹු තොකරන ලද ශරීරාච්‍යව ඇත්තාපු සොජ්ඩේසෙන රජුට ප්‍රිය වෙත්. පියාණනි, ඒ කනායාවෝ සොජ්ඩේසෙන රජු පොලුඩ්වත්.

3038. පියාණනි, ඉදින් මම පෙර මෙන් තැවත ද වනයෙහි සිහා හැසිරිමෙන් ඒ ස්වාමියා පොළණය කරන්නෙම් නම්, මට සම්මානන කරන්නේය. මට අවමන් තො කරන්නේය. පියාණනි, මෙයට වඩා මට එය උතුම් වන්නේය.

3039. ආහාර පාන බොහෝ කොට පිළියෙළ කොට තිබෙන ගෘහයෙහි නානාලංකාරයෙන් සැරපුණා වූ සියලු අංගයන්ගෙන් යුත්ත වූ ස්ත්‍රී තොමෝ ස්වාමියාහට අප්‍රිය වන්තී නම්, ඇයට ගෙල වැඳ බැඳුගෙන මරණයට පත්වීම ඒ ගෘහවාසයට වඩා උතුම් වේ.

3040. තවද දිලිංග වූ බැගැපත් වූ සහල් තැලියක්වත් තැත්තා වූ තිදන කළාල දෙවුනි කොට ඇති ස්ත්‍රීයක් වන්තී නම් ඕ තොමෝ සැම්යාට ප්‍රිය ද, සියලු අංගයන්ගෙන් යුත්ත වූ ද අප්‍රිය ස්ත්‍රීයට වඩා දුප්පත් වූ යම්බඳ ප්‍රිය තනැත්තියක් වේ නම් ඕ උතුම් ඩි (සම්බුලා තොමෝ ක්වියාය.)

3041. යම් තැනැත්තියක් පුරුෂයාට හිතවත් ද ඕ ඉතා දුර්ලභ ස්ත්‍රීයකි. යම් පුරුෂයෙක් තොමෝ ස්ත්‍රීයට බැතිමත් ද ගෙනෙමෙන් දුර්ලභය. මේ සම්බුලා නම් භායෝ තොමෝ තොපට හිතවත් ය. ගුණවත්ය. මහරජ, සම්බුලාව සමග දිහැමින් වාසය කරවයි තාපස වූ පිය රජතෙම අවවාද කෙලේය.

3042. සම්බුලාවෙනි, ඉදින් තෙපි අභිජකවශයෙන් ලබන ලද මහන් තොග ඇති කළේහි රේර්ජාවට බැස ගත්තාපු මරණයට පැමි-ණෙන්නපු ද, එසේ නම් සොදුර, මමන් මේ හැම රාජ කනායාවරුන් තිගේ ව්‍යවහාර පිළිපදින්නාමෝ වෙමුදී රජතෙම ක්වේය.

සම්බුලා ජාතක ඩි.

10. ගන්ධනිභූක ජාතකය

3043. කුගලයෙහි සිහියෙන් වෙන් තොවීම නම් වූ තො පමාව නිවනට මහ යි. කුසල් පිරිමේ එලඹ සිටී සිහියක් තැනිබව සසර දුකට මහ යි. තො පමාවූවෝ සසර දුකට තොපැමිණෙන් හෙවත් තොමැරන්. පමාවූවෝ මලුවූන් වැනි වෙන්.

3044. මද පමාදේ ජායයට පමාද ජායතො බිඟෝ,
බයා ව දෙදා¹ ජායන්ති මා මදේ හරනුසහ.²
3045. බෙළු හි බනත්යා ඒනා අන්ද රවයි පමාදිතො,
අලේපි ගාමිතො ගාමා අනාගාරා අගාරිතො.
3046. බනත්යස්ස පමතනස්ස රවයිස්සේ. රවයිවච්චිනා,
සැන්ඩ නොගා විනයුත්ති රසස්සේ තං වූවිතෙ අසං.
3047. නොස ධිමෙලා මහාරාජ අතිවෙලු. පමණකි,
ඉඩි. එන්. ජනපද ටොරා විඛිංසයන්ති නං.
3048. න තේ පුත්‍ර හවිස්සන්ති න හිරණ්‍යා. න ධාතියං,
රවයි විශ්‍රාපමානමකි සබඳහාගෙහි ඒයයි.
3049. සබඳහාගපරිජිණණ. රාජානං. වාඩි බනත්යං,
කෘතිමිත්තා සුහජා ව න තං ම සුන්දිත්ති මාතියං.⁴
3050. සක්‍රාරෝහා⁵ අනීකුවයි රේකා පනත්කාරකා,
තමෙවමුපජීවනනා න තං ම සුන්දිත්ති මාතියං.
3051. අස-විහිතකමුනතං. බාලං දුමෙන්ති ලත්තිනං,
සිරි ජහති දුමෙමධං ඒණණ-ව උරගා තවං.
3052. සුසංවිහිතකමුනතං. කාලුවයායි. අතන්තිනං,
සැන්ඩ නොගාහිවච්චින් ගාවා සැසසාමිව.
3053. උපසුතිං. මහාරාජ රවයි ජනපදේ වර,
තතු දිසා ව සුන් ව තතො තං පටිප්‍රසියි.
3054. එවං. වෙදදූ පක්ෂාලො සඩාමෙ සරසමප්‍රිතනා,⁶
යථාභම්පූ වෙදෙම් කණ්ඩකෙන සමප්‍රිතනා.

1. පදදායා – වි. මජයං. සයා.

2. මාපමාදේ ගරතුසහ – මජයං. මාපමාදේ ගාරනුසහ – වි.

3. බනත්යා – වි. මජයං.

4. බනත්ය – වි.

5. සහාරුසා – වි.

6. සරමප්‍රිතන – මජයං.

3044. මහරජ, ආරෝග්‍යාදී ත්‍රුවිධ මදයෙන් ප්‍රමාදය හටගනී. ප්‍රමාදයෙන් විනාශය හටගනී. විනාශ හේතුවෙන් ද්වෙපයෝ හට-ගනින්. එබැවින රට පොෂණය කරන්නාවූ ගෞජ්‍යය, මදයට නො පැමිණෙව.

3045. ප්‍රමාද වූ බොහෝ රජදරුවෝ වස්තුවය රටය යන මෙයින් පිරිභූණාහ. තවද ප්‍රමාදපත්ත් වූ ගම්දෙවුවෝ ගම්ත් පිරිභූණාහ. ප්‍රමාදපත්ත් හිඹිගේ වැස්සෝ ධානායාදීයෙන් යහ හිඹිගෙයින් ද, පැවිද්දේ පැවිදී බවෙන් ද පිරිභූණාහ.

3046. රටදියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි භැං සම්පත්තු ම වැනසෙන්. එය රජුට දුකාය යි කියනු ලැබේ.

3047. මහරජ, සීමාව ඉක්මවා ප්‍රමාවන්නෙහි නාම් එය පැරණි රජුන්ගේ ස්වභාවය නොවේයි. ආහාර පානායාදීයෙන් සමඟ්ධ වූ සවරණාදීයෙන් පිරිභූණාහ වූ ජනපදය සොරු විනාශ කරන්.

3048. රට පැහැර ගනු ලබන කල්හි සියලු භාගයන්ගෙන් පිරිහෙන්නේය. එවිට ප්‍රවෙශීය රකින පුතුයෝ ද නො වන්නාහ. (අධිරම රජුගේ පුතුයෝයයි රට වැසියෝ ඔහු බහැර කරන්.) එසේ ම අධාරික රජුගේ හිරණ්‍යාදී ධනය ද නො වන්නේය. ධානායාදීය ද නො වන්නේය.

3049. සියලු භාග සම්පතින් පිරිභූණු සැක්මිය රජු පවා නැමිතුරේ ද සුහුදයෝ ද ඔහු පිදියයුතු කොට නො සිතන්.

3050. ඇතරුවෝ ද බලංකිවල නියුක්තයෝ ද රිය පද-වන්නේ ද පාබලසේනාවෝ ද යන සියල්ලෝම ඔහු ඇසුරු කරමින් ජීවත්වන්නාහු තමුන් ඔහු පිදිය යුත්තකු වශයෙන් නො හැඳින්.

3051. භාදින් විධාන නො කළ කරමාන්ත ඇති නපුරු කථා ඇති මන්ත්‍රීන්ගෙන් යුත් අනුවණ බාලය, දිරාකිය සැව හැරයන සර්පයකු මෙන්, ශ්‍රී තොමො භුරුමා යන්නීය.

3052. භාදින් විධාන කරන ලද කරමාන්ත ඇති සුදුසු කල්හි වියනීය කරන්නා වූ අනලස් වූ රජුට වෘෂ්ඨයා සහිත ගව මුළ මෙන් සියලු සම්පත් වැඩෙන්.

3053. මහරජ, දනවුප්‍රවත් ඇසීම පිණිස රටෙහි ද ජනපදයෙහි ද හැඳිරව. එහි දක්ක යුතු දී දක ඇසීය යුතු දී අයා (මැනවින් දැනගෙන) එයට අනුව පිළිපදව්.

3054. අද මම කුටුවකින් විදුනා ලද්දේ යම්සේ දුක් විදිම ද, මෙයේ ම පක්ෂාල රජතෙම යුද්ධයෙහි දී රීයෙන් විදින ලද්දේ දුක් විදිවා.

3055. ඒමෙන්මුණ දුබවලවකුදිසි නා රුපා සාමු ප්‍රසාදී,
ක්‍රි. තත්ත්ව මූහ්මදන්නස්සි යා ත් මගේයා කණ්ඩාකා.
3056. බලවැස්තු¹ මූහ්මදන්නස්සි යොහා මෙගෙස්ලි² බාහුමාණ,
අරක්තිතා ජානපදා අධම්බලිනා හතා.
3057. රත්නික්ඩ් චොරා බාදනති දිවා බාදනති තුන්චියා,
රටයුස්මි. කුටරාජ්ස්ස බහු අධම්කානා ජනා.
3058. එතාදිසේ භයය තාත්³ භයවා තාව්⁴ මානවා,
නිලෝනකානි කුබ්ඩන් වනෙ ආහත්⁵ කණ්ඩකා.
3059. කදුසු නාමයා රාජා මූහ්මදන්නා මරිස්ස්ති,
යස්ස රටයුම්නී⁶ ඒයන්නී⁷ අප්පතිකා⁸ කුමාරිකා.
3060. දුන්නාසින්දුනී තේ ජම්මේ අන්ත්‍රපදකාවීදේ,
කුණි. රාජා කුමාරිනා. හත්තාරා. පරියෙස්ති.
3061. නා මෙ දුන්නාසිනා. මුහෙම් ගකාවීදුපද අහා,
අරක්තිතා ජානපදා අධම්බලිනා හතා.
3062. රත්නික්ඩ් චොරා බාදනති දිවා බාදනති තුන්චියා,
රටයුස්මි. කුටරාජ්ස්ස බහු අධම්කානා ජනා
දුජ්බේව දුන්නාරෝ⁹ දර කුනෙනා හත්තා කුමාරියා.
3063. එවා සයතු පක්කාලො සඩාමේ සක්‍රියා හත්තා,
යථායා. කපතෙනා සෙනි හත්තා එළුන සාලියා.

1. පෙළාස් – ට.
2. මගෙයායම් – ට.
3. ජාතන – මජයා.
4. තාත් – වි. මයා.
5. ආහනාත් – මජයා.
6. රටයුස්මි – වි. මජයා.
7. පිවෙනී – වි.
8. අස්සතිතා – වි.
9. දුන්නාරෝ – මජයා.

3055. (එමබා මහඹු පුරුෂය,) නුම ජරාගෙන් ඒරුණවුයෙහි දුරවල ඇයේ අනුමතාතිය. හොඳින් රුප නො දක්නෙහිය. ඒ නිසා කටුවක් ඇතුනේය යන යමක් ඇදේද එහි බිජින් රජුගේ කිනම් ගොඩයෙක්දයී (පුරාහිත තෙම අයිය.)

3056. බාහ්මණය, යම් ඒ මම කටු ඇති මාරුගයෙහි (කටු ඇතුනෙම් ද) මෙහි බුජමදන්ත රජුගේ බොහෝ දොඡයෝ වෙත්. රජු විසින් ජනපද වැඩියෝ නො රක්නා ලද්දහුය. නො දැහැමි අයබදු ගැනුමෙන් ඒ ජනපද වැඩියෝ නසන ලද්දහ.

3057. රාත්‍රි කාලයෙහි ද සොරු පැහැර ගනින්. ද්විල් අධරම-යෙන් අයබදු ගන්නේ පැහැර ගනින්. පාමිරජුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාරමිකයහ.

3058. දරුව, මෙබදු බිය ඇති වූ කල්හි බියෙන් පෙළඳු මිනිස්පු කටු ගෙනවුත් (දෙරවුව අවුරා වෙවල් හැරගොස්) වනයේ සැහැලී සිටිය හැකි තැන් සාද ගනින්.

3059. යම් රජකුගේ රටෙහි සැමියන් නැති කුමරියෝ මහඹුවෙන් ද, මේ බුජමදන්ත රජ කවර ද්වසක මැරෙන්නේ ද දී (දිලිං මවක් හඩුන් කීවාය.)

3060. අවැඩ ව්‍යවහාර කිමෙහි දක්ෂ නීව තැනැත්තිය, නී විසින් නපුරු ව්‍යවහාරක් ම කියන ලද. කුමරියන්හට සැමියන් සොයන රජේක් කොහි වෙසේ ද? (කියා පුරෝහිනයා ඇසුමෙවිය.)

3061. බාහ්මණය, මා විසින් නපුරක් නො කියන ලද. මම අර්ථ පද කිමෙහි දක්ෂ වෙමි. රජ විසින් ජනපද වැඩියෝ නො-රක්නා ලද්දහ. නො දැහැමින් අයබදු ගැනුමෙන් ජනපද වැඩියෝ නසන ලද්දහ.

3062. රාත්‍රියෙහි ද සොරු පැහැර ගනින්. ද්විල් කාලයෙහි අධරමයෙන් අයබදු ගන්නේ පැහැර ගනින්. පාමි රජුගේ රටෙහි ජනයා බොහෝ අධාරමිකයහ. දුකසේ ඒවත්ත්වන්නාවූ, දුකසේ හාය්සාවන් පොජණය කරන්නා වූ රටෙහි දැරියෝ කොඩින් සැමියන් ලබන් ද?

3063. යම්සේ සාලිය නම් ගව තෙම සිවුලින් ඇතුනේ බැගුපත්ව සයනය කෙරේද? මෙපරිදේදන් ම පක්කාල රජතෙම යුද්ධ හුමියෙහි හෙල්ලකින් අතින ලද්දේ යයනය කෙරේවායි (ගොවියෙක් ගාප කෙලේය.)

3064. අධමෙන තුව්. ජමම මූහ්මදනාසිය කුජකිසි,
යො ස්ව්. සපසි රාජානා. අපරුණකීතාන අත්තනො.¹
3065. ධමමෙන මූහ්මදනාසිය අහ්. කුජකිම් මූහ්මඟ,
අරකැකීතා ජානපද අධමෙබලිනා හතා.
3066. රණ්ඩ්‍රි වොරා බාදනති දිවා බාදනති තුණ්ඩියා,
රටයිස්ම්. කුටරාජසිය බහු අධමේකා ජනො.
3067. සා නුන පුන රේ පකකා විකාලේ හත්තමාහරි,
හත්තහාරි. අපේක්ඩෑනොනා හතා එළෙන සාලියා.
3068. එව්. හඹුණිනු පස්ස්ථාලෝ සම්භාමේ අයිනා හත්තා,²
යථාහම්පු පහගෝ බේරස්ඩ් මේ පවත්තා.³
3069. යා පසු බේර්. ජංඛිති පසුපාලණ්ඩ් හියති.⁴
කි. තත් මූහ්මදනාසිය යා නො ගරහත්⁵ හව්.
3070. ගාරයෝගා මූහ්ම පස්ස්ථාලෝ මූහ්මදනාසිය රාජීනො,
අරකැකීතා ජානපද අධමෙබලිනා හතා.
3071. රණ්ඩ්‍රි වොරා බාදනති දිවා බාදනති තුණ්ඩියා,
රටයිස්ම්. කුටරාජසිය බහු අධමේකා ජනො.
3072. වණ්ඩා අවනකා ගාවී යා පුරේ න දුහාමසේ,
තා දැනි අජ්‍ය දෙහාම බේරකාමෙහුපසුනා.
3073. එව්. කන්දනු පස්ස්ථාලෝ විපුළෙනා විපුළුප්පකිතු,
යථායා කපණා ගාවී විපුළෙනා පරිඛාවති.

1. අත්තනා - වි.

2. දැනු - වි.

3. පවත්තින් - සාමා.

4. එල්. විජි.යති. - මජයා.

5. ගරහතා - වි.

3064. නීව ගොවීය, යම්බලු වූ තෝ' නමා ම අපරාධ කොට රුපුට ගාප කරන්නෙහි ද එබලු තෝ' මූහ්මදන්ත රුපුට නිකරුණේ කිපුණෙහි ය.

3065. බ්‍රාහ්මණය, මම බඩාන් රුපුට ධර්මයෙන් (කරුණු ඇතිව) කිපෙමි. රුපු විසින් ජනපද වැසියෝ නොරක්නා ලද්දහ. ඔහු විසින් අධරම අයබදු ගැනුමෙන් ඔහු පෙළන ලද්දහ.

3066. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අධරමයෙන් අයබදු ගන්නේ පැහැර ගනිති. පාඩි රුපුගේ රටෙහි නොදුහැමි ජනයා බොහෝ ය.

3067. ඒ මාගේ භාය්‍යා තොමෝ' දෙවනුව පිස විකාලයෙහි බන් ගෙනාවා ය. බන් ගෙනෙන කුනැන්තිය ගැන අපෙක්ශා ඇත්තේ විමි. එවිට සාලිය තෙමේ සිවැලින් භැනුණෙය දි ගොවීයා කියේ ය.

3368. අද යම්සේ දෙන විසින් මම පහරදෙන ලද්දෙම් ද, මාගේ කිරී බලුනාන් පෙරෙන ලද ද, මෙසේ ම පක්ෂාල රජ තෙම, යුද්ධ භුමියෙහි කඩුවෙන් ගසන ලද්දේ නැසේවා දි ගොපල්ලෙක් කි ය.

3069. දෙන කිරී බලුන පෙරෙනා ය. ගොපල්ලාටන් හිංසා කළා ය. යන යම්ක් ඇදේ පින්වත, එහිලා යම හෙයකින් තුළ මූහ්මදන්ත රුපුට ගරහා කරන්නෙහි නම, ඒ කවර හෙයකින් ද?

3070. බ්‍රාහ්මණය, පක්ෂාල රජ තෙමේ ගරහා කළ යුත්තෙකි. මූහ්මදන්ත රුපු විසින් ජනපද වැසියෝ නොරක්නා ලද්දු නොදුහැමි අයබදු ගැනුම්න් නසන ලද්දහ.

3071. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අය-බදු ගන්නේ පැහැර ගනිති. පාඩි රුපුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාර්මික වේ.

3072. නපුරු වූ පැන දුවන්නා වූ මේ දෙන යම හෙයකින් පෙර නො දෙවුමෝ ද, අද කිරී කුමැති රාජපුරුෂයන් විසින් උපදුන ප්‍රවාහු ආය දෙවම්හ.

3073. මේ දුෂ්පත් ගවදෙන පුත්‍රයාගෙන් වෙන් වුවා, වැලුපෙම්න් ඔබමාබ දුවයි ද එසේ ම පක්ෂාල රජ තෙම පුත්‍රයාගෙන් වෙන් වුයේ හඩාවා, පුත්‍රයන්ගෙන් වෙන් වුයේ වියල්වා දි ගම දරුවෝ ගාප කළහ.

3074. යා පසු පසුපාලසසි පබනමෙයා රෙවියා වා,
කොනිඩ අපරාධනී බුහමදනහස් රාජීනො.
3075. අපරාධය මහාමුහෙම බුහමදනහස් රාජීනො,
අරකුණිතා ජානපද අධ්‍යාපනිලිනා හතා.
3076. රත්නිකුම් චොරා බාදනති දිවා බාදනති තුණස්සා,
රාජ්‍යාච්චී. කුටරාප්සිස්¹ බහු අධම්කො ජනො
කරා ගො අසිකොස්සා බේරපා හස්සාතේ පජා.
3077. එවා බැජ්‍යතු පක්කාලො හතො පුදෙකි සපුළුනකො,
යථාහමජ් බැජ්‍යාමි ගාමකේනි² අරංජ්ජ්ජේ.
3078. න සබඩුතෙසු විධෙනති රකඩ.
රාජීනො මණ්ඩික මනුස්සලොකේ,
නොත්තාවතා රාජා අධම්වාරී
යා තාදියා ජීවමදෙයුෂා ධඛා.
3079. අධමරුපො වින බුහමවාරි
අනුෂ්ටිය³ හාසසි⁴ බත්තියසසි,
විශ්වාසමානාය⁵ දුයුෂ්පාරාය
පූජසි රාජ් පරමජ්වාද.⁶
3080. සවේ ඉදා බුහෙම සුරජජකා සියා
විතා රටයා මුදිතා වීපෙසනායා,
හුන්ව බලී. අගෝපිණවිකුත් කාකා
න මාදියා ජීවමදෙයුෂා ධඛාති.

ගනධතින්දුක්* ජාතකා.

තිංසති නිපාතො නිවේතො.

තයුළුදානා:

තිංසති කුම්හජයදීසජජදානා
අප ප ජේත සම්හව සිරකම්පි,
දකරකුස පණඩිරනාසවරා
අප සම්බුල තින්දුකදෙවපුනනාති.

1. තුදි - වි.
 2. ගාමිකානි - මජයා. යායා.
 3. අනුෂ්ටිය - වි. මජයා. යායා.
 4. භාසනි - වි.
 5. විශ්වාසමානාය - මජයා.
 6. පරමජ්වාද - වි. යායා.
- * ගැඹු තින්දුක - යායා.

3074. දරුවෙනි, ගවයා නම් ගොපල්ලා වෙත දිවන්නේ ය. ගොපල්ලා දැක කුගසන්නේ ය. මෙහි ආ බඩන් රජුගේ කවර නම් අපරාධයක් ඇත්තේ ද?

3075. මහාජාහ්මණය, බඩන් රජුගේ අපරාධය නම්: රජු විසින් දාවිවැස්සේ තොරක්ෂා ලද්දහ. අධර්ම අයබදු ගැනීමෙන් පෙළුන ලද්දහ.

3076. රාජ්‍යීයහි සොරු පැහැර ගනිනි. දවල් නො දහුම් අයබදු ගන්නේ පැහැර ගනිනි. පවිචු රජුගේ රටෙහි නො දහුම් ජනයා බොහෝ ය. කඩු කොපුව තනා ගැනීම පිළිස කිරීලාන වස්සේ කෙසේ නම් නෘසනු ලැබේදේද?

3077. වනයෙහි උපන් මම ගම්වැසි කුවුවන් විසින් ඇදකනු ලබම් දී එසේ ම පක්ෂාල රජ තෙමේ යුද්ධියෙහි පුතුයන් සහිත ව නසන ලද්දේ කනු ලබාවා.

3078. මණ්ඩුකය, මිනිස් ලොව රජවරු සියලු සතුන් කෙරෙහි ආරක්ෂාව නොපිශ්චුවමින් තා වැනි ජීවන්වත්නාකු කපුවෙට් කන්නාභු ය යන යමක් වේ ද, මේ නිසා රජ තෙම අධාරමික නො වේ යයි පුරාධිනා කීයේ ය.

3079. බාහ්මණ තෙම එකාන්තයෙන් අධර්ම ස්වභාවය ඇත්තෙක. රජුගේ කුමැත්ත අනුව ම කියන්නේ ය. බොහෝ සතුන් විනාශ කරනු ලබන කළේහි අතිශයින් දෙසේ කියුණු රජ පුදන්නේ ය.

3080. බාහ්මණය, ඉදින් මෙරට සමඳ්ද වූ එශේෂයෙන් ප්‍රසන්න වූ ජනයා ඇති යහපත් රාජ්‍යයක් වන්නේ නම්, කුවුඩ් පුරාව වූ අග්‍ර පිණ්ඩය අනුහව කොට වාසය කෙරෙන්. මා වැනි ජීවන් වන්නාකු කුවුඩ් නො කන්නාහ යි මැයියා කී ය.

ගනයිනුක ජාතක දි.

තිංසින් නිපාචය නිමි.

එහි උද්දනය:

කිංජංජාතක යැ කුමෙජාතක යැ ජයදිස්ථාතක යැ ජද්දතාතක යැ ස්මෙජ්වජාතක යැ මහාකඩ්පාතක යැ දිකරකඩ්පාතක යැ පණ්ඩරකජාතක යැ සම්බුලාජාතක යැ ගනයිනුකජාතක යැ යි දුසුජයකි.

වත්තාලිසනීපාතො

1. තෙසකුණ ජාතක.

3081. වෙස්සනාර. තං පුවජාලී සකුණා භදුම්පූරු තෙ,
රුෂ්, කාරේරතුකාමෙමන කිංසු කිවම් කත. වර්.
3082. විරසීස. වත ම. තාතො කෘසො බාරාණසිගහනෝ,
පමතොනා අයම්තනම්පි! පිතා පුත්‍රා අවාදයි.
3083. පයමෙනෙව විතරං කොඩං භාසං නිවාරයෙ,
තතො කිව්වාතී කාරෙයා තං වත² ආහු බිත්තිය.
3084. ය. සං. තාත තපේ³ කමම්. පුබේකතමය-සයං,
රතොනා දුටෙකා ව ය. කයිරා න තං කයිරා තතො පුන.
3085. බන්තියසිස පමතනසිස රටයිස්සේ. රටයිවඩිසිනා,
සක්බ භොගා විනසීසන් රැස්සුන් තං වුවතෙ අසා.
3086. සිරී ව තාත ලක්ඩී⁴ ව පුළුත්තා එතදුවුවී,
ලට්ටානවිරියෙ පොසේ රමාහං අනුපුයකේ.
3087. උපුයකේ⁵ දුහදයෙ පුරිසේ කමලදුසකේ,⁶
කාලකුණ්නී මහාරාජ රමන් වසකහසුරන්.
3088. සො තව. සක්බසුප්පී⁷ දුහදයා සක්බසා. රක්කිතො හව,
අලක්බේ. නුද මහාරාජ ලක්ඩීයා හව නිවෙසනා.
3089. සලක්වී දිනිසම්පනොනා පුරිසො හි මහගුතො,
අල්පනා. කායිපත් මූලං අයක්කා හින්ති.
3090. සකොකාපි හි ඩුතපත් උට්ටානෙ නපාම්පූත්ති,
සකලුතාගේ දිනි. කතා උට්ටානෙ කුරුතෙ මතො.
3091. ගනකිවා පිතරෝ දෙවා සඡිවා⁸ භොනත් තාදිතො,
ලට්ටානෙ අයම්පූතො අනුතියිත්ති දෙවතා.

1. අපමනා - මරයා. අපම්පනා - සහා,
2. වත - මරයා.
3. තපේ - වි. මරයා.
4. තාකලක්ඩී - මූල්‍ය.
5. අනුපුයාකේ - මූල්‍ය.

6. උපුයාකේ - මූල්‍ය.
7. දුසුකේ - මරයා. යායා.
8. සක්බ දුහදයා - මරයා.
9. සාජිවා - මරයා. යායා,

වතනාලීස් නිපාණය

1. තෙසකුණ ජාතකය

3081. වෙස්සන්තර නම් පක්ෂය, තට යහපතක් වේවා ! රාජ්‍යය කරවනු කුමැත්තහු විසින් කවර නම් කෘත්‍යායක් කරන ලද්දේ යහපත් ද?

3082. පිය වූ කාස නම් බරණයේ රජතෙම බොහෝ කල් පමා වූයේ නොපමා වූ ද පුතු වූ ද මාගෙන් ප්‍රශ්නායක් විවාලේ ය යි වෙස්සන්තර නම් බකමුණු පක්ෂීයා වොද්‍යා කෙලේ ය.

3083. පිය රජුනි, රජ තෙමේ, පළමු කොට බොරුව ද, දෙවනුව මකාධිය ද, තෙවනු ව ත්‍රීඩාසිලි ස්වභාවය ද දුරු කරන්නේ ය. ඉක්නිති රාජ්‍යකෘත්‍යායන් කරවන්නේ ය. එය රාජ්‍යවාත යයි කිය.

3084. පිය රජුනි, පෙර කළා වූ යම් ඒ කරමයක් එකාන්තයෙන් නුඩි තවන්නේ ද, රාගයෙන් රත් වූයේ ගොජයෙන් දුෂ්ච වූයේන් යම් කරයි ද, ඉන්පසු නැවත ඒ කරමය නො කරන්නේ ය.

3085. රට දියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි සියලු භාගයේ වැනිසෙන්. ඒ පාපය රජුගේ යයි කියනු ලැබේ.

3086. පිය රජුනි, ශ්‍රී කාන්තාව ද කාලක්ෂණීය ද විවාරන ලද්දූ මෙය කිහි. ශ්‍රී නම් වූ මම උත්‍යානවීයායි ඇති අනුනට රීරුණා නො කරන්නා වූ පුරුෂයා කෙරෙහි සින් අලවමි යි කිවා ය.

3087. මහරජ, සම්පන් වතුය බිඳින්නා වූ කාලක්ෂණීය නොමෝ මෙරමාට රීරුණා කරන නපුරු සින් ඇන්තා වූ යහපත් වැඩ දුනු කරන්නා වූ පුරුෂයා කෙරෙහි සින් අලවයි.

3088. මහරජ, ඒ නුඩි සියල්ලන් කෙරෙහි පුහාද වව. සියල්ල රක්නෙක් වව. කාලක්ෂණීය දුරු කරව. ශ්‍රී කාන්තාවට වාසසාන වව.

3089. කසී රට අධිපති රජුනි, ලංජුමිය සහිත වූ ප්‍රභායෙන් හා වියනීයෙන් යුක්ත වූ උසස් අදහස් ඇති පුරුෂ තෙම පස ලිඛු රන්ගේ මූල ද අග ද සිදී.

3090. මහරජ, ගතු තෙමේ ද උවාන්ත්‍යායෙහි ප්‍රමාද නො වේ. හෙ තෙමේ කුගලත්තියායෙහි ම දෙයනී කොට උවාන්ත්‍යායෙහි සිත පිහිටුවයි.

3091. ගකිර්වයේ ද බ්‍රහ්මයේ ද ඒ සක්රජුට සමාන ජීවිකා ඇන්නේ ය. දෙවතාවෝ උත්සාහවත් වූ පමා නොවන්නා වූ ඔහු අනුව පවතින්.

3092. යො අපහමතෙනා අකුද්ධා තාත ක්වචානි කාරය,
වායමයු ව කිවෙවයු¹ තාලයෝ විජ්‍යතේ පුබැ.
3093. තනේව තෙ වත්තපද එසාව අනුසාසනී,
අලං මිනෙක පුබැපෙතු අමිතතානා දුබාය ව.
3094. සත් තුව.. කුණ්ඩලිනි මණ්ඩප බතහබනුනි,
රුප් කාරෙතු කාමෙන කිංසු කිංචා කතා වරු..
3095. ගොව තාත පදකානි යන් සබඳ පත්‍රයිනා,
අලදිස්ස ව යො ලාභා ලදිස්ස අනුරක්තිනා.
3096. අමවේව තාත ජානාහි දිරෝ අන්සු කොවිදේ,
අනැකුවිනාවේ² තාත අභෞගෙන්ඩ අවිනාසකො.
3097. යො ව තාත තාත රැසකඩයා ධිනා යකේව තෙ සියා,
සුතොව රථ.. සඩුගෙන්න යො තෙ කිංචානි කාරයේ.
3098. පුසඩහින තාත්ත්ත්වා, සය.. විතා.. අවික්විය,
නිධික්වී ඉණුනාකුව න කරේ පරපතනියා.
3099. සය.. ආය.. වය.. ජස්සු සය.. ජස්සු කතාකතා,,
නිගෘගෙන්න නිගෘහාරහ.. ප්‍රගාගෙන්න ප්‍රගෘහාරහ..
3100. සය.. ජාතපද.. අන්.. අනුසාස රලේසහ,
මා තෙ අධිමිකා දුත්තා ධිනා රට්ටිය්ක්ව නාසයු..
3101. මා ව වෙශගා කිංචානි කාරයයි වා,
වෙශයා හි කතා කමුලු.. මනේ පව්‍රානුතපත්ති.
3102. මා ගා අධිසර මුව් පුබාලුමයිලකාපිතා,,
කොඩසා හි බහු එිනා කුලා අකුලතා ගතා.
3103. මා තාත ඉසුසරාමනි අනැන්ය පතාරයි,
ඉන්න.. පුරිසානාකුව මා ගා ආයි දුම්දයෝ.

1. සකිවෙයු - මඟය.. සය..

2. සක්වියි - මඟය..

3. අනැකුවි - ස්ව.. තැවට - මඟය.,

4. මුජ්ඡ් - මඟය..

3092. පියාගෙන්නී, ඒ නුඩි නොපමා වූයේ නොකිපියේ කටයුතු කළ මැහැව. කටයුතුවල වූයම කරන්නේ මැහැව. අලස තෙමේ සැප නොවිදි.

3093. මහරජ, ඒ මා කි ප්‍රකාශනයෙහි ම ඒ ව්‍යුතපදයෝ වෙත්. මේ තොටෝ මැ අනුගාසනා වන්නී ය. මිතුරන් පුවපත් කිරීමට දා සතුරන්හට දුක් පිෂ්චය ද මෙය සමර්ථ වේ යයි වෙස්සන්තර නම් පක්ෂීයා කිවේ ය.

3094. බත්ත නම් බක්මුණු පක්ෂීයාට සහෝදරිය වන කුණුවූ ලිංයා, මා විසින් විවාරන ලද ප්‍රශ්නය කියන්නාට හැක්කෙහි දී? රජය කරවනු කැමැත්තපු විසින් කවර කෘත්‍යායක් කරන ලද්දේ යහපත් ද?

3095. යමෙක්හි සියල්ල පිහිටියේ නම්, එබදු පද දෙකකි. නා ලද ලාභ ලබා ගැනුම ද ලද දෙය රැක ගැනුම ද යන දෙක ය.

3096. පියාගෙන්නී, ප්‍රාජ වූ යහපතට දස්ස වූ දුකෙලියෙහි නායෙදෙන්නා වූ ඇමතියන් හාණ්ඩායාරිකාදී තනතුරුවල යෙදිය යුතු බව දැනගනු මැනවි.

3097. පියාගෙන්නී, නුඩිගේ යම් ධනයක් වේ නම්, යම් ඇමතියෙක් එය රක්නේ දී, රිය සගන්නා, රියදුරකු වැනි වූ හෙතෙම නුඩිගේ කටයුතුවල යෙද්වීම කරව.

3098. මනා කොට සංග්‍රහ කරන ලද ඇතුළත්හි වූ ජනය. ඇත්තිව තෙමේ ම වස්තුව බලා තැන්පත් කර තැබීම ද, ගෙය දීම ද කරන්නේ ය. අනුත් ලබා නො කරවන්නේ ය.

3099. තෙමේ ම අයවිය දැනගන්නේ ය. කළ නො කළ දේන් තෙමේ ම දැන ගන්නේ ය. නිග්‍රහ කටයුත්තාට නිග්‍රහ කරන්නේ ය ප්‍රග්‍රහ කටයුත්තාට ප්‍රග්‍රහ කරන්නේ ය.

3100. මහරජ, ඒ දැනවැශ්සේ නො දැහැමි වූවාපු ධනයන් රටන් නො නාසන්වා සි කියා දන්ව වැස්සන්හට තමනට ප්‍රත්‍යක්ෂ කරුණින් අනුගාසනා කරන්නේ ය.

3101. පිරික්සා ගො බලා වහා කටයුතු කරන්නොක් නො වව. අනුත් ලබා කරවන්නොක් හෝ නො වව. වහා කරන ලද කරම අනුව අභ්‍යන්තර තෙම පසුව තැවේ.

3102. පියාගෙන්නී, නුඩිගේ සිත අකුගලය ඉක්මවා යන කල්හි අනුත්ගේ අකුගල කරමයෙහි ඉතා දැඩිව කොප එ කටයුතු නො කරව. තෙකුඩයෙන් වනාහි බොහෝ සමඳ්ධ වූ කුලයේ අකුල බවට ගියාග.

3103. පියාගෙන්නී, මම අධිපති වෙමි සි අන්‍යාය අනර්ථයට නො බස් වව. නුඩිගේ රාජ්‍යයෙහි ජ්‍රීන්ට ද පුරුෂයන්ට ද දුකෙක් නො වේවා.

3104. අපේන ලෙංමංසසු රසේශ්‍ය කාමානුසාරිතො,
සබෑ හොගා විනාසිසනී රසේශ්‍ය තා වූව්වතේ අසා.
3105. තහෙව තේ වත්තපද එසාට අනුසාසනී,
දක්කිසසුදානී ප්‍රස්ථිකරු අසොනේඛා අවිනාසකා
සිලවසු¹ මහාරාජ දුස්සිලො විනීපාතිතො.
3106. අප්‍රව්‍යාමකා නොයියගොත්තං කුණුලිති. තරේව ව,
න්. දනි වදෙහි ජම්බුක බලානා බලමුත්තම්.
3107. බලං පක්කාවිධ. ලෙකෙ පුරිසස්. මහගුතේ,
තත් බාහුබලත්තාම වරීම. වූව්වතේ බලං.
3108. හොගබලක්කී දිසාවූ දතිය. වූව්වතේ බලං,
අම්බබලක්කී දිසාවූ තතිය. වූව්වතේ බලං.
3109. අඩ්පවබලක්කීව තා වතුන්. අසාසයා,
යානි එතානි සබඩානී අධිගත්තානී ප්‍රජාතො.
3110. තා බලානා බලසේවා. අගෝ. පස්සුබලං. වර්,
පස්සුබලනුපසුදෙධා. අන්. විජ්‍යනි ප්‍රජාතො.
3111. අපි වේ ලහති මනේ ඒත්. ධර්ම්මුත්තම්,
අකාමසා පසාය වා අසේශ්‍ය තා පටිප්‍රජනී.
3112. අභිජාතොපි වේ හොනි රජ්. ලඳාන බනතියා,
දුපුසේශ්‍ය හි කායිපති සබෑනාපි න ඒවති.
3113. පස්සු පුතා. විනීලිනී
පස්සු කිතත්සිලොකවචිත්,²
පස්සුසහිතො නරෝ ඉද
අපි දුශකට් පුබානි³ විජ්‍යනි.
3114. පස්සුක්කී ගො අසුරුසුය. ත නොවී අධිගච්චනී,
බහුසුතා අනාගමම ධම්වා. අවිනිබහජ්.

1. සිලවාසු - මැයා.

2. පසායන් - සිල්.

3. කිජ්‍යි - මැයා.

4. පුබානු - මැයා.

3104. පහ වූ ලොමුදහ ගැනුම් ඇති කැමැති පරිදි හැසිරෝත්තා වූ රජුගේ සියලු මොගයේ වැනසෙන්. එහි පාඡය වේ යයි කියනු ලැබේ.

3105. මහරජ, නුඩිගේ මේ ප්‍රස්නයෙහි ම වුතපදයේ ඇතුළත් වෙත්. මෝ ම අනුගාසනාව යි. දැන් පින් කරන රාස්‍යාධි තොවූ වස්තුව විනාශ තො කරන දක්ෂයෙක් වව. මහරජ, සිල්වතෙක් වව. දුස්සිලයා වනාහි නිරයෙහි වැටෙන්නේ යයි කුණ්ඩලිනීය ක්වා ය.

3106. පුතු ජම්බුකය, තොපගේ කොසිය ගොතු ඇති වෙස්සන්තර නම් සහෝදරයා ද එසේ ම කුණ්ඩලිනී, නම් සහොදරිය ද රාජ බරමය විවාලෙමු. දැන් නුඩි බල අතුරින් උතුම් බලය කුමක් ද යයි කියවි.

3107. මහරජ, මහත් අදහස් ඇති පුරුෂයා කෙරෙහි ලෙවිහි පවත්තා බලය පස් ආකාර ය. එහි කායබලය තම ලාමක බලය යයි කියනු ලැබේ.

3108. දීර්සායුෂ ඇති මහරජ, සම්පත්බලය දෙවැනි බලය සි කියනු ලැබේ. දීර්සායුෂ ඇති මහරජ, අමාත්‍යබලය තුන්වති බලයයි කියනු ලැබේ.

3109. ඒ ජාති සම්පත්තියෙන් ඇතිවූ බලය නිසැකයෙන් සතරවැනි බලය යි. යම් මේ සියලු බල කෙනෙක් වෙද්ද තුවනුත්තේ ඒ සියල්ල (ඇාන බලයෙන්) යටපත් කෙරේ.

3110. බලයන් අතුරෙන් ගෞණ්ඩබලය වූ ද අඟ වූ ද ඒ ප්‍රජා බලය ඉතා උතා උතුම් ය. ප්‍රජාබලයෙන් පුක්ත වූ පණ්ඩිත තෙම අහිවෘදියට පැමිණේ.

3111. ඉදින් අභාන තෙමේ සම්පතින් පිරුණා වූ උතුම් වූ පාරේවිය උබා ද එය තුවනුති අනුයයෙක් බලහත්කාරකම් කොට හෝ ඔහුගේ තොකුමැත්ත තිබිය ද උදුරා ගනී ද,

3112. කසි රට අධිපති මහරජ, විධිඵ්‍ය ජාති ඇති සැස්ත්‍රිය වුව ද රාජ්‍යය ලැබෙගත් නමුත් අභානයෙක් වන්නේ නම්, ඒ සියලු රාජ්‍යය ඇති ව ජීවත් වන්නට අයමත් වේ.

3113. ප්‍රජා තොමෝ අසන ලද්ද විනිශ්චය කරන්නි ය. ප්‍රජා තොමෝ කීර්තිසේෂ්‍යය හා ලාභ සත්කාර වධන්නි ය. ප්‍රජායෙන් පුත් මනුෂ්‍ය තෙම මෙලොව දුක් ඇති වූ කළේහි ද උපාය කුගල-තායෙන් ක්‍රියා කොට සැප විදියි.

3114. තුවනුත්තන් සෙවනය තො කොට බහුපුතියන් කරා තො එළඹ දැහැමි තො දැහැමි කරුණු විනිශ්චය තො කොට ස්වභාව කාරණයෙහි පිහිටා, සිටිමෙන් පමණක් කිසිවෙක් තුවන තො ලබයි.

3115. ටයා ව ධම්මිහාගණු කාලුවයියි අන්දිනො¹,
අනුවයිහනි කාලෙන ත මලේල² තස්ස ඉජුකිනි.³
3116. අනායතනා⁴ සිලසු අනායතනා සෙවීනා,
න නිබැඳුයකාරිසු සමදෙනු විපවති.
3117. අජ්ඝිතන්ස්ථි පුදුතතස්ස තරායතනාසෙවීනා,
අනිබැඳුයකාරිසු සමදෙනු විපවති.
3118. යොගපූලයොගසම්බාත්. සම්ගතස්සානුරක්ෂනා,
නානි තව තාත සෙවසු මා අකම්මාය රුහයි
අකම්මා ව දුම්මමෙදා නළාගාරව සිද්ධි.
3119. ධම්ම. වර මහාරාජ මානාපිතුසු බත්තිය,
ඉඩ ධම්ම. වරින්වාන රාජ සහා. ගම්සුසි.
3120. ධම්ම. වර මහාරාජ පුතතදරසු බත්තිය,
ඉඩ ධම්ම. වරින්වාන රාජ සහා. ගම්සුසි.
3121. ධම්ම. වර මහාරාජ ලිංකාමමෙවලු බත්තිය,
ඉඩ ධම්ම. වරින්වාන රාජ සහා. ගම්සුසි.
3122. ධම්ම. වර මහාරාජ වාහනෙසු බලෙසු ව,
ඉඩ ධම්ම. වරින්වාන රාජ සහා. ගම්සුසි.
3123. ධම්ම. වර මහාරාජ ගාමමෙසු නිගමෙසු ව,
ඉඩ ධම්ම. වරින්වාන රාජ සහා. ගම්සුසි.
3124. ධම්ම. වර මහාරාජ රටෝසු ජනපදෙසු ව,
ඉඩ ධම්ම. වරින්වාන රාජ සහා. ගම්සුසි.
3125. ධම්ම. වර මහාරාජ සම්ඛ්‍යාජ්‍යම්මෙසු ව,
ඉඩ ධම්ම. වරින්වාන රාජ සහා. ගම්සුසි.

1. මන්දිනා - මඟයා.
2. කම්මේල - සිමු.
3. සිජුකිනි - මඟයා.
4. නානායතනා - එ.

3115. දැය කුගලකර්ම විභාගය දන්නා වූ සුදුසු කාලයෙහි උත්සාහ කරන්නා වූ අනලස් වූ යමෙක් ඒ ඒ කාලයෙහි කළමනා කටයුතු කෙරේ ද ඔහුගේ ඒ ත්‍රියා එලය සමඳ්ධ වේ.

3116. දුස්සීලකම් කරන්නා වූ එබදු ම දුස්සීල පුද්ගලයන් ආශය කරන්නා වූ කළකිරී කටයුතු කරන පුද්ගලයාගේ කුගලකර්ම විපාකය මැනැන් විපාක නො දේ.

3117. තමා පිළිබඳව ද අනිත්‍යාදී වගයෙන් සලකන්නා වූ එබදු ම සිල්වනුන් ඇසුරු කරන්නා වූ නො කළකිරී කටයුතු කරන්නාගේ කුගලකර්ම විපාකය මනා කොට විපාක දේ.

3118. යෙදිය යුතු කරුණෙහි යෙදීමට සුදුසු වූ ප්‍රජාව ද, රස් කරන ලද ධිනය රස්සා කරන්නා වූ ප්‍රජාව ද, යන දෙක සහ පෙර ක් ප්‍රජාවන් ද යන සියල්ල පියාණනි, නුත් සෙවනය කරව. නීතිරුණෙහි ධිනය නො තසව. නුසුදුසු කටයුතු කිරීමෙන් අනුවත් පුද්ගල තෙමේ ඩුණ ගියින් කළ ගෙයක් දිරා වැවෙන්නා සේ ගැලේ යයි ජම්බුක තෙම කියේ ය.

3119. මහරජ, මවුපියන් අකරෙහි කළමනා උපසරාන ධර්මයෙහි හැසිරෝව. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි ය.

3120. ස්නේය මහරජ, අමු දරුවන් කෙරෙහි කළමනා යුතුකම් කිරීම සංඛ්‍යාත ධර්මයෙහි හැසිරෝව. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි ය.

3121. ස්නේය මහරජ, මිත්‍රාමාත්‍යයන් අකරෙහි කළමනා යුතුකම් කිරීම සංඛ්‍යාත ධර්මයෙහි හැසිරෝව. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි ය.

3122. මහරජ, හස්ති අශ්වාදී වාගනයන් කෙරෙහි ද කළමනා යුතුකම් දහමි හැසිරෝව. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ග ලොකයට යන්නෙහි ය.

3123. මහරජ, ගම් නියමිතම වැස්සන් කෙරෙහි අධික අයඛු ගැනීම් ආදිය නො කොට ධර්මයෙහි හැසිරෝව. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි ය.

3124. මහරජ, රටවැසියා කෙරෙහි ද දන්ව එසියා කෙරෙහි ද සිත්වත් බව එළවීම් සංඛ්‍යාත ධර්මයෙහි හැසිරෝව. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි ය.

3125. මහරජ, මහණ බමුණන් කෙරෙහි ද සිව්පසය දිමාදී ධර්මයෙහි හැසිරෝව. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ග ලොකයට යන්නෙහි ය.

3126. ධමලං වර මහාරාජ මිගපකවේසු බණ්ඩිය,
දඩ ධමලං වරින්ඩාන රාජ සගු. ගම්පූසයි.
3127. ධමලං වර මහාරාජ ධමලං විතැන්තු¹ සුබාවහො,
දඩ ධමලං වරින්ඩාන රාජ සගු. ගම්පූසයි.
3128. ධමලං වර මහාරාජ සඳහු² දෙවා සමුහමකා,
සුවිණෙන්තන දිව්³ පතනා මා ධමලං රාජ පමාදා.
3129. තනෙව තෙ විතනපද එසාව අනුසායනී,
සහස්‍යාදිසෙවිකලුයාහී සමතන.⁴ සාමතන.⁵ විදුති.

නෙසකු ගුරුත්වක.

2. සරඟඩගජාතක.

3130. අලඹකනා කුණුබලිනා සුවින්තා
චට්ටරියමුනා එරුබෙහෙබඳා,
රථේසහා නිටයිල කෙනු කුමෙන
කජ්. වෛ පානත්ති මනුස්සලොකේ.
3131. අහමටයිකො හීම්රලෝ පනාය.
කාලීඩරාජා පන උගෙනා අය,
සුය ස්‍යාදිතානා. ඉසිනා. දසීසනාය
දුධාගතා පුව්තායෝගි පෙකෙන.
3132. වෙහාසය. නිටයින් අනුලිකෙබ
පරසුනා පණ්ඩරසෙව වනෙ,
පුව්තාම් ත. යකු මහාතුහාව
කජ්. ත. පානත්ති මනුස්සලොකේ.
3133. යමුහු දෙවෙසු සුජම්පත්තින්
මසවාන් ත. ආහු මනුස්සලොකේ,
සදෙවරාජා ඉදම්ජ් පතනා
සුය ස්‍යාදිතානා. ඉසිනා. දසීසනාය.

- සුරිඇජු - මරය., යාය.
- ඉහු - මරය., යාය.
- නිදිව් - වි.
- සමස් - මරය..
- සමක - මරය..
- ශිල - මරය..

3126. සැප්ත්‍රිය මහරජ, මුව පක්මීන් කෙරෙහි අභය ද්‍රාය කිරීම සංඛ්‍යාත ධර්මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙහි හැසිර ස්වර්ගතලාකයට යන්නෙහි ය.

3127. මහරජ, කුසල ධර්මයෙහි හැසිරෙව. පුරුදු කරන ලද ධර්මය තෙම පුව් එළවියි. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි ය.

3128. මහරජ, කුගල ධර්මයෙහි හැසිරෙව. ගකු මූහ්මයන් සහිත පු දෙවියේ ධර්මයෙහි හැසිරීමෙන් දෙවලොවට ගියහ. මහරජ, ධර්මයෙහි නොපමා වව.

3129. ඒ ප්‍රශ්නයෙහි ම ඒ ව්‍යතපදයෝ ඇතුළත් වෙති. මෝ තොමෝ ම අනුශාසනාව වන්නි ය. තුවකුන්තන් ඇසුරු කරමින් යහපතන් ගුණයෙන් යුත්ත ව තෙමෙ ම මේ ගුණයන් හොඳින් දාන සමාධන් ව මේ අනුශාසනාවන් නො ඉක්මවා පිළිපුව සි අවවාද කෙළේ ය.

කෙසකුණ ජාතක සි.

2. සරහඩ ජාතකය

3130. අලංකාර ලෙස සැරපුණු කුණ්ඩලාහරණ පැලන්ද වූ යහපතන් වස්තු ඇත්ද පු වෙබුයා මැණික්වලින් හා මුතුවලින් ද සරසන ලද මිටි ඇති කඩු බදිනා ලද රෙප්වර වූ තුළ වහන්සේ මෙහි සිටින්නහු ය. තුළ වහන්සේ කවරහු ද? කෙසේ නාම හඳුනදේ ද?

3131. මම අවධික නාම වෙමි. මෙතෙම වනාහි හිමරථ නාම වෙයි. ප්‍රකට ව පෙනෙන මෙතෙමේ කලීගුරජ ය. අපි මනා සංවර ඇති සාමීන් දකුමටතන් සරහඩ ගාස්තාවරයාගෙන් ප්‍රශ්න අසන්නටතන් මෙහි පැමිණියෙමු.

3132. අනෙකුරිස් නාම වූ අභසහි පසලොස්වක්හි අභස මැදට වන් වන්දියා මෙන් සිටින්නෙහි ය. මහත් අනුහාව ඇති යස්සය තුළ විවාරණි. මීනිස් ලොව තා කෙසේ දනිදිද? කියා ය.

3133. දෙවියන් අතර සුජම්පති යයි යමකු ගැන කියදිදි, මීනිස් ලොවැ ඔහුට “මසවා” යි කියන්. ඒ සක්දෙවරජ වන මම මනා සංවර ඇති සාමීන් දක්මට අද මෙහි පැමිණියෙමි.

3134. දුර සුතා නො ඉසයෙය සමාගතා
මහිදිකා ඉදිගුණුප්‍රත්‍යන්තා,
වංශුම් තේ අධිරෝ පසන්‍යවිශ්‍යනා
යෙ ජීවලෝකෙන් මත්‍යස්සසටයි.
3135. ගෙඟකා ඉසිනා විරදික්විතානා
කායා වූතො ගව්‍යති මාල්ගතනා,
ඉගතා පටික්කමම සහස්‍රනොගත
ගෙඟකා ඉසිනා අසුවී දෙවරාජ.
3136. ගෙඟකා ඉසිනා විරදික්විතානා
කායා වූතො ගව්‍යතු¹ මාල්ගතනා,
විවිත්ප්‍රප්‍රා සුර්ජීව මාල්
ගනකී. එං පාටිකඩ්බාම හගතා
න භෙකු දෙවා පටිකකුලස්සැක්දීතා.
3137. පුරින්දේ ගුනපති යසස්සී
දෙවානාමිනේදු මසවා සුජමපති,
ස දෙවරාජ අසුරගණයමදානා
මිකාසමාකඩිනි පක්කා²පුව්‍යතු.
3138. ගොනොවීමෙස්. ඉඩ පත්‍රිකානා
පක්කා පුගෙසා නිපුණෙන ව්‍යාකරිස්සනි,
ති ජ්‍යෙෂ්ඨා රස්සැදී. මත්‍යරාධිපානා
දෙවානාමින්දාස්ස ව වාසවස්ස.
3139. අය. ඉසී සරහලේඛා යසස්සී
යතො ජාතා විරතො මෙප්‍රීනසා,
අාවරිය්පුතොනා සුවිතිතරුපො
යො නොස. පක්කානි ව්‍යාකරිස්සනි.
3140. ගොණ්ඩික්කදු පක්කානි වියාකරෝහි
යාචනති ත. ඉසයෙය සාමුරුපා,
ගොණ්ඩික්කදු එසා මත්‍යපෙළ ධමවා
ය. වූඩ්මාගව්‍යති එස භාරෝ.
3141. කතාවකාසා පුව්‍යත්තානු භෞගතා
ය. කිසුවී පක්කා. මනසාහිපත්තින්,
අහ. හි ත. ත. වෝ. වියාකරිස්ස.
ණ්ඩා සය. ලොකම්ම. පරක්කී.
3142. තතො ව මසවා සකේකා අක්කදස්සී පුරින්දේ,
අපුරුෂ පයම්. පක්කා. යක්කාසී අහිපත්ති.

1. ගව්‍යති - රි.

2. පක්කා. - මතසා. පක්කා - රි.

3. ආවරෝ - මතසා.

3134. ස්වාමීනි, මහත් සඳුදී ඇති සඳුදී ගුණයෙන් යුත් සංඝ වරු මෙහි රස්වූවා යැයි අප විසින් දරදී ම අසන ලද්දහ. ස්වාමීනි, මේ ලිනිස් ලොව තුළුහා ග්‍රෑශ්‍ය වූ යම් සංඝවරයෙක් එවත් නම් හිටුන් පැහැදුණා වූ ස්ථින් මම වදිමි.

3135. දහසක් තුවනුයේ ඇති ද්‍රව්‍යරාජය, පැවිදි වූ බොඟහ් කල් ඇති තාපසවරුන්ගේ ගටුරයෙන් නික්මෙන ගද වාතයෙන් ගෙන යයි. ගතුය, මෙතැනින් ඉවත් එව. සංඝවරුන්ගේ ගද අපිරිසිදු යැයි තාපස තෙම කියේ ය.

3136. ස්වාමීනි, පැවිදි වූ බොඟහ් කල් ඇති සංඝවරුන්ගේ කයින් නික්මෙන ගද පූජාගින් යෝවා. පූජාති විසිනුරු මලක් මෙන් ද මල් මාලාවක් මෙන් ද අපි මේ ගද කැමුද තෙමු. මේ ගදහි උ දෙවිච්‍යා පිළිකුල් සංඝා ඇත්තේ නො වෙත්.

3137. පෙර දත්තුන් හෙයින් පුරිණුද නම් වූ ගුනයන් අතර ග්‍රෑශ්‍ය බැවින් ගුනපති නම් වූ පරිවාර සම්පත්තීන් යුත් දෙවියන්ගේ ප්‍රධානයා හෙයින් දෙවානම්ජ්‍ය නම් වූ පෙර ජාතියක වශයෙන් මස නම් වූ පූජා නම් අසුර කන්‍යාවගේ ස්වාමී බැවින් පූජාති නම් වූ දෙවියන්ගේ සින් අලවන බැවින් දෙවරාජ නම්වූ අසුර සම්භයා මධ්‍යින්නා වූ ඒ ගතු තෙම ප්‍රශ්න අසන්නාට බලාපාරෙන්ත්තු වෙයි.

3138. මෙහි සිටින පණ්ඩිතයන් අතුරන් කවිරක් නම් රජුනා තිදෙනා විසින් ද ගතුයා විසින් ද අසන ලද සියුම් ප්‍රශ්න උසදන්නේ ද?

3139. පරිවාර සම්පත් ඇති උපන්ද සිට ම මෙවුන්දමින් වැළැකුණු පුරෝෂිත බ්‍රාහ්මණයාගේ පුතු වූ ඉතා කිකරු වූ සරහංග නම් යම් මේ සංඝවරයෙක් වේ නම් හේ මොවුන්ගේ ප්‍රශ්න විසදන්නේ ද.

3140. කොණබඩු ගොනු ඇත්තා වූ සංඝින් වහන්ස, ප්‍රශ්න විසේ නු මැනැවී. යහපත් ස්වභාවය ඇති සංඝවරු තොප යදින්, කොණබඩු ගොනු ඇති සංඝවරයාණන් වහන්ස, තුවණින් වැඩි දියුණු වූ යම් බැඳු වංද්ධයකු වෙතොන් ප්‍රශ්න විසඳීම් හාරය ඔහු අයන් ය යන මෙකරුණ මිනිසුන් කොපහි පවත්තා ස්වභාවයෙකි.

3141. යම් කිසි ප්‍රශ්නයක් සිතින් කැමතිවන ලද ද කරන ලද අවකාශ ඇත්තේ එය අසන්වා, මෙලොවන් පරලොවන් දක දැන මම ඒ ඒ ප්‍රශ්න තොපට විසදන්නෙම්.

3142. ඉක්මිනි යහපත දත්තා වූ පුරිණු ද නම් ගතු තෙම සිනිහි උ සලකන ලද යම් ප්‍රශ්නයෙක් වී නම් ඒ ප්‍රථම ප්‍රශ්නය අසුරවේ ය.

3143. කිංපු වධිනා න කදුවී සොවති
කිහිපැප්පානා ඉසුයා වන්නේයනති,
කඩයිඩ වූතනා එරුයා බමෙට්
අකඩාහි මේ කොණ්ඩඩැයු එතමන්.
3144. කොඩා වධිනා න කදුවී සොවති
මකඩ්ප්පානා ඉසුයා වන්නේයනති,
සගේබස් වූතනා එරුයා බමෙට්
එතනා බිනති උත්තම්මාපු සගෙනකා.
3145. යක්කා උභිතකා වචනා තිතික්විත්
සදියස්ස වා සෙට්ටිතරස්ස වාපි,
කරන්නු හීනස්ස වචවා බමෙට්
අකඩාහි මේ කොණ්ඩඩැයු එතමන්.
3146. හයා හි සෙට්ටිස්ස වචවා බමෙට්
සාරමහැන්න පන සාදියස්ස,
යෙයා විධ හීනස්ස වචවා බමෙට්
එතනා බිනති උත්තම්මාපු සගෙනකා.
3147. කරං එජ්සැයු වතුමට්ටරුපා
සෙට්ටියා සරිස්කා අපවාපි හීනා,
විරුපරුප්පන වරනති සගෙනකා
තස්කා හි සගේබස් වචවා බමෙට්.
3148. න භෙනමන් මහතීපි සෙනා
සරාරීකා පුජකීමානා ලහෙර,
යා බිනතිමා සපුරුරිසා ලහෙර
ඛන්තිබලසුපසලනති වෙරා.
3149. පුහාපිතනෙකා අනුමොදියාන
අකුදු තං පුව්ගාමි තදිඩක බැහි,
යරා අනු දණ්ඩකී නාලිකී රාරා¹
අප්පුනෙනා කලාභ්‍ය වාපි රාරා,
තෙස් ගති බැහි පුහාපක්ම්නා
කක්ෂුපසනකා ඉසුනා විහෙයිකා.
3150. කියං හි² වචන් අවක්රිය³ දණ්ඩකී
උඩිනතමුලෝ සජනෙනා සරවේයා,
කුකුලනාමේ තිරයම් පවතති
තස්ස පුලිඩානි පතනති කායේ.

1. නාලිකෙරයා - මණසා.
2. කිපැදුලි - මණයා.
3. අවකීර - මණසා,

3143. කුමක් නසා කිසි කලෙක ගොක නො කෙරේද? සෑම්පූ කවරකුගේ ප්‍රහාණය වර්ණනා කරදීද? මේ ලොකයෙහි කවරක්පූ කියන ලද පරුෂ වචනය ඉවසන්නේද? කොණඩිභැංඩය, ඒ කාරණය මට කියව.

3144. තෙශාධය නසා කිසි කලෙක ගොක නො කරමි. ගුණ-මකු ගතිය ප්‍රහාණය කිරීම සෑම්පූ වර්ණනා කරන්. සියල්ලන් ම කියන ලද පරුෂ වචනය ඉවසන්නේයැ. සත්පුරුෂයේ එය උතුම් සාන්ති යයි කිහු.

3145. කොණඩිභැංඩතුමනි, සමානයකුගේ හෝ තමනාට වඩා ග්‍රේෂ්‍යයකුගේ හෝ යන දෙදෙනාගේ පරුෂ වචන ඉවසන්නට පිළිවන. නීවයාගේ වචන කෙසේ නම් ඉවසිය හැකි ද යි යන මේ කරුණ මට ප්‍රකාශ කරනු මැත්තාවේ.

3146. ග්‍රේෂ්‍යයාගේ වචන බියෙන් ඉවසන්නේ ය. කරණුතකරිය-කාරණය හෙතුකොට සමානයාගේ වචන ඉවසන්නේ ය. යමෙක් වනාහි හිනයාගේ පරුෂ වචන ඉවසා නම් එය උතුම් සාන්ති යයි කිහි.

3147. සතර ඉරියවිවෙන් වැයි ගිය ස්වභාවය ඇත්තහු ග්‍රේෂ්‍ය යයි කියාන් සමාන යයි කියාන් වැලිදු හිනය කියාන් කෙසේ නම් දින ගන්නේද? උතුම් සත්පුරුෂයේද ලාමකයන්ගේ ස්වරුප-යෙන් හැසිරෙන්. එහෙයින් ග්‍රේෂ්‍ය-සමාන-පහත් යන සියල්ලන්ගේ ම පරුෂ වචන ඉවසන්නේ ය.

3148. ඉවසනුපූරු සත්පුරුෂ තෙම යම් අර්ථයක් ලබයිද, යුද කරන්නා වූ රජුන් සහිත මහයෙනාහ ද මෙබදු අර්ථයක් යහපතක් නොලබන්නේ ය. ඉවසිමේ බලයෙන් වෛරයෝ සන්හිදෙන්.

3149. තුළ වහන්සේගේ ප්‍රහාණිතය අනුමත්දන් ව අන් ප්‍රශ්නයක් තුළ අතින් විවාරමි. එබැවින් එය කියනු මැත්තාවේ. දණඩකී නම් රජ ද නාලිකීර නම් රජ ද අර්ජුන නම් රජ ද කලාඩු නම් රජ ද යන මොවුපූ යම් සේ වූපූ නම් අතිශයින් කරන ලද පාප ත්‍රියා ඇත්තා වූ ඔවුන්ගේ පරලොව ගමන ගැන කියනු මැත්තාවේ. සෑම්න්හට වෙශය කලා වූ ඔවුහු කොහි උපන්නේද?

3150 දණඩකී නම් රජ තෙම කිස්වවු නම් තාපසයාට අවමන් කොට සහිත්වින් රටවැසියා සහිත ව සිදින ලද මූල් ඇත්තේ (ප්‍රත්ජ්‍යාවක් නැතිව) කුක්කුල නම් නරකයෙහි පැසයි. ඔහුගේ ගරීරයෙහි සහළඳුරු වැවේ.

3151. යො සක්ෂේතෙ පැබැඹිතෙ අඟදයි¹
ධමු. හැනෙනා සමණු අදුසමක,
ත්‍ය නාලිකිරෝ සුනඩා පරජු
සභගම බාදුනී විජ්‍යමානා.
3152. අජ්‍යුතනා නිරය සක්ෂිපුලේ
අව්‍යෝගා පතිතො උඩිපාදු,
අඩිටිරුවෙන් ගොනම් ශේයයි තා
බන්නී. තපස්ස්. විරුණුවාරි.
3153. යො බණ්ඩිසා පැබැඹිතා² අඟදයි
බන්නී වදාචානා සමණු. අදුසකං,
කලාපුවේ. උප්පාජී එවති
මහාපතාපා. කළුකා හයානාකා.
3154. එනාටි සුනා නිරයානි පැක්විතො
අඡ්‍යුති පාමේයිතරානි වෙනු,
ධමත් වරෙ සමණුවාහම්තෙසු
එව. කරෝ සැකුවුපෙන් යානා.
3155. සුහාපිතා. තෙ අනුමොදියාන
අඡ්‍යුත්. ත්‍ය සුව්‍යාමි තදිඛක මූහි,
කර්. විධ්‍ය සිලවනා. වදුනානි
කර්. විධ්‍ය පෘජ්‍යාලනා. වදුනානි,
කර්. විධ්‍ය සපුරුරිස්. වදුනානි
කර්. විධ්‍ය ගො සිරි තො ජහානි.
3156. කායෙන වාචාය ව යො ධ සක්ෂේතො
මනසා ව කිසුම් න කරෝනි පාපා,
න අත්‍යන්තර අලිං. හනානි³
තරා විධ්‍ය සිලවනා. වදුනානි.
3157. ගම්බිර පක්ෂා, මනසා දිවිනාය.
නාච්චාහිතා⁴ කමම කරෝනි ලුද්දා,
කාලාගතා අනුපද්‍ය. න රික්ෂානි
තරා විධ්‍ය පෘජ්‍යාලනා. වදුනානි.

1. අඟදයි - මඟයා.

2. පැබැඹිතා - මඟයා.

3. හනානි - මඟයා.

4. තද්වානිතා - මඟයා. සයා.

3151. යම් රජක් කිපිවකුට දුෂ්චර වෙතනා පහළ නො කළ සන්හිදුවන ලද පවි ඇති (දසකුගල ධර්ම සංඛ්‍යාත) බණ දෙයනා කරන්නා වූ සංයත වූ තිරප්පාඛ වූ පැදිදේන් වෙශභුගේ ද, වැනි දෙන්නා වූ ඒ නාලිකිර නම් රජ පරලේවිහි දී සුනාඛතයේ රසව කා දමත්.

3152. තවද අර්ථන නම් රජ තෙම ද්වසීම ඇති බොහෝ කල් රක්නා ලද බණ්ඩර ඇති ගෞතම ගොනුයෙහි වූ ආගිරස නම් වූ භාපසයන් හිංසා කොට සන්ස්කුල නම් තිරයෙහි හිස යටිකුරු ව පා උඩුකුරුව වැවුවන් වෙයි.

3153. යම් රජක් සූජාන්තිය ප්‍රකාශ කරන්නා වූ තිරපරාඛ වූ සන්හිදුවන ලද පවි ඇති පැවිදේකු කඩ කඩ ගොට සන්දේ ද සලාමු නම් ඒ රජ තෙම ගයානාක වූ කමුක වූ මහන් දුක් ඇත්නා වූ අවිවියේ ඉපද පැයේ.

3154. ගනුය, නුවණුන්තේ මේ නරකයන් ද මෙයටත් වඩා ලාමක (පාපිෂේකර) නාරකයන් ද අසා දාන මෙහි (මෙලොව) මහණ බමුණුන් කෙරෙහි දැඟුමින් හැඳිරෙන්නේ ය. මෙසේ කරන්නා වූ පුද්ගල තෙම දෙව්ලොවට පැමිණෙන්නේ යයි ප්‍රකාශ කෙලේ ය.

3155. නුඩ වහන්සේගේ සූහාෂිතය දැනුමෝදන් ව වෙන ප්‍රශ්නයක් නුඩ වහන්සේ අතින් විවාරණී. එය ද කියනු ලැබුවේ වූවූ සිල්වත් යැයි කියදේ ද? කෙබඳ වූවූ නැඹවත් යැයි සියදේ ද? කෙබඳ සන්පුරුෂ යැයි කියදේ ද? කෙබඳ පුද්ගලයකු සම්පත්ති තොමෝ අත් නො හරි යයි කියදේ ද?

3156. යමෙක් මෙලොව කයින් ද විවනයෙන් ද සිතින් ද සංයම වූයේ කිපේ පාපයක් නො කරයි ද තමා හෙතු කොටගෙන පවා බොරුවක් නො කියා ද එබඳ පුද්ගලයා සිල්වතෙකැයි කියන්.

3157. ගැහුරු වූ ප්‍රශ්න සිතින් සිතමින් යමෙක් අතිගයින් අවිධියක රෝග කරම නො කෙරේ ද, සුදුසු කාලයට පැමිණියා වූ අර්ථපදය හෙවත් යහපත් කටයුත්ත හිස් නො කරයි ද, එබඳ වූවූ ප්‍රභාවන් පුද්ගල යයි කියන්.

3158. යො වේ කතකුදු කතවේදී දිරෝ
කලුණාග්‍රැමෙනා දැඟහන් ව හොති,
දුච්චත්‍යා සකකාට කරාති කිවිවා.
තථාවිධා සපුළුවීයා වදනති.
3159. එතෙහි සබඳති ගුණෙහුපෙතා
සඳේවා මුදු සංවිහාරී වදකුදු,
සඩ්ඩාහකා සංඛ්‍රාපි සඡනවාවා.
තථාවිධා නො සිරි නො ජහාති.
3160. සුභායිතනෙකා අනුමෝදියාන
අභ්‍යන්තර තං පුව්‍යාමි තදිඩක මූහී,
සිලං සිරික්කාමි සතකුදී ධමෙලා.
පක්කාක්කා කා සෙවයිතර වදනති.
3161. පසුණු හි සෙවකා කුසලා වදනති
නෙකඩියාරාජාරිව තාරකානා,
සිලං සිරික්කාමි සතකුදී ධමෙලා
අන්වායිකා පක්කාවතෙනා හවත්ති.
3162. සුභායිතනෙකා අනුමෝදියාන
අකුදු තං පුව්‍යාමි තදිඩක මූහී,
කර්ංකරෝ කිනතිකරෝ කිමෙවරං
කිං සෙව්‍යානො උගත්ති පසුණු.
පක්කායිදිනි¹ පටිපද වදෙහි
කර්ං කරෝ පක්කාවා හොති මෙවා.
3163. සෙව්‍යා වුඩ්‍යා නිපුණෙක බහුපුතෙ
ලඟාහකා පරිපුව්‍යානො² හියා,
සුළෙනයා ස සකාලව්³ සුභායිතාති
එව්‍යාකරෝ පක්කාවා හොති මෙවා.
3164. ස පක්කාවා කාමගුණෙක අවශකඩින්
අන්වවතා දිඩඩ්‍යානො රෝගතා ව,
එව්‍යා විපස්‍යි පජහාති ජන්ද.
දුකෙකඩ්‍යා කාමෙසු මහඝ්ජායෙසු.
3165. සල්‍යාරාගෝ පවිනොයා දෙසා
මෙතතං එනනං භාවයේ අපහමාණං,
සබඳසු භුතෙසු නිධාය දණ්ඩං
අනින්දිතා මුළුමුපෙති යානා.

1. පක්කායිදිනි - රි. මජසා.

2. විපවිසුළිනො - සිමු

3. සකාලව් - මජසා.

3158. යම් ප්‍රාදේශීයක් කළගුණ දන්නේ කානොපකාර සලකන්නේ යහපත් මිශ්‍රත්න් ඇත්තේ දැඩි හක්ති ඇත්තේ ද දුකට පැමිණියා වූ තම යහළවාගේ කටයුත්ත සකස්කොට කෙරේ ද, එබදු පුද්ගලයා සන්පුරුෂයා යයි කියත්.

3159. ලෙසි සියලු ගුණයන්ගේ යුත් ගුද්ධා ඇත්තාවූ මඟ වචන ඇත්තා වූ ලද දෙය බෙදුගෙන පරිභාග කරනසුලු වූ යාචකයන්ගේ වචන දන්නා වූ යමෙක් වේ ද, සිව්‍යහරා වනින් සංග්‍රහ කරන්නා වූ මිහිර වචන ඇත්තා වූ සිලුවු වචන ඇත්තා වූ එබදු පුද්ගලයා සම්පත්ති තොමෝ අත් තොෂරි යයි කියේය.

3160. නුඩ් වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වචන් ප්‍රශ්නයක් නුඩ් වහන්සේ අතින් ඩිවාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැතිවේ. ශිලයන් සම්පත්තියන් සන්පුරුෂ ධර්මයන් ප්‍රඡාවන් යන මෙවා අනුරෙන් කවරක් ඉතා ග්‍රෑශ්‍ය යයි කියදේ ද?

3161. තරු අනුරෙන් වන්ද්‍යා ම ප්‍රධාන වන්නාක් මෙන් නොහැන් සෙසු හැම තරු වන්ද්‍යා ම පිරිවරාගෙන සිටින්නාක් මෙන් කුගලයෝ වනාහි ප්‍රඡාව ග්‍රෑශ්‍ය කොට ඇත්තේ ම ය. යම් හෙයකින් ශිලයන් මෙස්වයීයන් සන්පුරුෂ ධර්මයන් යන මෙතුන ම ප්‍රඡාවන්තයා පසුපස යන්නාවූ වෙදද? එහෙයිනි.

3162. නුඩ් වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වචන ප්‍රශ්නයක් නුඩ් වහන්සේ අතින් ඩිවාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැතිවේ. කෙසේ කරන්නේ කිවම් කරමයක් කරන්නේ කිමෙකු හැසිරෙන්නේ කවරකු සෙවනය කරන්නේ (මෙලොව) ප්‍රඡාව ලබා ද? දන් ප්‍රඡාව ලබාගැනීම පිහිය පිළිවෙත ප්‍රකාශ කරනු මැතිවේ. මුළුම් තෙම කෙසේ කරන්නේ නුවණුන්නේ වේ ද?

3163. ප්‍රඡායන් වැඩි සිරි, සිපුම් කරුණු දතිමෙහි සමන් බොහෝ ආසුපිරුත්තන් ඇත්තන් සෙවනය කරන්නේ ය. ඉගෙන ගන්නේ ප්‍රශ්න ඩිවාරන් නාක් වන්නේ ය. සුභාෂිතයන් ඉතා සැලක්ලේන් අසන්නේ ය. මෙසේ කරන්නා වූ මුළුම් තෙම නුවණුන්නේ වේයි.

3164. ඒ නුවණුන්නේ පාව කාමයන් අතිත්‍ය වගයෙන් ද, දුක් වගයෙන් ද, රෝග වගයෙන් ද, බලයි. මෙසේ නුවණීන් බලන තැනැනුන්නේ දුක් වූ මහන් බිඟ එලුවන්නා වූ කාමයන් කෙරෙහි ආයාව තදාග ප්‍රඡාණ වගයෙන් දරු කරයි.

3165. ගකුය, තදාග ප්‍රඡාණ වගයෙන් කාමයන් ප්‍රහිණ වූ ඒ විනරාගී පුද්ගල තෙමේ නාව ආසාත වස්තුයෙන් හටගන්නා ද්වෙශය දරු කොට සියලු සන්වයන් කෙරෙහි දුව බහාතබා අපමාණ වූ මෙතුන් සිත දියුණු කරන්නේ ය. නින්ද තො ලබන්නේ බුජ්ම ලෙළාකයට උපජත්ති වගයෙන් එලුඹියි.

3166. මහිඛිය¹ ආගමනා අහොසි
තවමටයික හිමරථ්‍යා වාපි,
කාලීයුරාජස්‍ය ව උගුත්‍යා
සබඩය² වෝ කාමරාගො පහිනා.
3167. එව්. මෙත්. පරවිතතවදී
සබඩය නො කාමරාගො පහිනා,
කැරාහි ඔකාස්ලිනුගහඟාය
යලාගති. තේ අහිස්මූවෙම.
3168. කලරාමි ඔකාසමනුගුඟභාය
තරා හි වෝ කාමරාගො පහිනා,
එරාම කාය. විපුලාය පිනියා
යලා ගති. මේ අහිස්මූවෙම්.
3169. සබඩා කරිස්සාම තවානුසාසනා
ය. ය. තුව්. වසඩයි ගුරිපක්ෂය,
එරාම කාය. විපුලාය පිනියා
යලා ගති. තේ අහිස්මූවෙම.
3170. කතාය. වච්‍යස් කිසස් පුරා
ගවුත්තු ගොනෙනා ඉසයො සාමුරුපා,
ක්‍රියා රතා ගොජ සද සමාභිතා
එසා රති පබැජිත්ස්ස සෙරුයා.
3171. සුන්වාන ගාටා පරමණ්ඩස්ස්තිතා
සුහාසිතා ඉසිනා පූඩිතෙනා,
තේ වෙද්‍රාතා අනුමොදමානා
පසාමු දෙවා දෙවපුර. යසස්සිනා.
3172. ගාටා ඉමා අයුවතී සුබ්ඩ්‍රනා
සුහාසිතා ඉසිනා පූඩිතෙනා,
යො කොවිමා අවධිකතා සුමෙශයා
ලහෝ පුබ්බාපරිය. විසේසා
ලඳාන පුබ්බාපරිය. විසේසා
අදාස්නා. මලුවුරාජ්‍ය ගවෙත.
3173. සාලීස්සාරා සාවිපුනෙනා මෙණ්ඩ්සාරා නාම කස්සිපො,
පබනෙනා අනුරුද්ධා ව කව්වායනා ව දෙවලො.
3174. අනුසියෝසා ව ආනෙදු කිසවලෝ ව කොලිතෙනා,
නාරදේ පුණෙනෙන් ලිනාත් පුනෙනා සසසපරිසා මුද්‍රිපරිසා
සරහඩිගො ලොකනාමලා එව්. ධාරෙර ජාතකත්ති.

සරහඩිගුතකං.

1. මහනීය. - මජය..

2. සබඩය. - වි. මජය..

3166. අවධික නම් රජ නුඩිගේ ද හීට රජුගේ ද ප්‍රසිද්ධි වූ කලිහු රජු ගේ ද මෙහි පැමිණම මහන් සමාද්ධි ඇත්තක් විය. සිල සියල්ලන්ගේ ම කාම රාගය තෙම තදුග වශයෙන් ප්‍රහිණ වූයේ යැයි තාපස තෙම කියේ ය.

3167. පරඹිත් දත්තා තාපසයාගන් වහන්ස, එය එසේ ම ය. අප සියල්ලන්ගේ කාමරාගය තදුග වශයෙන් ප්‍රහිණ විය. අපට අනුග්‍රහ පිණිස පැවිදි වීමට අවකාශ සරව. නුඩි වහන්සේගේ නිෂ්පත්තිය යමිසේ ද එබදු නිෂ්පත්තියට අපි පැමිණෙන්නෙමු යි රජවරු කිහි.

3168. මහරජුනි, එසේ ම ය. තොපගේ කාමරාගය ප්‍රහිණ ය. අනුග්‍රහ කොට පැවිදි වීමට අවකාශ කරමි. මහන් වූ ධ්‍යාන ප්‍රිති-යෙන් කය පිනවයි. මාගේ නිෂ්පත්තිය යමිසේ ද එබදු නිෂ්පත්තියට පැමිණෙමි යි තාපස තෙම කියේ ය.

3169. මහන් ප්‍රජා පැති තාපසයන් වහන්ස, නුඩි වහන්සේ යමක් යමක් කියන්නෙහි ද? නුඩි වහන්සේගේ ඒ සියලු අනුගාසනා පිළිපාදිති. මහන් ධ්‍යාන ප්‍රිතියෙන් කය පිනවමි, නුඩි වහන්සේගේ නිෂ්පත්තිය යමිසේ ද එබදු නිෂ්පත්තියට පැමිණෙන්නෙමු යි රජවරු කිහි.

3170. දින්වන්ති, කිසවවිෂ තාපසයන්හට මේ පුජාව කරන ලදී. සාම්ප්‍රදාය යහපත් ස්වභාව ඇත්තෙන් යෙත්වා, හැම කල්හි ධ්‍යානයෙහි ඇළුණාහු එකඟ වූ සින් ඇත්තාහු වවු. පැවිද්දහා මේ ඇල්ම ග්‍රුෂේයි ය.

3171. පණ්ඩිත වූ සාම්ප්‍රදායි විධින් මනා කොට කියන ලද පරමාර්ථ-යෙන් යුත් වූ ගාරාවන් අසා සතුවූ වූ පිරිවර ඇත්තා වූ ඒ දෙඩියේ අනුමත්දන් වෙනින් දෙවිලාවට ගියහ.

3172. පණ්ඩිත වූ සාම්ප්‍රදාය විසින් අරථවන් වූ ද ව්‍යුහන සාම්පත්තියෙන් යුත්ත වූ ද මේ ගාරාවෝ මනා කොට කියන ලද්දහ. යම් කිසිවෙක් මේ ගාරාවන් අරථ වශයෙන් මෙනෙහි කොට අසන්නේ නම් හේ ප්‍රථම - ද්විතීය ධ්‍යානයන් ලබන්නේ ය. ප්‍රථම ද්විතීය ධ්‍යාන ලබා මැත්‍යුරාජයෙන් තො දැක්මට ද (නිවනට ද) යන්නේ ය.

3173. එකල්හි සාලිස්සර නම් තාපස තෙම දන් ගාරිප්පූ ස්ථාවරයන් වහන්සේ ය. මෙණ්ඩිස්සර නම් තාපස තෙම කාග්‍යප තෙරණුවෝ ය. පබිනා නම් තදිස් තෙම අනුරුද්ධ තෙරනී වහන්සේ ය. දෙවල නම් තවුස් තෙමෙම ක්‍රිඩායන ස්ථාවරයන් වහන්සේ ය.

3174. අනුසිස්ස නම් තවුස් තෙමෙම ආනන්ද ස්ථාවරයන් වහන්සේ ය. කිසවවිෂ නම් තවුස් තෙමෙම කොළඹ නම් විය. නාරද නම් තාපස තෙම ප්‍රණාශම ත්‍යාගීප්‍රතන තෙරණුවෝ ය. සෙසු පිරිස මුද්‍ර ප්‍රරිස විය. සරහ-ග නම් බොධියන තෙමෙම දන් වූවූ ලොකාලියන් වහන්සේ යයි ජාතකය මෙසේ දරා ගනිවූ යයි විදුල සේක.

3. අලමුවූසාජාතක.

3175. අපොටී බ්‍රහා ඉන්දු වත්තු ජයත්. පිතා,
දෙවක ඇඟ්ඡා. පරාහෙතා සුචම්‍රායා. අලමුවූසා.
3176. මිසේස දෙවා ත්. යාචනත් තාචනිංසා සඉන්දකා,
ඉසිපලොහිකේ ගවශ ඉසිසිඩා. අලමුවූසේ.
3177. පුරායා. අමෙහ අලෙවත් වත්වා බුෂමවරියවා,
නිඛ්ඝනාහිරණා වුද්ධීය තස්ස මෙහානි ආචර.
3178. දෙවරාජ කිමෙව නු. මමෙව තුව්. සික්කාසි,
ඉසි පලොහිකේ ගවශ සනත් අසැකුපි අවශරා.
3179. මාදිසියා පවරා වෙව අසොකේ නෘත්තෙ වනෙ,
තාසම්පි හොතු පරියායා තාපි යතුතු පලොහිකා.
3180. අද්ධා හි සුව්ල්. භණසි සනත් අසැකුපි අවශරා,
තාදිසියා පවරා වෙව අසොකේ නෘත්තෙ වනෙ.
3181. න තා එව්. පජානානත් පාරිවරියා පුම්ගතා,
යාදිසා. නු. පජානාසි නාරී සබඩා සොහනෙ.
3182. සුමෙව ගෙව කළුයාණි ඉන්නා. පවරා වසි,
තවෙව වෘෂ්ජරුපෙන වසමානාපයිසිසිසි.¹
3183. න වාහා. න ගම්සියාමි දෙවිරාජෙන පෙසිනා,
විහෙමි වෙත්. ආසාද්‍යා උගාතෙනේ හි මුෂමණෙ.
3184. අනෙනකේ නිරයා. පතනා ඉසිමාසාදියා ජනා,
ආපතනා මොහසායාරා. තසමා ලොමානි හාසියෙ.
3185. ඉදා. ව්‍යවාන පකකාමි අවශරා කාමවණ්ඩිනී,
මිසියා. මිසේසත්මිවෝනත් ඉසිසිඩා. අලමුවූසා.

1. සවසමානයිසි - මුණායා.

2. මියිනු - මුණායා.

3. අලම්බුසා ජාතකය

3175. ඉක්විනි වක්තු නම් අපුරයා මැඩ පැවත් වූ ජයප්‍රාදේත ව දෙවියන්ගේ පිතාස්ථානයෙහි වැජ්ඩීන්නා වූ මහත් අනුහාව ඇති ගනු තෙම සුධරුමා නම් දිව්‍ය සහායෙහි පරිජ්‍යා කොට දැන අලම්බුසා නම් දිව්‍ය සහායාවට ගම්ය කියේ ය.

3176. පුරුෂයන් කෙලෙස් මිගුණයෙන් මිශ්‍ර කරන හෙයින් මිගු නම් වූ සාමීන් පොලොබවා ලිමෙන් දක්ෂ අලම්බුසාවනි, ගකුයා සහිත තවිනිසා වැසි දෙවියෝ ඉසිසිංග තාපසයා පොලොබවීම නිව යාවිනු කෙරෙන්, එහි යව.

3177. එම්බා අලම්බුසාව, වුත රක්නා බ්‍රහ්මවාරි වූ ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩි සිරියේ නිවන්හි ඇපුලෙන් ය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නාට පෙර ඔහුගේ දෙවිලොට යන මාරුගයන් ආවරණය කරව.

3178. දිව්‍යරාජයාණනි, කිම තුළ වහන්සේ මේ දෙවිලොට සාමීන් පොලොබවීම පිණිස මාම දක්නෙහි ද? තවත් අඡ්සරාවේ ඇත්තාහු නො වේද්ද දී අලම්බුසාව ප්‍රශ්න කළා ය.

3179. ගොක රහිත වූ නන්දන වනයෙහි මා වැනි අඡ්සරාවේද මට වඩා උතුම අඡ්සරාවේද ඇත්තාහ. ඔවුනට මේ ගෙන්න් වාරය වේවා. මිදුහු ද තවුසා පොලොබවීමට යෙන්වා.

3180. එකාන්තයෙන් ම නොශ ඇත්තක් කියව. ගොක රහිත නන්දන වනයෙහි තී භා සමාන වූ ද තිට වඩා උතුම වූ ද තවත් අඡ්සරාවේද ඇත්තාහ.

3181. සියලු අංගයන්ගෙන් භෞතනා වූ අලම්බුසාවනි, පුරුෂයකු වෙත ගියා වූ ඒ අඡ්සරාවරු තී යම් යම්ලදු පාරේවයීයක් දන්නී නම්, එය නොදන්නාහ.

3182. යහපත් තැනැක්තිය, තෝ ම යව. තී ස්ත්‍රීන් අනුරෙන් උතුම වන්නී ය. නිගේ ම වර්ණයෙන් ද රුප සම්පත්තියෙන් ද ඒ තාපසයා වසහයට පමුණුවා ගන්නෙහි ය.

3183. දෙවිරජහු පිටත්කර යවන ලද මම නො යන්නෙම නො වෙමි. එහෙන් මේ තවිසට ලාවන්නාට බිය වෙමි. ඒ තාජස තෙම උගු තෙජස් ඇත්තේ ය.

3184. සාමීන් පොලොබවීමට ගිය බොහෝ දෙන මොහයෙන් සංසාරයට බැසගත්තාහු නිරයට පැමිණියහ. ඒ නිසා ලොමුදහ ගනින්.

3185. පුරුෂයන් කැමතිවන ගරිර වර්ණයක් ඇති පුරුෂයන් ක්ලෙගයෙන් මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අඡ්සරාව මෙයේ කියා ඉසිසිංග තවුසා ක්ලෙගයන්ගෙන් මිශ්‍ර කරන්නාට ගියා ය.

3186. සා ව තං වනමොගයෙ ඉසිසිබෙන රක්විත්,
වේලුවී¹ජාලස සැකුරුත්තා සමනා අධිච්‍රියාත්තා.
3187. පාතෙකාව පාතරුස මහි උද්‍යාහයමයා පටි,
අගිවයිං පරිම්පූරුතාත් ඉසිසිඩා උපාගමි.
3188. කානු විජ්‍යාවේභාසි ඔසදී විය තාරකා,
වීවිඛවඩ්‍රාගරණ ආමුනාල් හිකුණිස්ලා.
3189. ආදිවාව ජ්‍යෙෂ්ඨඩාසා හෙමව දැනගනවීනි,
යයෙනුරු මහාමායා කුලාරි වාරුද්‍යසිනා.
3190. විලාකා² ලුදිකා සුද්ධි පාද තේ සුපූරුවිඩිනා,
කමනා³ කමනීයා තේ හරන්තියෙව මේ මනා.
3191. අනුප්‍රේක්ෂා ව තේ උරු නාගනාසසමුපමා,
වීමලයා තුයෙ සුවාසියාණී අඛවසිය එලක් යථා.
3192. උපළසේසිව කිකුරුකඩා නාහි තේ සාමු සඟේතා,
පුරාකකුනුකුරුනසේසිව දුරුතා පටිදිසිනි.
3193. දුවිධා ජාතා උරජා අවශ්‍යා සාමුජඩ්‍රා,
පයාධරා දායාතීතා අධිච්‍රිලාඩුසමා එතා.
3194. දිසා කම්බුනලාභාසා ගිවා එහෙයුකා යථා,
පණ්ඩරාවරණ වගු වතුනුමනසනිහා.
3195. උදිගා ව අධිගා ව දුම්භපරීමුත්තා,
දුවිජා නෙලසමුනා දිනකා තව සුදසිනා.
3196. අපණඩරා ලෙංහිත තා ඒකුසුකළසනිහා,
ආයතා ව විසාලා ව නෙනනා තව සුදසිනා.
3197. නාතිදිසා සුස මමවයා කනකබ්‍යාසමොවිතා,
උන්නමබහරුහා තුයෙ කෙසා වන්දනගැනවීකා.
3198. යාවතා සයිඡගාරකඩා වාණිජ්‍යනාක්ෂී යා ගත්,
ඉසිනාක්ෂී පරකත්තාතා සයෙනුතාතා තපස්සිනා.

1. ඩිනි - මුණා.

2. විලාකා - මුණා.

3. ගමනා - මුණා, සායා.

3186. හි තොමෝ ද ඉසිසිංග තාපසයා විසින් රක්නා ලද රත් කරවි ගසින් ගැවසිගත්තා වූ භාත්පස යොදුනාක් පමණ වූ ඒ වනයට වැද.

3187. පෙර බත්කාලයෙහි ඉර උදවුන්නා වූ උදැසන ම අමධිමින් ශිනිහල් ගෙහි සිටියා වූ ඉසිසිංග තාපසයන් වෙතට එලැකීයා ය.

3188. විසිතුරු වස්ත්‍රාහරණයෙන් සැරුපුණු අමුණන ලද මිණි-කොබාල් ඇති නී බිඳුලියක සේ ද ඔසස් තරුව සේ ද බබලන්නොහි ය. තෝ කවර තැනැත්තියක් ද?

3189. සුයන් රශමිය වැනි වරණ ඇති, රත්සුන් සුවදැනි තෝ මනා වට වූ උරුදුග්ම ඇත්ති ය. මහා මායා ඇත්ති ය. ලදුවයස් ඇත්ති ය. මනොඟ දැකුම් ඇත්ති ය.

3190. තෝ සිහින් වූ ඉහටියක් ඇත්ති ය. සියුමැලි ය. නිරමල ය. තීගේ පාදයෝ මනාව පිහිටියෝ ය. ගමන්කරන්නා වූ තෝ ඉතා කමනිය ය. මාගේ සිත ඇද ගන්ති ම ය.

3191. තීගේ කළවා පුවල සිලිවෙලින් මහන් ය. ඇත් හොඩියක් බෙදු උපමා ඇත්තේ ය. තීගේ ඉතා විශාල වූ උකුල රන් පෙරුවක් මෙනි.

3192. මනාව පිහිටියා වූ තීගේ නාහිය උපුල් කරණිකාවක් බෙදු ය. කඹ අදුනාන් පිරිගියාක් මෙන් දුරට දක්නා ලැබේ.

3193. තීගේ පයෙයාධර පුවල ලෙහි හටගන් නැටි රහින ව මනාව පැන නැගුණා වූ කිරී රඳා පවත්නා වූ මොනික තො වූ සමවට කුඩා ලබු ගෙධියක් දෙකට කපා තැබුවාක් මෙනි.

3194. දික් වූ මිහිඟ බෙරයකට සමාන බැබැලිම් ඇති තීගේ ග්‍රීවය ඒකී ලුවකුගේ බෙදු ය. මනහර දෙතොල් දිවට බෙදු පැහැයෙන් යුතුව්.

3195. තීදෙස් හනුමස් කෙළවර හටගන්නා වූ උඩුන් භා යටි දත් දැහැවිවලින් පිරිමධින ලද්දහු ඉතා දැකුමිකපු ය.

3196. කඹ-පැහැ මුල ඇති රතුපැහැ අග ඇති ඔලිඳ අට බෙදු තීගේ ඇස් දික් වූයේන් මහන් වූයේන් ඉතා දැකුමිකපු ය.

3197. ඉතා දික් තොවූ මානවීන් මට කරන ලද්ද වූ රන්-පණායන් පිරන ලද තීගේ සිසෙහි වූ කෙස් සඳහන් සුවද ඇත්තේ ය.

3198. යම් තාක් සියාන්නාහු ගෙරින් රක්නාපු ද, වෙළඳුන්ගේ යම් ස්වභාවයක් වේ ද සංයම ඇත්තා වූ තපස් රක්නා සංශීවරුන්-ගේන් යම් පරානුමයකුන් වේ ද.

3199. න තේ සමසම් පසේසි අස්ථි පයුවිමණ්ඩලේ,
කො වා කු කස්ස වා පුතෙනා කරී ජාතොමු ත මයා.
3200. න පසෙනාකාලා හඳුනෙනා කස්සපෙවි. ගතේ යන්,
එහි සමම රමිස්සාම උගෙහා අස්ථික අස්සමේ
එහි ත උපගුහිසා. රත්නා කුසගලා හට.
3201. ඉදා වන්දාන පකකාම් අවශරා කාමවණ්ඩින්,
මිස්සා මිස්සෙනුම්වැනි ඉසිසිඩා. අලමුබ්බා.
3202. සො ව වෙගෙන තිකුවම ජේනා දැන්පරකකම්,
තමුනමාසු වෙණිසු අජ්ංකිපාතෙනා පරාලසී.
3203. තමුදුවතන කලුළා පලිසිස් සුසෝහනා,
වචි තමි බුෂමවරියා යරා ත අඡ තොසිනා.
3204. මනසා අගමා ඉන්ද වසනකා. නන්දනේ වනෙ,
තස්සා සඩාපූමසුසුය මසවා දෙවකුසුරරා.
3205. පලලුණා. පහිණි බිපු. සොවණ්ඩා. සොපවාහනා.,
ස උත්තරවැදපසුසුය. සහස්සාපටිකන්තා.
3206. තමෙනා. තත් ධාරේසි උරෙ කන්දාන සොහනා,
යරා එකමුහුතකාව තිණි වස්සානි ධාරයි.
3207. විමදේ තිහි වසේසහි පබුජ්ංකිනාන බ්‍රාහමණෙ,
අද්දසාසි හටතරුසෙකි සමනානා අනීයායනා.
3208. නවපනතවනා. පුළුලා. කොකිලාගණසොසිනා.,
සමනානා ස විලොකන්වා¹ රදේ අසුදුනි වතනයි.
3209. න පුහෙ න ජපෙ මනෙනා අයිහුතනා. පහාලිතා.,
කොනු මේ භාරිවරියාය පුතෙකි විතනා. පලෙහයි.
3210. අරණසුද් මේ විහරතො යො මේ ගතජාහ සමහනා.,
නානාරතනපරිපුණුණ් නාව්ව ගණි අණුණුවේ.

1. පරිලොකනා - රි, මණසා..

3199. මේ පොලෝව් මඩුල්ලෙලහි තොපට සමයකු නො දැක්කෙමි. නුඩි කවරෝක් ද? කාගේ පුවුයෙක් ද? අපි තොප කෙසේ දනිමු ද?

3200. කාගුප ගොතු ඇති තාපසයාණෙනි, මෙසේ නුඩිගේ සිත පැවැති කළේහි ප්‍රශ්න කිරීමට කල් නො වෙයි. නුඩිට වැඩිහිටි ම වේවා. මිතු තාපසය, අපි දෙදෙනා අපගේ ආගුම්යෙහි අනිරමණය කරන්නෙමු. එව නුඩි වැළඳී ගන්නෙමි සි නුඩි පසකම් සූච විදින්නැඳුන් අනුරෙන් දක්ෂයෙක් වට සි අලම්බුසාට කිවා ය.

3201. පුරුෂයන් කැමැති වන්නා වූ ගරිර වරණයක් ඇත්තා වූ පුරුෂයන් ක්ලෙගයන් හා මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව ඉසිසිංග තාපසය ක්ලෙගයෙන් මිශ්‍ර කරනු කැමැති මෙසේ කියා ගියා ය.

3202. තාපස තෙමේ ද සෙමින් යන ගමන අත්හැර වෙගයෙන් නික්ම ගොස් අය වෙනට ප්‍රමිතියේ උතුම කෙසේ වැටිය ගෙන පිරිමැද්දේ ය.

3203. ඉතා ගොහමාන වූ කලුයාණ දරුණ ඇති ඕ තොලෝව් පෙරලා නැවති තවුසා වැළඳගත්ති ය. එසේ වැළඳගැනීමෙන් මුහුම- වයසීයෙන් වුත වූ කළේහි ගතුයා යමිසේ සිනිද, එය සිදු වූයේ ය. එකළේහි අලම්බුසා තොලෝව් ද සනුවු කරන ලද්දී ය.

3204. අලම්බුසා තොලෝව් නන්දන වනයෙහි වසන්නා වූ ගතුයා වෙත සිනින් පැලීමියා ය. දෙවියන්ට උතුම වූ ගතු තෙම අයගේ සිතුවිල්ල දනා-

3205. ගතු තෙමේද, පිරිවර සහිත වූ මත්තෙහි වසන ලද ඇතිරිලි පනසක් ඇති කොඳ පලස් දහසක් අනුරන ලද්ද වූ ස්වරණමය පයසීංකයක් එවි ය.

3206. ගොහන වූ අලම්බුසා තොලෝව් ඒ මේ ඉසිසිංග තවුස්හු පුරා තුන්වරුහෙක් ඒ පලහෙහි ලා ලෙහි ගොවා දුරුවා ය.

3207. පහවු මත් විම ඇති ඒ බාහ්මණ තෙමේ තෙවසකින් පිනිද ගිනිහල් ගෙය සම්පයෙහි නිල්වන්ව වැඩි ශිය ගස් දුටුවේ ය.

3208. තාපස තෙම කොවිලන් විසින් පවත්වන ලද නාද ඇති නවපත්‍යයෙන් සුදුම් ලන් පිපිරිය ඒ වනය හාත්පස බලා අඩුතින් කුදා වගුරවන්නට පටන් ගත්තේ ය.

3209. යාග නො කෙළෙමි. ලන්තු ජප නො කෙළෙමි. ගො- මාග්නිය නයන ලදී. පරිවය්සායෙන් කවරෝක් නම් මාගේ සිත මෙයින් පෙර පෙළඹවි ද? කියා තවුස් තෙම කැ ගසා ඇතුළුවේ ය.

3210. අරණයෙහි වසන්නා වූ මා විසින් ගුමන තෙජසින් රස් කරන ලද්ද වූ මහාසාගරයෙහි තොයෙක් රුවතින් උරිගිය නැවත් මෙන් වූ මාගේ ද්‍රාන ගුණය යමෙක් පැහැර ගත්තේ නම් සේ කවරෝක් ද දි තාපස තෙම මුරගා කි ය.

3211. අහනෙනා පාරිවරියාය දෙවරාජේන පෙසිනා,
අවධිං විතන් විතෙනන පමාද කුං න බුජකිසි.
3212. ඉමානි කිර මං තාතො කස්ස පො අනුසාසනි,
කමලාසරිසින්දීයා තායෝ බුජකිසි මාණව.
3213. උරේ ගණඩායා බුජකිසි තායෝ බුජකිසි මාණව,
දු මානුසාසි මං තාතො යථා මං අනුකම්පතො.
3214. ත්‍යාගං වවන් නාකං පිතු වුද්ධ යස් සාසනං,
අරුණ ඇඳු නිලැනුස්ස මෙ සවාත්ත් කුවායාම් එකකො.
3215. සෞඛං තත් කරිසාම් දිරන්තු පීමිතො මේ,
පුන වා තාදිසො ගෙස්සිං මරණ් වා මේ හට්සිනි.
- 3216 ත්‍යාස තෙජක්ෂි ඩිරියක්ෂි දින් ශ්‍යානී සුවච්චිතං,
සිරසා අභ්‍යන්ති පාදද ඉසිසිජ්‍යං අප්‍රේමිසා.
3217. මා මේ කුජකි මහාවිර මා මේ කුජකි මහාඉසි,
මහා අනෙකු මයා විතෙන්නා තිද්‍යානං යස්සිනා.
තයා පකම්ලිතං ආසි සබඩ දෙවපුරං තද.
3218. තාවතිංසා ව යෙ දෙවා තිසානක්ෂි වාස්තවා,
නික්ක්ව හද්ද සුඩී හොඟී ගව්ත කෙක්ක්ද යථාසුඩං.
3219. ත්‍යාස පාදද ගහෙන්වාන කන්ව ව නා පදනැතියං,
අකුරුලිං පැහැ ගහෙන්වාන තමහා යානා අපකකම්.
3220. යො ත්‍යාස ආසි පලුලුම්බා ගසාවගෙණ්ණා සෞඛ්‍යංහනො,
සැලුතනරව්තදපසුයුස්ස සහස්‍රපටිකන්තො
තමෙව පලුලුම් මාරුයා අයා දෙවානසන්යිකේ.
3221. තමොකකම්ව ආයනතිං ජලනතිං විජ්‍යතං යථා,
පත්තිතො සුමනො විතෙනා දෙවින්දු අදද වරං.
3222. වරං වෙ මේ අදේ සකක සකිහුතානම්සර,
න ඉසිපලොහිකා ගවෙත එතං සකක වරං විරෙති.

අලමුසාජාතකං.

3211. පින්වත් තාපසය, ගතු දිව්‍ය රාජයා පරිවයීට පිණිස මෙහෙයන ලද මම මාගේ සිතින් නුමගේ සිත මැඩ පැවත්වීම්. එය නුඩි වහන්සේ ප්‍රමාදයෙන් අවබාධ නො කළහ.

3212. මාගේ පිය වූ කාගාප තෙම මට මෙ වචන කියේ ය. මාණවකය, ලියතකිර මල් වැනි ස්ත්‍රීන් වෙත්. බවුන් දැනගනුව' යි කියේ ය.

3213. අනුකම්පා ඇත්තකු සේ මට මාගේ පිය වූ කාගාප තෙම අවවාද දෙනුයේ, මාණවකය, ප්‍රයෝගී මස්ගැඩු දෙකක් ඇති ස්ත්‍රීන් දාන ගනුව. ඒ ස්ත්‍රීන් තමන් වසහයට පැමිණියවුන් නසති යි දැනගනුව යි මෙසේ කියේ ය.

3214. වයෝවංද්‍ය වූ ඒ පියාගේ අනුගාසනය මම නො පිළිපැද්දෙමි. මත්‍යායන් විරහිත වනායති ඒ මම අද එකලා වැ වැළපෙම් යි තවුසා කියේ ය.

3215. ඒ මම එසේ කරන්නෙමි. මාගේ ඒවිතයට නින්ද වේවා, නොහොත් මාගේ ඒවිතයෙන් ඇති එලය කුමක් ද? නැවත හෝ එබන්දෙක් වන්නෙමි. (නැතිව ගිය ධ්‍යාන ලබා ගන්නෙමි) නො එසේ නම් මාගේ මරණය හෝ වන්නේ යැ යි තාපසයා නැවතන් අධිශ්‍යාන කර ගන්නේ ය.

3216. ඒ ඉසිසිංග තාපසයා නැවත මනාව වඩන ලද තෙජසත් වියායන් උත්සාහයන් දාන අලම්බුසාව ඉසිසිංග තාපසයාගේ පාලන සිසින් වැට් දෙපා වැද කමා කරවා ගන්තා ය.

3217. මහාවිරයන් වහන්ස, මට නො කිපෙනු මැනා. මහර්මිය, මට නො කිපෙනු මැනා. පිරිවර ඇත්තා වූ තාවත්න්ස දෙවියනට මා විසින් මහන් වැඩික් කරන ලදී. එකල්හි මුළු දෙවිපුරය නුඩි වහන්සේ විසින් වෙසෙසින් කම්පා කරන ලද්දේ ය.

3218. තවිතිසා වැඩි යම් දෙවි කෙනෙක් චේ තම ඔහු ද දෙවිලෝ වැශයන්ට අධිපති වූ ගනුයාන් යන මොහු සුවපතන් වෙත්වා සොයුර නී ද සුවපතන් වව. කනායාවෙනි සුවසේ යව.

3219. අලම්බුසාව උන් වහන්සේගේ පා අල්ලා වැද පුදක්ෂිණා කොට ඇදිලි බැඳ එතතින් බැහැර වූවා ය.

3920. පිරිවර සහිත වූ මත්තෙහි වසනාලද ඇතිරිලි පනසයක් ඇති කොඳපලස් දහසක් අසුරන ලද්ද වූ ඇගේ ස්වර්ණමය යම් පයායීංකයක් වී ද එම පයායීංකයට ම නැග දෙවියන් වෙත ඕ ගියා ය.

3221. බෛලන්නා වූ උල්කාව යමිසේ ද, විදුලිය යමිසේ ද, එසේ එන්නා වූ ඇය දැක පිතිමන් වූ සකුටු සින් ඇති ගතු තෙමේ වරයක් දුන්නේ ය.

3222. සියලු භුතයන්ට අධිපති වූ ගතු දෙවන්ද්‍ය, ඉදින් තෙපි මට වරයක් දෙවු නම් සාමීන් පෙළඹවීමට නො යන්නෙමි යන තෙල වරය ඉල්ලම් යි අලම්බුසාව කිවා ය.

4. සංඛ්‍යාලජ්‍යතක.

3223. අරියාවකාගොපී පසකුනෙනෙනා
මලේශ්‍යෙ හට්. පැබැජිනා, කුලමා,
කප්පනානු විතනානි පහාය නොගෙ
පැබැජී¹ තිකුණුම සරා සපස්සේ.
3224. සයා විමානා නරදේව දියෝ
මහානුහාවස්ස මහොරගස්ස,
දියෝන පුහුණුන මහාවිපාකා.
සදායහ. පැබැජිනාමනි රාජ.
3225. න කාමකාමා න හයා න දෙසා
වාව්. මුසා පැබැජිනා හණුනු,
අකඩාහි මේ පුව්තේනා එත්මස්.
සුන්වාන මේ පායිතිත්පසාදේ.
3226. වාණිජ රට්ටාධිප ගව්තමානෙනා
පලේ අදායාසිලනි මිලාවපුනෙන,
පවචිකායා. උරග. මහනු.
ආදාය ගව්තනෙනා පමොදමානෙ.
3227. සොහ. සමාගමම ජනින්ද තෙහි
සංඛවකිලොමා අවවස්ථී² ඩීනා,
කුහී. අයා නීයති හීම්කායො
නාගෙන ක්‍රි. කාහර් භෞජ්‍යනා.
3228. නාගො අයා නීයති ගොජනාන්.
පවචිකායො උරගො මහනෙනා,
සාදුණුව් යුලක්ව මුදුණුව් මංස.
න ක්‍රි. රසසුණුසි විදෙහපුනා.
3229. ඉතො මයා ගත්තා සකා නිකෙන.
ආදාය සන්නානි විකෙනපයිකා,
මංසාති භොකඩාම පමොදමානා
ලයා හි වේ සත්තවා පන්නගානා.
3230. සවේ අයා නීයති ගොජනාන්.
පවචිකායො උරගො මහනෙනා,
දාම් වො බලිවදුනි³ සොලස
නාග. ඉම් මුක්කීර බන්ධනසමා.

1. පැබැජී - වි. මංස.

2. අවවස්ථී - මංස. සං.

3. ඕම - මංස..

4. බලිබඩානි - මංස..

4. සඩ්බඩාල ජාතකය

3223. කුණ වහන්සේ මො රු ඇති සේක්, ප්‍රසන්න වූ ඇස් ඇත්තහු ය. එන්වතා සැන්ටිය බ්‍රාහ්මණ දෙකුලයෙන් හෝ සිවූ කුලයෙන් හෝ නික්ම පැවිදී වූහ යි සිතමි. ප්‍රභාවන්තය, නොග සම්පන් හා ධනය හැරදමා ගිහි ගෙයින් නික්ම කුමක් අරමුණු කොට පැවිදී වූ සේක් ද?

3224. නරදෙව වූ මහරජ, මහන් අනුහාව ඇති මහෝරගයාගේ විමානය දැක එසේ ම ප්‍රාණුයන්ගේ මහන් විපාක දැක මම කරමයන් කරමවිපාකයන් පරලොවන් යන මෙවා ගැන සැදුහැයෙන් තෙමේ පැවිදී විමි.

3225. කුමති දැ ලැබේගැනුමේ කුමැත්තෙන් ද හයින් ද ද්වෙශයෙන් ද පැවිද්දේදේ බොරු බස් නො කියන්. විවාරන ලද්දේ මට මේ කරුණ කියනු මැතිවි. එය අසා මාගේ ප්‍රසාදය හටගන්නේ ය.

3226. මහරජ, වෙළඳාම පිෂිස යන්නා වූ මම මහාමාර්ගයෙහි අතිශයින් වැඩුණු වූ ගරිරයක් ඇති මහානාගයකු තබලාගෙන සතුවූ සිතින් යන්නා වූ වැදි පුනුයන් දුවුවෙමි.

3227. මහරජ, ඒ මම ඔවුන් හා එක්වූයෙමි. අතිශයින් ලොමු දහගන්තෙම බිය වූයෙමි මෙසේ කිමි. වැදි පුනුවරුනි, බිහිපුණු ගරිරයක් ඇති මේ නාගයා කොහි ගෙනයනු ලබයි ද? නාගයාගෙන් කවරක් කරන්නහුද යි ඇසිමි.

3228. විශෙෂයෙන් වැඩුණු ගරිරයක් ඇති බඩා යන්නා වූ මේ මහානාග තෙම හොඨනය පිෂිස ගෙනයනු ලබයි. වෙතදහ පුනුය, මොහුගේ මාංශය මිහිරි ද මහන් ද මඟ් ද වන්නේ ය. තුළ ඒ රසය තොඳන්නෙහි ය.

3229. අපි මෙයින් සිය ගෙදරට ගොස් ආයුධ ගෙන කඩ කඩ කොට කපා සතුවූ සින් ඇස්තෙන් ව මස් අනුහව කරන්නෙමු. අපි වනාහි එකාන්තයෙන් ම සර්පයන්ගේ සතුරෝ වෙමු.

3230. විශෙෂයෙන් වැඩුණු වූ ගරිර ඇති බඩා යන්නා වූ මේ මහානාගයා ඉදින් හොඨනය පිෂිස ගෙනයනු ලබන්නේ නම් මම තොපට ගවයන් සොලසක් දෙමි. මේ නාගයා බැලීමෙන් මූදනු මැතිවි.

3231. අද්ධා හි තො හගකඩා අයා මත්‍යාපො
බෙළු ව තො උරගා බුතකුදුඩා,
කරෝම තේ තා විවතා අලාර
මිත්තකුදු තො නො ගොහි විදෙහපුත්‍ර.
3232. කදුයු තේ බඟධිනා මොවියිංසු
යා නාත්‍යාතො පටිමොකඩිස් පාසේ,
මුතෙනා ව සො බඟධිනා නාගරාණා
පක්කාමේ පාවිනමුඛො මූළුත්‍රා.
3233. ගනකාන පාවිනමුඛො මූළුත්‍රා.
පුගෙණුඡි නෙතෙහි පලොකයි මං,
තද්‍යුහා පිශිශේ අභිගව්ත්.
දසඩුගුලිං අස්ථුලිං පැහැහෙනු.
3234. ගවෙශව බො ක්‍රි තරමානරුපො
මා තා අමිත්‍යා පුනරුහුලුස්,
දුශ්කඩා හි ලුදුදුහි පුනා සමාගමේ,
අද්‍යිස්තා ගොජ්පුත්‍රාන ගව්ත්.
3235. අගමාසි සො රහදා විප්පසනා.
නීලොභාස් රමණියා සුතිස්වා,
සමාතත් ජ්‍යෙෂ්ඨි වෙතසාහි
පාවෙක්නී නීතනිජ්‍යාභමයා පත්‍රිතො.
3236. සො තා ප්‍රවිස්ස න විරස්ස නාගො
දිබෙකන මේ පාතුරපු ජ්‍යෙෂ්ඨ,
ලුපත්හි මං පිහාරි ව පුතෙනා
හදායඩුම් කණ්ඩුසුඛා හැණෙනානා.
3237. සංමෙසි මාතා ව පිතා අලාර
අඹුනානාරෝ පාණදෙද සහායා,
සක්ක්වී ඉදියා පටිලාභීතොස්ම්
අලාර ප්‍රස්ස මේ නීවෙසනාති
පහුන්හසන් බෙඟු අනාපානා.
මසක්කසාරා විය වාසවස්ස.
3238. තා භුල්ලාගෙහි උපෙතරුපං
අසක්කාරා වෙව මූදු සුහා ව,
නීවිතිණා අස්සරා ව ගුම්
පාසාදිකා යන් ජහනති සොකං.
3239. අනාවකුලා වෙළිරියුපනිලා
වාතුදුෂීසං අමෙවනා සුරම්මං,
පක්කා ව පෙසි ව එලා සුෂ්මිලා
නීවෙවාතුකා ධාරයනති එලානි

3231. එකාන්තයෙන් ම මේ තෙම අපගේ සින් පිනවන්නා වූ ආභාරය වේ. අප විසින් බොහෝ නාගයෝ කන ලද්දේ ය. විදෙහ පුතු වූ ආලාරය, නුඩිගේ ඒ වචනය කරමු. නුඩි අපගේ මීතුයා ද වෙහි ය.

3232. මහරජ, එකල්හි නායුයෙන් විද ගසන ලද යම් බන්ධනයෝ වුවාහු නම් ඔවුන් ඒ බන්ධනවලින් නාගයා මුද හැරියාහ. බැඳුම්වලිනා මිදුණු නාගරාජ තෙමේ නැගෙනහිරට අභිමුඛ ව මොහොතක් ශියේ ය.

3233. පෙරදිගට අභිමුඛව මොහොතක් කල් ගොස් කුදා පිරුණු තෙන් වලින් මා දෙස බැලුවේ ය. මම දයැහිලි එකට තබා ඇදිලි බැඳ (නයාගේ) පිටු පසින් ශියෝමි.

3234. නුඩි ඉක්මන් කොට යව, නැවත සතුරෝ තො අල්වා ගනින්වා නැවත වැද්දන් හා එක්වීම යම් හෙයෙකින් දුක් වන්නේ ද, එහෙයින් වැදි පුතුයන්ගේ තො දැක්මට (වැදි පුතුයන්ට දැකිය තොහැකි තැනාකට) යව.

3235. වෙසෙසින් පහන් වූ නිල් පැහැයෙන් යුතු සින්කලු වූ මතා කොට ඇති දැඩස්වලින් හා හොමුවවලින් ගැවසී ගන්තා වූ විලට තුවුසින් ඇති එනෙර කළ බිය ඇති ඒ නාගරාජයා ශියේ ය.

3236. මහරජ, ඒ නාග තෙම විලට ඇතුළු වී තොබේ වෙලාවකින් දිව්‍ය වෙශයෙන් මා ඉදිරියෙහි පහළ විය. පියකු ඉදිරි-යෙහි පුතුයකු මෙන් හායාගම වූ කනට සුව ගෙන දෙන්නා වූ මිහිර වචන බෙණෙමින් මා වෙත එළඹියේ ය.

3237. පින්වත් ආලාරය, නුඩි මගේ මව ද වෙහි. පියා ද වෙහි ය. අභාන්තර වූ ප්‍රාණ දානය කරන යහළවා ද වෙහි ය. සිය සංද්ධිය ද නැවත ලබා දෙන ලද්දේම වෙමි. ආලාරය, බොහෝ කැපුතු ද ඇති ආභාර පානයෙන් තො අඩු ගකුයාගේ දිව්‍ය පුරය වැනි මාගේ නිවාස සාළායන් බලවයි, නාගරාජ තෙම කියේ ය.

3238. මහරජ, යම් තැනෙකිනි පැමිණියුතින්ගේ ගොකය දුරු කෙරේ ද ඒ නාග හවනයෙහි බිම වනාහි කුට කැබෙලින් රහිත වූ මඟු වූ රන් රිදි මැණික්මය වූ සන්රුවන් වැලියෙන් යුතු ඉදු ගොවනිගේ පිට සමාන වර්ණ ඇති තෘණයෙන් ගැවසී ගන් පසින් තොර වූවකි. නාගවිමානය ඒ බිම කොටසින් යුතු ය.

3239. එහි සමව පිහිටියා වූ ඩ්මිය වේ. වෙවුයසී බඳ නිල් පැහැ ඇති පොකුණක් වේ. එහි සිව දිග්හි ඉතා රමාව වූ අඩු වචනය වේ. එහි පැසුණා වූ ද තරුණ වූ ද එල හටගන් අඩුගස් වේ. ඒ අඩු ගස් හැම සංතුයෙහි ම මල් එල දරන්නේ ය.

3240. තෙසං වනානා නාරදේව මඟේකී
නිවෙසනා හසුරසනිකාසයා,
රජතගැලු සොඛනමයා උලාරා
පහාසනි විජ්‍යරිවන්තාලිකෙබ්.
3241. මණිමයා සොවණ්ණමයා උලාරා
අනොකවින්තා සතතා සුනිමැතා,
පරිපුරා කස්සකුහි අලභිකතාහි
සොවණ්ණකායුරධරාහි රාජ්.
3242. සො සඩ්බිපාලො තරමානරුපා
පාසාදමාරුයෙනා අනොමවණ්ණා,
සහස්‍රමහා අත්‍යානුහාවා
යක්ෂී හරියා මහසී අහාසි.
3243. එකා ව නාරී තරමානරුපා
ආදය වෙළියමයා මහසා,
සුහා මණි ජාතිමනතුපපන්නා
අවෝදිනා ආසනම්බිභාසි.
3244. තතො ම උරගො හමේ ගහෙන්වා
නීයිදයී පමුබමාසනය්සී,
ඉදමාසනා අත්‍ය හට් නීයිදතු
හවකුහි මේ අස්සුනරෝ ගරුනා.
3245. අස්සු ව නාරී තරමානරුපා
ආදය වාරි උපසඩිකමින්වා,
පාදනි පක්වාලයී මේ ජන්නැ
හරියාව හත්තු පතිනො පියස්සී.
3246. අපරා ව නාරී තරමානරුපා
පහැයෙනා සොවණ්ණමයාය පාතියා,
අනොකසුපා විවිධ වියකුත්තනා
උපනාමයී හත්තු මනු ස්සුරුපා.
3247. තුරියෙහි ම හාරත හුණහත්තා
උපටයිසු හත්තු මතො විදින්වා,
තතුතතරී ම නීපති මහන්තා.
දිශෙකෙහි කාමෙහි අන්පෙකෙහි.
3248. හරියා මමෙතා නීසනා අලාර
සැබැත්තම්ජ්‍යා පදුමුන්තරාහා,
ආලාර එතාසු තෙ කාමකාරෝ
දිම් තෙ තා පරිවාරයසු.

3240. නරදෙව වූ රජුනි, ඒ වනමැද බබළන්නා වූ රිසීමය දෙර කුවුල් ඇති ස්වර්ණමය මහාප්‍රාසාදය අහස්හි විදුලිය සේ බබළන්නේ ය.

3241. මහරජ, එහි මිණුම්වා වූ ද රන්ම්වා වූ ද නොයෙක් විසිනුරු සැරසිල්ලෙන් ගැවැසිගත්තා වූ නිතරම මනාකොට නිරමාණය කරන ලද්ද වූ කුඩ ගෙවල් හා ගබඩා ගෙවල් ඇත. ස්වර්ණමය වලපු අරන්නා වූ අලංකාත නාගකන්‍යාවන්ගෙන් සම්පූර්ණ ය.

3242. ඒ සංඛ්‍යාල තෙම අනුලු වර්ණ ඇත්තේ ඉක්මන් ස්වභාව ඇත්තේ දහසක් කණු ඇති නො සම වූ අනුභාව ඇති පහයට නැඟ යම් තැනොක්හි සිහුගේ හායෝව වූවාදී, මා ඇතින් ගෙන එහි පැමිණ වූයේ ය.

3243. එකල්හි නො මෙහෙයන ලද එක් ස්ත්‍රීයක් ඉක්මන් ස්වභාව ඇත්ති මාගිනි මාගිනි ජාතිමත් මැණික් වලින් යුත් වෙවුයාමය වූ යහපත් මැණික් ආසනයක් එළඳුවා.

3244. ඉක්නිති නාග තෙමේ මා අත ගෙන ඉදිරි අසුනෙහි හිඳුවී. ‘මෙ ආසනයයි’ පින්වන් තෙමේ මෙහි ඉද ගනීවා, පින්වන් තෙමේ මෙගේ මුවුපියන් අතුරෙන් කෙනෙකි’ යි කියේ ය.

3245. මහරජ, අන් ස්ත්‍රීයක් ඉක්මන් ස්වභාව ඇත්ති දිය ගෙන මා වෙත එළඹ ප්‍රිය ස්වාමීපූරුෂයක්හුගේ පා දෙවනා හායෝවක මෙන් මෙගේ පා සේදුවා ය.

3246. තවත් ස්ත්‍රීයක් ඉක්මන් ස්වභාව ඇත්ති ස්වර්ණමය තලියකින් නොයෙක් සුප ව්‍යුණුනයෙන් යුත් මනොඥ වූ බන් එළඳුවා ය.

3247. හාරත දෙශාධිපති වූ රජුනි, ආහාර අනුභවකළා වූ මට ඒ දිව්‍ය කන්‍යාවේ ස්වාමීපූරුෂයාගේ සිත දනාගෙන නොයෙක් තුයේ වාදුයයෙන් උපස්ථාන කළාහු ය. ඉන්පසු නාරජ තෙම මහත් වූ දිව්‍යමය කාමසම්පත්තියෙන් යුත්ත ව මා වෙතට පැමිණියේ ය.

3248. පින්වත් ආලාරය, මාගේ මේ තුන්සියයක් හායෝවේ සියල්ලේ තනුමධ්‍ය ප්‍රදෙශ ඇත්තාහ. පියුම් බදු වර්ණ ඇති සම්න් යුත්තයහ. ආලාරය, මේ ස්ත්‍රීන් කෙරෙහි නොපට කුමැත්තක් කරව. නොපට දෙමි. ඒ ස්ත්‍රීන් නොපගේ පාදපරිවාරකා-වන් කරගනුව.

3249. සංච්‍රිතරු දැබුරයානුග්‍රහණ
තදිස්සෙහා උත්තරී පටචාසි,
නාගසේදා කිතත් කළකුත් ලැඩි.
කරුණකිගමාසි විමානසේවයා.
3250. අධිවච්‍නාදී පරිණාමජනක
සය කතා උදුගු දෙවෙහි දිනයා,
පුවිජාමි තා නාගරාජේ තමන්.
කරුණකිගමාසි විමානසේවයා.
3251. නායිච්චලදී න පරිණාමජ මේ
න සය කතා නාමි දෙවෙහි දිනයා,
සකෙහි කමෙමහි අපාපකෙහි
පූග්‍යාදින් මේ ලදිමිදා විමානා.
3252. කිනෙක වතා කි පන බ්‍රහ්මචරිය
කිස්ස පුවිණුණුස අය විපාකො,
අක්‍රාහී මේ නාගරාජේනමන්.
කරුණනු තේ ලදිමිදා විමානා.
3253. රාජා අභාසි මගධාන්තීස්සරා
දියෝගාධනා නාම මහානුභාග්‍ය,
සො ඉත්තරා එළිනා සංවිධිනා,
අසස්සන් විපරිණාමධම්.
3254. අත්‍යන්ත්‍රී පානක්‍රී පසන්තවිනෙකා
සක්‍රමව දාන විපුල අදහි.
මිපානාඟාන මේ සරා තදසි
සනතපිතා සම්බුද්‍යම් යා ව.
3255. මාලකුත් ගැඹික්‍රී විලෙපනක්‍රී
පදිමිය යානමුපසසියක්‍රී,
අව්‍යාදන සයනම්ලතාපාන
සක්‍රමව දානි අදමා තත්.
3256. තා මේ වතා තා පන බ්‍රහ්මචරිය
තස්ස පුවිණුණුස අය විපාකො,
නෙහෙව මේ ලදිමිදා විමානා.
පහුතහක්‍රී බහුඅනෙපාන
නාවෙහි ගිහෙහි වුපෙනරුප.
විරෝධීතික න ව ස්ථිරතාය.
3257. අප්‍රානුභාග්‍ය න මහානුභාග්‍ය
ගෙනජ්‍යීන හනත් අගෙනජ්‍යීනෙනා,
කිමෙව දායාවුද කි පට්ටව
හඹුන්මාගස්සී ව්‍යෝගිකානා.

3249. මහරජ, විරූපයක් දිවුස පළමුකාමරසයන් අනුහාව කොට ඒ නාරජුට මෙසේ කීමි. නාගයාගේ මේ සම්පත් කිහිම් ක්‍රීඩයක් කොට කෙසේ ලබන ලද්දේදී ද? මේ ග්‍රෑශ්‍ය වූ විමානය කෙසේ ලබන ලද්දේදී ද?

3250. නාග රාජය, නුඩි විසින් මේ විමානය හෙතුවක් නැතිව ලබන ලද්දේදී ද? යම් කිසිවකු විසින් පිරිනමන ලද්දක් ද? තම් විසින් කරන ලද්දක් ද? නැත්හාන් දෙවියන් විසින් දෙන ලද්දක් ද? නාග රාජය, මේ කාරණය නුඩි අතින් විවාරමී.

3251. මෙය හෙතුවක් නැති ව ලබන ලද්දක් නො වේ. යම් කිසිවකු විසින් මට පිරිනමන ලද්දක් ද නො වේ. තමන් විසින් කරන ලද්දක් ද නො වේ. දෙවියන් විසිනුද දෙන ලද්දක් නො වේ. අලාමක වූ සිය කුළු කර්මයන්ගෙන් මේ විමානය මා විසින් ලබන ලදී.

3252. නුඩිගේ වූතය කුමක් ද? කවර බුජ්මලවයීයක් රක්කෙහි ද? මනාව පුරුදු කරන ලද කිහිම් කර්මයක්ගුගේ මේ විපාක ද? නාග රාජය මේ කාරණය මට කියනු මැනවි. මේ විමානය නුඩි විසින් කෙසේ නම් ලබන ලද්දේදී ද?

3253. ආභාරය, මම මගධෙශ්වර වූ දුයෝගාධාන නම් මහානුහාව සම්පත්නා රජේක් විමි. ඒ මම ජීවිතය ස්වල්පය බොහෝ කළ නො පවත්තෙන් ය. පෙරලෙන ස්වභාවයට පත් වන්නේ යයි මනාව දැන-

3254. පහන් සින් ඇත්තෙම් මහන් වූ ආහාර පාන සකසා දුන්නෙමි. එකල්හි මාගේ ගෙදාර පැන් පොකුණක් බඳු විය. මහනු බමුණෙන් මා ලිංගන් සන්තරපණය කරන ලද්දෝ ය.

3255. එහි දී මල් ගද ඩිලුවන් ද පහන් සහ යානයන් ද ගෙවල් සහ වස්තු ද සයනාසන සහ ආහාර පාන ද සකස් කොට දන් දුනිමි.

3256. එය මාගේ මුත සමාද්‍යාය වේ. එය මාගේ බුජ්මල-වයීය වේ. මනාව පුරුදු කරන ලද ඒ කර්මයාගේ මේ විපාක යි. එයින් ම බොහෝ කැපුදා දෙයක් බොහෝ ආහාර පානත් තාත්‍ය ගිතයන් ගෙන් යුත් විරස්ථායි මේ විමානයන් මා විසින් ලබන ලද. මෙය ද සඳහන නො වේ යයි නාරජ කීයේ ය.

3257. දළ ම ආයුධ කොට අති නාගරාජය, මද අනුහාවයක් ඇත්තා වූ තෙපස් විරහිත ඒ වැදි පුන්යෝ මහන් අනුහාව ඇති මහන් තෙපස් ඇති නුඩිට කුමක් හෙදින් හිසා කළාපු ද? කුමක් හෙදින් වැද්දන්ගේ අනට අසුවුයෙහි ද?

3258. හයනු නේ අභ්‍යගන්. මහනුවා
තෙතොනු නේ නාරවග. දනුමුල්,
කීමෙට ද්‍යාමුඩ ක්‍රි. පැමිවල
කිලෙසමාපුර් ව්‍යෝධකානා.
3259. න මේ හය. අභ්‍යගන්. මහනුවා
තෙතො න සක්‍රාන් මම තෙහි හනුවා,
සනුක් ධම්මානි සුකිතනිනානි
සමුදුවෙලාව දුරවච්‍යානි.
3260. වාතුදූසි. පණ්ඩිසි. ව'ලාර¹
උපොස්ථි. තිවමුපාවසාමි,
අරාගමු. ගොලස ගොජපුතනා
රජු. ගහෙන්වන දුහුක් පාස.
3261. ගෙන්වන නාස. අතිකස්ස රජු.
නයි.සු ම. සමපරිගයු ලුද්,
එනාදිසි. දුක්මලු. තිතික්බි.
උපොස්ථි. අපර්විකොපයන්නා.
3262. එකායනේ තා. පලේ අදාස.සු
බලෙන වශෙන්න වු'පෙනරුපා²,
සිරියා ව පසුකුය ව යාවිතොසි
කිමන්සිය. නාග තුපා කරොසි.
3263. න පුතනගෙතු න ධනස්ස ගෙතු
න ආයුතො වාසි අලාර ගෙතු,
මනුස්සයෙන්. අහිපන්‍යානො
තස්වා පරස්කම්ම තපා කරොසි.
3264. ක්‍රි. ලොහිතකේක්බා විහනනාර.සො
අලඩිකතො කපඩිතකේසමසු,
සුරෝසිතො ලොහිතවජුතොනා
ගෙකින්රාජාව දිසා පහාසයි.
3265. දෙවිදුෂිපතෙන්කාසි මහානුජාවිවා
සඛ්‍යාලි කාමෙහි සමඟිභුතො,
පුව්‍යාමි තා. නාගරාජේතමනු.
සොයෝ ඉතො කෙනා මනුස්සිලොකො.

1. අලාර-මඡය.

2. උපෙක - රි. මඡය..

3258. දළ ආයුධ කොට ඇති නාගරාජය, කිම ඔවුනු තුළිගේ තෙජස් දක බිය නො විහු ද? තුළිගේ විෂ දත්මූල් අනුව නො ගියේ ද? කුමක් නිසා වණිබිකයන්ගේන් වෙහෙසට පත්විදියි? ඇයිය.

3259. මාගේ මහත් තෙජස දක ඔවුනු බිය නො විහ. මාගේ තෙජස ඔවුන් විසින් නාසන්නට නො පිළිවන. එහෙන් බුද්‍යාදී සත්පුරුෂයන් විසින් මනාකොට ප්‍රකාශ කරන ලද්ද වූ ධර්මයේ මා විසින් මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කාඟු වෙති.

3260. ආලාරය, තුදුස්වක්හි ද, පසලොස්වක්හි ද නිතර පෙහෙ වස් සමාදන්ව වසමි. එවිට වැදිපුතුයේ සොලොස් දෙනෙක් දඩි මළපුඩුවක් හා රහුනාක් ගෙන එහි එළඹුණාහ.

3261. ඒ වැදිපුතුයේ මාගේ නාසය විද රහුනාකින් බැඳ මා තබු ලාගෙන ගියාඟු ය. මා සමාදන්ව ගන් පෙහෙවස කොපනාය නො කරමින් මම මෙතරම් දුකක් ඉවසුවෙමි.

3262. බලයෙන් ද වරණයෙන් ද යුත් නොප එකපදික මාර්ගයෙහි දී ඒ වැද්දේ දුටුවෝ ය. තෙපි වනාහි එශ්වයීයෙන් හා ප්‍රඡායන් වැළිණුහාය. නාගය, එසේ තිබියදී කුමක් බලාපො-රෝත්තුවෙන් තපස් කරඟු ද? ඒ ඇසුවේ ය.

3263. ආලාරය, පුතුයන් හෙතුකොට ගෙන නොවේ. දිනය ගහතුකොට ගෙන ද නොවේ. ආයුෂ හෙතු කොට ගෙන ද නොවේ. මිනිස් උපත පතන්නෙමි. එහෙයින් උත්සාහ දරා තපස් රකිම් ඒ කියේ ය.

3264. නාගරාජය, තුළ ලේවන් ඇස් ඇත්තෙහි ය. නට අන්තරාස (පෙළුණු පසුවක්) ඇත්තෙහි ය. අලංකාර වූයෙහි කපන ලද කෙස රවුන් ඇත්තෙහි ය. රන් සඳහන් විලුවන් ලේවන ලද්දෙහි ගජිරවරාජයා මෙන් දිගාවන් බුළුත්වහි.

3265. සියලු කාමස්මිපන්තින් යුත්ත වූවෙහි ය. මහන් අනුහාව ඇත්තෙහි දිවාමය සංදේශයට පැමිණියේ වෙහි ය. නාගරාජය, තුළ අතින් මේ කරුණ විවාහමි. මේ නාගහවනායට වඩා මෙනුජාලොකය ගුණීය වන්නේ කවර කරුණකින් ද?

3266. ආලාර නාසුභේතු මත්‍යස්‍යලොකා
පුද්‍රී වා සංචිතුනි සංඡුජුමො වා,
අහස්‍ය ලදූනා මත්‍යස්‍යයානි。
කාභාලි ජාතිමරණස්ස අනු...
3267. සංවිච්‍රෝ මේ උපිතො¹ තවත්තිකෙ
අනෙනාන පානෙන උපවිධිතොස්සි,
ආමතනයිතාන පලෙම් නාග
විරපුවූජ්‍යාස්සි² අහං ජනින්ද.
3268. පුන්‍ය ව්‍ය එක ව්‍යන් ව්‍ය
නිවානුසිට්‍යා³ උපත්විතො තං,
කවිතානු තබ නාහිසංසිනු තොවී
පියක්‍රි මේ දස්සන් තුයාලාර.⁴
3269. යථාපි මාතු ව්‍ය පිතු අගාර
පුන්‍යතා පියා ප්‍රවිහිතො වෙසයා,
තතොපි මැයා ඉඩ මෙවි සෙයා,
විතාන හි මත නාග මිදි පසන්නා.
3270. මණි මමං විශ්‍යනි ලොහිතමේකා
ධිනානු තරා මණිරතනා උලාරං,
ආදිය තං ගව්ත සකං නිගෙතං
ලදූනා ධිනං තං මණිමොස්සංසසු.
3271. දිවේදා මයා මාතුසිකාපි කාමා
අස්සෙනා විපරිණාමධමා,⁵
ආදිනවං කාමගුණයු දිස්වා
සැදියගහං පක්ඛිතොමිනි රාජ්.
3272. දුම්ප්‍රේලාතොව පතන්ති මානුවා
දහරා ව්‍ය වුදා ව්‍ය යරිරහො,
ලේතම්පි දිස්වා පක්ඛිතොමිනි රාජ්.
අප්‍රත්‍යුෂකං සාම සුදුමෙව සෙයා.
3273. අදා හමේ සෙවිතබා සපස්සු
බහුසුදා යෙ බහුයාන්තිතනා,
නාගක්‍රී සුදුනා න තවක්‍රීලාර
කාභාලි ප්‍රක්ෂේෂනි අන්තරකානි.

1. වියතා – මුස්සා.

2. වුද්ධී අස්මා – මුස්සා. වුද්ධීයායලි – සාමා.

3. අනිවානු පියා උපත්විතො තො – මුස්සා.

4. තුයා ආලාර – මුස්සා.

5. විප්‍රවිණාම් – මුස්සා.

3266. ආලාරය, මාරග එල නිර්වාණ සංඝාත ගුද්ධිය හෝ ශිල සංයමය හෝ මිනිස් ලොවින් වෙන්ව විද්‍යාමාන නො වන්නේ ය. මම ද මිනිස් උපත ලැබ ජාති මරණයන්ගේ අවසානය කරන්නෙමි.

3267. නුඩ සම්පයෙහි මම වර්ෂයක් විසිම්. ආභාර පානයෙන් මම උපස්ථාන ලද්දෙම් ද වෙමි. නාගය, නුඩිට කියා යමි. නාග රාජය, මම බොහෝ කළක් වාසය කෙළෙම් යි කියේ ය.

3268. ආලාරය, මාගේ පුතුයෝ ද අඩුවේ ද අනුව ජීවන් වන්නේ ද නිනර අනුශාසනා කරන ලද්දූ නුඩිට උපස්ථාන කිරීමට පැමිණ සිටින්නාහ. කිම, ඔවුනතර කිසිංචක් නුඩිට අසුවක් කෙලේ ද? නුඩිගේ දක්ම මට ප්‍රිය යයි නාරජ කියේ ය.

3269. මෛජියන්ගේ ගෙහි පුතුයෙක් යම්සේ පොෂණය කරන ලද්දේ වාසය කෙරේ ද, එයටත් වඩා මට මෙහි ම ග්‍රෑෂ්යය. නාගය, තොපගේ සිත යම් හෙයෙකින් මා කෙරෙහි ප්‍රසන්න ද එහෙයිනි.

3270. යහළ ආලාරය, ධනය ලැබ ගන්නට පිළිවන් වන්නාවූ ලොහින්ක නම් මාණ්ඩායක් මාගේ ඇත. ඒ මහත් වූ මාණ්ඩාය ගෙන සිය නිවසට යව. එයින් ධනය ලබාගෙන මා වෙතට ම පමුණුවනු මැනවී.

3271. මහරජ, මා විසින් මිනිසුන් අයත් වූ ද දද්ධියන් අයන් වූ ද කාමසම්පත්තිභූ දක්නා ලද්දහ. ඒ කාමයෝ අඟාස්වතයහ. පෙරලෙන ස්වභාව ඇත්තෙන් ය. කාමසම්පත්ති ආදිනව දැක මම සැදුහැයෙන් පැවිදි වූයෙමි.

3272. මහරජ, ගස්වල පැයුණු නො පැයුණු ගෙඩි මෙන් ලදු වූ ද තරුණ වූ ද මහලු වූ ද යන සියල්ලෝ ම ගිරි හෙදයෙන් වැළෙන්නාහ. මෙය ද දක පැවිදි විමි. තොයෝභික වූ මහණකම වනාහි ග්‍රෑෂ්ය වේ.

3273. ආලාර නම් තාපසය, යම් කෙනෙක් බොහෝ ඇසු පිරු තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නේ වෙද්ද ද, නුවණුනි ඔවුහු එකාන්තයෙන් ම සේවනය කළ යුත්තෙන් වෙති යි රජ තෙම කියේ ය.

3274. අදියා හවේ සෙවිතවකා සපුරායු
බහුජ්‍යාකා යෙ බහුජානාවිනැතිනො,
නාගක්ම පුත්‍රාන මමක්ම රාජ
කරාති පුරුෂුත්‍රී අනාපුකානීති.

සඩිපාල ජාතකං.

5. වුලලසුතසොමජාතක.

3275. ආමන්නායාමේ නිගමං
ලික්කාමලවට පාරිසංජ්‍ය ව¹,
සිරස්ම් පලිතං ජාතං
පත්‍රංශං දති රෝව'හං.
3276. අහං මේ කථනතු හණයි
සලුලං මේ දෙව් උරසි කපෙසයි,
සත්‍යසතා තෙන හරියා
කථනතු තෙ තා හවිස්සන්නි.
3277. පකුණුයිලිනාති එතා
දහරා අසුදුමලී තා ගම්සසන්නි,
සභාක්‍රි පත්‍රියානො
තොනා'හං පත්‍රිසසාමි.
3278. දුලලධිං මේ ආයි පුත්‍රසොම
යස්ස තෙ ගොමහං මාතා,
යං මේ විලපතනීයා
අනාපෙක්කා පත්‍රංශයි දෙව්.
3279. දුලලධිං මේ ආයි පුත්‍රසොම
යතාං අහං විජායිසස්,
යං මේ විලපතනීයා
අනාපෙක්කා පත්‍රංශයි දෙව්.
3280. කොනාමෙසො ධිමෙලා පුත්‍රසාම
කා ව නාම පත්‍රංශං,²
යං ගොනා අමෙන ඒමෙන්ම
අනාපෙක්කා පත්‍රංශයි දෙව්.
3281. පුත්‍රසාම තුයුහං බහමෙවා
දහරා අපෙන්තයාවිනා,
මක්කු තෙ³ තං අපස්සනා
මකෙනු දුකුඩ් නිගව්‍යන්නි.

1. පරිසංජ්‍ය - මඟසං.

2. පත්‍රංශයාය - මඟසං.

3. ගොපි - මඟසං.

3274. යම් කෙනෙක් බොහෝ ඇසු පිරු තැන් ඇත්තාහු බොහෝ කරුණු පිතන්නේ වේදී, නුවණුති ඔවුනු එකාන්තයෙන් ම සෙවනය කළ යුත්තේ වෙති. මහරජ, සංඛ්‍යාල නාගයා ගැන ද මා ගැන ද අසා බොහෝ පිත් කරවයි තාපස තෙම අවවාද කෙලේ ය.

සංඛ්‍යාල ජාතක යි.

5. වුලපුත්සොම ජාතකය

3275. නියම් ගම් වැඩි ජනයා ද මිත්‍රාමාත්‍යයන් ද පිරිස් වැඩි-යන් ද අමතා දන්වමි. තිසේහි පැසුණු කෙසක් හටගත්තේ ය. දැන් මම පැවිදී කැමැත්තෙම් දේ සුතසොම නම් රජ ප්‍රකාශ කෙලේ ය.

3276. දේවයන් වහන්ස, කෙසේ නම් මට අවුබක් කියන්නෙහිද? මාගේ ප්‍රයෝගී අතින ලද පුලක් මෙන් කෙලෙහි ය. තමුන්නාන්-සේගේ සත්සියක් භාය්‍යාවේ වෙත්. තමුන්නාන්සේ පැවිදි වූ කල්හි ඒ භාය්‍යාවරු කෙසේ ජීවත් වන්නාහු දේ? (යි ඔවුනාතුරෙන් එකක් ඇසිය.)

3277. මේ තරුණ භාය්‍යාවරු තම තමන්ගේ කටයුතුවලින් ප්‍රකටවන්නාහ. ඔවුනු අන් සැමියකු වෙත ද යන්නාහ. මම ස්වර්ගය පතන්නෙම් ද වෙමි. එහෙයින් මම පැවිදි වෙමි.

3278. දේවයන් වහන්ස, යම් හෙයෙකින් වැළපෙන්නා වූ මා ගැන අපේක්ෂා රහිත වුයේ තුළ පැවිදි වෙහි නම්, සුතසොමය, මම යම්බදු වූ තොප ප්‍රසාද කෙලෙම් ද, මෙය මා නපුරු කොට ලැබුවකි.

3279. දේවයනි, යම් හෙයෙකින් වැළපෙන්නා වූ මා ගැන අපේක්ෂා රහිත වුයේ තුළ පැවිදි වෙහි නම් සුතසොමය, මම යම්බදු වූ තොප ප්‍රසාද කෙලෙම් ද, මෙය මා විසින් නපුරු කොට ලබන ලද්දක් වී යයි මට ක්වාය.

3280. දේවයනි, යම් හෙයෙකින් ජරාපීරණ වූ අප ගැන අපේක්ෂා රහිත වුයේ තුළ පැවිදි වෙහි නම්, සුතසොමය, එය කිනම් පැවිද්දක් ද? මෙය කටර නම් ධර්මයක්ද? දේ පිය තෙමේ ඇසුවේ ය.

3281. තොපගේ බොහෝ පුතුයේ ද තොප පැමිණි යොවුන් වයස් ඇති ලදුවේ ය. මිහිරි වදන් බෙණෙන්නා වූ ඔවුනු තා තො-දක්නේ දුකට පත් වෙතැයි හඳුම්.

3282. සුනෙනහි ව මේ එනෙහි
දැහරෙහි අපුනතයාටුනෙනහි,
මණ්ඩුහි සංබෝධිපි තුමෙහි
විරුප යනු විනාහාවා.
3283. ජීතුම් තු තුයුම් හදයා
ආදු කරුණු ව නාන් අමේහසු,
යා නො වික්‍රාන්තත්වයා
අනාපෙක්කා ප්‍රත්‍යුජසි දෙව්.
3284. න ව මියුම් ජීතුම් හදයා
අන්තී කරුණුපි මියුම් තුමේහසු,
සගෙසුව් පන්තියානා
තෙනාහා ප්‍රක්‍රීජ්‍යාමි.
3285. දුලුදුම් මේ අංසි සුතසාම
ය්‍යූසු තෙ අහා හරියා,
යා මේ විලුපනත්සා
අනාපෙක්කා ප්‍රක්‍රීජ්‍යාමි.
3286. දුලුදුම් මේ ආසි සුතසාම
ය්‍යූසු තෙ අහා හරියා,
යා මේ කුඩිපරිස්‍යනයි.
අනාපෙක්කා ප්‍රක්‍රීජ්‍යාමි.
3287. පරිපෙක්සා මේ ගමෙනා
කුවේගතො යාව නා විජායාමි,
මාහා එකා එෂධවා
පරිජා දුක්කානි අදාක්වී.²
3288. පරිපෙක්කා තෙ³ ගමෙනා
කුවේගතො ඉඩක තු⁴ විජායයු,
පුත්‍රනා අනොම්ව ඕනෑම්
නා හිනු ප්‍රක්‍රීජ්‍යාමි.
3289. මා තු වනෙදු රුදී
මා සෞචි වනතිමිරමත්තක්,
ආරෝහ වරපාසාදු
අනාපෙක්කා අහා ගමිස්සාමි.
3290. කො තා අම් කොපෙසි
කින් රෙදසි පෙකකසි ව ම බාලුමා
කාම් අවජක්වී සාගතම්
කුත්තිනා උදිකඩමානානා.

1. ආදෙන - මඟයා.

2. අදක්වී - මඟයා.

3. ව තෙ - මඟයා.

4. නා - වි. මඟයා.

5. තා අවජක්වී - මඟයා.

3282. ගොවුන් වියට නො පැමිණි මේහිර වදන් බෙංගන මේ ලදී පුත්‍රයන්ගේන් පමණක් නොව තොප සියලු දෙනාගෙන් ද, බොහෝ කළක් වාසය කොට ද වෙන් වන්නට සිදුවේ. එය නො වැළැක්විය ඇක්කනිය බෝසන් තෙම කිය.

3283. දේවයන් වහන්ස, යම් හෙයකින් අප අඩද්දී අපේක්ෂා රහිතව පැවිදි වෙහි ද? එහෙයින් තුළ වහන්සේගේ හඳුය පිදුරු වේ ද? වැන්දුම් තකියට වැටෙන අප කෙරෙහි කරුණාවක් නැදුද? යි හාය්පාවක් ඇසුවා ය.

3284. මගේ හඳුය පිදුරු නොවිය. තොප කෙරෙහි මාගේ කරුණාව ද ඇත්තේය. ස්වර්ග සම්පත්තිය ද පතන්නෙම වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමි.

3285. දේවයෙනි, යම් හෙයකින් වැළපෙන්නා වූ මා ගැන අපේක්ෂා රහිත වූයේ පැවිදි වෙහි ද? සුතොමාය, මම යම්බදු වූ තොපගේ හාය්පා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.

3286. දේවයෙනි, යම් හෙයකින් මගේ කුස පිළිසිද ගැන්ම ගැන අපේක්ෂා රහිත වූයේ තුළ පැවිදි වෙහි ද සුතොමාය, මම යම්බදු තොපගේ හාය්පා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.

3287. මාගේ දරු ගරහය මුහුකුරා ගියේ ය. කුස හාන් දරුවා යම්තාක් වදම් ද ඒ තාක් ඉවසුව මැනැවී. එකලා වූ මම වැන්දුම් නො කෙරේවා, පසුව දුක් දකිමිය අඟ මෙහෙයිය කිවාය.

3288. තීගේ දරු ගරහය මුහුකුරා ගියේ යයි දනිමි. එබැවින් තී පුත්‍රයකු ප්‍රසුත කරව අලාමක වර්ණ ඇති පුත්‍රයා ද තී ද හැර මම පැවිදි වන්නෙමි' යි බෝසන් තෙම කියේ ය.

3289. සොයුර වන්දා දේවිය, නො අඩව. ගිනිහිර මල් බදු ඇස් ඇත්තිය. නො හඩව. උතුම් ප්‍රාසාදයට නගුව. මම අපේක්ෂා විරහිතව යන්නෙමි යි කියේ ය.

3290. මැනියෙනි, කවරෙක් තුළ කොප කෙලේ ද? කුමක් හෙයින් හඩන්නෙහි ද? කුමක් නිසා මා දෙස ද දුම්ව බලන්නෙහි ද? වධ නො කවයුත්තකු වූවන් කුනින් බලා සිටියදී ම නයමි. මට මෙ කරුණ පහද දෙව යි වැඩිමහලු පුත් තෙම ඇසිය.

3291. නහි සො සංස්කා හනඩු¹
විජිතාවී යො මං තාත කොපසි,
පිතා තෙ මං තාත අවව
අනාපෙක්වා අහං ගැසීසාමි.
3292. යාහා පූජේ නියෝගම්
උයෝනා² කුණුරෝ³ ව යොධේමි,
සුතසොමෝ⁴ පැවතිලිතෙ
කළනුදුනි කරිසාමි.
3293. මාතු ව මෙ රැදන්නායා⁵
පේට්ඩිස්ස ව හාතුනා අකාමසස,
හස්සේ තෙ ගහෙසසියා⁶
න හි ගව්තසි නො අකාමානා.
3294. උවේහි ක්‍රි. ධාතී
දුමං කුමාරං⁷ රමෙහි අණුදිනු,
මා මෙ පරිපත්මකා⁸
සයෙ. මම පත්‍රියානසස්.
3295. යනුනුනිමං දෙදයා⁹ පහඩරා
කො තු මෙ ඉමිනා අනෙයා,
සුතසොමෝ පැවතිලිතෙ
තිනු මෙ තං කරිසාමි.
3296. කොසො ව තුයා විපුලේ
කොටධාගාරක්ති තුයා පරිපුරා,
පයිවී¹⁰ ව තුයා විජිතා
රමසු මං පක්චසු දෙව්.
3297. කොසො ව මයා විපුලේ
කොටධාගාරක්ති මයා පරිපුරා,
පයිවී ව මයා විජිතා
තං හිනා පැබතිසාමි.
3298. මයාවේ ධනං පහුනා
සඩියානු. නොපි දෙව සකොකාමි,
තං දෙව තෙ දුමි සත්‍යමි
රමසු ම පක්චර දෙව්.

1. සොහා පූජේ රටෙන යාම් උයෝනා – මිශසා.

2. වත්තා කුණුරෝව යොදාමි – මිශහ, ස්කා.

3. පුත්‍යසොම – මිශසා.

4. රැදන්නා – මිශසා.

5. ගැලීයයා – වි. මිශසා. ගැලීයයා – ස්කා.

6. කුමාරි – මිශසා. කුමාර – වි.

7. පරිවෘතකාපි – මිශසා.

8. දෙදයා – වි. මිශසා.

9. පරිවී – මිශසා.

10. විජිතාවි

3291. පුත්‍රය, යමෙක් මා කොප කෙලෙළේද? හෙතෙමේ ලබන දේ ජය අත්තා වූ තොපගේ පියා වන්නේ ය. ඔහෙතෙමේ නාසන්නට නො හැකිය. පුත්‍රය, තොපගේ පියා මම අපේක්ෂා රහිතව යන්නෙමියි මට කීයේ ය.

3292. යම්බලු මම පෙර රියට නැහ උයනට ගියෙම ද, මදු කුන්හට ද පහර දුනිම ද? මා පිය සුතසොමරජ පැවිදි වූ කල්හි දැන් මම ඒවා කෙසේ කරම දැයි වැඩිමහලු පුත්‍රයා ප්‍රශන කෙලේ ය.

3293. පියාණනි, මාගේ මව හබද්දී වැඩිමහල් සහාදරයාගේද නො කුමැත්ත තිබියදී පැවිදි වෙහි ද? නුඩ් වහන්සේගේ අන් දෙක ද අල්ලා ගන්නෙමි. අප අකමුත්තිව සිටියදී නො යන්නෙහි යැයි බාල පුත්‍රයා ප්‍රකාශ කළේ ය.

3294. එමඩා කිරීමට, නී තැගිලුව මේ කුමරා අන් තැනැක සිත් අලවට. ස්වර්ගය පතන්නා වූ මට උවදුරු නො කරව.

3295. මේ දිලියෙන්නා වූ මැණික ආපසු දෙන්නෙම් නම යහපති. මට මෙයින් කවර ප්‍රයෝගන්ද? සුතසොම රුපු පැවිදි වූ කල්හි මේ මැණික ගෙන මම කුමක් කරන්නෙම් දු සි කිරීමට වැළඳුණාය.

3296. දේවයන් වහන්ස, භාණ්ඩාගාරය ද මහන් වේ. නුඩිගේ කොළේයාගාරය ද පිරි ගොස් ය. නුඩ් විසින් පෘවීවිය ද දිනන ලද්දීය. සිත් අලවා වාසය කරවි. පැවිදි නො වනු මැනැවැයි මහඳුම්ති තෙම කීයේ ය.

3297. මාගේ භාණ්ඩාගාරය ද මහන් ය. මාගේ කොළේයාගාරය ද පිරි ගොස් ය. මා විසින් පෘවීවිය ද දිනන ලද්දී ය. ඒ සියල්ල හැරදමා පැවිදි වෙමියි බේසන් තෙම කීයේ ය.

3298. දේවයන් වහන්ස, මාගේ ධිනය ද බොහෝ ය. ගණන්-නට ද නො හැකියි. ඒ සියල්ල ම නුඩ් වහන්සේට දෙමි. සිත් අලවා මෙහි ම වාසය කරනු මැනවි. පැවිදි නො වනු මැනැවැයි කුලව්ධිඟන නම සිටු තෙම කීයේ ය.

3299. ජානාමි තේ ධිනා පහුත්
කුලවච්චින පුරිතො තයා ව'සම්,
සගහක් පක්ෂියානො
නෙනාහ් පබඳීස්සාමි.
3300. උස්ස ගැසිනොසම් බාලුහ්
අරනි ම් සෞමද්‍යන ආවිසන්,
බහුකා හි අනාරායා
අශේෂවාහ් පබඳීස්සාමි.
3301. ඉදම් තුයෙහ් රැලීත් සුතසොම
අශේෂවද්‍යනි තව් පබඳ,
අභ්‍යුත් පබඳීස්සාමි
න උස්සහේ තයා විනා අහ් යාතු..
3302. න හි සකකා පබඳීතු
නගරේ න හි පව්‍යනි ජනාපදේ ව,
සුතසොමේ පබඳීතෙන
කරුනතුදුනි කරිස්සාම.
3303. උපත්‍යනිද් මෙස්සු
පරිතන් උදක්ව වඩකවාරමණි,
එව් සුපරිතනකේ ජීවිතෙන
න ව පමණීතු කාලා.
3304. උපත්‍යනිද් මෙස්සු
පරිතන් උදක්ව වඩකවාරමණි,
එව් සුපරිතනකේ ජීවිතෙන
අප බාලා පමණුන්නි.
3305. තේ වඩස්සියන්නි තීරය්
තීරවුනයාතික්දී පෙන්වීසයක්දී,
ත්‍රුණාබඩිනබදු
වඩස්සින් අසුරකායා.
3306. උහස්සුතේ රජුග්
අවිදුරේ පුප්පිකම්මි පාසාදේ,
මෙස්සු නො කෙසා ජීනනා
යස්සිනා ධමරාජස්ස.
3307. අයමස්ස පාසාදු
සෞවණුසුප්පාමාලාවීතිකිගෙණු,
යහිමනුව්වර් රාජා
පරිකිගෙණු ඉක්කාගාරහි.

3299. කුලවිඩින සිටාණෙහි, තාගේ ධනය බොහෝ බව දනිමි. තා විසින් ද මම පුදන ලද්දෙවි වෙමි. ස්වරුග සම්පත්ති ද පතන්නොම් වෙමි. එගයින් මම පැවිදි වන්නොමියි බෝසන් තෙම කියේ ය.

3300. සොමදන්ත කුමාරය, මම දිධිස් කළකිරුණෙම් වෙමි. නො ඇල්ම මා කෙරෙහි ආවෙශ වෙයි. යම් හෙයකින් අත්තරායයෝ බොහෝ වෙද්ද ද, එබැවින් අද ම මම පැවිදි වන්නොමියි සොමදන්ත කුමරුහුට රජය පාවා දෙමින් සුතසාම බෝසන් තෙමේ ප්‍රකාශ කළේ ය.

3301. සුතසාමයන් වහන්ස, අද ම පැවිදි වන්නොමියි යන මෙය නුඩි විසින් කැමති වන ලද්දක් ද? නුඩි වහන්සේ අද ම පැවිදි වනු මැනවි. මම ද පැවිදි වන්නොමි. නොප හැර ගිහිගෙයි සිවින්නට මම උත්සාහ නො කරමියි සොමදන්ත නම් සහාදරයා කියේ ය.

3302. සුතසාම රුප පැවිදි වූ කළේ දන් අපි කුමක් කරන්නොමු දැයි කියා නාගරයෙහි ද ජනපදයෙහි ද දුනටමත් ගොකයෙන් ආභාර නො පිසන්. (අප දෙදෙනා ම පැවිදි වූ කළේ රටවැසියෝ අනාථයෝ වන්නාහ). එබැවින් නුඩිට පැවිදි වන්නට නුපුලවන් යයි සුතසාම තෙම කියේ ය.

3303. මේ ජීවිතය රඳවුන්ගේ අභ්‍යරහනෙහි ස්වල්ප වූ ජලයක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙස් ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද පමා වන්නට කාලයක් නැත්තෙය.

3304. මේ ජීවිතය රජකායන්ගේ අභ්‍යරහනෙහි ස්වල්ප වූ දියත්තක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙස් ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද අභාහයෝ පමා වන්නාහ.

3305. තාත්ත්ව බන්ධනයෙන් බැඳුණා වූ ඔවුනු නරකය තීරසන් යොනිය - පෙන විෂය - අසුරකාය යන සිඩු අපාය දියුණු කරන්.

3306. අපගේ මහත් යශන් ඇති ධර්ම රාජන් වූ රුපගේ කොයයෝ සිදින ලද්දහයි හතිමි. පුජ්ච නම් ප්‍රාසාදයට නුදුරු තන්හි රජස් උස්ව තැගේ යැයි මහතනායා හඩුමින් කියේ ය.

3307. අත්ත්සුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්ද වූ රජ තෙම යම් ප්‍රාසාදයන්හි හැසුරුණේ ද, මනා වර්ණ ඇති මලින් හා නොයෙක් මල් මාලාවන් ගෙන් ද ගැවුමිගන්තා වූ මෙය වනානි උත්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.

3308. අයම්සය පාසාගදු
සොව ජ්‍යෙෂ්ඨපුද්‍රමාලුවීතිකිල ජ්‍යෙෂ්ඨ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ කුළුතිසබැහුන.
3309. ඉදමසස කුටාගාරං
සොව ජ්‍යෙෂ්ඨපුද්‍රමාලුවීතිකි ජ්‍යෙෂ්ඨ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ ඉංජ්‍යාගාරේහි.
3310. ඉදමසස කුටාගාරං
සොව ජ්‍යෙෂ්ඨපුද්‍රමාලුවීතිකි ජ්‍යෙෂ්ඨ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ කුළුතිසබැහුන.
3311. අයමසස අසොකවනිකා
සුපුජ්‍යේතා සබඩකාලිකා රමණ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ ඉංජ්‍යාගාරේහි.
3312. අයමසස අසොකවනිකා
සුපුජ්‍යේතා සබඩකාලිකා රමණ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ කුළුතිසබැහුන.
3313. ඉදමසස උයෝනා
සුපුජ්‍යේතා සබඩකාලිකා රමණ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ ඉංජ්‍යාගාරේහි.
3314. ඉදමසස උයෝනා
සුපුජ්‍යේතා සබඩකාලිකා රමණ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ කුළුතිසබැහුන.
3315. ඉදමසස කණිකාරවනා
සුපුජ්‍යේතා සබඩකාලිකා රමණ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ ඉංජ්‍යාගාරේහි.
3316. ඉදමසස කණිකාරවනා
සුපුජ්‍යේතා සබඩකාලිකා රමණ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ කුළුතිසබැහුන.
3317. ඉදමසස පාටලීවනා
සුපුජ්‍යේතා සබඩකාලිකා රමණ,
යහිමනුවිවරි රාජා
පරිකිලේජ්‍යෙෂ්ඨ ඉංජ්‍යාගාරේහි,

3308. නෑ සමූහයා විසින් පිරිවරන ලද්ද වූ රජතම යම් ප්‍රාසාදයෙක්හි හැසුරුණේ ද මතා වර්ණ ඇති මලින් හා මල්මාලා-වන්ගෙන් ද ගැවැසිගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.

3309. අන්ත්සුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්ද වූ රජ තෙම යම් කුවාගාරයෙක්හි හැසුරුණේ ද, මතා වර්ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් ද ගැවැසිගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ කුවාගාර යයි.

3310. නෑ සමූහයා විසින් පිරිවරන ලද්ද වූ රජ තෙම යම් කුවාගාරයෙක්හි හැසුරුණේ ද මතා වර්ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් පුක්ත වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ කුවාගාරය යයි.

3311. අන්ත්සුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්ද වූ රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද මෙය වනාහි උන්වහන්සේගේ සැම කළේ මිහියා වූ ඒ සිත්කළු ඒ අගාක වනයයි.

3312. නෑ සමූහයා විසින් පිරිවරන ලද්ද වූ රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද මෙය වනාහි උන්වහන්සේගේ සැම කළේ මිහියා වූ ඒ සිත්කළු අගාක වනයයි.

3313. අන්ත්සුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද? මෙය වනාහි සියලු කළේ මතාව පිහියා වූ උන්වහන්සේගේ ඒ සිත්කළු උයනය.

3314. නෑ සමූහයා විසින් පිරිවරන ලද්ද වූ රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද මෙය වනාහි සියලු කළේ මතාව පිහියා වූ උන්වහන්සේගේ ඒ උයනයි.

3315. අන්ත්සුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද, මෙය වනාහි සියලු කළේ මතාව පිහියා වූ උන්වහන්සේගේ ඒ කිණිහිරිය මල් උයනය.

3316. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතම යම් උයනෙක්හි හැසුරුණේ ද මෙය වනාහි සියලු කළේ මතාව පිහියා වූ උන්වහන්සේගේ ඒ කිණිහිරිය මල් උයනය.

3317. අන්ත්සුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද, මෙය වනාහි සියලු කළේ මතාව පිහියා වූ ඒ පළාල්වනය යයි.

3318. ඉදමස්ස පාටලිවනා。
සුපුජලිනා සබඩකාලිකා රමණ්,
යහිමනුවිවරි රාජා
පරිකිණෙන්සා සැන්සබේකනා.
3319. ඉදමස්ස අමුවනා.
සුපුජලිනා සබඩකාලිකා රමණ්,
යහිමනුවිවරි රාජා
පරිකිණෙන්සා ඉන්ජාගාරේනි.
3320. ඉදමස්ස අමුවනා.
සුපුජලිනා සබඩකාලිකා රමණ්,
යහිමනුවිවරි රාජා
පරිකිණෙන්සා සැන්සබේකනා.
3321. අයමස්ස පොකඩරුනි
සංජනා අන්තිචර්ජි විනිකිණෙනා,
යහිමනුවිවරි රාජා
පරිකිණෙන්සා ඉන්ජාගාරේනි.
3322. අයමස්ස පොකඩරුනි
සංජනා අන්තිචර්ජි විනිකිණෙනා,
යහිමනුවිවරි රාජා
පරිකිණෙන්සා සැන්සබේකනා.
3323. රාජා බො පැබඹිගෙනා
සුතසොමා රුපුරු ඉම් පහන්වනා,
කාසායවනුවසනා
නාගාව එකකොව වරනි.
3324. මාසු පුබේ රතිකීලිතානි
හඩතානි අනුස්සරිනු,
මා බො කාමා හනිංසු
රමණ් නි සුදුනුනා. නාම නගරා.
3325. මෙතනා වින්නයි භාවෙවා
අප්පමාණා දිවා ව රත්සා ව,
අර ගක්කීනු දෙවපුරු
ආවායා පුක්කූකම්හානති.

ව්‍යුලපුතසොමජාතකා.

වත්තාලීසනිපාතො නීටෙිගො.

තසුදුනා:

සුවිජන්ධිතප්පොකකුණඩලිනා
සරහඩමලමුඩප්පරාතකයි,
පවරුනතමසසඩසිරිවහයකා
සුතසොම අරිජුම රාජවරෝනි.

3318. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජ තෙමෙ යම් උය-නොක් හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කළේහි මනාව පිපියාට්‍ය උන්වහන්සේගේ ඒ පලොල්වනය යි.

3319. අන්ත:පුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙමෙ යම් උයනොක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැමකල්හි මනාව පිපියා ව්‍ය උන්වහන්සේගේ ඒ අඩු උයන ය.

3320. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජගැමෙ යම් උය-නොක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැම කළේහි මනාව පිපියා ව්‍ය උන්වහන්සේගේ ඒ අඩු උයන ය.

3321. අන්ත:පුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජගැමෙ යම් පොකුණක් සම්පෘතයහි හැසුරුණේ ද, මෙය වනාහි තොයෙක් ජල කුසුමයන්ගෙන් පක්ෂීන්ගෙන් ගැවසිගත්තා ව්‍ය උන්වහන්සේගේ ඒ පොකුණ ය.

3322. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජගැමෙ යම් පොකුණක් සම්පෘතයහි හැසුරුණේ ද, මෙය වනාහි තොයෙක් ජලකුසුමයන්-ගෙන් හා පක්ෂීන්ගෙන් ගැවසිගත්තා ව්‍ය උන්වහන්සේගේ ඒ පොකුණ ය.

3323. සුතසොම රජ තෙම මේ රාජ්‍යය හැර දමා පැවිදී ව්‍යයේ ය. කසාවන් හැඳගත්තේ එකවර හස්තිරාජයකු මෙන් එකලාව හැසිරේ.

3324. පෙර තොප විසින් කරන ලද කාමත්තිඩා සහ කාය වාචා වින්න වගයෙන් සාල ත්‍රීඩා ද තොප සින්හි පහළ තො වේවා. සිනාහ කාරණයන් ද සිහි තො කරමු. යම් හෙයකින් සුදර්ශන නගරය සින්කළ වන්නේ ද එහෙයින් ඒ නගරය සිහිපත් තො කරව. කාමයේ වනාහි තොපට හිංසා තො කෙරෙන්වා.

3325. දවල් ද ර ද අප්‍රමාණ ව්‍ය මෙමත් සිත වඩමු. ඉක්බේති පින් ඇත්තවුන්ගේ වාසස්ථානය ව්‍ය දේව පුරයට යවු යි. පිරිසට අවචාද කළේ ය.

වුලලපුත්සේම ජාතක යි.

වත්තාලිය නිපාතය නිමිත්‍යේ යි.

එහි උයනය:

සුවප්‍රකාශීත, ජම්බුක කුණුල්ලි යන පක්ෂීන් ඇති හෙසකුණ ජාතකය ද, සරහඩ ජාතකය ද, අලෝබය ජාතකය ද, උතුම් ව්‍ය සංඛ්‍යා නාගරාජ ජාතකය ද, සුතසොම ජාතකය ද යන මොහු වත්තාලිය නිපාතයෙහි වෙත්.

1. නාලිනිකාජුතක.

3326. උයියෙන් ජනපදේ රඛිස්ථාපි විනයෝගී,
එකී නාලිනිකේ¹ ගවුත් තැම මේ බ්‍රාහ්මණමානය.
3327. නාහා දුක්කිභාවු රාජ නාහා අධ්‍යානකාවිදා,
කර් අහා ගම්ස්සාමී වනා කුණුරුසේවීතා.
3328. එතා ජනපදා ගතකා හත්තේනා ව රෙලන ව,
දුරුසඩාටයානෙන එව් ගවුත් නාලිනිකේ².
3329. හත්තේ අස්සා රං ප්‍රති³ ගවෙශවාදය බනතියේ,
තවෙට වණ්ඩුපෙන වසා තා ආනයිස්සී.
3330. කද්ලිධජපස්සුජා ආභුජ්පරිවාරිතො,
එසේ පදිස්සානී රමෙමා ඉසිසිඩ්ඡස් අස්සමා.
3331. එසේ අගහිස්ස සඩ්බාතො එසේ දූමේ, පදිස්සානී,
මෙස්සු නො අගිං භාපෙනි ඉසිසිඩ්ඡා මහිද්‍යිකා.
3332. තක්වා දිස්වාන ආයනත් ආමුනමණිකුණුවලා⁴,
ඉසිසිඩ්ඡා පාවිසි සීතො අස්සම් පණ්ඩුජාදනා.
3333. අස්සමස්ස ව සා අවාරේ ගෙණුවෙනස්ස කීලත්,
විද්‍යාසයනත් අඩ්ඩානී ගුණා පකාසිනාත් ව.
3334. තක්වා දිස්වාන කීලතත්⁵ පණ්ඩසාලගතො ජටී,
අස්සමා නීකඩීනාන ඉදා වවනමුව්.
3335. අමෙහා ගො නාම සො රුගකඩා යස්ස තෙව්ගතා එල්,
දුරෙපි බිතාන් පෙළවත් න තා ඔහාය ගවුත්ති.
3336. අස්සමස්ස මම්⁶ මුසෙම් සම්පේ ගතමාදනා,
පෙනුනෙන තාදිසා රුකඩා යස්ස තෙවබෙනා එල්
දුරෙපි බිතාන් පෙළවත් න මා ඔහාය ගවුත්ති.⁷

-
1. උදයගතෙ - මඟසා.
 2. තීලිනිකේ - මඟසා.
 3. භත්තේ අස්ස රෙට් පතනත් - මඟසා.
 4. ඇඹවලි - මඟසා.
 5. කීලනත් - මඟසා,
 6. මම - මඟසා.
 7. ගරිතර - මඟසා. ඇතා,

1. නලිනිකා ජාතකය

3326. නලිනි කුමරිය, මෙහි එව. ජනපදය තියෙන් දැවේ. රට ද වැනසේ, යව, ඒ මාගේ රටට වැඩි වළකන්නා වූ බ්‍රාහ්මණයා (ඉසිඩිංග තාපසයා) මෙහි ගෙන එවයි රජ තෙම කීය.

3327. පිය මහරජ, මම දුක් ඉවසිය හැක්කී නොවෙමි. මම හොඳින් මහ දන්නියක් ද නොවෙමි. ඇතුන විසින් සෙවුනා ලද වනයෙහි මම කෙසේ තම යම් දැයි නලිනිය ඇසුවා ය.

3328. එමතා නලිනිය, ඇතුපිටින් හා රජයන් ද සමඳ්ද වූ තුවරට ගොස් පුදුසු තන්හි බස්වාගෙන යන ද්‍රව්‍යය යානයෙන්ද, නැව් ආදියන් ද යව.

3329. ස්ජතිය කුමරියන්, ඇත් අස් රිය පාබල යන සිටි රහ සෙනාග ගෙන යව. මෙසේ ක්ලාන්ත නොවී ගොස් තිගේ ගිරිර වර්ණයෙන් ද රුප සම්පත්තියෙන් ද ඒ බ්‍රාහ්මණයා තමන්ගේ වසයට ගනුවයි කියේ ය.

3330. කද්ලි සංඛ්‍යාත කෙසෙල් ධවඡ සලකුණු ඇත්තා වූ ආභ්‍යා පත්‍ර වනයෙන් පිරිවරන ලද්ද වූ ඉසිඩිංග තාපසයාගේ රෝහ ආශ්‍රීමය අර පෙනෙන්.

3331. අර ගින්න ඒ තාපසයා විසින් පුද්න ලද ගින්න වේ. අර දුම දක්නට ලැබේ. මහත් සංඳ්ධී ඇති ඉසිඩිංග තාපස තෙම ගින්න නොනිවන්නේ යයි හතිමි.

3332. ඉසිඩිංග තාපස තෙමේ මිනි කොඩිඥල් පැලද එන්නා වූ ඇය දැක බිය වී (කොඥ පියසි ඇති) ආශ්‍රීමයට ඇතුළ විය.

3333. ඒ නලිනි තොමෝ අසපු දේර සිට රහස්‍යන් ප්‍රකට නොකටුවුතු අවයවන් පෙන්නාමින් පන්දුවකින් ත්‍රිඩා කරයි.

3334. පන්සලට පිවිසියා වූ තාපස තෙම හ්‍රිඩා කරන්නා වූ ඇය දැක අසපුවෙන ක්‍රික්ම මේ වචන කියේ ය.

3335. පින්වත, යම්බදු තුඩිගේ දුරට දමන ලද එලය (පන්දුව) ආපසු එකි ද තා ගැර නොයයි ද, මේ ආකාරයක් ඇති එලය හටගන්නා වූ ඒ ගස කවරෙක්දැයි තාපස තෙම ප්‍රශ්න කෙලේ ය.

3336. බ්‍රාහ්මණය, ගණිමාදන පරවතයෙහි මාගේ අසපුව සම්පයෙහි යම් ගසක එලය මෙසේ දුරට දමා ගැසු කළ පෙරලා ඒ ද, මා ගැරදමාත් නොයා ද එබදු වෙශ්‍යයෝ එහි ඇත්තාහ.

3337. එතු හටවෂ අස්සමීමේ අදෙනු
ප්‍රජාක්ෂි හක්‍රික්‍රි පටිවැර දුම්මී,
ඉදමාසනා අතු හටවෂ නිසිදෙනු
ඉතෙනා හටවෂ මූල්‍යානි බාධෙනු¹
3338. කිනෙනා ඉදී උරුනමනාරසම්
සුපිළිත්තා කඩ්පරවපුකාසනි,
අකඩාහි මෙ පුහිතෙනා එතමන්ත්
කොසේනු තෙ උත්තමඩි පටිවියා.
3339. අහා වතෙන මූල්‍යාලසනා වරෂ
ආසාදයින්² අවශ්‍ය සුසොරරුපා,
සො මා පත්තින්වා සහස්‍රකිපතෙනා³
පනුපුරු මා අබැහි⁴ උත්තමඩා.
3340. සඩායා වතෙනා බණ්ඩනි කණුවායනි
සබැක්කි කාලා නා ලඟාම් සාතා,
පහා හටවෂ කණුමීමේ විනෙනු
කුරුතා හටවෂ යාවිතෙනා බ්‍රාහ්මණයා.
3341. ගම්බීරුපො ගත වතෙනා සලොහිතෙනා
අප්‍රතිකො පක්කගැන්ධා මහා ව,
කරෝම් තෙ කිණුම් කසායයොග.
යථා හටවෂ පරමසුවේ හවෙයා.
3342. නා මත්තයොග නා කසාවියොග
නා ඕසඩා බ්‍රාහ්මවාරි කමනති,
යා ගත මූද තෙනා විනෙහි කණුම්
යථා අභා පරමසුත් හවෙයා.
3343. ඉතෙනා තු මහාතෙනා කනමෙන අස්සමො
කව්‍යි හටවෂ අහිරමසී අරසේස්සා,
කව්‍යිනු තෙ මූල්‍යාල්ල පහුතා⁵
කව්‍යි හටවනා නා විහිංසනති වාදා.
3344. ඉතෙනා උජ්ං උත්තරායා දියායා
බෙමා නැදි තීම්වනා පහානි,
තස්සා තීරෙ අස්සමො මයෙහා රමෙමා
අමගා හටවෂ අස්සමේ මයෙහා පසේසා.

1. ඉජුත්තා - වි. මඟසා.

2. ආසාදයේ - මඟසා.

3. සහසා - මඟසා.

4. අබුහි - මඟසා.

5. බසා - මඟසා.

6. බෙමානැදි තීම්වක, පහවි - මඟසා.

3337. පින්වතුන් වහන්සේ මේ ආගුමයට පිවිසෙන සේක්වා. (ඇති සැවියකින්) ආහාර අනුහව කෙරෙන් වා. පයෙහි ගල්වන තෙල් ද, මිනිරි එලාඩ්ල ද සූදනම් කොට දෙමි. මේ නුඩ් වහන්සේට ආසනායයි. පින්වතුන් වහන්සේ මෙහි හිඳගන්නා සේක් වා. පින්වතුන් වහන්සේ මෙයින් අලුම්ල හා පලවැල ද අනුහව කෙරෙන් වා.

3338. පින්වත, නුඩිගේ කළවායුවල අතර හොඳින් හේත්තුවූ කළවන් සවහනක් සේ මේ කවරක් නම් පෙනේ ද? මා විසින් විවාරන ලද නුඩ් මේ කරුණ මට කියව. තොපගේ රහස්‍ය ගරිර සංඛ්‍යාත කොළයෙහි ඇතුළු විද?

3339. පින්වත් නාපසයෙනි, මම වනයෙහි අල මුල් හා පලනුරු සොයලින් හැසුරුගෙනම් ඉතා දැරුණු ස්වභාව ඇති වලයකුට ගල්කින් ගැසුවෙමි. ඒ වලසා මා දස්‍යට පැන වහා මා වෙත පැමිණියේ මා පෙරලා මාගේ රහස්‍ය කටින් උදුරා බිජා ගත්තේය.

3340. එතැන් පටන් මාගේ ඒ වණය සැරෙයි. කැසීමද හට-ගනී. එහෙයින් හැම කළේම සුවයක් තොලබමි. පින්වත් තෙම මේ කැසීම සුව කරන්නට පොහොසන් ය. මා විසින් යදින ලද නුඩ් වහන්සේ බ්‍රාහ්මණ වූ මා පිණිස යහපතක් කරන සේක් වා.

3341. පින්වත, තොපගේ වණය ගැඹුරුය. ලේවන් පැහැත්තේ ය. කුණුමයේ තැත්තේ ය. මදක් දැගද ඇත්තේ ය. විශාල ය. යම් සේ පින්වත් තෙමේ ඉතා සුජ්පත් වුවක් වන්නේ ද එසේ යම්කිසි ක්‍රාය යොගයක් තොපට කරමි.

3342. පින්වත් බ්‍රහ්මවාරිය, මන්ත්‍ර හෝ කසාය යොග හෝ වෙනත් ඕඟුද හෝ මේ වණය සුවපත් තො කෙරේ. යම් සේ මම ඉතා සුවැත්තෙක් වන්නෙම් ද එපරිදේදෙන් නුඩිගේ මෘදු වූ යම් අවයවයක් වේ නම් එයින් ගටා මේ කැසීම දුරුකරවයි නලිනී ක්වා ය.

3343. පින්වතාගේ ආගුමය මෙයින් කවර දිකායෙක් නි? කිම පින්වතා වනයෙහි සින් අලවත්තේ ද? කිම නුඩිට අල මුල් හා පලනුරු බොහෝ තිබේ ද? කිම ව්‍යාල සත්තු පින්වතා තො වෙහෙසත් ද?

3344. පින්වත, මෙතැනින් සංජුව උතුරු පැත්තෙහි බෙමා නම් ගහක් හිමවතෙන් ගලා බිඳියි. මාගේ රම්ස වූ ආගුමය ඒ ගාගාවගේ ඉවුරේ ය. අනෝ, පින්වතා මාගේ ආගුමය දක්නේ නම් යහපතැයි නලිනී ක්වා ය.

3345. අමුව ව සාලා තිලකා ව පමුඩෙයා
 උස්සුලකා පාවලියා ව පුරුලා,
 සමන්ත්‍රණතා කිමුෂ්‍රිසාහිගිතා。
 අහො හට් අස්සම් මයින් පසේසු.
3346. කාලා ව මූලා ව එලා ව මෙන්
 වෙශේෂන ගෙනින උපෙතරුපා,
 තං ගුම්භාගහි උපෙතරුපා.
 අහො හට් අස්සම් මයින් පසේසු.
3347. එලා ව මූලා ව පහුත්² මෙන්
 වෙශේෂන ගෙනින රසේනුපෙතා,
 ආයතනී ව උදාකා නා පදෙසා.
 මා මේ තත්තා මූලෝල් අහාසු³.
3348. පිතා මම් මූලෝලසිනා ගත්තා
 ඉදති ආගල්පති සායකාලේ,⁴
 උහොට ගව්‍යාමසේ අස්සම් තං
 යාව පිතා මූලෝලත්තා එතු.
3349. අඟ්ඡේ බහු ඉසයෙයා සාමුරුපා
 රාජීසයා අනුමැණි වසන්නී,
 තත්ත්‍යෙවි පුවෙශයි මමස්සම් තං
 තෙ තං නායිස්සනී මම් සකාසේ.
3350. න තෙ කට්ටානී හිතකානී න තෙ උදකමාහතා,
 අගිපි තෙ න භායිත්තා⁵ කිහිපු මණ්ඩුව ක්‍රියයි.
3351. හිතකානී කට්ටානී පුත්තා ව අණි
 තපනීපි⁶ තෙ සමිතා මුණ්මවාරී,
 පියිකුළු මයින් උදකකුව ගොනී
 රමසි සු. මුණ්මුත්තා පුරුහුවා.
3352. අභින්දාකවෙධායි අනාහත්තාදෙකා
 අභායින යෝධී අපිඛිහොර්තනා,
 න මේ තුව් ආලුපයි මමජු
 තබානුතු කි. වෙතයිකකුව දුක්ඩා..

1. මයින් - වි. මසයා.

2. බහුතා - මුෂයා.

3. අභාසු - මුෂයා.

4. සයානුකාශෙ - මුෂයා.

5. නායිපිතා - මුෂයා.

6. කපනීපිත්තා - මුෂයා.

3345. එහි අභි ගස් ද සල් ගස් ද එරහුන්ද ගස් ද දඹ ගස් ද ඇහැල ගස් ද පලෙළාල් ගස් ද පිපියාහු වෙතේ. භාත්පසින් කිදුරන් විසින් ගායනා කරන ලද්දේ වේ. අන් පින්වතා මාගේ ආගුමය දක්නේ නම් යෙහෙක.

3346. මෙහි පැහැයෙන් සහ සුවදින් යුත් තල්ගස් ද තල් අල ද තල් ගෙඩි ද ඇත්තාහ. ඒ ආගුමය මෙබඳ භූමිභාගයකින් යුත්තය. අන් පින්වතා මාගේ ආගුමය දක්නේ නම් යහපති.

3347. මෙහි පැහැයෙන් ද සුවදින් භා රසයෙන් ද යුත් පලතුරු ද අල මූල් ද බොහෝ ය. ඒ ප්‍රදේශයට වැද්දේ ද එත්නාහ. ඒ ආගුමයෙන් ඔවුහු අල මූල් භා පලතුරු හැරගෙන නො යත්වා යි (නැලීනිය ප්‍රකාශ කළා ය.)

3348. මාගේ පියා අල මූල් භා පලතුරු සෙවීමට ගියේ ය. සවස් කාලයෙහි දැන් එත්නේ ය. පියා අල මූල් භා පලතුරු සෞයා ගෙනා එනතුරු බලව. (එවිට) අපි දෙදෙනා ම ඒ ආගුමයට යමුදී (තාපසයා කියේය.)

3349. තාපසය, තවත් බොහෝ යහපත් සවහාව ඇත්තා වූ බ්‍රාහ්මණ සාම්ප්‍රදායි ද රාජර්මිහු ද මාගේ ආගුමයට යන මාර්ගයෙහි දෙපස වසන්නාහ. නුත් මාගේ ආගුමයට යන මග ඔවුන් විවාරා දැනුව. ඒ සාම්ප්‍රදා තොප මාගේ අසපුවට පමුණුවන්නා හ. (කියා නැලීනි ගියා ය.)

3350. (ප්‍රතිය,) තා විසින් දර නොකඩන ලද. දිය නො ගෙනෙන ලද. පුරාග්නිය නො දළ්වන ලද. කුමක් නිසා බාලයකු මෙන් සිතුවිල්ලෙහි යෙදී සිටිනෙහිද?

3351. බ්‍රහ්මවාරි තාපසය, පෙර නුත් විසින් දර බිඳින ලදය. පුරාග්නිය ද දළ්වන ලද්දේ ය. ගිනි තපින උපකරණ ද තා විසින් ම සපයන ලද්දය. මාගේ පුවුව ද එළවා තබන ලද්දේ වේයි. පා දේනා දිය ද එළවන ලද්දේ ය. නුත් ද මෙයින් පෙර ග්‍රෑෂ්‍යයෙක් ව මේ ආගුමයෙහි සින් ඇලුවුවෙහි ය.

3352. ඒ නුත් අද නොකැඩු දර ඇත්තෙහි ය. දිය නො-ගෙනායෙහි ය. නොදළ්වන ලද පුරාග්නි ඇත්තෙහි ය. පිළියෙළ නොකරන ලද ආහාර ඇත්තෙහි ය. අද නුත් මා භා කතා නො කරන්නෙහි ය. නුතිගේ යම කිසිවක් නැතිවි ද? කවර නම් වෙතයික දුකක් ඇත්තෙහි ද? (යි පිය තාපසයා ප්‍රශ්න කළේ ය.)

3353. ඉධාගමා ජටිලො මුණවාරී
සුදුස්සනෙයා සුතනු විනෙති,
තෙවාත්දීසා නාපනාතිරසේයා
සුකංශකැණ්ඩව්දනෙහි ගොත්‍රා.
3354. අමසුප්‍රාත්‍රා අපුරාණවණ්ඩී
ආධාරරුපක්‍රී පතස්ස කැණෙක්,
දේවපස්‍ය¹ ගණඩා උරෝ සුජාතා
සුවණුපිණුපතිභා² පහසුරා.
3355. මුබක්‍ර තසස් ඩුස්දස්සනෙයා³
කඟණණපු ලකිනෑ ව කුඩාව්තගා,
තේ ජේනරේ වරතො මාණවස්ස
සුතනක්‍රී යං සංයමනා ජ්වානා.
3356. අසිඹු ව තසස් යක්කුලත්තී වතසේයා
නීලා පීතා ලොහිනිකා ව සෙතා,
තා සංසරේ වරතො මාණවස්ස
විරිවිසබසාරිව පාවුසමක.⁴
3357. න මෙබලෝ⁵ මුකුජමයං බැරෙනි
න සතාවේ⁶ තො පත බබුජස්සය,⁷
න ජේනරේ ජසනානුරේ⁸ විසතා
සගතරිතා විජුරිවනාලිකෙකි.
3358. අවිලකානි ව අවණවකානි
හෙට්‍යා තාහ්‍යා⁹ කටිසමොහිතානි,
අසවේතා ත්ව්‍යකිලි¹⁰ කරුණනි
නං තාත කිං රුක්කජලානි තානි.
3359. ජටා ව තසස් ඩුස්දස්සනෙයා
පරෝසතා වෙලුදිතගා සුගඩා,
දේවධාසිරෝ සාමුවිහාතරුම්පා
අහො නුබො මයා තරා ජටායු.
3360. යද ව සො පකිරිනි තා ජටායො
විණුණනා ගෙනධින උපෙතරුපා,
නීලුප්පලං වාතස්මෙරිතංව
තෙරේව සංවානි වනස්සිමො අයං.

1. වෙයමාගන්දා - මුණයං.
වෙයමාගන්දා - පත්‍රයං.

2. සුවණුණිණුක නිභා - මුණයං.
3. ඩුස්ද - මුණයං.
4. තාවිංසරේ - මුණයං.

5. න මිබලෝ - මුණයං.
6. නයතතරේ තො - මුණයං.
7. පබුජස්ස - සී.
8. ජබසනානුරේ - මුණයං.
9. තාහ්‍යා - මුණයං.

3353. (පියාණනි,) ජට්ටාධර වූ ඔහුවාටි තාපසයෙක් මෙහි පැමිණියේ ය. ඉතා දැකුම්කළු ගරිරයක් ඇත්තා වූ හෙතෙම මේ අසපුව බෙඛුවයි. ඉතා දික් නොවුයේ ද ඉතා මිටි නොවුයේ ද ගෙ. ඒ පින්වත් තාපසයාගේ සිය වනාඩි ඉතා කළ පැහැත්තා වූ කෙසෙලින් වැසුණෙන් ය.

3354. හෙතෙමේ රුවිල නැත්තේ ය. පැවිදී වූ නොබේ කල් ඇත්තේ ය. ගෙලෙහි පාතාධාරය තරම් පළද්‍රනාවක් ඇත්තේ ය. ලෙයෙහි හටගන් රන්පිටු මෙන් බෙලන ගෙයි දෙකක් ද ඔහුට ඇතා.

3355. ඔහුගේ මූන ඉතාම දැකුම් කළය. කන් දෙකෙහි අහින් නැමි ශිය යම් කිසිවක් එල්ලෙයි. හැසිරෙන්නාවූ ඒ මාණවකයාගේ ජට්ටා එක්කාට බැඳී තුළ ද බෙලන්නේ ය.

3356. නිල් - කහ - ලේ - සුදු යන වශයෙන් සිව වැදුරුම වර්ණයන් ඇති කවත් ආහරණ සතරක් තිබේ. එහා මෙහා යන්නා වූ මාණවකයාගේ ඒ පළද්‍රනාවෝ වර්ණ කාලයෙහි යෙහි සමුහයා මෙන් නාද කෙරෙන්.

3357. හෙතෙම මුද්‍ර තණින් කළ මෙවුල් දම නොදරයි. වැහැරිවලින් වියන ලද මෙවුල් දම ද නොදරයි. බෙඛුස් තණයෙන් කළ මෙවුල් දම ද නොදරයි. උකුල් අතරෙහි වෙසයසින් ආලුණාවූ ඔහුගේ වැහැරි අහස් හි සියරලි විදුලියක් සේ බෙල යි.

3358. (පියාණනි,) ඔහුගේ නාහියෙන් යට ඉණෙනි බෙදනා ලද්දවුන් සවි නොකරන ලද්දවුන් නැවටක් නැත්තාවූන් එලයෝ වෙති. නො ගවන ලද ඒ එලයෝ තිතර කිදි. යන අනුකරණය කෙරෙන්. පින්වත් පියාණනි, ඒ කවර ගස්වල එල ද?

3359. (පියාණනි,) ඔහුගේ ජට්ටාව ද බොහෝ සෙයින් දැකුම් කළය. සියයකටත් වඩා වක්වූ අග්වලින් යුක්තවූවා සුවද්‍රව්‍යන් ය. සිය දෙකාටසකට බෙද මනාකාට බැඳින ලද ජට්ටා ඇත්තේ ය. මගේ ජට්ටාවද එසේ වන්නේ නාම යහපති.

3360. යම් කළක්හි හෙතෙම වර්ණයෙන් හා සුවදින් පුණුවූ ඒ ජට්ටාව් විසුරුවා ද, එකල්හි වාතයෙන් කම්පා කරන ලද නිශ්චුප්‍රල් වනයක් මෙන් මේ වන අසපුව ද සුවද හමන්නෙය.

3361. පබෝනා ව තසස ඩුසදසීනොයෙයා
නොතාදිමසා යාදිසා මයුහකායා,
සා වායනි එරිතො මාලිනො
වනා යථා අභ්‍යගිමෙහ සුප්‍රිලලා.
3362. නිහත් සා රුක්කිචලා. පයිබෝ
සුවිතතරුප. රුවිර. දසසනොයිං,
විතතක්ද තසස පුනාරෙති හන්.
හ. තාත කි. රුක්කිචලා. තු බො ත.
3363. දනතා ව තසස ඩුසදසීනොයා
සුද්ධා සමා සකිවරුපපනතා,
මනො පසාදෙනති විවරියමානා
නහ තුන සා සාකමබාදී තෙහි.
3364. අකක්ෂය. අගලිනා¹ මුහු. මුද්‍ර.
ලුණ්. අනුයිත. අවපලමසස හාසිත.,
රුද. මතුක්කු. කරවිකසුයිර.
හදයඩම. රක්ෂ්‍යමතව මෙ මනා.
3365. බිජුසසරා නාතිවිසසටධවාකෙයා
න තුන ස්ථ්‍යායමතිප්‍රානෙතා,
ඉවහාම් ගබා² ත. පුනාරෙව³ දත්ත.
මිතන. හි මෙ මාණවාහු පුරකා.
3366. සුසඇයි සක්කාත් විමධිම. වණ.
පුෂ්‍ර සුජාත. බරපතනසනනිහ.,
තෙනෙව ම. උනරියාන මාණවේ,
විවරිය උරද. ජසනාන පිළයි.
3367. තපනති ආහනති විරෝධරේ ව
සතෙරතා විපුරිවනාලිසෙකි,
බාහා මූ; අණුනාලාමසාදිසා
විවිත්වටවෙළුලිකාසස සොහරේ.
3368. අකක්ෂයබො න ව දිසලාමො
නබසස දිසා අපි ලොහිනගා,
මුදහි බාහාහි පලිජ්ජිජමනා
කලුයාණරුපා රමය. උපවහි.

1. අගලිනා – මඟස.

2. සා – මඟස.

3. පුනාදෙව – මඟස.

3361. ඔහුගේ ඉතා දැකුම්කළු කය මාගේ කයමෙන් මඩ සහිත (කිපුවී) නොවේ. හෙතෙම සුලහින් කම්පා කරන ලද්දේ වසන්ත කාලයෙහි මනාව පිපි වනයක් මෙන් සුවද සමන්නේ ය.

3362. හෙතෙම ඉතා විසිතුරු මන වචන්නාවූ දැකුම්කළු වෘක්ෂාලයක් පොලොවහි ගසයි. පොලොවහි ගසන ලදී ඒ එලය නැවත ඔහුගේ අතට පැමිණෙයි. මින්වත් පියාණනි, එය කිනම් ගසක එලයක් ද?

3363. ඔහුගේ දත්තයෝ ද ඉතා දැකුම්කළු ව්‍යවාහු සුදු පැහැ අන්තාහු මන කොට සේදන ලද්ද වූ හක් ගෙධියක් බඳු ව්‍යවාහු ව්‍යවාහ කරනු ලබන්නාහු සිත පහදාත්. (අප මෙන්) ඒ තරුණ තෙම ඒ දත්වලින් පලා අනුහව නොකෙලේ වනැයි ඒකාන්තයෙන් හඳුනීමේ.

3364. ඔහුගේ වචනය රඟ නොවේ. ගොන ගසන්නේ නොවෙයි. නැවත කියන්නේ ද ඉතා මෘදුය, සෘජ්‍යය, තැන්පත්‍ය, අවපලය, කුරවිකෙවිල්ලන්ගේ මෙන් ඉතා මීහිරිය. හෘදයඛමය, මගේ සිත එහි ඇලේ ම ය.

3365. විහිදී නොගිය වාක්‍ය ඇත්තේ අපුකට ස්වරයෙන් යුත්තය. හෙතෙමේ හැදුරිමෙහි ඉතා යෝදනෙක් නොවේ. ඔහු නැවත දැකීමට මම කැමත්තෙමි. ඒ මාණවක තෙම පළමු මාගේ මිත්‍යා විය.

3366. මනා ගැලපීම ඇති සියලු තන්හි විශේෂයෙන් වට්ටු විශාල ලෙස මනාව හටගත්තා වූ නොලුම් කැකුලකට බඳු වූ ඔහුගේ වණයක් වෙයි. ඒ තරුණ තෙමේ මා වසා මැඩ ගෙන උරු යුත්මය ව්‍යවත කොට කට්ටෙයන් මා පෙළවේ ය.

3367. ඒ මානවකයාගේ සිරුරෙන් නික්මෙන්නා වූ රුශීසු අහස් හි සියරලි විදුලි මෙන් දිලිසෙන්. ආලොකවන් වෙන්. බබලන්. ඔහුගේ බාහුව ද අද්න්වත් ලොම වැනි ලොම ඇත්තේ මෘදු වූයේ විසිතුරු වූ ද වට වූ ද ඇඹිලිවලින් යුත්තව බබල යි.

3368. ඒ මාණවක තෙම කරකළ නොවූ ගැරිරාවයට ඇත්තේ නොදික් ලොම්වලින් යුත්තය. ඔහුගේ නිය දික් දුයේ තාමුන් අග රතු පැහැයෙන් යුතුය. යහපත් ස්වභාව ඇති හෙතෙම මෘදු අන්වලින් මා වැළඳ ගෙන අඩිරමණය කරවලින් මට උපස්ථාන කෙලේ ය.

3369. දුමස්ස තුලුපනිහා පහස්සරා
සුවණ්ඩකමුත්තලවිටැපුවුල්,
හනු මූද්‍ර තෙහි මං ස මුළුයින්වා
දැනො ගෙනා තෙ මං දහනයි තාත.
3370. නග තුන සෞ බාරිවිධා අහායි
න තුන කවයානි සය අහස්වේ,
න තුන සෞ හනති දුමේ කුයාරියා
න පිස්ස හෙබුපු බිලානි අන්වේ.
3371. අවෙන් ව බො තස්ස වණ් අකායි
සෞ මං බුවී සුබිතා මං කරෝහි,
තාහ කරි තෙන මමායි සෞබුණ
සෞ මං බුවී සුබිතොස්වීත් බුශේම.
3372. අයකුම් තෙ මාලුවිපණ්ඩසභ්‍යතා
විකිණ්ඩරුපාව මයා ව තෙන ව,
කිලන්නරුපා උදෙක රූපිතා
පුනපුනා පණ්ඩකුවී වජාම.
3373. න මඟ මනකා පටිහනයි තාත
න අශේපුතත් නපි යස්සුදිතනතුණ
න වාපි තෙ මූල්‍යලානි ණුස්සර
යාව න පස්සම් න බුහම්වාරිං.
3374. අදා පජානායි කුවිලි තාත
යස්සා දිසාය වසතේ බුජ්ඡ්‍යවාරි,
ත මං දිසා පාපය තාත බිජා
මා තෙ අහ අමරි අස්සම්මෙන්.
3375. විවිෂුපුහා හි වන සුන මයා
දිජාසිසුවයි දිජසඩසේවිතා,
ත මං වන පාපය තාත බිජා
පුරා තෙ පාණ විජාම් අස්සම්මෙ.
3376. ඉමසමාහ ජොනිරසය වනමක
ගඩිබඩේවිවිජරසඩසේවිමත,
දැසිනමාවාසය සනනකානමකි
නෙනතාදිස අරති පාපුගණර.

3369. ගසක පුර්ත් වැනි සුවපහස් ඇති පහැදි විතිදෙන්නා වූ රන්මුවා කැටපතක් සේ වට වූ ද යහපත් සිවියක් ඇත්තා වූ ද හස්තයෝ ඒ තරුණයාහාට ඇත්තා හ. ඒ අත්වලින් මා වැළඳ ගෙන සිය පහස් මා සිරුරෙහි පතුරුවා මෙතැනින් ගියේ ය. පියාණනි, ඒ ස්පර්ශයෝ මා දච් ය (යයි ඉසිසිංග තවුසා කියේ ය.)

3370. පියාණනි, ඒ මාණවක තෙම ඒකාන්තයන් ම තවුස් පිරිකර ගෙන නොකියේ වන. තෙමේ කාෂීයන් නොකින්දේ යයි හහුමි. හෙතෙම පොරොවෙන් ගස් නො කුපුයේ යයි හහුමි. ඔහුගේ අත්වල කරගැට නැත.

3371. ඔහුට වලසෙක් වණයක් ඇති කෙලෙළේ ය. ඒ වණය සුව කරන්නට යයි හෙතෙම මට කියේ ය. එය මම කෙලෙමි. එයින් මට ද සැපයක් විය. “බ්‍රාහමණය, මම සුවපත් කරන ලද්දෙමි” යි හෙතෙම මට ප්‍රකාශ කෙලෙළේ ය.

3372. (පියාණනි,) නුඩි වහන්සේගේ මේ මාලුවා පත්‍රමය ආස්ථරණය ද ඔහු විසින් හා මා විසිනුන් විසුරුවන ලද පරිදිමය. ක්ලාන්ත ස්වභාව ඇති වූයෙමි. ජලයෙහි රමණය කොට නැවත නැවතන් පන්සලට වැළුණෙමි.

3373. පියාණනි, මට අද මන්ත්‍ර නො වැටහේ. ගිනි පිදීම ද නො වැටහේ. යාග කිරීම ද නො වැටහේ. නුඩි වහන්සේ විසින් ගෙනෙන ලද අල මූල් පලනුරුද ඒ තාපසයා දකිනාතුරු නො බුදිමි.

3374. පියාණනි, නුඩි ද ඒ තාපසයා වාසය කරන දිසාව දන්නෙහි නම්, පියාණනි, ඒ මා ඒ දෙසට වහා පමුණුවනු මැතිවි. මම නුඩි වහන්සේගේ ආශ්‍රමයෙහි නො මැරෙමුවා (යි තාපසයා කිවේ ය.)

3375. පියාණනි, ඒ ආශ්‍රමය විසිනුරු මල් ඇත්තෙක. පක්ෂීන් එසින් කරන ලද නාද ඇත්තෙක. පක්ෂී සමුහයා විසින් සෙවිනා ලද යි මා එසින් අසන ලදී. පියාණනි, නුඩි වහන්සේගේ අසපුවෙහි මා මැරෙන්ට ප්‍රථම ඒ වනයට පමුණුවන සේක්වා’ යි (තාපසයා කියේ ය.)

3376. හොමාග්නියෙන් බ්‍රිලන ගාන්ධර්වයන් හා දිව්‍යාජ්‍යරා සමුහයා විසින් සෙවිනා ලද ඉතා පුරාණ වූ සෙක්න්ගේ වාසහුමිය වන මේ අසපුවෙහි කිසිවෙක් මෙබදු නො ඇල්මකට නො පැමිණියෙය.

3377. හවනති මිත්තාති අලේ න ගොනති
කුතීසු මිතෙනසු කරෝතාති පෙමං,
අයක්ද ජමෙලා කිස්ස වා නිවිටෙයා
යො තෙව ජාතාති කුතොමත් ආගතනා.
3378. සංචාරයන හි මිත්තාති සහයියනි පුනයුතුනා,
සෙව මිතෙනා අස්ථිතතු අසංචාරයන එරති.
3379. සම්බ තුවං දක්කියි බුහමවාරිං
සම්බ තුවං සලුපි¹ බුහමවාරිනා,
සම්පාත්‍යස්සියි. ව මහොදකෙන
තපොගුණු බිජුම්මල් පහසුයි.²
3380. පුනපි චේ දක්කියි බුහමවාරි。
පුනපි චේ සලුපෙප බුහමවාරිනා,
සම්බන්ධස්සියි. ව මහොදකෙන
ලැස්මාගත් බිජුම්මල් පහසුයි.³
3381. ඩුතාති ගෙතාති වරනති තාත
විරුපරුපෙන මනුස්සලොකේ,
න තාති සෙවෙල තරෝ සපස්ස්සු
ආයජ්‍ය නං නස්සනි බුහමවාරිති,
- නලිනිකාජනකං.

2. උමාදනත්තාතකං

3382. නිවෙසනා කස්ස නුද් පුනඡු
පාකාරෙන පණුමයෙන ගුත්තා,
කා දිව්‍යති අක්කිඩාව දුර
වේහාසයය.⁴ ප්‍රක්තිගෙව අවවි.
3383. දිතානයං කස්ස පුනඡු ගොති
සුංභිසානයං කස්ස අලේපි හරියා,
අක්කාති මේ බිජුම්මෙව පුවෙයා
අවාවවා යදි වා අත් හත්තා.
3384. අනං හි ජාතාම් ජනිජු එතං
මත්තා ව පෙත්තා ව අලේපි අස්ස,
තාවෙව සො පුරිසො ඩුම්පාල
රත්තින්දේව. අප්පමෙනා තවනෝ.

1. සලුපෙප - රි. මඟසං.

2. පරිසයයි - මඟසං.

3. පරිසයනි - මඟසං.

4. වේහාසය - මඟසං, සසා,

3377. ලොව සමහරුන්හට මිතුයෝ වෙති. සමහරුන්හට මිතුයෝ නොවෙන්. ඔවුන්ගෙන් සමහරු නැයන් කෙරෙහි ද සමහරු මිතුයන් කෙරෙහි ද ප්‍රේම කරන්. යම් මේ (ඉසිසිංග) තාපයයෙක් වේද, හේ කොඩින් ආයම්ද දී තමා ගැනාන් නො දනි. (එසේ වූ මොහු කුමක් හොඳින් මේ මාගම කෙරෙහි මිතුයාය යන හැඟීමෙන් ඇතුළන් විදු දී සිතුවේ ය.)

3378. පුතුය, එක්ව වාසය කිරීමෙන් වනාහි මිතුයෝ නැවත නැවත එක්වෙන්. ඒ මිතු තෙමේ එක වැටු වාසය නොකිරීමෙන් ම විනාශ වේ.

3379. පුතුය, ඉදින් නුඩි ඒ බ්‍රහ්මවාරියා දක්නෙහි නම් බ්‍රහ්ම-වාරියා සමග සල්ලාප කරන්නෙහි නම් යමෘද්ධ වූ ගස්‍යන් මහ දිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ තපොගුණය වහා ම පැහැර ගත්වන්නෙහි ය.

3380. ඉදින් නුඩි නැවතන් ඒ බ්‍රහ්මවාරියා දක්නෙහි නම් නැවතන් ඒ බ්‍රහ්මවාරියා සමග සල්ලාප කරන්නෙහි නම් යමෘද්ධ වූ ගස්‍යන් මහදිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ ගුමණ තෙරස වහා පැහැර ගත්වන්නෙහි ය.

3381. පුතුය, මනුෂ්‍ය ලොකයෙහි විරුප ස්වභාවයෙන් (මේ යක්ෂිණී සංඛ්‍යාත) භුතයෝ භැංශිරත්න්. නුවණුනි මිනිසා ඒ භුතයන් සේවනය නො කරන්නේය. බ්‍රහ්මවාරී තාපස තෙම ඒ භුතයාට ප්‍රාව නස්සේන්යයි (තාපස තෙම පුතුයාට අවවාද කෙලේ යැයි ව්‍යුල සේකා.)

නැලිනිකා ජාතක යි.

2. උමාදන්ති ජාතකය

3382. එමතා සුනාජු නම් සාරථීය, රතුගබාලමුවා පවුරෙන් ආරස්සා කරන ලද මේ ගෙය කාගේ ද? කදු මුහුක අභය්ඩි බබළන ගිනිකඳක් මෙන් ද දුර පිහිටි ගිනිසිලක් මෙන් ද, කවරක් බබළා ද?

3383. සුනාජුය, මේ තොමෝ කවරකුගේ දුවක් ද? කවරකුගේ ලේඛියක් ද? කවරකුගේ බිරියක් ද? විවාරන ලද්ද වූ මට වහා ම මෙහි දී ම කියව. මැයට යම් කිසිවකුගේ රකවරණයක් ඇත්තේ ද? නැතහෙත් ස්වාමිපුරුෂයෙක් ඇත්තේ ද යන බව මට කියව (යි රජ තෙම කියේ ය.)

3384. රජතුමනි, මැයගේ මිචිසින් ද පියපසින් ද කිවහැකි තොරතුරු මම දනිමි. පාරීව්පාලක රජතුමනි, ර දවල් දෙක්හි නුඩි වහන්සේ සඳහා අප්‍රමාද ව ත්‍රියා කරන්නා වූ ඒ පුරුෂ තෙම නුඩි වහන්සේගේ ම සේවකයෙකි.

3385. ඉගේදා ව පීතො ව පුවඩිසීතො ව
අමලෙහා එ තේ අසැස්තරෝ ජනින්,
තමසසා² හරියා අභිජාරකස්ස
උමලාදනතී³ නාමධේයෙන රාජ.
3386. අගමහා අමෙහා නාමමිදා ඉමිසසා
මත්‍යා ව පෙත්‍යා ව කතා පුසාඩා,
තරා හි⁴ මයෙහා අවලොකයන්
උමලනකා උමධනතී අකාසි.
3387. යා පුණුණුමාසය මිගමනුලොවනා
උපාවිසි පුණුණුරිකන්වඩි,
ගෙට පුණුණුමායා තදු අමස්සා.
දියවාන පාරාවතරනවාසිනි..
3388. අලාරපමෙහති පුහෙහි වගුහති
පගලාහයනතී මං යද උදිකකති,
විජමිහමානා හරතෙව මේ මතො
ඡාතා වනෙ කිමුෂුරිසිව පකිතෙ.
3389. තද හි මූහති සාමා ආමුනනමණිකුණුලා,
එකවචවසනා නාරි මිගි හනකාවුදිකකති.
3390. කදසු මං තමෙනබා පුලොමා
බාහා මුදු වනුනසාරලිතනා,
වටවිගුලී සනුනතයිරකුතනියා
නාරි උපස්ථිස්සනි සියතො පුහා.
3391. කදසු මං කක්ෂිනාජාලුරවජා
දිතා තිරිවිස්ස විලුකමරුකි,
මුදුහි බාහාහි පළිස්සිස්සනි
මූහාවනෙ ජාත්‍යමංව මාලුවා.
3392. කදසු ලාබාරසරනාපුවැවි
නිනුසුනි පුණුණුරිකන්වඩි,
මුබං මුබෙන උපනාමයිස්සනි
සෞඛ්‍යභිස්ස පුරාය එල්.

1. පුවඩි - මඟයා.
2. තසෙසට - මඟයා. යාවා.
3. උමලාදනති - මඟයා.
4. තදති - මඟයා.

3385. ජනාධිපතිතුමති, සම්පතින් සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරාදි-යෙන් පිරුණා වූ ආස්ථා වූ එක්තරා අමාත්‍යයෙක් තුළ වහන්සේට ඇත. රජුමති, උමොදනත් යන නාමයක් ඇති මෝ තොමෝ අනිපාරක නම වූ ඔහුගේ හායාව ය.

3386. පින්වත, පින්වත, මැයගේනාම මවිපියන් විසින් මනා කොට තබන ලද්දකී. ඒ එසේ ම ය. මා දෙස බලන්නි වූ උමොදනත් තොමෝ මා උමත්වකු කළා ය.

3387. පුරුණ වන්දියාගෙන් යුත් රාජ්‍යෙහි මුව දෙනක මෙන් මද බලුම් ඇත්තා වූ රත්පියුමකට බඳු සිවියක් ඇති යම තැනැත්තියක් තොමෝ (ක්‍රිඩ්ව සම්පයෙහි) පුන්නි ද, පරවියන්ගේ පා වැනි වරුණ ඇති වස්ත්‍ර හැඳි ඇය දැක එදවස්හි වන්දියෝ දෙදෙනෙක් වූහ දි සිතුවෙමි.

3388. යම දිනෙක ඕ තොමෝ මා පොලුඩ්වින් යහපත් වූ ද විශාල වූ ද ඇස්වලින් මා දෙස බලු ද, එවිට කම්පාවට පත් ඕ තොමෝ වනයෙහි වූ පරවියයෙක්හි උපන් කිදුරු දෙනක මෙන් මාගේ සිත පැහැර ගත්තා ම ය.

3389. එකල්හි මහත් වූ රන් මෙන් ග්‍යාමචරණ වූ පලදන ලද මිණිකොබාල් ඇති එක් වස්ත්‍රයක් හැන්ද වූ ඒ ස්ත්‍රී තොමෝ ආන්ත වූ මුව දෙනක මෙන් මා දෙස බලුවා ය.

3390. තක්වන් නිය ඇති යහපත් ලොම් ඇති මොලොක් වූ අත්වලින් යුත් සඳුන්කල්ක ගල්වන ලද වට ඇහිලි ඇත්තා වූ යහපත් වූ ඒ ස්ත්‍රී තොමෝ කවද නම හිස පටන් යහපත් ලෙස ස්පරු කිරීමෙන් දෙප ව ක්‍රියා කොට මා තුවු කරන්නිද සි (කියමින් රජ තමම වැලුපුණේ ය.)

3391. කවර කලෙක්හි රන්මය උර වැස්මෙන් අලංකාර වූ කාය වූ මධ්‍යපුද්ග ඇති තිරිවි නම සිවුහුගේ දියණි තොමෝ විශාලවනායහි හටගත් වෙක්ෂයක් මාලුවා වැලක් (වැළද ගත්තාක්) මෙන් මා වැළද ගන්නී ද.

3392. කවර කලෙක්හි ලාභාරස පොවන ලද්ක් සේ මනා සිවි ඇත්තා වූ දියබුබූ මෙන් වට වූ පයේදර ඇත්තා වූ රන් නෙමුම බලු පැහැති ගිරවරණ ඇති ඕ තොමෝ රා සොඩු-හට අන් රා සොඩු යුරා තැවියක් එලුවන්නා සේ මුඛයෙන් මුබයට ලං වන්නි ද—

3393. යදදුසා තා නිවයිගති. සඩ්බැන් මතෙනාරම්, තතො සකස්ස විතත්ස්ස නාවබොධාම් කුණුවේනා.
3394. උම්මාදන්තිමහා දිවේදා ආමුන්ත්‍රිත්ත්‍රාලා, න සුපාම් දිවාරන්ති. සහස්‍ර.ව පරාජීතො.
3395. සගකා ව මේ වර්ද දුරුෂා සො ව උලෙන්හාට මේ වරෝ, එකරන්තා දිරහා. වා හමුවයා. අභිජාරකා උම්මාදන්තා රිමින්තා සිරිරාජා තතො සිය..
3396. ගුනාති මේ ගුතපති නමස්සනො ආගම් යැක්වා ඉදෑමෙවම්බුවී,¹ රසෙකුණු මතෙනා උම්මාදන්තා නිවිවේදා දිම් නේ තා පරිවාරයසු.
3397. පුණුණු විධාසේ² අමරෝ න වැනි ජනො ව මේ පාපමිත්තාති ජසුණු, ගුසො ව තුෂස්ස මනාසො විසාතො දත්තා පිය.. උම්මාදන්ති. අදිවේදා.
3398. ජනින්ද නාසුනුත් තයා මයා වා සඩ්බාම් කම්මස්ස කත්ස්ස ජසුණු, යනොතා මයා උම්මාදන්ති පදින්තා ගුසේහි රාජා වතාල්. සජාහි.
3399. යො පාපකා කම්මකරු. මනුෂීස්සා සො මඟුන්ති මායිදා. මසුණු-පු අණෙකු, පස්සින් ගුනාති කරෝත්තාමෙතා. පුත්තා ව යො හොත්ති නරා පයිබායා.
3400. අසේකු නු තේ කොවී නරෝ පයිබායා සදාහෙයා³ ලොකස්ම්. න මේ පියාති, ගුසො ව තුෂස්ස මනාසො විසාතො දත්තා පිය.. උම්මාදන්ති. අදිවේදා.
3401. අද්ධා පියා මයා ජනින්ද එසා න සා මේ අඡීයා භුම්පාල, ගෙවිශව සඩා උම්මාදන්ති. හදනො සිහොව සෙලස්ස ගුහා උපෙහි.

1. ඉදෑමෙන්දුවුවී - ඩී. මජසා. සහා.

2. පුණුණු වරි-සෙ - මජසා.

සුණුණා. ව. ධාසේ - සහා.

3. සඩ්බායා - ඩී. මජසා.

3393. යම දිනෙක සිත්කපු වූ සියලු ගරීරාවයට ඇතිවැ සිවුතා ඇය දැක්කෙම ද, එද පටන් සිය සිත පිළිබඳ කිසිවක් මම තො දනුමි.

3394. පළදනා ලද මේණිකාබාල් ඇති උම්බාදනත් නම තැනැත්තිය මම දුටුවෙමි. ඒ මොහොන් සිට මම දහසකින් පයුහුනකු සේ ය දවල් නිදි තො ලබමි.

3395. ඉදිත් ගනු තෙමල් මට වරයක් දෙන්නේ නම් මම ඒ වරය ලබමි. (කිනම වරයක් ද යන් :) එක් රයක් හෝ දෙරයක් මම අහිපාරක වන්නෙමිවා. එසේ අහිපාරක වී උම්බාදනතිය සමග අභිරමණය කොට ඉන්පසු සිවිරජ වෙමිවා (යන මේ වරය යි.)

3396. මහරජ, බැලියම් පිශිය භුතයන් වදින්නා වූ මට යක්ෂයෙක් අදුන් රජුගේ සිත උම්බාදනතිය කෙරෙහි පිහිටියේ ය යන මෙය මෙසේ කිවේ ය. ඔබට ඒ උම්බාදනතිය ය දෙමි. ඇය පරි-වාරිකාව කර ගනුව (යි ඇමති තෙම කිවේ ය.)

3397. යහළ අහිපාරකය, එසේවිනම් මම පිනෙන් පිරිහෙමි. ඇය සමග කෙලෙස් සයගින් විපු පමණින් අමරණිය ද තො වෙමි. මහජනයා ද මාගේ මේ ලාමක කමුදී දාන ගන්නේ ය. පිය වූ උම්බාදනතිය තොදුක්මෙන් තොපගේ සිනට ද මහත් දුකෙක් ඇති වන්නේ ය.

3398. මහරජ, නුඩු වහන්සේන් මාත් හැර සියලු ප්‍රජාව ම නුඩු වහන්සේට උම්බාදනතිය දෙන ලද්දී ය යන කරුණ තොදන්නේ ය. එහෙයින් රජ තෙමල් (ඇය සමග සිත් අලුවා වෙසෙමින්) මනදෙළ සපුරා ගනිවා. ඉන්පසු නුඩු වහන්සේ තොරුස්නාහු තම්, ඇය මාහට ම දෙනු මැතිවි.

3399. (අහිපාරකය,) පවිකම කරන යම් මිනිසෙක් වේ නම්, “මා කරන පවිකම අනායෝ තො දාන ගනින්වා” යි හේ තෙමල් සිතයි. එහෙත් ලොකයෙහි (මුදු - පසේ බුදු) ඇ ඉංග්‍රීස් ඇති මනුෂ්‍යයෝන් භුතයෝත් ඒ පාපකරම කරන්නාහු දකින්.

3400. (අහිපාරකය,) ලෝකයෙහි කිසියම් මිනිසෙක් මට උම්බාදනතිය ය පිය නැතැ යි යන තොපගේ අදහස අදහන්නේ ද? පිය වූ උම්බාදනතිය ද දිමෙන් පසු තො දක්නාවිට නුඩිගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.

3401. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන් ම මට පිය ය. පාලිප්පාලය, ඔ තොමෝ මට අපිය තො වන්නි ය. පින්වතුන් වහන්ස, කාමපරීලාභයෙන් යුතු සිංහයකු සිංහ පොතිකාවක වාසය කරන ග්‍රහාවට යන්නා සේ නුඩු වහන්සේ උම්බාදනතිය වෙත යෙන්වා.

3402. න පිළිතා අනෙදුකෙකින දීරා
සුබප්පේලු කමල්. පරිවිජනති,
සමෙවාහිතාවාපි සුංඛන මත්‍යා
න පාපකම්කී සමාචරණයි.
3403. තුවකුදී මාතා ව පිතා ව මයා
හනා පත්‍ර පොයකො දෙවතා ව,
දෙසා අහා තුයා සපුත්‍රදරෝ
යටා සුඩා, සිඛඩ කරොහි කාමං..
3404. ගො ඉස්සරෝමහිති කරෝනි පාපං
කන්වා ව සො තුන්පතෙන¹ පරෙසං,
න නෙන සො ඒවනි දීසමායු
දෙවාපි පාපෙන සමෙස්බිර නං.
3405. අසැකුතකා සාමිකෙහි පදින්යා
ධමෙම දීතා යෙ පටිවිජනති දනා,
පටිවිජකා දයකා වාපි තසු
සුබප්පේලුණුදුව කරෝනි කමලං.
3406. අසේකු තු තෙ කොට් නාරෝ පයිත්‍යා
සඳුහෙයා² ලොකස්මි. න මේ පියාති,
හුසො ව ත්‍යාස්ස මනසො විසාත්‍යා
දක්වා පියං උමෙදනති. අදිවා.³
3407. අදිවා පියා මයා ජනිනෑ එසා
න සා මම⁴ අපසියා ගුලීපාල,
යනෙනා මයා උමෙදනති පදින්යා
හුසේහි රාජා වනපා. සජාති.
3408. ගො අනෙදුකෙකින පරස්ස දුක්ඩි.
සුංඛන වා අනෙසුබං දහාති,
යලේවිදං මයා තාපා පරෙසං
ගො එවං ජානාති සවේදී ධමලං.
3409. අසේකු තු තෙ කොට් නාරෝ පයිත්‍යා
සඳුහෙයා ලොකස්මි. න මේ පියාති,
හුපසා ව ත්‍යාස්ස මනසො විසාත්‍යා
දක්වා පියං උමෙදනති. අදිවා.

1. තුන්පතෙ - මණසං.

2. සම්බියා - වි. මණසං.

3. දිවයා - මණසං.

4. මම - වි. මණසං.

3402. ආත්ම දුෂ්චරයෙන් පෙළන ලද පණ්ඩිතයෝ සුව විපාක ඇති කරම නො හරින්. එසේ ම සුවචයන් මත් ව මූලා ව්‍යවාසු පාප කරම ද නො කරන්.

3403. සිවි රජතුමනි, තුළ වහන්සේ වනාහි මාගේ මට ද පියා ද ස්වාමියා ද පොෂණය කරන්නා ද දෙවතාවා ද වන්නාසු ය. අමු දරුවන් සහිත වූ මම වනාහි තුළ වහන්සේගේ දැසැයක්මී. තුළ වහන්සේ සිය කැමැත්තක් සුවසේ කරන සේක් වා.

3404. යමෙක් මම අධිපති වෙමැද දි පරිකම කෙරේ ද, පට කොට අනුන්ගේ අපවාදයට බිඟ තොවේ ද, හේ තෙම ඒ කරමයෙන් දිගු කළක් තීවත් නො වේ. දෙවියෝ ද ඔහු ලාමක වගයෙන් සළකන්.

3405. මහරජ, අන්සතු වූ ඒ ස්වාමින් විසින් දෙන ලද්ද වූ ද්‍රායක් ධර්මයෙහි පිහිටියා වූ යම කෙනෙක් පිළිගනිද් ද, එහි දෙකයෙන් ප්‍රතිග්‍රාහකයෙන් සැප විපාක ඇත්තා වූ ම කරමයක් කරන්.

3406. අහිපාරකය, මේ ලොකයෙහි කිසියම මිනිසෙක් “මට උම්මාදන්ති ප්‍රිය තැතැ” දි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට තුළගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.

3407. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන්ම මට ප්‍රිය ය. පාටිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. පින්වතුන් වහන්ස, කාම පරිලාභයෙන් යුත් සිංහයකු සිංහ පොති-කාවක වාසය කරන ගුහාවට යන්නා සේ තුළ වහන්සේ උම්මාදන්තිය වෙත යෙන් වා.

3408. යමෙක් තමහට වූ දුකින් අනුන්ගේ දුකක් හෝ අනුන්ගේ සුවයෙන් තමහට සුවයක් හෝ පිහිටුවා ද මෙය මට යමෙසේ වේ ද අනුන්ටත් එසේ ම යයි දති ද, හේ ධර්මය දන්නෙකි.

3409. අහිපාරකය, මේ ලොකයෙහි කිසියම මිනිසෙක් “මට උම්මාදන්තිය ප්‍රිය තැතැ” දි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට තුළගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.

3410. ජනීන්ද ජාතාසි පියා මමෙසා
න සා මම් අපසියා ඩුම්පාල,
පියෙන තෙ දම් පියා ජනීන්ද
පියදිනො දේව පියා ලභනයේ.
3411. සො නුහාහා වධිසාමි අත්තානා කාමහෙතුකා,
නහි ධමල් අධිමෙන අහා වධිතුවුසුහේ.
3412. සමව තුව් මසා සති ජනීන්ද
න කාමයාසි තරවිරසෙටයි,
වජාමි නා සැබුපනස්ස සිඛි
මයා පමුන්නා තතො අවශ්‍යයයි නා.
3413. අදුයියා වේ අහිපාරක තු.
වජාසි කගෙන අහිතාය තාශ්සී,
මහා¹ ව තෙ උපවාදේප අස්ස
න ව්‍යි තාශ්සී නගරමණි පක්කා.
3414. අහා සහිස්සා උපවාදමෙන්
තින්දා පසායා ගරහක්කා සැක්,
මමෙන්මාගවිජත්ත ඩුම්පාල
යරා පුබ් සිඛ්ව² කරෝහි කාම්.
3415. ගො නෙව තින්දා න පුනර්ජයාය³
ආදියනි ගරහා නෙඩි පුජ්,
සිරි ව ලක්වේ ව අපෙනි තම්බා
ආපා පුහුවේව යරා එලමිකා.
3416. යා කිස්වේ දුක්කා ව පුබක්කා එනෙනා
ඩමාතිසාරක්කා මනොවිසානා,
දිරසා අහා පරිඹිස්සාමි සැක්.
පය්වී යරා එවරානා තසානා.
3417. ඩමාතිසාරක්කා මනොවිසානා
දුක්කා ව තිවිජ්මි අහා පරෙසා,
එනොපිම් තාරධීස්සාමි භාර්.
ඩමෙට දීනො කක්ෂී අහාපයනෙනා.

1. සැබා – වි.

2. සිඩි – මඟසා..

3. න පනාපපසයාය – මඟයා.

3410. පුරාධිපති මහරජතුමති, මෝ තොමෝ එකාන්තයෙන් ම මට ප්‍රිය යයි දන්නෙහි ය. පාලේව්පාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නි ය. ජනාධිපති රජතුමති, මට ප්‍රිය වූවකින් ඔබට ප්‍රිය වූවක් දෙමි. දේවයන් වහන්ස, ප්‍රිය දේ දෙන්නෙයි ප්‍රිය දේ ලබති.

3411. ඒකාන්තයෙන් ඒ මම කාම හේතුක වූ අපුර්තක කොට තමන්ට හිංසා නො කරන්නෙමි. මම වනාහි අධර්මයෙන් ධර්මය තසන්නට උත්සාහ නො කරමි.

3412. ජනාධිපති වූ නරගුණීය, ඉදින් තුළ වහන්සේ මාගේ ඒ බේරිද නො කැමැත්තාපු නම්, සිවි රජතුමති, මම ඇය හැම දෙනාට ම සාධාරණ වන ලෙස හැර දම්මි. ඉන්පසු මා විසින් හැර දමන ලද ඇය කැදිවා ගනු මැතිවි.

3413. හිතකාරී වූ අහිපාරකය, තුළ දුෂ්‍ය නොකටයුතු වූ ඇය හැර දමන්නෙහි නම්, එය තොපට අහිත පිශීස වන්නේ ය. තොපට මහත් වූ අපවාදයෙක් ද වන්නේ ය. නගරයෙහි ද ජනයා තොපට පස්ස නො වන්නේ ය.

3414. සිවි මහරජතුමති, මේ ගේජය ද, ක්නිද්ව ද, ප්‍රඟාව ද, ගරජාව ද යන සියල්ල ම මම ඉවසන්නෙමි. භූමිපාලය, මේ සියල්ල මා කරා ඒවා. තුළ වහන්සේගේ කැමැත්තක් සුවසේ කරනු මැතිවි.

3415. යමෙක් නින්දව නොපිළිගනී ද යම් ප්‍රඟාසාචාවන් නොපිළිගනී ද ගුරහිම නොපිළිගනී ද පුජාචාවන් නොපිළිගනී ද, ඔහු කෙරෙන් ගේජ්වයා සංඛ්‍යාත ප්‍රජා සංඛ්‍යාත ලක්ශීයන් ගොඩැලීම් ලිස්සා යන වර්ණා ජලයක් මෙන් පහව යේ.

3416. මෙපමණකින් යම්කිසි දුකක් හෝ සැපයක් හෝ ධර්මය ඉක්ම යාමක් හෝ වින්තයන්තාපයක් හෝ සිදු වන්න්න් නම් රහතුන්ගේ ද පුහුදුන්න්ගේ ද සියල්ල පිළිගන්නා මහපොලේව වෙන් මම ඒ සියල්ල පිළිගනිමි.

3417. මම අනුන්ගේ ධර්මය ඉක්මවා යුත්ද වින්තයන්තාපය ද කායික දුක ද තො කැමැත්තෙමි. මම ධර්මයෙහි පිහිටියෙම් කිසිවකු නො පිරිහෙළන්නේ භුද්ධකලා ව මේ දුෂ්ඨාරය එනෙර කරන්නෙමි (යි රජ තොම කිවේ ය.)

3418. සගුපගේ පුස්සකම්. ජනීන්ද
මා මෙ තුවා අත්‍යරායා අකාසි,
දාමි තේ උමිදන්ත් පසන්නා
රාජාව යස්සේ! ධනා බ්‍රාහ්මණානා.
3419. අදා තුවා කතෙන හිතෙනාසි මයා,
සබා මම උමිදන්ත් තුවස්සා,
නිජේයු දෙවා පිතරෝ ව සබඳ
පාපක්ෂී පයිසි. අහිසම්පරායා.
3420. නැහෙත් ධමත්. සිංරාජ වඹු.
සනෙගමා ජානපද ව සබඳ,
යනෙන මයා උමිදන්ත් පදින්නා
භූසෙහි රාජා වනාර්. සජාහි.
3421. අදා තුවා කතෙන හිතෙනාසි මයා.
සබා මම උමිදන්ත් තුවස්සා,
සත්‍යාධි ධමතානි සුකිත්තානි
සමුද්‍රවල්ලාව දුරවියානි.
3422. ආසුනෙගයා මෙයි හිතානුකම්
ඩානා විධානා වයි කාමපාලා,
තයි පුතා දෙව මහප්‍රේලා හි
කාමනා මෙ උමිදන්ත්. පටිච්.
3423. අදා හි සබඳ. අහිපාරක තු.
ධම්ම. අවාරි මම කත්‍යුප්‍රානා,
අස්ස්සූ තු තේ කො ඉඩ සෞන්‍යිකනා
දිපදේ තාරෝ අරුණෙ ජීවල්ලාගක.
3424. තුවා තු සෙවයා හිමනුන්නරාසි
තු. ධමතුගෙනා ධමත්දි සුමෙධා,
සෞ ධමතුගෙනා විරෙමෙව ජීව
ධමක්ෂී මෙ දෙසය ධමපාල.
3325. තදිඩි අහිපාරක සුගෙණාසි විවනා මම,
ධමනෙනා දෙයයිස්සාමි සත් ආගසටිත් අහා.

3418. ජනාධිපතිතුමනි, නුඩ් වහන්සේ මාගේ ස්වරශගාමී වූ පින්කමට අනතුරක් නො කළහු ය. මම නුඩ් වහන්සේහට පහන් සිතුත්තෙමි. රජ කෙනෙකුන් බමුණෙනට යාග සඳහා දෙන ධනයක් මෙන් උමෙදන්තීය දෙමි (යි ඇමති තෙම කිවේ ය.)

3419. වැඩ කුමති ඇමතියාණනි, නුඩ් ඒකාන්තයෙන් ම මට වැඩ කුමැත්තෙහි ය. උමෙදන්තී ද, නුඩ් ද, මාගේ යහළවෝ ය. දෙවියෝ ද බ්‍රහමයෝ ද සියලු රට වැස්සේ ද යන සියල්ලෙප්ම තිනු කරන්නාහ. පරෙලෙවිහි විපාක දෙන්නා වූ පාපයක් ද දකිමි.

3420. සිවි රජතුමනි, නියමිත වැස්සන් සහිත සියලු දනවු වැසියෝ ම මා විසින් නුඩ් වහන්සේහට උමෙදන්තී දෙන ලද්දිය යන මෙය අධරමයකු දි නො කියන්නො ය. එබැවින් රජ තෙම ඒ කාමතාෂ්ණාව දියුණු කෙරෙවා (නොරැස්නාහු නම් මාහට ම) දෙනු මැත්තේ. (ඇමති තෙම කිවේ ය.)

3421. වැඩ කුමති ඇමතියාණනි, නුඩ් ඒකාන්තයෙන් ම මට වැඩ කුමැත්තෙහි ය. උමෙදන්තී ද නුඩ් ද මාගේ යහළ වෙශ ය. මනා කොට ප්‍රකාශ කරන ලද්ද වූ සත් පුරුෂ ධර්මයෝ මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කේ වෙති.

3422. දේවයන් වහන්ස, නුඩ් වහන්සේ වනාහි මාගේ පිදිය යුත්තාද වන්නාහු ය. හිතානුකම්පා ඇත්තා ද වන්නාහු ය. විධාන කරන්නා ද කුමති දී පාලනය කරන්නා ද වන්නාහු ය. එහෙයින් නුඩ් වහන්සේ කෙරෙහි පුද්‍ර ලද්දී මහන් එල වන්නී ය. මාගේ කුමැත්තෙන් උමෙදන්තීය පිළිගනු මැතැවී දි (ඇමති තෙම කිවේ ය.)

3423. කන්තු නමැත්තහුගේ පුතුවූ අහිපාරකය, නුඩ් එකුතින් ම මට හිතකර වූ හැම දහමෙක්හි ම හැසුරුණෙහි ය. (හෙට) අරුණ නැගී කල්හි මේ මිනිස් ලොව දෙපා ඇත්තා වූ අන් කවර නම් රජක් නුඩ්ව යහපතක් කරන්නේ ද දි (මහු නිහඩ කිරීම පිණිස රජ තෙමේ අයි ය.)

3424. මහරජතුමනි, නුඩ් වහන්සේ ග්‍රේෂ්‍ය වන්නාහු ය. උමුව වන්නාහු ය. නුඩ් වහන්සේ ධර්මය රක්නාහු ය. ධර්මය දන්නහු ය. මනා නුවණුත්තහු ය. ධර්මය රක්නා වූ ඒ නුඩ් වහන්සේ බොහෝ කළක් ජ්වන්වන සේක් වා. ධර්මය රක්නා වූ දේවයන් වහන්ස, මට ධර්මය ද දෙසන සේක් වා.

3425. අහිපාරකය, එසේ නම් මාගේ වචනය අසව, මම බුද්ධාදී සත්පුරුෂයන් විසින් සෙවුනා ලද ධර්මය තොපට දෙසන්නෙමි.

3426. සාමු ධමලරුවේ රාජා සාමු පසුණුන්වා නාරෝ,
සාමු මිනානාමදුබෙහා පාපස්සාකරණය සුබ්.
3427. අකොකාධනාස්ස විජිතෙ දිනධම්සය රාජීනො,
සුබ්. මනුස්සා ආගම සිතව්‍යායාය සඩකරේ.
3428. න වාහමෙතා අභිරාච්‍යාමි
කමම්. අසම්ක්ව කතා අසාමු,
යෙවාපි කුද්‍යාන සය. කරානත්
උපමා ඉමා මයා තුව්. සුණුණායි.
3429. ගවකේත් තරමානානා. ඒමහා. ගව්‍යනි පුඩිවෙ,
සඛා නා ඒමහා. ගව්‍යනි නොතො ඒමහා. ගතෙ සති.
3430. එවමෙව මනුස්සසු යො හොති සෙටයිසමෙතො,
සො වේ අධිම. වරනි පගෙව ඉතරා පජ,
සඛා. රවය්. දුබ්. සෙති රාජා වේ හොති අධිමෙකා.
3431. ගවකේත් තරමානානා. උප්. ගව්‍යනි පුඩිවෙ,
සඛා නා උප්. ගව්‍යනි නොතො උප්ගතේ සති.
3432. එවමෙව මනුස්සසු යො හොති සෙටයිසමෙතො,
සො වෙපි ධමම. වරනි පගෙව ඉතරා පජ,
සඛා. රවය්. සුබ්. සෙති රාජා වේ හොති ධමමෙකා.
3433. න වාපහ. අධිමෙන අමරත්නමහිපන්යෙ,
ඉම. වා පයටි. සඛා. විශේෂ. අනීපාරක.
3434. ය. හි කිස්වේ මනුස්සසු රතනා. ඉඩ විශ්‍යනි,
ගාවො දුසා හිරණ්‍යක්ව වන්විය. ගරිවජ්‍යනා..
3435. අසින්දේයා ව රතනා. මණිකක්ව
යක්වාපි මේ වජ්‍යසුරියානීපාලයනති,
න තසස හෙතු විසම. වරෙයා
මජේක් සිවිනා. උසගහාසම් ජාමනා.

3426. දහම් කුමති වන්නා වූ රජ තෙම යහපත් වේ. තුවණැති මිනිස් තෙම යහපත් වේ. මිතුරන්ට දෝෂ නො කරන්නා යහපත් වේ. පාපයා ගේ නො කිරීම සුවයට කරුණු වේ.

3427. නොකිපෙනසුපු වූ ධර්මයෙහි පිහිටි රජුගේ තුවර මනුෂ්‍යයේ දුපුතුන් නැමිතුරන්ගේ සිහිල් සෙවණැති, නොදැහැමි බිලියම් ආදියෙන් පිඩිත නොවූ සිය ගේදෙර අත්තාහු සුවසේ වෙසෙන්.

3428. අපරිජාවෙන් කරන ලද මේ කර්මය ද මම කුමති නො වෙමි. යම් කෙනෙක් (තුමු) සොයා දැන කටපුතු කෙරෙන් නම් එය කුමැත්තෙමි, මාගේ මේ උපමාවන් තුළ අසව්.

3429. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරවුව යන ගව තෙම වක් වූ යේ නම්, පෙරවුව යන්නා වක් ව හිය කළේහි ඒ මුළු ගව රෙළ ම වක්ව යෙදීද.

3430. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ගෞෂ්යය සි සම්මත ද ඉදින් හේ තෙම අධිර්මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කරා ද? ඉදින් රජ තෙමේ නොදැහැමි නම් මුළු රට ම දුකශසේ වෙසෙයි.

3431. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරවු ව යන ගව තෙම සාපු ව යේ නම් පෙරවු ව යන්නා සාපුව හිය කළේහි ඒ මුළු ගව රෙළම සාපු ව යෙදීද.

3432. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ගෞෂ්යය සි සම්මත ද ඉදින් හේ ධර්මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කරා ද? ඉදින් රජ තෙමේ දැහැමි නම් මුළු රට ම සුවසේ වෙසෙයි.

3433. අහිපාරකය, මම ද නොදැහැමින් දෙව්ඩ්‍ය නො පතන්-නෙමි. මේ මුළු පොලොව හෝ දිනාන්නාව නො කුමැත්තෙමි.

3434. මෙලොව මිනිසුන් කෙරෙහි ගව - දුසි - අමුරන් - වස්තු රන් සඳහන් යන යම්කිසි රත්න ජාතියක් විද්‍යාමාන වේ ද,

3435. අශ්චරෝයේ ද, ස්ත්‍රීහු ද, සප්තම්බිධ මාණික්‍යරන්න ද මහ ඇළි භාණ්ඩ ද යන යම්කන් මේ වන්ද සුයෝදයේ එලිය කරලින් රකින් ද, ඒ සක්විනි රජය හෙතුකොට ගෙන ද විෂම ව නො හැසිරෙමි. යම් හෙයකින් මම සිවි රජුන් අතර ගෞෂ්ය ව උපන්-නෙමි ද, එහෙයිනි.

3436. නොතා පිතා උගෙතො රව්‍යපාලේ
ධම්මං සිවිනාං අපවායමාතො,
සො ධමමෙවානුවිවින්නායතොතා
තයමා සැකී විත්තවිසේ නා වතෙන.
3437. අද්ධා තුවං මහාරාජ නිෂ්ච්චං අඛ්‍යසනං සිවං,
කරිස්සයසි විරං රජ්‍යං පසුකු හි තව තාදිසි.
3438. එතං තෙ අනුමෝදම් යං ධම්මං නාපුමූජසි,
ධම්මං පමණු බන්තියා යානා වවත් ඉස්සරා.
3439. ධම්මං වර මහාරාජ මාතාපිතුසු බන්තිය,
ඉඩ ධම්මං වරින්තාන රාජ සඟාං ගම්ස්සයසි.
3440. ධම්මං වර මහාරාජ පුන්දුරේසු බන්තිය,
ඉඩ ධම්මං වරින්තාන රාජ සඟාං ගම්ස්සයසි.
3441. ධම්මං වර මහාරාජ මින්නාමලෙවසු බන්තිය,
ඉඩ ධම්මං වරින්තාන රාජ සඟාං ගම්ස්සයසි.
3442. ධම්මං වර මහාරාජ වාහනෙසු බලෙසු ව,
ඉඩ ධම්මං වරින්තාන රාජ සඟාං ගම්ස්සයසි.
3443. ධම්මං වර මහාරාජ ගාමෙසු නිගමෙසු ව,
ඉඩ ධම්මං වරින්තාන රාජ සඟාං ගම්ස්සයසි.
3444. ධම්මං වර මහාරාජ රවෝසු ජනපෑසු ව,
ඉඩ ධම්මං වරින්තාන රාජ සඟාං ගම්ස්සයසි.
3445. ධම්මං වර මහාරාජ සමණ්ඩායමගෙනෙසු ව,
ඉඩ ධම්මං වරින්තාන රාජ සඟාං ගම්ස්සයසි.

3436. මම වනාහි නායකයෙක් ද, පියෙක් ද, ප්‍රසිද්ධ කෙනෙක් ද රට පාලනය කරන්නෙක් ද, සිවි රජුන්ගේ ධර්මය ගරු කැන්නෙක් ද වෙමි. ඒ මම ඒ ධර්මය අනුව ම සිතන්නෙමි. එහෙයින් තමන්ගේ විත්ත වසයෙහි නො පවතිමි යි (රජ තෙම කීවේ ය.)

3437. මහරජ, ඒකාන්තයෙන් නුඩ් වහන්සේ නිතරම විපත්ති රහිත ව ත්‍රිරහය ව බොහෝ කළක් රජය කරවන්නායු ය. යම සෙයෙකින් නුඩ් වහන්සේගේ ප්‍රඥුව එබදු වන්නි ද එහෙයිනි.

3438. ධර්මයෙහි ප්‍රමාද නො වව යි යම් බදු ධර්මයක් ප්‍රකාශ කෙලෙහි ද, නුඩ්ගේ මේ ධර්මයට මම සන්නේෂ වෙමි. අධිපති සැංච්‍රිය තෙම ධර්මයෙහි ප්‍රමාද වී සානායෙන් වූත වේ.

3439. සැංච්‍රිය මහරජ, මවිඩියන් කෙරෙහි දූහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මවිඩියන් කෙරෙහි පැවැත්වියයුතු සුවරිත ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නෙහි ය.

3440. සැංච්‍රිය මහරජ, අකුදරුවන් කෙරෙහි දූහැමින් හැසිරෙව මහරජ, මෙලොව අකුදරුවන් කෙරෙහි පැවැත්වියයුතු සුවරිත ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නෙහි ය.

3441. සැංච්‍රිය මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දූහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මිත්‍රාමාත්‍යයන් කෙරෙහි පැවැත්වියයුතු සුවරිත ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නෙහි ය.

3442. මහරජ, බල සේනාවන් කෙරෙහි දූහැමින් හැසිරෙව. මහරජ, මෙලොව බල සේනාවන් කෙරෙහි පැවැත්වියයුතු සුවරිත ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නෙහි ය.

3443. මහරජ, ගම් නියමිතම වැසියන් කෙරෙහි දූහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ගම් නියමිතම වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුවරිත ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නෙහි ය.

3444. මහරජ, රට වැසියන් කෙරෙහි භා දනාව වැසියන් කෙරෙහි ද, දූහැමින් හැසිරෙව. මහරජ, මෙලොව රටවැසියන් කෙරෙහි භා දනාව වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුවරිත ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නෙහි ය.

3445. මහරජ, මහණ බමුණන් කෙරෙහි දූහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මහණ බමුණන් කෙරෙහි පැවැත්වියයුතු සුවරිත ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නෙහි ය.

3446. ධමත් වර මහාරාජ මිගපකවීපු බිතත්ය,
දුධ ධමත් වරින්නා රාජ සහයා ගම්පෙයි.
3447. ධමත් වර මහාරාජ ධමෙල්ලා විශේෂයෙකු පුබාවහෝ,
දුධ ධමත් වරින්නා රාජ සහයා ගම්පෙයි.
3448. ධමත් වර මහාරාජ සඳහා දෙවා සූභ්‍රමකා,
පුවිමෙන්නා දිව් පතනා මා ධමත් රාජ පමාදෙනි.
- උමාදනත් ජාතක..
- ### 3. මහාබාධිජාතක..
3449. කිනතු දණධා කිමල්නා කි. ජතනා කි. උපාහනා,,
කි. අඩුසැක්කා පතනාක්කා සංසාධිකාපි බ්‍රාහ්මණ
තරමානරුපො ගණකායි කනතු පත්‍රියසේ දියා.
3450. ආදසෙනානි වසසාත් වූසිනානි තවනත්කෙ,
නාභිජානාම් සොශෙනා පිඛලෙනාත් කුරුපේතා.
3451. සවාය.. දිනතාව නාද්ති සුකකාදාය.. විදායය..,
නව සුන්‍ය සහරියස් විෂයද්‍රියස් මා පත්.
3452. අහු එස කතො දෙසො යටා භාසයි බ්‍රාහ්මණ,
එස හියෙකා පසිදුම් වස බ්‍රාහ්මණ මාගමා.
3453. සබඩයෙනා පුරේ ආයි තතොපි සබලො අහු,
සබලොහිතකොද්නි කාලො පක්කම්තු.. මම.

3446. සූත්‍රීය මහරජ, මෘගපක්ෂීන් කෙරෙහි දැහැමින් හැසිරවේ. මහරජ, මෙලොවැ මෘගපක්ෂීන් කෙරෙහි පැවැත්වියපුණු පුවරින ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යන්නේ ය.

3447. මහරජ, දැහැමින් හැසිරවේ. පුරුදු කරන ලද ධර්මය තෙමේ සෑප ගෙනදෙන්නේ වෙයි. මහරජ, මෙලොවැ ධර්මයෙහි හැසිර පරලොවැ ස්වර්ගයට යවේ.

3448. මහරජ, දැහැමින් හැසිරවේ. ගකුයා සහිත දෙවියෝන් මහාමූහ්මයා සහිත සෙසු මූහ්මයෝන් මොනොවට පුරුදු කරන ලද ධර්මය කරන කොට ගෙන දෙවිලොවට පැමිණෙන්නාපු ය. මහරජ, ධර්මයෙහි ලා ප්‍රමාද වන්නෙක් නො වවේ. (මෙසේ අභිජාරක නම් සෙනෙවී තෙම රජහට ධර්ම දෙශනා කෙළේ ය).

උම්මාදනාත්මි ජාතක දි.

3. මහාබාධි ජාතකය

3449. ස්වාමීන්, තවුස් මාජ්මණයන් වහන්ස, නුඩි වහන්සේ කවර හෙයින් දණධික් ගත්තපු ද? කුලක් හෙයින් වෙලෙවි වැ අඳන් දිවිසමන්, කුඩායන්, උච්චනත්, අකුසසන්, පානුයන්, සංසාරියන් ගත්තපු ද? කවර නම් දිසාවකට වැඩිම කරනු කැමැත්තපුදිය (රජ තෙම ඇසුලේ ය.)

3450. මහරජ, මේ දෙපෙළාස් වසක් නුඩි සම්පයෙහි වසන ලදී. එහෙන් පිළිල නම් වූ නුඩිගේ පුනර්භායා විසින් කරන ලද මෙබදු මහන් ගබායක් ගැන නො දතිලි.

3451. ඒ මේ පුනර්භ තෙම, මා කෙරෙහි පහව ගිය ප්‍රදා ඇති භායීව සහිත නුඩිගේ (මා මැරවීමට කළ) කරාව අසා පුදු දළ විනිදුවමින් එඩිතරයකු මෙන් (එබ මෙහි එන්නේ කිම? රුදු විසින් එබ මරනු පිණිස අණ කරන ලද බව නොද්නා සේක්දුයි අභවමින්) නාදකරයි. (බුරසි).

3452. තාපසයාණන් වහන්ස, යම්සේ කියන්නාපු නම් ඒ දේශීය අප විසින් කරන ලද්දේය. මම දැන් වැඩියක් පහන් වෙමි. තාපසයන් වහන්ස, මෙහි ම වසනු මැන. නො ඔබිනු මැනවැය (රජ තෙම කීවේ ය.)

3453. මහරජ, පළමුවන් (නුඩිගේ ගෙහි මට දැන් බත) පුදු විය. (හෙදකයන්ගේ වවන වලින් පසුව) මිශ්‍ර විය. දැන් ලේ වන් විය. එබැවින් මට බැහැර යුමට දැන් කාලය පැමිණ තිබේ.

3454. අඩහනුතාරෂ පුරේ ආසි තතො මගේකී තතො බහි,
පුරා නිදිමතා හොති සයමෙව් විජාමහැ.
3455. විතස්ථිං න සේවයා උද්ජානාව නොදකා,
සවේපි න අනුබණු වාරිකඳුමගනයිකා.
3456. පසන්නාමෙව සේවයා අප්පසනා විව්‍යුතෙයි,
පසන්නා පයිරුපාසෙයා රහදාවාදකන්සීකා.
3457. හජේ හජනා පුරියා අහජනා න හජ්‍යෙයි,¹
අසාපුරිසඩමෙමා සෞ යො හජනා න හජ්‍යති.²
3458. යො හජනා න හජනී සේවමානා න සේවති,
ස වේ මනුස්සපාපිටෙකා මිගො සාබස්සිතො ගරා.
3459. අවවාසිකඩුස්සයගා අසම්පරුණන වි,
එනෙන මිත්තා ජීරනති අකාලේ යාචනාය වි.
3460. තස්මා නාභිකඩ්ලා ගවේෂ න ව ගවේෂ විරාවිර්,
කාලෙන යාචා යාචාවයා එව් මිත්තා න ජීයරේ.
3461. අත්විර් නිවාසන පියො හවති අපීයා,
ඇාමනා බො ත ගව්‍යාම පුරා තෙ හොම අපීයා.
3462. එව් වේ යාචමානානා අස්සරල් නාව්‍යුජ්‍යකීසි,
පරිවාරකානා සන්නානා විවනා න කරෝසි තො
එව් ත අභියාචාම පුන කයිරාසි පරියායා.
3463. එව් වේ තො විහරන් අනුතාරයා න හෙස්සති,
තුමහා වාපි⁴ මහාරාජ අමින්⁵ වා රට්ටිවඩසින
අප්පූවනාම පසේසම්⁶ අහොරත්තානමව්වයේ.

1. නහය නහජය - වි. මතයා.
2. නහජනී - මතයා. නහජනී - වි.
3. තෙ - මතයා.
4. මයහාචා - වි. මයා.
5. තුයහාචා - වි. මතයා.
6. පස්සම - වි.

3454. මහරජ, පලමු මට යුත් අසුත රජ මැයුර තුළ විය. ඉන්පසු මධ්‍යයෙහි (හිණිහිස) ය. ඉන්පසු පිටත්හිය. නැවත ගෙලකී ගෙන ඇද දූම්මට පෙර මම තෙමෙම යන්නෙමි.

3455. පහව ගිය ගුද්ධා ඇත්තහු දිය නැති ලිඳක් මෙන් සේවනය නො කරන්නේ ය. ඉදින් එය නැවත සාරන්නේ නම් මඩ ගදින් යුත් ජලය ඇති වන්නේ ය. (එමෙන් පහ වූ ගුද්ධා ඇත්තහු අසුරු කරන්නා ලබන ප්‍රත්‍යය මද වූ යේ ද රුසු වූ යේ ද වෙයි. එහෙයින් පරිභාගයට තුපුසුපු වන්නේ ය.)

3456. පිහිටි ගුද්ධා ඇත්තහු ම සේවනය කරන්නේ ය. නො පහන් වූවහු දුරු කරන්නේ ය. දිය කුමැත්තහු ගැමුරු මහ විලක් මෙන් (පැවිද්ද ද) සැදුහැත්තකු ම අසුරු කරන්නේ ය.

3457. තමා හඳුනය කරන්නකු තෙමෙ හඳුනය කරන්නේ ය. තමා හඳුනය නො කරන්නකු (පසමිතුරකු) තෙමෙ හඳුනය නො කරන්නේ ය. තමා කෙරෙහි ඉත සිතින් හඳුනය කරන්නකු යමෙක් හඳුනය නොකෙරේ නම් හේ අසත්පුරුෂ ධර්ම ඇත්තෙකි.

3458. යමෙක් තමා හඳුනය කරන්නකු හඳුනය නො කෙරේ ද සේවනය කරන්නකු සේවනය නො කෙරේ ද හෙතෙම ගස්වල අතු අසුරු කළ වදුරකු මෙන් ඒකාන්තයෙන් මිතිස් පවිචෙකි.

3459. අධික වූ නිතර ආගුයෙන් ද එක්ව නො හැසිරීමෙන් ද නො කළේහි ඉල්ලිමෙන් ද යන මේ කරුණීන් මිතුයෝ දිරන්. (මිතුරු බව නැතිවේ.)

3460. එහෙයින් නිතර නො එළඹෙන්නේ ය. ඉබාහෝ කළකින් ද නො එළඹෙන්නේ ය. සුදුසු කළේහි ඉල්ලිය යුත්තක් ඉල්ලන්නේ ය. මෙයේ ඇති කළේහි මිතුයෝ නො දිරන්. (මිතුරු බව නොනැසි පවතී.)

3461. ඉබාහෝ කළක් එකට විසිමෙන් ප්‍රය තැනැත්තේන්න් අප්‍රිය වේ. එහෙයින් නොපට මා අප්‍රිය වන්නට පෙර නොප (හා) කරා ගොට යන්නෙමි. (තාපස තෙම කියේ ය.)

3462. ස්වාමීනි, මෙලෙසින් අයද සිටින්නා වූ අපගේ අස්සරලී ප්‍රණාමය තුළ වහන්සේ නොපිළිගන්නාපූ නම් සම්පවාරී වූ අපගේ කීම නො කරන්නාපූ නම් යලි මෙහි එක්වරක් පැමිණීම (පමණක්) කරනු මැතිවේ.

3463. රට වඩන්නා වූ මහරජ, ඉදින් මෙයේ (වෙන්ව) වාසය කරන්නා වූ නොපට ද අපට ද යන අප දෙදෙනාට කිසියම අන්තරා-යෙක් නොවන්නේ නම් කළේයුමෙන් දක්නෙමු නම් ඉතා යෙහෙකි.

3464. උදිරණා වෙ සඩහත්‍යා හාවාය මතුවනත්,
අකාමා අකරණීය.. වා කරණීය.. වාපි කුබනි
අකාමකරණීයසම්¹ ක්විධ පාපන ලිපුත්.
3465. සො වෙ අනෝදා ව ධමමා ව කලුෂාතේ න ව පාපකා,
හොතා වෙ වවනා.. සවිල්.. සුහතා වානරෝ මයා.
3466. අනන්තා වෙ හි වාද්‍යීය අපරාධ.. විජාතියා,
න ම.. තු.. ගරහෙයාසි හොතා වාදේ හි තාදිසො.
3467. ඉසීරෝ සත්‍යලොකසීස සවෙ කපෙන්² ඒවිතං,
ඉදිච්චසනහාවකුම් කමම.. කලුෂාණපාපක.
තිඳුසකාරී පුරිසො ඉසීරෝ තෙන ලිපුත්.
3468. සො වෙ අනෝදා ව ධමමා ව කලුෂාතේ න ව පාපකා,
හොතා වෙ වවනා.. සවිල්.. සුහතා වානරෝ මයා.
3469. අනන්තා වෙ හි වාද්‍යීය අපරාධ.. විජාතියා,
න ම.. තු.. ගරහෙයාසි හොතා වාදේ හි තාදිසො.
3470. සවෙ පුබෙකිතහෙතු සුබිදුක්ඩා.. නීගණ්ත්,
පොරාණකං කත.. පාප.. තමෙසො, මුක්කුතෙ ඉණ..
පොරාණකඉණමාකක්ඩා ක්විධ පාපන ලිපුත්.
3471. සො වෙ අනෝදා ව ධමමා ව කලුෂාතේ න ව පාපකා,
හොතා වෙ වවනා.. සවිල්.. සුහතා වානරෝ මයා.
3472. අනන්තා වෙ හි වාද්‍යීය අපරාධ.. විජාතියා,
න ම.. තු.. ගරහෙයාසි හොතා වාදේ හි තාදිසො.

1. අකාමා කරණීයමති - මසය.. සයා.

2. ලිපුත් - මසය.. සයා.

3. කුපෙපත් - මසය..

3464. ඉදින් ලෝ වැසි තෙම එක්වීමෙන් හා ස්වභාවයෙන් සුවදුක් අනුව පවත්නේ (ඒ ඒ තත්ත්ව සුව දුක් විදින්නේ) නො කැමැත්තෙන් දිව්‍ය නොකටපුතු පාප කර්මයක් හෝ කටපුතු කුගල කර්මයක් හෝ කෙරෙයි යනු නොපෙන් කීම නම් මෙසේ නොකැමැත්තෙන් (ස්වභාවිකව) කරන මේ ත්‍රියාවහි කටරෙක් නම් ඒ පාපකර්මයෙන් බැඳේ ද?

3465. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්ථය ද ධර්මයද (අහෙතුක වාදය) යහපත් වේ නම්, ආමක නොවේ නම්, හවත්සුගේ ව්‍යවනය සත්‍යවේ නම්, ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ කටර වරදෙක් ද?)

3466. ඉදින් තමාගේ වාදයෙහි අපරාධය දන්නෙහි නම් නුඩ මට නො ගරහන්නෙහිය. හවත්සුගේ වාදය එබුදු යි (තාපස තෙම කීවේ ය.)

3467. ඉදින් (යම ඒ) රේෂ්වරයෙක් මුළු ලෝකයාගේ දිරි පැවැත්ම සංවිධානය කෙරේ ද, දියුණුව හා පිරිපිමත් කුගල හා අකුගල කර්මත් කරන්නේ ද, (කර්මකාරී) පුරුෂයා ඒ රේෂ්වරයාගේ අඟ ඉටුකරන්නෙහි. රේෂ්වරයා ඒ පාපකර්මයෙන් බැඳේ.

3468. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්ථය ද ධර්මය ද (රේෂ්වර නීර්මාණ වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, හවත්සුගේ ව්‍යවනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කටරෙක් ද?)

3469. ඉදින් තමාගේ වාදයාගේ දේශය දන්නෙහි නම් නුඩ මට නො ගරහන්නෙහි ය. හවත්සුගේ වාදය එබුදුයි (තාපස තෙම කීවේ ය.)

3470. ඉදින් සන්ව තෙම පෙරකළ කර්ම හේතුකොට ගෙන සුව දුක් දෙකට පැමිණෙයි ද, පුරාකාත පාපයංඛ්‍යාත ඒ ණය මූද ද, මෙසේ ඇති කළේහි මාගේ ද මෙය පුරාණ ණයෙන් මිශ්‍ර වේ. මෙහිලා කටරෙක් පාප කර්මයෙන් බැඳේ ද?

3471. තොප විසින් ප්‍රකාශ කරන ලද ඒ අර්ථය ද ධර්මය ද (පුෂ්චරිකතහෙතු වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, හවත්සුගේ ව්‍යවනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කුමක් ද?)

3472. ඉදින් තමාගේ වාදයාගේ දේශය දන්නෙහි නම් නුඩ මට නො ගරහන්නෙහි ය. හවත්සුගේ වාදය එබුදු යි. (තාපස තෙම කීවේ ය.)

3473. වතුනු-යෙවුම්පාදය රුප්. සමේහාති පාණිනා.,
යතො ව රුප්. සමේහාති තනෝව් අනුපගච්චති.
3474. ඉධෙව ජීවති ජීවේ, පෙවම පෙවුව විනසසති,
උව්‍යාප්‍රතිති අයා ලොකා යෙ බාලා යෙ ව පැණ්ඩිනා
උව්‍යාප්‍රතිතිමාත්‍ය ලොකස්සි. කවිය පාපෙන ලිපුති.
3475. සො වේ අනෙකු ව ධමෙලා ව කලුෂාතො න ව පාපගො,
හොතො වේ වවනා සවඹ්. සුහතො වානරෝ මයා.
3476. අතනනො වේ හි වාදස්ස අපරාධ්. විජානියා,
න මං ක්‍රි. ගරහෙයාසි හොතො වාදේ හි තාදිසො.
3477. ආපු බන්නවිධා ලොකෙ බාලා පැණ්ඩිතමාතිනො,
ඖනරං පිතරං හමුදැනු අඛේරා ජේවයිම්පි භානරං
හනෙයා පුතනදරේ ව අනෙකු වේ තාදිසො සියා.
3478. යස්ස රුක්කබස්ස ණායාය නිසිගේදයා සයෙයා වා,
න තස්ස සාබං හමුදැයා මිතනදුලෙනා හි පාපගො.
3479. අට අනෙකු සමුප්පනො සමුලම්පි අඩංගේ.
අනෙකු මේ සම්බලනාසි සුහතො වානරෝ මයා.
3480. සො වේ අනෙකු ව ධමෙලා ව කලුෂාතො න ව පාපගො,
හොතො වේ වවනා සවඹ්. සුහතො වානරෝ මයා.
3481. අතනනො වේ හි වාදස්ස අපරාධ්. විජානියා,
න මං ක්‍රි. ගරහෙයාසි හොතො වාදේ හි තාදිසො.
3482. අහනවාදේ පුරිසා යො ව ඉස්සරකුත්තිකො,
පුත්‍යාධිකති ව උවේෂ්දී යො ව බන්නවිධා නරෝ.

3473. සත්‍යන්ගේ රුපස්කන්ධය සතර මහා භූතයන් නිසා හට ගනී. යමකින් රුපය හටගනී ද (කාලත්‍රියා කාලයෙහි) යළි එහි ම එපුණුණියි.

3474. සත්‍යතෙම මෙලෙව මැ පීවත් වෙයි. පරලෙවිඩි (ලුපන් සත්‍යයා ගති වශයෙන් මේ ලෙවට නො පැමිණ එහි ම) විනාශ වෙයි. මේ ලෙකය (තෙමේ ම) විනාශයට පැමිණෙයි. යම් බාල කෙනෙක් හෝ යම් පණ්ඩිත කෙනෙක් හෝ වෛද්‍ය (එම් සියලුලෝ ද විනාශ වෙති.) (මෙසේ) ලෙව විනාශයට පත්වන කළේ මෙහි කවරක් නම් පාප කර්මයෙන් බැඳේ ද?

3475. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්ථයද ධර්මයද (ලැවෙශද වාදය) යහපත් වේ නම් අලාමකත් වේ නම් හවත්තුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ වරද කුමක් ද?)

3476. ඉදින් තමාගේ වාදයාගේ දේශය දන්නෙහි නම්, තුළ මට නො ගරහන්නෙහි ය. හවත්තුගේ වාදය එබදු එකකි. (තාපස තෙම කිවේ ය.

3477. ඉදින් එබදු ප්‍රයෝගනයක් වන්නේ නම් මාපියන් ද යලි දෙපු සොහොවුරා ද අමුදරුවන් ද නසන්නේ ය දි (කිහු) සැතු විද්‍යා දන් පණ්ඩිතමානී අභ්‍යයෝ වූහ.

3478. යම් ගසක්තුගේ සෙවනෙහි හිඳි ද, ගොවීද ඒ ගසෙහි අත්තක් හෝ නොවිදින්නේ ය. යම් හෙයකින් ලිඛු දොහකම ලාමක වේද එහෙයිනි.

3479. තවද කටයුත්තක් ඇති කළේ සහමුලින් ම උදුරන්නේය. (යන කීමක් ඇත.) මට මාරෙගාපකරණයෙන් ප්‍රයෝගන විය. එහෙයින් මා විසින් ඒ වානරයා මනාව නසන ලද්දේ ය.

3480. ඒ මිතුදෝහිතය පිළිබඳ කීම අර්ථ සහිතත් වේ නම් දූහුමින් වේ නම් යහපතුත් වේ නම් අලාමකත් වේ නම්, පින්වතාගේ කීම සත්‍ය නැම් ඒ වානරයා මා විසින් මනාව නසන ලදී. එහිලා මාගේ වරද කුමක් ද?

3481. ඉදින් (පින්වත, තුළ යම් හෙයකින්) තමාගේ වාදයාගේ දේශය දන්නෙහි නම් තුළ මට නො ගරහන්නෙහි ය. හවත්තුගේ වාදය එබදු දි (තාපස තෙම කිවේ ය.)

3482. යම් අභ්‍යන්තරවාදී පුරුෂයෙක, රේඛවරවාදියෙක, පුරුෂෙකහේන්තුවාදියෙක, උවෙශදවාදියෙක, යම් සැතු විද්‍යා දන්නා පුරුෂයෙකැ දි යන යම් පස් දෙනෙක් වෙත් ද,

3483. එතෙන අසපුරිසා ලොකේ බාලා පණඩිතමානීනා,
කරෙයා තාදිමසා පාපා අමෝ අභ්‍යන්තරී කාරයෙ
අසපුරිසයාගෙනා දුක්කාටෝ කටුවුදුයා.
3484. උරඛහරුපෙන බකාසු¹ පුෂ්ඨ
අසබකිතා අජයුත් උපෙනි,
භන්තා උරණී අඡියා² අජණ්ඩි
විත්‍රායයිතා යෙන කාම් පලෙනි.
3485. තරා විධෙකේ සමණුවාහුණුසේ
ජදානා කන්තා වික්‍රීයන් මනුභය්,
අනාසකා එක්කිලැසයාකා එ
රූප්‍රාජප්‍රලා උනුවිකපදානා.
පරියායගනනාක්වා අපාරුණකනා³
පාපාවාරා අරහතනා විදානා.
3486. එතෙන අසපුරිසා ලොකේ බාලා පණඩිතමානීනා,
කරෙයා තාදිමසා පාපා අමෝ අභ්‍යන්තරී කාරයෙ
අසපුරිසයාගෙනා දුක්කාටෝ කටුවුදුයා.
3487. යමාගු නායී විරියන් හෙතුක්ව අපවද්‍යන්⁴ යෙ,
පරකාර් අතනකාරක්වා යෙ තුවිණ්. සමවණණසු⁵.
3488. එතෙන අසපුරිසා ලොකේ බාලා පණඩිතමානීනා,
කරෙයා තාදිමසා පාපා අමෝ අභ්‍යන්තරී කාරයෙ
අසපුරිසයාගෙනා දුක්කාටෝ⁶ කටුවුදුයා.
3489. සවේ හී විරියා නාස්සේ කමල් කළුයාණපාපකා,
න හරෙ වඩ්ඩික්⁷ රාජා නපි යනනාන්⁸ කාරයෙ.
3490. යසමා ව විරියා අන්තේ කමල් කළුයාණපාපකා,
තසමා යනනාන් කාරෙනි රාජා හරනි වඩ්ඩික්.
3491. යදි වසසයනා දෙවා න වසස් න හීම් පතෙන,
උව්‍යීජ්‍යෙෂයා අයා ලොකා විනාසීසියා අයා පජා.

1. වකසු - මුණයා. වකාසු - ට.

2. අඡිකා - මුණයා.

3. අපාරුණකනා - මුණයා. යා.

4. අහෙනුද්‍රි පවදනන් යෙ - මුණයා.

5. දුක්කාටෝ - මුණයා.

6. වඩ්ඩි - මුණයා.

7. තනනාන් - මුණයා.

3483. පණ්ඩිතමානී වූ බාල වූ මොවුහු ලොකයෙහි අසන් පුරුෂයේ වෙත්. එබදු අසන්පුරුෂයා තෙමේද පවි කරන්නේ ය. වැළි අනුන් ලවාන් පවි කරවන්නේ ය. අසන්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩින්නක් ද වන්නේ ය.

3484. පෙර වශකයෙක් නොසැකවුයේ බැවෙල රුවින් එම රෙලකට පැමිණෙයි. තිරෙල දෙනක් ද එම දෙනක් ද එම්වකු ද නසා කා කැමති සේ පලා යයි.

3485. එබදු ඇතැම් ග්‍රුමණ මාස්මණ කෙනෙක් වෙත්. ඔවුහු ආහාර නො බුද්ධින්නාහු ය. ගොඩැලි හිස් බිම්වල සයනය කරන්නාහු රජස් දැලින් පුක්ත වූවාහු උක්කුට්කයෙන් තපස් කරන්නාහු වාර හොඳනය ද පැන් පානය නො කිරීම ද කරන්නාහු පහත් හැසිරීම ඇත්තාහු රහතුම්හ දේ පුකාග කරන්නාහු පැවිදි වෙසින් සිරුර වසා ගෙන මිනිසුන් රවවත්.

3486. පණ්ඩිතමානී වූ අඟ වූ මොවුහු ලොවෙහි අසන්පුරුෂයේ වෙති. එබදු අසන්පුරුෂයා තෙමේ ද පවි කරන්නේ ය. අනුන් ලවා ද (පවි) කරවන්නේ ය. අසන්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩින්නක් ද වන්නේ ය.

3487. යම් කෙනෙක් වියනීයක් තැතැයි කියන් ද, යම් කෙනෙක් හෙතුවක් තැතැයි කියන් ද, අනුන්ගේ ක්‍රියා හා තමන්ගේ ක්‍රියා හිස්ය දේ යම් කෙනෙක් කියන් ද,

3488. පණ්ඩිතමානී වූ, අඟ වූ මොවුහු අසන්පුරුෂයේ වෙති. එබදු අසන්පුරුෂයා තෙමේ ද පවි කරන්නේ ය. අනුන් ලවා ද පවි කරවන්නේ ය. අසන්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩින්නක් ද වන්නේ ය.

3489. ඉදින් එබදු වියනීයක් නොවන්නේ නම් යහපත් වූ ද ලාමක වූ ද කරමයකුන් නොවන්නේ නම් රජ තෙම වැඩුවකු පෝෂණය නො කරන්නේ ය. (සන්බුම් පහය ආදි) යන්ත්‍ර ද නො කරවන්නේ ය.

3490. යම් හෙයකින් වියනීය ඇත්තේන්ද, යහපත් වූ ද ලාමක වූ ද කරම ඇත්තේ ද, එහෙයින් රජ තෙම (ප්‍රාසාදි) යන්ත්‍රයන් කරවයි. වඩුවා ද පොෂණය කරයි.

3491. ඉදින් හවුරුදු සියයක් වැසි නොවසි ද හිම නොවැටී ද, (එකල) මේ ලොකයනෙම සිදි යන්නේ ය. මේ ප්‍රජා නොමෝ වැනැසෙන්නි ය.

3492. යසවා ව ව්‍යසනි දෙවා හිම්. වාපි¹ පුළුයනි,
තසවා සස්සානි පචචන් රට්කුකු පලලතේ විරු.
3493. ගවකෙකු තරමානානා. ජීමහු. ගව්තනි පුඩිවෙ,
සබඩා තා ජීමහු. ගව්තනි නෙතෙන ජීමහු. ගතේ සනි.
3494. එවමෙව මනුසේසු යො හොති සෙට්සමතො,
සො වේ අධිම. වරති පගෙව ඉතරා පජා
සබඩා. රට්කු. සෙති රාජා වේ හොති අධිම්මකා.
3495. ගවකෙකු තරමානානා. උප්පු. ගව්තනි පුඩිවෙ,
සබඩා තා උප්පු. ගව්තනි නෙතෙන උප්පුගතේ සනි.
3496. එවමෙව මනුසේසු යො හොති සෙට්සමතො,
සො වෙව ධමු. වරති පගෙව ඉතරා පජා
සබඩා. රට්කු. සෙති රාජා වේ හොති ධම්මිකා.
3497. මහාරුකුසේසී එලිනො ආම. ජීනුති යො එලා,
රසකුතුසේ න ජානාති බීජකුතුසේ විනාසේති.
3498. මහාරුකුවුපම. රට්කු. අධිමෙන යො පසායනි,
රසකුතුසේ න ජානාති රට්කුකුතුසේ විනාසේති.
3499. මහාරුකුවුසී එලිනො පසා. ජීනුති යො එලා,
රසකුතුසේ විජානාති බීජකුතුසේ න නසේති.
3500. මහාරුකුවුපම. රට්කු. ධම්මින යො පසායනි,
රසකුතුසේ විජානාති රට්කුකුතුසේ න නසේති.
3501. යොව රාජා ජනපද. අධිමෙන පසායනි,
සබඩාසයිනි සො රාජා විරුද්ධී. හොති බත්තෙයා.

1. ශීඝ්‍යානුපුරුයනි - මඟයා. ශීම.වානු පුළුයෙයනි - වි.

2. උප්පු - මඟයා.

3492. යම් හෙයකින් වැඩි විසිදු, හිමි ස්පර්ශ කෙරේ ද, එහෙදින් සංසාරයේ පැසෙන්, රට ද මොහෝ කලක් පාලනය කරනු ලැබේ.

3493. ඉදින් යන්නා වූ ගවයන් අතුරන් පෙරවුව යන ගව තෙම වක්ව යේ නම්, පෙරවුව යන්නා වක්ව ගිය කල්හි ඒ සියල්ලෝම වක්ව යෙන් ද,

3494. එසේම මිනිසුන් අතුරහි යම් මිනිසෙක් ග්‍රැෂ්‍ය ය යි සම්මත ද ඉදින් හෙතෙම අධරම්‍යයනි භැඳිලිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කරා ද? ඉදින් රජ තෙම නොදැඟීම් වේනම මුළු රට ම දුක්සේ වෙය යි.

3495. ඉදින් යන්නාවූ ගවයන් අතුරන් පෙරවුව යන ගවයා සංස්ක්‍රාව යේ නම්, පෙරවුව යන්නා සංස්ක්‍රාව ගිය කල්හි ඒ සියල්ලෝම සාස්ක්‍රාව යෙන්.

3496. එසේම මිනිසුන් අතුරහි යම් මිනිසෙක් ග්‍රැෂ්‍ය ය යි සම්මත ද, ඉදින් හෙතෙම ධරම්‍යයනි භැඳිලිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කරා ද, ඉදින් රජ තෙම දැඟැමී නම් මුළු රට ම පුවසේ වෙසෙයි.

3497. යමෙක් පලගන් මහ අඩරුකක්හුගේ ඇමු ගෙඩියක් කවියි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද නොදිනි. ඒ එලුයනි බිජය ද නැසෙයි.

3498. යමෙක් මහ අඩරුකක් බඳු වූ රට අධරමයෙන් අනු-ගායනා කෙරේ ද, හෙතෙමේ ඒ රටේ (අයබඳු) රසයන් නොවිදියි. ඔහුගේ රටන් වැඳාසේ.

3499. යමෙක් පලගන් මහ අඩරුකක්හුගේ පැසුණු ගෙඩියක් කවියි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද දැනගනි. එහි බිජය ද නො නැසේ.

3500. යමෙක් මහ අඩරුකක් බඳු වූ රට දැඟැමීන් අනුගාසනා කෙරේ ද, හෙතෙම ඒ රටේ (අය බඳු) රසය ද විදියි. (ලබයි) ඔහුගේ රට ද නො නැසේ.

3501. යම් රජක් අධරමයෙන් (යම්) දනාවිවක් පාලනය කෙරේ ද, ඒ සැහැනිය රජ තෙම සියලු ඔහුගියන් හා විරුද්ධ වූයේ වෙයි.

3502. තමෝව නොගමේ හිංසා යෙ යුතුතා කයවිකායේ,
මිජුනබලිකාරේ¹ ස කොසේන විරුද්ධීති.

3503. ප්‍රභාරවරවේතනකුදු සඩාමේ කනන්සසමේ,
ලිස්ට්‍රතේ හිංසයා රාජා සබලෙන විරුද්ධීති.

3504. තමෝව ඉසයා හිංසා යෙයමේ බ්‍රහමවාරිනො,²
අධමවාරි බක්කියා සො සනෙන විරුද්ධීති.

3505. යො ව රාජා අධිඹුවෙයා හරියා හන්ති අදුසකා,
ශ්‍රද්ධා පසවනේ පාජා³ පුතෙන්ති ව විරුද්ධීති.

3506. බමෙකුඩාර ජානපදේ නොගමෙපු බලපු ව,
ඉසයා ව නා හිංසයා පූත්‍රදරේ සමක්ෂීරේ.

3507. ස නාදියා භුෂීපති රට්‍යාපාලා අකොඩනො,
සාමනෙන සමපකමෙපති ඉනුව අසුරාධිපොති.

3. මහාබාධිජාතකං.

පක්‍රීදිසනීපාත්‍රා නිවියිනො.

තයුදුදාන්:-

සනැලීනිකමවහයනා පයිමා
දුතියා පන සලමදන්වරා,
තතියා පන බොධි සිරිව්‍යයනො
කාරිතාපන තීක්ෂ ජීනෙන සුභාති.

1. මඟදනබලිකාර - වි.
2. බ්‍රහමවාරය - වි. මඟය..
3. යානා - මඟය.. යානා.

3502. එසේ ම නිගම වැසියන් ද, වෙළඳාමෙහි යම් කෙනෙක් යෙදුනේ නම (මවුන් ද) බඩු ගෙන රීම සුංචිතදීම වශයෙන් ඔරුදාන හා (බදු ගෙවීම වශයෙන්) බලිදීම කරන්නන් ද (හිංසා කෙරේ නම්) හේ කොළඹාගාරය හා විරැද්ධ වූයේ වෙයි.

3503. පහරදීමට සුදුසු තැන් දන්නා වූ (ඛන්දරධරයන් ද), යුතුයෙහි කළ පුරුදු ඇති (මහා යෝධයන් ද), ප්‍රසිද්ධ වූ (මහ අමුතියන් ද) (යම් රජෙක් හිංසා කෙරේ නම්) ඒ රජ බලසෙනහ හා විරැද්ධ වූයේ වෙයි.

3504. එසේ ම සංයම ඇති, මූශ්මවාරී වූ, පැවිද්දන් හිංසා කරන අධරමයෙහි හැසිරෙන ඒ සංස්කීර්ණ තෙම ස්වර්ගය හා විරැද්ධ වූයේ වෙයි.

3505. තවද, අධරම්ජය වූ යම් රජක් අද්යක (සිල්වන්) වූ හායනීව නසා ද හේ රෙඛද වූ පාපය රස්කරයි. පුතුයන් සමග ද විරැශි වූයේ වෙයි.

3506. (මහරජ, එබැවින්). දන්විවැස්සන් කෙරෙහි ද, නියම් ගම් වැස්සන් කෙරෙහි ද, බලසෙනහ කෙරෙහි ද ධර්මයෙහි හැසිරෙන්නේය. පැවිද්දන් ද හිංසා තො කරනන්ය. අමු දුවන් කෙරෙහි ද සමඟ හැසිරෙන්නේ ය.

3507. රට පාලනය කරන කොඩ තොකරන එබඳ ඒ මිහිපති තෙම සුපුරාධිප නම වූ ඉන්ද්‍යා මෙන් අසල්වැස (සතුරන්) කම්ප කෙරෙයි.

මහාබාධි ජාතක දි.

පසුකුණුස නීජාතය නිමි.

එහි උද්දනය:

නලිනිකා නම වූ පළමුවන්න ද උම්මාදනති නම වූ දෙවැන්න ද, මහාබාධි නම වූ තෙවැන්න ද යි මේ ජාතක තුන ස්ථිජ්‍යන් වහන්සේ විසින් දෙයනලදී.

සටයිනිපාණො

1. සෞඛ්‍යකථාතක.

3508. කයිස සුන්වා සත්‍ය දම්ම සහස්‍රයේ දව්‍යු¹ සෞඛ්‍යකා,
දෙකා මේ සෞඛ්‍යක මක්වාති² සහාය ප්‍රස්ථිලිතා.³
3509. අර බ්‍රූ මාණ්ඩිබෙකා දහරු පක්ෂීවූලකා,
මයා සුන්වා සත්‍ය දෙහි සහස්‍රයේ දව්‍යු සෞඛ්‍යකා.
අහා සෞඛ්‍යකමක්වියිස්⁴ සහාය ප්‍රස්ථිලිතා.
3510. කනරස්මී⁵ සෞඛ්‍යකා ප්‍රතිපාදි රටේසු නිගමෙසු ව,
කන් තෙ සෞඛ්‍යකා දිමෙයා⁶ ත් මේ අකවාහි ප්‍රව්‍යිතො.
3511. තවෙච දෙව විෂිතෙ⁷ තවෙවූයානැඳුමියා,
ලිජ්වලායා මහාසාලා නීංලාහාසා මනෙංරමා
තිවිධින් මෙසසමානා රමුෂා අඟ්ඡාක්‍රාන්තිස්තා.
3512. තෙස් මූලස්මී⁸ සෞඛ්‍යකා ක්‍රියාත් අනුපාදනො,
ලිපාදනෙසු ලාකෙසු දෙයාමානෙසු⁹ නිබුතො.
3513. තනො ව රාජා පායාසි සෙනාය වතුරඩියා,
කාරාපෙන්වා සම් මගා අගමා යෙන සෞඛ්‍යකා.
3514. උයානැඳුම් ගෙන්වා විවරනෙනා බ්‍රහාවනේ,
අ-සිංහ සෞඛ්‍යකා දක්ව දෙහමානෙසු නිබුතං.
3515. කපතෙනාවනාය හිකුත් මුණෙකා සඩකාවිපාරුතො,
අමාතිකා අපිතිකා රුකුවමූලස්මී ක්‍රියාත්.
3516. ඉම් වාක්‍යය නිසාමෙන්වා සෞඛ්‍යකා එතද්වී,
න රාජා කපතෙනා හොති ධ්‍රිල්. කායෙන එස්සියා.

-
1. දියු - මුද්‍යය. සායා.
 2. මකඩිසි - මුද්‍යය.
 3. සහ ප්‍රස්ථිලිතා - වි.
 4. සෞඛ්‍යකක්වියා - මුද්‍යය.
 5. කාමුදීමී - මුද්‍යය.
 6. ක්‍රියාසෞඛ්‍යකමද්‍යක්වි - මුද්‍යය.
 7. පිවිතෙ - මුද්‍යය.
 8. මූලමී - මුද්‍යය.
 9. වියහමානෙසු - වි. මුද්‍යය, සායා.

සයාජක ජාතකය

1. සොංක ජාතකය

3508. සොංක නම් යහළවා වසන තැන අසා කියන්නා වූ කවරකුහට මම සියයක් දෙම් ද, දැක කියන්නා වූ කවරකුහට දහසක් දෙම් ද, වැලිකෙකුලියෙහි පටන් යහළ වූ සොංක නම් තැනැත්තා ගැන මට කවරේක් නම් කියන්නේ ද?

3509. ඉක්තිනි තරුණ වූ පක්ෂවූලක නම් මාණවක තෙම ප්‍රතිගායනා වශයෙන් මේ ගාලාව කිවේ ය. මහරජතුමති, සොංක නම් තැනැත්තා ගැන අසා කියන්නා වූ මට සියයක් දුන මැනැවී. සොංක නම් තැනැත්තා දැක කියන්නා වූ මට දහසක් දුන මැනැවී. වැලිකෙකුලියෙහි පටන් යහළ වූ සොංක නම් යහළවා මම කියමි යි.

3510. මාණවකය, ඒ සොංක තෙම තුම හුම විජින කිනම් ජනපදයෙක්හි දී දක්නා ලද්දේ ද? කවර රටක දී කවර නියම-ගමෙක්හි දක්නා ලද ද, ඒ කරුණ විවාහු ලබන්නා වූ තුම මට කියවයි රජ තෙම කිඳේ ය.

3511. දේවයන් වහන්ස, තුම වහන්සේගේ ම රටෙහි තුම ව්‍යන්සේගේ ම උයන් බිමෙහි සප්ත්‍ර වූ කද ඇති නිල් පැහැති සින්කළු වූ වැහිවලාකුල බඳු ගසින් ගස හා අත්තන් අත්ත එකට වෙළිගත් මහා සාලවෘත්‍යයෝ මෙන්.

3512. ඒ සාලවෘත්‍යයන්ගේ මූල්‍ය සොංක තෙමේ කාමූ-පාදනායන්ගෙන් එම් පවත්නා ලොකයෙහි කාමූපාදන විරහිත වූයේ එකාලොස් ගින්නෙන් දැවෙන ලොකයෙහි නිවුණේ ම බ්‍යාන කෙරේ යයි තරුණ තෙම කියේ ය.

3513. ඉක්තිනි ඒ අරින්දම රජතෙම සිවුරහ සෙනග සමග පිටත් විය. මහ සම කරවා සොංක නම් පස්ස්වූන් වහන්සේ යම් තැනෙක්හි නම් එහි ගියේ ය.

3514. රජතෙම උයන් බිමට ගොස් ඒ මහා උයන්හි හැසිරත්තේන් එකාලොස් ගින්නෙන් දැවෙන සක්‍යන් අතුරහි නිවී වැඩිහුන් සොංක නම් පස්ස්වූන් වහන්සේ දක්කේ ය.

3515. හිස මුඩු කරගත් සහල සිවුරක් පෙරවී මේ මහණ තෙම දිලින්දෙකි. මා පියන් නැත්තේ ම සස මුල බ්‍යාන කෙරේ යයි කිවේ ය.

3516. සොංක පස්ස්වූරජාණන් වහන්සේ මේ වදන් අසා මෙසේ කිහි. “මහරජ, ආයනීමාරුගධරුමය නාමකායයෙන් ස්පර්ග කරනලද තැනැත්තා දිලින්දෙක් නොවන්නේ ය”.

3517. යොධ ධම්මේ නිර්කත්වා අධමම්මනුවනත්,
ස රාජ් කපතෙනා ගොත් පාපේ, පාපපරායනා.
3518. අරිඳුමෙන් මේ නාම් කාසිරාජ්‍යනි මේ විදු,
කඩවි ගොත් සුබසෙයා ඉඩ පනත සස් සෞඛ්‍ය.
3519. සයුඩී හඳුමධනසස අනාගාරසස හිකුණනා,
න තෙස් කොටෙයි ඕපෙනත් න කුණීම න කලොපිය.
පරතියේන්¹මෙසානා තෙන යාපෙනත් සුබවතා.
3520. දුතියම්පී හඳුමධනසස අනාගාරසස හිකුණනා,
අනව්‍යුපිමෙන්දා ගොත්කෙවා න ව කොටුපරෙඛනි.
3521. තතියම්පී හඳුමධනසස අනාගාරසස හිකුණනා,
නිබුත්පිමෙන්දා ගොත්කෙබා න ව කොටුපරෙඛනි.
3522. වතුකුම්පී හඳුමධනසස අනාගාරසස හිකුණනා,
මුතනසස රටෙයි වරතෙනා සබෙකා යැස න විෂ්ණුනි.
3523. පක්ෂීම්පී හඳුමධනසස අනාගාරසස හිකුණනා;
නගරම්හි ද්‍යුමානම්හි නාසස කිසුවී අද්‍යාර්.
3524. ජටයුම්පී හඳුමධනසස අනාගාරසස හිකුණනා,
රටෙයි විදුම්පානම්හි නාසස කිසුවී අභාර්.²
3525. සතනම්පී හඳුමධනසස අනාගාරසස හිකුණනා,
වේරෙහි රක්ඩත්ම. මගු. යෙ වෙශ්‍යා පරිපනවීකා
පතතවිවරමාදය සෞඛ්‍යී. ගව්ත්ති සුබවතෙනා.
3526. අටයුම්පී හඳුමධනසස අනාගාරසස හිකුණනා,
ය. ය. දිය. පතකාමනි අනපෙනකාව ගඩනි.

1. පරිනිවේන - වි. මඟය., සං.,

2. නිකුණනා - වි. මඟය.,

3. ආගාර - මඟය.,

3517. මහරජ, මේ ලොකයෙහි යම් කිසිවෙක් දස කුසල් දහම් බැහැර කොට දස අකුසල්හි යෙදේ ද, පාපී වූ ද පාපීන්ට පිහිට වූ ද හේ තෙමේ දිලින්තදක් වේ යයි.

3518. අරින්දම යනු මාගේ නම වෙයි. මා කැසිරජය යි දනින්. සොංකයන් වහන්ස, මෙහි පැමිණි පින්වත් නුඩ් වහන්සේට සුව්‍ය සුව්‍ය කෙසේ ද යි,

3519. මහරජ, ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුවකට සැමේද ම යහපත් ය. මහරජ, ඔවුන්ගේ කොළඹාගාරයෙහි ධන ධාස පැන්පත් නො කෙරෙන්. සැලෙහි ද නො දමන්. පැසෙහි ද නො දමන්. මනා පැවතුම් ඇති අනුන් විසින් නිමවන ලද්ද වූ ආහාර සොයන ඕවිගු ඒ අනුන් දෙන අභරින් යැපත්.

3520. යම් හෙයෙකින් කැප සරුපී ලෙස ලැබුණු හෙයින් නිරවද්‍ය පිණ්ඩාරය වැළැදිය යුතු වේ ද, ඒ පිණ්ඩාරය හෙතුවින් කිසියම් ක්ලෙයකුත් පිඩා නො කෙරේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුහට මේ දෙවැනි යහපත ද වේ.

3521. යම් හෙයෙකින් පඳවිකා වැළැදිය යුතු හෙයින් නිබුතින්කිය නම් ලන් පිණ්ඩාරය වැළැදිය යුතු වේ ද, ඒ පිණ්ඩාරය හෙතුවින් කිසියම් ක්ලේයකුත් පිඩා නො කෙරේ ද එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුහට තෙ වැනි යහපත ද වේ.

3522. යම් හෙයෙකින් කුලාදියෙහි නො ඇලි රටෙහි හැසිරෙන යම් ඒ හිසුවක්හට රාගාදි කිසියම් සංඛ තකනොක් නැද්දේ; එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුහට මේ සිවු වැනි යහපතන් වේ.

3523. යම් හෙයෙකින් නගරය ගින්නෙන් දැවෙනු ලබන කල්හි යම් හිසුවකගේ කිසිවක් නො දැවෙදා, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුහට මේ පස්වැනි යහපතන් වේ.

3524. යම් හෙයෙකින් රට සොරන් පැහැර ගනු ලබන කල්හි මේ හිසුවගේ කිසිවක් පැහැර නො ගනු ලැබේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුහට මේ ස වැනි යහපතන් වේ.

3525. යම් හෙයෙකින් සොරන් විසින් රක්නා ලද මාර්ගයෙහි ද අනාස වූ යම් බඳු මාර්ගයාපදුව ඇත් නම් එ බඳු තැන්හි ද නො පැවතුම් ඇති හිසු තෙම පා සිවුරු ගෙන සුව්‍ය යයි ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුහට මේ සන් වැනි යහපතන් වේ.

3526. යම් හෙයෙකින් හිසු තෙම යම් යම් දියාවකට පිටත් ව යේ ද, ඒ ඒ දියාවට අපෙක්ෂා රහින ව යේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිරධන හිසුහට මේ අට වැනි යහපතන් වේ.

3527. බුදුනි¹ සම්ඟහැඳුනි යේ ක්‍රි. හිතුවූ පස-සයි,
අහක්කී ගිත්තා කාමේසු කරී. කාභාලී සෞඛ්‍ය.
3528. පියා මේ මානුසා කාමා අලෝ දිඩුවාපි² මේ පියා,
අර්ථ කෙනා තු විශේෂිතනා උහො ලොකේ ලහුණයේ.
3529. කාමේසු ගිත්තා කාමරතා කාමේසු අධිමුෂ්‍යතා,
නරා පාපාතී කත්තාන උපහර්තානි දුශ්‍යත්වී.
3530. යෙ ව කාමේ පහත්තාන නිකුත්තා අකුතොහයා,
එකොදිහාවාධිගතා න තෙ ගව්තනති දුශ්‍යත්වී.
3531. උපමනෙනා කරිස්සාමි ත්. පුළුණෙහි අරිඥම,
උපමායපිධෙකලේව් අත්. ජානත්ති පෙළේතා.
3532. ගබාය කුණුප. දිස්වා මුදුගමාන. මහ මුදුලාවේ,
වායසා සමවිනෙනායි උපහරසිදුකු අවෙතසෙයා.
3533. යාන්සේ විනිද. උදු. භසෙබාවාය. අනාපනෙකා,
තත් රන්කී. තත් දිවා තනෙව්ව නීරතෙකා මනෙ.
3534. බාද. නාගස්ස මංසානි පිවි. භාගිරලෝදකා,
සම්පස්ස. වනවෙතත්තානි න පලෙකු³ විහඹමෙමා.
3535. තක්වී ඔනර්තී ගබා පමනන. කුණුපෙ රත්,
සමුදු. අශ්චිගාහායි අගතී යත් පත්තිනා.
3536. සො ව භක්වපරික්වීමතා උපත්තිනවා⁴ විහඹමෙමා,
න පව්තතා න දුරතෙකා දුතතර. තොපි දක්වී ඉ.
3537. දිප. සො න අශ්චිගණකු අගතී යත් පත්තිනා,
සො ව තනෙව්ව පාපතු යලා දුබැලුකො තරා.

1. බුදු පි ගරා එනෙයා - මංසා.

බඩුපි ගුදකා එනෙ - වි.

2. දිකාප - වි.

3. උපමාය මිධිකාවවි - මංසා.

4. නපලෙප - මංසා.

5. උපදෙප - වි. මංසා.

3527. හිජ්‍යාන් වහන්ස, නුඩ් වහන්සේ යම් ඒ ප්‍රමණභාද-කාරණයන් පසසන සේක් ද, ඒ බලු ප්‍රමණභාදකාරණයේ බොහෝ වෙති. සොංකයන් වහන්ස, මම වනාහි කාමයන්හි ගිපු කෙනෙක්මී. කෙසේ නම් එය ගකරම් ද?

3528. මට මිනිස් කාමයෝ ප්‍රිය වෙත්. වැළි දිව්‍යමය කාමයෝ ද ප්‍රිය වෙත්. එසේ ඇති කළේහි තෙවර ආකාරයෙකින් ද ලොවූ ම කාම සම්පත් උබන්නෙම දැයි රෝ තෙමේ කිවේ ය.

3529. මහරජ, කාමයන්හි ගිපු වූ කාමයන්හි ඇළුණා වූ, කාමයන්හි අධික වගයෙන් මුසපත් වූ මත්‍යාභායෝ පාපකරම කොට දුගතියෙහි උපදිනි.

3530. යමෙක් කාමසම්පත් හැරපියා ගිහි ගෙයින් නික්මුණාපු ගොයිනුත් බියක් නැත්තාපු පුදෙකලා වාසයට ගියේ වෙත් ද, ඒ පැවිද්‍යාද් දුගතියට නො යත්.

3531. අරින්දම රජුනි, තොපට උපමාවක් ගෙනහැර පාන්තනම්. එය අසට. මේ ලොවූ ඇතැම් පණ්ඩික කොනෙක් උපමායනුදා අර්ථය දැනැගෙනින්.

3532. අනුවණ වූ කාරණාකාරණ නොසිනන කවුඩික් ගැහුරු පුළුල් දිය ඇති ගෙහෙහි පාවෙමින් යන්නා වූ ඇත් කුණපයක් දැක මෙසේ සිතුවේ ය.

3533. එකාන්තයෙන් මට හස්තියානයක් උබේන. මෙය ම මාගේ ආහාරය ද වේ. එහි ම ර ද්විල් ගෙවන්නෙම් සි කුදාඩාගේ සිතා ඒ ඇත්තුණෙන්හි ම ඇලි සිටියේ ය.

3534. අත්‍රාගේ මස කමින් භාගිරපි ගෙහෙහි දිය බොමින් වනයන් හා වෙනත් වෘක්ෂයන් බලමින් යන ඒ කවුඩා පියාසර කොට නො ගියේ ය.

3535. සමුද්‍රභාෂු වැ ගලාබස්නා වූ ගංගා නොමෝ ඇත්තුණෙන්හි ඇළුණා වූ ප්‍රමාදයට වන් ඒ කවුඩා ද, යම් තැනෙක්හි පක්ෂීන්ට යා හැකි නො ටේ ද, ඒ බලු මහාසමුද්‍රයට අදුළෙනා ගියා ය.

3536. ආහාරය අවසන් වූ ඒ කවුඩා තෙමේ ද අහසට පැන පැලදික්හි ද පිහිටක් නොලැබුවේ ය. පෙර දික්හි ද පිහිටක් නො ලැබුවේ ය. උතුරු දියාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය. දකුණු දියාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය.

3537. ඒ කවුඩා තෙම යම් නැනෙක්හි පක්ෂීන්ට නො යාහැකි ද එබලු සාගරය මැද දිවයිනකට නො පැමිණියේ ය. දුර්වලයක වැවෙන්නාක් මෙන් සාගර මධ්‍යයෙහි ම වැටුණේ ය.

3538. තණ්ඩ සාමූහිකා මවතා කුම්ඩිලා මකරා සුපු,
පසයෙකුරා බාදීපු එන්මානා විපක්චිනා。¹
3539. එවලෙට තුව් රාජ ගය වැස්සු කාමහොගිනො,
ගිඳා මේ නා එම්සිස්නානි කාපපස්සුය² තේ විද්‍යා.
3540. එසා තේ උපමා රාජ අනුසන්ධිස්නි කතා,
ක්‍රි. ව පස්සුයසේ තෙනා යදි කාභයි වා නා වා.
3541. එකවාවිඩ් ගේව වාව් හමුයා අනුකමපකා,
තතුතතරී³ නා හාසෙයා දෙසා වියාස්සා⁴ සත්තිකේ.
3542. ඉද් වත්තාන පසකාමි තසාභ්කෙකා අමිතඩ් ආක්‍රිතිමා,
වෙහාසේ අන්තාලික්කිස්සේ. අනුසායිත්වාන බන්තියා.
3543. කො නු මේ රාජකතාරෝ පුතා වෙයානත්මාගතා,⁵
රූත්‍යා නිය්‍යාදියිස්සාමි නාභා රෙජුන්තිත්කෙකා.
3544. අඡුව පබිජීස්සාමි කො ජස්සු මරණ් සුවේ,
මාභා කාකෙකාව දුමේලිදො කාමානා වසමන්ත්ගා.
3545. අභ්‍යේ තේ දහරෝ පුතෙකා දිසාවූ රටයිවච්චිනො,
ත් රූත්‍ය අහිසිස්සුයු සො තො රාජා හවිස්සනි.
3546. බිප්පා කුමාර් ආනෙර් දිසාවූ රටයිවච්චිනා,
ත් රූත්‍ය අහිසිස්වූස්සා. සො වො රාජ් හවිස්සනි.
3547. තමනා කුමාර් ආනෙනාපු. දිසාවූ රටයිවච්චිනා,
ත් දිසාවූ ආලපී රාජා එකපුත්තා මහෙරම්.
3548. සංඝී ගාමසහස්සානි පරිපුණුම්පානි යව්චිලසා,
තේ පුතෙකා පටිප්පූසු රූත්‍ය නිය්‍යාදයාමි තේ.

1. විපක්කා - මඟයා.

2. කාපපස්සුව - මඟයා.

3. තදුතතරී - මඟයා.

4. අධියියා - වි.

5. සුදුවෙයානතම්ගතා - මඟයා.
සුදුවෙයානති මාගතා - වි

3538. මූහුදෙහි වාසය කරන්නා වූ මත්ස්‍යයෝද කිහිලෝද ද මේරුද ද සුපු නම් වණ්ඩ මත්ස්‍යයෝද විසිරිගිය පියාපත් ඇති සැලෙමින් සිටියා වූ ඒ කළුබා බලාත්කාරයෙන් කැඳු.

3539. මහරජ, මේ පරිද්ධෙන් ම නුඩි ද කාමහාගී වූ අනාය-යෝද කාමයන්හි ගිඹු ව්‍යවැඩු නම් ඉදින් කාමයන් හැර තො දමන්නාභු ද ඔවුනු කවුචිත්ගේ ප්‍රජාවට බඳු ප්‍රජා ඇත්තේය ය නුවණුත්තේ කියන්.

3540. මහරජ, මා උසින් කරුණු ප්‍රකාශ වන්නා වූ මේ උපමාව තොපට ගෙනහැර දක්වන ලදී. ඉදින් එය කරන්නෙහි හෝ තොකරන්නෙහි හෝ ඒ සැරියෙන් නුඩි ද ප්‍රකාශ වන්නෙහි යයි (පසේබුදුරජාණන් වහන්සේ අවවාද දුන් සේක.)

3541. අනුකම්පා ඇති තැනැත්තේ එක වරක් කීම ද දේ වරක් කීම ද කරන්නේය. දසයකු ස්වාමියා වෙත මෙන් ඉන් මතු තො කියන්නේය.

3542. අප්‍රමාණ වූ බුද්ධි ඇති සොනක පසේබුදුරජාණන් වහන්සේ මෙසේ කියා රජුව අනුගාසනා කොට අභසට නැහ වැඩමකළ සේක.

3543. සමරථ වූ ව්‍යක්තභාවයට පැමිණි මේ රාජ්‍යයට සුදුස්සෙන් අභිජක කරන්නේ කොහි ද? මම රජය හාර දෙන්නෙමි. මම රජයෙන් ප්‍රයෝගන නැත්තෙක්මි.

3544. අද ම පැවිදි වන්නෙමි. හෙට මරණය වන්නේ ද සි කවරෙක් දනිද? මම දුෂ්ප්‍රාඛ වූ කළුබා මෙන් කාමයන්ගේ වසයට තො යමි ය රජ තෙම කිවේය.

3545. දේවයන් වහන්ස, නුඩි වහන්සේට රට දියුණු කරන්නා වූ දිසාවූ නම් පුනෙක් ඇත්තේය. ඔහු රාජ්‍යයෙහි අභිජක කොරේවා. හෙ තෙමේ අපගේ රජ වන්නේ යැයි ඇමතියෝ කිහ.

3546. රට දියුණු කරන්නා වූ දිසාවූ නම් කුමරා වහා ගෙන එව. මම ඔහු රාජ්‍යයෙහි අභිජක කරන්නෙමි. හෙ තොපගේ රජ වන්නේ යයි රජ තෙමේ කිවේය.

3547. ඉක්කිනි රට දියුණු කරන්නා වූ දිසාවූ කුමාරයා ගෙනාවේය. රජ තෙමේ, සිය එකම පුතු වූ මනාරම් ඒ කුමරා දැක මෙ සේ කිය.

3548. පුතුය, හැම ලෙසින් ම සම්පූර්ණ වූ ගම් සැට්දහසක් ඇතේ. ඒ ගම් හාර ගනුව. තොපට රජය පවරා දෙමි.

3549. අභේදව පබඩීස්සාම් කො ජස්සු මරණ් සුවෙ,
මාග් කාකොව දුමෙමධා කාමානා වසම්භවගා.
3550. සට්‌නිපාත්‍රසහස්‍රානි යවඛාලච්චාරජුසිනා,
සුවන්ත්‍රකවිජා මාතංචා තෙමකප්පනාවාස්සා.
3551. ආරුලා ගාමණීයෙහි තොමරඩිකුසපාණිහි,
තෙ පූතන පටිප්පූසු රජු නියුතාදයාම් තෙ.
3552. අභේදව පබඩීස්සාම් කො ජස්සු මරණ් සුවෙ,
මාග් කාකොව දුමෙමධා කාමානා වසම්භවගා.
3553. සට්‌නිප්පසසහස්‍රානි යවඛාලච්චාරජුසිනා,
ඇඟානීයා ව ජාතියා සින්කිවා සිසවාගනා.
3554. ආරුලා ගාමණීයෙහි ඉලුදියාවාපධාරිහි,
තෙ පූතන පටිප්පූසු රජු නියුතාදයාම් තෙ.
3555. අභේදව පබඩීස්සාම් කො ජස්සු මරණ් සුවෙ,
මාග් කාකොව දුමෙමධා කාමානා වසම්භවගා.
3556. යට්‌කිරීසහස්‍රානි සහනාදා උස්සිනැඩිජ්,
දිපා අලෝකී වෙයුගසා¹ යවඛාලච්චාරජුසිනා.
3557. ආරුලා ගාමණීයෙහි වාපෑනෙශ්‍රාමී වම්මිහි,
තෙ පූතන පටිප්පූසු රජු නියුතාදයාම් තෙ.
3558. අභේදව පබඩීස්සාම් කො ජස්සු මරණ් සුවෙ,
මාග් කාකොව දුමෙමධා කාමානා වසම්භවගා.
3559. සට්‌නිධිනුසහස්‍රානි රෝහ ස්සු පුඩ්‍රිස්සා,
නා පූතන පටිප්පූසු රජු නියුතාදයාම් තෙ.
3560. අභේදව පබඩීස්සාම් ගො ජස්සු මරණ් සුවෙ,
මාග් කාකොව දුමෙමධා කාමානා වසම්භවගා.
3561. ගසාලයින්සසහස්‍රානි සවඛාලච්චාරජුසිනා,
විවිතවන්‍යාහරණා ආම්තනමණිකුණුබලා
නා පූතන පටිප්පූසු රජු නියුතාදයාම් තෙ;

1. වෙයුගසා - මේහා.

3549. මම අද මැ පැවිදී වන්නේමේ. මරණය සෙට පැමිණේ දැයි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාමයන්ගේ වසයට නො යමි.

3550. සියලු භස්ත්‍යලංකාරයෙන් සරසන ලද රන් පොරොයු ආත්තා වූ රන්මුවා අබරණින් වසන ලද ගරිර ඇත්තා වූ මාතංග නම් හස්තිඩු සැට දහසක් ඇත්තාය.

3551. පුත්‍ය, තෝමර හා අංකුස ගත් අත් ඇති වැ, නැහුණු ඇතරුවන් ඇති ඒ ඇතුන් හාර ගනුව. තොපට රජය පවරා දෙමි.

3552. මම අද මැ පැවිදී වන්නේමේ. මරණය සෙට පැමිණේ දැයි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3553. සියලු අශ්වාලංකාරයෙන් සරසන ලද කරුණු නො කරුණු හොඳින් දන්නා වූ සින්ඩුදෙශයෙහි උපන්නා වූ ඉක්මන් ගමන් ඇති අශ්වයේ සැට දහසක් වෙති.

3554. පුත්‍ය, ආයුධ හා දුනු අරන අශ්වාරෝහකයන් නැහුණු ඒ අසුන් හාර ගනුව. තොපට මම රජය පවරාදෙමි.

3555. අද මැ පැවිදී වන්නේමේ. මරණය සෙට දැයි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3556. සැරපු, ඔසවන ලද ධේ ඇත්තා වූ දිවි සම හා ව්‍යාපු සමීන් වට කරන ලද්ද වූ සියලු අලංකාරයෙන් අලංකාරවන් වූ රිය සැට දහසෙක් ඇත.

3557. පුත්‍ය, දුනු ගත් අත් ඇති යුද ඇදුමීන් සැරපුණු රියුදුරන් නැහුණු ඒ රථයන් හාරගනුව. තොපට රජය පවරා දෙමි.

3558. අද මැ පැවිදී වන්නේමේ. මරණය සෙට දැයි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3559. පුත්‍ය, රතු පැහැති ප්‍රධාන වෘෂ්ඨයකු සහිත දෙනුපු සැට දහසෙක් ඇත. ඔවුන් හාරගනුව. තොපට රජය පවරාදෙමි.

3560. අද මැ පැවිදී වන්නේමේ. මරණය සෙට දැයි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3561. සියලු අලංකාරයෙන් සරසන ලද්ද වූ වස්ත්‍රාහරණ ඇති පලන් මිණිකාභාලින් යුත් සොලොස් දහසක් ස්ත්‍රීඩු ඇත්තාය. පුත්‍ය, ඔවුන් හාරගනුව. නුම්ට රජය පවරාදෙමි.

3562. අභ්‍යව පැබිජිස්සාමි කො ජස්සුණු මරණු පුවෙ,
මාග් කාගකාව දුම්මැවෛ කාමානා වසමනුගැ.
3563. දහරයෝව මේ තාත මානා මතාති මේ සුතා,
තයා විනා අහ් තාත ජීවිතුමි න උස්සගෙ.
3564. යථා ආරණ්ඩකං නාග, පොතො අභ්‍යති පවත්තො,
ජේස්සන්¹ ශිරිදුගෙස්සු සමෙශු විසමෙශු ව.
3565. එව් ත් අනුගව්තාම් පුරාමාදය ගව්තා,
සුහරා තෙ භවිස්සාම් න තෙ ගෙස්සාම් දුබ්ඩරා.
3566. යථා සාමූද්ධීක නාව් වාණිජානා ධිනොසිනා,
වොහාරා තත්ත් ගණනයා වාණිජා බිජස්නි² සියා
එවමෙව්³ පුරාතකලි අන්තරායකරා මම.
3567. ඉම් කුමාර, පාපෙර් පාසාද් රත්වචිත්තා,
තත්ත් කමුකුසහජායා යථා සකකාව අවතරා
තා තා තත්ත් රමෙස්සන් තාති වෙසා රමිස්සනි.
3568. තතො කුමාර, පාපෙසු පාසාද් රත්වචිත්තා,
තා දිසාවා අවවු⁴ කස්සු දිසාවු රටය්වචිත්තා.
3569. දෙවතානුසි ගැඹුවේබා ආදු සකොනා පුරින්දදේ,
කො වා තව් කස්ස වා පුරොනා කර් ජානෙමු තා මය්.
3570. නමති දෙවා න ගැඹුවේබා නපි⁵ සකොනා පුරින්දදේ,
කාපි රසෙකු අහ් පුරොනා දිසාවු රටය්වචිත්තා
මම්. හරද් හද්ද් ටවා⁶ අහ් හත්තා හවාම් ටවා.
3571. තා තත්ත් අවවු කස්සු දිසාවු රටය්වචිත්තා,
කුහි⁷ රාජා අනුපාතොනා ඉතො රාජා කුහි ගතො.

1. දදයාන් - මඟස්.

2. බ්‍රහස්නා - මඟස්.

3. එවමෙවාය-පුරාතකලි - වි. මඟස්.

4. අවවි - මඟස්,

5. තාති - මඟස්.

6. තෙ - මඟස්.

3562. අද මැ පැවිදී වන්නෙමි. මරණය සෙට දැයි දන්නේ කවරෝක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යෙමි සි පියරජ තෙම කියේ ය.

3563. පියාණන් වහන්ස, මා ලදරු කල්හි මැ මාගේ මව මලා යැයි අසන ලදී. පියාණන් වහන්ස, නුඩි වහන්සේගෙන් වෙන් ව මම ජීවත් වන්නටත් නො සිතමි.

3564. සම වූ ද වියම වූ ද ගිරි දුර්ගයන්හි හැසිරෙන්නා වූ වනා හස්තියකු පසුපසින් ඇත් පැවතෙක් යමිසේ හැසිරේ ද,

3565. එ පරිද්දෙන් මම නුඩි වහන්සේ සමහ යමි. පුතු ගෙනයන්නා වූ නුඩි වහන්සේට මම සුහර ව (පොළණයට පහසු ලෙස) පවතින්නෙමි. නුඩි වහන්සේට පොළණය කට නොහැකි පරිදි (දුහර) නො වන්නෙමි සි පුතුයා කිවේ ය.

3566. ධන සොයන්නා වූ වෙළෙන්ගේ මූහුදු යාත්‍රාවක් ව්‍යවහාරයක් (මත්ස්‍ය, රකුස්, දියසුලි ආදි යටට අද්‍යායෙක්) යමිසේ අල්ලා ගනී ද එ විට එහි වෙළෙන්දේ ව්‍යසනයට පත් වන්නාභු ය. එ මෙන් ම ලාමක පුතුයා මාගේ පැවිද්දට අන්තරාය කරන්නෙකු සි රජ තෙමේ කිවේ ය.

3567. අමාත්‍යවරුනි, මේ කුමාරයා ආලුම් වඩා පහයට ගෙන යවු, එහි ස්වර්ණාහරණයෙන් සැරසුණු ඒ ස්ත්‍රීඹු අභ්‍යරාවන් විසින් සින් අලවිනු ලබන ගනුයා මෙන් ඒ කුමරජු එහි අහිරමණය කරවන්නාහ. කුමාර තෙමේ ද ඒ ස්ත්‍රීන් සමහ අහිරමණය කරන්නේ ය ඒ රජ තෙම කියේ ය.

3568. ඉන් පසු කුමරු ආලුම් වඩා පහයට පැමිණවුහ. එහි නාවක ස්ත්‍රීඹු රට දියුණු කරන්නා වූ දිසාවු නම ඒ කුමරා දැක මෙසේ කිහි:

3569. නුඩි වහන්සේ දේවතාවෙක් ද? ගාන්ධිරවයෙක් ද? නො අසේ නම් පුරින්දද නම් ගනුයා වවු ද? නුඩි වහන්සේ කවරෝක් ද? කාගේ පුතෙක් හෝ වවු ද? ඒ කරුණ අපි කෙසේ දැනාගනිමු ද?

3570. මම දෙවියෙක් නො වෙමි. ගාන්ධිරවයෙක් ද නො වෙමි. පුරින්දද නම් ගනුයා නො ද වෙමි. මම වනාහි කසි රජුගේ පුතු වූ රට දියුණු කරන්නා වූ දිසාවු නමැත්තෙමි. මා කෙරෙහි රැවි කරවු. නුඩිලාට යහපතක් වේවා. මම නුඩිලාගේ ස්වාමිපුරුෂයා වන්නෙමි සි කුමාරයා කිවේ ය.

3571. එහි ඒ ස්ත්‍රීඹු රට දියුණු කරන්නා වූ ඒ දිසාවු කුමරාට මෙසේ කිහි: රජ තෙමේ කොහි පැමිණියේ ද? රජ තෙමේ මෙයින් කොහි ගියේ ද?

3572. පඩින් රාජ්‍ය අතිකිණෙනු එලේ රාජ්‍ය පත්‍රිකීනා,
ඇකුතුවකා අගහනා පටිපනෙනු මූල්‍යපරා.
3573. අභිජ්‍ය පටිපනෙනාස් මගෝ දුනත්ගාමීනා,
සකුතුවකා යගහනා යෙහා ගවුත්තාස් දුශ්‍යත්.
3574. තස්ස තෙ යාගතා රාජ්‍ය සිහුපසුව ගිරිබැජ්,
අනුසාස මහාරාජ් ස්වාධී තො සඛ්‍යාසම්පූර්ණයාත්.

සෞඛ්‍යජාතක.

2. සංඝිවව්‍යජාතක.
3575. දියු, නිසිනු රාජ්‍යනා ඉහමදනා රෝසභා,
අවස්ස පටිවේදයි යස්සාස් අනුකම්පකා.
3576. සංඝිවව්‍යජාතක ඉසිනා සායුසම්මතාතො,
නරමානරුදෙපා තියුණි විප්පා පස්ස මෙහිනා.
3577. තතො ව රාජ්‍ය තරමාතො යුතුකමාරුයා යනුනා,
මිත්‍යාමවපරිබුලුමෙනා අගමාස් රෝසභා.
3578. නිකුත්ප්ප² පක්ෂී කකුදාති කාසිනා රෘයිවඩිනා,
වාළුවිජ්නිමු නිස්සයා බගෝ ජනනයාගනා.
3579. ඔරුයා රාජ්‍ය යානම්හා යපයිකා³ පවුදා,
ආසිනා දෙපසස්සම්. සංඝිවව්‍යජාතක.
3580. උපස්ථිතීනා සෞ රාජ්‍ය සමෙකාදී ඉසිනා සහ,
ත. කරා. විත්සාරෙනා එකමනාකා උපාවිසි.
3581. එකමනාකා නිසිනෙනාව අඟ කාල්. අම ඇස්සා,
තතො පාපානි කම්මානි පුවුණු පටිප්පා.

1. ගවුත් - වි. මුස්සා,

2. නිකුත්ප්ප - මුස්සා..

3. උපයිකා - මුස්සා..

3572. රජ තෙම රාගාදී ක්ලේග පාකය ඉක්මැවුයේ ය. රජ තෙම පැවිද්ද නම් වූ ගොඩනීම්හි පිහිටියේ ය. රාගාදී කටු නැත්තා වූ ඒ රාගාදීයෙන් ගහන නො වූ ස්වර්ගමොස්ගාමී වූ මහාමාර්ගයට රජ තෙම පිළිපන්නේ ය.

3573. මම වනාහි යම් මහෙකින් දුගතියට යේ නම් රාගාදී කටු සහිත වූ රාගාදීයෙන් ගහන වූ ඒ දුගති මහට පිළිපන්නේම් වෙමි.

3574. මහරජාණන් වහන්ස, ස්වර්ණමය ගුහාවකට කොර සිංහයකුගේ පැමිණීම මෙන් නුඩි වහන්සේගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමෙකි. මහරජාණන් වහන්ස, අපට අනුගාසනා කරන සේක්වා. නුඩි වහන්සේ අප හැමගේ ම අධිපතියුය.

සොජක ජාතක දි.

2. සංඝිවව ජාතකය

3575. උයන්පල්ලා රාජසඟාවෙහි පුන් ග්‍රෑශ්චරජාවායී වූ මුහුමදක්ත රජු දක අනැතුරු ව ඒ රජහට මෙසේ දැන්වී ය: “දේවයන් වහන්ස, නුඩි වහන්සේ යමකුට අනුකම්පා ඇතිසේක් ද,

3576. සාමින් අතුරෙන් මැනැවැයි සම්මත වූ මේ සංඝිවව නම් තාපස තෙම නුඩි වහන්සේ ගේ උයනට පැමිණීයේ වෙයි. එහි වහා යනු මැනැවි. නොපමා වැ දැකැගනුව” දි කියා දි.

3577. ඉක්නිනි ග්‍රෑශ්චරජාවායී වූ ඒ රජ තෙමේ පුදුපු වූ යානාවකට නැගැ මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරන ලද්දේ වහා ගියේ ය.

3578. කසිරට වැඩියන්ගේ රට දියුණු කරන්නා වූ රජ තෙම උයන් දෙරවුවට පැමිණ වල්විද්‍යාව ද නාලල්පට ද කඩුව ද කුඩාය ද උපාහනය ද යන පාවරාජක කුධාණසයන් බිභාතබා,

3579. රජ තෙමේ යානාවෙන් බැය පාවරාජක කුධාණස අමතියා අතට දී දෙපසස නම් උයන් වැඩිහුන් සංඝිවව තාපසයන් වෙතට එලැඹියේ ය.

3580. ඒ රජ තෙමේ සාමිවරයා වෙත එලැඹි සාමිවරයා සමහ සංවු සාමිවි කථා පැවැත්වී ය. ඒ සංවු සාමිවි කථාව කොටු නිමවා එකත් පසෙකකැ හිඳගන්නේ ය.

3581. එකත් පසෙක පුන්නේ මැ ප්‍රශ්න ඇසීමට කාලය දැන ගන්නේ ය. ඉක්නිනි පාපකරමයන් විවාරිමට පිළිපන්නේ ය.

3582. ඉයිං පුවරුම්¹ සඩකිවලං ඉයිනා සාමුසමතා,
ඇයිනා දෙපසසුලං ඉයිසඩපුරකචනා.²
3583. කං ගතිං පෙවල³ ගව්තනි නරා ධම්ලාත්වාරිනො,
අතිවිණෝණා මයා ධම්මා තමේම අසභාහි පුද්ගලිනා.
3584. ඉයි අවව සඩකිවෙවා කායිනා රැව්වවියිනා,
ඇයිනා දෙපසසුලං මහාරාජ සුජෙණාහි මේ.
3585. උපෙලෙන විජනකාසය යො මගෙමනුසායනි,
තසස වේ වවනා කයිරා නාස්ස මගෙගෙයා කෘතිකො.
3586. අධමත් පටිපහනසස් යො ධම්මනුසායනි,
තසස තේ විවනා කයිරා න සො ගව්තයා දුයෙනි.
3587. ධම්ලා පලෝ මහාරාජ අධමත්මා පන උපෙලෝ,
අධමත්මා නිරය නෙති ධම්මා පාපෙත් සුයෙනි.
3588. අධමත්වාරිනා රාජ නරා විසම්පිවිනා,
යං ගතිං පෙවල ගව්තනි නිරය තේ සුජෙණාහි මේ.
3589. සඡන්තීවා කාලසුගෙනා ව සඩකාන්තා⁴ අව ව රෝරුවා,
අදාපරෝ මහාවිචි තපනා ව පතාපනා.
3590. ඉවෙත්තෙ අවයි නිරය අසභාතා දුරත්සසමා,
ආක්ෂණා ලුදුකමෙමහි පලෙලකා සොලසුසියද.
3591. කදිරියතාපනා සොරා අවව්මනෙනා මහ්මයා,
ලොමහංසනරුපා ව හෙයමා පටිහයා දුබා.

1. පුවරුම - ස්ථා.

2. පුරක්ති - මූල්‍ය.

3. පලං - මූල්‍ය.

4. සඩකාවො - මූල්‍ය, PTS.

3582. සාමින් අතුරෙන් මැහැවැ දි සම්මත වූ සාමි සම්බයා විසින් පිරිවරන ලද වූ දෙපස්සී නම් උගනෙහි පුන්නා වූ සංකිච්ච නම් සාමිවරයා විවාරණි.

3583. දැංකුගලධර්මය ඉක්මවා හැසිරෙන සත්‍යෝග උත්පත්ති වශයෙන් පරලේවිහි දී කවර ගතියකට යෙද්ද, මා විසින් ධර්මය ඉක්මවන ලදී. ඒ කරුණ විවාරන ලද්ද වූ මට කියනු මෙන්මේ.

3584. සංකිච්ච සාමි තෙමේ කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ, දෙපස්සී උගන් පුන්නා වූ රජුට මෙසේ කියේ ය. මහරජ, මාගේ විව්නය අසව.

3585. සෞරුන්ගෙන් ගැවැසිගත් මහකින් යන්නහුට යමෙක් නිර්හය මාර්ගය කියා දේ නම්, ඉදින් ඔහුගේ වචනයත් කරන්නේ නම්, සෞරු නාමැති කටු ඔහුට හමු නො වන්නේ ය.

3586. අධර්මයෙහි පිළිපත්නෙහුට යමෙක් ධර්මයෙන් අනුගාසනා කෙරේ නම්, ඉදින් ඔහු ඔහුගේ වචනයට අනුව පිළිපදී නම් දුගතියට නො යන්නේ ය.

3587. මහරජ, දැංකුගල සංඛ්‍යාත ධර්මය තෙම පුගතියාම් මාර්ගය බැවින් නියම මාර්ගය වේ. දැං අංකුගල සංඛ්‍යාත අධර්මය තෙම අපායගාමී මාර්ගය බැවින් නොමතා වන්නේ ය. අධර්මය තෙම සත්‍යයා නිරයට පමුණුවයි. ධර්මය තෙම සත්‍යයා පුගතියට පමුණුවයි.

3588. මහරජ, විසම ජීවිකාවාන්ති ඇති අධර්මවාරී වූ මනුෂ්‍යයේ පරලේවිහි දී උත්පත්ති වශයෙන් යම් බඳු ගතියකට යෙද්ද, ඒ නිරයන් ගැන මම නුඩු කියමි. එය අසව.

3589. සංඡ්‍යාත නම් නරකය ද කාලපූත්‍ර නම් නරකය ද සංඡ්‍යාත නම් නරකය ද රෝරුව නම් නරක දෙක ද තවද අනු වූ මහාවිච්ච නරකය ද තපන නම් නරකය ද පතාපන නම් නරකය ද,

3590. යන මේ අවමහා නරකයේ ඉක්මවාලියැ නො හැක්කාහ දි කියන ලද්දහ. මේ කී එක එක නරකයෙක්හි සිවුපසැ සොලස බැහින් උසාද නරකයේ ද රුදුරු කර්මයෙන් ගැවැසිගත්තාහු විද්‍යාමාන වෙන්.

3591. ඒ නරකයේ තද මසුරන් තවන්නේ ය. බලවත් දුක් ඇත්තෙන් ය. ගිහිපිළ එනිදුවන්නේ ය. මහත් බිය ඇත්තෙන් ය. ලොමුදහගන්නාසුලු ය. බිහිසුනු විවාහු ය. ප්‍රතිහය ඇත්තාහු ය. දුක් ගෙන දෙන්නාහ.

3592. වතුස්සන්තේ වතුදවාරා විහතා හාගසො මිනා,
අයෙපාකාරපරියනා අයසා පටිඳුරේතා.
3593. තෙසෑ අයෙපාමයා ඩුම් පලිතා තෙපසා යුතා,
සමනා ගොජනසන් දුටුවා නිවයිනත් සබඳ.
3594. එතෙ පතනත් තිරයේ උදිපාද අව්සිරා,
ඉසිනා අතිවත්තාරෝ සංඛ්‍යාතානා තපස්සිනා.
3595. තෙ ඩුනැපුතො පවතිනත් මවතා බිලකතා යථා,
සංව්‍යුතර අසම්බුද්‍යා නරා ක්‍රිඛ්‍යාසකාරීතො.
3596. දැයාමානෙන ගගනෙන නිඩ්ල සහනාරබාහිරා,
තිරයා නායිගණ්‍යනත් ආරා නිකඩ්මනෙසිතො.
3597. පුරහේමෙන ධාවනත් තතො ධාවනත් පව්‍යතො,
ලිනෙරනෙපි ධාවනත් තතො ධාවනත් දක්වීඹා.
3598. යා යා තී ආරා ගව්‍යනත් ත් තදේව පිළියති,³
බහුත්වස්සහස්සාත්⁴ ජනා නිරයගාමීතො.⁵
බාහා පෙනයා කඟුනත් පත්‍රා දුක්‍රා අන්තුකා.
3599. ආයිවිස්ව කුපිතා⁶ තෙපස්සී⁷ දුරත්කිම්,
ත සාධුරුපෙ ආයිදේ සංඛ්‍යාතානා තපස්සිනා.
3600. අතිකාතයා මහිස්සාසො අප්‍රූතො කෙකකාධිපා,⁸
සහස්සබාපු උව්‍යාතොකා⁹ ඉසිමාසප්‍ර ගොනම්.
3601. අරජ් රජසා වලිං කිසා අවකිරිය දණ්ඩකී,
තාලොව මූලතො¹⁰ ජීතොනා සරාජා එහවුමෙතො.
3602. උපහව් මත් මෙත්ස්සි¹¹ මාතඩියුලී යසස්සිතෙ,
සපාරිස්සෙපා උව්‍යාතො මෙත්ස්සාරක්කා¹² තද අපු.

1. එයහ - ඩී. මෙස්.

2. පියියර - මෙස්.

3. බහුත්වස්සහස්සාත් - ඩී. මෙස්.

4. වියෙනා - ඩී.

5. කුපිතා - මෙස්.

6. තෙපස්සී - ඩී. මෙස්.

7. කෙකකාධිපා - මෙස්.

8. අවකිරිය - මෙස්.

9. මූලකා - මෙස්.

10. මෙත්ස්සි - මෙස්.

11. මෙත්ස්සාරක්කා - මෙස්.

3592. කොන් සතරක් ඇත්තාහ. දදුර සතරක් ඇත්තාහ. කොටස් වශයෙන් ප්‍රමාණ කොට බෙදන ලද්දහ. යපැවැරන් පිරිනෙවි කරන ලද්දහ. යෝධනින් වසන ලද්දහ.

3593. ඒ නරකයන්ගේ අයෝමය භූමිය ගින්නෙන් දිලිසෙන්නී තෙදින් යුතු වූවා ය. භාන්පස යොදන් සියයක් හැම කළේහි පැතිරි සිටි.

3594. තවුස්දම් රක්නා ශිල සංයමයෙන් යුත් සාමින්ට පරාඡ වවන කියමින් ඉක්මවා බණ්ඩනා මොවහු පා උඩුකුරු වූවාහු යටිකුරු වූ හිස් ඇති ව නිරයෙහි වැටෙනි.

3595. සාමින්ට පරුෂ වවන කිමෙන් ඉක්මවා බණ්ඩනා වූ ඒ පවිකාර මිනිස්සු කොටස් වශයෙන් වෙන් කළ මුස්න් සේ අසංඛ්‍ය සංවත්සරයන්හි පැසෙන්.

3596. නිතොර ඇතුළත පිටත දෙක්හි ම ග්‍රෑනු ලබන ගරීරයෙන් යුතු ව නරකයෙන් නික්මෙනු කැමැති වූවාහු ද දෙරවුවට නො පැමිණෙන්.

3597. පෙර දිගට දුවත්. ඉන්පසු බටහිරට ද දුවත්. උතුරු දිගට ද දුවත්. ඉන්පසු දකුණු දෙසට ද දුවත්.

3598. යම යම් දෙරවුවකට යෙන් නම් ඒ ඒ දෙරවු වැසෙයි. මෙසේ නිරයගාමී ජනයේ පැනල්ප වූ නිරය දුකට පැමිණ බොහෝ වර්ෂ දහස් ගණන් දේ අන් හිස්හි බැඳුගත්තාහු හඩන්.

3599. එ හෙයින් ලං වියු තොහැකි කිහිපයා වූ තෙදුනී ආසිරිවිෂයකු සේ සංයම ඇත්තා වූ තපස්වින්ට පරුෂ වවනායෙන් සටා තො බණ්ඩන්නේ ය. එ බඳු යහපත් ගති ඇති ගුණවතුන් නො ගටන්නේ ය.

3600. මහන් ගරීර ඇති දුනු දරන්නා වූ දහසක් බාහු ඇත්නා වූ කේකක රටට අධිපති වූ අර්ථන නම් රජ තෙම ගොනම නම් සාමිවරයා ගටා බැණු විනාශයට පත්වුයේ ය.

3601. ඒ දණ්ඩකි රජ තෙම රජස් රහිත වූ කිස්විව්‍ය තවුසා මතු රජස් විසුරුවා මුළුන් සිදින ලද තල් ගසක් මෙන් විනාශයට පත්වුයේ ය.

3602. යශය් ඇති මානවය සාමිවරයා කෙරෙහි සින දුෂ්ච කරගත් මෙධ්‍ය රජ තෙමේ පිරිස් සහිත වැ සිදී ගියේ ය. එ කළේහි මෙධ්‍යාරාණය විය.

3603. කණ්ඩැපායනාසිජ්‍ර ඉසිං අභ්‍යකවෙලුදුයා,
අභ්‍යකම ඇසුදු මූසලෝ¹ හත්තා සම්පතා යමසාධනා..
3604. අරායා ඉසිනා සතෙනා අනානැලිකේක් වරෝ පුරු,
පාවෙකක් පස්ටි² වෙමිවා තීනැනා පත්තාපරියායා.
3605. තස්මා හි ජනුගමනා නපුස්සන්නී පැඹ්බිතා,
අදුටිවිතෙනා භාසේයා ගිර් සඳහුපස්හිතා..
3606. මනසා වේ පදුවෙශ්න යො නරෝ පෙකුතෙ මුතිං,
විජ්‍රාවරණසම්පතෙනා ගන්නා සො නිරයා අධ්‍යා.
3607. යො වූද්‍යෙහි³ පරිභාසන්නී එරුසුපක්‍රමා ජනා,
අනාපවා අදායාද තාලවන්දු හවත්ත් තෙ.
3608. යො ව පත්‍රිකීන්⁴ හත්ත් කතකිවිත් මහැසිනා..
ස කාලපුෂ්චතෙ නිරය විරරත්නාය පත්වත්.
3609. යො ව රාජා අධ්‍යමවෙකා රඛයිවිද්‍යාසනා⁵ වූතො,
තාපයිනා ජනාපදා තාපතෙ පෙවා පැඹිත්.
3610. යො ව ව්‍යුසසහස්‍යානා⁶ සත් දිබ්‍යාත්⁷ පත්වත්,
අවවිසඩ්පරෙතෙ සො දුක්කං වෙදෙත් වෙදනා..
3611. තස්ස අක්කිසිඩා කායා නිෂ්පාත්ත්ත් පහස්සරා,
තෙතොහකබස්ස ගත්තාත් ලොම්ගෙහි නැබේහි ව.
3612. දයනා⁸මානෙන ගතෙනන නීච්ච් සන්නාරබාහිරා,⁹
දුක්කංත්තුනෙනා නාද්ති නාගො තුන්නදීතො¹⁰ යරා.
3613. යො ලොභා පිතරං හත්ත් දෙසා වා පුරිසාධමො,
ස කාලපුෂ්චතෙ නිරය විරරත්නාය පත්වත්.

1. මූසලා – මරසා..

2. පස්ටි – මරසා..

3. වූද්‍යෙහි – මරසා..

4. පත්‍රිකීන් – මරසා..

5. රඛයිධිසනා – වි. මරසා..

6. පත්ව – මරසා..

7. ව්‍යුසසහස්‍යාත් – මරසා..

8. දිබ්‍යාත් – මරසා..

9. බියා – වි. මරසා..

10. අනතර – මරසා..

11. තුන්නටටිතො – මරසා..

තුන්නටටිතො – සා..

3603. අභිකවේණු නම් රජවරු කණෑහැඳුපායන නම් තවුසා ගටා ඔවුනොවුන් මොහොලින් නසාගෙන යම පූරුෂ පිවිසියහ.

3604. වැළිදු පෙර අහසු හැයිරුණා වූ වෙතිය නම් රජ තෙම කපිල තවුසා සමය විරුධ වූයේ සඟ්ධියෙන් පිරිහෙන් ම මරණාසන්න කාලයට පැමිණ පොලොවැ පිවිසියේ ය.

3605. එ හෙයින් නුවණුත්තේ ජයුදියෙන් අගතියට යුම නො පසයන්. දුෂ්‍ය නො වූ සිත් ඇත්තේ සත්‍ය වචන කියන්නේ ය.

3606. ඉදින් යම් ලිනිසේක් ප්‍රදානු වූ සිතින්, අශ්ටවිද්‍යා පසලාස්වරණයෙන්ගෙන් යුත් මුත්‍රිවරයකු දෙස බලයිද, හේ තෙමේ ඒ අධ්‍යාගමනීය කරමයෙන් අධ්‍යාගයෙහි වූ තිරයට යන්නේ ය.

3607. නපුරු ගති ඇති යම් කෙනෙක් ගුණයෙන් හා වයසින් වැඩිහිටියන්ට අවමන් කෙරේදි, ඔවුනු දිවුදුම්යෙහි ම මුලින් සිදින ලද තල් ගසක් මෙන් වැනැසෙනි. පරලෝ වශයෙන් දරුවන් හෝ වස්තුව හෝ නො ලබන්.

3608. යමෙක් වනාහි කෘතකෘත්‍ය වූ ප්‍රව්‍යීන මහර්ෂියකු නසා ද හේ කාලපූත්‍ර නම් නාරකයෙහි බොහෝ කළක් පැසෙනු ලැබේ.

3609. යමෙක් වනාහි අධර්මයෙහි පිහිටා රට වනසන්නේ වේ ද, ජනපදය තවා මෙයින් වූත වැ පරලෙවිහි තාපන නම් නාරකයෙහි පැසෙනි.

3610. යමෙක් දිවාවරිජ ලක්ෂයක් එහි පැසේදි, ගිනිසිල සමුහයෙන් වටකරන ලද්ද වූ හේ තෙමේ දුක් වූ වෙදනාවක් මැ විදී.

3611. ගිනි මැ අනුහව කරන ඔහුගේ ගරිරයෙන් ප්‍රහාස්වර වූ ගිනිසිල පිට වේ. ලොමාග්‍රවලින් සහ නිය අගින් ද යුත් සියලු ගරිරාවයටයෝ එක සේ මැ දැල්වෙන්.

3612. නිනොර ම ඇතුළත පිටත දෙක්හි දැවෙන්නා වූ ගරිරයෙන් යුත් හේ තෙම මහන් දුකින් පෙළෙශේ අකුසුවලින් මධ්‍යා දේ ඇතුළු මෙන් නාද කරයි.

3613. යම් අධ මැ පූරුෂයෙක් යශේ යැ දන යැ යන මෙවා හෙතු ගොටගෙනැ පහළ වූ ලොහය නිසා හෝ ද්වෙෂය නිසා හෝ පියා නසයිද, හේ කාලපූත්‍ර නම් නාරකයෙහි බොහෝ කාලයක් පැසෙන්නේ ය.

3614. ස තාදිසො පවතින් ලොහකුමණියා
පක්‍රාක්‍රා සත්ත්‍රී හනනත් නිත්තව්,
අනු කරිනා මිත්තකරිසහනා
බාරේ¹ නිමුණෙළනත් තරාවිධා නරා.
3615. තතන් පක්‍රාවිත්² අයෝගුලුක්‍රා
දිසේ ව එළු විරරත්තාපිතෙ,
වික්‍රීමාදය විහැරු රජුලි
විවෙච මුත්‍රෙ සංසටහන්³ රක්ඩියා.
3616. සාමා ව සොජා සබලා ව ගිරුණා
කානොළසඩිකා ව දිජා අයෝමුබා,
සඩිමු බාද්‍රා විප්‍රීජමානා.
ශ්‍රීමං විහැරු⁴ විසාය⁵ සගලාහිත්.
3617. තං දූෂ්‍රාතාලං පරිණිත්තගස්සා
නීපේරායියන්නා⁶ අනුව්‍යවරනත් රක්ඩියා,
රත් හි තෙයා දුකිනො පනීතරෙ
එතාදිස්සම් තිරය වසහනී
යෙ කෙවි ලොමක ඉඩ පෙනත්සාතිනො.
3618. පුතෙනා ව මාතරා හනුබා ඉතෙනා ගණනා යම්සියා,
ඩුසමාපජුතෙ දුකිඩා අතනකම් එදුපගා.
3619. අමනුජා අතිබලා⁷ හනුතාරං ජනයන්සා,
අයෝමයෙහි වාලෙහි පිළුයනත් පුනරුප්‍රානා.
3620. තං පස්සව්⁸ සතා ගතනා රුදිර්⁹ අත්‍යසම්භව්,
තම්බලොහවිලිනාව¹⁰ තතන් පායෙනත් මතනියා.
3621. ජීගුවිං කුණුපං පුත්‍ර දුෂ්‍රාන්දියා¹¹ ගුරුකදාම්,
ප්‍රාක්‍රාතොහිතසඩියාසං රහද්¹² ඕගුහා තිවියින්.
3622. තමෙනා කිමයෙ තත් අතිකායා අයෝමුබා,
ඡව් ජේන්තා බාද්‍රා පගිධා මංසගලාහිතෙ.
3623. සො ව තං නීරයා පතෙනා නිමුණෝ සතපොරිසං,
පුත්‍රිකා කුණුපං වාත්‍ර සමන්තා සතයොරිනා.

1. මාදු
2. පක්‍රාවිත්තමයෙගුලඟව් - මරසං.
3. ය-පැවිසයන් - මරසං.
4. විඩි-ඡ - මරසං.
5. විසාය-ව - මරසං.
6. නීපොරියන් - සායා,

7. අපිබලා - මරසං.
8. තමසාව - මරසං.
9. රුදිර - වි.
10. තම්බලාහවිලිනා-ව - මරසං.
11. දුෂ්‍රාන්දි - මරසං.
12. රහද්වියෙකා - මරසං, රහද්වියෙහා - සායා

3614. එ බදු හේ තෙම ලෝකුම් නිරයෙහි පැසේ. පැසුණා වූ ද සම නැත්තා වූ ද ඔහු අධිකාරීවලින් නසන්. එ බදු සත්‍යයා ඇයේ උප්පටා දමා අභි කොට මළම් අනුහව කරන්නකුන් කොට ලෝදියෙහි ගල්වන්.

3615. නිරය පාලකයේ ගිනියම කළ පැස වූ යගුලි ද බොහෝ කලක් තවන ලද දික් වූ හිටුලින් මැඩිගෙන රහැන්-වලින් දිව එළියට ඇදු හරින ලද මුවෙහි බහාලන්.

3616. ග්‍යාමවරණ වූ සුනබයෝ ද තින් සහිත සුනබයෝ ද රතු නොට ඇති ගිපුලිභිංහියෝ ද වන කුඩා සම්භය ද අයාමය මුඛ ඇත්තා වූ පක්ෂ සම්භය ද එක් ව දිව පිටතට ඇදු කළීපා කරමින් ලේ සහිත වැ කඩකඩා කන්.

3617. දුවෙන්නා වූ තල් ගසක් වැනි ගැම පසින් ම බිඳුණු ගරිර ඇති ඔහුට තළපීන් ඒ නිරය පාලකයේ පසුපසැ යෙනි. එය නිරය පාලකයන්ට ක්‍රිඩාලෙකි. අනා වූ නිරිසන්තු වනාති දුක් ඇත්තාහු වෙන්. මේ ලොකයෙහි පිතාසාතක කරම කරන්නා වූ යම තෙනෙක් ලබද්ද, මේ බදු දුක් ඇති නරකයේ වෙසෙන්.

3618. පුතු තෙමේ ද මව මරා මෙයින් වූත වැ නිරයට ගොස් ස්වකීය කරමචිපාක වශයෙන් පැමිණියේ ම මහත් දක්ට පැමිණේ.

3619. මහත් ගක්නිය ඇත්තා වූ නිරය පාලකයේ මව මැරුවහු යමුවා රහැනින් වෙළා නැවැනු නැවැනුන් පෙළන්.

3620. මව මැරු ඔහුට සිය සිරුරින් වැඩිරෙන්නා වූ තමා-ගෙන් ම හටගන් රත් වී දිය ව ගිය ලොදිය බදු රැයිරය පොවන්.

3621. පිළිකළ් වූ ද, අපවිත වූ ද, කුණු වූ ද, දුගද වූ ද, අස්ථි කලල් ඇති පුළා ලේ බදු ජලය ඇති විලට බැස සිටිනි.

3622. එහි මහත් වූ ගරිර ඇති අය සුව් බදු මුඛ ඇති කාමීෂු මස් ලේ කෙරෙහි ගිපු වූවාහු සිටිය සිද කන්.

3623. හේ තෙමේ ද ඒ නිරයට පැමිණියේ බඟ සියයක් ශිළුණේ වේ. කුණු වූ ද අපිරිපුද් වූ ද දරුගන්ධය භාත්පසැ සියක් යොන්නක් හමයි.

3624. වකුමාපි හි වකුහි තෙන ගෙඩින ඒයති,
එතාදිස්. බුහමදත් මාත්‍රසාතී¹ ලහේ දුබැ.
3625. බුරධාරමනුකකමම තිසබෑ දුර්ඝීයමූව්,
පතනති ගෙඩපාත්තිනියේ² දුගු. වෙතරණි. නදි.
3626. අයාමයා සිමෙලියා ගොලසඩුලක්කා,
උහත්‍යා මහිලමෙනි දුගා. වෙතරණි. නදි.
3627. ගත අව්‍යිමනෙනා තිවිතති අණිකුජධාව ආරකා,
ආදිනතා ජාතවෙදෙන උද්ධි. යොජනමුගෙනා.
3628. එතේ සජනති නිරය තතෙන තිබිණක්කාවකේ,
නාරියා ව අත්වාරිණියේ³ නරා ව පරදරු.
3629. ගත පතනති අධ්‍යාක්ෂණී⁴ විවනා විහතා පුළු,
සයනති විනිවිද්‍යාභා දිස්. ජගනති ස.වරි.
3630. තතෙන රත්‍යා විවසනා මහති. පක්තිපම්,
ලොහකුණී. පවුණතිනි තතා. අණිසමුදක්.
3631. එවා දිවා ව රතෙනා ව දුස්සීලා මොහපාරුතා,
අනුහේනාති සකා කමල්. පුරෙක දුස්සනමනෙනා.
3632. යා ව හරියා ධිනක්තා සාමිකා. අත්ම ඇඹුති,
සයුළු. වා සපුරා. වාපි ජේවයා වාපි නාන්දරු.⁵
3633. තසසා වබෙකාන ඒවාගේ. නිඛුහනති සබඳතා,
සබ්‍යමමනා. කිමිනා. ඒවාගේ. පයිසිනි අනෙනා
විජ්‍යාච්චාපත්‍ර. සකෙකාති තාපනා පෙළව්⁶ පවත්.

1. මාත්‍රසාලෙන දුබැ. – මුසයා, සයා, මතතිසා – වි.

2. ගෙඩපාත්තියා. – මුසයා..

3. අත්වාරා. – මුසයා. අත්වාරී – වි.

4. අධ්‍යාක්ෂණී – මුසයා, වි.

5. වියනතා – මුසයා.

6. නාන්දනා-සයා, මුසයා.

7. පවත්-මුසයා.

3624. ඇයේ ඇත්තේ නමුත් ඒ දුරගත්ධයෙන් ඇස්වලින් දීර්ඝත් වන්නේ ය. බුහුමදත්ත නම් මහරජුනි, මව මැරි තැනැත්තේ මේ බඳු දුකක් ලබන්නේ ය.

3625. ගැබේ හෙළුන්නා වූ යේත්තු තියුණු වූ ද ප්‍රංශිය නොහැකි වූ ද බුරුධාර නම් නිරය ඉක්මවා, දුරගම වූ වෙතරහි නඩියට වැටෙන්.

3626. අයොමය වූ සොලොස් අහල් පමණ කමු ඇති ඉහුම් ගස් දුරගම වූ වෙතරහි ගහෙහි දෙපසැ එල්බෙදි.

3627. ඒ නිරිසන්තු ගිනිසිල් ඇත්තාහු දුර වූ ගිනි කඳක් මෙන් සිටින්. ගින්නෙනා දිලිපුණෙන් ම උචිට යොදුනාක් උස්ව්වාහු වෙන්.

3628. සැලියා ඉක්මවා හැසිරෙන යේත්තු ද පරස්තී සෙවනය කරන පුරුෂයේ ද යන මොවුනු නිරයෙහි තිබෙන ගිනියම් වූ තියුණු කමු ඇති මේ ඉහුල් ගස්වලැ නගින්.

3629. බොහෝ කළේගියා වූ ඔවුනු නිරය පාලකයන් විසින් පෙළන ලද්දහු පෙරලි යටිකුරු වූ හිස් ඇත්තාහු වෙන්. එවිට ඩුලින් විනිවිද ගිය ගිරි ඇත්තේ සයනය කෙරෙන්. දිගු කළක් තිදි වර්ති.

3630. ඉන්පසු බොහෝ කාලයක්හුගේ ඇවුමෙන් මහන් වූ පරවතයක් බඳු රත් වූ ගිනි භා සම ජලය ඇති ලෝකුම් නම් නිරයෙහි වැටී පැසෙන්.

3631. මෙස් මොහයෙන් පිටිවරා ගන්නා ලද දුෂ්ඨිල්වයා දිවා ර දෙක්හි ම පෙර තමා එසින් කරන ලද ස්වකීය දුෂ්කෘත කරමය අනුහුත කෙරෙන්.

3632. මිල දී ගන්නා ලද යම් භායෝවක් වන්නී ද, සැලියා කෙරෙහි කළමනා විතාවත් නොකිරීම වශයෙන් සැලියා ඉක්මවයි ද තැන්ද හෝ මාමා හෝ සැලියාගේ වැඩිමහු සහෝදරය හෝ යන මොවුන් උදෙසා කළමනා වතාවත් නොකිරීම වශයෙන් ඉක්මවයි ද,

3633. ඇගේ ඒහ්වාග්‍රය බැඳුම් සහිත වැ පිටතට අදින්. ඒ නිරිසනා පණුවන් සහිත බඩියක් පමණ වූ තමාගේ දිව දකී. තමන්ගේ දුක කියනු කැමැති වූව ද කිසිවක් කියා අවබෝධ කෙවන්නට නො සමත් වෙයි. පසු වැ තාපන නම් නිරයෙහි පැසෙයි.

3634. ඔරඛහිකා සූකරිකා මධ්‍යකා මිගබනිකා,
වොරා ගොසාතකා ප්‍රස් අවශ්‍යතාව වැනිස්කාරකා.
3635. සක්‍රීඩි ගොඟකුවෙහි ගතක්‍රියාත්මකි උස්ස්හි ව්,
ගණුදමානා බාරනදි ප්‍රජාතන්¹ අව්‍යිරා.
3636. සායෝ පාතනා කුටිකාරී අයෝගුවෙහි හෘද්‍යත්වී,
තතො වින්‍යා දුරත්තානා පරෙස් ලුණුවතේ² සඳ.
3637. බිඩිනා මහරුණස්කා³ ගිඹුම් කාමකාලා ව අයෝමුබා,
විප්‍රජ්‍යමානා⁴ බාදුන්තී තරා කිඩ්චිසකාරිනා.
3638. යෙ මිගෙන මිග් හනතී පක්වී වා පන පක්වීනා,
අසනෙනා රුසා ජනනා ගනනා තා නිරුප්‍යසීදා.
3639. සගනෙනා ව උදිස් ගෑරුනතී සුවිශේෂනිධ කමුමුනා,
සුවිශේෂයා එල් පසස සහිත දේවා සමුහමකා.
3640. තං තං මුෂ්මී මහාරාජ ධමල් රවයිපතී වර,
තරා තරා රාජ වරාහි ධමල්.
යරා තං සුවිශේෂයා නාභුතප්‍රාය පව්‍යතී.

සඩකිවල ජාතකං.

සට්‌වීනිපාතානා තුවියියා.

තස්සුදුනා:

අථ සට්‌වීනිපාතමහි සුණාල මම හාසිනා,
පවරෝ සොංක අරිජුමසවියනා
තරා වූතත රෙශසග ක්විව වරෝතී.

1. සංපතනතී-මැයා.
2. ලුණුජර-මැයා.
3. ගෙදජුඩිනා-මැයා.
4. විප්‍රජ්‍යමානා-තී.
5. තරාරාජ-මැයා.

3634. එම්වන් මරා දිවි රක්නොස් ද උරන් මරා දිවි රක්නොස් ද මුවන් මරා දිවි රක්නොස් ද සෞරකම් කරන්නොස් ද ගවයන් මරා දිවි රක්නොස් ද යන මෙකී රෝදු ක්‍රියා ඇත්තේන් තුළුගණකී ගුණ කියන්නොස් හෙවත් කේලාම කියන්නොස් යන මොහු,

3635. අඩයටිවලින් ද ලොහොකුලුවලින් ද කඩුවලින් ද රේඛිලින් ද අනිතු ලබන්නාහු යටිකුරු වූ හිස් ඇත්තේ වෙතරහි නම් තරකයෙහි වැටෙනි.

3636. වංචික ලෙස නඩු විසඳන්නොස් යැ, බොරු නඩු සාදන්නොස් ය, ක්රිම මැනීම්වලින් සහ බොරු කහවැනුයෙන් රවවන්නොස් ය, බොරු තක්සේරු කාරයෝ යැ යන කුටකම් කරන්නොස් උදේ සහ සවසන් යකුලුවලින් නසනු ලැබෙනි. ඉන් පසු මේ ලෙස ම දුකට පත් වූ අත් සතුන්ගේ වමනය හැම කල්හි අනුහව නොරෙනි.

3637. කවුචේස් ද සිවල්ලේ ද හිජුලිහිණියෝ ද වනකවුචේස් ද යන අයෝමය මුබ ඇත්තාහු පවිකලා වූ තිරිසතා ඔබ මොඛ අදිමින් කනි.

3638. යමෙක් මුවකුගෙන් (පිළු මුවකු ඉදිරිපත් කර ගෙන) මුවකු නසයි ද පක්ෂියකුගෙන් පක්ෂියකු හේස් නසයි ද අසන්-පුරුෂ වූ රජසින් ගැවැසී ගත්තා වූ ඔවුනු ඔසුපත් තිරයට යන්නොස් වෙති.

3639. මේ ලොකයෙහි මනා ව පුරුදු කරන ලද කර්ම නිසා දෙවි ලොවට යෙන්. මනා ව පුරුදු කරන ලද කර්මයා ගේ විපාකය බලව. ගනුයා සහිත දෙවියේන් බුජමයා සහිත දෙවි-යේන් එහි වෙති.

3640. මහරජ, එහෙයින් තුළුව කියමි. රටෙහි අධිපතිතුමනි, සුවරිත ධර්මයෙහි හැඳිරෝ. මහරජ යම්සේ මනා ව පුරුදු කරන ලද ධර්මය පසු වැ පසුත්විල්ල තුපද්‍රා ද එසේ සුවරිත ධර්මයෙහි හැඳිරෝ.

සංඝිත ජාතක දි.

සැට වැනි තිපානය නිමි.

එහි උද්දනය :

සැට වැනි තිපානයෙහි මාගේ භාෂිතය අසව. අරිජුම නම් රජු සහිතවූ සෞරක ජාතකයැ එසේමැ බඩිදත් රජු සහිත වූ සංඝිත ජාතක යැ දි ජාතක දෙකෙකි.

සත්ත්වත්වීම්පාඨෙ,

1. කුසජාතක.

3641. ඉදා තේ රටයා සයනා. සයොගො. සකාපුරු. සකිකාලුප්‍රතිඵත්තා. ඉදෑත්තන රජු. අනුසාස අමම ගවුත්මහා. යත්තේ පියා පහාවත්.
3642. අනුරුදුහැතෙන හරා මහතා¹ දියු ව රතෙනා ව නීයිලකාලේ², පටිගව්ත ක්‍රි. බිප්ප. කුසාවති. කුස න ඉව්‍යාම්³ දුක්ක්ණාමහා. වස තා.
3643. නාහා. ගම්සසාම් ඉතො කුසාවති. පහාවත් වණ්ඩපලාසිතො තව, රමාම් මද්දසා නිකෙතරමෙ හිකාන රටයා. තව දස්ස නො රතො.
3644. පජාවත් වණ්ඩපලාසිතො තව ස්ථූලුපරුපො ව්‍යවරාම් මෙදිනි., දිස්ස. න ජාතාම් කුතොම් ආගතො තයමන් මතෙනා මිගමන්දලාවනා.
3645. සුවණ්ඩවිරවසනා ජාතරුපසුමෙබලෙ, සුසේසාණී⁴ තව කාමා හි නාහා. රජුත්තමන්කො.
3646. අඛු හි තස්ස හො හොති යො අනිවැත්තාම්වැනි, අකාම්. රුප කාමති අකන්තා කනතා. මිවැසි.
3647. අකාම් වා සකාම්. වා යො නරෝ ලඟතෙ පියා, ලාඟමෙන් පසිංසාම්⁵ අලාහො තන් පාපකො.

1. මහත්ති - මජයා.
 2. නීයිලකාලේ - මජයා.
 3. බිවුත්ම් - මජයා.
 4. සුසේසාණී - මජයා.
 5. කිරුත් - මජයා.
 6. පසිංසාම - මජයා, වි.

සත්‍යතානි තීපාතාය

1. කුස ජාතකය

3641. මැණියෙනි, ඔබ තුමියගේ මේ රට ධන සහිත ය. හස්ති සෙනාදියෙන් යුත්ත ය. පක්ෂී රාජකුද්‍යාණ්ඩ සහිත ය. කැමැති වන තාක් සම්පතින් යුත්ත ය. ඔබ තුමියගේ මේ රජය අනුශාසනා කරනු මැතිවේ. මාගේ ප්‍රියාව වන ප්‍රහාවතිය යම් තැනෙක්හි නම් මම එහි යම් සියලු කුසරජ තෙම කියේ ය.

3642. කුසරජතුමැනි, ඔබතුමා රාජීයෙහි ද ද්‍රවාලෙහි ද මධ්‍යම රාජීකාලයෙහි ද වක් සිතින් කදක් ගෙනෙමින් මහන් දුකක් විදින්නේ ය. ඔබතුමා කුසාවත් නගරයට ආපසු වහා යන්න. මෙහි වසන්නා වූ දුරවර්ණ ඔබතුමා මම ප්‍රිය නො කරමි සි ප්‍රහාවති තොටම් කිවා ය.

3643. එමඟා ප්‍රහාවතිය, මම මෙයින් නික්ම කුසාවතියට නො යමි. මම වනාහි තීගේ ගරිර වර්ණයෙන් ප්‍රලොහිත වූයෙම් තීගේ දරුණයෙහි ඇළුණක් වැ රට හැර මදුරපුගේ සිත්කළු වූ ගෘහයෙහි සිත් ඇලවා වාසය කරමි.

3644. එමඟා ප්‍රහාවතිය, මම වනාහි තීගේ ගරිර වර්ණයෙන් ප්‍රලොහිත වූයෙම් කෙලෙස් වශයෙන් මුළා වූව වැ පොලෝ තෙලෙහි භැඩිරෙමි. මුව දෙනාකට බඳු මන්දාලාවන ඇන්නේ ය. තී එසින් මම මත් කරන ලද්දෙමි. කොහි සිට පැමිණියෙම ද සි දිගාව සලකාගන්නට ද ඇපොහොසත් වෙමි.

3645. රනින් විසිනුරු කළ වස්තු හන්ද වූ රන්මුවා මෙවුල්දම් ඇති, ලනා වැ වැශිණු මධ්‍යප්‍රදේශ ඇති ප්‍රහාවතිය, තිට කැමැති හෙයින් මම මෙහි ම වසම්. මම රජයෙන් ප්‍රයෝගන නැත්-තෙක්මි සි කුස රජ තෙමේ කිය.

3646. පින්වත් කුස රජනි, යමෙක් නොකැලැත්තාපු කැමැත්තේ ද ඔහුට අවුඩක් (පිරිහිලක්) ම වන්නේ ය. මහරජ, ඔබතුමා වනාහි නොකැලැති මා කැමැති වන්නේ ය. අකාන්ත වූයෙ දුටුවන් නොපහදනාපුලු වූයේ කාන්ත තැනැත්තියක වූ මා කැමැත්තේ ය.

3647. යම් මිනිසෙක් කැමැති නොවන්නා වූ හෝ කැමැති වන්නා වූ හෝ ප්‍රියාවක් ලබා ද ඒ ලාභය මෙහි ලා පසසම්. නොලැබීම ලාමක වන්නේ යැ සි රජ තෙමේ කියේ ය,

3648. පාසාණයාරු. බණහි කණිකාරසීස දුරුතා,
වාතා. ජාගලන බාධියි යො අනිවැචුම්වැනි.
3649. පාසාණෙකා නුතා තෙ හදයේ ඔහිතො මූලක්විතෙකු,
යො තෙ සාතා. න විශ්වාමි තිරෝජනපදාගතො.
3650. යද ම. තුකුවි¹ කන්වා රාජපුත්‍රි උදික්වියි,
ආලාරිකො තද හොම් රසේකු මද්‍යස්ස² එපුරු.
3651. යද උංහයමානා ම. රාජපුත්‍රි උදික්වියි,
නාලාරිකො තද හොම් රාජා හොම් තද කුසො.
3652. සවේ හි වවනා. සාචා. නොමිතානා. හට්සුස්ති,
තෙව මේ කු. පත්‍ර අස්ස කාම. ජීඩ්නතු සත්‍යාධා.
3653. සවේ හි වවනා. සව්වී. අමෙකුස්සය. යදී වා මම,
තෙව කුයා. පත්‍ර අන්වී අමෙකුස්ස සිහ්සුරා කුසා.
3654. නොක්ව³ ගිවනෙනා කාරෙස්සය. පන්වා බුඡුජු කුසාවති,
සවේ ම. නාගනාසුරු ඔලොකෙයා පහාවති.
3655. නොක්ව. ගිවනෙනා කාරෙස්සය⁴. පන්වා බුඡුජු කුසාවති,
සවේ ම. නාගනාසුරු⁵ ආලපෙයා පහාවති.
3656. නොක්ව. ගිවනෙනා කාරෙස්සය. පන්වා බුඡුජු කුසාවති,
සවේ ම. නාගනාසුරු උංහායෙයායා⁶ පහාවති.
3657. නොක්ව. ගිවනෙනා කාරෙස්සය. පන්වා බුඡුජු කුසාවති,
සවේ ම. නාගනාසුරු පමණායෙයායා⁷ පහාවති.
3658. නොක්ව. ගිවනෙනා කාරෙස්සය. පන්වා බුඡුජු කුසාවති,
සවේ ම. නාගනාසුරු පාණිලි⁸ උපසමුළුසේ.

1. තුකුවිකා - එ.

2. දද්‍යස්වෙනාන - මතය.

3. නික්කඩ - මතය.

4. කාරෙස්සය - මතය.

5. අනාගනාසුරු - මතය. සාචා. නාගනාසුරු - එ.

6. උංහාපෙයාය - එ. මතය.

7. පමණාපෙයා - එ. මතය,

8. පාණිනා - මතය.

3648. යම් බදු වූ ඔබ නොකැමැති තැහැන්තියක වූ මා කැමැත්තෙහි නම්, කිණීහිරි දර කඩතින් ගල්හර ක්ෂනෙහි ය. දැලකින් සුළුහ වළකන්නෙහි ය.

3649. මඟ ලක්ෂණ ඇත්තිය, යම් බදු වූ මම අන් රටකින් ආයෝම් තීගේ පිළිසඳර මාතු වූ සුවයක් වත් නො උබන්නෙම් නම් මා කෙරෙහි ස්හෙහය වැළැක්වීම පිණිස තීගේ හඳුයෙහි ගලක් තබන ලද්දේ ය කියා හඳුමි.

3650. රාජපුත්‍රිය, යම් විටක බැම හකුවාවා මා දෙස බලහි ද, එවිට මද රජුගේ අන්ත්පුරයෙහි අරක්කැමියෙක් වෙමි.

3651. රාජපුත්‍රිය, යම් විටක සිනායෙමින් මා දෙස බලහි ද, එවිට මම අරක්කැමියකු මෙන් නො වෙමි. එවිට කුසාවන් තුවර රජ මෙන් වෙමි දි කුසරජ තෙමේ කිවේ ය.

3652. ඉදින් වනාහි නිමින්තපායිකයන්ගේ වචනය සත්‍ය වන්නේ නම් මා සත් කඩක් කොට සිදිතත් ඔබතුමා මට සැමියා නො වන්නේ ය දි ප්‍රහාවතිය කිවා ය.

3653. ඉදින් අනින් නිලින්ත පායිකයන්ගේ හෝ මාගේ හෝ වචනය සත්‍ය වන්නේ නම්, සිංහස්වර ඇත්තා වූ කුසරජුගන් අනාය වූවෙක් තිට සැමි නො වන්නේ යයි කුසරජ තෙමේ කියේ ය.

3654. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයන් ඇත් සොඩට බදු කලවා ඇති ප්‍රහාවතිය මා දෙස බලන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වරුණමය ප්‍රිවාහරණයක් කරවන්නෙමි.

3655. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයන් ඇත් සොඩට බදු කලවා ඇති ප්‍රහාවතිය මා හා මද සිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වරුණමය ප්‍රිවාහරණයක් කරවන්නෙමි.

3656. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයන් ඇත් සොඩට බදු කලවා ඇති ප්‍රහාවතිය මා හා මද සිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වරුණමය ප්‍රිවාහරණයක් කරවන්නෙමි.

3657. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයන් ඇත්සොඩට බදු කලවා ඇති ප්‍රහාවතිය මා හා මදසිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වරුණමය ප්‍රිවාහරණයක් කර වන්නෙමි දි කුසරජ තෙමේ කි ය.

3658. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයන් ඇත් සොඩට බදු කලවා ඇති ප්‍රහාවතිය අත්වලින් මා ස්පර්ශ කරන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වරුණමය ප්‍රිවාහරණයක් කර වන්නෙමි දි කුසරජ තෙමේ කි ය.

3659. නහි තුනාය රාජපුත්‍රත්නී කුසේ සාතම්පි විනැති,
ආලාරික හතේ¹ පොසේ වෙතගෙනන්² අන්ත්‍රීකේ.
3660. නහි තුනා³ අය මූණා ලගනි ඒවාය ජේදනා,
පුත්‍රීතෙන සංස්‍යන එව්. දුහුස්සිතා හඳු.
3661. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
මහායසේනි කන්‍යාන කරසු රුවීර පියා.
3662. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
මහදිනොති කන්‍යාන කරසු රුවීර පියා.
3663. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
මහක්‍රමලාති කන්‍යාන කරසු රුවීර පියා.
3664. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
මහාරට්‍යාති කන්‍යාන කරසු රුවීර පියා.
3665. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
මහරාජාති කන්‍යාන කරසු රුවීර පියා.
3666. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
සිහස්‍යරෝති කන්‍යාන කරසු රුවීර පියා.
3667. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
වග්‍යුස්සරෝති කන්‍යාන කරසු රුවීර පියා.
3668. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
විනැශ්‍යුසරෝති කන්‍යාන කරසු රුවීර පියා.
3669. මා නා රුපෙන පාමෙසි ආරෝහන පහාවති,
මක්‍රුශ්‍යරෝති කන්‍යාන කරසු රුවීර පියා.

1. යටෙ - මතසා.

2. වෙතගෙනන - මතසා.

3. තුනාය සා මූපජා - මතසා.

3659. මේ රාජපුද්‍රී තොමෝශ කුසරජ් නිසා ස්වල්පමානු සැපතකුද තො වින්ද්දී ය දි සිතමි. වෙතනයෙන් ද ප්‍රයෝගන තැති, අරක්කුම් ව බැල මෙහේ කරන්නා වූ මේ පුරුෂයා කෙරෙහි පිළිසදර මාත්‍රයකුද තො කරනු දි කුදිය කිවා ය.

3660. මෙයේ නපුරු තෙපුල් කියන්නා වූ මේ කුදිය සිපුම ආයුධයෙකින් එකාන්තයෙන් ම දිව සිදිම තො ලබා දී ලබා ම ය.

3661. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. මතොඟ තැනුනතිය, හේ තෙම මහන් යයස් ඇත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3662. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම මහාබලුත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3663. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම මහන් රටවල් ඇත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3664. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම මහන් රටවල් ඇත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3665. එම්බා ප්‍රහාවතිය, තොපගේ රුසපුවත් හෝ උස මහතින් හෝ ඒ කුස රජතුමා ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම මහරජේකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3666. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම සිංහස්වර ඇත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3667. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. මතොඟ දරුගන ඇත්තිය, හේ තෙම ලිලායෙන් යුත් ස්වර ඇත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3668. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම මනා ව එක් වූ හඩ ඇත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3669. එම්බා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම යුද්දස්වර ඇත්තෙකු දි මෙනෙහි කොට ප්‍රිය කරව.

3670. මා නා. රුමේනා පාමෙසි ආරෝහන පහාවති,
මධුරස්සරෝති කත්තාන කරසු රුවීරේ පියළු.
3671. මා නා. රුමේනා පාමෙසි ආරෝහන පහාවති,
සත්‍යපෙළාති කත්තාන කරසු රුවීරේ පියළු.
3672. මා නා. රුමේනා පාමෙසි ආමරාහන පහාවති,
බහුදෙයාති කරිකතාන කරසු රුවීරේ පියළු.
3673. මා නා. රුමේනා පාමෙසි ආරෝහන පහාවති,
කුසරාජාති කත්තාන කරසු රුවීරේ පියළු.
3674. එමත නාගා උපන්ධියා සංඛ්‍යා තීව්‍යති වම්බිතා,
පුරා මදුකැඩී පාකාර. ආනෙනෙන්නතා. පහාවති.
3675. සත්‍ය බණ්ඩු¹ කරිකතාන අභමෙනා. පහාවති,
බත්‍යානා. පද්ධට්‍යාමී යෙ ම. හතුකුම්ධාගතා.
3676. අදුව්‍යා රාජ්‍යක් සාමා නොසෙයුවාසිති,
අයුත්‍යාපුණෙනාති නොතොහි දේශග්‍රැරකඩිතා.
3677. තා තුන කක්නුපසෙලිත. මූඛ.
ආදයදත්තා උරුපවිවේක්තා,
සුහ. සුනෙනතා. විරෝ. අනඩාන.
ඡ්‍යුඩ්. වනෙ යිස්සති බත්තියෙහි.
3678. තෙ තුන මේ අසිතෙ වෙළුනගෙන
තකසෙ මූද්‍ර ව්‍යුනසාරලිතෙන,
සමාකුලේ සිවලීකාය² මඟේකි
පාදේහි ගිණුම් පරිකඩියත්ති³.
3679. තා තුන මේ තම්බා සුමළාමා
බාහා මූද්‍ර ව්‍යුනසාරලිතා,
ඡ්‍යුඩ් වනෙ උරුක්කිතා බත්තියෙහි
ගයා ධෙඩා ගවුත්ති යෙනකාම්.

1. නිලෙ - මඟයා.

2. සිවලීකාය - මඟයා.

3. පරිකඩියත්ති - මඟයා.

3670. එමඟා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම මධුර ස්වර ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

3671. එමඟා ප්‍රහාවතිය, ඒ කුස රජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රියදරුගන ඇත්තිය, හේ තෙම තමන් විඩින් ම දත් සිය ගණන් සිල්ප ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

3672. එමඟා ප්‍රහාවතිය, ඒ කුසරජතුමා තොපගේ රුපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. රුවිර ස්ත්‍රීය, හේ තෙම අසම්හිත්ත සංත්‍රියකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

3673. එමඟා ප්‍රහාවතිය, ඒ කුසරජතුමා තොපගේ රුසපුවෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ තො කරව. ප්‍රිය දැකුම ඇත්තිය, හේ තෙම කුසරජ යයි මෙනෙහි කොට ප්‍රිය කරව.

3674. දේවයන් වහන්ස, මේ රජවරු සත් දෙනා ඉතා තද පරැශ පැවැතුම ඇත්තාභූ සියල්ලෝ ම පුද්ධියට සැරුණී සිටින්. මෙවුන් ප්‍රාකාරය මධින්නට පෙර මේ ප්‍රහාවතිය ඔවුන් වෙත පමුණුවත්වායි ඇමතියෝ කිහි.

3675. මා නාසන්නට මෙහි පැලීණියා වූ යම කෙනෙක් ඇද්ද, ඒ සංත්‍රියයන්ට මම මේ ප්‍රහාවතිය සත්කඩික් කොට දෙන්නෙමි යි රජ තෙමේ කිය.

3676. කොසෙයාවස්තු ගැන්ද වූ රන්වන් වූ ප්‍රහාවතී නම් ඒ රාජපුත්‍රීය කළුල් පිරි දෙනෙතින් යුතු ව දසී සමුහයා විසින් පිරිවරන ලදු ව ආසනයෙන් තැගිවාය. (මව ප්‍රහාවතිය වැද මෙයේ කිවාය.)

3677. මැණියෙනි, පස් වැදුරුම සුණුයෙන් සෙවුනා ලද දළ-මුවා මිටින් යුත් කැටපතෙන් බලා සරසන ලද යහපත් තෙත් ඇති රජස් රහිත ගඩු පිළිකාදී දෙළ විරහිත ඒ මාගේ මුහුණ රජන් විසින් වනයෙහි භැරපියා දමන ලදු ව තබන්නේ ය.

3678. මැණියෙනි, කාලවරණයෙන් යුත් උස් වූ කෙළවර ඇති මුදු වූ සඳහන් කළේකයෙන් ගැවයිගන් කෙසේ සොහොන් මැද දි ගිෂ්ප්‍රිතිණියෝ එකාන්තයෙන් පාවලින් ඔබ මොඩ අදින්නාහ යි හැඳුම්.

3679. මැණියෙනි, තකිවන් නිය ඇති මනා ලොලීන් යුත් මධු වූ සඳහන්කල්ක ගේවන ලද්ද වූ මාගේ බාභූ පුත්මය රජන් විසින් සිදින ලද්දේ වනයෙහි භැර දමන ලද්දේ කුවුඩා බැහැගෙන සින් වූ පරිදී කඩ කඩ කළීන් යෙනැයි සිතම්.

3680. තෙ තුන තාදුපතිහේ අලමේ
නීයෙවිතෙ කාසිකවනුනෙනා,
එනෙසු මේ ලමුනිසිනි සිගාලො¹
මාතුව ප්‍රතෙකා තරුණෝ තතුප්‍රා.
3681. තං තුන යොලිෂා පුදුලං සුභකාපීනා.
නීයෙවිතා කක්ෂනා මෙබලාහි,²
ඩිංං වනෙ බන්තියෙහි අවනු.
සිගාලසඩා පරිකච්ඡානානි.³
3682. සොං ධඛා සිගාලා ව යෙ වෙඳුනු සත්ති දේශීනා,
අජරා තුන හෙස්සන් හක්තුයිනා පහාවත්නා.
3683. සලව මංසානි හාරෙසු⁴ බන්තියා දුරගාමීනා,
අභිනි අමම යාවිතා අනුපනේ⁵ දහාට නා.
3684. බෙතානි අමම කාරෙස්වා කණිකාරෙන් රෝපය,
යද තෙ පුප්පිතා අයුරු හෙමනානා. හිම්මායෙ
සරෙරයාථ මම. අමම එව්වන්නා පහාවත්.
3685. තැපා මාතා උදව්‍යාපි බන්තියා දේවවණ්ඩිනි,
දියා අයික්වා පූජක්වා රෙකුණු මදුහස පීපුරේ.
3686. ඉම්නා තුන අයිනා පුස ඇඟිල්. තතුමණ්ඩිම්,
දිතරා මම හැකුවනා බන්තියානා. පද්ධසයි.
3687. න මේ අකාසි වවනා. අභ්‍යකාමාය ප්‍රතිනිකේ,
සාම්‍ර ලොහිනාසඳුත්තනා ගණ්ඩියි⁶ යමසාධනා.
3688. එවම්පූජනි පොසො පාලියක්ව නීගජනි,
යො වෙ හිතානා වවනා. න කර. අභ්‍යුජිනානා.
3689. සලව තු. අමම ධාරෙසි⁷ කුමාර. වාරුස්සිනා,
කුලසන ජාතා. බෙතිය. පුව්වන්මානිමෙබලු.
පූජිනා. ස්කන්ධිසඩික් න ගණ්ඩියි යමකියා.
3690. යක්සු හෙරි තදනි කුජරෝරා ප්‍රවීකුණිනි,⁸
බන්තියානා. කුමෙල හදේ කිනතු පුබතරා. තතෙනා.

1. සිඩාලො - ටී. මජසා..

6. දිතරා. මදුහසත්වනා.

2. මෙබලොසි - මජසා..

7. ගජසි - මජසා..

3. යයාවකො ගජනි යෙන ක්‍රම - ටී.

8. සලවට අජරධාරෙසි - මජසා..

4. භරිපු - මජසා..

9. තුජුපරාව නීඹුජියි - ටී, මජසා., සායා.

5. අනුපමේ - මජසා..

3680. මැණියෙනි, රන්වීන් තල්ගේඩ් බලු නො එල්බෙන්නා වූ ද කසි සදුනෙන් නිතොර සසවිත වූ ද මාගේ පයෝධරයන්හි කුසෙහි උපන් ලදිරි පුතකු මවගේ තතයෙහි එල්බෙන්හාක් මෙන් සිවල් තෙම එල්බෙන්නේ ය.

3681. රන්මුවා මෙමුප්පේමින් නිසසවිත වූ මතා ව වඩනා ලද්ද වූ පුත්ල වූ ඒ මාගේ නිතම්බය සැත්තියයන් විසින් සිද් වනයෙහි නැරදමන ලද්දේ වේ ද, එය සිවල් සමුහයා ඒ මේ අත අදින් හහිමි.

3682. බල්මල් ද කටුවෙස් ද සිවල්පු ද දළ ඇත්නා වූ සෙසු සහුයෝත් වෙද්ද ඒ හැම ප්‍රහාවනී නම් වූ මා කා එකාන්තයෙන් නොදිර්නාඟු වෙනැදි සිතමි.

3683. මැණියෙනි, ඉදින් දුර යන්නා වූ සැත්තියයෝ මාගේ මස් ගෙන යෙද්ද, ඇට ඉල්ලාගෙන මාරුගයන් අතර එය දවඩු යයි ප්‍රහාවනීය අඩුමින් ක්වා ය.

3684. මැණියෙනි, ඒ දුවූ තැනැ මල්වතු කරවා කිණිසිරිගස් වවව. යම් දිනකක හෙමන්ත සංතුවගේ අවසන්හි එග්ගුන මාසයෙහි ඒ ගස් මල් පිපෙන්නාඟු ද එ විට මැණියෙනි, ප්‍රහාවනී තොමෝ මෙ බලු වර්ණ ඇත්තේ ය කියා මා සිහි කරව යි ප්‍රහාවනීය ක්වා ය.

3685. ඒ ප්‍රහාවනීයගේ මව වූ ගෙවාහනකට බලු වර්ණ ඇති රාජුමහිමි තොමෝ ආසනයෙන් නැගිට රජු වෙන ගොස් සිටියා ය. මදුරපුගේ අන්තස්පුරයෙහි රජු ඉදිරියෙහි තබන ලද පොරොවන්, දාගේයෙන් දැක වැළපෙමින් මෙසේ ක්වා ය.

3686. හදුනාගැනීමට පහසු වූ කාළ වූ මධ්‍ය ප්‍රශ්න ඇති මාගේ දුව මෙ පොරාවෙන් සිද් සැත්තියයන්ට එකාන්තයෙන් දෙන්නෙහි දැ යි ඇසුවා ය.

3687. දියණියෙනි, තෝ වැඩ කැමැති වූ මාගේ වවනය නො පිළිගන්තෙහි ය. එ බැවින් ඒ තුළ අද ලෙසින් වැකිගිය සිරුරු ඇත්තේ මිනුරාජහවනායට යන්නෙහි ය.

3688. යමෙක් යහපත දක්වා වූ හිතවනුන්ගේ බස් නොපිළිපදී ද, එ බඳු පුරුෂ තෙම මෙසේ ව්‍යසනයට පැමිණේ. මිට වැඩි දුකට ද පත් වේ.

3689. දියණියෙනි, ඉදින් තුළ කුසරජු නිසා උපන්, මනා දැකුම් ඇත්නා වූ, රන් මිණි මෙවුල් උරන්නා වූ, නෑ සමුහයා විසින් පුදන ලද කුමරකු උරන්නෙහි (සුමියා වගායන් පිළිගන්නෙහි) නම යමා වෙන නො යන්නෙහි ය.

3690. පුන්දර වූ දියණියෙනි, යම් කුසරාජ හවනයෙක්හි ගෙර වැඩීමාදී තුයෙනාද පවතී ද, මංගල භස්ති තෙම කුක්කිනාද කෙරේ ද, රේට වැඩි පුවය කුමක් ද?

3691. අසේසා හයිසනි ද්‍රාරේ කුමාරෝ උපරෝදති,
බත්තියානා කුලේ හමදු කිහිපා පුබතර් තතො.
3692. මයුරකොක්කාහිරුද තකාකිලාහිතිකුලීතේ,
බත්තියානා කුලේ හමදු කිහිපා පුබතර් තතො.
3693. කහා නුබො සත්තුමදුතෙනා පරරට්ප්‍රමදුතෙනා,
කුසො සොලාරපස්සුතෙනා සො තෙනා දුක්ක්වා පම්මාවයේ.
3694. ඉධිව සො සත්තුමදුතෙනා¹ පරරට්ප්‍රමදුතෙනා,
කුසො සොලාරපස්සුතෙනා යො තෙනා දුක්ක්වා² පම්මාවයේ.
3695. උම්මන්කා තු හැසි ආදු බාලාව³ හාසි,
කුසො වේ ආගතො අස්ස කිං න ජාතෙමු තං මයා.
3696. එසො ආලාරිකො පොසො කුමාරිප්‍රරමණාරේ,
දැඟා කතවාන සංවේලුදී⁴ කුමිං දේවති ඔනතො.
3697. වෙණි නුමසි වණඩාලී ආදුසි කුලගෙනයිනී,
කථා මදුකුලේ ජාතා දයා කයිරාසි කාමුකා.
3698. නමති වෙණි න වණඩාලී න වමකි කුලගෙනයිනී,
චික්කාකපුතෙනා හදුතෙනා තිනිපා දෙසාති මණ්ඩසි.
3699. යො බූජම්ඛසස්ස සොති සද හොජේති වීසති,
චික්කාකපුතෙනා හදුතෙනා තිනිපා දෙසාති මණ්ඩසි.
3700. යස්ස නාගසහස්ස සොති සද හොජේති වීසති,
චික්කාකපුතෙනා හදුතෙනා තිනිපා දෙසාති මණ්ඩසි.

1. සත්තුමදුතෙනා - මෙයා.
2. සබෘති විධිසාති - මෙයා.
3. අනඩ්බාලා - මෙයා.
අනඩ්බාලා, පාහාසි - සායා.
4. සංවේලා - මෙයා, සායා.

3691. සූන්දර වූ දියණියනි, යම් කුසරාජහවනයෙක්හි මංගල අශ්ව තෙම හොසාරව පවත්වා, ද, මතාව හික්මුණු ගන්ධරව කුමාරයෙක් දෙරවුවෙහි සිටිලින් නොයෙක් තුයීහාණබ ගෙන උපහාර කොරේ ද, රේට වැඩි සුවය කුමක් ද?

3692. සූන්දර වූ දියණියනි, මොනරන් භා තොසලිහිණියන් විඳින් කරන ලද හඩ ඇති, කොටුලන් විසින් මතාව පවත්වන ලද නාද ඇති, කුසරාජ හවනයෙහි සැපතට වඩා කවර නම් සුවයෙක් ද?

3693. යමෙක් අප දුකින් මුදන්නේ ද? සතුරන් මධින්නා වූ, අන් රටවල් යටත් කරගන්නා වූ, මහත් ප්‍රජා ඇති ඒ කුසරජ තෙම කොහි ද?

3694. යමෙක් අප දුකින් මුදන්නේ ද, සතුරන් මධින්නා වූ අන්රටවල් යටත් කරගන්නා වූ, මහත් ප්‍රජා ඇති ඒ කුසරජ තෙම මෙහි ම ය දි ප්‍රජාවතිය කිවා ය.

3695. තී උමතුවෙන් දෙබවන්නෙහි ද, එසේ තැන් නම් මෝඩි-කමින් කරා කරන්නේ ද, ඉදින් කුසරජ තෙමෙම ආයේ නම්, ඒ කරුණ කුමක් නිසා අපි නො දන්නෙමු ද?

3696. කුමරියන්ගේ අන්තාපුර අතර දැඩි ලෙස කැසපට බැඳුගෙන වළන් සෝදන තැනැත්තා මේ කුසරජ ය දි ප්‍රජාවතිය කිවා ය.

3697. තෝ වඩු කුලයෙහි උපන්තියක් වෙහි ද? තැන් හොත් යැමෙබාලියක් ද? කුලදුෂ්‍ය ස්ත්‍රීයක් වෙහි ද? මද රජකුලයෙහි උපන්නා වූ තෝ තම ස්වාමියා කොසේ නම් දසයකු කරන්නෙහි ද දි මට ඇසුවා ය.

3698. මැණියනි, ඔබ තුම්යට යහපතක් වෙවා. මම වඩු කුලයෙහි උපන්තියක් නො වෙමි. සැමෙබාලියක් ද නො වෙමි. කුලදුෂ්‍ය ස්ත්‍රීයක් ද නො වෙමි. මේ තෙම වනාහි ඔක්කාක පුනු වූ කුසරජ වන්නේ ය. ඔබතුම් වනාහි ඔහු දසයෙකු දි හඟින්-නෙහි ය දි ප්‍රජාවතිය කිවා ය.

3699. මැණියනි, ඔබට යහපතක් වෙවා. යම් ඔක්කාක පුනුයෙක් තෙමෙම බමුණන් විසිදහසක් හැමද ම වළදවයි ද ඔහු නම් මේ කුසරජ ය, තුම් වනාහි ඔහු දසයෙකු දි හඟින්නෙහි ද?

3700. මැණියනි, ඔබට යහපතක් වෙවා. යමකුගේ විසිදහසක් ඇතුන් සැම කල්හි යොවදද, ඔහු නම් මේ ඔක්කාක පුනු වූ කුස රජ ය. තුම් වනාහි ඔහු දසයෙකු දි හඟින්නෙහි ද?

3701. යසසි අසසිහැසසානි සඳ ගොජේත්තෙන් විසතිෂ්, ඔස්සාකුකුදුතතා හඳුනෙනා ක්වත්තු දෙසායි මණ්ඩපි.

3702. යසසි රෝසගසීයානි සඳ ගොජේත්තෙන් විසතිෂ්, ඔස්සාකුපුරුතතා හඳුනෙනා ක්වත්තු දෙසායි මණ්ඩපි.

3703. යසසි උසහස්‍රසීයානි සඳ ගොජේත්තෙන් විසතිෂ්, ඔස්සාකුපුරුතතා හඳුනෙනා ක්වත්තු දෙසායි මණ්ඩපි.

3704. යසසි බෙනුසහසීයානි සඳ දුෂ්‍රනති! විසතිෂ්, ඔස්සාකුපුරුතතා හඳුනෙනා ක්වත්තු දෙසායි මණ්ඩපි.

3705. තයෝ ගත දුක්කමටං බාලෝ යං බත්තීයං මහක්කලං, නාගං මණ්ඩුක්වල්වෙනුම්තන නා තං අභ්‍යායි ආගතං.²

3706. අපරාධං මහාරාජ නුං ගොං බම රෝසහ, යං තං අස්සියුතවෙශයන නාස්සුපිමහා ඉඩාගතං.

3707. මාදිස්සය නා තං ජනනා මයාං අලාරිකො ගලවි, ක්වණ්ඩුව මේ පසිදෙසු නත්තී ගත දෙව දුක්කමටං.

3708. ගඟ බාලෝ බමාපෙහි කුසරාජං මහක්කලං, බමාපිකො කුසරාජා ගසා ගත දුස්සති ජීවිතං.

3709. පිතුසස විවනං පුහ්‍යා දෙවවණ්ඩී පහාවති, සිරසා අග්‍යහි පාදද කුසරාජං මහක්කලං.

3710. යා ඉමා රත්තා අතිකාන්තා තා ඉමා දෙව තයා විනා, වණ්ඩු ගත සිරසා පාදද මා මේ කුඩාකි රෝසහ.

3711. සංච්‍රිතං ගත⁴ පටිඵානාම් මහාරාජ පුගණෝහි මේ, නා වාමි අප්පීයං⁵ තුෂ්‍රා කරෙයාම් අහං ප්‍රති.

1. දිගුනති - මජයා. වි. යථා.

2. නානා ආක්‍රමණීමුගත් - මූල්‍ය, සූත්‍ර,

4. ଯତିକିଂ୍କାରୀ - ପରିମାଣିକିକାରୀ

5. ଲେଖିକା - ଭାଷା

3701. මැණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් අපුන් හැම කල්හි යොදවන් ද, ඔහු නම් මේ ඔක්කාක ප්‍රතු වූ කුසරජ ය. නුඩි වනාහි ඔහු දෙයෙකු යි හඳුන්නෙහි ද?

3702. මැණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ රිය විසිදහසක් හැම කල්හි යොදවදීද, ඔහු නම් මේ ඔක්කාක ප්‍රතු වූ කුසරජ ය. නුඩි වනාහි ඔහු දෙයෙකු යි හඳුන්නෙහි ද?

3703. මැණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් වෘෂහයන් හැම කල්හි යොදවදීද, ඔහු නම් මේ ඔක්කාක ප්‍රතු වූ කුසරජ ය. නුඩි වනාහි ඔහු දෙයෙකු යි හඳුන්නෙහි ද?

3704. මැණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් දෙනුන් හැමද ම දෙවදීද, ඔහු නම් මේ ඔක්කාක ප්‍රතු වූ කුසරජ ය. නුඩි වනාහි ඔහු දෙයෙකු යි හඳුන්නෙහි ද?

3705. අනුවණ තැනැත්තිය, යම් හෙයෙකින් මැඩියකුගේ වෙසින් ආ නාගයකු මෙන් මහන් බලැති සෑත්‍රිය රජු ආ බව තොපියෙහි ද, එ හෙයෙන් එකාන්තයෙන් ම නී විසින් තපුරක් කරන ලදී යි රජ තෙම කියේ ය.

3706. රෝගීවර වූ මහරජ, අප්පිදේ වෙශයෙන් මෙහි පැමිණිය වූ නුඩි වහන්සේ හළුනාගැනීමට නොපිළිවන් වීම සංඛ්‍යාත යම් වරදෙක් වි නම් අපගේ ඒ වරද කමා කරන සේක්වා යි කුසරජට සැලකෙලේ ය.

3707. දේවයනි, යම්බලු මම අරක්කැමියෙක් වූයෙම ද, එය මා වැන්නාකුට නුසුදුසු ය. ඔබ ම මට පහන් වූව මැනවී තොපි සිසින් කරන ලද තපුරක් තැනැයි කුසරජ කි ය.

3708. අභ්‍යාත තැනැත්තිය, යව මහන් බලැති කුසරජ කමා කරව, කමා කරවන ලද ඒ කුසරජ තෙමේ තිට පීටිතය දෙන්නේ ය යි පියරජ කියේ ය.

3709. දෙවහනකට බලු පැහැය ඇති ප්‍රහාවතිය පියාගේ වචනය අසා සිරසින් වැඩි මහබලැති කුසරජු පා අලේලාගන්ති ය.

3710. දේවයන් වහන්ස, යම් මේ රාත්‍රීහු ඉක්ම ගියාහු ද, ඒ රාත්‍රීහු නුඩි වහන්සේගෙන් වෙන් ව ඉක්ම ගියාහු ය. රෝගී-වරයන් වහන්ස, නුඩි වහන්සේගේ පා සිරසින් වදිම්. මට තොපිපෙනු මැනැවී.

3711. මහරජ, මෙමතෙක් කල් මා විසින් නුඩි වහන්සේට අපිය ද්‍රුවක් ම කරන ලදී. එය මම සත්‍යයක් බව පිළිගනිමි. තැවැනි නුඩි වහන්සේට අපිය වන්නා වූ කිසිවක් තො කරන්නෙමි.

3712. එවතෙකු යාචමානාය වවතා මේ න කාභයි,
ඉදිනී මේ තාතො හණකා බිජතියානා පදන්‍යති.
3713. එවතෙකා යාචමානාය කිං න කාභාමි මෙ වලට,
විකුදෙධා ත්‍යාස්මි කළුණාමි මා කුං භායි පහාවති.
3714. සවතෙනෙකා පටිප්‍රානාමි රාජපුත්‍රකි සුශේෂාහි මේ,
න වාපි අප්‍රිය තුශා කැරයාමි අහා පුනා.
3715. තව කාමා හි සුශේෂාහි බෙඩු දුක්කඩ් තිතික්වියා,
පහු මදුකුල් ගෙකා නැඩිත් ත්‍යා පහාවති.
3716. ගෙයාජයනැතු රූපේ අමසය නානාවිතෙනා සමාභිගත,
අප්‍රි දුක්කඩ් මේ වෙග විධමේන්‍යයා සත්‍යවා.
3717. තක්කි තක් උදික්කි-සු රසේක්කු මදුහාය පීපුරේ,¹
විජම්හමානා සිහාව පොලෝතෙනා දිගුණා භුජ්.
3718. ගන්නීකඩින්කි ආරුයා ආරෝපන්වා පහාවතිං,
සඩාමං ඕන්‍රින්වා සිහානාදං නැදී කුසො.
3719. තස්ස තං නැදතෙනා සුන්වා සිහෘපෙස්විතරේ මිගා,
බන්සීයා විපලායි-සු කුසඳුසහයට්ටිනා.
3720. ගන්වාරෝහා අතිකටයා රැලිකා පන්කාරකා,
අභ්‍යාම සුදුස්සය ඒන්දුන් කුසසඳුහයට්ටිනා.
3721. තස්මී සඩකාමසියසම් පසුසිනා තුවක්මානසො,²
කුසස්සය රසේක්කු දෙවිනේද අද වෙරෝවනා මණිං.
3722. සො තං විජින්වා සඩාමං උද්‍යා වෙරෝවනා මණිං,
ගන්නීකඩින්ගතෙනා රාජා පාවෙකුවේ නගර පුරා.
3723. ඒවාගාහ-⁴ ගෙහෙන්වා බින්ධින්වා සත්‍ය බන්සීයා,
සපුරුසුපනාමේසි ඉමෙ ගෙ දෙව සත්‍යවා.

1. මදුහාසෙන පුර - මජසා.

2. හටය්මානසො - රී, මජසා.

3. ඒවාගාහ - මජසා.

3712. මහරජ, මෙයේ යදින්නා වූ මාගේ වවනය තමුන්නාන්සේ නොකරන්නහු නම්, පිය රජ තෙම මා දන් මරා සැත්තීයයන්ට දෙන්නේය යි ප්‍රහාවති ක්වා ය.

3713. මෙයේ යාවනා කරන්නා වූ තිගේ වවනය මම කුමක් තිසා නො කරමි ද, සොලුර, තිට නොකිපියෙක් වෙමි. ප්‍රහාවතිය, තෝ බිය නො වව.

3714. රාජපුත්‍රිය, මාගේ වවනය අසව, තිට නොකිපි බවත්, අප්‍රියයක් නො කළ බවත්, මම සත්‍යයක් බව පිළිගනිමි. නැවත මම තිට අප්‍රිය ද්‍රාවන්නක් නොකරන්නෙමි.

3715. මනා කටි ප්‍රදේශ අති ප්‍රහාවතිය, මදුරජ කුලයට ගොස්, බලාත්කාරයෙන් තී ගෙනොත්තාව පිළිවන්කම තිබියදින් තී කැමුත්තෙන් මම බොහෝ දුක් ඉවැසීමි.

3716. නොයෙක් අලංකාරයෙන් විසිනුරු කරන ලද හොඳින් හික්මුණු අපුන් රියෙහි යොදන් වා, එ විට සතුරන් නාසන්නා වූ මාගේ වේගය බලවු ය යි කුසරජ තෙම කියේ ය.

3717. එහි මදු රජුගේ අන්ත්පුරයෙහි සිංහයකු මෙන් අත පය දිගුර ප්‍රාණවත් කරන්නා වූ ද ද්විතුණ කොට අන්පොලසන් දෙන්නා වූ ද කුසරජ දෙස ස්ත්‍රීහු කුවුව හැර බැළු හ.

3718. ඉක්විනි කුසරජ තෙමේ හස්තිරාජයකු පිට නැඹී ප්‍රහාවතිය ද නාවාගෙන පුද බිමට බැස සිංහනාද කෙලෙළේ ය.

3719. නාද කරන්නා වූ ඒ කුස රජුගේ හඩ අසා සිංහයකුගේ හඩ අසු සෙසු මුවන් මෙන් කුසහඩින් බියපත් වූ සෙසු රජවරු ඒ මේ අත පළාගියහ.

3720. ඇතරුවේ ද බල ඇශ්‍යීයෙහි වූවේ ද රියැයුරේ ද පාබල සේනාවෙහි වූවේ ද කුස හඩින් බියපත් වූවාහු ඔවුනොවුන් සිදගත්හ.

3721. ඒ පුද බිමෙහි (කුසරජ ගේ පරාත්‍යමය) දැක තුව සින් අති ගනු දෙවෙන්ද්‍ර තෙමේ කුස රජුට වෙරෝවන නම් මැණිකක් දුන්නේ ය.

3722. ඒ රජ තෙමේ ඒ පුද්ධය දිනා වෙරෝවන නම් මැණිකක් ලැබ හස්තිරාජයා පිටට නැගුණේ නාගරයට පිවිසේයේ ය.

3723. සැත්තිය රජුන් සත් දෙන ඒවුගාහයෙන් ගෙන බැද, දේවයන් වහන්ස, මෙවුහු තමුන්නාන්සේ ගේ සතුරෝ වෙති යි මධිලජු වූ මදු රජුට හාරදුන්නේ ය.

3724. සබේවි තේ වසඩගතා අමිතතා විහතා තව,
කාම් කරෝහි තේ තයා මුණ්ධි වා තේ ගනසුළු වා.
3725. තුලෙනවි¹ සත්‍යවා එතේ නහි තේ මූදා සත්‍යවා,
ත්‍රිතෙසුදුව නො මහාරාජ මුණ්ධි වා තේ ගනසුළු වා.
3726. ඉමා තේ දිනරෝ සත්‍ය දෙවකණුදැපමා සුඟා,
දින් නොසා එකෙකා ගොනතු ජාමාතරෝ තව.
3727. අම්හාක්‍රමණ්ඩිව තාසණ්ධි පවා නො සබේවිස්ථිරෝ,
ත්‍රිතෙසුදුව නො මහාරාජ දෙහි නොසා යදීවුණු.
3728. එකමෙකස්ස එකෙකා අද සිහස්සරෝ කුසේ,
බත්තියානා තද නොසා රසේක්කා මදුස්ස දිනරෝ.
3729. පිණිතා² තෙන ලාභන තුව්‍යා සිහස්සරෝ කුසේ,
සකරටධානි පායි-සු බත්තියා සත්‍ය තාවදේ.
3730. පහාවත්තික්කි ආදය මණිං වෙරෝවනා සුඟා,
කුසාවත්තිං කුසේ රාජා අගමාසි මහඩලා.
3731. තුළසු එකරලේ යත්තා ප්‍රංශනතා කුසාලත්තිං,
සමානා වණ්ණරුපෙන නාණ්ඩමණ්ඩමර්ංරෝවයුං.³
3732. මාතා පුතෙනන සබහස්ථී උහයා ව ජයමුත්ති,
සමෘතා තේ තද ආසුං එීත් ධරණීමාවදුනයි.

1. කුසජාතකා.

1. ඇයෙක්ව - වි. මජසා. යුවා.

2. පැණිත - වි. මජසා.

3. රෙට්ටිසි-සු - මජසා.

3724. මේ සියල්ලෝ ම තමුන්නාන්සේ ගේ වසයට පැමිණි-යාහුය. තමුන්නාන්සේ ගේ සතුරෝ දිනසන ලද්දහ. කැමැත්තක් කරනු මැනැවී. මොවුන් මිදීම හෝ නැඩීම හෝ කරනු මැනැවී.

3725. මහරජ, මොවුහු ඔබගේ ම සතුරෝ වෙති. මොවුහු මාගේ සතුරෝ නො වෙති. තමුන්නාන්සේ ම අපගේ අධිපති-වපු ය. මහරජ, තමුන්නාන්සේ ම මොවුන් මිදීම හෝ නැඩීම හෝ කරනු යෙදේ.

3726. දේවධිනි, තුඩිගේ මේ දිව්‍ය කන්‍යාවන් බඳු දුවරු සන් දෙනොක් වෙති. ඔවුන්ගෙන් එක එක දුව බැහින් දෙනු මැනැවී. එසේ දීමෙන් මොවුහු ජාමාත්‍යාජු (බැණාවරු) වෙත් වා.

3727. මහරජ, ඒ දුවරුන්ට ද අපට ද යන සියල්ලන්ට ම අධිපතියා ඔබ ම ය. යම් දුවක යමකුටදෙනු කැමැත්තෙහි නම ඔබ ම ඇය ඔහුට දෙනු යෙදේ.

3728. එ කළේහි සිංහස්වර ඇති කුස රජ තෙමේ මදු රජුගේ දුවරුන් ඒ ස්සෑත්‍රියයන් අතුරින් එක එක ස්සෑත්‍රියයාට එක එක දුව බැහින් දුන්නේ ය.

3729. එ කෙනෙහි ම ඒ රජවරු සන් දෙන ඒ ස්ත්‍රී ලාභය නියා, සිංහස්වර ඇති කුසරජ කෙරෙහි තුවු සින් ඇත්තාහු, පිනාගිය සොම්නස ඇත්තාහු සිය රටවිලට සිය හ.

3730. මහබලැති කුසරජ තෙමේ ප්‍රහාවතිය ද වෙරෝවන නම ප්‍රී යහපත් මැණික ද ගෙන කුසාවතියට ගියේ ය.

3731. එක ම රියෙහි යෙමින් කුසාවතියට පිවිසෙන්නා වූ ඒ දෙදෙන මිණි රුවන් කාන්තිය නියා (පිවිසෙන්නා වූ ඒහැලයන් හා රුපයෙන් සමාන වූවාහු ඔවුනාවුන් ඉක්මවා නොබැඳේ හ.

3732. කුස රජු ගේ මව තොමෝ පුත්‍රයා හා එක්වූවා, ය. ඒ අතු සැමි දෙදෙන ද සමහි වූවාහු එතැන් පටන් එවිතාන්තය දක්වා සමෙද්ධ වූ පාරීවියෙහි සතුවින් එසය කළහ.

2. සොජනාජ්‍යාතක.

3733. දේවතානුසි ගඟිබෙඩා ආද සකොං පුරිජ්දදේ,
මනුස්ස තුනො ඉතිමා කරු. ජාත්‍යාමු ත. මයා.
3734. නමහි දෙවා න ගඟිබෙඩා නමහි සගකා පුරිජ්දදේ,
මනුස්ස තුනො ඉතිමා එව්. ජාත්‍යාමි හාරත.¹
3735. කතරුපමිදා භෞතා² වෙයුවවව. අනාපකා,
දේවමත වසස්මානමි අනොවසස්. හට්. අකා.
3736. තතො වාතාතපෙ සොරේ සිතව්‍යාය. හට්. අකා,
තතො අම්බනමෝජක්³ ව සරතාණ. හට්. අකා.
3737. තතො පීතානි රඩ්‍යානි වසිතො තෙ හට්. අකා,
තතො එකසත්. බතොය අනුයනෙනා හට්. අකා.
3738. පතීතාසුශ්⁴ මයා භෞතා වර න. හක්කුලීව්‍යසි,⁵
හන්සීයාන. අසිසරථ. නාරියා ව අලභ්‍යනා
නීවෙසනානි රමණානි මයා භෞතා දිමූසේ.
3739. අථ වා අඛිග වා මගධි⁶ මයා භෞතා දිමූසේ,
අථ වා අසිසකාවනානි⁷ සුමනා දමත තෙ මයා.
3740. උපචිං. වාපි රජ්‍යාස මයා භෞතා දිමූසේ,
සවේ තෙ අසේෂා රජ්‍යන අනුසාස යදීව්‍යසි.
3741. න මේ අනෙකාපි රජ්‍යන නාගරෙන ධනෙන වා,
අඳාපි ජනාපදෙන අසේෂා මයෙන් න විජ්‍යති.
3742. භෞතාව රටේ විජිතෙන අරකෙකුද අන්සී අසිසමා,
පිතා මයෙන් ජනෙනති ව උහා සම්නති අසිසමේ.
3743. තෙසාහ. පුබක්වරීයසු පුක්කං. න ලහාමි⁸ කාතලේ,
හවනතා. අජ්‍යකාවර. කන්වා මසාණ. යාචාමු. සංවර්.

1. හාරත - මරයා.

2. ගොනො - සායා.

3. අම්බනමෝජක්සු - මරයා, සායා.

4. පතීතාසුශ් - මරයා,

5. වදන. උජ්ජුව්‍යම්ව්‍යසි - මරයා.

6. අටවකිවා. මගධි - මරයා. සායා.

7. ලභාමි - මරයා.

8. යාච්චු - මරයා.

2. සොජනාජ් ජාතකය

3733. නුත් දෙවියෙක් වෙහිද, ගන්ධර්වයෙක් හෝ වෙහිද, නැතගාන් පූරීජාද නම් ගකුයා වෙහිද, මෙනුමා වූ සංදේ ඇත්තෙක් වෙහිද, අපි ඒ කරුණ කෙසේ දෙනු ලැබේද?

3734. රජතුමනි, මම දෙවියෙක් නො වෙමි. ගන්ධර්වයෙක් ද නො වෙමි. පූරීජාද නම් ගකුයාද නො වෙමි. මෙනුමා වූ සංදේ ඇත්තෙක් වෙමි. ඒ කරුණ මෙයේ දෙනුව.

3735. පින්වතා විපින් මහත් කායවෙයාවතික කරමය කරන ලදී. එනම් පින්වත් තෙමේ වැඩි වස්තා කල්හි නැවැත්වීම කෙමෙල් ය.

3736. තවද පින්වත් තෙමේ දරුණු වූ සුළහ හා අවිව ඇති කල්හි සිහිල්සෙවණ කෙමෙල් ය. නැවැත පින්වත් තෙමේ සතුරන් මධ්‍යයෙහි ර් පහරින් වැළකීමද කෙමෙල් ය.

3737. තවද, පින්වතා සමඟ අපට වසහ කෙමෙල් ය. තවද එක් සියයක් උජ්න් අප අනුගාලීකයන් කෙමෙල් ය.

3738. අපි පින්වතාට සතුව වූවමෝ වෙමු. පින්වතා යම් රත්නයක් කැමැත්තේ නම් එය ඉල්ලාගනු මෙනැවි. ඇත්තානාද, අයේ රියද, අලංකාරයන් සැරුපු ස්ත්‍රීන්ද සින්කලු ගෙවලද යන මෙවා අපි පින්වතාට දෙමිහ.

3739. තොගානාන් අගුරමෙහි රජය හෝ මගධ රටෙහි රජය හෝ අපි පින්වතාට දෙමිහ. තවද අස්සක නම් රට හෝ අවින්ති නම් රට හෝ අපි තුවුපින් ඇතිව පින්වතාට දෙමිහ.

3740. අපි පින්වතාට රජයන් අඩක් හෝ දෙමිහ. ඉදින් මුළු දැඩිව රජයන් ප්‍රයෝගන වේ නම් එයද දෙමිහ. යමක් කැමැත්ති නම් එය අණ කරව' යි (මතොජ රජ කියා සිටියේය.)

3741. මහරජ, මට රජයන් හෝ නගරයෙන් හෝ ධනයෙන් හෝ ප්‍රයෝගනයෙක් නැත. වැළි ජනපදයන්ද මට. ප්‍රයෝගනයක් නො වේ.

3742. මහරජ, පින්වත්පූ ගේ රජයන් ආභාවතුය පවත්නා දේයය තුළ හිමාලය වනයෙහි ආගුමයක් ඇතේ. ඒ ආගුමයෙහි මාගේ පියත් මවත් දෙදෙනා වෙසෙනි.

3743. මම ඒ පූර්වාවායා වූ මාපියන් කෙරෙහි වත් පිළිවෙත් පවත්ලා පින් ලැබේ ගෙනුමට ඉඩ නො ලැබේ. එ බැවින් ඩින්වත්පූ සහිත්වරින් ගොස් සොජ පණ්ඩිතයන් දන්වා ආයතිස්වරය යදිමු යි නත්ද තවුයා කී ය.

3744. කරෝම් තෙ තා වවනා ය. ම. ගණසි බ්‍රාහමණ,
එතක්ද බො නො අකබාහි කිවේතෙහා ගහානු යාචකා.
3745. පරෝයතා ජාතපද¹ මහාසාලා ව බ්‍රාහමණ,
ඉමෙ ව බන්සා සට්ටේ අභිජාතා යසස්සිතො
භවක්ද රාජා මතොප්‍රා අල්. හෙසස්ත්‍රා යාචකා.
3746. ගන් අයසි ව යොපේනු රථ. සනතායා සාරලී,
ආබන්ධානී ගණනා පාදේසුයසාරය. ධිපේ
අසසම. ත. ගම්ස්සාම් යතු සමැනි කොසියා.
3747. තතො ව රාජා පායාසි සෙනාය වතුරඩිනී,
අගමාසි² අසසම. රම්. යතු සමැනි කොසියා.
3748. කසිය කාදම්බියා³ කාප්‍රා වෙහාස. වතුරඩිලෝ,
අ.ස. අසම්ප්‍රාය. එති උදහාරණය ගුණතො.
3749. අහ. සෞමෙනා මහාරාජ, තාපසා සහිතඩිතො,
භරාම් මානාපිතරෝ රත්න්ද්‍රිවමනන්දීතො.
3750. වතො එලක්ද මූලක්ද ආහරිතා දිසම්පනී,
පොයසම් මානාපිතරෝ පුවෙශකතමනුස්සරු.
3751. ඉව්‍යාම අසසම. ගනු. යතු සමැනි කොසියා,
මණු. නො යොනා අකබාහි යෙන ගවෙශමු අස්සම්.
3752. අය. එකපදී රාජ යෙනොන. මෙසසයනිහා.,
කොවිලාරෝ සක්‍රිතනු. එතු සමැනි කොසියා.
3753. ඉද. වත්‍යාන පක්කාම් තරමාතො මහාඉසි,
වෙහාය අත්‍යාලිකඩ්ස්. අනුසාසිතාන බන්සායේ.
3754. අසසම. පරීමර්ජීතා පසුක්‍රේපනතාන ආයතන.,
ප්‍රාණජ්‍යසාල. පරිසිතා පිතර. පැබොදයි.

1. ජනපද - වි. මජය.

2. අගමා - වි. මජය.

3. කාදම්බියා - මජය.

3744. බ්‍රාහ්මණය, යමක් මට කියනි නම් ඒ ඔබගේ වචනය මම ඉවු කරමි. මේ කරුණ ද අපට කියනු මැනැවී. ඒ ස්වභාව ඉල්ලන්නෝ කොපමණ ද?

3745. ගතාධික ජනපද වැඩියෝ ද ගතාධික බ්‍රාහ්මණ මහා-සාල කුලිනයෝ ද, උසස් උන්පත්ති ඇති යස පිටිවරින් පුන් මේ සියලු රජවරු ද, මනෙෂ රජ නම් වූ පින්වත් තෙමේ ද යන සියල්ලෝ ම සොඟ පණ්ඩිතයන් කමාකරවන්නෝ වෙති.

3746. ඇතරුවෝ ඇතුන් ද, අයරුවෝ අපුන් ද සරසා යොදත්වා සාරපීය, නුඩි ද රිය සරසව. ඇතුන් අපුන් හා රජ සැරසිය පුතු බඩු ගනිවු රියයිනි තබන ලද බිජපාදයන්ති බිජ සිසවත් වා. යම් අසපුවෙක්හි කොසිය ගොත්තිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නෙමි (යි ද රජ තෙමේ නියම කෙලේ ය.)

3747. රජ තෙමේ සිවුරහසෙනැහින් පිටිවරනා ලද්දේ ඒ නාගරයෙන් පිටත්විය. යම් අසපුවෙක්හි කොසිය ගොත්තිකයා වෙසේ ද ඒ අසපුවට ගියේ ය.

3748. කොලොඩ්මූවා කද සතරගුලක් උරහිය ස්පර්ශ නො කරමින් ම අහසින් එයි. (මෙය) දිය ගෙනොන්නට යන්නා වූ කවර නම් කෙනෙකුගේ කද ද දි මනෙෂ රජ ප්‍රශ්න කෙලේ ය.

3749. මහරජ, මම වූත රක්නෙම් සොඟ නම් තවුස්මි. ය ද්වල් නො කම්මැලී වූයෙම් මාපියන් පොළණය කරමි.

3750. මහරජ, වනයෙහි ගෙඩි ද අල ද ගෙනපුත් පෙර කළ උපකාර සිහිකරමින් මම මා එයන් පොළණය කරමියි සොඟ තාපසයා කී ය.

3751. යම් අසපුවෙක්හි කොසිය ගොත්තිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නට කුමැත්තෙමු. සොඟ තාපසයන් වහන්ස, යම් මහකින් අසපුවට යමු ද ඒ මහ කියනු මැනැවී.

3752. මහරජ, මේ එකපදික මාරුගය වේ. මේ මහින් යවි. යම් දිසාවෙක්හි මෙසයට බුදු පැහැති මනා ව පිපි ගිය කොබේ-ලිල ගහින් ගැලුණිගත් වනය පෙනේ ද, මෙහි මාගේ පිය වූ කොසිය ගොත්තිකයා වෙසේ ය දි සොඟ තාපසයා කිමෝ ය.

3753. මහරජ වූ සොඟ තාපස තෙම මෙය කියා රුපන්ට අනුගාසනා කොට ඉක්මන් ව අන්තරිස්ස නම් වූ අහසට පැන නැගැ (අනොනතන්ත විලට) ගියේ ය.

3754. අසපුව හැමද අපුනක් පනවා පන්සලට පිවිස පියාට (ඕවුන් ආ බව) දැනැවී ය.

3755. ඉමෙ ආයත්ති රාජාතො අඩිජාතා යසසිතො, අස්සමා නියවැමින්වාන නිසිදහී¹ මහාඉසි.
3756. තසස තං වචනා සුනු තරමාතො මහාඉසි, අස්සමා නියවැමින්වාන පදමාරමක උපාවිසි.
3757. තක්ව දිස්වාන ආයත්තා ජලනකරිව තෙපසා, බතත² සංස්කරිතුණුහා පෙනායි එන්දුවී.
3758. කසස හේරි මුදිඩා ව සංඛා පන්වයෙදෙණිමා,³ පුරමතා පටිපන්නති හාසයත්තා රලේසහා.
3759. කසස කක්ෂිනපරේවන පූංුතා විජ්‍යවණ්ඩිතා, යුවා කළාපසනුදෙධා කො එති සිරියා ජලං.
3760. උකානා මුතේ⁴ පහැකිව බැඳිබාරස ගතිහං, මුබක්ෂි රුවිරෝ හාති කො එති සිරියා ජලං.
3761. තසස පහුණිතං ජනතා සසලාකා මතොරමං, ආදිඡිවර්යාවරණ⁵ කො එති සිරියා ජලං.
3762. කසස අඩනා පරිභායා වාලවීජනිමුතමා, වරනති වරප යුද්‍යස්සා⁶ හන්වීකඩුශේන ආයතා.
3763. කසස සෙනානි ජනතිනි ආජානීයා ව වලේනා,⁷ සමන්තා පරිකීරනති කො එති සිරියා ජලං.
3764. කසස එකසතං බිත්‍යා අනුයත්තා යසසිතො, සමන්තා අනුපරියතිනි කො එති සිරියා ජලං.
3765. හන්වී අස්සා රථා පතනි සෙනාය වතුරඛනී, සමන්තා අනුපරියතිනි කො එති සිරියා ජලං.
3766. කම්පිසසා මහති සෙනා පිළිඳිතො අනුවත්තති, අක්කඩ්‍යානි අපරියත්තා සාගරසේස්ව උග්‍රමියා.

1. නිසිද නිං මහා ඉසේ - රී. මජසා.යසා.
 2. බතත - මජසා.
 3. නිසිමා - මජසා.
 4. මුතේ - මජසා.
 5. ආදිවත රසාවරණ - ම.ජසා.
 6. වැපුණුද්‍යාසා - මජසා.
 7. වලේකා - මගසා,

3755. මහර්මි වූ පියාණන් වහන්ස, උසස් උත්පත්ති ඇති මහපිටිවරින් යුත් මේ රජවරු ඔබ දැකුමට එති. අසපුවෙන් නික්ම දෙරවුව සම්පයෙහි පනවා නිබෙන අස්ථනෙහි හිදැනු මැනුවි.

3756. මහර්මි තෙමෙ ඒ සොං පැණ්ඩිතයාගේ වචනය අසා ඉක්මන් කොට අසපුවන් නික්ම දෙරවුව සම්පයෙහි පනවා නිමුණු අස්ථනෙහි හිදැන්තේ ය.

3757. සෘතිය සමුහය විසින් පිටිවරන ලද තේජසින් දිලි-සෙන්නාක් මෙන් එන්නා වූ ඒ රජු දැක කොසිය ගොත්ක මහර්මි තෙම මෙය ප්‍රකාශ කෙලේ ය.

3758. බෙර ද, මිහිඹ බෙර ද, සක් ද, පනා බෙර ද, ගැට බෙර ද යන මෙවා රාජුග්‍රීයන් තුවු කෙරෙමින් කවරකුගේ ඉදිරියෙන් පිළිපන්තේ ද?

3759. මහන් වූ විදුලියක බඳු රන්මුවා නළල පටින් පරික්ෂිපත කරන ලද්දේ කවරකුගේ නළල කෙළවර ද? යුතු හියවුරු වලින් සැරසි ගොහායෙන් දිලිසේමින් එන තරුණයා කවරරක් ද?

3760. කඩුරු උදුනෙහි ඔප කරන ලද ස්වරුණයක් මෙන් කිහිරුහුරු බඳු වරණවත් මුණුන් ද මත්නාජ්‍ය ලෙස බෙලයි. ශ්‍රීයන් බෙලමින් මේ කවරරක් නම් එයි ද?

3761. සිරු රස් වළක්වන්නා වූ සලාක සහිත වූ සින්කුලු ජ්‍යුයක් කවරකුහට අල්වන ලද ද, ගොහායෙන් මේ කවරරක් ඒ ද?

3762. අතු පිට තැඟ එන්නා වූ කවර නම් උතුම නුවණුන්තකුගේ සිරුර පිටිවරාගෙන උතුම වූ එල් විදුනාව හසුරුවද් ද,

3763. යුද ඇශ්‍රීමින් සරසන ලද ආජාතීය අසුන්පිට තැඟී කවරකුගේ හාත්පස ග්වෙනවිසුතු අල්වා සිටිද් ද, ගොහාවෙන් දිලිසේමින් මේ එන්නේ කවරරක් ද?

3764. අනුව මෙන් කරන්නා වූ පිටිවරින් යුතු වූ එක් සියයක් සෘතියයෝ කවරකුගේ හාත්පස පිටිවරමින් යෙද්ද, ගොහාවෙන් දිලිසේමින් මේ එන්නේ කවරරක් ද?

3765. හස්තීභු ය, අශ්වයෙය් ය, රිය ය, පාබල සෙනාග ය යන සිවිරහ සෙනාග කවරකුගේ හාත්පස පිටිවරා එයි ද, ගොහායෙන් දිලිසේමින් කවරරක් නම් එයි ද?

3766. සාගරයාගේ නොකැළමුණා වූ අසිමිත රළ මෙන් මේ මහන් සේනාව කවරකු පිටිපසින් අනුගමන් කෙරේ ද?

3767. රාජාහිරාජ මතෙනාජේ ඉනෙදුව ජයන්. පත්‍රි,
නාජුසියාත්මකාවර්. එත් අසියම්. බුජම්බාරිනා.
3768. තමස්සා මහත් සෙනා පිටියිනා අනුවතනත්,
අමස්බාහත් අපරියනතා සාගරසෙස්ව උංමියෝ.
3769. අනුලිතතා වින්දනෙන කාසිකුතනමධාරීනා,
සබෑ පස්සුලිකා ඩුන් ඉසින්. අපසුපාගමු.
3770. කවචි නු හොතො කුසල්. කවචි හොතො අනාමයා,
කවචි උණෙශ්න යාපෙම කවචි මූල්‍යලා බහු.
3771. කවචි සිංසා ව මකසා අප්පමෙව සිරි-සපා,
වතෙ වාලමිගාකිණෙන් කවචි හිංසා න විෂ්න්.
3772. කුසල්කෙශ්ව නො රාජ අලේ රාජ අනාමයා,
අලේ උණෙශ්න යාපෙම අලේ මූල්‍යලා බහු.
3773. අලේ ඩිසා ව මකසා අප්පමෙව සිරි-සපා,¹
වතෙ වාලමිගාකිණෙන් හිංසා අමහා² න විෂ්න්.
3774. බහුනි ව්‍යුසුපුගානි අසියමේ වසනො³ ඉඩ.
නාහිජානාම් උප්‍යන්තා ආඩාධා අමතෙරම්.
3775. ස්වාගතනෙනා මහාරාජ අලේ තෙ අදුරාගතා,
ඉසිසරොසි අනුපාතෙනා ය. ඉඩන්සී පවෙදය.⁴
3776. තින්දුකානී⁵ පියාලානි මධුකෙ කාසා මාරියෝ,
එලානි බුදුකජානී ඩුස්ස රාජ වර්. වර්.
3777. ඉදුම්පූ පානීය. සින් ආහත. ශිරිගැහැරා,
තතො පිව මහාරාජ ස්ථව කු. අහිකත්තිසි.
3778. පටිගත්තීත. ය. දිනතා සබෑසිය අයසිය. කතා,
නාජුසියාපි නිසාමෙම වවනා. ය.⁶ පවිත්ති.

1. සරිසපා – මඟයා.

2. මයා – මයා.

3. සමතෙනා – මඟයා. සමතෙනා – එ.

4. පවෙදය – මඟයා.

5. තින්දුකානී – මඟයා.

6. කාසා – එ. මඟයා.

7. සො – මඟයා.

3767. රාජාධිරාජ වූ මතොජ රජ ජයට පත් තවතිසා වැඩි දෙවියන්ගේ ප්‍රධානයා වූ ගත්‍යා මෙන් නඟ්‍යාගේ පිරිසට එක් වී අප කමාකරවා ගැනීමට මූහ්මටවාරි වූ අපගේ අසපුවට එන්නේ ය.

3768. සාගරයාගේ තොකුලුණින් වූ අසිමිත රළ මෙන් මහන් වූ මේ සේනාව ඔහුගේ පිදිපසින් ගමන් කරන්නේ ය.

3769. සඳහන් ගැල් වූ සිරුරු ඇති ව උතුම කසියල දරන්නා වූ ඒ සියලු රජවරු ම ඇදිලි බැඳගත්තාභු සංඝින් සම්පාදන එලැකියහ.

3770. කිමෙක් ද, පින්වතුන් වහන්සේට සැප ද? කිමෙක් ද, පින්වතුන් වහන්සේට රෝග පිඩා නැද් ද? කිමෙක් ද, පිඩු සිභා යුමෙන් යැපෙන සේක් ද? කිමෙක් ද, අල මුල් හා පලවැල බොහෝ වෙද් ද?

3771. බිජැ ලේ බොන මැස්සේ ද මදුරුවෙක් ද දිර්ස සර්පයෝ ද කිම ස්වල්ප වෙද්, ව්‍යාලමෝගයන්ගෙන් ගැවැසිගත් මේ වනයෙහි කිම හිංසාවක් නැද් ද?

3772. මහරජ, අපට සැප ය. අපට රෝග පිඩා ද තැන. තව ද මහරජ, අපි පිඩු සිභීමෙන් යැපෙමු. අල මුල් හා පලවැල ද බොහෝ ය.

3773. තව ද බිජැ ලේ බොන මැස්සේ ද මදුරුවෙක් ද දිර්ස ජාතික සර්පයෝ ද ස්වල්ප වෙති. ව්‍යාලමෝගයන්ගෙන් ගැවැසිගත් මේ වනයෙහි අපට හිංසාවක් නැතු.

3774. බොහෝ අවුරුදු ගණන් මේ අසපුවහි වසන්නා වූ මට හටගත් අමතොඡ ආබාධයක් ගැන තොනා දනිමි.

3775. මහරජ, ඔබ ගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමකි. ඔබ ගේ පැමිණීම අයහපත් පැමිණීමක් තො වේ. මෙහි පැමිණී ඔබ අධිපති වෙහි ය. මෙහි යමක් ඔබ කැමුත්තේහි තම එය දත්ත්වනු මැතැවි.

3776. මහරජ, මී මෙන් මිහිර රසුනි රන්වන් තියිරි ය, මොර ය, එර්මිණියා ය යන කුඩා එලවර්ග වෙති. එයින් හොඳ හොඳ ගෙඩි අනුහව කරව.

3777. අනවත්තේ විලෙන් ගෙනෙන ලද මේ සිසිල් පැන් ද තිබේ. මහරජ, කැමුත්තේහි තම එයින් පානය කරනු මැතැවි.

3778. තාපසයන් වහන්ස, අපට යමක් දෙන ලද තම එය අප විසින් පිළිගත්තා ලදී. අප සියලු දෙනාට ම නුති වහන්සේ විසින් ආගන්තක සත්කාර කරන ලදී. නඟු ප්‍රශ්නීන තෙමෙ යමක් කියා තම ඔහු ගේ කීම ද අසනු මැතැවි.

3779. අභ්‍යාච්චාවරණා නෘත්‍යීය හොතො සන්නිකමාගතා,
සුජාතා මේ හට් වචන් නෘත්‍යීය පරිසාය වි.
3780. පරෙරාසන් ජාතපද මහාසාලා ව ඕෂුමණා,
ඉමෙ ව බන්සා සහඛැබ අහිජාතා යස්සීනො
හවුණු රාජා මහාපෝ අනුම සූද්‍යනු මේ වවෙ.
3781. ගය වයන්නී සම්නාරෝ යයාබාති ඉඩ අඡුලමේ,
අරුණ සුදු ගුතහව්‍යානී සුජාතා වචන් මම.
3782. නමො කහ්වාන ඩුනානා ඉපිං වසඩාමි සුඩුන්,
සො තුළාග දැක්වීමෙන්¹ බාහු තව කොසිය සම්මනා.
3783. පිතර් මේ ජ්‍යෙෂ්ඨාක්ෂි හතුකාමසී මේ සනො,
විර පුදුසුමිද් යානා මා මා මා කොසිය වාරය.
3784. සැපිහෙත් උපසුදුත් මමෙත් උපනිසස්,
ලංකානපාරිවරියාය දිසරත්නා තායා කත.
මාතාපිතුසු පුදුසුන් මම ලොකදිද හට.
3785. තලෙව සනත් මතුජා ධමෙම ධමුපද් විදු,²
මෙහෙ සහස්‍ය ලොකස් යථා ඇතායි ක්‍රි. ඉසේ.
3786. ලංකානපාරිවරියාය මාතාපිතු සුබාවහා,
තා මා පුදුසුහිවාරෙනි අරියමඟාවරෝ නරෝ.
3787. සුජාතා හොතොතා වචන් භාතු³ රුජ්ඩාවරා මම,
කුලවෘයා මහාරාජ පොරාතු පරිභාපය.
අධුමුවාරී⁴ ගො ගේවෙයා නීරයා සො උපපුදුත්.

1. දක්වීන් - මෙසය.

2. විද - මෙසය.

3. භාතු - වි. මෙසය.

4. අධුමුවාරී ජේවෙයාසු - මෙසය, සාමාජික අධුවාරී ජේවෙයා - වි.

3779. අපි නඟුපත්ධීතයාගේ ඉල්ලීම නිසා පින්වතුන් වහන්සේ වෙත ආමා. පින්වත් සොජ පණ්ඩිත තෙමේ මාගේ වචනය අසාවා, නඟු පණ්ඩිතයාගේ ද පිරියගේ ද වචනය අසාවා.

3780. ගතාධික ජනපද වැඩියෝ ද ගතාධික මාජ්මනු මහාසාල කුලිනයෝ ද උසස් උත්පත්ති ඇති යස පිරිවරින් පුත් මේ සියලු රජවරු ද මහොත් රජ නම් වූ පින්වත් තෙමේ ද මාගේ වචනය අනුඛනින් වා.

3781. මේ ආගුමයෙහි රස් වූ යම් අමත්‍යාංශ කෙනෙක් වෙද්ද, වංද්ධාබයට පත් වූ හෙයින් භුත නම් වූ ද තරුණ හෙයින් භව්‍ය නම් වූ ද යම් දෙවි කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ ම මාගේ වචනය අයන් වා.

3782. දෙවියන්ට නමස්කාර කොට යහපත් වුත ඇති සොජ සාම්බරයන්ගේ මෙය කියමි. කොසිය ගොත්ති සාම්බරය, ඒ මේ දකුණු අං යයි සම්මින ඔබගේ සහෝදරයා වෙමි.

3783. මාගේ පියා ද මවද පොෂුය කරන්නාට කුමැත්තා වූ මට කමාකළ මැනවි. විරයන් වහන්ස, මාපියනට උවටුන් කිරීම නිසා අත්වන පින ස්වර්ගලොකාන්පත්තියට හේතු විෂ්නකි. කොසිය ගොත්තිය, මා ඒ පිහෙන් නො වළක්කනු මැනවි.

3784. මේ මවු පිය උපස්ථානය වනාහි සත්පුරුෂයන් විසින් වර්ණනා කරන ලද්දකි. මෙය කිරීමට මට ඉඩ හරුව. ඔබ විසින් දිගුකළක් දක ප්‍රහාසනේන් නැගිටීම ය, කුද මහත් වනාවන් කිරීම ය යන වශයෙන් උපස්ථාන කරන ලදී. මම ද මවු පියන් කොරේහි උවටුන් කොට පින් සිදු කර ගනු කුමැත්තෙමි. එයට ඉඩහුර ඔබ ලට ස්වර්ගලොකය සාධා දද්තෙන් වව්.

3785. සාම්බරය, තුළ වහන්සේ ලෙන් ම දත්තා වූ වෙනත් මිනිස්සු මෙහි ඇත. ඔවුහු නොයෙක් ආකාර ඇති ධරුඩියෙහි වංද්ධාපවායනයට අයන් වන මවු පිය උපස්ථානය ස්වර්ගලොකයට මාර්ගය බව කියති.

3786. මවු පියන්ට කාධික වෙතසික සුව ගෙනදද්තා වූ දක ප්‍රහාසනේන් නැගිටීම ය, කුද මහත් වනාවන් කිරීම ය යන මෙයින් උපස්ථාන කිරීමට ඉඩ නො දී යමෙක් මා වළකන්නේ නම් ඒ මිනිසා දායාමාර්ගය වළකන්නෙකි යි නඟු පණ්ඩිතයා කිවේ ය.

3787. මාගේ සහෝදරයාගේ පිරිසට අයන් ව ආවා වූ මේ සියලු පින්වත්තු මාගේ වචනය අසාවා. මහරජ, පැයැණි වූ කුල්විංගය පිරිහෙළමින් අධර්මයෙහි ගැසිරෙන්තා වූ යම් වැඩිමහල්ලෝ වෙයි ද, හෙතෙම තිරයෙහි උපදී.

3788. ගය ව ධ්‍රවමයෙ කුසලා පොරාණයය දිසම්බන්,
වාරිනෙනා ව සම්බන් න තෙ ගව්නති දුගැනී.
3789. මාතාපිතා ව හාතා ව හගිනී කුතිබනකිවා,
සතේබ ජේටයිසය ගත හාරා එවං ජානාහි හාරන.¹
3790. ආදියිනා ගරු හාරං නාවිකො විය උස්සිහෙ,
ධම්මකු නපුමඟුප්පේ² ජේවත්‍යාච්‍යාම් රෙප්සහ.
3791. අධිගතමහා³ තමේ කුණ් ජාලංච ජාතවේදනා,⁴
එවමේව ගනා හවං ධම්මා කොසියා පවිද්‍යයි.
3792. යථා උදයමාදිවෙද ව්‍යුපුද්දවා පහඩකුරා,
පාණිනා පවිද්‍යයින් රුප කළුණාණපාපකං
එවමේව ගනා හවං ධම්මා කොසියා පවිද්‍යයි.
3793. එවං ගම යාවමානසස අසුරලි නාවුබුණුක් එ,
තව බඩුවරෝ⁵ හෙසස් වූපිසිතා පරිවාරකො.⁶
3794. අඩු නැඳ පජානාසි සඳහම්ම සබනී දෙසිනා,
අරියා අරියසමාවාරා බාලුනා සුං මම රුච්චයි.
3795. ගවනානා වදුම් ගොනිකුට සුණාර වවනා මම,
නායං හාරෝ හාරමෙනා අපු මයෙන් කුද්වනා.

1. සාරඛ - මෙය.

2. පම්ප්‍රභාමි න - මෙය.

3. අධිගම - මෙය, අධිගමන - සායා,

4. ජාතවේදයා - මෙය,

5. තුළපටයිවරෝ - මෙය, තුළපටයිවරා - සායා,

6. පරිවාරකො - මෙය,

3788. මහරජ, වංද්ධාපවායන සංඛ්‍යාත ප්‍රවේණි ධර්මයට දක්ෂ වූ යම් කෙනෙක් ටෙද්ද, එරිතු ශිලයෙන් ද පුක්ත වූ ඔවුනු දුගනීයට නො යත්.

3789. රාජ්‍යභාරය උසුලන්නා වූ මහරජ, මාපියෝ ද සහෝ-දරයෝ ද සහෝදරියෝ ද කුත්ති බන්ධුහු ද යන සියල්ලෝ ම වැඩි-මහල්ලාභට හාර වෙති යි දැනැගනුව.

3790. රෙලේස්වරය, මහත් වූ බරක් ගත් තැවියක් අභිමතස්ථා-නය කරා නිරුපදාත ව තැව ගෙනයාමට ගම් සේ උත්සාහ කෙරේ ද එමෙන් ම මම ජේෂ්වර්යාපවායන ධර්මයෙහි ප්‍රජාද වෙමි. මම මුළු ලෝ වැස්සාට ම ජේෂ්වර් ද දෙමි. එබැවින් මම ම නත්ද සමඟ මාපියන් උවවැන්හි යෙදීමට පූජු වෙමි. (කියා සොජ පණ්ඩිත තෙමේ කියේ ය.)

3791. වැසි තිබුණු ජේවයාපවායන ධර්මයෙහි දකුම ලැබෙන පරිදි අපට කොසිය ගොත්ක තාපස තෙම ධර්මය ප්‍රකාශ කෙලේ ය. කදු මුදුන්හි දැල් වූ ගින්නෙකින් හාන්පස රුපයන් බැබැලි පෙනෙන්-නාක් මෙනි.

3792. ප්‍රහාව උපදව්මින් පෙළීවිය බඩුවින්නා වූ සූයී තෙම උදුවෙමින් යහපත් වූත් අයහපත් වූත් රුපයන් සහියනාට යම් සේ ප්‍රකාශ කෙරෙයි ද, එමෙන් ම කොසිය ගොත්ක තාපස තෙමේ අපට ධර්මය ප්‍රකාශ කෙලේ යයි රජ තෙම කි ය.

3793. මෙ සේ කමාව ඉල්ලන්නා වූ මාගේ ආදිලිබැදිම ඔබ නො පිළිගන්නපු නම් ඔබ ම මාපියන් උවවැන් කරව. මම ඔබ හා එක් ව හැසිරන්නෙමි. වතාවන් කරන්නෙක් වන්නෙමි. දිං, රු දෙක්හි අනාලස් ව ක්‍රියා කරන්නෙමි යි නත්ද පණ්ඩිත තෙමේ කි ය.

3794. නත්දය, සත්පුරුෂයන් විසින් දෙයනා කරන ලද සද්ධර්මය තුළ එකාන්තයෙන් දන්නෙහිය. යහපත්වූ යහපත් හැසිරීම ඇත්තෙක්වූ තුළ මට අත්‍යින් ප්‍රියය.

3795. ඒන්වත් පියාණන්වත් පින්වත් මැණියන්වත් මෙ කරුණ කියමි. මගේ විවනය අසනු මැනවි මෙ මවු පිය උපස්ථානය මට කිසි විටෙකත් ස්වල්පමාත්‍රවූ ද බරක් නොවේ ම ය.

3796. තං මං උපයිතං සන්නා මාතාපිතු සුබාවහං,
නැනේදු අභ්‍යාච්චාවරං කන්‍යා උපයානාය යාවති.
3797. ගෝ වේ ඉඩ්ති කාමෙන සන්නානං මූහුම්වාරිනං,
නැඳු වෛං වරට එකා කං නැනේදු උපත්විත්තු.
3798. තයා නාත අනුස්කිෂ්ෂිතා ගෝග තං නිස්කිතා මයං,
උපසායිතු¹ ලහේ නැඳු මුද්‍රිති මූහුම්වාරිනං.
3799. අසිස්ක්‍රීයාව තරුණං පවාප් මාලිතෙරිනං,
විරස්සං නැඳු දිස්වාන හදයං මේ පවෙධති.
3800. යද සුත්‍යාපි සුපිතෙ² නැඳු පස්සාමි ආගතං,
ලදගා සුමනා භෞති නැනේදු නො ආගත්‍යා අයං.
3801. යද ව පරිවුරුණ්‍යාත්‍යා නැඳු පස්සාමි නාගතං,
ඩීයාදා³ ආවිසති ගෝකො දෙමනස්ස්ක්‍රීනප්පකං.
3802. සාහං අජ්‍ය විරස්සාමි නැඳු පස්සාමි ආගතං,
භක්තු ව මයාග්‍රී පියා නැනේදු තො පාවිසි සරං.
3803. පිතු ව⁴ නැනේදු සුජ්‍යියෝ⁵ යං නැනේදු නපුවසේ සරං,⁶
ලහතු තාත නැනේදු තං මං නැනේදු උපත්විත්තු.
3804. අනුකම්ලිකා⁷ පතිච්චා ව පුළුවෙකි රසදදී ව නො,
මගේගා සග්‍යෙස්ස ලොකස්ස මාතා තං විරතෙ ඉසෙ.
3805. පුළුවෙකි රසදදී ගොයි මාතා පුණුදුපසන්නිතා,
මගේගා සග්‍යෙස්ස ලොකස්ස මාතා තං විරතෙ ඉසෙ.
3806. ආකෘතිමාතා පුත්‍යාවලං දෙවනාය නමස්සති,
නකඩනාති ව පුව්ති උතුස්වවිතරාති ව.
3807. තස්සා උතුස්වනාතාය භෞති ගැස්සාවක්කමො,⁸
තෙන දෙහලිති භෞති සුහද තෙන වුවති.

1. උපසානං - මඟයං, යයා.

2. සුපුනෙනං - මඟසං, යයා.

3. තීයා - මඟ,

4. පිතුපි - වි, මඟයං.

5. සුපිත්‍යා - මඟයං.

6. යරං - මඟසං, යයා.

7. අනුකම්පකා - මඟයං, යයා.

8. වෛක්කමො - වි, මඟසං.

3796. මාපියන්හට සුව ගෙනැදන පරිදි උපස්ථාන කළාවූ ඒ මා, නන්ද තෙම පැයන්ත කොට උපස්ථානය කිරීම ඉල්ලයි.

3797. ගාන්ත වූ බ්‍රහ්මවාරි වූ තමුන්නාන්සේප්ලා දෙදෙන අතුරෙන් යමෙක් කැමැති වේද, ඔහුගේ කැමැත්තෙන් නන්ද තෙමේ ක්වරකුට උපස්ථාන කෙරෙදුයි නියම කරගනු මැතිවී සියෝජන පණ්ඩිත තෙම කිය.

3798. පුතු වූ යොඟය, අපි තොප ඇසුරුකලෝ වෙමු. තොප පිසේන් අනුදන්නා ලද මම බ්‍රහ්මවාරිවූ නන්දයා මස්තකයෙහි පිහින්-නට ලබන්නෙමි සි මව කිවාය.

3799. පවතින් කමිපිත වූ ඇසතු දළ්ලක් මෙන් බොහෝ කළකින් නන්දයා දැක මගේ හාය කම්පා වෙයි.

3800. යම් කලෙක නිදුපගන වූ මම ආචාර වූ නන්දයා පිහි-නෙන් දකිම ද, එකල්හි ඔදවැඩිගිය යතුවූ සින් ඇත්තියක් වෙමිද, අපටග් ඒ මේ නන්ද තෙම මෙහි ආයේය.

3801. යම් කලෙක්හි පිනිද ආචාර නන්දයා නොම දක්නෙම ද එව්ව බොහෝ පෙයින් ගොකය හටගනී. මහන් වූ දෙම්නසට ද පැමිණෙමි.

3802. ඒ මම අද බොහෝ කාලයකින් පැමිණියාවූ ද නන්දයා දකිම්. මගේ ස්වාමියානට ද මටද ප්‍රිය වූ අපගේ නන්දයා ගෙට පිවිසේවා.

3803. යම් හෙයකින් නන්දයා පියාට ද ඉනා ප්‍රියයෙක් වේද එහයින් නන්ද තෙමේ ගෙදරින් පිට නො වෙසේවා, පුතු යොඟය, නන්දයා යමක් කැමතිවේ තම් එය ලබාවා. නුඩ් පියාට උපස්ථාන කරව. නන්ද තෙමේ මට උපස්ථාන කෙරෙවා.

3804. නන්ද සාම්වරය, පළමුමෙකාට ම පිහිටවූද මොලොක් සින් ඇත්තා වූද ලේ කිරී කොට දුන්නා වූද අපගේ මව තොමෝ නුඩ් කැමැති වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වරුගලොකයට මාරුය වෙයි. නන්ද සාම්වරය, ඒ මව නුඩ් කැමතිවන්නීය.

3805. පෙර කිරී දුන්නාවූද මව තොමෝ පින් රස්කර ගෙන්නී වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වරුගලොකයට මාරුය වන්නේය. නන්ද සාම්වරය, ඒ මව නුඩ් කැමතිවන්නීය.

3806. පුතු එලය බලාපොරොත්තු වන්නාවූ මව තොමෝ දේවියන් වදියි. නැකුත්ද සාතු හා අවුරුදුද විවාරයි.

3807. ඔයඒ ව ස්නානය කළාවූ ඇයට දරු ගැඹී පිහිටිම වෙයි. ඒ ගැනීන් ඕ තොමෝ දෙලදුක් ඇත්ති වෙයි. එව්ව සෙනෙහස උපදී. එහයින් මව්තොමෝ සුභදයයි කියනු ලැබේ.

3808. සංවහරං වා උගා. වා පරිහරිනු විජායත්,
තෙන සා ජනයන්ති ජනොත්ති තෙන වූවත්.
3809. රැනක්වීමරන ගිටතන අඩකපාපුරුණන ව,
රෝදත්තා පුත්තා තොසේත්ති¹ තොසේත්ති තෙන වූවත්.
3810. තතො වාතාතපේ සොරෙ මම.² කනු උදික්වත්,
දරකා අපුජානත්තා³ පොසේත්ති තෙන වූවත්.
3811. යක්ෂී මාතු ධනා. හොති යක්ෂී හොති පිතුදිනා,
උහයමෙනස්ස ගොපති අපි පුත්තස්ස නො සියා
ඡව්. පුත්තා අදා පුත්තා ඉති මාතා විහෘෂණත්.
3812. පමතක. පරදරසු නිසිලේ⁴ පතකයොබිනෙ,
සායං පුත්තා අනායත්තා. ඉති මාතා විහක්ෂණත්.
3813. ඡව් කිව්වා භතො පොසා මාතු අපරිවාරකො,
මාතරි මිව්වා වරිනුන නිරයං සො උපප්‍රාන්ති.
3814. ඡව් කිව්වා භතො පොසා පිතු අපරිවාරකො,⁵
පිතරි මිව්වා වරිනුන නිරයං සො උපප්‍රාන්ති.
3815. ධනාපි⁶ ධනකාමාතා. නස්සන් ඉති මෙ සුතං.
මාතරං අපරිවරිනුන කිව්ව. වා සො නිගව්වත්.
3816. ධනාපි ධනකාමාතා. නස්සන් ඉති මෙ සුතං,
පිතරං අපරිවරිනුන කිව්ව. වා සො නිගව්වත්.
3817. ආනන්ද ව පමාදේ ව සද හසිනකිලිතං,
මාතරං පරිවරිනුන ලබනමෙතං⁷ විජානතො.

1. සොසේත්ති - වි. මරසං.
2. මහෝ.- මරසං. මල්.- වි.
3. අපරාහනතා. - වි. මරසං.
4. නිසිලේ - මරසං. නිසිලේ - සං.
5. අපරිවාරකො-මරසං.
6. ධනාපි - මරසං. සං.
7. ලබනමෙන - මරසං. සං.

3808. අවුරුද්දක් හෝ රේට අඩු කාලයක් හෝ ගැබ පරි-
හරණය කොට දරුවා වදයි. එහයින් එ තොමෝ දරුවන්
වදනුයි “ඡනෙත්ති” සි කියනු ලැබේ.

3809. තන කිරී දීමෙන් ද එ කියා නැළවීමෙන් ද ගිරිරාංශයට
හොටාගෙන පූඛස්පර්යය ඇතිකිරීමෙන් ද අඩින පූත්‍රයා තුව කරයි.
එහයින් මව “ගතාසෙනති” සි කියනු ලැබේ.

3810. නැවත දරුණු වූ අව පූලං ඇති කල්හි මමායනය
කොට තොදන්නා වූ දරුවා බලයි. එහයින් “පෙළසෙනති” සි කියනු
ලැබේ.

3811. මවගේ යම් ධනයක් වෙයි ද පියාගේ යම් ධනයකුන්
වේ ද ඒ දෙයාකාරවු ම ධනය අපගේ පූත්‍රයාට මේ ධනය වන්නේ
යයි මේ පූත්‍රයා සඳහා ආරණ්ඩකාට තබයි. පූත්‍රය මෙසේ
පිළිගනුව, මෙසේ ක්‍රියා කරව, යනාදින් කියමින් මව වෙහෙස
වන්නිය.

3812. පූත්‍ර යොවුන් වියට පත් කල්හි පරදරුවන් කෙරෙහි
අශ්‍රුමකාට ගෙදර තො එන්නාවූ පූත්‍රයා බලමින් වෙහෙස වෙයි.

3813. මෙසේ දුකශයේ පොජණය කරනලද පුරුෂයෙක් මවට
උපස්ථාන තොකෙරද, මව කෙරෙහි උපස්ථාන තොකිරීම් සංඛ්‍යාත
මිල්‍යාවයනීයෙහි හැසිර හෙතෙමේ තිරයේ උපදී.

3814. මෙසේ දුකශයේ පොජණය කරනලද පුරුෂයෙක් පියාට
උපස්ථාන තො කෙරද, පියා කෙරෙහි උපස්ථාන තො කිරීම්
සංඛ්‍යාත මිල්‍යාවයනීයෙහි හැසිර, හෙතෙමේ තිරයෙහි උපදී.

3815. මවට උපස්ථාන තොකාට ධන කැමුත්තවුන්හට,
ලැබී තිබෙන ධනය පවා විනාශ වෙයි, හෙතෙමේ දුක්ට හෝ
පැමිණෙයයි ද මා විසින් අසන ලදී.

3816. පියාට උපස්ථාන තොමකාට ධන කැමුත්තවුන්හට
ලැබී තිබෙන ධනය පවා වැනාසේය සිද ද හෙතෙමේ දුක්ට හෝ
පැමිණෙයයි ද මා විසින් අසන ලදී.

3817. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රිඩාව ද
මවට උපස්ථාන කොට තුව්‍යාත්තාහට ලැබීය හැකිය.

3818. ආනන්ද ව පමෙශ ව සද හසිතකීලිතා, පිතරු පරිවරින්වාන ලබාමෙතා විජාතො.
3819. දානැලි පියවාවා ව අනුවරියා ව යා ඉඩ, සමානන්තා ව ධමෙමසු තක් තත් යථාරහු.
3820. එතේ ගො සඩහා ලොකේ රජස්සාකීට යායොතො, එතේ ව සඩහා නායුසු න මාතා පුතනකාරණ උගේම මාතා පුජා වා පිනා වා පුතනකාරණ.
3821. යයෝ ව සඩහා¹ එතේ සමවෙකිත්තී පෙකීතා, තයෝ මහතතා ප්‍රපෙෂානත් පායියා² ව හවනත් තේ.
3822. මූලානි මාතාපිනිලරා පුත්‍රාවරියානි වුවිලර්, ආහුනෙයා ව පුතනාන පාය අනුකම්පකා.
3823. තයා හි තේ නම්කීයියා සකකරෝයාල්³ පෙකීතො, අනෙනාන අරෝ පානෙන වෙශ්‍යන සයනෙන ව උව්‍යදනෙන නහාපනෙන පාදන දොවනෙන ව.
3824. තාය නා පාරිවියාය මාතාපිතුසු පෙකීතා,⁴ ඉධෙව්⁵ නා පායියනත් පෙවි සගෙක පමෙදනීති.

2. සොජනාන්දජාතකම.

සතතාත්තීනීජාතො නිඩිතො.

කසුපුදුනා:

අට සතාත්මකී නීජාතවර
ස හවා තු කුසාවත් රාජ්‍යවරා,
අට සොජනාන්දවරා ව පුත
අඩ්‍යාපිත සතාත්මකී සුතෙත්.

1. සඩහා - මජසා.
2. පායියා - ඩී. මජසා.
3. සකකරෝයාව - මජසා.
4. පෙකීතො - මගසා.
5. ඉධෙව් - ඩී.

3818. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා නීඩාව ද පියාට උපස්ථාන කොට තුවණුත්තාට ලැබේය හැකිය.

3819. මේ ලොකයෙහි දාය ද ප්‍රියවචනය ද වැඩ සිදුකරදීම ද ජේවියාපචායන ධර්මයන් පුරුමින් පිරිස මැදදින්, රහස්‍යගතවන් හැමතන්හිදී ම වැදිමාදී ක්‍රියා යමව කිරීමයයි කියනු ලබන සමානාත්මකාවන් වේද,

3820. ලෙවහි මේ සංග්‍රහයෝ වනාහි යන්නාවූ රියට කඩ අැණය මෙන් වෙති. ඉදින් මේ සංග්‍රහයෝ තොවන්නාවූ නම් පුතුයකු විම පමණින් මව බුජුමනක් හෝ පුජාවක් හෝ තොලබන්නීය. පුතුයකු විම පමණින් පියා ද බුජුමනක් හෝ පුජාවක් හෝ තොලබන්නේ ය.

3821. යම හෙයකින් තුවණුත්තේ මේ සංග්‍රහයන් මතා කොට දනිද්ද, එහයින් ග්‍රේෂ්‍යවට පැමිණෙනි. ඔවුනු ප්‍රගාසා කටයුත්තේ ද වෙති.

3822. පුතු ප්‍රජාවට අනුකම්පා කරන්නාවූ මවුපියෝ වනාහි ඕස්මයමයන, පුරාවායුහි, ආවුනෙයායන සි කියනු ලැබෙන්.

3823. එහයින් තුවණුත්තේ ඔවුන් වදින්නේය. නැවත ආභාර දිමෙන් ද පානවර්ග දිමෙන් ද වස්තු දිමෙන් ද සයනාසන දිමෙන් ද ඇග ඉලිමෙන් ද නැවීමෙන් ද පා සේදීමෙන් ද සත්කාර කරන්නේ ය.

3824. මාපියන් කෙරෙහි ඒ උපස්ථාන කිරීම නීසා තුවණුත්තේ මෙලොවදී ම ඔහුට පසසන්. පරලෙවහිදී හෙතෙමේ ස්වර්ග ලොකයෙහි ඉපිද සතුවුවේයයි සොජ පන්ධිත තෙම බැඳීගතා කෙලේ ය.

සොජනාන්ද ජාතක යි.

සත්ත්වන් නිපාතය නිමිගේ ය.

එහි උද්දනය:

සත්ත්වන් නිපාතයෙහි කුසජාතක යැ සොජනානු ජාතකයයි ජාතක දෙකකි.

අසිනිනිපාත්‍රා

1. වූලෝහංසපාතක.

3825. සුමුඩ අනුපවිනන්තා පසුමන්ති විහඹගමා,
ගෙවේ තුවම්පී මා කඩි නන්නේ බදෙධී¹ යහායනා.
3826. ගෙවෙශවාහා නා වා ගෙවෙශ නා නොන අමරෝ දියා,
සුබිතා තා උපාසිනා දුක්ඩිතා නා කරා ජ්‍යෙ.
3827. මරණා වා තයා සඳුම් ජීවිතා වා තයා විනා,
තදේව මරණා සේයෙයා යෙකුටි ජීවෙ තයා විනා.*
3828. නොස ධෙමලා මහාරාජ යා තා එව් ගත් ජ්‍යෙ,
යා ගනී තුයුහා යා මියා රුවිවෙත විහායිපා.³
3829. කා තු පාසෙහ බඳුසයී⁴ ගනී අසැසු මහානසා,
සා කරා වෙතයානාසස මුහුණසය තව රුවුවනි.
3830. කා වා තු. ප්‍රස්සයෙ අනු. මම තුයුහසු පක්වීම,
කුඩීනා. වාවිඩිතානා. උහිනා. ජීවිතස්වයෙ.
3831. යා තු කක්ධිනදේපිවිඩා. අනෙකින තම්සා ගතා,
තාදියස සක්ධිජ්‍ය. පාණා. කමනුලභිග්‍රානයෙ.
3832. කර්නතු පතනා. සේවී ධෙමෙම අනු. නා බුරුණියෙ,
ධෙමෙමා අපවිනා. සෙනෙනා අනු. දිසේසින් පාණීනා.
3833. ගොහා. ධෑම්. අවෙක්ඩිනෙනා. ධෙමා වනු. සමුඩිතා,
භත්තිකුව තයි සමපස්සී. නාවකඩිඩාමි ජීවිතා.
3834. අද්ධා එසේ සතනා. ධෙමෙමා ගො මිනෙනා මිනුමාපදේ,
තවවිජ්‍ය ජීවිතස්සාපි හෙතු ධෙමා. අනුපස්සරා.
3835. සවාය. ධෙමෙමා. ව තේ විශේෂණා භතනි ව විදිනා මසි,
කාම්. කරසුළු මෙයෙනා. ගෙවෙශවානුමත්‍රා මයා.

1. නස්සී බනෙකි - මඟසා.

2. කතා - මඟසා.

3. විහඩායිපා - මඟසා.

4. බනබයු - මඟසා.

5. චෙපිණුජ - මඟසා.

* ඇය. ගාරු. පාදු මරම්පෙළුකෙසු න දියුති,

අස්ථිනි නීජාතිය

1. වූලෙහාස ජාතකය

3825. සුමුළුබය, ස්නොහවිශයෙන් නො බලන්නා වූ හංසයේ බැහැර යෙති. තෝ ද යටි, බලාපොරොත්තු නො වටි. පාසයෙහි බැඳුණු තැනැත්තා කෙරෙහි යහළ බවෙක් තැනා දි හංසරාජ තෙම කියේ ය.

3826. හංසරාජය, මම යන්ත්තාම් හෝ වේවා නො යන්නෙම් හෝ වේවා. එයින් නොමැරෙන්නෙක් නො වෙමි. සුවපත් වූ ඔබ ඇසුරු නොට දුකට පැමිණියා වූ ඔබ කෙසේ හැරදමා යන්නෙම් ද?

3827. මෙහි ඔබ සමග මරණය හෝ ඔබගෙන් වෙන් ව ජීවත්වීම හෝ වන්නේ ය. ඉදින් යම් ලෙසෙකින් ඔබගෙන් වෙන් ව ජීවත්වන්නේ නම් එයට වඩා මරණය උතුම්.

3828. මහරජ, මෙසේ විපතට පත් වූ ඔබ අත්හැරීම ය යන යමක් ඇදේද එය සත්පුරුෂ ධර්මයෙක් නො වේ. පක්ෂිරාජය, ඔබට යම් දෙයක් වේ නම් එය මට ද රුවී ය.

3829. සුමුළුබය, පාසයෙන් බැඳුණුවට මුළුතැන්ගෙය හැර අත් කවර ගතියෙක් ද? සිතියහැකි තුවණුත්තා වූ පාස විරහිත තට එය කෙසේ නම් රුවී වේ ද?

3830. පියාපත් ඇති සුමුළුබය, මාගේ ද තොපගේ ද යන දෙදෙනාගේ ඒවින විනායය ඇති කළේහි අප දෙදෙනාට හෝ සෙසු තැයැන්ව හෝ කවර නම් යහපතක් හෝ දක්නෙහි ද?

3831. රන්වන් පියාපත් දෙක ඇති සුමුළුබය, අත්යාධා විසින් ඇදුරෙහි කරන්නලද්දක් මෙන් ඔබ විසින් යම් ප්‍රාණත්‍යාශයෙක් කරන ලද්දේ ද, එහි ලා ඔබ කිනම් ප්‍රයෝගනායක් දක්නාහු ද?

3832. පක්ෂිරාජය, කෙසේ නම් ධර්මයෙහි අර්ථය නො ද්‍රනෙහි ද, ධර්මය තෙම පුද්‍යන්නලද්දේ ම සත්වයනට දියුණුව පෙන්වයි.

3833. ඒ මම ධර්මය ද ධර්මයෙන් සිදුවන යහපත ද දක්නෙම්. ඔබ කෙරෙහි හක්තිය දකිනීන් පිවිතය බලාපොරොත්තු නො වෙමි.

3834. යම් මිත්‍රයෙක් ධර්මය සිංහ කරමින් පිවිතය හෙතුකොට ගෙන ද විපතේ ද මිත්‍රය නො හරි නම් එකාන්තයෙන් ම එය සත්පුරුෂ ධර්මයෙහි.

3835. ඒ මේ සත්පුරුෂ ධර්මය ද තුළ විසින් පුරුෂ කරන ලදී, මා කෙරෙහි හක්තිය ද ප්‍රකට කරනාලදී. මළපුවුවෙහි බැඳුණු මට මේ විදේද කැමැත්තක් කෙරේවා, තුළ මා විසින් අනුදන්නාලද්දේ යටි.

3836. අපි නෙව්වන ගෙන කාලේ ය. බඩි. කුත්තීනා. මයා, තයා ත. වූද්‍යිසම්පන්න අඟ්‍ය පරමසංවුත්.
3837. ඉගොවව්. මන්‍යායන්නානා. අරියානා. අරියවුනයිනා, ප්‍රව්‍යියසිර නොසාදේ ආතුරානම්වන්නාකා.
3838. තේ සහනු. අභියංචික්‍රි දිසරන්න. තිතා දිජා, තුන්හීමාසිජ්‍ය උහැයා න ව සකෙෂ්ප්‍රමාසනා.
3839. ධතරවේය ව දිසාන සමුඩ්‍යන්න තතො තතො, අභික්‍රමය වෙගන දේශසහනු ද්‍රව්‍යාධිපේ.
3840. සො ව වෙළගන්හිකකමල ආසජ්‍ර පරමේ දිජා, ප්‍රව්‍යිකම්පිශ්‍ය නොසාදේ බඳා ඉත් විවින්‍යාය.
3841. එකක්‍රි බඳිමාසිනා. අබඩික්‍රි පුනාපරා, ආසජ්‍ර බඳිමාසිනා. පෙක්වමානලදීනව්.
3842. තතො සො විමතො යෙටි පණ්ඩිර අජ්‍යිභාසර්, පවදිකාය ආසිනා දිජසංඛ්‍යගණාධිපේ.
3843. යනු ජාසෙන මහතා බලදා න කුරුතෙ දිසා, අට කසමා අභාදා න්. බලී පක්වී න ගැන්පි.
3844. කිනු තාය. දිජා ගොනි මුතෙනා බඩි. උපාසයි, ඔහාය සකුණා යන් කි. එකා අව්‍යීයසි.
3845. රාජා මෙසා දිජාලින්න සබා පාණසමා, ව මේ, නෙව න. විජ්‍යිස්සාමි යාව කාලසිය පරියාය.
3846. කල. පනාය. විහගා නාද්‍යා පාසමාඩිනා, පද. ගොනා. මහන්‍යානා. බොඩුම්රහන් ආපද.
3847. යද පරාභවා ගොනි පොසා ඒවිතසඩියෙ, අට ජාලක්‍රි පාසක්‍රි ආසාජ්‍රපි න වූජ්‍යිත්.
3848. අපි නෙව මහාපක්‍රිය පාසා බහුවිධා තතා, ගුලහමාසජ්‍ර බජකිත්ත් අලේව. ඒවිතසඩියෙ.

3836. තවද මෙසේ පාසයෙහි බැඳී කල්ගිය කල්හි කුත්තින් උදෙසා මා විසින් කිරීමට බැඳී පවත්නා යම් යුතුකමෙක් වේ ද, කුණුවන්තය එය නුඩු විසින් පිරිමැසිය හැකි වන්නේ ය.

3837. ආයෝ පැවතුම් ඇති උතුම් වූ හංසයන් දෙදෙනා මෙසේ කථා කරමින් සිටිය දීම ගිලනුත්ව මාරයා මෙන් වැද්ද පෙනුණේ ය.

3838. බොහෝ කලක් හිතවත් වූ ඒ පක්ෂීන් දෙදෙනා සතුරු වැද්ද දැක නිශ්චාබාධ වූහ. අපුනෙන් නො සෙල්වුණාහ.

3839. පක්ෂීන්ට සතුරු වූ වැදි තෙම මරණ ගයින් ඒ මේ අත උඩිට පතිනා හංසයන් දැක ඔවුන් වෙත වේගයෙන් ලංචිය.

3840. ඒ වැදි තෙම වේගයන් පැමිණ ඒ උතුම් පක්ෂීරාජයන් වෙත එළඹ බැඳුණහු ය යි, සිතමින් කම්පිත විය.

3841. මළපුවුවෙහි බැඳී පුන්නා වූ එකකු ද තැවත නො බැඳී ආදිනව බලමින් බැඳුණහු සම්පයෙහි පුන් අනෙකකු ද දැක්කේ ය.

3842. එහෙයින් හෙතෙම භාගන් විමති ඇත්තේ ම පක්ෂී යමුහයාට අධිපති වූ හොඳින් වැඩුණු සිරුරු ඇති එක්ව පුන්නා වූ ඒ යේවතහංසයන් දෙදෙනාට මෙසේ කි ය.

3843. මේනෙම යම් හෙයකින් මහන් වූ පුවුවෙහි බැඳුණේ වේ ද එහෙයින් දිගාවකට පලායාම නො කෙරේ. එහෙත් බලවත් පියාපත් ඇති නො බැඳුණු තෝ බුමක් නිසා නො යන්නෙහි ද යි ඇයි ය.

3844. ලිදුණා වූ ගෝ බැඳුණා වූ මොහු සම්පයෙහි හිඳින්-නොහි ය. තට මේ පක්ෂීයා කටරේක් ද? අනික් පක්ෂීහු මොහු භර යන්. තනි නුඩු පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?

3845. පක්ෂීන්ගේ සතුරු වූ වැදි යුතුය, මෙතෙමේ මාගේ රජ ය. ප්‍රාණසම යහළවා ය. මරණය පැමිණෙන තුරු මම මොහු අත් නො භරින්නොමි.

3846. මේ පක්ෂීරාජ තෙම අටවනලදී මළපුවුව කෙසේ නම් නො දක්කේ ද? උසස් බවට පත්වුවන් විසින් විපත්ති දැනීම නම් වූ කාරණය දැනගන්නට වටන් ය.

3847. යම් කලෙක්හි පිරිහිමෙක් වේ ද, ජීවිත විනාශය පැමිණියා වූ ඒ කාලයෙහි පුරුෂ ගාමේ දැලට ද මළපුවුවට ද අංච සිටියන් නො දැනගනී.

3848. මහාප්‍රාදුෂය, යළි එක් කරණක් ඇතේ. අටවනලදී වූ මළපුවු බොහෝ වෙති. එසේ ද වුවත් මෙසේ ජීවිත විනාශය පැමිණි කල්හි යැහැවුණු මළපුවුවට පැමිණ බැඳෙන් යයි වැද්ද කියේ ය.

3849. අපිනාය.. තයා සඳී.. සුම්හාසංස සුබුදුතෙයා,
අපි නො අනුමත්තැයි අපි නො ජීවිත.. දමද.
3850. නා වෙව් මම කු.. බදෝයාසි නපි ඉවහාමි නා වධ..,
කාම.. බිජුමිනො ගණකා ජීව කු.. අනිසො විර..
3851. නා වාගමතන..¹ ඉවහාමි අස්සූතෙතයස ජීවිතා,
සවේ එකකන තුවෙයාසි මුසේක්ත.. මස්ති හස්තය.
3852. ආරෝහපරිණාහන තුලුසස් වයසා උගෙනා,
නා තේ උගෙන ජීතන්සේ² එතන නිමිනා තුව..
3853. තදිඩක සමවේක්තියු ගොඩු ගිඳි තවාසමයු,
ම.. පුෂ්ඨේ බැංකි පාසෙන පවිතා මුණ්ඩා දිජාධිප..
3854. තාවදෙදව ව නෙ උගෙන කතසස යාවහාය ව,
මින්න ව බිතරවෙකි යාව්ලිවාය නෙ සියා.
3855. පසසනතු නො මහාසංඝා තයා මුතන.. ඉතෙනා ගත්,
මින්නම්වතා ව ගාසා ව පුන්දරා ව බැංකිවා.
3856. නා ව තේ තාදිසා මින්න එහුනා³ ඉඩ විජ්ජති,
යරා කු.. බිතරවේශ්‍ය පාණ්ඩාධාරගෙනා සඩා.
3857. ගසා නෙ සඟාය.. මුණ්ඩාමි ගොඩු රාජා තවානුගො,
කාම.. බිජුමිනො ගණකා ඇශ්‍යම්ලෙකි විරෝධට.
3858. ගසා පතිනො පමුමෙනන ගකනුනා ගකනුගාරඹී,
අත්සුහාසථ වක්‍රේමෙනා වාව.. කණ්ඩාසුඛබ.. ගජ්..
3859. එව්.. පුදුක තැනුසු සහ සැක්කෙනි කුළුනි,
යරාහම්ප්‍ර නැනුමි මුතන.. දිජාධිප..
3860. එහි ත.. අනුයිසකාමි යරා තුවම් ලව්‍යසේ,
ලාභ.. යරාය..⁴ බිතරවෙකි පාප.. කිසුම් න දෙඩති.
3861. බිජුමෙනා පුර.. ගනකා⁵ රමසුසු ද්‍රෝසහි නො උගෙනා,
අබදෙඩු පකන්ඩුතෙ කාල් උහයනො යිතෙ.

1. නෙවාහ.. – මඟය..

2. ජීවසේ – මඟය..

3. බෙඩාහ.. – මඟය..

4. තවාය – මඟය.. සාය..

5. ගනත්ව – මඟය.. සාය..

3849. වැද්දමෙනි, නුඩි සමග වූ මේ සමඟාපණය සැපැවූ විපාක ඇත්තක් වන්නේ නම් අපට යුම්ව අවසර දෙන්නෙහි ය. අපගේ ජීවිතය ද දෙන්නෙහි යයි සුමුඛ තෙම කියේ ය.

3850. නුඩි මා විභින් නො බිඳා ලද්දෙහි ය. නොපගේ වධය ද මම නො කැමැත්තෙමි. මෙයින් නික්ම කැමැති තැනැකට වහා ගොස් බොගය් කළක් තිරුපදුත ව ජීවිත් වචය වැද්ද කියේ ය.

3851. මොළුගේ ජීවිතයෙන් වෙන් ව මම ජීවිත්වීම නො කැමැත්තෙමි. ඉදින් නුඩි එකකුගෙන් තුටුවෙහි නම් මොළු මුද්‍රා මා කව්.

3852. අපි දෙලදා උස මහතින් ද වයසින් ද සම වෙමු. මේ මාරුකිරීමෙන් නුඩිට ලාභයෙන් අඩුවා තැත්තේ ය.

3853. එහයින් සලකාබලව්, අප කෙරෙහි නොපගේ ආසාවක් වේ නම් පළමු ව මා පාසයෙන් බැඳුව්. පසුව පක්ෂී රාජයා මුදලව්.

3854. එපමණෙකින් ම නොපට ලාභය ද වන්නේ ය. මාගේ ඉල්ලීම ද කරන ලද්දේ වෙයි. හාසයන් සමග දිවි ඇති තාක් මෙත්තිය ද තට වන්නේ ය යි සුමුඛ තෙම කි ය.

3855. පක්ෂීරාජය, (නොපගේ ඇවිටිල්ල නිසා මුදන ලද බැවින්) තා විභින් මුදනලද්ද වූ මෙනැතින් ගිය මේ පක්ෂීයා මිත්‍රා-මාත්‍යයෝ ද ස්වාමීනු ද අඩු දැවැට් ද තැයෙන් ද යන මහත් සමුහයා දකින්වා.

3856. යම්සේ නුඩි ධෘතරාජ්‍ය නම් පක්ෂී රාජයාහට ප්‍රාණය හා සම යහළවා වෙහි ද, එබැඳු යහළවා බොහෝ දෙනාකුන්ට ගැඹා.

3857. ඒ ඔබගේ යහළවා මුදම්. ඒ පක්ෂීරාජ තෙම ඔබ අනුව යන්නෙක් වෙවා. වහා ම මෙයින් ගොස් නෑ සමුහයා මැදි රුවී පරිදි බබලව යි වැද්ද කි ය.

3858. මුදනලද ස්වාමීයා කරණමකාවගෙන ප්‍රමුදිත වූ ස්ථාමි ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන්නා වූ වවන කියමින් මෙසේ ප්‍රකාශ කෙලෙළේ ය.

3859. මුදනලද හංසරාජයා දැක මම අද යම්සේ සතුවූ වෙම් ද, වැදිපුත්‍රය, ඔබ ද සියලු තැයෙන් සමග එසේ ම තුව වව.

3860. නුඩි යම්සේ ධනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමෙන් කිසියම් තපුරක් නො දක්නේ ද, එලෙස මම තට අනුශ්‍යනා කරමි. මා සමග එව.

3861. නොබදි ප්‍රකාශනි ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි අප දෙදෙන වහා අන්තපුරයට ගෙන ගොස් රජුව පෙන්වව්.

3862. බතරටයා මහාරාජ හංසාධිපතිනො ඉමෙ,
අයා හි රාජා හංසානා අයා සෙනාපතිතරා.
3863. අසංසයා ඉමෙ දිසුවා හංසරාජා නරාධිපා,
පතිතනා සුමනො විනෙනා බහු දසුන් තෙ ඩනා.
3864. ත්‍යූග තං වචනා සුන් කම්ලනා¹ උපපාදයි,
වියමනෙනුපුරං ගණකා රැසේකු හංසය අද්‍යූයි.
අබඳයි පකතීහුතෙ කාපේ උහයනො යිතෙ.
3865. බතරටයා මහාරාජ හංසාධිපතිනො ඉමෙ,
අයා හි රාජා හංසානා අයා සෙනාපතිතරා.
3866. කථ්‍රා පතිමේ විහගා² තව හසුප්‍රමාගනා,
කථ්‍රා පුද්‍යා මහනානානා ඉස්සරමිධමත්කිගා.
3867. විහිතා සනකි මේ පාසා පලුලෙලසු ජනාධිප,
යං යදයතනා මගේකු දිරුනා පාණරෝධනා.
3868. තාදීසා පාසමාසජ්‍ර ජංසරාජා අබ්‍යක්විත,
තං අබද්‍යා උපාධිනො මමාය අත්කිහාසය.
3869. සුදුසකරං අනාරියෙහි දහතෙ හාවමුතන්වා,
හතුරුනෝ පරකකගන්නා ධම්ම සුතනා විහඩගමා.
3870. අනෙනායං වේශකාන ඒවිතං ඒවිතාරහා,
අනුස්ථානගන්නා ආසිනො හතුනු යාවිනු ඒවිතං.
3871. ත්‍යූග තං වචනා සුන් පසාදමගමත්කිගා,
තිතනා නං පාමුලී පාසා අනුස්ථාපී සුබෙන ව.
3872. සො පතිතනා පමුතෙනන හතුනා හතුගාරවෙ,
අත්කිහාසය වසකාගමු වාවං කෘෂණපුබං හණං.

1. කම්ලනා - මතසා, සකා.
2. විහඩග - මතසා, සකා,

3862. මහරජ, මොඩු වනාහි ධංතරාණ්ට නම් වූ හංසයන්ගේ අධිපතීග්‍රැ වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අනෙක් තැනැත්තා හංස සෙනාපති වෙයි.

3863. රජ තෙමේ මේ හංස රාජයා දැක ප්‍රිතිමත් යහපත් සිතුන්තෙක් ව සතුවූ වූයේ තිසුක ව ම නුමට බොහෝ ධිනය දෙන්නේ ය කියා සුමුඛ නම් හංසයා කියේ ය.

3864. ඔහුගේ ඒ වචනය අසා වැදි තෙම කායකරමයෙන් එය සම්පාදනය කෙලේ ය. නොබැදි ප්‍රකාශී ස්වභාවයෙන් කද දෙකෙකළවර සිටි හංසයන් ගෙදෙන වහා අන්ත්පුරයට ගෙන ගොස් රුපුට පෙන්වී ය.

3865. මහරජ, මොඩු වනාහි ධංතරටය නම් වූ හංසයන්ගේ අධිපතීග්‍රැ වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අනායා හංස සෙනාපති ය.

3866. මේ පක්ෂීග්‍රැ කෙසේ නම් තොපගේ අතට පත්වූදා? වැදි තෙට කෙසේ නම් මහත්බවට පත් මේ හංසයන්ගේ අධිනි-කරුවා වී ද?

3867. මහරජ, පක්ෂීන්ගේ ඒවිත එනාගය සිදු කරන්නා වූ යම් යම් තැන් තිබේ නම් ඒ ඒ තැන්වල පිහිටි මඩ වගුරුවල මා විසින් මළ පුඩු යොදාලදී.

3868. හංසරාජ තෙම ලංඩ එබදු මළ පුඩුවෙක බැඳුණේ ය. නොබැඳුණු මේ සෙනාපති හංස තෙමේ ඒ බැඳුණු හංසයා සම්පයෙහි වූයේ මට මෙසේ කි ය.

3869. ස්වාමීයාගේ යහපත පිළිස උත්සාහ කරන්නා වූ දශීයෙහි යෙදුණා වූ පක්ෂී තෙම අප වැනි අනායීයන් විසින් තො කටහැකි වූ තමන්ගේ උත්ම අදහස ප්‍රකාශ කෙලේ ය.

3870. ඒවත්වීමට සුදුසු වූ මේ හංස තෙම තම දිවි හැරපියා ස්වාමීයාගේ ගුණ වෙළින් ලහ හිඳගෙන ස්වාමීයාගේ ඒවිතය මගෙන් ඉල්ලි ය.

3871. ඔහුගේ ඒ වචනය අසා මම ප්‍රසාදයට පැමිණියම්. එහෙතින් ඔහු මළපුඩුවෙන් මුදුවෙමි. ඇත්තේ සමග සුවංස් වයන්නට අනුදත්තෙමි.

3872. මුදනලද ස්වාමීයා කරණකෙකාටගෙන ප්‍රමුදිත වූ ස්වාමී ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන විවන කියමින් මෙසේ ප්‍රකාශ කෙලේ ය.

3873. එව්‍ය ලුදුක නැඳුසුෂු සහ සබඩි කුත්ති,
යථාගමපූ නැඳුම් මූත්‍රණ දියවා දිජාධිපා.
3874. එහි තා අනුයිකවාම් යථා කමපී ලිජ්‍යසේ,
ලාභ යථාය ධතරවෙයා පාපා කිසුව් නදස්විති.¹
3875. බිජමනෙකුපුරු. ගණකා රසේකු දැස්සහි තො උභා,
අබදුව් පකත්හුතේ කාපේ උහයතො යිතේ.
3876. ධතරවෙයා මහාරාජ භංසාධිපතිනො ඉමම්,
ඇය හි රාජා භංසානා ඇය දැස්නාපතිතරා.
3877. අසංසය ඉම් දියවා භංසාරාජ නාරාධිපා,
පතිතනා පුමනො විතෙනා බෙඟු දිසුති තො ධනා.
3878. එවමෙනසසි විවනා ආනිතාමේ උභා මයා,
එන්තුව හි ඉමෙ අසුෂු උභා අනුමතනා මයා.
3879. සොය එව්‍ය ගතෙනා පකති දිගේ පරමධම්මිකා,
මාදියුසි හි ලුදුසිසි ජනයෙයාට මදුව්.
3880. උපායනා හි² තො දෙව නාජ්‍යනු පස්සාම් එදිසා,
සබඩාකුණිකගාමේ තා පස්ස මුහුජාධිප.
3881. දියවා නිසින්න. රාජානා. පියේ සොවනුගැය පුමහ,
අජ්‍යාභාසය වතකකබේනා වාචා කාරුනුසුබ් හණා.
3882. කවිතු ගොතො කුසලු කවිති ගොජනා අනාමයා,
කවිති රවයිමිදා එත් ධමෙන මුහුසිස්සනි.³
3883. කුසලසේව් මම භංස තුලෝ භංස අනාමයා,
අලෝ රවයිමිදා එත් ධමෙන මුහුසිස්සනි.
3884. කවි ගොතො අම්වෙවසු දෙගො කොවි න විජ්‍යති,
කවිතිනැතු තො තවයෙවසු නාවකබිනති ජීවිතා.
3885. අලෝපි මෙ අම්වෙවසු දෙගො කොවි න විජ්‍යති,
අලෝපි තො මෙන්තුවසු නාවකබිනති ජීවිතා.

1. නදකවසි - මජයා.

2. ව - මජයා.

3. මුහුසායනි - මජයා. සහා.

3873. මුදනාලද හංසරාජයා දැක මම අදි යම්සේ තුවු වෙමිද, වැදිපුත්‍රය, ඔබ සියලු තැයැන් සමග එසේ තුවු වව.

3874. නුඩි යම්සේ ධිනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමෙන් කිසියම් ගපුරක් නොදක්නේ ද, එලෙස මම තට අනුගාසනා කරමි. රා සමග එවි.

3875. නොබැඳී ප්‍රකාශනි ස්වභාවයෙන් කද දෙකොළවර සිටී අප දෙදෙන වහා අන්ත්පුරයට ගෙනගායේ රජුව පෙන්වව.

3876. මහරජ, මොඩු වනාහි ධිනරටිය නම් වූ හංසයන්ගේ අධිපතීඩු වෙනි. මේ හංසයන්ගේ රජය. අනොක් තැනැත්තා නම් හංස සෙනාපතිය.

3877. මහරජ තෙමෙ මේ හංස රාජයා දැක ප්‍රිතිමත් යහපත් සිතැනිව සතුවු වූයේ නිසැක ව ම නුඩුව බොහෝ ධිනය දෙන්නේ ය. කියා මේ සුමුඛ හංසයා කියේ ය.

3878. මෙසේ මොඩුගේ වවනයෙන් මේ දෙදෙන මා විසින් ගෙන එන ලද්දු වෙනි. මේ මානස නම් විලෙහිදී ම මොඩු දෙදෙනා විතුකුව පරවතයට යනු පිණිස මා විසින් අනුදත්තා ලද්දෙ.

3879. මෙසේ සතුරන් අතට පත් පරම ධාර්ලික වූ ද්විතීය නම් වූ ඒ මේ පක්ෂී තෙම මා වැනි වැදුදුකුගේ පවා මෙමත්‍ය පහළ කෙලෙළේ ය.

3880. ද්වයන් වහන්ස, මේ වනාහි ඕබ වහන්සේට ගෙනෙන ලද තුවුපැවුරෙකි. මුළු වැදිගමෙහි මෙබදු අනොක් පැවුරක් නොදුකිමි. නරගුණීය වූ මහරජ එය බලනු මැතිවි.

3881. හංසරාජ තෙම රත්මුවා යහපත් පුවු ඒ සකුල නම් රජු දැක කනට සුව එළවන්නා වූ බස් බෙජෙමින් මෙසේත් කි ය.

3882. පින්වත් රජුට යහපත් ද? පින්වතාට ආරෝග්‍යය තිබේ ද? කිම, යමෙද්ධ වූ මේ රට දැහැමින් අනුගාසනා කරන්නෙහි ද?

3883. හංස රාජය, මට යහපත්. යළි මට ආරෝග්‍යය ද තිබේ. ඡවද, සමෙද්ධ වූ මේ රට මා විසින් දැහැමින් අනුගාසනා කරනු ලැබේ ය යි රජ තෙමේ කි ය.

3884. කිම, පින්වත්හුගේ ඇමතියන් අතර කිසියම් දෙළයක් තැද්ද? කිම, ඔවුනු ඔබගේ සුද්ධාදී කාය්‍යීයන්හි දිවි නොතකා ත්‍රියා කෙරෙද්ද?

3885. මාගේ ඇමතියන් අතර කිසියම් දෙළයක් තැක්. වැළි සිවු මාගේ සුද්ධාදී කාය්‍යීයන්හි දිවි නොතකා ත්‍රියා කෙරෙනි.

3886. කවචි තේ සාදියි හරියා අසියවා පියහාණිනී,
පුනරුපයුපුපෙනා තව ජනුවසානුගා.
3887. අලේ ගම සාදියි හරියා අසියවා පියහාණිනී,
පුනරුපයුපුපෙනා මම ජනුවසානුගා.
3888. හට් තු කවචි නු මහාසත්‍යාන්ත්‍රිතභාගත්තා,
දැක්වාප්‍රංශී විපුල් තස්මී. පාම්පාපදේ.
3889. කවචිය¹ නාපතින්වාන දැම්ඩ්න සමපොයියි,
එවමෙනෙස් ජම්වාන පාකතික. හට්ති තාවදේ.
3890. බෙම්මාසි මහාරාජ එවම්පදි² සංස්ති,
න වාය කිසුවීරසමාපු සත්තුව සමපූජ්‍යථා³.
3891. ප්‍රවිකුණිත් නොසාදේ පුබෙකුව අජ්ඝ්‍යාහාසර,
තද්‍ය සුමුවාධාරිව පණ්ඩිතා පවච්චාසරු⁴.
3892. තසිය තං වචනා සුන්‍ය පසාදමයමජ්ඝ්‍යා,
තත්තා මං පාමුවී පාසා අනුසුද්‍යිය සුබෙන ව,
3893. ඉදෙම සුමුවාධාරිනෙව එතදැන්‍ය විනින්තං,
හොත්තා සකාසය ආගමනං එතසිය ධන්මිෂ්‍රත්තා.
3894. සාගතකේඩිවිද් හටත් පතිතාවසි දීසිනා,
එසේ අපි බහු විත්ත ලැහතං යාවතිව්‍යත්.
3895. සන්නාපයිකා නොසාද් හොගෙහි මනුරාධිපේ,
අජ්ඝ්‍යාහාසර වක්‍රභාග් වාවං කෘණුපුඩ් හණං.
3896. යං බලු ධ්‍යුම්මමයිනං⁵ වසේ වතනති කිකුතිනා,
සබන්සීසරිය⁶ හටත් පසාසරු⁷ යදිව්‍යත්.
3897. ද්‍යානුං උපහාසනුං වා යකුවීසුද් උපතප්‍රති,
එතං දුම් වො විත්ත ඉසේරු විසියජාම් වො.
3898. යලා ව මූශාය සුමුවාධාරියා පණ්ඩිතා,
කාමසා බුද්ධිය මුදනෙනා තං මූශාසිය පරමප්‍රදීයං.

1. කවචියනා - මුසයං.
2. එවම්පායාපති - සාසා.
3. එවම්පදියාපති - මුසයං.
4. මුසයාහාසර - මුසයං.
5. අසීනිනිපාත්‍ර - මුසයං.

6. ධිඹම්මම් වින්තං - මුසයං.
7. සබන්සීසරිය - මුසයං.
8. තං පසාස - මුසයං.

3886. කිම, ඔබගේ බිරිය සමාන ජාති ඇත්තේ ද? අවවාද්‍යෙම ද? පිය තෙපුල් කියන්තී ද? දරු සම්පතින් හා රුපයෙන් ද යසයින් ද සමන්විත ද? ඔබගේ අදහස් අනුව පවතින්තී ද?

3887. මාගේ බිරිය සමාන ජාති ඇත්තිය. අවවාද්‍යෙම ය. පිය තෙපුල් කියන්තී ය. දරු සම්පතින් හා රුපයෙන් ද යසයින් ද මාගේ අදහස් අනුව පවතින්තීය.

3888. කිමෙක් ද පින්වතා වනාති මහා සතුරාගේ අතට අසු-වුයේ ඒ පළමු විපතෙහි ද දැඩි දුකට පත්වී ද?

3889. කිමෙක් ද, මේ වැද්ද පැන නොයන්නට දැඩිඩිකින් පෙන්යේ ද? මෙසේ කිරීම මේ නීවයන්ගේ ඒ වේලාවෙහි ස්වභාව ය.

3890. මහරජ, මෙසේ විපත්තිය පැමිණි කළේහ නිරහය විමි. මෙතෙම අප කොරෝනි සතුරකු මෙන් නො පිළිපන්නේ ය.

3891. මහරජ, මේ වැදිතෙම පළමු කොට අප දක මදක් පසුබට විය. ඉත්පසු කරා කොලේ ය. එවිට මේ පැඹුඩිත වූ සුමුඛ තෙම පිළිතුරු දුන්නේ ය.

3892. ඔහුගේ ඒ වවනය අයා මෙතෙම පැහැදුණේ ය. ඉත්පසු මා පාසයෙන් මිදුවේ ය. සුවසේ විෂුකුටයට ගොස් වසන්නට ද අනුදත්තේ ය.

3893. පින්වත් ඔබ වෙත මේ පැමිණිම ද මොහුට ධනය ලබාදෙනු කැමැති වූ සුමුඛයා විසින් ම මොහු සඳහා ම සිතන ලද්දෙකැ දී හංස රාජයා කියේ ය.

3894. පින්වතුන්ගේ මේ පැමිණිම යහපත් පැමිණිමතකි. ඔබ දක්මෙන් මම සෞම්‍යාචාර විමි. මෙතෙමෙ ද යම්තාක් ධනය කැමති වේ නම් ඒ තාක් බොහෝ ධනය ලබන්නේ ය.

3895. රජ තෙම සම්පතින් වැද්ද සත්ත්වා මිහිර වදන් කියමින් හංස රාජයාට මෙසේ කියේ ය.

3896. හංසරාජය, යම්කිසිවක් මා වසයෙහි පවතී ද ඒ සියල්ල මම ධර්මයට අයන් කොට හෙවත් බර්මසුජා වශයෙන් දෙමි. ඒ සියල්ලහි අධිපති බව පින්වතාට වේවා. රුවී පරිදි අනුගාසනා කරනු ලැබාවේ.

3897. දනයට හෝ පරිභාගයට හෝ අන්කිසි යමකට හෝ කැමැතින් නම් එය කරව. ඒ සම්පත ඔබට දෙමි. මාගේ අධිපති හාවය ඔබට පවරා දෙමි දී රජ කියේ ය.

3898. ඉදින් මේ පැඹුඩිත වූ බුද්ධියම්පත්න සුමුඛයාන් තම් කැමැතින් යමක් කියන්නේ නම් එය මට ඉතා පිය වන්නේ ය දී රජ කියේ ය.

3899. අහා බෙලු මහාරාජ නාගරාජාරිවන්නරා,
පටිවන්නූ. න සසේකාම් න මේ සො විනයා සියා.
3900. අමිකාකස්ථාව යො සේමට්‍යා කුණ්ඩා උත්තමසන්නවා,
භුමිපාලා මත්තුස්සින්දු පුරා බහුති හෙතුති.
3901. තෙසං උඩිභා ගණනා වත්තමාතෙ එනිවතයේ,
නාන්නරා¹ පටිවන්නකි. පෙසේස්සනා² මත්තුජාධිප.
3902. ධමෙන කිර තෙසාදේ පැඹිලා අනුබිජා ඉති,
නහෙව අකරන්නස් නයා එතාදීසො සියා.
3903. එව්. අණුපකත්මා එව්. උත්තමසන්නවා,
යාවත්ත් මයා දිව්‍යා නාභ්ජා. පසේසාම් එදිසා.
3904. තුවෝස්ම් වෛ, පක්චියා වාකෙහා මධුරෙන ව,
එසො වාපි මම ජන්දු විර්. පසේසෙයා වෛ උගා.
3905. ය. කිව්ව්. පරමේ ලිඛෙන කතරස්මාසු³ ඒ. තයා,
පත්‍රා තිස්ස්සයා. ත්‍යාම්හා ගතකිරස්මාසු යා තව්.
3906. අදුක්‍රී තුන පුමහා කුත්තිසඩකස්සමන්නරා,
අදීසිනොනා අසම්ක්. දුකක්. බහුපු පක්චිපු.
3907. තෙසං. සොකවිසාතාය කයා අනුමතා මයා,
ක්. පදික්ෂන්තෙනා කත්‍රා කුත්ති පසේසා මරින්දම⁴.
3908. අද්‍යාහා. විපුල්. පිත්. ගවන්. වින්දම් දස්සිනා,
එසො වාපි මහා අසේවා කුත්තිවිස්සාසනා සියා.
3909. ඉදා. වත්තා දිතරට්‍යා⁵ හංසරාජා නාරාධිප.,
ඳනෙමතවමතනාය කුත්තිසඩමුපාගමු.
3910. තෙ අරාගේ අනුප්පාතන දිස්වාන පරමේ ද්වීජ,
කෙකාතිමකරු. හංසා පුද්‍ර සත්දු අජායට

1. නාන්නරා - මිශයා, සායා.

2. පෙසෙන - මිශයා.

3. කත්තිසඩමුපු - මිශයා.

4. මුරින්දම - මිශයා, සායා.

5. දිතරට්‍යා - වි. මිශයා, සායා.

3899. මහරජ, මම වනාහි මහගල් පවි දෙකන් අතරට වූ ඇත් රජකු මෙන් ඔබ අතර කථා කරන්නට නො භැක්කෙමි. මෙයේ කථා කරන්නෙම් නම් එය හික්මීම ද නො වන්නේය.

3900. අපගේ සයානුදහසක් හංසයන්ට ග්‍රේෂ්ය වූ යම් ඒ හංස රාජයෙක් වේ ද, හේ තෙමලී ද පාවිචිය පාලනය කරන්නා වූ මිනිසුන්ට අධිපති වූ උතුම් කෙනකු වන ඔබ ද යන දෙදෙනා බොහෝ හේතුන් නීසා පිදිය යුත්තේය.

3901. නර ග්‍රේෂ්ය මහරජතුමති, ඔවුන් දෙදෙනා කථා කරදීමි විනිශ්චය පවත්නා විට මෙහෙකරු වූ මා විසින් අතර තුර කථා තො කළපුතුය.

3902. වැදි තෙම අතිසැටියෙන් ම පණ්ඩිත වූ පක්ෂීයකු සියේ ය. පුරුදු නොකළ සිනැත්තකුට මෙබදු ප්‍රජාවක් නො වන්නේ ම ය.

3903. මෙතෙම මෙයේ උතුම් ස්වභාව ඇත්තේකි. මෙයේ උතුම් සත්වයෙකි. මා විසින් දක්නාලද යම්තාක් පක්ෂීහු ඇද්ද, ඔවුනාතර මෙබදු අන් පක්ෂීයකු නො දකිමි.

3904. යහා හංසරාජය, මම (පලමු කොට ම) ඔබ දක්මෙන් ප්‍රකාශනීයන් තුවුවූයෙම් වෙමි. දන් ඔබගේ මිහිර වචනයෙන් සතුවූ වූයෙම් වෙමි. ඔබ දෙදෙනා (මෙහි ම වාසය කරවාගෙන) බොහෝ කළක් බලන්නෙම් සි යන මෙය ද මෙගේ කැමැත්ත වේ.

3905. මහරජ, උතුම් මිත්‍රයකු කෙරෙහි කටයුතු යමක් වේ ද, ඔබ විසින් ඒ සියල්ල අප කෙරෙහි කරනලදී. අප කෙරෙහි ඔබගේ යම් බදු හක්තියක් වේ ද, ඒ හක්තියන් අපි නිසැක ව ම ඔබ සමග සහ වාසයට පැමිණියමේ වෙමු.

3906. බොහෝ පක්ෂීන් කෙරෙහි අප නො දක්මෙන් දුකෙක් උපන්නේ ද, තෙල අපගේ, ඇති සම්භාගේ ලිඛන් දුබල බවෙකි.

3907. මහරජ, ඔවුන්ගේ ගෝකය දුරු කිරීම පිණිස ඔබ විසින් අනුදන්නාලද අපි ඔබ ප්‍රදක්ෂීණ කොට නැයන් දක්නෙමු.

3908. මම පින්වත්හුගේ දක්මෙන් ඒකාන්තයෙන් ම මහන් ප්‍රිතියක් විදිමි. යම් නැයන් දක්මෙක් වේ නම් මෙය ද මහන් අනිවෘද්ධියක් වේ යයි හංස තෙම කියේ ය.

3909. ධතරවිය නම් වූ හංස රාජයේ රජුට මෙය කියා මහන් ජවයෙන් නෑ සම්භාගා වෙත එපැශීයහ.

3910. නීරෙග වූ එහි පැමිණි ඒ උතුම් හංසයන් දක හංසයේ කෙ, කෙ, යන රාවිය කළහ. එයින් මහන් ගබදයක් හටගනී.

3911. තෙ පත්තිනා පමුණෙනන හතුනා හතුගාරවා,
සමන්වා පරිකරි-සු අණබජ ලදුඩුප සිටයා.

3912. එච්. මින්කවත්. අනු සැවෙක නොන් පද්ධතිණා,
හංසා යථා ධිතරවයා කුළුනිසඩමුපාගමුන්.

1. ව්‍යුලුහංසජාතකයේ.

2. මහාහංසජාතකයේ.

3913. එතෙ හංසා පක්කමතන් වසසඩා හයමෙරිනා,
හරික්කව ගොමවණණ කාම, සුමුඛ පක්කම.

3914. ඔහාය මං කුළුනිගණා එක්. පාසවසා ගත්.,
අනාචපකඩමානා ගවුණන් කි. එකා අවහියාසී.

3915. පතෙව පතනය. සෙටයි නාන් බලදි¹ සහායනා,
මා අනීසාය හාපෙසි කාම. සුමුඛ පක්කම.

3916. නාහ. දුකුඩරෝතොත්. ධිතරවයි තව්. ජ්‍යෙහ,
ඡිවිත. මරණ. වා මෙ තයා සදි. හවිස්සන්.

3917. නාහ. දුකුඩරෝතොත් ධිතරවයි තව්³ ජ්‍යෙහ.
න ම. අනාරියස-සුනෙන කමෙත යොජ්‍යතුමරහසි.

3918. සකුමාරෝ සබාත්‍යස්මී සවිනෙන වස්මී තෙ දීතො,
කුළෙනා සෙනාපත් ත්‍යාහ. හංසානා. පවරුනෙම.

3919. කර්. අහ. විකන්සස්⁴ කුළුමෙරෝකි ඉතො, ගතො,
ක. හින්ව. පතනය. සෙටයි කිනෙකා විකුළුමෙනා ගතො.
ඉඩ පාණ. විශ්ස්මී නානාරිය. කකුහුමුස්සිභෞ.

3920. එසේ හි ධීමෙමා සුමුඛ ය. නව. අරියපලෝ දීතො,
යයා හත්තාර. සබාර. ම. න පරිවහුමුස්සිභෞ.

1. බැනෙව - මඟසා. සං.
2. එ - මඟසා, සං.
3. ඇව්. - මඟසා.. සං.
4. රිජ්‍යිසස් - මඟසා..
5. පරිදුකු - මඟසා..

3911. මලපුවුවෙන් මිදේණු වූ ස්වාමීයා කරණකොට ගෙන තුවු සින් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමී ගොරවය ඇත්තාපු ‘පක්ෂීපු පිහිටලද්දේද් ය’ යි ඔහු හාත්පස පිරිවරාගත්හ.

3912. මෙසේ කලුණාණමිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අතිවැද්ධිය සැලසෙන්නේ ය. ධනරටිය නම් වූ හංසයෝ යම් සේ නෑ සම්භයා වෙතට පැමිණියාපු ද එමතැනැ යි විදුලසේක.

වූලභාස ජාතක යි.

2. මහාභාස ජාතකය

3913. රන්වන් සිවිය ඇති හෙයින් ස්වරුණ වරණ වූ සුන්දර වූ මුබ ඇත්තා වූ සුමුබ ය, බියෙන් තැනිගත් මේ හංසයෝ බැහැර යෙන්. නුඩි ද යව.

3914. තනිව මලපුවුවෙහි අසු වූ මා හැරදමා නැති සම්භයෝ අපක්ෂා රහිත වූවාපු යෙන්. එකලා වූ තෝ කුමක් හෙයින් පසු-බස්නෙහි දී.

3915. ග්‍රෑශ්‍ය පක්ෂීය, තෝ ද පැනායව. බැඳුණු කෙරෙහි යහළබවෙක් නැති. නිද්‍රක් බැවින් නො පිරිහෙව. සුමුබය, එකාන්ත-යෙන් බැහැර යව.

3916. ධනරටිනම් මහරජ, මම දුකින් පෙළණෙමැ යි කියා ඔබ අන් නො හරිමි. මාගේ ජීවිතය හෝ මරණය හෝ ඔබ සමග වන්නේ ය.

3917. ධනරටිය නම් මහරජ, මම දුකින් පෙළණෙමැ යි කියා ඔබ නො හරිමි. මිත්‍රෙයුන් අනායුෂීයන්ගේ කායුෂීයෙක්හි මා යොදවන්නට තුපුදුස්සෙහි ය.

3918. හංසරාජය, මම ඔබ හා සමාන ව උපන් බැවින් සමාන කුමාර වෙමි. එකව වැඩුණු බැවින් යහළවා ද වෙමි. ඔබ සිතුණි පරිදි හැසිරෙන්නොක් ද වෙමි. යෙන්පත්‍රියකු වශයෙන් ද ප්‍රකට වූයෙමි.

3919. මෙයින් ගියා වූ මම නැයන් මැද කෙසේ කියන්නෙම් ද, පක්ෂ ග්‍රෑශ්‍යය, ඔබ හැර මෙයින් ගියා වූ මම සුන්නින් විසින් විවාරන ලද්දෙම ඔවුන්ට කුමක් කියම් ද? මෙහි ම පණ හරින්නෙමි. අනායුෂී ත්‍රියාවක් කරන්නට උත්සාහ නො කරමි.

3920. සුමුබය, ස්වාමී වූ ද යහළ වූ ද මා හැර යන්නට යම් හෙයකින් තෙපි උත්සාහ නො කරවූ ද ඒ තෙපි ආයුෂී මාර්ගයෙහි පිහිටියාපු ය. මෙය වනාහි සුරාතන ධනරටිය වන්නේ ය.

3921. න්‍ය. හි මේ පෙකඩීමානාසු හයා න්‍ය කෙටව ජායති,
අධිගවිජසි ක්‍ර. මසුන් එවමුත්තස් ජීවිත්.
3922. ඉවෙච්ච මන්‍යන්නාන් අරියාන් අරියවිත්ත් න්‍ය,
දැනුම්‍යාදය නොසාදේ ආපදී කුරිතො භූසා.
3923. තමාපනත්තා දිස්වාන සුමුඩා අපරිංචුහයි,
අවාසිසි පුරතො රසෙකු භාසා විසිසාසය ව්‍යුත්.
3924. මා හායි පතත්. සෙටයි නහි හායනති තාදිසා,
අහා යොග පුළුණුවිස්. සුත්තා ධමුපසංහිත්.
තෙනා පරියාපදනෙනා⁴ බිජා. පාසා පෙලාකකිසි.
3925. තස්ස ත්‍ර. වවනා සුන්වා සුමුඩාස්ස සුහාසිත්,
පහතුලුමො නොසාදේ අක්ෂලිස්ස පණාමයි.
3926. න්‍ය මේ සුත්. වා දිටයි. වා හාසනෙනා මානුසිංචි දිජේ,
අරිය බුද්ධානො⁵ විකකබො ව්‍යනෙනා මානුසිංචිරු.
3927. කිහිපු තාය දිගෝ හොති මුතෙනා බඳිංචි උපාසසි,
ඇහාය සකුණා යත්ති කි. එකා අඩහියසි.
3928. රාජා මේ සො දිගෝලීතා සෙනාපිටිවස්ස කාරයි,
තමාපදේ පරිඛිතානු. තුස්සගේ විහාරිපා.
3929. මහාගණාය හත්තා මේ මා එකා ව්‍යසනා අගා,
තරා ත්‍ර. සමම නොසාදු හත්තාය අනිතො රමේ.
3930. අරියවතනයි වික්‍රීඩි යො පිණ්ඩම්පවායසි,
ව්‍යාමි තෙ ත්‍ර. හත්තාරු. ගව්පුළුහා යථා සුඩා.
3931. සැවේ අත්තප්‍රයාගෙන ඔහිතො හාසපක්චිනා,
පත්තිගණනාම්⁶ තෙ සමම එත්. අහයදක්චිජා.
3932. නො වෙ අත්තප්‍රයාගෙන ඔහිතො හාසපක්චිනා,
අනිසසරා මුක්කීමමෙහ රෝයා. කයිරායි ප්‍රදාක.

1. ආපති - මඟසා. සායා.
2. අති - මඟසා. සායා.
3. බුඩ් - මඟසා.
4. පරියාදනෙන - මඟසා.
5. මුළුයා - මඟසා..
6. බුහුනෙනා - ටි. මඟසා. සායා,
7. බනධී - මඟසා., සායා.
8. පටියානෙම - මඟසා.

3921. නුඩි දක්නා වූ මට වනාහී බියෙක් නොම උපදී. මෙසේ වූ මාගේ ජීවිතය ඔබ ලබාදුන්නාහු ය.

3922. ආයා වූ ආයා පැවතුම් ඇත්තා වූ හංසයන් මෙසේ ලන්තුණය කරමින් සිටිදී ම වැදිපුතු තෙම දැඩි වූ මුශුරක් ගෙන වහා පැමිණියේ ය.

3923. එන්නා වූ ඒ වැද්ද දැක සුමුඛ තෙමේ “බිය නො වව” සි මහ හඩින් කි ය. සුමුඛ නම් හංස තෙම බියපත් වූ හංස රජුට විශ්වාසය ඇති කරවීමින් හංස රජු ඉදිරිපිට සිටියේ ය.

3924. පක්ෂී ගෞජ්‍යාය, බිය නො වව, තොප වැන්නො බිය නොවන්. මම දහුම් වූ ස්ථානාවිත උත්සාහයක් කරන්නෙමි. ඒ උත්සාහ කිරීමෙන් මල පුඩුවෙන් වහා මිදෙන්නෙහි ය.

3925. ඒ සුමුඛයාගේ සුභාමිත වූ ඒ වවනා අසා හටගත් රෝමොදු-ගමනය ඇති වැද්ද ඔහුට ඇදිලි බැන්දේ ය.

3926. මිනිස් හඩ නිකුත් කරමින් නිදෙසේ ව මිනිස් බස් කියන පක්ෂීයෙක් මින් පෙර මා විසින් නො දක්නා ලදී, නො අසන ලද්දේ ද වෙයි.

3927. (පාසයන්) මිදුණාවූ නුඩි, බැදුණාවූ මොහු සම්පයෙහි හිදින්නෙහි ය. තට මේ පක්ෂීයා කවරෝක් වෙයි ද? අනිත් පක්ෂීහු මොහු හැරයෙන්. තනි නුඩි පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?

3928. පක්ෂීන්ගේ සතුරු වූ වැදුදෙනි, මෙතෙම මගේ රජ ය. මම මොහුගේ සෙන්පති බව කරවීමි. ඒ පක්ෂීරාජයා විපතෙහි හැරපියන්නට උත්සාහ නොකරමි.

3929. මහන් හංස සම්හයාගේ ද මාගේ ද ස්වාමී වූ මෙතෙම තනිව විපතට නො පැමිණේවා. යහළ වැදි පුතුය, එය එගේ ම ය. මෙතෙම මාගේ ස්වාමීයා වේ. මම මොහු සම්පයෙහි සිත් අලවා වෙයෙමි.

3930. හංසය, යමෙක් ස්වාමීයාගෙන් උත් පිණ්ධාරයට පුද්න්නෙහි ද, ඒ නුඩි ආයායන්ගේ පැවත්මෙන් පුක්ත වෙහි. මම නුඩිගේ ඒ ස්වාමීයා හරිමි. දෙදෙන සුවසේ යවු.

3931. මිතුය, ඉදින් ඔබ විසින් ස්වකීය ප්‍රයෝගනය පිණීස හංසයන්ට හා වෙනත් පක්ෂීන්ට උගුල අවවන ලද්දේ නම් ඔබගේ මේ අහය දනය පිළිගනිමි.

3932. ඉදින් ඔබ විසින් තමන්ගේ ප්‍රයෝගනය සඳහා හංසයන්ට සහ වෙනත් පක්ෂීන්ට උගුල අවවන ලද්දේ නො වේ නම්, නුඩි අධිපති නො වෙහි ය. වැදිපුතුය, අප මූද හරින්නාවූ නුඩි සොරකමක් කරන්නෙහි ය.

3933. යස්ස නව. හතකො¹ රසේකු කාම. තසේස්ව පාපය,
තන් සංයමනා රාජ්‍ය යථාහි සැස්ද. කරිසුති.
3934. ඉලෙක්ට්‍රො වූතෙනා ගනසාදු හෙමවතෙන්තු හරිතාවේ,
ලභා හන්ඩි සඩ්යු² පස්සරේ අජ්ඝ්‍යවාදි.
3935. තෙ පස්සරගහෙ පක්වී උභා හඩ්සරවණීනේ,
සුමුඛ. බතරට්ස්ව ලුණ් ආදය පස්සමි.
3936. හරියමානෙනා බතරට්වා සුමුඛ. එතදූල්,
බාලන. භායාම් සුමුඛ සාමාය ලක්බණුරුයා
අයවාක. වධමස්කුදය අර්ථානා. විධිස්සති.
3937. පාකහංසා ව සුමුඛ සුහෙමා හෙමසුත්තවා,
කොස්වී සමුද්‍රතිරේව කපණා නුන රුවුණති.
3938. එව. මහත්ත්‍යා ලොකසිස අප්පම්ගයා මහාගණී,
එකිනේමනුසොවෙයා නා ඉදා පස්සවතොමිව.
3939. වාතෙනා ව ගනකමාගදති උගය. ජෙකපාපකා,
බාලො ආමකපකක. ව ලොලො අනෙකා ව ආමිසා.
3940. අවිනිව්‍යක්ෂ අනෙසු මණ්ඩව පටිභාසි³ ම.,
කිව්වාකිවල. නා ජානාසේ සම්පත්තා කාලපරියාය.
3941. අධික්මතනා උදීරේසි යො සෙයා මණ්ඩින්සේයා,
බහුසාධාරණා හෙතා යොණ්ඩාව සුරාසර.

1. හතකො - මඟය.,
2. පස්සා - මඟය.. සා.
3. පටිභාසි - මඟය..

3933. නුම් යම් රජකුගේ බැලයෙක් වෙහි ද එකාන්තයෙන් සිහු වෙනව ම අප පමුණුව. එහි දී ඇතුළුම් සහිත රජ තෙම අභිමත වූවක් කරන්නේ ය(යි හංස සේනාපතියා කියේ ය.)

3934. මෙසේ කියනු ලැබූ වැදි තෙම රන්වන් සිවි ඇති ස්වරුන් වර්ණවූ ඒ හංස රාජයන් දෙදෙන දෙඅතින් අල්ලාගෙන මැදිරිවල තැබේය.

3935. ප්‍රහාස්වර වූ වරුන් ඇති සුමුඛ, ධතරටිය යන ඒ පෘශ්ඨගත පක්ෂීන් දෙදෙන ගෙන වැද්ද ගියේ ය.

3936. ගෙන යනු උබන්නාවූ ධතරටිය නම හංස තෙම සුමුඛ නම් හංසයාට මෙය කිය. එම්බා සුමුඛය, රන්වන් අලංකාර උරු පුග්මයක් ඇති (භායෝවගේ) මරණයට දැඩිව බියවෙමි. අපගේ මරණය අසා ඕ තමාම නැශෙන්නී ය.

3937. සුමුඛය, පාකභාස දුනිනා වූ රන්වන් මතා සිවිය ඇයි සුඡේමා නම් වූ ඕ තොමෝ (මුහුදෙහි වැට් ස්වාමීයා මල කල්හි) වෙරෙලෙහි සිට බැගැපත්ව හඩා කොස්ලිජිලියෙනාක මෙන් ගඩන්නීය සි සිතමි.

3938. මෙසේ හංස ලොකයාගේ ගෞරවයට සුදුසු වූ අප්‍රමේය ඉණ ඇති ගණ ප්‍රධානාවූ ඔබ එකම හංස ධෙනුවක සඳහා ගෙක කරන්නහුය. මෙය නුවණුත්තකුට නොගැලුපෙන්නෙකි.

3939. මහරජ, සුගන්ධ දුරගන්ධ දෙකම (නොතෝරා) ගන්නා වූ වාතය මෙන් ද, (අඟ දේ ඇ එලහරිත ගසක් යට හිඳ) පැසුණු නොපැදුණු විසින් විභාග නොකොට අතට අසුව්වක් ගෙන කන්නාවූ කුඩා ලමයකු මෙන් ද රස තෘප්තායෙන් ආහාරයක් බුදින ලොල්පූ අන්ධයකු මෙන් ද,

3940. මරණයන්න අවස්ථාව පැමිණියා වූ ඔබ යම හෙයෙකින් කළයුත්ත නොකළයුත්ත නොදන්නහු ද, කාරණාකාරණයන්හි විනිශ්චය නොදන්නහු ද, එහෙයින් ඔබ අන්ධ බාලයකු මෙන් මට වැට්හෙයි.

3941. යමෙක් ස්ත්‍රීහු උතුම යයි හහින්නේ නම් හෙතෙම අඩක් උමතු වූවකු මෙන් කථාකරන්නේ ය. මේ ස්ත්‍රීහු නම් සුරා සොඩුන්හුට සූරා සැල මෙන් බොහෝ දෙනාකුට සාධාරණ වෙනි.

3942. මායා වෙසා මරීවි ව සොක්‍ද ගරාගෙ, වුපදුවා,
බරා ව බඟධිනා වෙනා මධ්‍යපාසො ගුහාසයේ
තාපු යො විස්සසේ පොගසා සො නාරෝපු නාරාධමො.
3943. යෑ වුද්ධිනි¹ උපක්‍රියාත්. කො තැ නින්දිතුමරහති,
මහාභූතින්වීයා නාම ලොකස්මි. උද්‍යාප්‍රේසු..
3944. බේඩිං පණිඩිනා ත්‍යාපු රති ත්‍යාපු පත්‍රියිනා,
බේඩිනි ත්‍යාපු රුහනති යදිදී. සතනා පත්‍රායරෙ
ත්‍යාපු කො නිබැං පොසා පාණ්ඩ්‍රාස් පාණ්ඩි.
3945. සුමෙව නැසේකු, පුමුබ ඒනා. අන්සුපු යුක්කාසි,
තස්ස ත්‍යාපු හයේ ජාතේ හිතෙන ජායතේ මති.
3946. සැබෑ හි සංසය. පතෙනා හය. හිරු නිතිකඩිනි,
පණ්ඩිනා ව මහත්තාත්‍යා අන්සු යුක්කාති දුයුපේ.
3947. එන්ද්‍ර්‍යාය රාජාත්‍යා සුරුල්වුතනති මනත්තා,
පටිබාහති ය. සුරෝ ආපදී. අතන්පරියාය.
3948. මා නො අජ්‍ය විකනති-සු රැසේකු සුද මහානයේ,
තරාහි වෙශන්සු පතනාතා. එල්. වෙල්.ව තැ වයි.
3949. මුගත්තා න ඉඩී ඔබිඩිතු. සය. බැඩි. උපාගමි,
සොප්පුත් සංසය. පතෙනා අන්ව. ගණනාහි මා මුබ්.

1. බුද්ධි - මතසා.

3942. තවද මේ ස්ත්‍රීහු නම් (පුරුෂයන් රවචන හෙයින්) මායාවක් වැන්න. (අතට අපු නොවන හෙයින්) මිරිඹවක් වැන්න. (තමන් ඇපුරු කරන්නාවානට ගොකය හා කාජස්වාසාදී රෝගන් ඇතිකරන හෙයින්) ගොක රෝගයි උපදුවයනට හේතුය, තොධාදින් තද බැලීන් ක්‍රෘඩ, අන්දු බන්ධනාදියට හේතුය. මේ ස්ත්‍රී නම් ගිරිර ගුහාව ඇපුරු කරන්නා වූ මාර පාසය කි. එ බඳු ස්ත්‍රීන කෙරෙහි යම් පුරුෂයෙක් විශ්වාස කෙරේ නම් හේ මිනිසුන් අතුරෙහි අධම මිනිසෙකි. (පුමුබයා කි ය.)

3943. මාතුගාම සංඛ්‍යාත වූ යම් වස්තුවක් තුවණුන්නන් විසින් ම දක්නා ලද ද, ඒ ස්ත්‍රීයට නින්ද කරන්නට කවරෙක් සුදුසු වේ ද? මහන් ගුණාත්මි ස්ත්‍රීහු නම් ලොකයෙහි පළමුකොට උපන්නාභ්‍යය.

3944. සුමුබය, ඒ ස්ත්‍රීන් කෙරෙහි කායවලි ක්‍රිඩාවට් ද පිහිටියාහ. ඒ ස්ත්‍රීන් කෙරෙහි පස්කම් ගුණයෙහි ආලය ද එහිටි යේය. (මුදු පසේ බුද ආදි) යම් සන්කෙනෙක් උපදින් නම් ඒ බිජයෝ ද ඔවුන් කෙරෙහි ම වැඩිනි. දිවි හැරීමෙන් වුව ද කවර නම් පුරුෂයෙක් ඔවුන් කෙරෙහි කළකිරෙන්නේ ද?

3945. සුමුබය, අනෙකකු නොව තුළ ම ස්ත්‍රීන්ගේ කටයුතුවල යෙදෙන්නෙහිය. ඒ තුළට අද බිය ඇත්තු කළහි ඒ මරණ බිය නිසා ස්ත්‍රීන්ගේ අගුණ දැකීමෙහි තියුණු තුවණක් ඇත්තිය යි හඟිමි.

3946. ඒවිතසංසයට පත් සියලු දෙන ම ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිතුනිව ඒ බිය ඉවසන්. පැණ්ඩික වූ, මහන්මයෝ දුකමයේ යෙදියුතු අර්ථයෙහි (වැඩිවල) යෙදෙන්.

3947. මේ සඳහා රජවරු ඇර මන්ත්‍රියකු කැමතිවෙති. යම් හෙයෙකින් ගුරනෙමේ සවාමියාට පැමිණි ආපද්‍යන් වළකාලයි ද ආන්මාරක්ෂාවන් සිද්ධ කෙරේ ද එහෙයිනි.

3948. (සුමුබය,) අද රජුගේ අරක්කාලීයෝ මූල්‍යන්නගෙකිදී අප නොකළත්වා. යම්සේ තුන එලය, තුන ගස නසන්නේද, අපගේ පියාපත්වල වරණද එසේය. අපගේ විනාශයට (භේතුය) එසේ කා ද මා ද නො තාසව.

3949. වැදි පුතුය විසින් මූදන ලද්දේ ද පියාකා යන්නට නොකැමැති වූවෙනිය. තෙමේ ම බන්ධනයට එලැකියෙහි. හේද දන් ඒවිත සැකයට පැමිණියේය. අප මිදෙන කරුණක් සිතා ගනුව. (ස්ත්‍රීන්ට නින්ද කිරීම පිණිස) මූව විවාත නොකරව.

3950. සො තං යොගං පයු කුරුසූ ශ්‍රීතං ධමමුපසංභිතං, තව්. පරියාපදනෙනා¹ මම පාණෙසනා. වර.
3951. මාහායි පතනං සෝට් නැති භායනත් තාදිසා, අභං යොගං පයුණුසේසා. යුතනං ධමමුපසංභිතං. මම පරියාපදනෙනා බිජා. පාසා පැමෙකුවයි.
3952. ස ලුණ්දු භාසකාජේන රාජ්‍යවාරං උපාගම්, ප්‍රවේච්‍යු මං රැඹුණු ධතරධ්‍යමාගමනා.
3953. තෙ දිස්වා පුණුස්සවිකාසය උහො ලකඩ ගුණයම්මෙන්, බැඳු සඡුණුමනෙනා² රාජා අමවේච් අජ්‍යාභාසයර්.
3954. දෙථ් ලුණුසේ විජ්‍යාත් අනන් පානස්සා ගොජනං, කාමං. කරෝ හිරුණුසේ යාවනෙනා එස ඉවත්ත්.
3955. දිස්වා ලුණු. පසනනාතනං කාසිරාජා³ තදමුව්, යදුයං සම්ම බෙමක පුණුණු භාසෙහි තියුත්.
3956. කළු. රුවී⁴ මජ්‍යාගතං පාසහත්වා උපාගම්, ඔකිලුණු. කුත්තිසඩෙසහි නිමජ්‍යාම්⁵ කළු. ගහි.
3957. අජ්‍ය මෙ සතනමා රතන් ආදුනාත්⁶ උපාසනා, පදමෙත්සේ අනෙවය. අප්පමනෙනා සටස්සෙනා.
3958. අජ්‍යාසේ පදමදුක්වී. වරනා අදනෙසනං, තත්ත්වං. ඔදින්. පාස. එවෙතන්⁷ දිජමගහිං.
3959. ලුණු ගෙව ඉමෙ සකුණා අජ එකොති භාසයි, විතනනු තෙ විපරියතනං ආද කිනු එහි.සයි.⁸
3960. යස්ස ගොජිතකා තාලා තපනෙයාත්හා ශ්‍රීහා,⁹ උරං. සංහඩ තිව්‍යන් සො මෙ බනධි. උපාගම්.

1. පරියාදනෙනා - මඟය.

2. ස.සමනෙනා - මඟය.. සයා.

3. කාසිරාජනදුව් - මඟය.. සයා.

4. ටුරී - මඟය.. සයා.

5. නිමජ්‍යාම් - මඟය.. සයා.

6. ආදනාත් - මඟය..

7. එවන - මඟය.. සයා.

8. එහිසන් - මඟය..

9. සයා - මඟය..

3950. (යහළ පුමුබය,) ඒ නුඩ් පලමු කි දැහැලින් යුත් උත්සාහය යොදව. තොපගේ ඒ පිරිසුදු වූ උත්සාහයයන් මාගේ ජීවිතය සෙවීම කරව (යි හංස රජ කියේ ය.)

3951. පක්ෂීරාජය, බිඟ තොවව්, ඔබ වැන්නොයේ බිඟ තොවෙනි. මම දැහැලින් යුත් පුදුසු උත්සාහයක් යොදන්නෙමි. මාගේ ඒ පිරිසුදු උත්සාහයයන් වහා දූෂ්චරාසයෙන් මිදෙන්නෙහිය. (පුමුබයා කියේ ය.)

3952. ඒ වැදිතෙම හංසයන් රිගත් කදින් යුක්තව රජගෙදර දෙරවුවට එළඹියේය. මා පැමිණි බව රජුට කියවූ. මේ ධිතරවිය නම් හංස රජු ද ආයෝධී ද රජුට දන්ව වූ (යි දෙරවුපාලයාව කියේ ය.)

3953. තමන්ගේ පිනට සරිලන, ග්‍රෑෂ්ඩයයි සම්මත ඒ හංසයන් තැමැත්ත දැක සතුවූ සිත් ඇති රජතෙම ඇමතියන්ට මෙසේ කිය.

3954. මේ වැද්දට වස්තු ද, ආහාර පාන ද නොජන ද දෙවු. මේ තෙම යම්තාක් කැමැත්තේ නම් ඒ තාක් අමුරන් දෙවු යි.

3955. කසී රජතෙම පහන් වූ ඒ වැද්ද දැක මෙසේ කිය. යහළ බෙමක නම් වැද්දණෙනි, ඉදින් අපගේ පොකුණ හංසයන්ගෙන් පිරිපවති නම්,

3956. මතා දකුම ඇති හංසයන් මැද සිටියා වූද හංසයන් විසින් පිරිවරන ලද්ද වූ ද මේ හංස රාජයා වෙතට මළ පුමුව ගත් අත් ඇතිව ගියෙහි ද? මේ නුඩ්, හංස රාජයා කෙසේ අල්ලාගත්තේහි ද?

3957. මොහු ගොදුරු ගත්තා තැන් සොයා යන්තා වූ මට අද සත්වැනි රය ය. මම මොහුගේ පියවර සොයුම්න් වාචිපක්ෂ-ඡරයක් ඇසුරු කරමින් අප්‍රමාද වීමි.

3958. ඉක්බිති ගොදුරු පිණිස හැඳිරෙන්නාවූ මොහුගේ පියවර දැක්කෙමි. මම එහි පාසය බහාලීමි. මෙසේ මේ පක්ෂීයා ගත්තෙමියි (වැද්ද කියේ ය.)

3959. එම්බල වැදිපුත්‍රය, මේ පක්ෂීපු දෙදෙනෙක් වෙති. එසේ ඇති කලේහි එකකැයි කියන්නෙහිය. ක්ම, තාගේ සිත පෙරලි ද? නැත්තෙක් අනෙකා අතිකකුට දෙනු කැමැත්තේහිද?

3960. (මහජ,.) යම් පක්ෂීයකුගේ රත් රත් වන් රේඛාවේ බලප්‍රමාණීන් ගෙල වවා ගොස් උදරයට සැපි සිටිද්ද, හෙතෙම මාගේ බන්ධනයට පැමිණියේ ය.

3961. අරායා හසුයෙරා පක්වී අබඳෙයා¹ බඩුමාතුරා,
අරියා මුවානො අවශ්‍ය වැජනෙනා මානුසිං ගිරෝ.
3962. අට කිනතුදිනි සුමුඛ භතුං සංහලව තීයේසි,
ආදි මේ පරිසාං පගානා භයා හිතො නා භාසියි.
3963. නාහා කාසිපති හිතො ඔගෝග පරිසා තව,
නාහා භයා නා භාසියෙයි. වාක්‍ය අන්ත්‍රී තාදිසේ.
3964. න තෙ අකිසරා පෙසෙය නා රලේ නාමි පනත්කෙ,
නායි වම්මාව කිට්ට. වා වම්මිතෙ ව ධනුගාහෙ.
3965. න ඩිරුඡුදා. සුවජ්‍යුත්‍ය. වා නගරා. වා සුමාපිතං,
කිකිණුපරිබං³ දුගා දූෂ්‍රමලවාලකාවේකා,
යන් පවිචේයා සුමුඛ භාසිතකං නා භායයි.
3966. න මේ අසිසරෙනානෙනා නාගරෙනා ධනෙනා වා,
අපලෙනා පරී. යාම අන්තාලිකෙකි වරා මයා.
3967. සුතාව පැඩිතා තාත්මකා නීපුණා අන්ත්‍රීන්නකා,
හාසෙමන්වතිං. වාවා සැවෙව්සිය පතිවැසිතා.
3968. කිණි තුයා. අස්ථිසිය අනාරියසි කරිසෙනි,
මුසාවාදිසිය ලුදුසිය හණිතම්පි සුභාසිතං.
3969. තං බ්‍රාහ්මණානා. ව්‍යවනා ඉමං. බේමි⁴ අකාරයි,
අභයක්ව තයා සුවය්. ඉමාතයා දසධා දිසා.
3970. ඔගෝග තේ පොකිරණී. විප්පසනෙනාදකං. සුවිං,
පහුත්ක්‍රාදනා⁵ තනු අනිංසාවෙනු පකෘතනා.

1. අබඳෙයා බනධි - මඟසා.

2. කිං - මඟසා.

3. පරික්බං - මඟසා.

4. බේමං - මඟසා.

5. බෙඹුකං බාදනා - මඟසා. පෙළුනා බාදනා - සියා.

3961. ඉක්විනි මේ ප්‍රහාස්වරවූ පක්ෂීනෙම නොබැඳුණේ, බ�දුණු ගිලන්වූ ස්වාමියා සනාස්ථින් (ඉදිරියට පැමිණ) මා සමග මිනිස් තෙපුලෙන් කපාකරමින් සිටියේයයි (වැද්ද කියේ ය.)

3962. සුමුළුබය, එසේ ඇතිකල්හි දන් කුමක් හෙයින් හනු එකට තද කොට ගෙන සිටිනෙහි ද? කිමෙක් ද? මාගේ පිරිසට පැමිණියේ බියෙන් තැනිගත්තෙහි කථා නොකෙරහිදු යි රජ අසිය.

3963. කසීරටට අධිපති මහරජතුමනි, මම ඔබගේ පිරිසට වැද බියපත්වූයෙම් නොවෙමි. මම බියෙන් නො බෙණෙන්නෙම් ද නොවෙමි. කපාකළපුතු සුදුසු අවස්ථා යෙහි කථා කරමි සි සුමුළුබයා කියේ ය.

3964. තට රකවරණ කරගෙන සිටින පිරිසක් නොදැකිමි. රිය ද නොදැකිමි. පාබළ සෙනාගක් ද නොදැකිමි. ඊ පහර වළකාල තු වර්මයක් ද නොදැකිමි. වාචිකපාලයක් ද, නොදැකිමි. යුද ආදුමින් සැරසුණු ධනුර්ධරයන් ද නොදැකිමි.

3965. අමුරන්ද ස්වර්ණද නොදැකිමි. දිය අගලකින් වටකරන ලද දුර්ගම වූ දැක් අවශ්‍ය හා කොටු ඇති යහපත්කොට තනනාලද නගරයක්ද නොදැකිමි. සුමුළුබය, යම් තැනෙක්හි පැමිණියේ බිය විය යුත්තෙහි බිය නො වෙහි ද, එබදු තැනක් නොදැකිමි යි රජතෙම කිය.

3966. මහරජ, මට රකවරණය කරගෙන සිටින්නාවූ පිරිසෙන් ප්‍රයෝගනයක් නැතු. නුවරින් හෝ ඩිනයෙන්ද ප්‍රයෝගනයක් නැතු. අභයින් ගමන් කරන්නාවූ අපි අමාර්ගයෙහි මාර්ගය තනාගෙන යම්හ.

3967. අපි නුවණුන්නේය, දක්ෂයෝය, කරුණු සිතන්නේය යි ඔබ විභින් අසනාලද්දමෝ වෙමු. ඉදින් ඔබ සත්‍යයෙහි පිහිටි කෙනෙක් වන්නාහු නම් අරථ සහිත වවනයක් කියන්නෙමි.

3968. සත්‍ය විරහිතවූ අනායෝ වූ බොරු කියන්නා වූ රෝඛ ගනි ඇති ඔබට කියනාලද සුහාමිතයක් වුවන් කවර නම් යහපතක් සලසා ද?

3969. (මහරජ,) ඔබ බ්‍රාහ්මණයන්ගේ කිමෙන් මේ බෙමි නම් පොකුණ කරවුවහුය. ඔබ විභින් මේ දෙ දිගායෙහි ම අභය ද ප්‍රකාශ කරන ලදී.

3970. ඔබගේ පොකුණට බැස පිරිසුදු වූ ප්‍රසන්න ජලය ද බොහෝ වූ ආහාර ද ලබන්නාවූ පක්ෂීන්ට හිසාවක් නැතැයි (ප්‍රකාශ කරනාලදී.)

3971. ඉදී සුක්‍රාන නියෝගයේ ආගතුම්භා¹ තවත් කෙ,
තෙ තෙ බැඩිස්ථා² පාසොන එත් තෙ භාසිතා මූසා.
3972. මූසාවාදා පුරකුතිවා ඉව්‍යාලුහැකු පාපකා,
උහොයනයේ අතිසාමම ඇසාතා උපපූජනි.
3973. නාපරජ්‍යාම සුමුඛ නපි ලෙඟා වම්ගහිං,
සුතා ව පැණිනාත්‍යන් නීපුණාඅනුවිනාකා.
3974. අමුහුවනුවතින් වාව් ව්‍යාකරෝයුෂ් ඉධාගතා,
තරා ත් සම් නෙසාදේ විතෙනා සුමුඛ මෙහෙනි.
3975. නෙව හිතා³ කාපීපති උපත්තිස්ස් ජීවිතෙ,
භාසේමනුවතින් වාව් සම්ඟතා කාලපරියායා.
3976. ගො මිගෙන මිග් භන්ති පක්වා වා පන පක්වා,
සුතෙන වා සුතා කිලෝ⁴ කින් අන්‍රියතරං තතෙනා.
3977. ගො ව අරියරුදා භාසේ අන්‍රියධම්මවස්සෙනා,
උහො සො ධ්‍යා ධ්‍යා දෙන ලෙඟා ඉඩවෙව පරනු ව.
3978. න මඟ්‍යා යස් පතෙනා න ව්‍යාපේ⁵ පතනය්ස්යා,
වායමේලේව කිලේවසු සංවරෝ ව්‍යවරානි ව.
3979. ගෙ වද්‍යා⁶ අන්‍රියතිස්සනා සම්පත්තා කාලපරියායා,
ඉඩ ධම්ල් වරින්වාන එලවතෙ⁷ තිදිව් ගතා.
3980. ඉදී සුක්‍රා කාපීපති ධඛුමතනි පාලය,
ධතරටයිස්සා මුක්කාහි හාසානා පවරුතනම්,
3981. ආහරනතුදකා ප්‍රජා ආසන්නාකු මහාරහා,
පණුරතෙනා පලොක්කාම් දතරටයා යස්ස්නා.

1. අගතෙනා - මුසා.
2. බැඩියමා - වි. මුසා.
3. තුතා - මුසා.
4. කිලෝ - මුසා. කිලෝ - යසා.
5. නබ්‍යාධි - මුසා. යසා.
6. වුඩ්‍යානාන්‍යතිකවනා - මුසා.
7. එව් තෙ - මුසා. යාවා.

3971. මෙය අසා ඔබගේ සම්පයට (ඔබ විසින් කරවනලද පොකුණුව) ආවෙමු. ඒ අපි ඔබගේ පාසයෙන් බැඳුණෙමු. මෙය ඔබ විසින් කියනලද බොරුවයි.

3972. මූසාවාදය පෙරදුරි කොට ලාමක වූ ඉවිතා සංඛ්‍යාත ලොහය ද කොට දෙවි මිනිස් යන ප්‍රතිසන්ධි දෙක ඉක්මවා නිරයෙහි උපදින්නේය යි (පුමුබයා රජුට උපද්‍රා ඉපද්‍රීය.)

3973. එමඟා පුමුබයා, තොපට අපරාධ නොකරමු. ලොහයෙන්ද තොප නොගන්නේමි. තෙපි පණ්ඩිතයෝය, දක්ෂයෝය, අර්ථ-වින්තකයෝ යි අසනලද්දේ ද වෙයි.

3974. මෙහි පැමිණියාවූ තෙපි අර්ථ සහිත වවන ප්‍රකාශ කරන්නාපු නම් යෙහෙකුයි සිතුවෙමි. යහා පුමුබයා, ඒ පැමිණ මා විසින් කියන ලද වැද්ද තොප අල්ලා ගන්නේය.

3975. කසී රජුනි, මරණයට ලංචු කල්හි බියවුවමෝ ජීවිතාව-සානායට පත්වුවමෝ අර්ථවත් වවන කියන්නෙමු.

3976. මතාව පුරුදු කරන ලද යමෙක් දීපක මුවකු කරණකොට ගෙන මුවකු නසයිද, දීපක පක්ෂීයකු කරණකොටගෙන පක්ෂීයකු නසයිද, නිර්ජයයි ප්‍රසිද්ධ (දීපක මෘග සදාග) පිශුම විලකින් ධර්මක්ලිකයෙකුයි අසන ලද කෙනකුට හිංසා කරයිද, රේට වඩා අනායුත්වූ කුමක් ඇත්ද?

3977. යමෙක් අනායුත් ධර්මයෙහි පිහිටියේ ආයුත් වවන කියයිද, හෙතෙම මෙලෙස් පරලෙස් යන උහය ලොකයෙනා ම පිරිහෙන්නේය.

3978. යමෙක් යසසට පැමිණ මත් නොවන්නේ ද ජීවිත සංසයට පැමිණ නමුදු විතන පිඩාවට නො පැමිණෙන්නේ ද කටයුතුවල උන්සාහ කරන්නේ ද, තමන්ගේ සිදුරු වයන්නේ ද,

3979. ඉණවාදේ වූ මරණකාලයට පැමිණියා වූ යම් කෙනෙක් මේ මිනිස් ලොට ඉක්මවද්ද, මෙලොට කුගලධර්මයෙහි හැසිර මෙයේ මොවුනු දෙවිලොටට පැමිණියාපු වෙති.

3980. කශීරජුනි, මෙය අසා තමන් කෙරෙහි ධර්මය රක්ගනුව. ධතරටයි නම් හංස රාජයා ද මුදලව සි පුමුබ කියේ ය.

3981. පා දේනා දිය ද, පා ගල්වන තෙල් ද, මා ඇශ් අසුනක් ද ගෙනෙන්වා. යෙස් ඇත්තා වූ ධතරටයි නම් හංස රාජයා කුමුවෙන් මුදන්නේමි.

3982. තක්කු සයනාපතිං දීරං නිපුණු අකුවිනෙකා,
යො සුබේ සුබිතො රසේකු දුක්කිතො හොති දුක්කිතො.
3983. එතාදියා¹ ගො අරහතාති පිණ්ඩමසනාතු හතුනො,
යලායං සුමුවො රසේකු පාණුසාධාරණා සඩා.
3984. පියක්කු සබඩයාව ජ්‍යෙෂ්ඨ අවධිපාදං මතොරමං,
මටයා කායිකපන්නීතනා² ධතරවෙකා උපාවිසි.
3985. කොවශේක්කු සබඩයාව ජ්‍යෙෂ්ඨ වෙයාසැපරිසිඩිතං,
සුමුවො අජ්‍යුපාවෙක් ධතරවිස්ස අනතුරරු.
3986. තෙසං කක්ෂිනාපතෙනාහි පුළු ආදාය කායියො,
හංසානං අභිභාරේසුං අගෝ රසේකු පවායිතං.
3987. දියවා අභිහටං අගෝ කායිරාපෙන පෙසිතං,
කුසලො බතහඩමානං තතො පුළුණී අනතුරරු.
3988. කවචි හොතො කුසලං කවචි හොතො අනාමයං,
කවචි රට්ටිමිදං එතං ධතෙන මතුසිස්සනි.
3989. කුසලකෙකුව මෙ හංස අරෝ හංස අනාමයං,
අරෝ රට්ටිමිදං එතං ධතෙන මතුසිස්සනි.
3990. කවචි හොතො අමචෙවුසු දෙසා කොවි න විජුති,
කවචිනතු තෙ තවසේසු නාවකඩිනති එවිතං.
3991. අරෝ පි මෙ අමචෙවුසු දෙසා කොවි න විජුති,
අරෝ පි තෙ මමතේසු නාවකඩිනති එවිතං.
3992. කවචි තෙ සාදිසී හරියා අස්සවා පියහාණිති,
පුත්තරුපයසුපෙනා මම ජන්දවසාතුගා.
3993. අරෝ මෙ සාදිසී හරියා අස්සවා පියහාණිති,
පුත්තරුපයසුපෙනා මම ජන්දවසාතුගා.
3994. කවචි රටයං අනුජීලං අකුතොවි උපදූවං,
අසාහසෙන ධතෙන සමෙන මතුසිස්සනි³.

1. එදියො ගො අරහති - මතසං. සුවා.

2. මන්තිනනං - මතසං. වන්තිනං - සුවා.

3. සමෙනමතුසාසය - මතසං.

3982. යම් හංසයෙක් රජුගේ සැපතෙහි සුවපත්වූයේද, දුකෙහිදී දුෂ්චිත වූයේද ප්‍රාණවූ දක්ෂවූ යහපත සිතන්නාවූ ඒ සෙන්පතියා ද මුද්‍රාන්නෙම්.

3983. යම් සේ මේ සුමුඩ තෙම හංස රජුගේ ප්‍රාණ-සාධාරණ යහලවා වේද, මෙබන්දේ ස්වාමියාගේ ආහාරය අනුග්‍රහ කරන්නට සුදුස්සේ වෙති.

3984. සියල්ල ස්වරුණමය වූ පා අටක් ඇති වැඩ අවසන් කළ කිවිස්තුයෙන් අතුරනලද පුවුවක ධතරවිය නම් හංසරාජයා හිද ගත්තේය.

3985. සියල්ල ස්වරුණමය වූ ව්‍යාසුසමීන් වටකොට මසනලද කොට්ඨ නම් පුවුවෙහි සුමුඩ තෙමේ ධතරවිය හංසරාජයාට අනැතුරුව හිඳගන්නේය.

3986. රජු විසින් පැවුරු පිණිස එවනලද ඒ උතුම හෝජනය කිසිට වැඩ බොහෝ දෙන ස්වරුණභාජනවලින් ගෙනවූත් හංසයන්ට එළඹුහ.

3987. ඉක්තිනි කළී රජු විසින් යවනලද් තමන් වෙත එළවනලද ඒ අගු හොඟනය දැක අනැතුරුව, ස්ථානීයධර්මයන්හි දක්ෂවූ හංස රජතෙම (එකින් එක) විවාලේය.

3988. පින්වත් රජුට යහපත්ද, හවත්හට ආරෝග්‍යය තිබේද, කිම, සමෘද්ධ වූ මේ රට දැහැලින් අනුගාසනා කරනු ලැබේද?

3989. හංසරාජය, මට යහපති, යළි මට ආරෝග්‍යයද තිබේ. තවද, සමෘද්ධ වූ මේ රට මා විසින් දැහැලින් අනුගාසනා කරනු ලැබේ.

3990. කිම හවත්පුගේ ආමතියන් අතර කිසියම් දෙසක් නැදේද? කිම, ඔවුනු ඔබගේ යුද්ධාදි කායනීයන්හි දිවි නොතකා ත්‍රිය කෙරෙද්ද?

3991. මාගේ ආමතියන් අතර කිසියම් දෙසක් නැත. වැඩ ඕවඩු මාගේ යුද්ධාදි කායනීයන්හි දිවි නොතකා ත්‍රියකෙරෙනි.

3992. කිම ඔබගේ බිරිය සමාන ජාති ඇත්තේද, අවවාද්‍යුමද, පිය තෙපුල් කියන්නීද, දරු සම්පතින් රුපයෙන් හා යසයින් සමන්විතද, ඔබගේ අදහස් අනුව පවත්නීද?

3993. මාගේ බිරිය සමාන ජාති ඇත්තියකි. අවවාද්‍යුමය. පිය තෙපුල් කියන්නීය. දරු සම්පතින් රුපයෙන් හා යසයින්ද සමන්විතය. මාගේ අදහස් අනුව පවත්නීය.

3994. කිම, රටවැසියා නො පෙන්න ලැබේද? කිසිවකිනුත් උවදුරෙක් නැදේද? සාහසික නොවූ ඔබ විසින් දැහැලින් සෙමෙන් රට අනුගාසනා කරනු ලැබේද?

3995. අමරා රංස් අනුපයිල් අකුතොව් උපද්‍රව්, අසාහසෙන ධමමෙන සමෙන මනුසිස්සනි¹.
3996. කව්‍යී සතෙනු අපවිතා අසතෙනා පරිවර්තීතා, නො වේ ධමල් තිරඩානු අධම්‍යමනුවත්සි².
3997. සතෙනා ව මේ අපවිතා අසතෙනා පරිවර්තීතා, ධමමෙවානුවත්සාම් අධම්‍යම මේ තිරඩාතා,
3998. කව්‍යී නානාගතන් දිස් සමවේකක් බත්තිය, කව්‍යී න මතෙනා මදනීය පරලෝක න සත්‍යයි.
3999. නාහා අනාගතන් දිස් සමවේකකාම් පක්වීම, දිතෙනා දසුළු ධමණු පරලෝක න සත්‍යයි.
4000. දානා සිල් පරිව්වාග අරුව් මදුව් තප්; අකෙකාධා³ අවිහිංසකුව බනතිකුව අවිරෝධනා.
4001. ඉවෙච්න කුසලේ ධමම යිත ප්‍රස්සාම් අතන්නි, තතෙනා⁴ මේ ජායතේ පිති සොමනාස්සික්ෂිනාපකා.
4002. පූමුඛා ව අවිතෙනානු විස්සාජී එරුස් ශිර්, භාවදෙසමනාස්සිසුය අසමාකාය විහැකමො.
4003. සො කුඩාධා එරුස් වාව තිව්‍යාරේසි අයයානිසො, යානසීමාසු⁵ න විෂ්වත්නී න ඉදා පසුක්වතාමිව.
4004. අන් මෙතන අතිසාර වෙගෙන මනුජාධිප, බනරවේ ව බඩුස්ම් යුක්ඩා මේ විපුල් අභ්‍ය.
4005. ක්‍රි. නො පිතාව පුජානා ඩුනානා ධර්ණීරිව, අසමාක අධිපත්‍යනා බමසු රාජකුණුරු.
4006. එතන තෙ අනුමාදම ය භාව න තිශ්‍යායි, බිල් පහිජායි පක්ෂ උප්‍රකෙශි විහැකම.

1. මනුසිස්සහ – මඟයා.

2. මවනසි – මඟයා.

3. අකෙකාධා – මඟයා.

4. අමරා – මඟයා.

5. යානසීමාසු – මඟයා.

3995. රටවැසියා නො පෙළනලදී. කිසිවකිනුත් උච්චරේක් නැත. සාහසික නොවූ මා විසින් දැහැමින් සෙමෙන් රට අනුගාසනා කරනු ලැබේ.

3996. කිම, ඔබ විසින් ශිලාදී ගුණයුක්ත සත්පුරුෂයේ පුදන ලද්දූ ද? අසත්පුරුෂයේ දුරුකරන ලද්දූ ද? ධර්මය හැරදමා අධර්මය අනුව නොපවත්නෙහි ද?

3997. මා විසින් ශිලාදී ගුණයුක්ත සත්පුරුෂයේ පුදන ලද්දූය. අසත්පුරුෂයේ දුරුකරන ලද්දූය. ධර්මය අනුව ම පවත්නෙමි. මා විසින් අධර්මය දුරුකරනාදී.

3998. මහරජ, කිලේක්ද, ආයුෂ මද බව නො සලකන්නෙහි ද? කිමෙක් ද, මත්වියයුතු රුපාදී අරමුණෙහි මත් නො වන්නෙහි ද? කිමෙක් ද, පරලොච්ච බිය නැත්තෙහි ද?

3999. පක්ෂීරාජය, මම ආයුෂ මද බව සලකන්නෙමි. දශරාජ ධර්මයන්හි පිළිවියෙමි. පරලොච්ච බිය නො වන්නෙමි.

4000. දන්දීමය, සිල්යකීමය, පරිත්‍යාගය, සංඝනවය, මඟුබවය, උපාසම්පිළසමාදන සංඛ්‍යාත තපසය, මෙම්ත් පුර්වහාග කොට ඇති අනෙකුඩය, කරුණා පුර්වහාගකොට ඇති අවිහිංසාවය, අය වාසනා සංඛ්‍යාත ස්ඝන්තිය ය, එකඟබවය.

4001. මෙකි කුගල ධර්මයන් මා කෙරෙහි පිළිවියවුන් බලමි. මට එයින් ප්‍රිතියන්, මහන් සොමනයන්, පහළ වන්නේය.

4002. මේ පුමුබ පක්ෂ තෙමේ ද මාගේ ගුණයමුදය නොදුන සිත දූෂ්‍යවන බව නොසලකා මට පරෝස් බස් කියේ ය.

4003. හෙතෙම කිපියේ තුනුවකින් පරෝස් බස් පිට කෙලේය. අප කෙරෙහි යම් වරදක් නැත්තේ ද, එහෙයින් පුමුබගේ මේ කිව කුවණුත්තකුගේ කිමක් මෙන් නො වැටහේයයි (රජතෙමේ කියේය).

4004. නරග්‍රේෂ්‍යය, ධතරටිය හංසරාජයා පාසයෙහි බැඳුණු කළේ මට මහන් දුකෙක් විය. ඒ දුක් වෙගයෙන් මා විසින් එය පමණ ඉක්මවා කරනාද ප්‍රකාශයෙකි.

4005. ග්‍රේෂ්‍ය මහරජතුමනි, ඔබ වනාහි දරුවන්ට පියා මෙන්ද, සක්‍යයන්ට පොලොච්ච මෙන්ද, අපට උපකාරය. වරදට සටන් වූ අපට කමා කරනු මැතැවි. (පුමුබ තෙමේ කියේ ය).

4006. එමඟා විහෘෂම වූ පක්ෂීය, තුළ යම්හෙයකින් ඇදහස නොසහවත්නෙහි ද, සිතෙහි තුළ බිඳින්නෙහි ද, සංඝ වූයෙහි ද, එහෙයින් තුළගේ මේ දෙශය කමාකරුමියි රජතෙම කියේ ය.

4007. යං කි සැවී රතනා අනු කාසිරාජ්‍යනීවෙයනේ,
රජතා ජාතරුපස්ථි මූත්‍රා වෙළිරියා බහු.
4008. මණයා සබුදුතක්කුව වක්‍රීක. හරිවනුනා,
අජිනා ද්‍රෘණාභණ්ඩුව ලොහං කාලායසං බහු.
එතා දුම් වො විභතා ඉස්සරු විස්සරාම් වො.
4009. අදා අපවිතා ත්‍යාමහා සක්‍රාන්තා ව රගෝසහ,
ධෛමලුපු විත්තමානානා තුව නො ආවරියා හට.
4010. ආවරියසමනුස්සුතා තයා අනුමතා මයා,
තා පදක්ෂිණතා කතා දැන් පැස්සමරිනුම.
4011. සබෑරන්. වින්නයින් මන්තුයින් යථා තර්,
කාසිරාජ්‍ය අනුස්සුයි හංසානා පවරුතනම්.
4012. තත්තා රත්තා විවසනේ සුවියසුළුගැමනා¹ පත්,
පෙනුවන් කාසිරාජස්ස හවනා² තේ විගාහීසු.
4013. තේ අරෝගේ අනුපාතෙන දියාන පරමේ දිපේ,
කේ කෙති මකරු හංසා පුළුසඳු අජායට.
4014. තේ පත්තා පමුණෙන හක්කානා හක්කාගාරවා,
සමන්තා පරිකරි-සු අණ්ඩා ලඟිපටවයා.
4015. එවං මිතත්වතා අන්‍යා සබෑ හොත්ත් පදක්ෂිණා,
හංසා යථා ධිතරලයා දැන්ස්සකමුපාගමුත්තා.

මහාභාසජාතක දී.

3. සුඩාභාජනජාතක.

4016. *නොව කිණාම් නාපි විකක්ණාම්
න වාපි මේ සහිවයා ව අනු,
සුක්‍රි ව්‍යුරුපා වත්දා පරිගා.
පෙන්දනා නාලමයා දුළුනා.

1. පුරීපුගැමනා - මජසා.

2. හවනාතා - මජසා.

* "නොව කිණාම් නාපි විකක්ණාම්" ත්‍යාදී ඉමා රක්වීසනි ගාරායා ගෙවා වාදයනීජාත්‍ය කොසියජාතකෙහි දියුනා. ඉමස්සිමිය යානා ආගතා. එවයිකරුවිරියා පතා - "නාගුනාමේ ගිරිවරෙ ගනුදමාදනේ" නී ඉත්තා පරියාය සුඩාභාජන ජාතක. දැයෙයින්.

4007. කළීරජනිවේස්හි යම්කිසි රත්න සමූහයක් නිදන්කොට ඇත්තේ ද, එගම රිදි ද, රත් ද, මූණ ද, බොහෝ වෙබුයී ද,

4008. මිණිමුවා බඩු ද, සක් හා මූණ ද, කසිසල ද, රත්සදුන් ද, අදුන් මුව සම ද, දළමුවා බඩු ද, තඩලෝමුවා බඩු ද, කාල ලොහමය බඩු ද බොහෝ ඇත. මේ වස්තුව ඔබට දෙමි. මේ මාගේ බරණයේ රජයේ ආධිපත්‍යය ඔබට පවරා දෙමි සි (රජතෙම කිය).

4009. ගෞජයි රජතුමනි, ඔබ විසින් අපි පුදන ලද්දමේ වෙමු. සත්කාර කරන ලද්දමේ ද වෙමු. කුගල සරමපල බර්මයන්හි පිහිටා ක්‍රියාකරන්නා වූ අපට ඔබ ආචාර්යී වනු මැනව.

4010. මහරජ, ආචාර්යී වූ ඔබ විසින් අනුදන්නාලද අනුමත කරනුලැබූ අපි ඔබ පැයකුණු කොට නැයන් දකිමු සි හංසරජ කිය.

4011. කළීරජතෙම මුළරයම, ඔවුන් සමග සුදුසු පරිදි වින්තනය කොට මන්ත්‍රණය කොට උතුම වූ ඒ හංසයන්ට යුම පිණිස අනුත්තේය.

4012. ඉන්පසු රාත්‍රිය ඇවැමෙන් හිරු උදවන වේලෙහි එංදය බලාපිටි කළීරජුගේ හවනයෙන් ඒ හංසයෝ අහසට නැංගාහ.

4013. නීරෝග වූ එහි පැමිණි ඒ උතුම හංසයන් දක, හංසයෝ කෙ කෙ යන රාවය කළහ. එයින් මහන් ගබායක් හටගනි.

4014. මල පුඩුවෙන් මිදුණා වූ ස්වාමියා කරණ කොටගෙන තුව සින් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමීගාරවය ඇත්තාඛු “පක්ෂීහු පිහිට ලද්දේයේ” සි ඔහු හාත්පස පිටවරා ගත්හ.

4015. මෙසේ කලාණපීතුයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේය. ධතරටය නම් වූ හංසයෝ යම් සේ නැ සමූහයා වෙතට පැමිණියාඛු ද එමෙනැයි වදුලසේක.

මහාභා ජාතකය සි.

3. සුදාභාර්තන ජාතකය

4016. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණම්. මා විසින් රස්කළ බිනයෙක් ද තැන. මේ අල්ප ආහාරය ද දුකාසේ බෙන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙනෙනුත්ට පමණ නො වෙයි.

4017. අපහමණා අපහකා දැජා අනුමත්‍යිතෙනා මත්‍යිකා, බහුමණා බහුකා දැජා අදනා න්‍යුපප්‍රජත්.
4018. තං තං විදුම් කොසිය දෙහි ද්‍රානි ප්‍රක්ෂර ව, අරියා මගා සමාරුහ නොකාසී ලැහනේ පූබ්.
4019. මොසක්සෑසිය පුතා භෞති මොසක්සෑපි සම්භිතා, අත්‍යිශ්වාමී. යො නිසින්නසුම්. එකො ප්‍රක්ෂරත්ති භෞත්නා.
4020. තං තං විදුම් කොසිය දෙහි ද්‍රානි ප්‍රක්ෂර ව, අරියා මගා සමාරුහ නොකාසී ලැහනේ පූබ්.
4021. සඩව්. තස්ස පුතා භෞති සඩවක්‍රාපි සම්භිතා, අත්‍යිශ්වාමී. යො නිසින්නසුම්. නොකො ප්‍රක්ෂරත්ති භෞත්නා.
4022. තං තං විදුම් කොසිය දෙහි ද්‍රානි ප්‍රක්ෂර ව, අරියා මගා සමාරුහ නොකාසී ලැහනේ පූබ්.
4023. සරක්ව පුහති යො යො බහුකාය ගයාය ව, දෙගෙන තිමිරුතින්වසුම්. සිසුසොනේ මහාවහෙ.
4024. අනුවත්ස පුතා භෞති අනුවත්ස සම්භිතා, අත්‍යිශ්වාමී. යො නිසින්නසුම්. නොකො ප්‍රක්ෂරත්ති භෞත්නා.
4025. තං තං විදුම් කොසිය දෙහි ද්‍රානි ප්‍රක්ෂර ව, අරියා මගා සමාරුහ නොකාසී ලැහනේ පූබ්.
4026. බලිස්. හි සො නිගිලති දිසපුනා. සබනිනා, අත්‍යිශ්වාමී. යො නිසින්නසුම්. එකො ප්‍රක්ෂරත්ති භෞත්නා.
4027. තං තං විදුම් කොසිය දෙහි ද්‍රානි ප්‍රක්ෂර ව, අරියා මගා සමාරුහ නොකාසී ලැහනේ පූබ්.
4028. උපාරවණණා වත බ්‍රාහමණා ඉමෙ අයක්ව වෝ පූනාබො කිස්ස ගෙවු, උවාවව්. වණාන්හ භං විකුත්ති අකඩාල ගො බ්‍රාහමණා කෙනු තුමෙහ.

4017. අල්පමාතු දැයින් අල්පමාතුයක් දෙන්නේ යැ. අණුමාතු අරධයෙන් අඩික් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.

4018. කොසිය සිවාගෙනි, එකරුගෙන් තොපට කියමි: දන් දෙවි, වළඳ ද කරව, ආයුමාරගයට නැගෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.

4019. යමෙක් ආගන්තුකයකු පුන් කළේහි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ භෞම් සිස් වෙයි. ධිනාපායන වියනී ද සිස් වෙයි.

4020. කොසිය සිවාගෙනි, එයින් තොපට කියමි. දන් දෙවි, වළඳ ද කරව, ආයුමාරගයට නැගෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.

4021. යමෙක් ආගන්තුකයකු පුන් කළේහි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දනය සත්‍ය වෙයි. ධිනාපායන වියනී ද සත්‍ය වෙයි.

4022. කොසිය සිවාගෙනි, එයින් තොපට කියමි. දන් දෙවි තමා ද වළඳ කරව. ආයුමාරගයට නැගෙව. එකලා වැ වළඳ-නුයේ සුව නො ලබා.

4023. යම් පුරුෂයෙන් (ලවණයමුද පුෂ්කරණී ආදි) ජලායයක් කරා එලැඹි බලිකරම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්කරණී යැ ග්‍රෑහන තීන් යැ තීමරු තීන් යැ මහත් වූ ජලප්‍රවාහ ඇති සිසු ග්‍රෑහනස් යැ යන මෙහි බලිකරම කෙරේ ද,

4024. යමෙක් අමුන්තකු පුන් කළේහි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු වියින් තෙල තන්හි ද බලිකරම කරනලද වෙයි. තෙල තන්හි ද ධිනාපායන වියනී කරනලද වෙයි.

4025. කොසිය සිවාගෙනි, එයින් තොපට කියමි: දන් දෙවි. තෙමේන් වළඳ කරව, ආයුමාරගයට නැගෙව, එකලා වැ වළඳ-නුයේ සුව නො ලබා.

4026. යමෙක් අමුන්තකු පුන් කළේහි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දිර්සපුත්‍රයක් ඇති බන්ධන සහිත වූ බිලියක් හිලියි.

4027. කොසිය සිවාගෙනි, එයින් තොපට කියමි: දන් දෙවි, තෙමේ ද වළඳ කරව, ආයුමාරගයට නැගෙව, එකලා වැ වළඳ-නුයේ සුව නො ලබා.

4028. මේ බ්‍රාහ්මණයා උදුරවරණ ඇතියාපු මැ යැ. තොපගේ මේ සුනුබ තෙම කවර හෙයින් උස්සහන් පැහැයුවහන් විකුරවණ (න්ම්‍රාණ) කෙරේ ද? බ්‍රාහ්මණයාගෙනි, අපට කියව, තෙපි කවරපු ද?

4029. වනේදු ව සුරියා ව උහො ඉඩාගතා
අයං පන මානලි දෙවසාරපි,
සක්කාහමස්මී තිස්සානම්බනු
එසා ව බො පක්ෂියිබොත් වූවති.
4030. පාණිසිරා මූත්‍රිකා ව මුරජාලම්බරාති ව,
සුනතමෙනා පබෝධෙනති පට්ටුඩා ව නාජුති.
4031. ගය කෙවිමේ මව්‍යරිනො කදරියා
පරිභාසකා සමණුවාසමණානා,
ඉදෙව නිකුත්පා සරිරදෙහා
කායසිය හේද නිරයං ව්‍යෙනති.
4032. ගය කෙවිමේ සුගැනිමාසයානා
ධමෙම යිනා සංයමේ සංවිහාගේ,
ඉදෙව නිකුත්පා සරිරදෙහා
කායසිය හේද සුගතිං ව්‍යෙනති.
4033. කුං නො ගැනීති පුරිමාසු ජාතිසු
සො මව්‍යරී රොසකො පාපධමෙමා,
තවෙව අක්‍රාය ඉඩාගතම්හා
මා පාපධමෙමා නිරයං අපනු.
4034. අද්‍යා හි ම. වෛවා හිතකාමා යං ම. සම්බුද්‍යාසපල,
සොහං තත්‍යා කරිස්සාමී සබඩා වූතානා හිතෙසිහි.
4035. එසාහම්ජේව උපාරමාමි
න වාපහං කිසුවේ කරෙයු පාපං,
න වාපි මේ කිසුවේ අදෙයුමන්සී
න වාපි දන්නා උදිකමපහං පිබේ.
4036. එවක්‍රී මේ දිගතා සක්‍රිකාලය
හොගා ඉමෙ ව්‍යාසව බේදිසිය නති,
තතෙනා අහං ප්‍රක්ලිජ්සාමී සකක
හිතාන කාමාති යලෝධිකාතීති.
4037. නගුතතමේ ගිරිවරර ගනධිමාදනා
මොදනති නා දෙව්වරාහිපාලිතා,
අරාගමා ඉසිවරෝ සක්‍රිලාකගු
සුපුජ්වීතං දුම්වරසාබමාදිය.

4029. යද තිරු දෙදෙන මෙහි ආහ. මේ ව්‍යකලි දෙවසාරපී වූ මාතලි වෙයි. මම තිද්ස්වැසි දෙවියනාට අධිපති සක්දෙවරපෑ වෙමි. තෙල තැනැත්තේ පක්ෂීය යැ යි කියනු ලැබේ.

4030. අත්තල නාදයේ ද මේහිඹුබෙර හඩ ද මුරපෑ බෙර හඩ ද පණාඛෙර හඩ ද තිදිගත් මොහු පුමුදු කෙරෙති. පිබිදියේ තුව වේ.

4031. යම්කිසි කෙනෙක් මසුරු වූවාහු තදමසුරු වූවාහු මහන බමුණන්ට පිරිහෙලා කරා කරන්නාහු වෙන් ද, ඔහු ගරිර සංඛ්‍යාත දෙහය මෙලොවිනි මැ බහාතබා කාඩුන් මරණින් මතු තිරයට යති යි.

4032. යම්කිසි කෙනෙක් සුගතිය පතන්නාහු සංයම සංඛ්‍යාත අග්‍රීලඩම්යෙහි ද සංඛ්‍යාත සංඛ්‍යාත දනාධම්යෙහි ද සිටියාහු වෙන් ද, ඔහු ගරිර සංඛ්‍යාත දෙහය මෙලොවිනි මැ බහාතබා කායගෙදයෙන් මතු සුගතියට යති යි.

4033. තෙපි පුරවහානියෙහි අපගේ ඇළති යැ. ඒ තෙපි මසුරු වූවු. රෝස්පරොස් බස් අත්තියාහු. පාපධම් ඇත්තියාහු යැ. තොපට වැඩ යදහා මැ මෙහි ආම්හ. පාපධම් ඇත්තියාහු තිරයට නො යවු.

4034. යම්හෙයෙකින් තෙපි මට මැනැවින් අනුගාසනා කරවු ද, එහෙයින් එකාන්තයෙන් මැ තෙපි මට හිත කුමැත්තවු යැ. හිත කුමැතියන් විසින් කියනලද සියල්ල ඒ මම එසේ මැ කරන්නේමි.

4035. තෙල මම අද මැ මසුරු බැවින් වෙන් වෙමි. මම කිසි පවතුදු නො කරමි. (මෙනැත් පටන්) නො දියයුතු කිසිවක් මට නැත. කිසිවක්හට නො දී මම දියපතකදු නො බොම්.

4036. සක්දෙවරපෑන්, හැම කල්හි දෙන්නා වූ මාගේ මේ ගොගයේ සේය වන්නාහ. සක්දෙවරපෑන්, එකල්හි මම (වස්තුකාම ක්ලෙගකාම විසින්) ගෙඟ වැ සිටි කාමයන් හැරපියා පැවිදි වන්නේමි යි.

4037. පරවතයන්ට අධිපති වූ ගන්බමාදන නම් උතුම පරවතයෙහි සක් දෙවිදුන් විසින් රක්නා ලද ඒ දිව්‍යස්ථ්‍රීහු සන්නොඡ වෙති. එවිට මුළුලොවැ යා හැකි සංහිතරයක් මනාව පිපිගිය ගාබා පුෂ්පයක් ගෙන පැමිණියේ ය.

4038. සුව්‍යා සුගන්ධී තිදෙසහි සකකනා
ප්‍රප්‍රේක්‍රමම්. අමරවරහි සෙවිතං,
අලඥ මලෙහි වා දනවෙහි වා,
අණ්ඩත්‍ර දෙවෙහි තදරහං හිදා.
4039. තතො වත්මෝස්‍යා කනාකතනවූපමා
ලට්ටාය නාරීයා පමදිජා මුතිං,
ආසා ව සඳහා ව තතො සිරි හිරි
ඉහවුවූ නාරද දෙව්මාහමණා.
4040. සවේ අනුශ්‍යේකී. තයා මහාමුති
පුප්‍ර. ඉමං පාරිජනස්ස මුළුමේ,
දිඟී තො සබඩගති තෙ ඉජ්ඡිතු
ත්‍රිත්‍රී තො ගොහි යලේව වාසවේ.
4041. තං යාවමානාසිසමෙකඩ නාරදේ
ඉවිතුවී සබකළහං. උදිරයි,
න මයෙම්භුජී ඉමෙහි කොවිනා.
යා යෙව වො සෙයාසි සා පිළුයාය¹.
4042. තවං තොනෙමාවාසිසමෙකඩ නාරද,
යස්සිව්‍යුසි තස්සා. අනුපාවෙව්‍යු,
යස්සා හී තො නාරද සං පද්‍යාසිසි
සා යෙව තො ගොහිති සෙවයිනමත්තා.
4043. අකලලමෙතා. වචනං සුගතෙන
කො බුජමෙනා කො කලහං. උදිරයෙ,
ගෙඹාන භුතාධිපමෙව පුව්‍යථ
සවේ න ජානාප ඉඩුක්කමාධමං.
4044. තා නාරදෙන පරමපාකොමිතා
ලදිරිතා වණ්ඩමදෙන ලිතො,
සකාසය² ගෙඹාන සහස්‍යවක්‍රිතො,
පුව්‍යු. භුතාධිපං කානු සෙයාසි.
4045. තා දියවා ආයතනමනා පුරිජ්ජදේ
ඉවිතුවී දෙව්වරෝ කතස්සලි,
සබාව වො ගොප සුගතෙන යාදිසි
කො තොව ගඳු කලහං. උදිරයි.

1. පිළුජෙයිර - වි. මජයා.

2. සකාසය - මජයා.

4038. දෙවියන් විසින් සත්කාර කරනලද්ද වූ ද, ගනුයා විසින් සයවුනා ලද්ද වූ ද, පිරිසුදු සුවදැනී මේ උතුම මල දෙවියන් මිස මේනිසුන් විසින් හෝ අපුරයන් විසින් හෝ නොලද හැකිය. එය දෙවියන්ට ම සුදුසු වේ.

4039. ඉක්බිති රන්බඳ සිවිය ඇති ස්ත්‍රීන්හට අධිපතිවූ ආසාය, සද්ධාය, සිරිය, හිරිය යන මේ ස්ත්‍රීහු සතරදෙන නැගිට නාරද දෙවි බ්‍රාහ්මණ නම වූ මුත්‍රිවරයාට මෙසේ කිහි.

4040. මහා සංශීල්පි වූ මූහ්මණය, ඉදින් ඔබ විසින් මේ පරසකු මල කිසිවකුට නො උදෙසනලද නම් අපට දෙනුමැනවි. ඔබ වහන්සේගේ සියලු අදහස් සමෘද්ධ වේවා. අපට ගනු තෙම යම් සේ වේ ද ඔබ වහන්සේ ද එසේ ම වෙන්වා.

4041. නාරද තෙම ඒ මල දැක ඉල්ලන්නවුන්හට මෙසේ කිවේය. මහන් කළහ වැඩිනා කරාවක් ඇති විය. මට මේ මලින් කිසි වැඩික් තැනැ. නුඩිලා අතුරින් යම් තැනැත්තියක් ඉණයෙන් පෝෂ්‍ය වූ නම් ඕ පැලදගන්තිය යි සංශීල්පි තෙම කිවේය.

4042. උතුම නාරද සංශීල්පිවරය, නුඩිවහන්සේ ම අප බලා අප අතුරින් යම් තැනැත්තියකට දෙනු කැමැත්තේ නම් ඇට දුන මැනැවී. නාරද සංශීල්පිවරය, නුඩි වහන්සේ අප අතුරින් යම් තැනැත්තියකට දෙන්නාහු නම් අප අතුරින් ඕ නොමෝ ම ග්‍රෑෂ්‍ය සම්මත වන්නීය යි කිහි.

4043. මනා සිරුරුත්තිය, ඒ කිම නුසුකීසු ය. කවිර නම් බ්‍රාහ්මණයෙක් කළහ ඇති කෙරේ ද? ඉදින් මෙහි නොප අතුරින් උත්තම වූ හෝ අධිම වූ හෝ තැනැත්තිය කවරිද යි නොදන්නාහු නම් භුතාධිපති වූ සක්දෙවිරපු වෙත ගොස් විවාරව යි සංශීල්පි කියේ ය.

4044. නාරද සංශීල්පිවරයා විසින් (කුපුම නො දෙමින්) ඉතා ම කුපිත කර වූ, සක්දෙවිරපුගෙන් අසවි යි කියනලද වරණමදයෙන් මත් වූ ඒ අප්සරාවිස් සක්දෙවිරපු සම්පයට ගොස් කවිර නම් තැනැත්තියක් ග්‍රෑෂ්‍ය ද යි විවාළහ.

4045. දෙවියනට ග්‍රෑෂ්‍ය වූ දෙවියන් විසින් ඇදිලි බදනාලද ගනු තෙම උත්සුක වූ සින් ඇති ඒ අප්සරාවන් දැක මෙසේ කියේ ය. මනා සිරුරු ඇති අප්සරාවනි, තෙපි හැම ගදන ම සමානවූ. සුන්දර අප්සරාවනි, මෙසේ කවිර කෙනොක් කළහ වරධනය කළේ ද? කියා යි.

4046. ගො සබඳලොකා වරකො මහාමුනී
දෙම ඩිතො නාරදේ සභ්‍යතික්ෂාමා,
සො නො බුවී ගිරිවරෝ ගණමාදනෙ
ග්‍රහ්‍යාන භූතාධිපමෙට පුව්‍යත්
සවේ න ජානාථ ඉඩුන්‍යමාධම්.
4047. අසු බ්‍රහාරණ්ඩවරෝ මහාමුනී
නාදන්‍යා භතනා වරගතෙන භුජ්‍යත්ති,
විවෙයා දනානි දදනි කොසියා
යස්සා හි සො දස්සනි සාච සෙයාසී.
4048. අසුති ගො සමැනි දක්වාණා දිස්
ගබනාය තීරෝ හිම්වන්නපසමනි,
ස කොසියා දුරුහජානහොර්තනා
න්‍යාස සුඩා පාපය දෙවසාර්ථී.
4049. ස මාතලි දෙවවරෙන පෙසිතො
සහභිසුපුත්‍රා අහිරුයා සන්දනා,
ස බිහුමෙව උපග්‍රෑම අච්චම්.
අදිස්සමාතො මුතිනො සුඩා අදා.
4050. උදකිහුත්‍රා උපත්වයිතො හි මේ
පහභාර් ලොකතමොනුදුතම්,
සබඩානි භූතානි අත්තිව වාසවේ
කො නොව මේ පාණිසු කි. සුඩාදති.
4051. සංඛ්‍යාපම්. සෙනමතුල්‍යදස්සනා.
සුව්‍යා සුගන්ධා පියරුපමහුතා,
අදිවිශ්‍යාධ්‍යා. මම ජාත්‍යවක්‍රාන්ති
කා දෙවතා පාණිසු කි. සුඩාදති.
4052. අහා. මහිනේදන මහසි පෙසිතො
සුඩාහිහාසී. තුරිතො මහාමුනී,
ජානාසි ම. මාතලි දෙව සාරථී
භුජ්‍යාසු භත්තුත්‍රම්. ම. විවාරයි³.
4053. භූතනා ව සා දිංදස භතති පාපනෙ
බුදා පිපාසා. අරතිං දරකෘමා⁴,
කොඩුපනාහක්‍රා විවාදපෙසුනා.
සිතුණ්‍යන්තරන්දික්‍රා රුපුත්‍රම් ඉදා.

1. ඇදහි - මැණ්ඩා.

2. ජාණු - මැණ්ඩා.

3. මාතිවාරයි - මැණ්ඩා.

4. දරකෘමා - මැණ්ඩා. දරකෘමා - මැණ්ඩා.

4046. සත්‍යවූ පරානුම ඇති ධර්මයෙහි පිහිටි මුළු ලොව හැසි-රෙන්නා වූ නාරද නම් යම් සෑම්වරයෙක් වේ ද හේ තොප අතුරින් උත්තම හෝ අධිම තැනැත්තිය කවර ද යි තොදුනුවූ නම්, ගකුයා වෙතට ගොස් අසව යි ගන්ධමාදන නම් උත්තම පර්වතයෙහි දී අපට කියේ යයි ඒ අප්සරාවෝ කිහි.

4047. උත්තම සිරුදුනි දිව්‍යාගනාවරුනි, තෙල මහවනයෙහි හැසිරෙන මහාමුනි තෙම අන්හට තොදී වළඳ තොකරයි. ඒ කොසිය තාපස තෙම පරිජ්‍යා කොට දන් දෙයි. හේ තෙම තොපගෙන් යම් තැනැත්තියකට දෙන්නේ නම් ඕ තොමෝ ම ග්‍රුෂ්ය වේ යයි ගකු තෙම කියේ ය.

4048. දෙව සාර්ථිය, යම් තාපසයෙක් දකුණු දිග ගං ඉවුරෙහි හිමවත් පාර්ශ්වයෙහි වාසය කොරේ ද, ඒ කොසිය තාපස තෙම දුර්ලභ ආහාර පාන ඇත්තේ ය. ඔහුට සුදාහොජනය පමුණුව යි කියේ ය.

4049. දෙවාත්තමයා විසින් යවනලද ඒ මාතලි දිව්‍යපුනු තෙම දහසක් අපුන් යෙදු යානයට තැහැ වහා අසපුවට පැමිණ අදාශ්‍යමාන වූයේ සෑම්වරයාහට සුදාහොජනය දුන්නේ ය.

4050. උදාසන ශිති දෙවියා පුද ලොකාන්ධකාරය දුරු කරන්නා වූ පහාකර වූ උත්තම හිරු වෙන එපැම සිටි මාගේ අන්වල කවරෙක් සුදාහොජනය බහාලී ද? කිම, සියලු භුතයන් ඉක්මවා සිටින ගකු තෙමේ ද?

4051. සක් ගෙඩියක් මෙන් සුදු වූ අසමාන වූ දකුම් ඇති පිරිසුදු සුවඳවත් දකුම්කළු වූ අද්භුත වූ පියවි ඇසින් තොදක්නා ලද විරු සුදාහොජනය කවර නම් දෙවියෙක් කවර හෙයින් මා අතැ තැබේද යි සෑම්වරයා ප්‍රශ්න කෙලේ ය.

4052. මහරූප වූ මහා මුනිවරය, මම වනාහි සක්දෙව රජු විසින් මෙහෙයවන ලද්දෙම් වහා සුදාහොජනය ගෙන ආයමි. මා දෙවසාරී වූ මාතලි බව දනුමැනවි. උත්තම බත වළදනු මැනවි. ප්‍රපස්ස් තො කරව.

4053. වළදන ලද්ද වූ ඒ සුදාහොජනය බඩිගින්න ය, පිපාස ය, තො ඇල්ම ය, කායදරප ය, ක්ලාන්තගති ය, කොප ය, බද්ධ වෙවර ය, විවාද ය, කේලාම් කිම ය, සින ය, උත්තු ය, අලස බව ය යන දෙලාස් පාපධර්මයන් නසන්නේ ය.

4054. න කපාති මාතලි මයා ඩැංස්ත්‍රූ
පුබේ අදහා ඉති මේ වතුනම්,
න වාපි එකාසනමරියපුජීතා。
අසංවිහාගී ව පුබං න විඳුත්.
- 4055.. රීසාතකා යෙවීමේ පාරදිරිකා
මින්නයුනො යෙව සපනත් පුබැතෙ,
සබෙවව තෙ මවුරිපක්ෂීමාධමා
තසා අදහා උද්‍යතු තාස්මීය.
4056. යො හින්දීයා වා පුරිසසිය වා පන
දිස්සාම් දුනා විදුසම්පවණ්ඩිතා,
සත්‍යා වදකුණු ඉඩ විතම්පරා
හවනති හෙතෙ පුවිසම්සමතා¹.
4057. අතො මුතා² දෙවවරෙන පෙසිතා
කක්ෂී වතසේසා කනකන්වූපමා,
ආසා ව සත්‍යා ව සිරි තතො හිරි
තං අයුස්මං ආගම්‍රා යසු කොසියා.
4058. තා දිස්වා සබෙඳා පරමපමාදිතා
පුහෙන වතෙනුතා සිඛාරිවෙශනා,
කක්ෂී වතසේසා වතුරෝ වතුදුසා
ඉච්චුවූ මාතලිනා ව සම්මුඩා.
4059. පුරිමා දිස් කා තං පහාසි දෙවිතේ
අලභිතා තාරවරාව ඔසයි,
පුරිමාම් තං කක්ෂීනවේලුල් වෙශනෙහි
ආවිකඩ මේ තං කනමාසි දෙවතා³.
4060. සිරාහා දෙවි⁴ මතුරේසු පුජීතා
අපාපසනුපනිසේවිනී සද,
පුදාවිවාදෙනා තවනතිමාගතා
තං මං පුදාය වරපක්ෂී භාර්ය.
4061. යුහාහම්ව්‍යම් පුබං මහාමුති
ස⁵ සබකාමෙහි නරෝ පමොදති,
සිරිත් මං ජානහි ප්‍රූහතුනම
තං මං පුදාය වරපක්ෂී භාර්ය.

1. පුරිසවා - වි. මුසං. යායා.

4. දෙව - මුසං.

2. මතා - මුසං. යායා.

5. සෙය - වි. මුසං. යායා.

3. දෙවනේ - මුසං.

6. සිරිතු - මුසං. සිරිති - වි.

4054. එමඩා මාතලිය, පළමුකොට තොඳී වැළඳීම මට කැප නැත. මෙසේ මගේ උතුම ව්‍යුතයෙක් ඇතේ. එකලා වැළඳීම ආයුරීයන් විසින් තො පුදන ලද්දේ ය. බෙදගෙන තොවළදන තැනැත්තේ දෙවි මිනිස් සුව තො විදියි.

4055. ස්ත්‍රීන් නසන, පරදරාවන් කරා යන මේ යම් කෙනෙකුන් වෙන්ද, මිතුදොහි යම් කෙනෙකුන් වෙන්ද, දැහැම් මහණ බමුණුන්ට ආකෘතා කරන යම් කෙනෙකුන් වෙන්ද, මසුරු කම පස් වැනි කොට ඇති ඒ හැම දෙන අධ්‍යමයෝ ය. එහෙයින් තොඳී දිය පවා තො බොම්.

4056. යම්බඳ මම ස්ත්‍රීයකට හෝ පුරුෂයකට හෝ බුද්ධාදි පණ්ඩිතයන් විසින් වර්ණනා කරනලද දනාය දෙම්ද එසේ මේ ලෝකයෙහි සැදුහැති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ පහව ගිය මසුරු මල ඇති මේ පුරුෂයෝ උතුම යයි සම්මත වෙති.

4057. ඉක්බිති සක්දෙවි රජු විසින් අනුදන්නාලද වැ පිටත් කොට හරිනාලද, සවරණයට බඳ සිරුරු සමින් භෞබනා වූ ආයාය, ගුද්ධා ය, ශ්‍රී ය, ඡ්‍රේ ය යන කන්‍යාවන් සතර දෙන යම් අසපුවෙක්හි කොසිය (තවුස්) තෙම වෙසේද ඒ අසපුවට පැමිණියහ.

4058. ගොහන වූ වර්ණයන් ශිනිසිල මෙන් සතර දිගායෙහි සිටියා වූ, දක්ෂ වූ, ඒ දිව්‍යප්සරාවන් සතර දෙන දැක අතිය ප්‍රිතියට පත් කොසිය තවුස් තෙම මාතලී දිව්‍යප්‍රත්‍යා හමුවෙනි වෙසේ කිය.

4059. එමඩා දෙවිදුව, උතුම ඔසයි තරුව මෙන් පෙරදිග බ්‍රූභවන්නා වූ තෝ කිනම් වෙහිද? රන්රුවකට බඳ සිරුරු ඇත්තිය, තී විවාරමි. තෝ කවර නම දෙවිදුවික් වෙහිදුයි මට කියවි.

4060. හැම කල්හි අලාමක සත්වයන් විසින් සෙවුනා ලබන්නා වූ මිනිසුන් කෙරෙහි සුජ්‍යකියට පත් මම ශ්‍රී නාම වෙමි. මහාප්‍රාණිය, සුදාහොජනය පිළිබඳ විවාදයෙන් ඔබ සම්පයට ආමි. ඒ මට සුදාහොජනය දුන මැනවි.

4061. මහානාපසය, මම යම්කුට සැප කුමතිවෙම්ද, ඒ මිනිස් තෙම සියලු කාමසම්පතින් තුවු වෙයි. හෝම කරන්නවුන් අතුරෙන් ගෞෂ්යිය, මා ශ්‍රී නාමයි දැනුවි. මහාප්‍රාණ තාපසයාණනි, ඒ මට සුදාහොජනය දුන මැනවි යි කිවාය.

4062. සියෙන විජ්‍යාවරණෙන පුද්ගා
නරා උපෙනා පැහැණු සකමුණා,
තයා විෂිතා නා ලහන් කිස්දිතා。
තයිදී නා සාමු යදිදී තයා කතා.
4063. පස්සාම් පෙයියා ඇලයා මහයිසියා
සුදුකුලිනමේ අරුපිමා නරා,
තයානුගුණෙනා සිරි ජාතිමා අපි
පෙසෙන් දියා විය ගාගවා සුඩී.
4064. තං තං අසවවා අඩිහඡසේදීනි.
ජාතාම් මූලා විදුරානුපාතිනි,
න තාදියේ අරහති ආසනුදකා
කුතො සුධා ගව්ත න මෙහා රුවිඹි.
4065. කා සුස්සාදායා පටිමුන්කුණුවලා
විත්තායිදු කමුවිමටයිධාරිනි,
ඩිසිතනව ගෙන්සා පරිදියා සොහසි
කුසශකිරිනා අපිලයා මකුද්රි.
4066. මේව හනකා සරවාපධාරිනා
විරාධිතා මන්දිව උදිකඩි,
කො තෙ දුතියා ඉඩ මන්දලාවතෙන
න භායයි එකිකා කානනෙ වතෙ.
4067. නා මේ දුතියා ඉඩමත් කොසිය
මසකඟසාරප්පහවමනි දෙවතා,
ආයා සුධාසාය තවත්තීමාගතා
තං මං සුධාය වරප්පුදා භාරය.
4068. ආයාය යත්ති වාණිජා ධිනෙසිනො
නාවා සමාරුයා පරෙනති අණණවේ,
තෙ තත්ත් සිෂ්තති අලෝකි එකදු
ජීතාධනා එනති විනවයිපාහතා.
4069. ආයාය බෙතනාති ක්‍රයනති කසසකා
විපතති බේජාති කරෝනුදාපායසා,
රීතිනිපාත්‍රා අව්‍යාචිතාය වා
න කිණුව් වින්දුතිති තගතා එලාගම්.

4062. හස්තිසිල්පාදී ශිල්පඥානයෙන් ද වෙදතුය සංඛ්‍යාන විද්‍යායෙන් හා ශිලයෙන් ද බුද්ධිමතිමයෙන් ද පුත් තමහට සුදුසු කාමි වණික් ආදි කරම ප්‍රගුණකාට ගත්තා වූ මත්‍යාශයෝ නීගෙන් තොර ව්‍යවාහු ස්වල්ප මාත්‍ර වූ හේ කවර සැපයක් වත් නො ලබන් ද, නී විසින් කනෙ ලද මේ යමක් ඇත් නම් එය නො සුදුසු ය.

4063. නී විසින් රකිනු ලබන අලස වූ බොහෝ බුදිනසුපු නීවකුලින වූ මිනිසේක් වේ ද, සම්පතින් පුත් පුව දිවියක් වෙවන කුලිනයෙන් ඔහුගේ දසභාවයට පත් වෙති.

4064. ඒ ස්වභාව සත්‍යය නැති පුක්ති අපුක්ති විභාග නැති වැ සෙවුනා, පණ්ඩිතයන් පහත හෙළන්නා වූ මූස් වූ නී හඳුනම්. නී වැන්නේ පසුකාක් පැනක් ලබනට වත් නො සුදුසු ය. සුදාහොජනය ලිඛිමට කොයින් සුදුසු වේ ද? මෙතැනින් යව. මට රැවී නො වෙහි දී (තඩ්සා කිය.)

4065. සුදු දත් ඇති පලදනාලද ක්‍රේඩිලාභරණ ඇති විසිතුරු අහුපලදනා ඇති වෙසෙසින් මටකරනලද රන්මුවා අඛරණ දරන නී වත්කළ දියඅභරක් බඳු දිව දුහුලක් හැද කුසත්කීන් දළ්වුණු ගිනිසිලක් බඳු පත් සහිත හේපලු කහක් කනැ පැලද හොඳනිය. තො කවරක් ද?

4066. වැද්දක විසින් විදිනලද පහර වැරද වූ බියපත් මුව දෙනාකගේ මද බැල්ම මෙන් බලන්නෙහිය. මද බැලුම් ඇත්තිය, මෙහි තොපගේ කවර දෙවැන්නෙක් වේ ද? කානන නම් වූ වනයෙහි එකලා වූවා බිය නො වෙහි ද?

4067. කොයිය තවුසාණනී, මෙහි මට දෙවැන්නෙක් නැත. මම වනාහි තවිතිසා දෙවිලොව උපන්තියක්මු. ආගා නම් වූ මම සුදාහොජනය කෙරෙහි ආගාව හෙතුමකාටගෙන නුඩිජන්සේ සම්පයට ආම්. උතුම ප්‍රජා ඇති තාපසය, ඒ මට සුදාහොජනය දුන මැනැවී.

4068. ධන සොයන වෙළෙන්දේ ධනාගායන් නැවී නැග මහසුරෙහි පරතෙරට යෙත්. ඔවුහු එහි ගිලෙති. වැළි ඇතුම් ඩිට නැසුණු මාර්ගාපකරණ ඇත්තාහු පිරිහුණු ධන ඇත්තේ වත්නාහි.

4069. ගොවියෝ ආගායන් කෙත් යාති. බිජුවට වපුරති. උපාය වශයෙන් නොයක් දේ කරති. උවදුරු පැලීණිමෙන් හේ වැසි නොලැබීමෙන් හේ එයින් කිසි ප්‍රයෝගනයක් නො විදිති.

4070. අවතකකාරානි කරෝන් හකුඩු
ආසා පුරකබඩා නරා සුබෙසිතො,
තෙ හතුරුත්‍යා අතිගාලහිතා පුන
දියා පනසුත්‍යා අලඛී කිස්මිතා.
4071. ජහිත්‍ය¹ ධෘෂික්ෂා බිනක්ම් නැතකේ
ආසාය සභායිමතො සුබෙසිතො,
තපන්ති දුබමලි තප. විරන්තර.
කුමුග්‍යාමාරුදා පරෙනති දුග්‍යත්.
4072. ආසා විසංචාරිකසමතා² ඉමෙම
ආසේ සුධාසා³ විනයසු අත්තනි,
න තාදියි අරහති ආසනුදක්⁴
කුතො සුධා ගව්ත න මයා රුවුණි.
4073. දූදාලෙමානා යසසා යසස්ස්ති
ඡීස ඇස්ස්නාමව්‍යයනා. දිසා පති,
පුව්‍යාමි ත. කක්ෂිතාමේලුලිටි ගෙහෙ
ආවිභා මේ තු. කතමායි ගේවතා⁵.
4074. සඳාහා. දෙවි⁶ මතුපෙසු පුරිතා
අපාපසතතුපත්‍රියෙවිනි සඳ,
සුධාවිවාදෙනා තවත්ත්මාගතා
ත. ම. සුධාය වරප ඇස්ස් හාර්ය.
4075. දනා දමා වාගමලෝපි සංයමා
ආදය සඳාහා කරෝන් හෙකුද,
ලෝයා. මූසාකුටමලෝපි පෙසුනා.
කරෝනති හෙකේ පුන විවුතා තයා.
4076. හරියාසු ගපාගසා සදිසිසු පෙකකවා
සිලුපපන්නාසු පත්තිත්තාසුපි,
විනෙනත්‍යා ජන්ද. කුලධිත්තාසුපි
කරෝනති සඳං පන්⁷ කුමුහදසියා.

1. හිත්තා - මණ්ඩා.
2. තුමය - මණ්ඩා.
3. විසංචාරි - මණ්ඩා.
4. සුධාය - මණ්ඩා.
5. ආසනුදක් - මණ්ඩා.
6. දිසාස්සා - මණ්ඩා.
7. ගේවකේ - මණ්ඩා.
8. ගේව - මණ්ඩා.
9. පුන - වි.

4070. සැප සෞයන්නා වූ මනුෂ්‍යයේ ආගාව පෙරදුරි කොට ස්වාමීවරුන් පිණිස පුද්ධිමත් වියනි කරනි. දැඩි වෙහෙස දරු ක්‍රියා කළ ඕහු නැවත කිසිවකුත් තොලබා පලායන්නාහ.

4071. සැප සෞයා ස්වර්ගාරෝහණය කරනු කැමැත්තේය බාහාය ද ධිනය ද නැදුයින් ද හැර ආගායන් බොහෝ කළක් මුළුල්ලේ රුස්ස වූ තපස් පවා රකිනි. ඔවුන් කුමගව වැවේ දැයනියට පැමිණෙනි.

4072. මේ සක්‍රියෝ ආගාව නිසා රවුවෙන්නාහ යි සම්මතව ඇත. ආගාවත්ති, තමා කොරහි පවත්නා සුදාහොජන ආගාව දුරුකරව. තී වැන්නො පසුන් හා ජලයවත් ලැබීමට සුදුසු තොවත්ති. එබැවින් සුදාහොජනය කොයින් ලැබේ ද? යව. තී මට තො රුස්නොහි ය යි (තාපස තෙම කිය.)

4073. පරිවාර සම්පතින් දිලියෙමින් බටහිර දික්ති සිවින යසස් ඇති තී කිනම වෙහි ද? රන්රවුකට බලු සිරුරු ඇත්තිය, ඒ කරුණ තොප විවාරණී. තෙමි එය මට කියව. කිනම දෙවතාවක් වෙහි ද?

4074. මහත් ප්‍රජා ඇති තාපසයන් වහන්ස, මිනිසුන් කොරහි සැම කළේහි පුහිත වූ, උසස් සක්‍රියන් විසින් සෙවුනාලද, මට සද්ධා නම් වෙමි. සුදාහොජනය පිළිබඳ විවාදයන් තුළ වහන්සේ වෙත ආමි. ඒ මට සුදාහොජනය දැන මැනුව.

4075. ඇතුම් කාලයෙක්හි සක්‍රියෝ තොප හා එක් වූවාහු දන් දීම ය, ඉන්දියාමන ය, පරිත්‍යාග ය, සිල්රකීම ය, යන මෙවා කරනි. කිසි කෙලක්හි එම සක්‍රියෝ තීගෙන් වෙන් වූවාහු සෞරකම ද බොරු කීම ද කුටකරමය ද කේලාම කීම ද කොරන්.

4076. සමාන ජාති ඇති සිල්වත් පත්වුනා ගුණාපන කුල දුහිතෙන් වන හායනීවන් කොරහි ගිපුලු සුරුළ තෙම ඔවුන් කොරහි ආගාව හැරදමා කුම්භදුසියගේ වචනය පවා අදහන්තේය.

4077. කුමෙව සඳේ පරදරමසවිනී
පාප。 කරෝසි කුසලෝ රිකුසි,
න තාදිසි අරහසි ආසනුදකා。
කුතො පුධා ගච් න මයා රුවුවසි.
4078. ජීසකුදරයකි。 අරුණසම්මූහතේ
ය දිසයනි උතතමරුපවණ්ඩිනී,
තයුපමා ම。 පටිභාසි දෙවතේ
ආචිකඩ මේ කු。 කතමාසි අවශරා.
4079. කාලා නිද්‍යෙසෙරව අභ්‍යජාතිව
අනිලෙරිනා ලොහිතපත්‍රමාලිනී,
කා ත්‍රිතිසි මණ්ඩ්‍යවලොකයා。
හාසෙසමානාව ගිර。 න මුස්ක්‍රිසි.
4080. හිරාහ。 දෙවි¹ මත්‍රෝසු පුරීනා
අපාපසන්තුපනිසේනි සද。
සුදා, විවාදෙන තවත්තමාගතා
සා තං න සකේකාමි පුධුවිසි යාලිතු.
කොපිනරුපා විය යාවත්ත්‍යීයා.
4081. ධමෙන නැයෙන පුගතෙන ලව්‍යසි
එසේ හි ධමෙමා නහි යාවනා පුධා,
තං තං අයාවනිමහා නිමත්තාය
සුදාය යෙළව්‍යසි තම්පී දම් තේ.
4082. සා කු。 මයා අජ්‍ය සකමක අස්සීමේ
නිමත්තිනා කක්ෂිනාවේලි²විශ්‍යෙහෙ
ඇව。 හි මේ සඛ්‍යරසෙහි පුරීයා
තං පුරුෂීනා පුධුවිපී අස්සීයා.
4083. සා කොසියනානුමතා පුත්‍රීනා
අදා, හිරි රමුන。 පාවිසියස්සීමං,
දුද්‍යුද්‍යවනාම。 එලම්බියපුරීතා
අපාපසන්තුපනිසේනිමං සද.
4084. රුක්කාග්‍යහඹා බැහුකෙහු පුප්පීනා
අමු, පියාලා පනසා ව ක්‍රිස්කා,
සොහඟුවනා ලොදුමරාපි පදමකා
කෙකා ව හඩකා තිලකා ව පුප්පීනා.

1. දෙව - මණ්ඩ..

2. ටොලො - මණ්ඩ..

4077. පුද්ධාවෙනි, පුරුෂයා තීගේ වසයට පැලීමේමෙන් ම පරදර සේවනය කරන හෙයින් තී පරදර සේවනය කරන්නෙහි ය. පට කරන්නෙහි ය. කුසල් හිස් කරන්නෙහි ය. තී වැන්නෝ අපුන් හා ජලය (පමණකුදු) ලබේමට නො පුළු වෙති. සුඩාහොජනය කොයින් ලබේ ද? යව. තී මට නො රුස්නෙහි ය සි (තමුදා ක්‍රියා කිය.)

4078. රාත්‍රි කාලයාගේ අවසන්හි අරුණෙනෑද්ගමන චේලායෙහි උතුම රුපයෙන් හා වර්ණයෙන් යුත්ත වූ යම් පුරුහදිභාවක් දක්නා ලෙබේ ද, දෙවිදුව, තී එබදුය සි මට වැටහෙ සි. තී කිනම් අජ්සරාවක් දු සි මට කියව.

4079. නිය. සමයෙහි පළමුව හටගන් සුළුණින් කම්පාවන්නා වූ ලේවන් කොළඹලින් පිරිවරුණු කළවැලක් සේ මද බැල්මෙන් යුතුව කවර නම් තැනැත්තියක් සිටින්නේ ද? කරාකිරීමට කැමැත්ත දක්වන්නේ නමුදු විවන නො මුදන්නෙහි ය.

4080. තාපසයන් වහන්ස, මම වනාහි මිනිසුන් කෙරෙහි සුළුණි වූ හැම කළේහි අලාමක සහයන් විසින් සෙවුනා ලද හිරි නම් දෙවිහන වෙමි. සුඩා විවාදයෙන් ඔබ වෙත පැමිණි ඒ මම සුඩාහොජන ඉල්ලීමට ද නො හැක්කෙමි. ස්ත්‍රීයගේ ඉල්ලීම ව්‍යක්ලී රහස්‍ය පෙන්වීම බඳු හෙයිනි.

4081. මනා සිරුරු ඇත්තිය, ස්වාභාවික ක්‍රමයෙන් සුඩාහොජනය ලබන්නෙහිය. ඉල්ලීමෙන් සුඩාහොජනය නො ලබන්නෙහිය. මේ වනාහි ස්වභාව ධර්මය වේ. එහෙයින් නො ඉල්ලන්නා වූ තිට මම සුඩාහොජනයෙන් නිමන්තුණය කරමි. එපමණක් නොව තී යමක් කැමති නම් එය ද තිට දෙමි.

4082. ස්වරුණරාශියකට බඳු ගරිර ඇත්තිය, ඒ නුඩි අද මා විසින් සිය අසපුවෙහි නිමන්තුණය කරන ලද්දෙහි ය, තී වනාහි මා විසින් හැම රසයෙන් පිදිය යුත්ති ය. තී පුද මම ද සුඩාහොජනය වළඳන්නෙම් සි (තාපස තෙම කිය.)

4083. අනුභාව සම්පන්න කොසිය තමුදා විසින් අනුදන්නාලද ඒ හිරි නම් දිව්‍යාගනා නොමෙර ඒ ඒ තැනැහි දිය ඇත්තා වූ, නොයෙක් පළතුරුවලින් ගැංසිගතන්නා වූ, තීවරණ දෙළයෙන් මිදුණු බ්‍රාහ්මණාහින් විසින් පුදනාලද්ද වූ, අලාමක සහයන් විසින් සෙවුනා ලද, ආශ්‍රමයට පිවිසියා ය.

4084. මෙහි වනාහි මලින් හා පලින් සැදුම්ලන්, වංක්ෂ සමූහයේ බොහෝ වෙති. අඩ ය, මොර ය, කොස් ය, කැල ය, මුරුංග ය, ලොන් ය, පද්මක ය, කේතක ය, හංග ය, පිටියා වූ එරහුන්ද ය,

4085. සාලා කරගර බහුකෙකු ජම්බූයා
අස්සකු නිග්‍රාධ මඩිකා ව වෙතසා,
ලංදුලේ පාවලිසින්ඩ්වාරකා
මනු ඇඟිජඩා මුවලිනුකෙනකා.
4086. හරෝණුකා වෙළිකා වෙණුනිනුකා¹
සාමාක නීවාරමපෝප විනකා,
මොවා කදලී බහුකෙකේසාලියා
පචිහයා ආභ්‍යන්තා ව තණුලා.
4087. තස්ස ව උපනරේ පැස්ස් ජාතා පොසඩර්හි සිවා,
අකකකසා අපක්‍රාරා² සාඛු අපැටිගනදියා.
4088. තත් මවජා³ සනතිරතා බෙමිනා බහුහොජනා,
සිඩිග සවඩ්දා සකුලා⁴ සතවවිනා ව රොහිතා
ආලිගහෙරකාකිණුන් පාදිනා කාකමවිජකා.
4089. තත් පක්නී සනතිරතා බෙමිනා බහුහොජනා,
භංසා කොක්දා මුළුරා ව වකකවාකා ව කුනෑස්සා
කුණාලකා බහුවිතා සිබාන්ධි ජීව්-ජීවකා.
4090. තත් පානායමායනත් නානාමිගගණා බහු,
සිහා ව්‍යුග්‍යා වරාහා ව අව්‍යුතොකතරවිජයා.
4091. පලාසාද ව ගවජා මහිසා රොහිතා රුරු,
රැණෙය්දා ව වරාහා ව ගැණිනා ත්‍රිඩ්‍රිඩ්‍රකරා⁵.
4092. කදලිමිගා බහු වෙන්⁶ බිලාරා සයකාණුන්කා
ඡමාගිරි පුජ්‍යාවිත් සහතිතා
දිජාලිසුව්දා දිජසඩ්සේවිතා.
4093. සා සුතනවා නීලදුමාහිලලෙනා
විජ්‍ය මහාමෙසරිවානුපජර,
තයසා සුසම්බැඩ සිර්⁷ කුසාමය.
සුව්⁸ සුගන්ධ අරීනුපසේවිත⁹.
අත්‍රිව්‍යකොව්ත්. හිරිමෙනදුත්වී
ත්‍රිසිද කලුයාලි සුබයිදමාසනා..

1. ගෙකුනුනිජුකා - මජයා.
2. උපනරපෙයෙන - මජයා. සායා.
3. අකකකසා අපක්‍රාරා - මජයා.
4. පවජා - මජයා.
5. පහුලා - මජයා.
6. ත්‍රිඩ්‍රිඩ්‍රකරා - මී මජයා. සායා.
7. බහුකෙකු - මජයා.
8. සුව් - මජයා.
9. අත්‍රිව්‍යකොව්ත් - මජයා.

4085. සල් ය, ප්‍රෙශුවරණ ය, දඹ ය, අයෙනු ය, නුග ය, මී ය, හොමුවගු ය, අයෙළ ය, පලෙලාල් ය, තික ය, මනා සුවදැනි මිදෙල්ල ය, පංචවිධ කෙතන්විවෙක් ය යන මොහු මෙහි බොහෝ වෙත්.

4086. අපරණෙන ගෙණයට අයන් බලරජුක (නම් ඩිනාස) ද වංසවොරක ද වල්මේ ද තියඩරා¹ ද බොබහමු ද උරුහැල් ද යලි රජමේ ද ඇටකෙහෙල් ද කෙහෙල් ද හල් ද නොයෙක් විවරග ද ඉජපතු ද ස්වයංජාත සහල් ද මෙහි බොහෝ වෙති.

4087. ඒ අසපුවට උතුරු ලදීසින් හටගන් යහපත් පොකුණෙක් ඇත. ඕ අකරකා ය. නො සුන් ඉවුරින් යුතු ය. සුවද දියෙන් සුවදවත් ය.

4088. ඒ පොකුණෙකි නිරහය වූ ගොදුරු සුලහ වූ නිතොර වෙසෙන සිඩිගු ය, සවිඩි ය, සකුල ය, සතවලික ය, රෝහිත ය, ආලි ය, ගේගරක ය, පෙටි ය, බාකමවිජ ය යන මත්ස්‍යයෝ වෙති.

4089. එහි නිරහය වූ සුලහ වූ ගොදුරු ඇති භංස ය, තොස් ලිහිණි ය, මොනර ය, සක්වාලිහිණි ය, ඇටිකුකුල් ය, කොඩුල් ය, විසිනුරු පියාපත් ඇති බහුවිතු නම් පක්ෂී ය, මිසවනාලද මූදුන් ඇති මොනර ය, ජීවක්ෂීවික ය යන පක්ෂීඩු නිතර වෙසෙනි.

4090. එහි බොහෝ වූ මාග සමුහයෝ පැන් බිමට එති. එනම් සිංහයෝ ද, ව්‍යාපුයෝ ද, උරුරෝ ද, වලස්සු ද, වෘක්‍යයෝ ද, කළුහිස්වලස්සු ද,

4091. කහවෙහෙණහු ද, ගවරු ද, මහිසයෝ ද.. රෝහිත මාගයෝ ද, රුරු මුවෝ ද, එණ් මුවෝ ද, වරාහ නම් මුවෝ ද ගෝන්නු ද සමුහ වශයෙන් ඇති තිංක නම් උරුරෝ ද,

4092. කෙහෙල්මුවෝ ද, බලල්ලු ද සාවෝ ද කරණක මාගයෝ ද එති. විසිනුරු මල් අතුරනාලද භුමියෙහි වූ පිටිපහන පක්ෂීන් විසින් සොජාකරනාලදදේ පක්ෂී සමුහයා විසින් සෙවුනාලදදේ ද වෙයි.

4093. මනා සිවි ඇති ඕ තොමෝ නිල්වත් වෘක්ෂාබාවන් පරාලිරුණය කරමින් මහාමෙසයක් අතරින් දිස්වන විදුලියක් මෙන් පහළුව්වා ය. තොදින් සම්බන්ධ කළ උරුධිවහාග ඇති ඉතා කැමතිවිය යුතු කුණනාණමය කොටජ නම් අසුනක් පිරිසුදු සුවදැනි අදුනාදිවිසමකින් සෙවුනාලදු ව පනවා, සුන්දරිය, මෙ අසුන සුව වෙයි. මෙහි කිදගනුව සි හිරි දෙවිදුවට තාපස තෙම කිය.

4094. තස්සා නදි කොව්‍යගතාය කොසියා
යදිව්‍යමානාය ජට්ටාභ්‍රා. ධරු,
නැවෙහි පතෙනහි සයා සහුදකා
සුඩාභ්‍රාසි තුරිතා මහාමුත්‍රි.
4095. සා තං පත්‍රයෙකු උගේහි පාණිහි
ඉවහුවේ අනතුමනා ජට්ටාධරු,
හඳුහා එනෑරහි පුජීතා තයා
ගවේශයා බුජම තිදිවා එතාවීනි.
4096. සා කොසියානුමතා පුත්‍රීමතා
ලදීරිනා¹ වෘෂ්ජමදෙන මතා,
සකාසෝ² ගතඩාන සහස්‍රවක්‍රිතා
අයා සුඩා වාසව දෙනි මේ ජයා.
4097. තමෙන සමස්‍යාපි තදි අපුරුෂයි
සහිනු ව දෙවා සුර³ක ඇසුදුමුත්‍රාමා,
සා පත්‍රාලි දෙවලෙනුදූ පුජීතා
නවමි කොව්‍යමහි යද උපාවිසි.
4098. තමෙව සංසී පුනරෙව මානලි
සාස්‍යනෙනෙනා තිස්සානාලීනේ,
ගතඩාන වාක්‍යා මම බැහි කොසිය
ඇඟාය සඳහා සිරියා ව කොසිය
හිරී සුඩා කෙන මලභා හෙතුනා.
4099. තං සුපළවනුම් උදාරයි රථා
දදුලුමානා. උපකිරියා සාදිසා,
ජමෙධානදීසා. තපතෙනයා සත්තිහා
අලඩාතා. කක්ෂිනාවිතයන්කා.
4100. සුව මුෂ්‍රවනෙනුස් බෙහු තීපාතිනා
හත්වී ගවස්සා කිකිව්‍යාශ්‍යදීපියෝ⁴,
එමෙනෙයාකා⁵ උඩිමයෙනු පත්තියා
මිගෙනා වෙඹිරියමයා සුඩායුතා⁶.

1. පටිගැනු - මුෂ්‍රයා.
2. උදීරයි - මුෂ්‍රයා.
3. සම්කාසෝ - මුෂ්‍රයා. සායා,
4. සුර - මුෂ්‍රයා.
5. උපකිරිය - සායා. උපකිරිය - මුෂ්‍රයා.
6. කි-පුරිය - මුෂ්‍රයා. සායා.
7. උව්‍ය - මුෂ්‍රයා. සායා.
8. සුරාසුනා - සායා. සුතාසුනා - මුෂ්‍රයා.

4094. කොට්ඨාසි නම් අසුනෙහි පුන් සුදාහොජනය කැමැත්තා වූ ඒ හිරි නම් දෙවුටුවට දළඹුපු අසුන් දිවිසම දරන කොසිය මහත්වීස් තෙම තමා විසින් එකෙනෙහි ගෙනෙනාලද තෙවුම්පතින් දක්ෂිණෙනාදකය සහිත සුදාහොජනය වහා ගෙනවුන් එප්පේ.

4095. ඕ තොමෝ එය දැනින් පිළිගෙන තුවු සින් ඇත්තේ තවුසාට මෙසේ කිවාය. “දැන් මම තුළ වහන්සේ විසින් එකාන්තයෙන් පුදන ලද්දේමේ. තවුසාණනි, ජයප්‍රාප්ත වූ මම දෙවිලොවට යන්නෙම්” යි.

4096. කොසිය තවුසා විසින් අනුදන්නාලද අනුහාවයුපත්න්න වූ වරණමදයන් මත් වූ ඒ හිරි නම් දෙවුටුව සක්දෙවරපුගේ සම්පයට ගොස් “මෙ සුදාහොජනය වේ, මට දිනුම දෙව්” සි කිවාය.

.

4097. අදිලි බැදගත් දෙවුම්නිසුන් විසින් පුදනලද ඒ හිරි නම් දෙවුටුව යම් කලක්හි අසුන් කොට්ඨාසි නම් අසුනෙහි පුන්නීද එකල්හි ගකු තෙමේ ද ඒ උතුම් දෙවානාට පුරා කෙලේ ය. ඉන්ද්‍යා සහිත සෙසු දෙවියෝ ද (පරසු මල් ආදියන්) අය පිදාහ.

4098. නැවත, දෙවියනට අධිපති වූ දහසක් තෙන් ඇති ගකු තෙම ඒ මාතලි දෙවුපුන්හට මෙසේ කිය. මාතලිය, කොසිය තවුසා වෙන ගොස් මාගේ මෙ වචනය කියව. “කොසිය තවුසාණනී, ආසාය, සද්ධාය, සිරිය යන මොවුන් හැර හිරි දෙවුටුව කවර හෙතුවින් සුදාහොජනය ලැබේද” යි අසව යි (කිය.).

4099. මණ්ඩින උපකරණයනට අනුකූලව බබුන්නා වූ ගිනිසිල් බලු දඩිරන්මුවා රියහිස හා අවමහලින් පුන් සරසනලද ඒ රිය සුවසේ ගමන් සඳහා පිළියෙළ කෙලේ ය.

4100. මේ රියහි රන්මුවා සඳරු බොහෝ තෙළනලද ය. රන්මුවා ඇත් - ටට - අස් - වනුරු - වග - දිඩි - ඒකීමුව රු තෙළන ලද යැ, මෙහි ඉගිලෙන සහැවේ ලිහිණි රු අත. මෙහි වෙරජිමුවා මෘගයෝ පුද කෙරෙන්.

4101. තත්ත්වරාජ්‍යරුගේ¹ අයෙහියු.
දැයතාත්‍යා සුපුනාගයාදීසේ,
අලඹිතේ² කණ්ඩාපාලුරවිජදේ
ආවෙලිකේ සඳුගමේ අසබිත්.
4102. න්‍යා යානාසේවයා අහිරුයෙ මාතලි
දයදිසා ඉමා අහිනාදිස්‍ය,
නාහණ්ඩි සෙලණි වනස්පත්තින්³ ව
සයාගරං පව්‍යපදිසා මෙදිනි.⁴
4103. ස විප්‍රමෙව උපගොඩ අභ්‍යම.
පාවාරමෙකංසකතා කතකුරුලි,
බහුසුත්‍ර වධි⁵ එනීතවනා⁶
ඉවුමු මාතලි දෙව්‍යාජම්‍යා.
4104. ඉංද්‍රසා වාක්‍යා නිසාමෙහි කොසිය
දුතා අහා පුවුත්ති ත්‍රා පුරිංජදේ,
ආසාය සඳුවා සිරියා ව කොසිය
හිරි සුදිං කෙන මලුන් හෙතුනා.
4105. අනුම සිරි ලං පටිහාති මාතලි
සඳුවා අනිව්‍යා පන දෙව් සාරජී,
ආසා විසවාදිකසමෙනා හි මෙ
හිරි ව අරියමක ගුණෙ පත්‍රියිනා.
4106. කුමාරියා යාවිලා ගොතුරකුත්තා
ඩිජ්‍රූත්‍රා ව යා යා ව සහකුරුන්‍යියා,
තා ජංඛරාග පුරිසෙසු උගුරා⁷
හිරියා නිවාරෙනාති සවිත්තමත්තනා.
4107. සඩාමසීසේ සරසක්සසුනේ
පරාජීතානා පතනා පාශාධීනා,
හිරියා නිඩිත්තති ජහින් ඩීවිතා
තේ සංප්‍රේචනති පුනා හිරිමනා.
4108. වෙලා යථා සාගරවෙළවාරික්
හිරාය හි පාපජනා නිවාරණී,
ත්‍රා සබඩලාකේ හිරිමරියසුජ්‍රිතා
ඉංජ්‍යා⁸ නා වෙදය දෙව්‍යාරජී.

1. රාජාරියා - සාමා, රාජ්‍යරුගේ - මජසා.

2. අරං - මජසා.

3. වනප්‍රතිස්‍යා - මජසා, සාමා.

4. මෙදනිං - මජසා, සාමා.

5. සුදුධිං - මජසා.

6. වජ්‍යං - වි, සාමා.

7. ඉංජ්‍යෙයාන් - මගසා.

4101. බලයෙන් තරුණ ඇතුන් හා සම වූ සරසනලද රන් දැල්මුවා උරසැදින් යුත්, ආවෙලි නම් කරණාහරණ ඇති, කෙවිටි පහරක් තැනි වැඩි ගබඳ මානුයෙන් ම ගමන් කරනුපූරු වූ, ශීෂුගාමී වූ කිල්වන් අස්රුතන් දහසක් ඒ රියෙහි යෙදුහ.

4102. මාතලි නම දිව්‍යපුතු තෙම ඒ උතුම යානයට නැග මේ දැයැයාවන් එකත්නාද කෙලෙළේ ය. අහස ද, පර්වත ද, වන-දෙවු ගස් ද සපුර සහිත පොලොව ද කම්පා කෙලෙළේ ය.

4103. ඒ මාතලි නම දිව්‍යපුතු තෙම වහා ම අසපුවට පැමිණ එකස් කොට පොරවනලද දිව්‍යවියෝ ඇත්තේ බද්ධාජ්ජලි වූයේ බහුපුදා වූ ගුණවෘද්ධ වූ විනිෂ පැවත්මෙන් යුත් දෙවියන් සම බ්‍රාහ්මණයාහට මෙමස් කීය.

4104. කොසිය තාපසයාණනි, ගනුයාගේ වචනය අයනු මුදුවේ. මම ඔහුගේ දුතයෙමි. ගනු තෙම ඔබ විවාරයි. “කොසිය තාපසයාණනි, ආසාවට ද ගුද්ධාවට ද ත්‍රියට ද වඩා කවර ගෙනුවකින් හිරි තොමෝ සුදාහොජනය ලැබූ ද” යනු යි.

4105. මාතලිය, ත්‍රි තොමෝ (ශිල්ප දන්නා තො දන්නා කඩුරුන් සේවනය කරන ගෙයින්) අන්ධ යැ යි මට වැටහෙයි. පුද්ධා තොමෝ (ශිල්ප දන්නා හැර වෙනන් වස්තුන්හි පිහිටන ගෙයින්) අනිත්‍ය යැ යි මට වැටහෙයි. ආසාව වනාහි රැවටිලි ඇත්තී යැ යි සම්මත ය. හිරි තොමෝ වනාහි ආය්සුණුයෙහි පිහිටියා යැ යි.

4106. මාතලිය, ප්‍රත්වණීයරුමය රක්නා වූ කුලගෙහි වැශෙන කුමරියෝ ය, වැන්දූ ස්ත්‍රීහූ ය, ස්වාමීපුරුෂයන් යටතෙහි සිටින ස්ත්‍රීහූ ය යන මේ ත්‍රිවිධ ස්ත්‍රීවර්ගයා ම පරපුරුෂයන් අරමුණු කොට තම සිතෙහි ගටගන් ජනුරාගය හිරියෙන් වළකාලීනි.

4107. ඩී පහරින් හා අඩයටේ පහරින් යුත් යුද්ධීමින් පරදින-වුන් ද වැටෙන්නවුන් ද පලායන්නවුන් ද අතර ලංඡායෙන් යුතුවුවාහූ ප්‍රේරිතය හැරදමා නවතින්. නැවත ඔවුන් තමන්ගේ ස්වාමීයා මුදගතින්.

4108. සාගරවෙශය වළකාලීන වෙරළ මෙන් මේ හිරි තොමෝ ජනායා පවින් වළක්වන්නී ය. දෙවසාරලිය, ඒ හිරි තොම් මුළ ලෙවිහි පුද්නලද්දී යැ යි ගනුයාට කීයව යි තාපසයා කීය.

4109. කො තෙ ඉම් කොසිය දියේමොදි
බහුමා මහිනේ අවටා පජාපති,
හිරායා දෙවපු හි සෙවිස මතනා
දිනා මහිනුස්ස මහසි ජායථ.
4110. හනෙන්නිදිනි තිදිව් සමතකම¹
රථ් සමාරුයෙ මමාධිතං ඉම්,
ඉන්නේ ව තං ඉන්සගෙනාත්‍ය කඩිනි
අජ්ජ්ව ක්‍රි ඉන්සහව්‍යතං වජ.
4111. එව් සම්පූර්ණින් අපාපකම්ලිනො
අලෝ, සුව්‍යීන්නස්සි එල් න නස්සි,
යෙ කෙවි මද්දකු සුඩාය ගොජනා
සබෙව තෙ ඉන්සහව්‍යතං ගතාති.
4112. ඩිරි උපාලව්‍යන්නාසි කොසියො දනාපති හිකු,
අනුරුද්ධා පක්කිසිතො ආනන්දු ආස මාතලී.
4113. සුරියා කසස්පා හිකු මොගැලුනානාසි වජ්ඡ්මා,
නාරදේ සාරිපුත්‍රනාසි සලුබුද්ධා ආස වාසවාති.

3. සුඩාගොජනාජාතකං.

4. කුණුල ජාතකං.

එවම්පායති, එවම්බුසුයති; සබෘතාසධිරණිඩර්² නෙකපුහ්-
මාල්‍යවිතතේ³ ගේගව්‍යමහිසරුවමරපසද්ධිග්‍ය⁴ගොක ඇඟිහව්‍යසේ-
දිපිජ්ජ්වලකොකතරව්‍යලැඟ රකක දිලිමිගබ්ලාරසස ක ඇඟිකානුවරිතේ
ආකිණ්ඩනොලමණ්ඩලමහාවරාහනාගකුලකෙරසයඛාධිවිනෝ ඉස්සි-
මිගයාබමිගසරහමිග එකිමිග වාතමිගප සදමිගපුරසලුප්‍රක්‍රියාපුරසයසබ-
රකුඩ නීසෙවිතේ අමුණුම සුරිධරුහව්පුරපුප්‍රේත්‍යානෙකපාදප-
ගණවිතතේ⁵ කුරරවකාරවාර ගුමුහුරුපරාගුත්ථීව්‍යාවක්වේලාවක -

1. අපක්ම - මුසයා, සනා, සපක්ම - ටි.

2. සබෘතාසධ - මුසයා.

3. මලුක්විතකේ - මුසයා.

4. මමින්ස - මුසයා.

5. පහවය - මුසයා.

6. විගඳු - මුසයා.

7. වැඩිකාර - මුසයා.

8. පරහත - මුසයා.

9. තේවිතක - මුසයා.

4109. කොසිය තාපසය, මේ ලබධිය ඔබගේ සිත්ති කවරෝක් පිහිටුවේ ද? බ්‍රහ්මයා ද ගනුයා ද නැංගාජාන් ප්‍රජාපති නම් දිවූ පුත්‍රයා ද? මහරෘෂිය, ගනුයාගේ දුෂීතා වූ මේ හිරි තොමෝ දෙවියන් අතර ග්‍රෑශ්‍ය යැයි සි ස්ථානය වී යැයි මාතලි දෙවිපිත් කිය.

4110. කොසිය තාපසයන් වහන්ස, එනු මැනවී. මේ දිවියෙන් ව්‍යුත වන නුඩි වහන්සේ මා විසින් ගෙනෙනලද මේ රියට නැග දෙවි ලොවට ගමන් කරන සේක්වා. ඉන්ද්‍රයාට සම ගොනු ඇති තාපසයන් වහන්ස, ඉන්ද්‍ර තෙමෙන් ද ඔබගේ පැමිණීම බලාපාරෝන්තු වෙයි. නුඩි වහන්සේ අද ම ඉන්ද්‍රයා හා එක්ව එසිමට යනු මැනවී සි මාතලි දෙවිපිත් කිය.

4111. පවිකම් නැත්තේ මෙයේ පිරිසුදු වෙති. තවද, මනාව පුරුදු කරනලද කරමයාගේ විපාකය නො නැසේ. යම් කෙනෙක් ගනුයාගේ සුඩාභාජන දනය දුවුනු ද, ඒ සියල්ලෝ ම ගනුයා සමග විසිමට ගියාගු ය.

4112. හිරි දේවූ උප්පල් ජ්‍යෙෂ්ඨ මෙමගනු සි. දූජාපති හිසුව කොසිය තැවුස් විය. අනුරැධි සූචිර පාවකිඛ නම් දිවූපුතු විය. ආනන්ද සූචිර මාතලි රියදුරු විය.

4113. සුයා දිවූපුතු නම් කඩසප හිසුව ය. වන්ද දිවූපුතු මොක්කලාන සූචිර ය. නාරද සංජි නම් ගාරුපුතු සූචිර ය. ගනු වුයෙම් ස්ථූතියා විම වේද සි වදුල්සේක.

සුඩාභාජන ජාතක සි.

4. කුණාල ජාතකය

එය (එම කුණාල වනාන්ජ්ඩිය) මෙබදු යැයි සියනු ලැබේ. මෙබදු යැයි සි අයනු ලැබේ. සකලොජධයෙන් යුක්ත වූ පොලෝ තලය ඇති (එලජනක වූ ද පිළන්ධනුපග වූ ද) තොයෙක් පුෂ්පයෙන් සමලංකාන වූ දැන්තු ය, ගවරු ය, මහිජයෝ ය, රන්වන් මුවෝ ය, සෙමරු ය, පසුම්වෝ ය, කහවෙශෙනු ය, ගෝන්නු ය, සිංහයෝ ය, ව්‍යාසුයෝ ය, දිවියෝ ය, ව්‍යුත්සු ය, වෘක්ෂයෝ ය, කළඹිස් වලස්සු ය, උද්දරක නම් මුවෝ ය, කොසේල් මුවෝ ය, බලල්ලු ය, සකඟන්ජකයෝ ය යන මොවුන්ගේ නිරතරු හැසිරීමෙන් යුත්, ගැවසීගන් ඇත්පෙවූ මුඩ්ල්ලෙන් යුත් මහඇතුන් ද දසවැදුරුම ඇත්කුලයෙහි ඇතුන් හා ඇතින්නන් සමුහයා ද වාසය කරන්නා වූ, කාලසිංහ ය, ගාබාමංග ය, සරහමංග ය, එක්මංග ය, මහාවාතමංග ය, විතුමංග ය, වඩවාමුබයක්ෂීහු ය, කිඳුරු ය, යසු ය, රකුසු ය යන මොවුන් විභින් නිති සෙවුනාලද, මල් කැකුලින් හා මල් පොකුන් ද සුපිටි මලින් හා අනුඅග (පමණක්) පිපුණු මලින් ද යුත් නන් වදුදුරුම ගස් සමුහයෙන් පැතිරිගන්තා වූ, උකුසු ඇටිකුල ඇත්කාලුහිණි මොනර කොවුල් එව්‍යුජ්ඩ්වක වේලාවක

ඩිඩ්කාරකරවීකමින් විභාගයන් මුදුමේය . අණුරුහා මෙනාසිලාභරිතාල සිඩිඩ්ලකගෙමරජතකනාකා තෙකධාතුසත්වීනාඩිපත්මණී තපයදෙසේ එවරුපෙ බලු හෝ රමෙම එනසගෙන් කුණාලා නාම සකුතොනා පටවයනි අතිවිය විනොනා අතිවිය වින්තපත්තවුදෙනා . තසස්ව බලු හෝ කුණාලයේ සකුත්සයේ අඩුවූඩ්බ්‍රාන් ඉන්සේසභය්සානී පරිවාරිකා දිජකස්සුයො . අට බලු හෝ අථ දිජකස්සුයො කටයා මුබෙන ඩිසින්¹ ත් කුණාලා සකුත් මෙරුකින් නීසිදුපෙනා උඩ්බිත්ත් මා නා කුණාලා සකුත් . අධ්‍යානපරියායපලට කිලමටෝ උඩ්බාහෙයානී . පක්වීසතා දිජකස්සුයො හෙටෙනා ගහටෙනා බෙනානී සවාය . කුණාලා සකුතොනා ආසනා පරිපට්ස්සනී මය . ත් පසෙකි පටිගැහස්සාමානී . පක්වීසතා දිජකස්සුයො උපරුපරි බෙන්නී මා නා කුණාලා සකුත් . ආතපා පරිජාත් . පස්ස්සතා දිජකස්සුයො උහනා පසෙස්න බෙනානී මා නා කුණාලා සකුත් . සිත් වා උඩ්නා . වා තින් . වා රජ්‍ය . වා වානා වා උස්සාවෝ වා උපසුසිනි . පක්වීසතා දිජකස්සුයො පුරතො පුරතො බෙනානී මා නා කුණාලා සකුත් . ගොපාලකා වා පසුපාලකා වා තින්හාරකා වා කටයිනාරකා වා වනකම්කා වා කටයින වා කායිලාය වා² පානීනා වා (පාසාගෙන්න වා) ලෙඹිඩ්නා වා දැනෙකුනා වා සඡේනා වා සකඩාරාය වා පහාරා අදාළු , මාය . කුණාලා සකුතොනා ගැවිෂ්ති වා ලෙනාහි වා රුගෙකිහි වා සාබාහි වා උමෙහි වා පාසාගෙන්හි වා බලවතෙනාහි වා පක්වීහි සඳහා මෙසිනි . පක්වීසතා දිජකස්සුයො පවුතොනා පවුතොනා බෙනානී සංස්කානී සබ්ලාහි මස්ස්ත්හි මධුරාහි වාවාහි සමුද්‍රවරනාතියා මාය . කුණාලා සකුතොනා ආසනා පරිපුකාණයිනි . පක්වීසතා දිජකස්සුයො දිසේය දිසේය මධුවිධානිවී නාදීනිසුව නාදීනිසුව . පක්වීහිමරනාව පක්වනාසිබර . අම්බවනෙනාව අම්බවනා පක්වනාගෙනාව ජම්බුවනා . ලඛුජවනාගෙනාව ලඛුජවනා නාලිකෙරසක්ඩාරියෙනාව නාලිකෙරසක්ඩාරිය . බිපුමෙව අණියමෙනානී රහස්‍යාය . අට බලු හෝ කුණාලා සකුතොනා තාකි දිජකස්සුහි දිවය . පරිපුලෙහා එව් . අපසාදෙනී , නසසා කුමෙන වසලියා විනසසර කුමෙන වසලියා වොරියා ප්‍රින්ස් යො අසතියා ලහුවිනායා කතස්ස අපතිනාරිකායා අනිලා විය යෙන කාමණාමායානී .

1. විඩිච්චා - මඟස් . සංග .

2. බෙනානී - මඟස් .

3. පටිනාපෙසිනි - වි . මඟස් . සංග .

4. කායිලාය - මඟස් .

හිඛාර කරවික යන සිය ගණන් මත් විහැළුන්ගේ නාදයෙන් මතභර වූ, අදුන් මතොයිලා හිරියල් හිඟල් හෙම රිදී කනක යන තොයෙක් සියගණන් විරෝධයාතු රාජීන් පැතිරිමෙන් අලංකනන වූ පෙදස් අති මෙබදු රම්‍ය වනලැංජෙක්හි අතියියින් විතු වූ අතියියින් විවිත වූ පියාපත් අති කුණාල නම් පක්ෂීයක් වෙශයි. ගවන්නි, ඒ කුණාල පක්ෂීයාට පරිවාරිකා වූ පක්ෂීකන්‍යාවන් තුන් දහස් පත්සියයක් වෙති. වැලිදු, පක්ෂීකන්‍යාවන් දෙදෙනෙක් මුළුන් දුකුකඩක් ඩිජුගෙන ඒ කුණාල පක්ෂීයා ඒ මත හිඳවා-ගෙන “අතරමගේ ඒ කුණාල පක්ෂීයාට ගමන් වෙහෙයින් බාධාවක් නො වේවා” යි පියාසර කරනි. “ඉදින් මේ කුණාල පක්ෂීයා අසුනෙන් පෙරලි වැවෙන්නේ නම් අප ගේ පියාපත්වලින් ඕහු පිළිගනුම්හ” යි පන්සියයක් පක්ෂීකන්‍යාවන් යටින් පියාසර කරනි. “ඒ කුණාල පක්ෂීයා දුයුතීතාපයෙන් නො තැවෙච්ච” යි පන්සියයක් පක්ෂී කන්‍යාවන් මත්තෙහි පියාසර කරනි. “ඒ කුණාල පක්ෂීයා ශිතය හෝ උෂ්ණය හෝ තෙණ හෝ දුව්ලි හෝ වාතය හෝ පිතිනිදු හෝ ස්පර්ශ නො කෙරෙච්ච” යි පන්සියයක් පක්ෂීකන්‍යාවන් දෙපසින් පියාසර කරනි. “ඒ කුණාල පක්ෂීයා ගොපල්ලෝ හෝ පහුපාලකයේ හෝ තන ගෙනයන්නේ හෝ දර ගෙන යන්නේ හෝ වන කාර්මිකයේ හෝ කාෂ්චයෙන් වෙවයි කැබිලින්නේ වෙවයි අතින් වෙවයි (ගලින් වෙවයි) මැටි කැටයෙන් වෙවයි දණ්ඩන් ලේවයි අවියෙන් වෙවයි බොරඹ කැටින් වෙවයි පහර නො දෙන්වා යි ඒ ඒ කුණාල පක්ෂීයා පැලුවී සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්ෂීන් සමග හෝ එක් නො වේවා” යි ද පන්සියයක් පක්ෂී කන්‍යාවන් ඉදිරියෙන් පියාසර කරනි. “මේ කුණාල පක්ෂීයා අසුනෙහි උකටලිව නො සිටිච්ච” යි මට සිලුවී වූ ප්‍රියංකර වූ මිහිරි වෘද්‍යින් පරිවර්තනය කරමින් පන්සියයක් පක්ෂී කන්‍යාවන් පිටුපසින් පියාසර කරනි. “මේ කුණාල පක්ෂී තෙම කුසින්නෙන් ක්ලාන්ත නො වේච්ච” යි පන්සියයක් පක්ෂී කන්‍යාවන් නොයක් ව්‍යක්ෂයන්ගෙන් විඩිඛ පලවැලු ගෙනෙමින් දිගින් දිගට පියාසර කෙරෙත්. වැලිදු හවත්ති, ඒ පක්ෂී කන්‍යාවන් අරමින් අරමට උයනින් උයනට ගැනොවීන් ගැනොටට කුදාමුදිනින් කුදාමුදාට අඩවිනයෙන් අඩවිනය දිඩ්චනයෙන් දිඩ්චනය දෙල්වනයෙන් දෙල්වනයට පොල්ලයනිනා පොල්ලයනට සින් ඇලවිච පිණිස ඒ කුණාල පක්ෂීයා වහා පුමුණුවන්. ඉක්නීනි හවත්ති, ඒ කුණාල පක්ෂීයා ඒ පක්ෂී කන්‍යාවන් විසින් ද්වස මුජල්ලෝ ඔසවාගෙනයන ලද්දේ නමුත් “නීව තෙනැත්තියනි, තෙපි නොපෙනි යව, නීව වූ සොර වූ පල්ලාල වූ සිහි නැත්තා වූ වහා පෙරලෙන සින් අන්තා වූ කළ උපකාර නො සලකන්නා වූ සුළභ මෙන් කුමති සම ඒ තැනකට යන්නා වූ තෙපි වැනසේව” යි මෙස් බැහැර කෙරෙයි.

නයෝගව බෙදු හෝ හිමවත්තා පෙන්තරාජ්‍යය පුරන්ටීමදියාභාගේ සූජුවූම්පුනිප්පුන්ගිරිප්පහවා හරිතුපයනයියා උපැලකමුදුපදුමනලින-සනපන්සොග ඇඟිලදිකිමුනුවිස මෙතිලිරුභසුවිශකමුනු ඇයුපාචාවකපු-දෙස කුරවකාමුවූම්පුනිජුකෙතකවේතසවසුලපුන්නාගවකුලත්ලකපියක-හසනාසාලසලලවුමපාකාසොකනාගරුසෑත්‍රිටිටුජපතකමළාදුවූනොස-වත්තා, කාලාගේපාදමකපියඩිගුදෙව්දරුකුවාවගහමෙකකුඩිකුවප්‍රඳබේකාල-කවිකාරකක්කාරකක ජ්‍යෙෂ්ඨකාරකක භාවිත්‍රිටුජපතකමළාදුවූනොස-යොධිනවමලුලිකමනඩිජුමනවප්පුහුඩිපුරුවිරහගිනිමාලාදුමාලුධඩර-ජාතිපුමනමධුගනධිනුකාරිතාලිසතගරලසිරකාවයික විෂවිතතේ, අති-මුණකසඩුපුම්තලතාවිතපත්තිමණඩිනපුදෙස, භසපිලවකාදමිකා-රණ්ධිවාසිනාදිතේ, විජ්‍යාධරයිධසමණනාපසගණාධිපුන්ව වරදෙවයස්ව-රකකසදුනවගයුබිඛිනාරමහාරාභුවිණ්ඩුදෙස එවරුපෙ බෙදු හෝ රුමම වනසජෙන්පි පුණුණුමුබා නාම ආසුසාකාකිලා පටිවසත් අතිරිය මධුරුගරු විලයිතනයනමන්නෙකුව.

නයෝගව බෙදු හෝ පුණුණුබිස්ස ආසුසාකාකිල්ස්ස අඩුවූඩ්‍යානි ඉත්සුසනානි පරිවාරිකා දිජකසුදුයා. අර්ථ බෙදු හෝ ගෙවී දිජකසුදුයා කටයේ. මුළුවෙන ඩිසින් ත. පුණුණුමුබ. ආසුසාකාකිල. මඟේක් නිසිදු-පෙන්වා උඩිනිත්ති, මා නා. පුණුණුමුබ. ආසුසාකාකිල. අඩ්‍යානපරියායපරේ කිලමරේ. උඩිනාහුනාති. පසුදුස්ස දිජකසුදුයායා හෙටයිත්තා හෙටයිත්තා ගෙනත්, සවාය. පුණුණුමුබා ආසුසාකාකිලා ආසනා පරිපත්තිස්සත් මය. ත. පෙකෙහි පටිභාහුසාමාති. පසුදුස්ස දිජ-කසුදුයා උපරුපරි ගෙනත්, මා නා. පුණුණුමුබ. ආසුසාකාකිල. ආතපා පරිතාපිති. පසුදුස්ස දිජකසුදුයා උහත්තා පෙශීන ගෙනත් මා නා. පුණුණුමුබ. ආසුසාකාකිල. ආතපා පරිතාපිති. පසුදුස්ස දිජකසුදුයා උහත්තා පෙශීන ගෙනත් මා නා. පුණුණුමුබ. ආසුසාකාකිල. ගොපාලකා වා පසුපාලකා වා තිළුහාරකා වා කටයුහාරකා වා වනකම්කා වා කටයුහා වා පාණිනා වා (පාසා-ණෙන වා) ලෙඹුනා වා දෙණින වා සන්නේන වා සකඩරාති වා

හවත්නි, ඒ සිමවත් පරවතරාජයාගේ ම පුර්ව දිගාභාගයෙහි ඉතා මටසිලිවී ඉතා සූන්දර පරවතයන් ප්‍රහව කොට ඇති (කුණාල විලට) ගලා බස්නා වූ තිල්වන නැදිහු අත්තාහ. (එහි) තිලපුප්ල ය කුමුද ය පිපුම් ය හෙළපිපුම් ය පිරිපුන් සියාපත් පිපුම් ය සෙව්වන්දිය මත්දරව ය යන (මෙකි) අභිනව ජාත (ප්‍ර්‍රේප) සුගන්ධයෙන් මනාහර වූ පවිත්‍ර ප්‍රදෙශ ඇති, කරවූ ය මිදේල්ල ය වැටකේ ය හොමුවහු ය හේපලු ය දෙඩි ය මුහුල් ය ඇසළ ය හෙළපියාය පියාය සල්ය සලළය සපුය අසෝකය තාරුක් ය රිටිගස් ය ණජපතු (අලිගස්) ය ලොත් ය සඳහ්න් ය යන වෘෂ්ඩුමුහයෙන් ගැවැසිගත් වනය ඇති, කළඹාතිල් ය පද්මක ය පියාචිග ය (ප්‍රවැලු) දෙවිදුරු ය කෙසෙල් ය යන මෙයින් ගහන වූ, කුණුක් ය කෙළිද ය රැක්ඡහුන ය කවිටිකාර ය රැක්කිණිකිරි ය වැල්කිණිකිරි ය කණවෙර (කරවිර) ය කුරුණේඩික ය කොනෝලිලය කැලය යුරිකා (සිනිද්ද) ය යොහොතුය තොකිලිවී නිදේස්වූ හැණියා නම් ප්‍ර්‍රේපය අතියින් රැසිරු වූ හගිනිමාලා නම් ප්‍ර්‍රේපය යනාදී මල් දරන්නා වූ, දැසමන් ය මතු-ගන්ධික ය දුනුප්පලාල් ය තලිස් ය තුවරලා ය සුවදහාට ය කොට්ටක ය යන මෙයින් යුත් දෙකීවලින් ගැවැසිගත්, යොහොතුවැලින් හා මනාව පිපුණු (මල් ඇති) සෙසු තොයෙක් වැලින් ද සැරපුණු පෙදෙස් ඇති, හංස මහවුවල් විල්ලිනිකි දියකිරා යන පක්ෂීන් විසින් පවත්වනාද මිනිරි නාද ඇති, විද්‍යාධර සිද්ධ ගුමණ තවුස් සමුහයන් වාස කළා වූ, උණුම් දෙවි යක් රකුස් අසුර ගදඟ කිදුරු මහාරගයන් හැඩිරෙන පෙදෙස් ඇති, මෙබදු මනරමු වනලැහැබෙක්හි හවත්නි, අතියින් මිනිරි නාද ඇති, මනොඥ වූ මද රන් පැහැ යුතු ඇස් ඇති, පුරණමුබ නම් වූ ප්‍ර්‍රස්ස කොකිල- (පරපුව කොටුවලෙක්) යෙක් වෙසයි.

හවත්නි, ඒ පුරණමුබ නම් පරපුව කොපුලාට පරිවාරිකා වූ පක්ෂී කන්‍යාවේ තෙසිය පනස් දෙනෙක් වෙති. එකල්හි පක්ෂී කන්‍යාවේ දෙදෙනෙක් මුවින් දු කඩික් බිජාගෙන ඒ පුරණමුබ ජුස්ස කොකිල පක්ෂීයා එය මැද තිශ්වා “ඒ පුරණමුබ ජුස්ස කොකිල පක්ෂීයා අතරමග දී ගලනින් පිඩා තො විදිව” සි පියාසර කරති. “ඉදින් මේ පුරණමුබ ජුස්ස කොකිලයා අපුනාන් ගිලිනි වැටෙනි-නේ නම් අපි (අපගේ) පියාපත්වලින් ඔහු පිළිගන්නෙමු” සි පක්ෂී කන්‍යාවන් පනස්දෙනෙක් යටින් පියාසර කරති. “ඒ පුරණමුබ ජුස්ස කොකිලයා අවශ්‍ය තො තුවෙවි” සි පක්ෂී කන්‍යාවන් පනස් දෙනෙක් මත්තෙහි පියාසර කරති. “ඒ පුරණමුබ ජුස්ස කොකිලයා සිත්ල හෝ උණුසුම හෝ තණ හෝ දුලි හෝ පටන හෝ පින්න හෝ ස්පර්ශ තො කෙරෙව” සි පක්ෂී කන්‍යාවන් පනස් දෙනෙක් දෙපසින් පියාසර කරති. “ගොපල්ලෝ හෝ පසුපාලකයේ හෝ තණ ගෙනයන්නො හෝ දර ගෙනයන්නො හෝ වන කාර්මිකයේ හෝ කුටින් වෙවයි කුබිලින්තෙන් වෙවයි අතින් වෙවයි (පහණින් වෙවයි) මැටි කුටයෙන් වෙවයි දැනුවෙන් වෙවයි

පහාර。 අදංසු. මාය。 පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා ගවෙශනි වාලනාහි වා රුකෙකුහි වා සාඛාහි වා එමෙහාහි වා පාසාණෙහි වා බලවනෙහාහි වා පක්වීහි සංගාමේසිනි. පසුණුස දිජකසුසූයා පව්‍යත්තනා පව්‍යතනා බෙනති සංඝාහි සත්‍යාලාහි මසුපුහි මධුරාහි වාවාහි සමුද්‍රවත්තනියා, මාය。 පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා ආසනා පරිපුකකාණවීති. පසුණුස දිජකසුසූයා දිජොදිය, බෙනති තෙකරුකඩවිවිධිකත්වීමාග්‍රමාගරත්තනියා මාය。 පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා වුදය පරිකිලිප්‍රඹානි. අප බලු ගො තා දිජකසුසූයා තා පුණුණුමුබ් ප්‍රීසුසකොකිලා. ආරාමේනෙව ආරාම。 උයානෙනෙව උයාන。 නැදිතිනෙනෙව නදිතියා. පබනයිබරේනෙව පබනයිබර。 අම්වනෙනෙව අම්වනා。 පමුවානෙනෙව පමුවානා。 ලබුජවනෙනෙව ලබුජවනා. නාලිකෙරසක්වාරියෙනෙව නාලිකෙරසක්වාරිය。 බේපුමේව අහිසමොන්තන් රතන්යාය. අප බලු ගො පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා තාහි දිජකසුසූහි දිවස。 පරිඛුලෙහා එව්. පස-සති සාඩු සාඩු හගිනියා එව් බො හගිනියා තුම්හාක。 පත්‍රිපාංශ。 කුලධිනානා。 ය。 තුමේහ හත්තාර。 පරිවරෝයාරානි.

අප බලු ගො පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා යෙන කුණාලේ සකුණෙකා තෙනුපසඩකම්. අදාය-සු බො කුණාලයිසු සකුණෙසූ පරිවාරිකා දිජකසුසූයා තා පුණුණුමුබ් ප්‍රීසුසකොකිලා දුරත්තාව ආගව්‍යනා, දිජවාන යෙන පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා තෙනුපසඩකම්-සු. උපසඩකම්-සු තා පුණුණුමුබ් ප්‍රීසුසකොකිලා එතදීලාපු. අය。 සම් පුණුණුමුබ, කුණාලේ සකුණෙකා අතිවිය එරුශේ, අතිනිවිය-එරුසවාවේ, අපේවනාම ක්‍රිඡී ආගම පියවාව。 ලහෙයාමානි. අපේවනාම හගිනියානි විභා යෙන කුණාලේ සකුණෙකා තෙනුපසඩකම්. උපසඩකම්-සු, කුණාලන සකුණෙන සාඩී. පටියලේදීනිවා එකමනා. නියිදි. එකමනා. නියිනෙනා බො පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා තා කුණාල. ඉන්නා. පුරාතානා. කුලධිනානා. සම් පටිපත්තනානා. ලිව්‍යා. පටිපත්තනායි. අමනාපහාණිනම් කිර සම් කුණාල, ඉන්නා. මනාපහාණිනා හවිතකි. කිමඩය. පන මනාපහාණිනකි. එව්. වුනෙන කුණාලේ සකුණෙකා තා පුණුණුමුබ් ප්‍රීසුසකොකිලා එව්. අපසාදයි. නාස්ස න්. සම් ජම් වසල, විනසස න්. සම් ජම් වසල කොනු තයා වියතෙනා ජායාලිනෙනනානි. එව්. අපසාදිතා ව පන පුණුණුමුබේ ප්‍රීසුසකොකිලා තත්තා හේව පටිනිවසි.

සැතින් වේවයි බොරංයෙන් වේවයි ඒ පුරුණමුබ ප්‍රීස්ස කොකිලයාට පහර නො දෙන්වා ” යිද, “මේ පුරුණමුබ ප්‍රීස්ස කොකිලයා පැලැවී සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්ෂීන් සමග හෝ දුෂ්ධ සපරිය වශයෙන් එක් නො වේවා ” යිද (අදහසින්) පක්ෂී කනායාවන් පනස්දෙනෙක් ඉදිරියෙන් පියාසර කරනි. “මේ පුරුණ මුබ ප්‍රීස්ස කොකිල තෙම අසුනෙහි උකටලි නො වේව ” යි පක්ෂී කනායාවන් පනස්දෙනෙක් මට සිදුවූ මනොඳු මිහිර වද්‍යින් පරිවර්ණය කෙරෙමින් පසුපසින් පියාසර කරනි. “මේ පුරුණමුබ ප්‍රීස්ස කොකිලයා කුසගින්නෙන් ක්ලාන්ත නො වේව ” යි පක්ෂී කනායාවන් පනස්දෙනෙක් නොයෙක් ගස්වලින් විවිධ පලවැල ගෙනොමින් දිගින් දිගට පියාසර කරන්. තවද, ඒ පක්ෂී කනායාවේ ඒ පුරුණමුබ ප්‍රීස්ස කොකිලයා අරමින් අරමට උයනින් උයනට ගැනොවින් ගැනොටට කුදුමුදුනින් කුදුමුදුනට අඩවනයෙන් අඩ වනයට දෙල් වනයෙන් දෙල් වනයට පොල් වනයෙන් පොල්වනයට සින් ඇලවීම පිහිස විභා ප්‍රමුණුවන්. හවත්නි, එකල්හි ඒ පුරුණමුබ ප්‍රීස්ස කොවුල් තෙම ඒ පක්ෂී කනායාවන් විසින් දිවා කළේ පිරිවරන ලද්දේ “නැගැණිවරුනි, (මුණනි,) ඉතා මැනව, ඉතා මැනව, වුහුනානි, යම්හෙයකින් තෙපි (තොපගේ). සැමියා සෙවිනාහු ද තෙල තොප බදු කුදුන්හට පුදුස්සෙකු ” යි මෙසේ පසසයි.

හවත්නි, ඉක්තිනි ඒ පුරුණමුබ නම් පරපුව කොවුලා කුණාල පක්ෂීයා යම් තැනෙක ද එතැනට එළඹියේය. කුණාල පක්ෂීයාගේ පරිවාරක පක්ෂී කනායාවේ එන්නා වූ ඒ පුරුණමුබ නම් පරපුව කොවුලා දුරදී ම දුවහ. දක පුරුණමුබ නම් පරපුව කොවුලා යම් තැනෙක ද එහි එළඹියහ. එළඹ ඒ පුරුණමුබ නම් පරපුව කොවුලාට මෙසේ කිහු. “යහළ පුරුණමුබය, මේ කුණාල පක්ෂීයා ඉතා පරුෂය. ඉතා රඟ වදන් අත්තේය. ඔබ අසුරට පැමිණ හෝ ප්‍රීය වවන ලබන්නමේ නම් ඉතා යෙහෙකු ” යි. වුහුනානි, එය මැනවි යි කියා කුණාල පක්ෂීයා යම් තැනෙක්හි ද එතැනට එළඹියේය. එළඹ කුණාල පක්ෂීයා සමග පිළිසැර කොට එකත්පසක පුන්තේය. එකත්පසක පුන් පුරුණමුබ ප්‍රීස්ස කොකිලයා ඒ කුණාල පක්ෂීයාට මෙසේ කිය. “යහළ කුණාලය, මනාසේ පිළිපදා වූ සමානජාති අති කුලඳුණ් වූ ඉතිරින්ට තෙපි කවරහෙසින් වරදා පිළිපදනාහු ද? යහළ කුණාලය, අමනාප බස් බණන ඉතිරින්හට ද මනාප බස් අත්තකු විය යුතු ය. මනාප බස් අත්තන් ගන කියනු කිමා? ” යි. මෙසේ කි කළේහි කුණාල පක්ෂීයා ඒ පුරුණමුබ ප්‍රීස්ස කොකිලයාට මෙසේ නොසතුට පළ-කෙලේ ය. “ලාමක අදහස් අති යහළ නීවය, තෝ මෙතැනින් යව. ලාමක අදහස් අති යහළ නීවය, තෝ වැනසේ. ගැහැනුන් විසින් පරදවනාද තව වඩා වියතෙක් අන් කවරෙක් ද ” යි. මෙසේ ගරහන ලද ඒ පුරුණමුබ ප්‍රීස්ස කොකිලයා එයින් ම නැවතුනේ ය.

අප් බෙදු හෝ පූජාමුබසු ප්‍රීජ්‍යකොකිලසු අපරෙන සමයෙන නා විරසේස්ව (අවවයෙන) බරෝ ආබාධා උපාජ්, ලොහිතපසබනුකා බාලු වෙදනා වතනන් මාරණන්කා. අප් බෙදු හෝ පූජාමුබසු, ප්‍රීජ්‍යකොකිලසු පරිවාරිකානා දිජකස්සුනා එතදෙහාසි. ආබාධාකො බො අය. පූජාමුබබා ප්‍රීජ්‍යකොකිලෝ අපෝවනාම ඉමහා ආබාධා වුයිලෝයානි. තං එකකා ඇද්දීය. ඔහාය යෙන කුණාලා සකුණෝ තෙනුපසබනි-සු. අදායා බො කුණාලා සකුණෝ තා දිජකස්සුයා දුරනොව ආගව්‍යන්යා, දිස්සාන තා දිජකස්සුයා එතදෙවාව: කහ. පන තුමහා වසලියා තත්තානි. ආබාධාකො බො සම්ම කුණාලා පූජාමුබබා ප්‍රීජ්‍යකොකිලෝ, අපෝවනාම තමහා ආබාධා වුවයිලෝ-යානි. එව්. වුතනා කුණාලා සකුණෝ තා දිජකස්සුයා එව්. අපසාදයි. තස්සා තුමෙහි වසලියා, විනස්සා තුමෙහි වසලියා, වොරියා බුන්නියා අසනියා ලපුවිතනායා කතස්ස අපැටිකාරිකායා අතිලෝ විය යෙන කාම්ඩමායානි. වත්තා යෙන පූජාමුබබා ප්‍රීජ්‍යකොකිලෝ තෙනුපසබනිම් උපසබනිකා තං පූජාමුබං ප්‍රීජ්‍යකොකිලෝ. එතදෙවාව: හං සම්ම පූජාමුබානි, හං සම්ම කුණාලානි, අප් බෙදු හෝ කුණාලා සකුණෝ තං පූජාමුබං. ප්‍රීජ්‍යකොකිලෝ පසෙකනි ව මුබතුණෙනින ව පරිභාශෙනා වුවයිපෙන්නා නානා-හෙසජ්‍යානි පායාපෙයි. අප් බෙදු හෝ පූජාමුබසු ප්‍රීජ්‍යකොකිලසු සො ආබාධා පරිප්‍රස්සෙනිනි.

අප් බෙදු හෝ කුණාලා සකුණෝ තං පූජාමුබං ප්‍රීජ්‍යකොකිලං ගිලානා වුවයින්. අවිරවුයින්. ගෙලස්සු එතදෙවාව. දිට්‍යා මයා සම්ම පූජාමුබ කණ්ඩා දේශීපිතිකා උක්කාපනිකාය ජ්‍යෙයි පුරිසේ විතනා පටිබඳන්යා යදිදා කවනේ පියසපිළිනි. හවති ව පනු²තෙරෙනු වෘත්තා.

4114. අපජ්‍යනො තකුලා සීමසෙනො
පුදිනිසිලා සහ³දෙදවාව රාජා,
එගත පනී⁴ පක්ෂීමත්ව නාරී
අකාසි බුජ්‍යවාමනකොන පාපන්නි.

දිට්‍යා මයා සම්ම පූජාමුබ සවවන්පාවී නාම සමඟී සුසාන මත්‍යක් වසක්නී වතුක්ඛතනා. පරිණාමයමානා තුලාපුණකෙනා⁵ පාප මකාසි.

1. කණා දෙවී - මජසා.
2. පනු - මජසා.
3. සිහ - මජසා.
4. පනිකා - මජසා.

5. සවවක - මජසා.
6. පුරුභ්‍යකොන - සායා.
පුරුභ්‍යකොන - සායා. මජසා.

හවත්නි, ඉක්බිති තේට පසු නොබෝ කළකින් ඒ පූර්ණමුඩ ආස්ස කොකිලයාට ලොහිත පක්ඩනිකා නම් (ලේ අතිසාරය) දරුණු ආබාධයෙක් හටගත්තේ ය. මාරාන්තික වූ දැඩි වෙදනාවෝ පැවැත්තාහ. එකල ඒ පූර්ණමුඩ නම් ආස්ස කොකිලයාගේ පරිවාරක පක්ෂී කන්‍යාවන්ට මේ අදහස විය. “මේ පූර්ණමුඩ ආස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. මේ තෙම මේ ආබාධයෙන් තැගිටින්නේ දේශීහෝ යි සැක සහිත යැ” යි (එ පක්ෂී කන්‍යාවෝ) ඔහු තනිව එකලා ව (එහි) හැරදමා කුණාල පක්ෂීයා යම් තැනෙක්හි ද එහි එළඹියහ. කුණාල පක්ෂීයා එන්නා වූ ඒ පක්ෂී කන්‍යාවන් දුරදී ම දුටුවේය. දක ඒ පක්ෂී කන්‍යාවන්ට මෙසේ කිය. “නීව තැනැත්තියනි, නොපගේ සැමියා කොහි ද” යි. “යහළ කුණාලය, ඒ පූර්ණමුඩ ආස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. ඒ ආබාධයෙන් තැගිටිම සැක සහිත යැ” යි (ඔවුහු කිහි.) මෙසේ කි කල්හි කුණාල පක්ෂීයා ඒ පක්ෂී කන්‍යාවන්ට මෙසේ නො සතුව පැවැසි ය. “නීව තොනැත්තියනි, තෙපි මෙතැනින් යවු. නීව වූ සෙර වූ බුර්ත වූ සිහි තැන්තා වූ වහා පෙරලෙන සින් ඇත්තා වූ කළ උපකාරයට ප්‍රතුෂුපකාර නො කරන්නා වූ පවත්න මෙන් කැමති යම් ඒ තැනෙකට යන්නා වූ තෙපි වැනස්වු” යි මෙසේ කියා පූර්ණමුඩ ආස්ස කොකිලයා යම් තැනෙක්හි ද එහි එළඹියේ ය. එළඹ ඒ පූර්ණමුඩ ආස්ස කොකිලයාට “යහළ පූර්ණමුඩය, සීවත්වෙහි” දැයි කිය. “යහළ කුණාලය, සීවත්වෙමි” යි හේ කිය. හවත්නි, ඉක්බිති කුණාල පක්ෂීයා ඒ පූර්ණමුඩ ආස්ස කොකිලයා පියාපත්වලින් භා මුවතුන් ගෙන නාහාසිවුවා නොයෙක් බෙහෙන් පෙවී ය. හවත්නි, ඉන්පසු පූර්ණමුඩ ආස්ස කොකිලයාගේ ඒ ආබාධය සන්හිඳුණේ යයි.

වැලිදු හවත්නි, ගිලන් බැවින් තැගී සිටි ගිලන් බැවින් මිදුණු නො බෝකළේ ඇති ඒ පූර්ණමුඩ ආස්ස කොකිලයාට මෙසේ කිය. යහළ පූර්ණමුඩය, පියවරුන් දෙදෙනකු ඇති සැමියන් පස්දෙනකු ඇති කණ්ඩා නම් ස්ත්‍රීය සවුනි පූරුෂවකු වූ හිස සුන් සිරුර ඇතියකු බඳු පිළකු කෙරෙහි සින් බැඳින්නි මා විසින් දක්නා ලද, මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.

4114. ඉක්බිති අරජ්න ය, තකුල ය, හිමසන ය, පුදිඡිර ය, සහදෙව ය යන රජවරුන් වූ මේ සැමියන් පස්දෙන ඉක්මවා ස්ත්‍රීයක් කුදු මිටටකු සමග ලාමක වූ අනාචාර කරමයක් කළා ය.

යහළ පූර්ණමුඩය, සවිවතපාලි* නම් ගුමණීයක් සොහොන මදි වසන්නි සිවිවැනි බිත ද ප්‍රතිසේප කරන්නි රන්කරු පූනකු සමග අනාචාර කරමය කළා ය. (ම) මා විසින් දක්නාදු.

* මෙහි පාලි පොනති සවිවතපාලි කියා ඇතෙන් සිහල ජාතක පොනති ඇත්තේ පැඹැකපාලිනී කියායි. එය පසුව අපවිපාලිනී වෙයි.

දිවියා මයා සමම පුණුණුමුඩ කාකාතී නාම දේවී සමුදු-මෙශකී වසනාතී හරියා වෙනතෙයුසිය නටකුවේරෙන පාපමකාසි. දිවියා මයා සමම පුණුණුමුඩ කුරුඩියදේවී නාම ලොමසුනුදී එළක-මාරක්. කාමයමාතා ජ්‍යෙෂ්ඨමාරධනතෙකුවාසිනා පාපමකාසි.

4115. එවිං සෙතා මයා කුතා මූහුද්‍යතනසිය මාතරං,
එහාය කොසලරාජ් පක්ෂාලවෙන්බන පාපමකාසි.

4116. එතා ව අසිඹු ව අකංසු පාප。
තස්මාහා ඉන්නීනා න විස්සසේ තපුස්සේ,
මහී යරා ජගතී සමානරතා,
විපුනඩරා ඉතරිතරා පත්තේ.
සඛ්‍යාසහා අඟ්‍යනා අකුපා
තලීන්නීයා තායෝ න විස්සසේ තරෝ.

4117. සිහා යරා ලොහිතමංසගහාජතෙනා
වාලමිගා පක්ෂාහගන්නා¹ සුරුදේදා²,
පසයහ බාදී පරහිංසනා රතෙනා
තලීන්නීයා තායෝ න විස්සසේ තරෝ.

න බලු හෝ සමම පුණුණුමුඩ වෙසියා නාරියා ගමනියා, නාහෙතාව බැංකිකියා නාම වධිකායා නාම එතායා, යදිදා වෙසියා නාරියා ගමනියාත්. වොරා විය වෙශීකනා මදිරා³ විය දිදු වාණිජා විය වාචාසපුත්‍රියා ඉස්සසිඩික්වී විපරිවතනායා උරගලීව දුෂ්චිවහායා සොඛාමිව පරිව්‍යනා පානාලමිව දුපුරු රක්ෂාසි විය දුනෙනාසා යම්මාවෙක නාහාරියා සිඩිරිව සඛ්‍යාසනඩා නදිව සඛ්‍යාසනිනී අනිලො විය යෙන කාමක්දිරා තෙරුවිය අඩි-සෙසකරා විසරුකෙකා විය නිෂ්චිලිතායෙන්. හවනි ව පනුතනරෙකු වාක්‍යා.

1. පයෙනි - මඟයා.
2. පසවාමුදෙං - මඟයා.
3. සුරුදේදා - සිමු.
4. මදිරාව දිවියා - මඟයා.

යහළ ප්‍රජාමුඩය, කාකානී නම් දේවී මූහුද මැද වසන්නී ගුරුලකුගේ බිරිය වූවා ගන්ධරවයකු සමග අනාචාර කරමයක් කළාය. සි මා විසින් දක්නා ලදී. යහළ ප්‍රජාමුඩය, ලොමසුන්දි නම් කුරභයදේවී තොමෝ එළකමාරක නම් තෙනැත්තපු කුමති වන්නී ජළඩ කුමාරයා හා ධිනාන්තොවාසික නම් අතවැයේයා ද සම්ග අනාචාර ක්‍රියාවක් කළාය, (ආ) මා විසින් දක්නා ලදී.

4115. (යම් තෙනැත්තියක්) කොසොල් රජ හැරදුමා ප්‍රස්ථාල වෘත්ති සමග අනාචාර කරමය කළාද, බඩින් රජුගේ මට පිළිබඳ වූ තෙල කරුණ මා විසින් දක්නා ලද්දේය.

4116. මේ ස්ත්‍රීපු ද අත් ස්ත්‍රීපු ද ලාමක ක්‍රියාව කළාපු ය. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි. ඔවුන්ට තො පසසලි. යම්සේ ජගතී නම් වූ පාරිවි තොමෝ සමාන ඇශ්‍රුම ඇත්තේ ද, ධින ප්‍රජා සියල්ලන්ට ම පිළිව්වන්නී ද, සියල්ල ඉවසන්නී ද තො සැලෙන්නී ද, තො කිපන්නී ද, ස්ත්‍රීපු ද එසේ වෙති. (නුවණුනි) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස තො කරන්නේ ය.

4117. ලේ මස් බුදින, (මුඩය ගාන් සතරය යන) අත් පසක් ඇති, ඉතා දරුණු ව්‍යාල මාග වූ සිංහය යම්සේ පරභීයාවෙහි ඇශ්‍රුන් බලාන්කාරයෙන් අල්වාගෙන කන්නේ වේ ද, ස්ත්‍රීපු ද එසේ වෙත්. (නුවණුනි) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස තො කරන්නේ ය.

එම්බා යහළ ප්‍රජාමුඩය, මොපු වෙසිපු, නාරිපු, ගණිකාවේ පමණක් තො වෙති. යම් මේ වෙසිපු ය, නාරිපු ය, ගණිකාවේ යයි (නාමයේ) කියනු ලැබෙන් ද, ඔහු බන්ධකී තුවුදු වෙති. වධිකා (සැමියන් නසන්නේ) තුවුදු වෙත්. මොවුහු (බදනා ලද හිස් වැසුම් ඇති) සොරුන් වැන්න. විෂ යෝදු සුරා වැන්න. පැසසුම් කරන වදන් ඇත්තාපු (පණ්‍ය වස්තුවෙහි අගුණ වසා ගුණ ම කියන) වෙළුන් වැන්න. ඉස්ස නම් මූවාගේ අඟ මෙන් වහා පෙරලෙන සිතැන්තො ය. උරගයකු මෙන් (මුසාචා බැවින්) දෙදිව ඇතියහ. (ප්‍රවරු ආදියෙන් වැසුණු) අසුවි වළක් මෙන් (වස්තා-හරණාදියෙන්). වැසි සිටිනාපු ය. (මහසයුරෙහි) පාතාලය මෙන් (සිත) පිරවීමට දුෂ්කරයා. (මසට ම සිජ් රකුසියක මෙන් කුව කිරීමට දුෂ්කරයා. යම්යා මෙන් (කිසිවක තො හැර) එකාන්තයෙන් පැහැර ගන්නේ ය. ගින්න මෙන් සියල්ල හක්ෂණය කරන්නේ ය. (සියල්ලන් ම සේවනය කරන්නේය.) තදිය මෙන් සියල්ල උසුලාගෙන යන්නේ ය. (සියල්ලන් හඳුනය කරන්නේ ය.) පවත මෙන් කුමති තැනෙක හැසිරෙන්නේ ය. (හිමවත්පා) නේරු පරවතය මෙන් (කිසිවකුට) වෙනසක් තො කරන්නේ ය. විෂ රැකක් මෙන් තිති පල දරන්නේ ය. (තිතර රෙණීය ලෙස ඔපනෙන්නේ ය.) මෙහි මතු දක්වෙන වාක්‍යය ද වෙයි.

4118. යරා වොරො යරා දිදෙධා¹ වාණිජාව විකන්තී,
දුස්සසිඩමිවාවටා² දුෂ්චිවා උරගා යරා³.

4119. සොබෘතිව පටිව්‍යන්නා පාතාලමිව දුපූර,
රක්ඩිසි විය දුතෙනාසා යම්‍යාවෙකන්නහාරියා
යරා සිඛි නදී වාහා *අතිලේ කාමවාරවා⁴.

4120. නෙරුව අවිසේසා ව විසරුගෙකා විය ත්‍රිවිත්ලා,
නාසයන් සරු හොයා රත්නානාජාකරිත්වෙයාතී.

වත්නාරිමාතී සමම පුණුණුමුබ යාතී පරකුලේ න වාසෙනකාතී.
ගොණු දෙනු යානා භරියා, වත්නාරි එතාතී පණ්ඩිතා යාතී සරු
න එප්ප්‍රවාසයයේ.

4121. ගොණු දෙනුක්‍රී යානාක්‍රී
භරියා කුත්තුලේ න වාසයයේ,
ඡුණුත්තී⁵ රථා අයානාකා
අතිවාහන භනතතී පුඩාව්.
දෙහෙන භනතතී ව්‍යුතක්.
භරියා කුත්තුලේසු දුස්සත්තී.

ඡ ඉමාතී සමම පුණුණුමුබ යාතී වඳුනි කිවේච ජාතෙ
අන්ත්‍රවාතී හවත්තී.

4122. අගුණු දෙනු කුත්තුලේ ව භරියා
පාරා නාවා අකඟහගැක්‍රී යානා,
දුරෝ මීජෙනා පාපසහායගෙකා ව
කිවේච ජාතෙ අන්ත්‍රවාරිතී හවත්තී⁶.

අවිති බෙලු සමම පුණුණුමුබ යානෙහි ඉන්නේ සාමිකා අවජානාතී:
දළිදාතා ආතුරතා ඒණණ්ඩා පුරාසොජ්‍යතා මුද්‍රිතා පමණකා
සකඩකිශේපු අනුවත්තා සකඩධාමනුප්‍රදනෙනා, ඉමෙහි බෙලු සමම
පුණුණුමුබ අවිති යානෙහි ඉන්නේ සාමිකා අවජානාතී. හවත් ව
පනුතෙරෙනු එකාක්‍රී.

1. දිගෙයා - මජ්‍ය.. දුඩේයා - සායා.
2. පටිවෙකා - මජසා.. සායා..
3. විස - මජසා..
4. කාමපාරවා - වි, සායා..
5. ගණදානාතී - මජසා..
6. අන්ත්‍රවාතී - වි, මජසා..
- * අය.. ගාර්ඩාද මරම පොනුකෙසු නදියාතී.

4118. (ස්ත්‍රීහු නම්) සොරකු මෙන්ද, විෂ මිශ සුරාවක් මෙන්ද, (විකිණීය යුතු දැඩි අගුණ වසා ගුණ ම පවසන) වෙළඳකු මෙන්ද වෙති. ඉස්ස නම් මුවාගේ අභ මෙන් වහා පෙරලෙන්නෝ ය. (බොරු කියන හෙයින්) සරපයකු මෙන් දෙදිව ඇත්තේ ය.

4119. (පුවරු ආදියෙන් වැසූණු) අපුව් වෙළක් මෙන් ප්‍රතිරිත්න්නායහ. (මහමුහුදෙනි) පාතාලය මෙන් දුෂ්පුරයහ. යමයා මෙන් එකාන්තයෙන් පැහැර ගන්නේ ය. ගින්ත මෙන්ද, සියල්ල උප්පාගෙන (ගසා ගෙන) යන නැදිය මෙන්ද වෙති. වාතය මෙන් කුමති තැන හැසිරෙන්නේ ය. වෙති.

4120. (හිමවතෙහි) නෙරු පරවතය මෙන් (වෙතට පැමිණි ගැම පුරුෂයන්) එකසේ දකිනි. (කිමුක්ක) නම් බිජ රුක මෙන් නිති පල ඇත්තන් ලෙස පැනෙනි. (සැලීයා විසින් දුකසේ සපයන ලද) රත්නායන්ට අන්තරායකාරී ස්ත්‍රීහු ගෙහි භාගය නාසන්.

යහළ පුණුණුමුබය, අන්කුලයෙක්හි නො වැසැවිය යුතු යම සතරක් වෙන්ද, ගොනු ය, දෙනා ය, යානා ය, බිරිය ය යන මේ සතර නුවණුත්තේ සිය ගෙයින් වෙන් කොට වාස නො කරන්නේ ය.

4121. ගොනාද දෙනාද යානාද බිරියද යන සතර නෑ කුලයෙක්හි නො වැසැවිය යුත්තේ ය. රියක් නැත්තේ රිය පරිහේග කෙරෙනි. අධික බර විහනය කරවීමෙන් ගවයා නාසනි. අධික දෙවීමෙන් ව්‍යුපැවියා නාසනි. නැකුලයන්හි දී බිරිය දුෂ්ණය කරනු ලබයි.

යහළ පුණුණුමුබය, යම් වස්තුවක් වැඩක් ඇති කල්හි අනාරි-කර වේ ද එබඳ වස්තු සයෙකි.

4122. දුනුදිය රහිත දුන්න ද, නෑ කුලයෙහි වූ බිරියද, පරතීරයෙහි වූ නැවද, කඩ ඇශෙය බුන් යානාද, දුර සිවුනා මිතුරාද, පවිවු මිතුරාද යන සය වැඩක් පැමිණි කල්හි ප්‍රයාජනාවන් නො වෙති.

යහළ පුණුණුමුබය, ස්ත්‍රීය කරුණු අවෝකින් සැලීයා පහන් කොට සිතයි. දිලිඹුව ය, ගිලන්බව ය, මඟලුබව ය, සුරාසොබව ය, මෝබබව ය, ප්‍රමත්නබව ය, හැම කිසෙහි අනුව පවත්නා බව ය, සියලු ධනය දිමෙන් දියි යන මේ අව කරුණෙන් යහළ පුණුණුමුබය, ස්ත්‍රීය සැලීයා අවමන් කොට සිතයි. මෙහි මත දැක්වන වාක්‍යය ද වෙයි.

4123. දැඩිදු ආතුරකුදාපි ජීණුණක්. සූරාසොත්ස්වක්, පමතක්. මුහුත්තකුදා රත්නය¹ කිවෙවිසු භාපනා. සබඳකාමයුදෙනා අවතාතන් සාමිකන්ති.

නවහි බලු සමම පුණුණුමුඛ යානෙහි ඉන්නේ පදෙසමාහරති. භාරාමගමනයිලා ව හොති උයානාගමනයිලා ව හොති නදි-නිඩුගමනයිලා ව හොති දැක්කුලගමනයිලා ව හොති පරකුලගමනයිලා ව හොති ආදයුස්සම් ගෙන්නානුයාගමනුප්‍රකාශයිලා ව හොති මුහුපායිනි ව හොති නිලෝකනයිලා ව හොති පධාරටයායිනි² ව හොති. ඉමෙහි බලු සමම පුණුණුමුඛ නවහි යානෙහි ඉන්නේ පදෙසමාහරතිනි. ගවති ව පනුනුතෙරක් වාක්‍ය.

4124. ආරාමයිලා ව උයානා. නදි දැක්කුලා, දුෂ්චිලුම් ගෙන්නානුප්‍රකාශයා, යාවින්නේ මුහුපායිනි.

4125. යා ව නිලෝකනයිලා යා³ ව පධාරටයායිනි, නවහෙතෙහි යානෙහි පදෙසමාහරතාතින්යේයාති.

වත්තාලිසාය බලු සමම පුණුණුමුඛ යානෙහි ඉන්නේ පුරිස්. අවවාවදති⁴: විජමහති විනමති විලාසති විලිබති විලුණුති නබෙන නබං සමවති පාදනා පාදා. අක්කමති කටවයින පයටි. ලිබත්⁵ දරක් උලපාශසනි ඔලු-සාපෙනි කීලනි කීලාපෙනි වුමති වුමතාපෙනි තුණුදාති තුණුදාපෙනි දදත් ආයාවති කතමනුකරුනාති උවිල්. භාසති නිව්, භාසති අවිවිවත්, භාසති විවිච්. භාසති නවවින ගිනෙන වාදිනෙන රෝදිනෙන⁶ විලයිනෙන විගුයිනෙන ජගසනි පෙකුති කටි. වාලෙති ගුයාහුණුදාක්. සක්කාලෙති උරුරු. විවරති උරුරු. පිළුනි එනා. දෙසෝති ක්විත්. දැඩිසනි නාහි. දැඩිසනි අක්කී. නිබාති ගමුකා. උක්කීපති ඇවයා. පලිබති ජීවි. නිලෝකාලෙති දුෂ්චිලුම් මුක්කාති දුස්ස්. පටිබඳති සිරස්. මුක්කාති සිරස්. බැඡති ඉමෙහි බලු සමම පුණුණුමුඛ වත්තාලිසාය යානෙහි ඉන්නේ පුරිස්. අවවාවදති.

1. සබඳ - මුහුදා. දක්න - සායා.
2. සවාර - මුහුදා.
3. ආදය දුස්සමුකිණ - මුහුදා.
4. යාව සවාර - මුහුදා.
5. අයාවරති - මුහුදා.
6. විලෙබති - වි. මුහුදා.
7. රෝදනෙන - මුහුදා.

4123. දිලින්ද ද රෝගියා ද මහල්ලා ද සුරාසොබහු ද ප්‍රමත්ත-වූවහු ද මුළුවට පැමිණි (තමා කෙරෙහි) ඇප්‍රේණහු ද කානුයන් පිරිහෙලීම කරන්නහු ද සියලු කැමත් ද දීමෙන් ද (ස්ත්‍රීහු) සැමියාට අවමන් කෙරෙන්.

යහළ පුණුණුමුඩය, ස්ත්‍රීය නව ආකාරයකින් (ස්වාමියා කෙරෙහි) ද්වෙශය එළවන්නී ය. (සැමියා නොවිවාරා) පුෂ්පාරාමාදියට යන සුළු ද, උයනට යනසුළු ද, ගංගාවට යනසුළු ද, නැදුගෙවලට යන සුළු ද, (සන්දිවිය සම්භක්ත ආදි) අන් ගෙවලට යනසුළු ද, කුටුපතින් බලමින් වස්ත්‍රාහරණාදියෙන් සැරසීමෙහි යෙදෙනසුළු ද, මත්පැන් බොන්නී ද, (කවුල් ආදියෙන්) බලනසුළු ද, (අඟ පසහ දක්වීමින්) දෙරකඩ සිරිනසුළු ද වෙයි. යහළ පුණුණුමුඩය, මේ නව කරුණෙන් ස්ත්‍රීය සැමියා කෙරෙහි ද්වෙශය එළවන්නී ය. මෙහි මත් දැක්වෙන වාක්‍යය ද වේ.

4124. යම් ස්ත්‍රීයක් (සැමියා නොවිවාරා) පුෂ්පාරාමාදියට ද, උයනට ද, ගංගාවට ද, නැකුලයට ද, අන් කුලවිලට ද යන ස්වභාව ඇත්තී ද, වස්ත්‍රාදියෙන් සැරසීමෙහි යෝනී ද, මත්පැන් පානාය කරන්නී ද,

4125. යම් ස්ත්‍රීයක් (කවුල් ආදියෙන් නිතර) බලනසුළු ද, යම් ස්ත්‍රීයක් (අඟ පසහ පෙන්වීමින්) දෙරකඩ සිරින්නී ද මේ නව කරුණෙන් ස්ත්‍රීහු සැමියා කෙරෙහි ද්වෙශය එළවන්නෝ යි.

යහළ පුණුණුමුඩය, කරුණු සතලිසකින් ස්ත්‍රීය පුරුෂයා ඉක්මවා ගැසිරෙන්නී ය. විජාම්භනය කරයි. නැමෙයි, (ගෙනාදී ඉරියවවලින්) ලිලා දක්වයි, ඉර අදියි, ලජ්ජාවයි, නියෙන් තිය ගටයි, පධින් පය ආක්මයි, දඩුවෙන් පොලොවහි ලියයි, දරුවකු ගෙන ඔසොවයි, පහතට වඩයි, (ප්‍ර දරුවා) සිකියි, (දරුවා ලවා) සිකීම කරවයි, (තොමෝ) බුදියි, (දරුවා ලවා) කවයි, (දරුවකුට කිසිවක්) දෙයි, (පසුව එය) ඉල්වයි, (දරුවා කළ දු) අනුව කරයි, උස් හැඩින් කියයි, පහත් හඳින් කියයි, මහසෙනග මැද (අපටිවැන්න ව) කියයි, තනිව (පටිවැන්න ව) කියයි, නැටිමෙන්, ගී කීමෙන්, වාදිතයෙන්, ගැඩිමෙන්, සැරසීමෙන් ආහරණ පැලදිමෙන් නිමිති දක්වයි, මහන් හඳින් සිනාසයි, බලයි, කටය සොලවයි, රහස් පියස ගොලවයි, කළවය විවාත කරයි, කළවය වසයි, පියපුරු පෙන්වයි, කිසිල්ල පෙන්වයි, නැබ පෙන්වයි, ඇස් යාරයි (පොඩි කරයි), බල ඔසොවයි, තොල හපයි, දිව ලෙලුවයි, වස්ත්‍රය, මුදයි, වස්ත්‍රය නැවත හඳියි, කේග බන්ධනය ලිඛයි, කේග බන්ධනය බඳියි, යහළ පුණුණුමුඩය, මේ සතලිස කරුණෙන් ස්ත්‍රී පුරුෂයා ඉක්මවා ගැසිරෙන්නී ය යි.

පක්ෂී විසාය බෙදු සමඟ පූජාණමුබ යානෙහි ඉන්නේ පුදුවාය වෙදි-
තකඩා හවති. සාමිකස්ස පවාසු. වෙශ්ණුන් පැවුණු¹ න් සරති
ආගත. නාහිනාදුන් අවශ්ණු. තස්ස ගැනුන් වශ්ණු. තස්ස න්
ගණන් අනෙකු. තස්ස වරති අනෙකු. තස්ස න් වරති අකිවලි. තස්ස
කරුන් කිවලි. තස්ස න් කරුන් පරිදිනිවා සයති පරමුවී නිපැෂුති
පරාවත්තකරාතා² බො පන හොති කුඩාවියජාතා දිසු. අසුදති
දුකුඩා. වෙදයති උච්චාරපස්සාව. අසිඹා. ගවුති විලොම්. ආවරති
පරපුරිසයදා. පුත්‍රා කරුණසොත්විවරමාදහති නිහතගොගා බො
පන හොති පට්ටිස්සකේති සක්වා. කරුන් නියුත්තාපාද බො පන
හොති විඩ්බානුවාරිනි අත්වාරිනි බො පන හොති සාමිකේ අගාරවා
පුද්ධිමනසඩියු අසිඹා. ආවර තිවිති කඩුන් අඩුන් එනානි
දුශ්‍රීස්ති දිසෝදිසු. ගනකා පෙක්බති. ඉමෙහි බෙදු සමඟ පූජාණමුබ
පක්ෂී විසාය යානෙහි ඉන්නේ පුදුවාය වෙදිතකඩා හවති.

හවති ව පනුතතරෙන් වාක්‍යා.

4126. පවාසමස්ස වෙශ්ණුන්

ගත. නාභුසොවති,⁴
දිසුවා පති. ආගත. නාහිනාදුන්
හත්තාරව්ණු. නා කාදව් භාසති
එතෙ පුදුවාය හවති ලක්ඛා.

4127. අනෙකු. තස්ස වරති අසඳුදාතා

අනෙකු භාපෙති අකිවලකාරිනි,
පරිදිනිවා සයති පරමුවී
එතෙ පුදුවාය හවති ලක්ඛා.

4128. පරාවත්තරාව්ට හවති කුඩාව්

දිසුකු අස්සයති දුකුවේදිනි,
උච්චාරපස්සාවමහිජ්‍යගවුති
එතෙ පුදුවාය හවති ලක්ඛා.

4129. විලොම්මාවරති අකිවකාරිනි

සදු. නිසාමෙති පරස්ස භාසතා,
හත්තාගොගා ව කරුන් සහ්වලා⁵
එතෙ පුදුවාය හවති ලක්ඛා.

1. පථි. නියරති - මසයා.

2. පරිවත්තකරාතා - වි. මසයා. සායා.

3. අස්සයති - වි. මසයා. සායා.

4. ගත. තස්ස නැගාවති - වි. මසයා.

5. පරිවත්තකරාතා - වි. මසයා. සායා.

6. සහ්වලා - මසයා.

යහළ පූජණම්බය, පස්විසි කරුණෙකින් කිපුණු ස්ත්‍රී දතුපුත්තී වෙයි. සැමියාගේ ප්‍රවාසය (අන් තැනෙක විසිම) වර්ණනා කරයි, ප්‍රවාසයට ගියහු නො සිහි කරයි, (යලි) පැමිණියහුට නො සතුවූ වෙයි, ඔහුගේ අගුණ කියයි, ඔහුගේ ගුණ නො කියයි, ඔහුගේ අනාරථය පිණිස හැසිරෙයි, ඔහුගේ නො කළපුතු කිස කරයි, කළපුතු කිස නො කරයි, දැඩි ලෙස හැද පෙරව නිදයි, විමුඛ ව නිදයි, ඒ මේ අන පෙරලෙන්නී කළහ කරන්නී වෙයි, දිර්සව ආශවාස කරයි, දක් වෙදනා පවසයි, නිතර මල මූ සඳහා (බැහැර) යයි, විලොම් ව හැසිරෙයි, පරපුරුෂයකුගේ හඩ අසා කන් සිදුර එලුවයි (අභුමිකන් දෙයි), හොග විනාශ කරන්නී වෙයි, අසල්වැසියන් සමග (කෙලෙස් වශයෙන්) සන්ථවය කරයි, (සොර සැමියාගේ උපධාරණය පිණිස) නිකුමුණු පා ඇත්තී විපි සංවාරයෙහි යෝනි වෙයි, (සිය සැමියා කෙරෙහි අගෙරවයෙන් පුදුෂ්ට සින් ඇත්තී (සැමියා) ඉක්මවා හැසිරෙන්නී වෙයි, නිතර දෙරකඩ සිටියි, කිසිලි ද අවයව ද පියුරුද දක්වයි, දිගින් දිග ගොස බලයි, යහළ පූජණම්බය, මේ පස්විසි කරුණින් කිපුණු ස්ත්‍රී දතුපුතු වේයි. මෙහි මත දක්වෙන වාක්‍යය ද වෙයි.

4126. ඔහුගේ (සැමියාගේ) පිටත වාසය වනයි. බැහැර ශියහු (සැමියා) අනුව ගොක නො කරයි. ගෙට පැමිණි (සැමියා) දැක සතුවුවීම නො කරයි. කිසි විටෙක සැමියාගේ ගුණ නො කියයි. මේ පුදුෂ්ට ස්ත්‍රීයගේ ලස්සයෝ වෙති.

4127. සයම නැත්තී ඔහුගේ අනාරථය පිණිස හැසිරෙයි. නො කළපුතු දැ කරන්නී අරථය ද නසයි. දැඩි ගොට හැද විමුඛ ව නිදයි. මේ පුදුෂ්ට ස්ත්‍රීයගේ ලස්සයෝ වෙති.

4128. ඔබ මොබ පෙරලි කළබල කරන්නී වෙයි. දිර්ස ලෙස ආශවාස කරන්නී දක් වෙදනා ඇත්තී යයි කියයි. නිතර මලමුකිස පිණිස යයි. මේ පුදුෂ්ට ස්ත්‍රීයගේ ලස්සයෝ වෙති.

4129. විලොම් ව හැසිරෙයි. නො කළමනා කිස කරන්නී වෙයි. කඩා කරන පරපුරුෂයන්ගේ ගබාය අසයි. නසන ලද හොග ඇත්තී ක්ලෙස සන්ථවය කරයි. මේ පුදුෂ්ට ස්ත්‍රීයගේ ලස්සයෝ ය.

4130. ක්විටුණ ලදී. කසිරනාහත්¹ ධන.
විතන් විනාසෙන් දුකෙකින සමහත්,
පටිවිස්සකේහි ව කරාති සන්ච්චා.
එතෙ පදුව්ය හටත් ලක්ඩා.
4131. නිකුත්තපාද විසිබැඳුවාරිනී
නිව්වා. ස යාම්මන් පදුව්මානසා,
අතිවාරිනී හොති තදෝව්ගාරවා
එතෙ පදුව්ය හටත් ලක්ඩා.
4132. අතිකුණා. තිවයිනී දාරමූල
රනාති කව්‍යාති ව දස්සයකී,
දිසාදියා. පෙකුති හන්තුවිතකා
එතෙ පදුව්ය හටත් ලක්ඩා.
4133. සත්‍යා නදී වඩාගත්² සත්‍යා කටයුමයා වනා,
සත්‍යාත්‍යායා කරේ පාප. ලහමාතො³ නිවාෂකේ.
4134. සගව ලහෙර බණා වා රහො වා
නිවාතක. වාපි ලහෙර තාදියා,
සත්‍යාව ඉන් කරෙයුෂ් තො පාප.
අස්සා. අලන් පියසප්පිනාපි සදියා.
4135. නාරාතාමාරාමකරාසු නාරිසු
අනෙකුවත්තාසු අනිශ්චතාසු ව,
සත්‍යාත්‍යාපිනිකරාපි වෙ සියා
න විස්සයේ තිත්සමා හි නාරියා.
4136. ය. වෙ දිස්වා කණ්ඩාකිතරානා⁴
සත්‍යාත්‍යායා න රමනත් අගාර,
ත. තාදියා. මව්ව. විජ්‍යා හරියා
අස්සා. දිස්වා පුරිසා. පියසප්පි.
4137. බකස්ස ව පාවාරිකස්ස⁵ රස්ස්සා
අවවතාකාමානුශතස්ස හරියා,
අවාවරි බධිවසානුශතස්ස⁶
ක. වාපි ඉන් නාතිවරේ තද්ස්සා.

1. කසිරා යනා - වි. මඟයා.
2. අපෙන - වි. මඟයා.
3. විකුනෑද - මඟයා. වඩාගතා - වි.
4. ප්‍රහමානා - වි.
5. කුඩිරු - මඟයා.
6. වෙසිසු - වි. යාමා. වෙසියා - මඟයා.
7. තින්නර - මඟයා. යාමා.
8. බාවරිකස්ස - මඟයා.
9. ඇනාවරිපටයානුවකසා - මඟයා.

4130. දුකසේ ලද, දුකසේ ගෙනනලද ධනය ද, දුකසේ රස්-කරනලද වස්තුව ද විනාය කරයි. අපල්වැසියන් සමග ක්ලේඟ සන්ටවය කරයි. මේ ප්‍රදූෂට ස්ත්‍රීයගේ ලක්ෂණයෝ යි.

4131. (සොර සැමියන් සෙවීම පිළිස) බැහැර කරනලද පා ඇත්ති ය. විශි සෘජවාරය කරන්ති ය. නීතර සිය සැමියා කෙරෙහි ප්‍රදූෂ වූ සින් ඇත්ති (සිය) සැමියා ඉක්මවා හැසිරෙයි. එසේ ම ගොරව නැත්ති වෙයි. මේ ප්‍රදූෂට ස්ත්‍රීයගේ ලක්ෂණයෝ යි.

4132. පියොවුරු සහ කිසිලි පෙන්වමින් නිතර දෙරුලහ සිටි. ප්‍රාන්ත වූ සින් ඇත්ති දිගානුදියාවන් බලයි. මේ ප්‍රදූෂට ස්ත්‍රීයගේ ලක්ෂණයෝ යි.

4133. සියලු නදීහු වක් වූ ගමන් ඇත්තාහ. සියලු වනයෝ කාෂ්ටමයහ. රඟස් තැනක් ලද කල්හි සියලු ස්ත්‍රීහු පවි කරන්නාහ.

4134. ඉදින් මත්තුණය කිරීමට සුදුසු අවකාශයක් හෝ එබදු රහස් තැනක් හෝ ලැබේ නම් සියලු ස්ත්‍රීහු ම අන් පුරුෂයකු නො ලද කල්හි පිළිකු සමග හෝ පාපකරමය (අනාචාරය) කෙරෙන් මැ නු.

4135. මිනිසුන්ගේ සින් ඇලුම කරන්නා වූ නොයෙක් දෙනා කෙරෙහි පිහිටි සින් ඇත්තා වූ නිශ්චයයන් හික්මවාලිය නො හැක්කා වූ මේ ස්ත්‍රීහු (මිනිසුන් විසින්) මූල හිනින් තුවු කරවනු ලබන්නාහු නමුත් වෙගාවේ වෙත් ද (එහෙයින් ස්ත්‍රීන් කෙරෙහි) විශ්වාස නො කරන්නේ ය. ස්ත්‍රීහු වනාහි තීර්ථ සම වෙත්.

4136. කණ්ඩාර රජ ය, ක්නිතරා දෙවී ය යන මොවුන්ගේ යම් නො ඇල්මෙක් වී ද, එය දක සියලු ස්ත්‍රීහු එකාන්තයන් ගෙහයෙහි (ස්වකීය) ස්වාලිවරුන් කෙරෙහි නො ඇලෙන් දි දතු යුතු ය. ඒ එසේ මැ දි. අනා වූ පිළ පුරුෂයකු (පියස්සේ) දක එබදු රුපු හැර හායීව පාපකරමය (අනාචාරය) කළා යැ දි කියේ ය.

4137. අත්‍යන්තයෙන් කුමැත්තක අනුව පැවැත්තා වූ බක නම් රසුගේ ද පාචාරක නම් රසුගේ ද හායී වූ පාචාරා නොමෝ තම සිත බැඳුණු තම වසයෙහි සිටි පණිවිධිකරුවකු සම්පයෙහි ලාමක සේ හැසිරුනීය. (එහෙයින්) ස්ත්‍රී එයින් අනා වූ කවර නම් පුරුෂයකු ඉක්මවා නො හැසිරෙන්නි ද?

4138. පිණියාත් සබඩලාකිසිරසස
රුදෙසුෂු පියා බුහමදහනසස හරියා,
අවාවරි බැඩිවසානුගසස
ත්. වාපි සා නාජ්‍යීගා කාමකාමිනි.
4139. බුද්ධනා¹ ලහුවින්නානා අකන්කුදන දුෂ්චිනා²,
නාදේවසතො පුරිසො උතා, සඳානුමරහති.
4140. නා තා පජානානති කත්. න කිවිල්.
න මාතර්. පිතර්. හාතර්. වා,
අනාරියා සමනිසිනත්තාධමතා,
සසේසුව විකෘතසස වස්. ව්‍යනති.
4141. විරානුවූහුවැලි පිය. මනාප.
අනුකම්පක. පාණසමම්පි සන්නා³,
ආචාපු⁴ කිවෙළපු ව නා. ජහන්වි
තස්මාහ. ඉන්නීනා. න විස්සයාමි.
4142. උතා. හි විතෙන්. යථා වානාරසස
කන්නපකනත්. යථා රුක්කිඡායා,
වල්ලාවල්ල. හදය. ඉංජීයානා.
වසක්සස නෙමි එය පරිවන්නති.
4143. යද තා පස්සනති සමෙක්මානා
ආදේයාරුප. පුරිසසස විතෙනා,
සන්නාහි වාචාහි නයනති මෙත්.
කමෙකාජකා ජලජෙනොව අසේ.
4144. යද න පස්සනති සමෙක්මානා
ආදේයාරුප. පුරිසසස විතෙනා,
සමන්නතො ත්. පරිව්‍යුපයනති
තිශ්‍රාණ්‍යා නදිපාරගතොව කුලා.
4145. සිලෙසුපමා සිවේරිව සබඩසකඩා
තිස්ක්මායා තදිරිව සිසසොතා,
සෙවනති හෙතා පියම්පැයකුදී
නාවා යථා ඔරකුල. පරකුදී.

1. පද්ධනා - මණස..

2. දුෂ්චිනා - වි. මණස.. සනා.

3. සහන්නා - මණස..

4. ආචාපු - මණස..

4138. මූල ලොවට අධිපති වූ බඩන් රුපුගේ පිඩිගියානී නාම භාය්‍යාව තම වසඟයෙහි සිටියකු (අස්ගොවිවකු) සමග අනාචාරයෙහි ගැසුරුණී ය. කාමයන් පතන්නා වූ ඕ තොමෝ එය ද (අස්ගොවිවා ද අගමෙහසුන් තනතුර ද යන දෙක ම) තො ලැබුවා ය.

4139. බදනාලද සොරුන් කෙරෙහි පවා ඇලෙන ලාමක වූ වහා පෙරලෙන පිත් ඇත්තා වූ අකෘත්‍ය වූ දොහී වූ ස්ත්‍රීන්ගේ සිල්වත් ස්වභාවය තුනාව්ත තො වූ පුරුෂයෙක් තො අදහන්නේ ය.

4140. ඒ ස්ත්‍රීහු කළ දැ තො දනින්. කළ යුතු දැ තො දනින්. මව හෝ පියා හෝ සහෝදරයා හෝ තො දනින්. ලජ්ජාවිරහිත වූ ඉක්ම වූ ගුණදම් ඇති ඔවුනු තම වින්තයාගේ වසඟයට ම යෙන්.

4141. බොහෝ කාලයක් එක්ව විසුවා වූ ප්‍රිය වූ මනාප වූ අනුකම්පා ඇති ප්‍රාණ සම වූ ඒ ස්වාලියා ආපදුපන්න අවස්ථාවන්හි ද කටයුත්තක් පැමිණි කළේහි ද හැරදමති. එබැවින් මම ස්ත්‍රීන්ගේ ස්වභාවය විශ්වාස තො කරමි.

4142. ස්ත්‍රීන්ගේ සිත වනාහි විදුරාගේ සිත මෙනි. උස් පහත් හෙදයක් නැතිව වැවෙන ගස් සෙවණ මෙන් ස්ත්‍රීන්ගේ සිත එක තැනෙක තො පිහිටයි. ගමන්කරන රථවත්‍යාගේ තිමු-වළුල්ල මෙන් (ස්ත්‍රීන්ගේ සිත) තොයෙක් අරමුණට පෙරලෙසි.

4143. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විවෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් දකින් ද (එවිට) ගහ කරණය කළ, ගණින් එතෙර වූ තෙනැත්තා පසුර අත්හරින්නා මෙන් මඟ වවනයෙන් ඒ පුරුෂයා භාත්පිළින් දුරු කෙරෙන්.

4144. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විවෙක පුරුෂයා අයත් ගතයුතු වස්තුවක් තො දකින් ද (එවිට) ගහ කරණය කළ, ගණින් එතෙර වූ තෙනැත්තා පසුර අත්හරින්නා මෙන් ඒ පුරුෂයා භාත්පිළින් දුරු කෙරෙන්.

4145. (පුරුෂයන්ගේ සිත් අලවන හෙයින්) ලාවු බඳ වූ ද, සියල්ල හසුණය කරන හෙයින් ශින්න බඳ වූ ද, (වේගයෙන් ගලා යන දිය පහර ඇති නැදින් මෙන්) ශිෂ් (තිසුණු) මායා ඇති මේ ස්ත්‍රීහු එගොඩ මෙගොඩ දෙක ම .සේවනය කරන්නා වූ තැවක් මෙන් ප්‍රිය වූවහු ද අප්‍රිය වූවහු ද සේවනය කෙරෙන්.

4146. න තා එකස්ස න විනෙනු ආපතෙනුව් පසාරේගෙනා,
යො නා මයෙනත් මෙඳුදුයා වාතා ජාලෙන බාධෙයි¹.
4147. යටා නදි ව පෙන්නා ව පානාගාරං සහා පපා,
එච්ච් ලොකින්නේයා නාම වෙලා තායං න විෂුත්ති.
4148. සතාසනසමාගෙනා කණ්ඩසපැසිරුපමා,
ගාවේ බහි තිණුස්සව ඔමසනත් වරං වරං.
4149. සතාසනං කුණුරරං කණ්ඩසපැඟ
මුද්‍යාලිසිනෙනු පමද ව සබඩා,
එතෙ නාරෝ තිවියෙනා හැඳුව
තෙසං හවේ දුන්දු සව්වහාවො².
4150. නාවිනාවිණුන්ස්³ න බහුන කනෙනා
න දක්වීණා පමද සෙවිතබඩා,
න පරස්ස හරියා න ධිනස්ස හෙතු
එතින්නේයා පක්ෂී න සෙවිතබඩා.
- අට බෙදු ගො ආනන්ද ගිණුකිරාජා කුණාල්ස්ස සකුණස්ස ආදි-
මජ්ඩිකරාපරියෙයායානා විදින්තා තායං වෙලායං ඉමා ගාරායා අහායි.
4151. පුණුණුවී වෙමං පයවිං ධෙනෙන
දරුශීන්නේයා පුරියො සම්මතාය,
ලඟා බණං අතිමකුදුයා තම්පි
තායං වසං අසත්තා න ගවේෂ.
4152. උවයාහකයේදීමි අලිනවුත්ති⁴
කොලාරහනෙනාරං පියං මනාපං,
ආවාසු කිවෙවසු ව නං ජහනති
තස්මා හි ඉන්නා න විශ්ස්සාමි.
4153. න විශ්ස්සය ඉවිෂති මකනි පොසො
න විශ්ස්සය රෝදති මේ සකාසො,
සෙඩනති හෙනා පියමප්පීයක්වී
නාවා යටා ඔරකුලං පරක්ෂී.

1. බන්ධියෙ - මජසං, සා.
2. සබඩාවේ - මජසං.
3. නවිනා - මජසං.
4. ආදිමජ්ඩියාරං - වි. මජසං, සා.

4146. ඒ ස්ත්‍රීඩු එකකුට (අයිති) නො වෙති. දෙදෙනාකුට ද නො වෙති. විවත කරනාද සල්පිලක් බදු ය. යමෙක් ඒ ස්ත්‍රීන් මගේ යැයි සිතන්නේ නම් හෙතෙම දුලින් සුළහ වැළැක්ම ද කරන්නේ ය.

4147. ගාගාව ද මාර්ගය ද සුරාපානාගාලාව ද සහාව ද පැන් හල ද යන මොඩු යමිසේ වෙත් ද, ලොකයෙහි ස්ත්‍රීඩු ද එබදු වෙත්. ඔවුනට මය්සාදුවක් (සීමාවක්) නැතු.

4148. මේ ස්ත්‍රීඩු වනාහි ගින්න හා සම වෙති. කෘෂිණ සරපයකුගේ හිසට බදු උපමා ඇත්තාහ. (තණ කෑ තැන් අත්හර) පිතන අලුත් අලුත් තණ සොයා යන ගෙරින් සේ ස්ත්‍රීඩු උතුම් පුරුෂයකු (ධන නැත්තහු හැරදමා ධනවතකු) සොයති.

4149. ගින්න ද ඇතා ද කෘෂිණසරපයා ද රජු ද සියලු ස්ත්‍රීඩු ද යන මොවුන් මනුෂ්‍ය තෙම සිහි ඇත්තෙක් ව සේවනය කරන්නේ ය. එකාන්තයෙන් ඔවුන්ගේ ඇති තතු ද්‍රානාගතීම දූෂ්කරය.

4150. විශිෂ්ට රු ඇත්තේ ද බොහෝ දෙනාට ප්‍රිය තෙනැත්තේ ද තෙත්ත් ගිතයන්හි ද්‍රානා ස්ත්‍රීය ද අනෙකකුගේ හාය්සාව ද සේවනය නො කටයුත්තේ ය. ධන හෙතුවෙන් ද සේවනය නො කටයුත්තේ ය. මේ ස්ත්‍රීඩු පස්දෙන සේවනය නො කටයුත්තාහු වෙති දි කුණාල පක්ෂියා කිය.

හවත්තේ, ඉක්කිනි ආනන්ද නම් ගිපුලිහිණි රජ කුණාල පක්ෂි රාජයාගේ කථාව පිළිබඳ මූල මැද අග තේරුම් ගෙන එවේලෙනි මේ ගාලාවන් කිය.

4151. ඉදින් යම් පුරුෂයෙක් ධනයෙන් සම්පූර්ණ වූ පාලිවිය සම්මත වූ යම් ස්ත්‍රීයකට දෙයි ද, මූ ඉඩක් ලැබේ ඒ පුරුෂයා ද ඉක්මවත්තේ ය. එහෙයින් එබදු ස්මානි විරහිත ස්ත්‍රීන්ගේ වසයට නො යන්නේ ය.

4152. උත්සාහවත් නො පසුබට පැවතුම් ඇති ප්‍රිය වූ මන වඩන කුරුණු වියෙහි සිටි සැමියා පවා විපන්වලදී ද ඇවැසි කටයුත්තක් පැමිණි කල්හි ද (ස්ත්‍රීඩු) යම් හෙයකින් හැර දමන් ද එහෙයින් ස්ත්‍රීන්ගේ (යදවාර සේවනාවය) වියවාස නො කරමි.

4153. (මෝ තොමෝ) මා කුමති වන්නි යැයි පුරුෂ තෙම ස්ත්‍රීය විශ්වාස නො කරන්නේ ය. මා සම්පාදයෙහි හඩා යයි ස්ත්‍රීය විශ්වාස නො කරන්නේ ය. යම් හෙයකින් එගොඩ මෙගොඩ දෙක ම සේවුනා නැව මෙන් මේ ස්ත්‍රීඩු ප්‍රිය අප්‍රිය දෙදෙන ම සේවනය කෙරෙන් ද එහෙයිනි.

4154. න විස්සසේ සාබපුරාණස නේතා
 න විස්සසේ මිනහපුරාණවොරං,
 න විස්සසේ රාජා¹ සඩා මමනෙය
 න විස්සසේ ඉන්දී දැසනාමාතරං.
4155. න විස්සසේ රාමකරුපු නාරිපු
 අව්‍යවන්තකිලාපු අස කුඩාතාපු,
 අව්‍යවන්තපෙමානුගතස්ස හරියා
 න විස්සසේ තින්ස්සමා හි නාරියො.
4156. හනෙයු² ජීංඩයුවූවේ ජේදයයුවූ
 කණෑත් ජේත්වා රුධිරං පිබෙයුවූ,
 මා දිනකාමාපු අසක්‍රානාපු
 හාටං කරේ ගබඩතික්ෂ්පමාපු.
4157. මුසා තාසං යථා සව්‍යවා සව්‍යවා තාසං³ යථා මුසා,
 ගාවො බහි තිණුසේස්ව ඔමසනත් වරං වරං.
4158. ගතෙනොතා පලොහොත්ති පෙකක්තෙනන⁴ මිහිතන ව,
 අලෝපි දුන්තිවන්න මක්ෂ්තා හණ්ඩන ව.
4159. වොරියො කයිනා⁵හෙතා වාදා ව ලපසකඩරා,
 න තා කිණුවේ න ජානනත් ය. මනුසේසු වක්‍රිතන්.
4160. අසා ලොකින්සේයා නාම වෙලා තාසං න විජ්‍යති,
 සාරත්තා ව පගබාව ව⁶ සිංහ සඩිසසො යථා.
4161. නන්නේන්න. පියො නාම අපියොපි⁷ න විජ්‍යති,
 සේවකි හෙතා පියලපියක්ද නාවා යථා ඔරකුලංපරක්ද.
4162. නන්නේන්න. පියො නාම අපියොපි න විජ්‍යති,
 ධනකා පතිවෙලුනත්⁸ ලාව දුමනිසිනා.
4163. හන්නේබජච්. අස්සබනක්. ගොපුරියක්ද වණබාලං⁹,
 ජවබාහක්. පුප්පේජඩිකා. සධනමනුපතනත්ති නාරියො.

1. රාජානං - මඟසං.

2. හනෙයුව - මඟසං.

3. භාසං - මඟසං.

4. පක්තෙනහැකිවනව - යුතා.

5. කැරිනා - මඟසං.

6. පගබාව - මඟසං.

7. අපියොපි - මඟසං.

8. ධනකාපතිවෙලුනත්ති - මඟසං.

9. මඇබාලං - මඟසං.

4154. පැරණි කොළ ඇත්තිරය විශ්වාස නො කරන්නේ ය. පැරණි මිතුරකු වූ හොරා විශ්වාස නො කරන්නේ ය. මගේ යහළ-වෙකු දී රජු විශ්වාස නො කරන්නේ ය. දස දෙනාකුන්ගේ මව වුව ද ස්ත්‍රීය විශ්වාස නො කරන්නේ ය.

4155. බාලයන් විඳින් ඇලුම් කරනු ලබන, ඉක්මවන ද සිල් ඇති, අසක්ෂාත වූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නො කටයුතු ය. අත්‍යන්ත ප්‍රමායන් පුතු තෙතැත්තහුගේ හායීව ද විශ්වාස නො කටයුතු ය. ස්ත්‍රීහු තීරප සම වෙන් ද එහෙයිනි.

4156. (යම හෙයකින් කිපුණා වූ හෝ අන් පුරුෂයන් කෙරෙහි ඇලුණා වූ හෝ ස්ත්‍රීහු) සැමියා නසන්නාහු සිදින්නාහු සිද්වින්නාහු බොටුව සිද ලේ බොන්නාහු වෙන් ද එහෙයින් ලාමක අදාස් ඇති යායම තැනි ගංගා තීරප බලු ස්ත්‍රීන් කෙරෙහි ස්නොහ නො කරන්නේ ය.

4157. ඒ ස්ත්‍රීන්ගේ බොරුව යත්තය මෙනි. යත්තය බොරුව මෙනි. තණ බිමෙන් පිටත් තැන්හි හොඳ හොඳ තණ සොයන ගවයන් මෙන් (මිවුහු) අන් පුරුෂයන් සොයන්.

4158. මේ ස්ත්‍රීහු ගමනින් ද බැල්මෙන් ද මද සිනාවෙන් ද නපුරු කොට වස්තු හැඳිමෙන් ද මිහිර වදන් බිංධෙන් ද (පුරුෂයන්) පොලොබවත්.

4159. මේ ස්ත්‍රීහු සෙරහ. තද සින් ඇත්තාහ. දුෂ්චරය. හකුරු මෙන් මිහිර වදන් ඇත්තාහ. මිනිපුන් අතර යම වංචාවක් ඇත් නම (උයන්) ඔවුන් නො දන්නා කිසිවක් නැත.

4160. ලොකයෙහි ලාමක වූ මේ ස්ත්‍රීහු නම හැම කළේ රාගයෙන් ඇලුණාහු ය. කායපුගල්හාදියෙන් පුක්ත වුවාහු ය. සියල්ල තස්සය කරන (දවන) ගින්න මෙන් සියල්ල වනසනපුළු ය. ඔවුනට සිමාවෙක් නැත.

4161. ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම නැත. අප්‍රියයෙක් ද නැත. එගාඩ මෙගාඩ දෙක ම සෙවුනා නැව මෙන් මොවුහු ප්‍රියයා ද අප්‍රියයා ද සේවනය කෙරෙන්.

4162. ස්ත්‍රීන්හට ප්‍රියයෙක් නම නැත. අප්‍රියයෙක් ද නැත. ගස අසුරු කරන්නා වූ වැල මෙන් දින හොතුවෙන් (පුරුෂයා) වැළඳගනින්.

4163. ස්ත්‍රීහු නම ඇත්ගොවා ද අස්ගොවා ද ගොපල්ලා ද සැබුඩා ද සොහොන්ගොවා ද කසලගොධිකයා ද යන මොවුන් අතුරින් කවරකු වුව ද සඛනයා (දින ඇත්තා) කරා යෙන්.

4164. කුලප්‍රතිත්වයේ ජහත් අකික්කිතා. ජවකසමස්දිස්මලි,
අනුගෙවීත්තත් අනුපතතත් දනහැතු හි නාරියෝති.

අට බලු හො නාරමද දෙවමුභමණෙනා ආන්දුස්ස ගිජ්ජිරාජස්ස
ආදිමජ්ජිකරා¹පරියෝගාතා. විදින්වා තාය. වෙලාය. ඉමා ගාලායෝ
අභාසි.

4165. වතනාරෝ මෙ න පූරෙනත් තෙ මෙ සුෂ්කාථ භාසත්තා²,
සමුශ්ස් මාඟමණෙනා රාජා ඉන්නේ වාපි දිජ්මපති.

4166. සරිතා සාගර. යත්ති යා කාලී පය්චිතා³,
තා සමුද්‍ර. න පූරෙනත් උගනත්⁴ හි න පූරති.

4167. මාඟමණෙනා ව අධියාන වෙදමකඩානපක්ෂම්,
හියෝශාපි පූත්‍රීවිෂයා උගනත් හි න පූරති.

4168. රාජා ව පය්චිත්⁵ සබඩ. සසමුද්‍ර. සපබඩත්,
අජ්ජිකාවස.⁶ විජිතිතා අනතාරතනාවිතා.
පාර. සමුද්‍ර. පනෙහි උගනත් හි න පූරති.

4169. එවමෙකාය ඉන්නේයා අවධායී පත්තිනා සියා,
සුරා ව බලවත්තා ව සබඩකාමරසාහරා
කරෙයා නවමම ජනු. උගනත් හි න පූරති.

4170. සබැන්නේයා සිබිට්ව සබැහක්වා
සබැන්නේයා නදීරිට සබඩවාහිනී⁷,
සබැන්නේයා ක ඇවකානා. ව සාඛා
සබැන්නේයා දිනහැතු විජනති.

4171. වාතක්ෂි ජාලෙන නමරා පරාමසය
ඡසි ඇත්තායා සාගරමෙකපාණ්ඩතා,
සමෙකන හනෙහින හනෙයා සෙසාසි.
යො සබැහාව. පමදුසු ඔස්සුපෙ.

4172. වොරිනා. බහුමුදියිනා. යාපු සවව. පුදුලලෙහ.
ලිනා. භාවෝ. දුරාජාත්තා. මව්‍යස්සවාදෙකෙ ගත.

1. ආදිමජකිගාරා - වි. මඟස..
2. පූත්‍රාත මම භාසත්තා - මඟස..
3. පරටියසිතා - මඟස..
4. ඕනෙනා - ස්ථා.
5. පරටි. - මඟස..
6. අපක්වවසය - සිමු.
7. වාචි - මඟස..

4164. ස්ත්‍රීහු ධිතය නැති කුලපුත්‍රයා ද හැරදමති. ධිතය ඇති සැබෑලා අනුව ද යෙත්. යම් හේයකින් ස්ත්‍රීහු ධිතහෙතුවෙන් ම පුරුෂයා අනුව යෙත් ද, එහේයිනි.

භවත්ති, ඉක්විනි නාරද දෙවඩාහ්මණ තෙම ආනන්ද නම් හිඹලිහිණි රජුගේ කථාව පිළිබඳ මූල මැද අඟ දින එවිලෙහි මේ ගාර්යාවන් ප්‍රකාශ කෙළේය.

4165. පක්ෂිරාජය, මේ සතර දදනෙක් තෙප්ත නො වෙති. එය ප්‍රකාශ කරන මාගේ විවනය අසව. සමුද්‍රය ද බාහ්මණයා ද රජ ද ස්ත්‍රී ද (යන සතර දෙන ය.)

4166. පොලොව ඇසුරු කළා වූ යම්කිසි ගාරාවෝ වෙත් ද, ඒ සියල්ලෝ ම සයුරට බැස යෙති. ඔවුහු සයුර නො පුරවත්. (දිය පිහිටන තැන් මහත් හේයින්) උනව ම පවත්නා නිසා නො පිරෙයි.

4167. බාහ්මණයා ඉතිහාසය පසේවැනි කොට ඇති වෙදය හදරා මත්තෙහි දු ඉගෙනීමට කුමති වත්තෙන් ය. හේ ද (අදහස මහත් බැවින්) උනව ම වෙසෙන හේයින් නො පිරෙයි.

4168. රජ ද මුහුදු සහිත වූ පරවත සහිත වූ අනන්තරත්න යෙන් යුක්ත වූ මුළු පොලොව දිනා (නොයෙක් රත්තායෙන් පුරුණ ව) වෙසේ ද, එමහත් මුහුදින් එතෙර ද පතයි. (හේ ද තෙප්තා මහත්ත්වයෙන් යුතු හේයින්) උන හෙතුවෙන් ම නො පිරෙයි.

4169. එපරද්දෙන් ම එක ස්ත්‍රීයකට ගුර වූ ද බලවත් වූ ද සියලු කාමරසයන් ගෙනජේන්නා වූ ද සැමියන් අට අට දෙනා සිටින් ද, එසේ වුවත් නවවැනීනකු කෙරෙහි ආගා කරන්නි ය. (කාමතෙප්තා මහත්ත්වයෙන් යුතු හේයින්) උන බැවින් නො පිරෙයි.

4170. සියලු ස්ත්‍රීහු සින්න මෙන් සියල්ල කාධිමන්නො ය (විනසන්නො ය.) සියලු ස්ත්‍රීහු ගාරාව මෙන් සියල්ල වහනය කරන්නො ය. සියලු ස්ත්‍රීහු කුටුගස්වල අතු වැනි වෙති. සියලු ස්ත්‍රීහු ධිතහෙතුවෙන් පරපුරුෂයන් කරා යෙත්.

4171. යම් පුරුෂයෙක් ස්ත්‍රීන් කෙරෙහි සිය රහස් ප්‍රකාශ කෙරේ ද (එ රහස් අනුන් භා නො බැඳු ස්ත්‍රීන් වෙත රකුණු-හොත්) ඒ පුරුෂ තෙම දැලෙන් වාතය රඳවන්නො ය. එක අත්ලන් සයුරු දිය හිස් කරන්නො ය. සිය එක අතින් (එ අතට ම ගසා) හඩ නගන්නො ය.

4172. යම් හේයකින් ස්ත්‍රීන් කෙරෙහි සන්සය ඉතා දුර්ලභ වේ ද, වෙළාර වූ බහුමුද්ධික වූ ස්ත්‍රීන්ගේ අදහස දියෙහි මපුන්ගේ ගමන් මග මෙන් දිනගැනීම දුෂ්කර ය.

4173. අනලා මුද්‍රාසමඟායා දුපුෂුරා තා නදීසමා,
සිදුත්ති නා විදින්වාන ආරකා පරිව්‍යුතෙය.
4174. ආවටත්නි මහාමායා මූණවරියවිකොපනා,
සිදුත්ති නා විදින්වාන ආරකා පරිව්‍යුතෙය.
4175. යක්ෂිතා¹ උපසේවනති ජනුදායා වා ධගනන වා,
ජාතවේදේව සංඛ්‍යානා බිප්පා අනුදහත්ති නත්ති.

අථ බලු ගො කුණාලෝ සකුතෙනා නාරදස්ස දෙවඩාහම්බස්ස
අදිම්ප්‍රක්කලාපරියොයානා විදින්වා තායා මෙලායා ඉමා ගාලායො
අභාසි.

4176. සලුපෙප නිසිත්බගෙපාණිතා
පණ්ඩිතා අපි පිසාවදෙසිනා,
දෙනෙනෙතජලරගම්පි ආපිදේ
එකො එකාය පමදා නාලපෙ.
4177. ලෙංකැවිතනම්පාත්‍යා
නවුන්ගිතභාණිතම්පාත්‍යාවුදා,
බාධියත්ති අනුපටිතස්සති
දිප්පරකක්සිගණාව වාණිජේ.
4178. නෘත්‍යී තාසා විනායා න ස.වරෝ
මඹම.සනිරනා අස සැස්දතා,
තා ගිලුනති පුරිසස් පාහතා.
සාගරෙව මකර. නිමිඛලා².
4179. පක්ෂිකාම ගුණදානගාවරා
ලඳුතා අනියතා අසක්ෂිතා,
මසරහන් පමද පමාදිතා.
ලෙංකැතොයවත්තියාව ආපගා³.
4180. ය. නර. උපරමත්ති නාරියා
විජුදාව රත්තියා ධගනනවා,
ජාතවේදසදීසම්පි තාදීස.
රාගදෙසවත්තියා⁴ බිහත්ත්ති⁵ නා.

1. යාචනා - මෙසා.
2. ගාරා - වි. මෙසා. සහා.
3. නීසිත - මෙසා.
4. දීප - වි. මෙසා.. සහා.
5. නිලධාරියා - මෙසා.
6. ආපකා - සිවු.
7. පලාපෙනති - මෙසා. උපලපෙනති - වි. සහා.
8. වයියෙෂ - - මෙසා. සහා.
9. දානති - මෙසා. සහා.

4173. (හිසි ධර්මවලින්) මෙතෙකින් පමණ යැයි කීමක් නැති, මොලොක් වවන ඇති, කෙලෙස් රතියෙන් පිරවිය නො හැකි ඒ ස්ත්‍රීඩු නදි සමයහ. ඒ ස්ත්‍රීඩු සෙවනය කළවුන් සතර අපායෙහි ගිල්චින් යැයි දැන දුරින් ම දුරුකුටපුතු ය.

4174. අනුන් මොහනය කරන්නා වූ මහාමායා ඇති, බඩසර නසන්නා වූ ඒ ස්ත්‍රීඩු සෙවනය කළවුන් සතර අපායෙහි ගිල්චින් යැයි දැන දුරින් ම දුරුකුල පුත්තාහ.

4175. මේ ස්ත්‍රීඩු ප්‍රියස්-වාස වශයෙන් හෝ දින හෙතුවෙන් හෝ යම් පුරුෂයකු සෙවනය කෙරෙන්ද (තමා) පහස ලත් ලත් තැන දවන ගින්න මෙන් වහා ඔහු විනාශයට පමුණුවන් ය සිය.

හවත්නි, ඉක්බිනි කුණාල පක්ෂි තෙම නාරද නම් දෙව්-බාජමණ්‍යාගේ කරාව පිළිබඳ මුල මැද අග තේරුම් ගෙන ඒ වේලායෙහි මේ ගාලාවන් ප්‍රකාශ කෙලේ ය.

4176. තුවණුන්තේ තියුණු මුවහන් කඩුගන් අත් ඇත්තකු සමග කරා කරන්නේ ය. කිපුණු පිශාවයකු සමග කරා කරන්නේ ය. උග් තෙපෑස් ඇති පර්පයකු වෙත හිඳින්නේ ය. (එහෙන්) පුදෙකලා වූයේ පුදෙකලා වූ ස්ත්‍රීයක සමග කරා නො කරන්නේ ය.

4177. නැටිම ය හි කීම ය බිජීම ය සිනාව ය යන මෙවා අවි කොට ඇති ඒ ස්ත්‍රීඩු විනාහි ලොකයාගේ සින් මධින්නාහ. යෝජ්දේවීප යෙහි මිනිසුන් පොලඩ්වා ගෙන කාදමන රකුසියන් මෙන් එළඹ සිටි සිහි තැන්තහු විනාශ කෙරෙන්.

4178. ඔවුන්ගේ හික්මීමෙක් නැත. සංවරයෙක් ද නැත. මත්පැනෙහි හා මස්කුමෙහි ගිපු වූ සංයම විරහිත ඒ ස්ත්‍රීඩු මහ සයුරෙහි මෝරකු ගිලින තීම්ඩල නම් මත්ස්‍යායා මෙන් පුරුෂයා දුකසේ සපයනාද බිනය වනයන්.

4179. පස්කම්පුව විදිම ගොදුරු කොට ඇත්තා වූ උඩහු වූ අස්ථිර සින් ඇත්තා වූ සංයන නො වූ ස්ත්‍රීඩු ගංගාවන් ඇදගන්-සාගරය මෙන් ප්‍රමාද ව්‍යවහු සිය ව්‍යයට ගනින්.

4180. ස්ත්‍රීඩු ප්‍රෙමයෙන් හෝ පාවකාමරතියෙන් හෝ දින හෙතුවෙන් හෝ යම් මිනිසකුට ඇශ්‍රුම කෙරෙන්ද, රාග දේවිජ යන්ගෙන් යුක්ත වූ ඒ ස්ත්‍රීඩු (ගුණසම්පත්තියෙන් යුක්ත හෙයින්) ශින්නක් මෙන් දිලියෙන එබදු පුරුෂයා විනාශ කරන්.

4181. අඩ්ඩී සූත්‍රා පුරිසා මහඳුනා。
මිසලනු සධනා සහනනා,
රත්නවිතා අත්වෙයියන් නා.
සාලා මාලුවලතාව කානනා.
4182. තා උපෙන් විවිධදින ජනුසා
විනුවිමුවුඩා අලභිතා,
උගසන් පහසන් නාරියා,
සම්බෝධ සතමායකාවිදු.
4183. ජාතරුපමණ්මුනනඟුසිතා
සකකතා පතිකුලෙපු නාරියා,
රක්ෂිතා අත්වරන් සාමිකා.
දනවංචි හදයනනරස්සිතා¹.
4184. තෙජවාපි හි නාරෝ විවසකිතෙනා
සකකතා බහුජනස්ස පූජීතෙනා,
නාරිනා වසගතෙනා නා හාසන්
රාජුනා උපගතෙනාව් වන්දීමා.
4185. යා කරෙයා කුපිතෙනා දිසේ දිසා
දුටිවිතෙනා වසමාගත් අරි
තෙන හියෙයා ව්‍යසනා නිගවිත්
නාරිනා වසගතෙනා අපේක්ඛවා.
4186. කෙසලුනනබේක්කතජීතා
පාදපාණිකසදණ්ඩතාලිතා,
හින්මව උපගතා හි නාරියා
තා රමන් කුණපෙව මක්කිකා.
4187. තා කුලෙපු විසින්නගරෙපු වා
රාජධානීනිගමෙපු² වා පුන,
ඕඩිත් නමුවිපාසවාකර³
වක්‍රමා පරිව්‍යුත්‍යය⁴ සුබන්ජීගා.

1. හදයනනදයපිතා - මුශයා.
2. උපහතෙන්ව - මුශයා. සායා.
3. රාජධානී - මුශයා.
4. වාකුරා - මුශයා. වාදුරා - සායා.
5. පරිව්‍යුත් - සිමු.

4181. ආස්‍ය වූ මහන් ධනය ඇති පුරුෂයා දැන සිය ධනයෙන් ද ආත්මපරිත්‍යාගය කරන්නාක මෙන් ද එලුණින්. රාගයෙන් රත් වූ සින් ඇති ඔහු වෙනෙහි සල්ගස වැළඳගත් මාව්‍යා වැඹ මෙන් අතිශයින් වෙළාගනින් (වැළඳගෙන පෙළන්.)

4182. සැරසීමෙන් විසිනුරු කරනාලද ගරීර හා මුඛ ඇති, අලංකාන වූ, සියගණන් මායාවන්හි දේශ වූ ඒ ස්ත්‍රීහු මායා-කාරයකු මෙන් හෙවත් සමර නම් අසුරයා මෙන් නොයෙක් ආකාර ඇල්මෙන් පැමිණෙන්. මහන් කොට සිනාසෙන්. මදහස කෙරෙන්.

4183. රත් මිණි මුතුවලින් සැරසුණු පතිකුලයන්හි සත්කාර කරනාලද ස්ත්‍රීහු රක්නාලද ව්‍යවත් සැමියා ඉක්මවා හැසිරෙන්, හඳුදාහානුන්තරයෙහි ආරක්ෂිත වූ ස්ත්‍රීය අසුරයා ඉක්ම පැවැත්න් ද එමෙනි.

4184. බොහෝ දෙනා ඩිසින් සත්කාර කරන ලද පුදනාලද තුවණුති තෙපස්වී පුරුෂ තෙමේ ද ස්ත්‍රී වසයට ගියේ රාඛ වසයට ගිය සඳ මෙන් නො බබුනි.

4185. කිසුණු දුෂ්චර සින් ඇති සතුරෙක් තමා වසයට පැමිණි සතුරකුට යමක් කරන්නේ ද, ස්ත්‍රී වසයට ගිය තෘණීනා සහිත පුරුෂ තෙම එයට වඩා බොහෝ වූ විපතකට පැමිණෙයි.

4186. හිසකේ ඇද කැඩීමෙන්, නියවලින් සිරීමෙන්, තරජනය කරනාලද්ද වූ, අත් පා කස දඩුවලින් කළන ලද්ද වූ ඒ ස්ත්‍රීහු කුණුපයෙහි ම ඇලෙන මැස්සන් මෙන් හිනයා වෙත ම එළඹියාගු ඇලෙන්.

4187. කුලයන්හි හා විෂි අතර ද රාජධානිවල හා නියම ගම්වල ද (කෙලෙස්) මරඥු විසින් අවවනාලද මලපුඩුවක් වැනි වූ ද දැනෙන් වැනි වූ ද ඒ ස්ත්‍රීන් තුවණුයේ ඇති දෙලෝ ආච්‍ය කුමති මිනිස් තෙම දුරු කරන්නේ ය.

4188. ඔහුස්ථීජවි¹ කුසලු. තපොගු ණ්‍රා.
යො අනාරියවරිතානිමාවරි,
දෙවනානි නිරය. නීමිස්සති²
ජේදාම් මණිය. ව වාණිජේ.
4189. සො ඉඩ ගරහිතො පරනු ව
දුමෙනි උපගතො³ සකමුනා,
ගව්නි අතියතා ගලාගලු.
දුබැග්ගහරතොව උපහමේ.
4190. සො උපෙනි නිරය. පතාපනා.
සන්සිජිමලිවනකි ආයස⁴
ආචිස්ඩා තිරවිජානයොනිය⁵
පෙතරාජවිසය. න මුක්කුති.
4191. දිඛබඩිබිරනියො ව නඟුනෙ
වකකවතනීවරිතකු මානුසය,
නාසයනි පමද පමාදිනා.
දුගුතිකු පටිපාදයත් නා.
4192. දිඛබඩිබිරනියො න දුලෙහා
වකකවතකුවරිතකු මානුසය,
සොජ්ඡෝවාප්පනිලා ව අව්‍රරා
යේ වරනු පමදහනන්කා.
4193. කාමධානුසමනිකකමා ගති
රුපධානුයා⁷ හටා න දුලෙහා,
විතරාගවිසයුපන්සියා
යේ වරනු පමදහනන්කා.
4194. සංඛ්‍යකඩමනිකකම්. සිව.
අව්‍රවතා. අවලින. අසඩිත.,
නිලුවතෙහි සුවිහි න දුලෙහා.
යේ වරනු පමදහනන්කා.
4195. කුණාලො හ. තද ආයි. උදයී ප්‍රූසයකොකිලො,
ආනන්ද ගිණුම්රාජායි සාරිපුතො ව තාරදේ
පරිසා බුද්ධිපරිසා එවි. ධාරෙරථ ජාතකන්සි.

4. කුණාලජාතක.

1. ඔයලිකු - මණය.
2. නයිසුනි - මණය.
3. උපහකා - මණය.
4. මායස - සිමු.
5. යොතියා - මණය. යොතියේ - ස්‍යා.
6. සුවනු - මණය.
7. රුපධානුහාටා - මණය.

4188. යමෙක් දෙවි මිනිස් සුව ගෙනදෙන්නා වූ තවුස් ගුණය අතහැර අනායී වූ කාමසේවනය කෙරේ ද, හෙතෙම දෙවිලොවින් (පෙරලි) නිරයට යෙයි. (මහඝ මිකිරුවන් දී) නො වටනා කද මිණක් ගන්නා (ලාමක) වෙළෙන්දකු මෙති.

4189. (ස්ත්‍රී වසයට ගිය) ඒ අනුවණ තෙනැත්තා මෙලෝ පරලෝ දෙකෙහි ම ගරහිත වූයේ, ස්විකර්මයෙන් විපාක විදිමට එළඹියේ මෙතෙක් කළයේ අනියත වූයේ දෙවි මිනිස් දෙලාවින් නිලිනි අපායට ම යයි. කුඩා ගුණවතු යොදනලද රිය නො මගෙහි ම යනු මෙති.

4190. ස්ත්‍රී වසයට ගිය ඒ තෙනැත්තා අතිශයින් තැබීම ඇත්තා වූ නිරයට ද අයොමය කුවුවලින් යුත් කුඩා ඉලුවන නම් වූ නිරයට ද පැමිණේ. එහි වැස ත්‍රිසන් යොනිය ද පෙනවිෂය ද කාලකෘෂක නම් අසුරවිෂය ද නො ඉක්මවයි.

4191. ප්‍රමාදවෝ ප්‍රමාදයෙන් යුත් පුරුෂයන්ගේ නඩනොදානා-යෙහි දිව්‍ය ත්‍රිඩාවන්හි ඇල්ම ද මනුෂ්‍ය ලොකයෙහි වකුවරිති රාජසම්පන්තිය ද නසන්. ඒ පුරුෂයන්ට දුගනි දුක ද සලසන්.

4192. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩික් නැතැයි (සිතා බණිසර) හැසිරෙන් ද සුවුනට දිව්‍ය ත්‍රිඩාවන්හි ඇල්ම ද මිනිස් ලොවෙහි සක්විති සැපන ද රන්මුවා විමන් වැසි දෙවානෝ ද දුලභ නො වෙති.

4193. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩික් නැතැයි (සිතා බණිසර) හැසිරෙන් ද, (මුවුනට) කාමධාතුව ඉක්මවීමෙන් ලැබෙන රුපහවය පිළිබඳ (ලන්පන්ති වශයෙන් වූ) ගතිය ද විතරාගින්ට විෂය වූ ගුද්ධාව්‍යයන්හි උත්පන්තිය ද දුලභ නො වේ.

4194. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩික් නැතැයි (සිතා බණිසර) හැසිරෙන් ද ඔවුනට නිවනලද කෙලෙස් ගිනි අති පිරිසුදුවුන් විසින් ලදහැක්කා වූ හැම දක් ඉක්මවාලන්නා වූ, නිරහය වූ වෙනස් නො වන්නා වූ කෙලෙසුන්ගෙන් අකම්පා වූ හෙතු-ප්‍රත්‍යායන් සකස් නො වූ නිරවාණය දුර්ලභ නො වේ.

4195. එකල මම කුණාල නම් විමි. උදයි ප්‍රස්සකාකිල නම් විය. ආනඟු (සුවිර තෙම) ගිපුලිහිණී රජ විය. සාරිප්‍රාන (සුවිර තෙම) නාරද නම් විය. පිටස මුදුපිටස ම ය. මෙසේ මේ ජාතකය දරව යි (වදා සේක්ක.)

5. මහාසුත්‍යසොමජ්‍යතක.

4196. කසං තුව්‍ය රසක එදිසානි
කරෝසි කමලානි සුදුරුණානි,
හනාසි ඉන්සී පුරිසේ ව මූලෙහා
මංස්‍යස හෙතු ආදු¹ ධින්ස්‍ය කාරණා.
4197. න අත්‍යහෙතු න ධින්ස්‍ය කාරණා
න පුත්‍යදරස්‍ය සහායකුත්තා,
හනානා ව මේ හගවා ණුම්පාලෙලා
සො බාදනි මංස්‍ය හදනෙනා එදිසිං.
4198. සවේ තුව්‍ය ගකුරුනෝ පුදුතෙනා
කරෝසි කමලානි සුදුරුණානි,
පාතෙනා ව අනෙකුපුරු පාපුණිනා
ලපෙයාසි මේ රාජීතෙනා සමුළුවේ තං.
4199. තරා කරිස්සාමි අහං හදනෙනා
යමෙව නිං හාසසි කාලහන්සී,
පාතෙනා ව අනෙකුපුරු පාපුණිනා
වස්‍යාමි ගත රාජීතෙනා සමුළුවේ තං.
4200. තතෙනා රත්‍යා විවසනෙ සුරියසුගුණමනා පති,
කාලෙලා රසකමාදය රාජානා උපසඩිමි
උපසඩිමිනා රාජානා ඉදං වවනමුලුවේ.
4201. සවත් කිර මහාරාජ් රසකො පෙසිතෙනා තයා,
හනානි² ඉන්සී පුරිසේ තුව්‍ය මංස්‍යනි බාදසි.
4202. එවමෙව. තරා කාල රසකො පෙසිතෙනා මයා,
මම අනුං කරෝනාස්‍යස කිමෙතන් පරිහාසසි.
4203. ආනන්ද සඩුම්වත්‍යනා බාදිනා රසගිද්ධිමා,
පරික්වීණාය පරිසාය අනෙකුනා බාදියා මතෙනා.
4204. එව්‍ය පමෙනා රසගාරවේ රතෙනා
බාලෙලා යදි ආයතිං නාවුමුරකිති,
විධම් පුතෙනා වජ්‍ය කුතකෙ ව
පරිවත්තිය අනෙකුනාමෙව බාදනි.

1. ආදු – මංස්‍ය.

2. හනානි – මංස්‍ය.

3. විශේෂ – මංස්‍ය.

5. මහාසුතසොම ජාතකය

4196. එමඩා අරක්කුමීය, තෝ කුමක් හෙයින් මෙතරම් ඉතා දරුණුකම් කරන්නෙහි ද? මූලා වූයේ ස්ත්‍රීන් ද පුරුෂයන් ද නසන්නෙහි. මස් හෙතු කොටගෙන ද නැතගාන් ධන හෙතු කොටගෙන ද ය (සෙන්පතියා ඇස් ය.)

4197. හිමියෙනි, මෙය තමන් හෙතු කොටගෙන නො වෙයි. ධනය හෙතු කොටගෙන ද නො වෙයි. අමුදරුවන් ද යහළවන් ද නැත්තින් ද හෙතු කොටගෙන නො වෙයි. මාගේ ස්වාමී වූ ඒ හගවන් රජ තෙමේ මෙබඳ වූ මස අනුහව කොරේ යයි (අරක්කුමී තෙමේ කියේ ය.)

4198. ඉදින් ස්වාමීයාගේ වැඩෙහි යෝජණ වූ තෝ මෙබඳ ඉතා දරුණුකම් කොරෙහි නම් උදෑසන ම අන්තසුරයට පැමිණ රජ ඉදිරියෙහි ඒ කරුණ මට කියව (යි සෙන්පති තෙමේ කිවේ ය.)

4199. ස්වාමීනි, කාලන්තීනම් සෙන්පතිතමිනි, ඔබ වහන්සේ යමක් කියන්නහු නම් මම එසේ ම කරන්නෙමි. උදෑසන ම අන්තසුරයට පැමිණ රජ ඉදිරියෙහි එය ඔබට කියමි (යි අරක්කුමී තෙමේ කිවේ ය.)

4200. අනතුරු ව රාත්‍රිය ඉක්ම ගිය පසු සූයෝනීද්ගමයෙහි කාල නම් සෙන්පති තෙමේ අරක්කුමීයා ගෙන රජ වෙත එලැඹියේය. එලැඹි රජට මෙ විවනය කිවේ ය.

4201. මහරජ, කුඩා වහන්සේ විසින් ස්ත්‍රී පුරුෂයන් නසව යි අරක්කුමීයා පිටත්කොට හරිනලද්දේ ය යන මේ කරුණ සත්‍යය ද? ඔබ වහන්සේ මිනිමස් කන්නහු ද?

4202. කාල (හන්තී) නම් සෙන්පතිය, මා විසින් අරක්කුමීයා පිටත්කොට හරිනලදී. මාගේ අරථය (වැඩිය) කරන්නා වූ ඔහුට කුමක් හෙයින් නින්ද කොරෙහි ද (යි රජගතමේ ඇස් ය.)

4203. සියලු මත්ස්‍යයන්ට ප්‍රධාන වූ රසගෙධයෙහි ආනන්ද නම් මත්ස්‍ය තෙමේ තමන්ගේ පිරිස අනුහව කොට අවසන් වූ කල්හි පසුව තමා ද අනුහව කොට මලේ ය.

4204. මෙසේ ප්‍රමත්ත වූ රසගෙධයෙහි නියලි අනුවණ තෙමේ ඉදින් මත්තෙහි වන්නා වූ දුක නො දනී නම් හෙතෙමේ දරුවන් නසා නැයන් ද හැර දමා පෙරලා තමන් ම අනුහව කොරේ.

4205. ඉදෂ තේ සුඝ්‍යාන විහෙනු ජනේ
මා හස්කයි රාජ මත්‍යාස්‍යමංස්,
මා ස්වී. ඉම් කොටලු. වාරිපොව
දිපදියිප සුඝ්‍යාස්‍යමකායි රටයා.
4206. සුජාත්‍රා නාම නාමෙන ඔරසා තස්ස අතුරේ,
ජ්‍යෙෂ්ඨපෙයි. අලඳාන මත්‍රා සා තස්ස සඩියේ.
4207. එවමෙව අහ. කාල භූජ්‍යා හස්කව. රසුත්‍රාම.,
අලඳා මානුස්. මංස. මත්‍රා මෙස්ස් හෙස්සාමි ජීවිත.
4208. මාණව අහිරුපොයි කුලේ ජාත්‍රායි සොන්ටියේ,
න ස්වී. අරහයි නාත අහස්කා. හස්කියෙනවෙ.
4209. රසානමස්ස්‍යතර. එත. යස්සා¹ ම. ස්වී. නිවාරයේ,
සොහ. තත්ත් ගමියසාමි යන් ලව්‍යාමි එදිස්.
4210. සො වාහ. නිප්පතිස්සාමි න තේ විව්‍යාමි සත්‍යීකෙ,
යස්ස මේ දැස්සනෙන ස්වී. නාහිනාන්සි බ්‍රාහ්මණ.
4211. අදා අමෙස්ස්පි දායාදේ සුජාත්‍රා ලව්‍යාම මාණව,
ත්‍රික්‍රි ජම් විනස්ස්සු යන් පත්‍ර. න ත. සුජාත්‍රා.
4212. එවමෙව තුව. රාජ දිපදින්ද සුජාත්‍රාහි මේ,
පබ්‍රාපේස්ස්සන්ති ත. රටයා සොණ්ඩ. මාණවක. යථා.
4213. සුජාත්‍රා නාම නාමෙන භාවිතත්‍රාන සාවකා,
අව්‍යර. කාමයනෙනාව න සො භූජ්‍යා න සො පිවි.
4214. කුසගෙ උදකමාදය සම්ග්‍රද්‍ර උදක. මිනො,
එව. මානුසකා කාමා දීඩ්කාමාන සනත්තිකෙ.
4215. එවමෙව අහ. කාල භූජ්‍යා හස්කව. රසුත්‍රාම.,
අලඳා මානුස්. මංස. මත්‍රා මෙස්ස් හෙස්සාමි ජීවිත..
4216. යථාපි තේ ධනරටයා හාසා වෙහාසය. ගමා,
අව්‍යත්තිපරිභාගෙන සබැඩ අඛභ්‍යත. ගතා.

1. කුසමා - මෙයා.

2. අදුනක - මෙයා, අසුනක - සයා.

4205. මහරජ, මේ කරුණු අසා ඔබගේ ඒ කුමැත්ත දුරු කෙරේවා. රජතුමනි, මිනිමස් අනුහව නො කරව. මහරජ ආනන්ද නම් මත්ස්‍යයා මෙන් මේ මුළුව සුන් නො කරව (යි, සෙන්පති තෙමේ කිවේය.)

4206. එමඟා කාලහත්ථීය, පෙර නමින් සුජාත නම් කෙළඳ යෙක් විය. ඔහුගේ ඔඩරස් පුතුයෙක් විය. හෙතෙම දිජපල කාලය වූ කළේහ ද දිජපල නො ලැබ මෙළේය.

4207. කාලය, එපරිදිදෙන් මම ද උතුම රස ඇති කුම අනුහව කෙටව (ඒ උතුම රසයි) මිනිමස් නොලැබ ජීවිතය හරින්නෙමි දී සිතම් (යි රජතෙමේ කියේය.)

4208. මාණවකය, තෝ මතා රු ඇත්තෙහිය. සොත්ථීය නම් උතුම කුලයෙහි උපන්නෙහිය. පුතුය, තුම අනුහව නො කටයුත්කෙක් අනුහව කරන්නට තුපුදුස්සෙහිය.

4209. පියාණනි, තුම වහන්සේ යම් බඳු රසයකින් මා ව්‍යුහනාසේක් නම් එය රස අතුරින් උතුම රසයෙකි. ඒ මම යම් තුනෙක්හි මෙබඳු රසයක් ලබන්නෙමි නම් එහි යම්.

4210. පිතා බ්‍රාහ්මණය, යම්බඳ වූ මාගේ දැකීමෙන් තුම වහන්සේ සතුවූ නො වන සේක් නම් ඒ මම තුළවහන්සේ සම්පෘයෙහි නො වසමි. මම ම නික්ම යන්නෙමි දී මාණවකයා කිවේය.

4211. මාණවකය, අනාය වූ ද පුතු දායායන් ලබන්නෙමි නීවය, තෝ ද වැනාසේව, යම් තුනාකට පැමිණි තා නො අසන්නෙම් ද (එසේ කරවා.)

4212. නරග්‍රීජ්‍ය මහරජ, මගේ වචනය අසනු මැතැවි. රා සොඩ තරුණයා යම්සේ රටින් පිටුවහල් කරනාලද්දේද් ද එසේ ම තුළවහන්සේ ද රටින් පිටුවහල් කරන්නාහ (යි සෙනාපතියා කිවේය.)

4213. හාවිතාත්ම ඇති සාමීන්ගේ ආචක වූ නමින් සුජාත නම් වූ තුනැත්තා දිව්‍යාච්සරාවන් කුමැත්තෙන් ම නො කුවේය. නො බිවේය.

4214. යම්සේ කුසතන අග දිය ගෙන මුහුදු දිය මතින්නේ ද දිව්‍යකාමයන් හමුවෙනි මෘශ්‍යක කාමයේ ද එමෙනි.

4215. කාලහත්ථීය, රසොත්තම වූ කුම කා ඒ මිනිමස් නො ලැබ ජීවිතය හරින්නෙමි දී සිතම් යයි කියේය.

4216. අහසින් ගමන්කරන්නා වූ ධතරටය නම් හංසයේ තුපුදුස් පරිභාගයෙන් සියල්ලෙයේ ම යම්සේ විනාශයට පත්විහු ද,

4217. එවමෙව තුව්. රාජ දිපදින්ද සුජේණාහි¹ මෙ,
අහකඩා. රාජ හසෙකුයි තස්මා පක්බාජයන්නි තැ.
4218. තිට්සාහිති මයා වුතෙනා සො ක්‍රි. ගැලුපි පමුලෝ²,
අයුවීතො ක්‍රි. දිතොහිති ලපසි බුහුවාරිනි
ඉදා. තෙ සමඟ අයුතා අයිකුත් මෙ මෘදුසිය කැඩුපත්තා..
4219. දිතොගමස් සධමෙමසු³? රාජ
න නාමගොත්තා පරිවහනයාමි,
වොරකුත් ලෙළාකේ අයිතා. වැනි
ආපායිකා. තොරයිකා. ඉතො වූත්.
4220. සවේ තුව්. සඳහසි රාජ සුතා. ගණනාහි බනතිය,
තෙන යසුකුදා. යශීත්තාන එව්. සගා. ගම්සසි.
4221. කසම්. තු රටයි තව ජාතභාමි
අඋ කෙන අනෙකා ඉධානුපතෙනා,
අක්බාහි මෙ බාහුමණ එතමක්.
කිමිපිසි දෙමි තයැන් පන්නීතා.
4222. ගාලා වත්සේසා ධරුණීමසිසර
සුගලුහිරන්තා වරසාගරුපමා,
තවෙව අන්තාය ඉධාගතෙනාසම්
සුජේණාහි ගාලා පරමස්ථානිතා.
4223. න ටේ රුදෙනි මතිමනෙනා සපසුකුදා
බහුසුතා යෙ බහුයානවිනතිනො,
දිප්. හි එත්. පරම්. නාරානා.
යේ. ප්‍රජානා සොකනුද හවනති.
4224. අතකානා. දැක්නී උද පුතනදර්.
ධසුකුදා. දිනා. රජනා. ජාතරුප්,
කිමොනු ක්‍රි. සුතසාමානුතපෙ
කොරව්‍යසෙවය වවනා. සුජේණාම තො⁴.
4225. තොවාහමතකානමනුක්‍රීනාමි
න පුතනදර්. න දිනා. න රටයා.
සතකුත් ධමෙමා වරිතො පුරාජේ
තා. සඩරා. බාහුමණස්සානුතපෙ.

1. පාලිලෝ - මඟයා.

2. සධිමෙමසු - මඟයා.

3. මෙනා - මඟයා..

4217. නරග්‍රේෂීය මහරජ, මාගේ වචනය අසනු මැනව, එමෙන් ම නුඩි වහන්සේද තොටිදිය යුතු ඒ මිනිලස් අනුහව කරන්නාභු ය. එහෙයින් නුඩි වහන්සේ රටින් පිටුවහල් කෙරෙන් යයි සෙන්පති තෙමේ කියේ ය.

4218. එම්බා තපස්විය, ඒ නුඩි මා විසින් පිටුව සි කියන ලද්දෙහි පිටුපා යන්නෙහි ය. තොටිටියා වූ නුඩි සිටියෙම් සි කියන්නෙහි ය. ගුමණය, මෙය වත්තාහි තොපට නුසුදුසු ය. කිම, මාගේ කුඩාව කුසානු පතක් කොට සිතහි දු? සි පොරිසාදයා ඇැයි ය.

4219. මහරජ, මම ස්වකීය වූ කුගලධර්මයන්හි සිටියෙම් වෙමි. මම නාම ගොතුය තො පෙරලුම්. මෙයින් වූත ව අපාගතවනසුළු වූ තොරයික වූ සොරා වත්තාහි ලෙඹිහි තොටියෙකු සි කියන්.

4220. එම්බා පොරිසාදය, මෙය විශ්වාස කරන්නෙහිද? එසේ නම් මෙය අසව, ඉදින් සුතසොම රජ ගන්නෙහි නම් එයින් යාග කොට මෙසේ ස්වර්ගයට යන්නෙහි ය.

4221. එම්බා බුජ්මණය, නුඩිගේ ජාතභාෂිය කිනම් රටෙකෙහිද, කිනම් කරුණක් හෙතු කොටගෙන මෙහි පැමිණියෙහිද, මේ කරුණ මට කියව. කුමක් කුමැත්තෙහිද? තා විසින් අද පතන ලද්දේ කවරක්ද? එය දෙම් සි සුතසොම රජ තෙමේ කිමේ ය.

4222. මහරජ, උතුම් සාරාය බලුවූ ඉතා ගැළුරු වූ ගාරා සතරක් ඔබගේ ම ප්‍රයෝගනය පිණිස, මෙහි ගෙනාවෙම්. උතුම් අස්ථියෙන් යුත් ඒ ගාරා අසව සි බලුණා කිවේ ය.

4223. යම් හෙයෙකින් පණ්ඩිතයෝ අනුන්ගේ ගොක දුරු කරන්නාභු වෙද්ද, මිනිසුන්හට ඒ ගොක දුරු කිරීම පරම පිහිටෙකි. බහුගුරු වූ බෙහෙළ කරුණු සිතන්නා වූ සප්‍රාජයෝ වෙද්ද, එබැඳු මහාජායෝ එකාන්තයෙන් තො හඩිනි.

4224. කොරව්‍ය ග්‍රේෂීය මහරජතුමනි, නුඩි තමාද යුතින්ද තොහාන් අඩු දරුවන්ද ධානාශයද ධිනයද රිදිද රන්ද යන මේ කුමකට තැවෙන්නෙහිද? යන මේ වචනය තා විවාරම් සි පොරිසාදයා ඇැයි ය.

4225. එම්බා පොරිසාදය, මම තමන් ගැන ගොක තො කරමි. අඩු දරුවන් ගැන ද ගොක තො කරමි. ධිනය ගැන හෝ ගොක තො කරමි. රට ගැන හෝ ගොක තො කරමි. පුරාණ වූ සත්පුරුෂ ධර්මය යුරුදු කරන ලද්දෙක්ම්. බුජ්මණයාට වූ ඒ පොරෝන්දුව ගැන ගොක කරමි.

4226. කතො මයා සඩගරෝ බ්‍රාහමණෙන
රටෙයි සකේ ඉජස්ටියෙ දීතෙන,
ත් සඩගරෝ බ්‍රාහමණස්සපදය
සව්‍යානුරක්වී පුනරාවලිස්සා.
4227. නොවාහමෙන් අණිසදුහාමි
සුබ් නරෝ මෙනුමුබා පමුතෙනා,
අලික්කහසුෂ් පුනරාවලේයා
කොරව්‍යසේටයි නැහි ම් උපෙයිනි.
4228. මුතෙනා තුව් පොරිසාදස්ස හන්දා
ගෙඹා සකා මඟ්‍රිර් කාමකාමී,
මධුරලේයා ජීවිත් ලදි රාජ
කුතො තුව් එහිසි මේ සකාසා.
4229. මත් වරෙයා පරිසුන්සිලේ
න නි ජීවිත් ගරහිතො පාපධමෙමා,
න නි ත් නර් තායතේ¹ දුගෙන්හි
යස්සාපි හෙතු අලිකා හමෙයා.
4230. සවේපි වාතො ගිරිමාවහෙයා
වින්දු ව සුරියා, ව ජමාපතෙයුෂ්,
සබාව නාපෙෂා පටිසොත්² විශේයුෂ්.
නැන්වවහා රාජ මූසා හමෙයා.
4231. නහා එගලයා උදියි විසුජේස
සංවනෙනයා ඩුන්දිරා වසුන්දිරා,
සිලුවවයා නෙරු සමුලමුප්පතෙ
නැන්වවහා රාජ මූසා හමෙයා.
4232. අයික්ක සක්කික්ක් පරාමසාමි
සපලුවී තෙ සමම අහා කරෝමි,
තයා පමුතෙනා අනාතො හවිචා
සව්‍යානුරක්වී පුනරාවලිස්සා.
4233. යො තෙ කතො සඩගරෝ බ්‍රාහමණෙන
රටෙයි සකේ ඉජ්සිටිය දීතෙන,
ත් සඩගරෝ බ්‍රාහමණ්ඩාපදය
සව්‍යානුරක්වී පුනරාව්‍යස්සා.

1. තායති - මැසා.

2. පත් - මැසා.

4226. සිය රටෙහි ඉපුරු බවහි පිශිචියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග පොරොන්දුවකට බැඳෙන ලද. බ්‍රාහ්මණයාට ඒ පොරොන්දුව සපුරා සත්‍යය රක්ෂෙම් තැවත එන්නෙම් සිසුතසොම රජ තෙමේ කියේ ය.

4227. මරු මුවින් මිදුණු, සුවපන් ඩු, මනුෂ්‍ය හෙමේ තැවත සතුරාගේ අතට පැමිණෙන්නේ ය, යන මේ කාරණය මම විශ්වාස නො කරමි. කොරව්‍යරටෙහි අධිජනී මහරජතුමනි, මා වෙත නො එළඹින්නෙහි ය.

4228. කාමසම්පත් කුමත්වන්නා වූ රජතුමනි, නුඩි පොරි-සාදයාගේ අතින් මිදුණෙහි සිය මැදුරට ගොස් මිහිර ප්‍රිය ඒවිතයක් ලබේ තැවත මා වෙත කවර කරුණෙකින් පැමිණෙන්නෙහි දී සි පොරසාදයා ඇසි ය.

4229. පිරිපුදු සිල් ඇත්තේ මරණය කුමති වන්නේ ය. මෙරමා විසින් නිනු කරනලද ප්‍රසසම්භව ඇත්තෙක් ව ඒවිතය නො කුමති වන්නේ ය. යමක් හෙතු කොට ගෙන බොරු කියන්නේ නම් එය ඒ සත්වයා දුගතියෙන් නො මුදලන්නේ ය.

4230. මහරජ, ඉදින් වාතය ප්‍රවීතයක් පුළුන් පොදක් සේ ගෙනයතුදු සඳ හිරි බිම වැවෙතතුදු හැම තදීහු උඩු ගං බලා යතුදු මම නම් බොරු නො කියමි සි සුතසාම තෙමේ කියේ ය.

4231. අහස පැළී ගිය ද, සයුර වියලි ගිය ද, සත්වයන් දරා සිවුනා පෘථිවිය පෙරලි ගිය ද, මහමෙර ඉදිරි වැවෙතතුදු මහරජ මම නම් බොරු නො කියමි.

4232. යහළ පොරසාදය. නඩුව ද සිරිය ද මම පරාමණිනය කරමි. යහළව මම ඔබට දිවිරිම ද කරමි. නුඩි විසින් මුදනලද මම බ්‍රාහ්මණයාට ගුය තැත්තෙක් ව, සත්‍යය රක්ෂෙම් තැවත එන්නෙම් සි සුතසාම රජතෙමේ කිවේ ය.

4233. මහරජ, සියරටෙහි ඉපුරු බවහි සිවියා වූ ඔබ විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දු වීමක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්ෂෙහි තැවත මෙහි එව සි පොරසාදය කිවේ ය.

4234. යො මේ කතො සඩහරෝ බ්‍රාහමණන
රවෙයි සකේ ඉස්සරියෙ දිනෙන,
ත්. සඩරු. බ්‍රාහමණසියපදය
සවානුරක්වී ප්‍රනරාව්‍යිස්.
4235. මුනෙනා ව සො පොරිසාද්‍යස් හන්තා
ගැසුණ න ත. බ්‍රාහමණ. එතද්වීව,
සුනෙම් ගාරායො සතාරහායො
යා මේ සුනා අසුෂ් හිතාය මුණෙම්.
4236. සකිදේව¹ සුතසොම සකිනි හොති සමාගමො,
සා නා සඩනි පාලනි නායුබනි බහුසඩහමො.
4237. සකිනිරෙව සමාසේප සකිනි කුබේකු සන්විව²,
සත්. සදුමලමසුකුය සෙයෝ හොති න පාපියො.
4238. ජීරනති වේ රාජරථා සුවිනා
අලෝ. සරිරණු ජරු. උපෙනි,
සතක්ව ධමෙමා න ජරු. උපෙනි
සතෙනා හවේ සකිනි පවෙදයනි.
4239. නහක්ව දුරේ පයිවී ව දුරේ
පාර. සමූද්‍රස් තදහු දුරේ,
තතො හවේ දුරතර. වදනති
සතක්ව ධමල.³ අසතක්ව රාජ.
4240. සහස්‍රයා⁴ ඉමා ගාරා න ඉමා ගාරා සතාරහා,
වනාරි ක්. සහස්‍රයානි බිපා. ගණනානි බ්‍රාහමණ.
4241. ආසිනියා නාවුතියා ව ගාරා
සතාරහා වාපි හවෙයුෂ් ගාරා,
පවතනමෙව සුතසොම ජානහි⁵
සහස්‍රයා⁶ නාම කුඩන්වී⁷ ගාරා.
4242. ඉවහාම් වොහ. සුතවුද්‍යීමනනො
සතෙනාන්⁸ ව ම. සපැපුරිසා හැජයුෂ්,
අහ. සවත්තානිහි මහොදාධිව
නති තාත තපාම් සුහාසිනනා.

1. සකි. - සයා.
2. සඇධිව. - මඟයා.
3. ධමෙමා - මඟසා.
4. සාහස්‍රයා - මඟසා.
5. ජානහි - මඟසා.
6. සාහස්‍රයා - මඟසා.
7. කාඳන්වී - මඟසා.
8. සඇනානිහි - මඟසා.

4234. සිය රටෙහි ඉපුරුබවහි සිටියා වූ මා විසින් බ්‍රාහමණ-යකු හා යම් පොගරාන්දුවක් කරන ලද ද, ඒ පොගරාන්දුව බලුණාව දී සත්‍ය රක්නෙක් ව නැවත මෙහි එම් දී රජ තෙමේ කිවේ ය.

4235. ඒ සුතසොම රජ තෙම පොරිසාදයාගේ අතින් මිදුණේ ඒ බලුණා වෙත ගොස් මෙසේ කිවේ ය. එම්බා බ්‍රාහමණය, අසනලද යම් ඒ ගාරාවෝ හිත පිණිස පවතිදී, ඒ සතාරහ නම් ගාරාවන් අසම් දී රජ තෙම කිවේ ය.

4236. සුතසොම රජුනි, සත්පුරුෂයන් සමග එක් වරක් හෝ එක් වෙයි ද, එය ඔහු රකි. අසත්පුරුෂයන් සමග බොහෝවූ ද එක්වීම එසේ නො කෙරේ.

4237. සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසන්රිවය කරන්නේ ය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සඳහුම්ය දැන ගෞජයෙක් වන්නේ ය. ලාමකයෙක් නො වන්නේ ය.

4238. ඉතා විසිනුරු කරනලද රාජ රථයෝ එකාන්තයෙන් දිරන්. වැළි ගිරිය ද ජරාවට යෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ නිවාණ ධමිය ජරාවට නො යයි. බුද්ධාදී සත්පුරුෂයෝ (එකාන්තයෙන්) ඒ නිවන ප්‍රකාශ කරනි.

4239. මහරජ, අහස ද දුර වේ. පොලොව ද දුර වේ. සමුද්‍රයාගේ පරතෙර ද දුරෙහි පිහිටියේ ය. සත්පුරුෂයන්ගේ ධමිය හා අසත්පුරුෂයන්ගේ ධමිය අතර එකාන්තයෙන් දුරතර යයි කියත්.

4240. බලුණ, මේ ගාරාවෝ සියක් නොව දහසක් වටනාහු වෙති. එහෙයින් ඔබ සාරදහසක් වහා ගනුව යි සුතසොම රජ කිවේ ය.

4241. එම්බා සුතසොමය, අසුවක් වටනා වූ ද, අනුවක් වටනා වූ ද සියයක් වටනා වූ ද ගාරාවෝ ඇතුළු දී ඔබ දැන්නෙහි ය. දහසක් වටනා ගාරාවෝ කොහි වෙදද? කියා පිය රජ අයි ය.

4242. පියාණනි, මම තමාගේ ගුතෙය පිළිබඳ දියුණුව කැමැති ගෙවීම්. ගාන්තා වූ සත්පුරුෂයෝ මා හඳනය කෙරෙන්වා. මම වනාහි ගඩාවන්ගෙන් තෙප්ත නො වන්නා වූ මහාසාගරය මෙන් සුහාමිතයෙන් තෙප්ත නො වෙමි.

4243. අයි යථා තීරකටයා විහනෙනා¹
න තපුන් සාගරෝ වා නදීහි,
එවම්පි නේ පභූතා රාජසේවය
සුළුනා න තපුන් සුභාසිනෙනා.
4244. සකස්ස දස්සස යද සුළුනොම්
ගාලා² අහා අසුවන් ජනින්ද,
තමෙව සක්නාව නිසාමයාම්
නහි තාත ධිමෙලුසු මලන්සේ තික්කී.
4245. ඉදනෙන රටයා සධනා සයොගයා
සකාපුරු. සැබුකාමුපපනෙනා,
ක්. කාමහෙනු පරිහාසයේ³ ම.
ගව්‍යාමහා පොරිසාදස්සු⁴ කනෙනා.
4246. අනුකානුරක්කාය හවන්නි ගෙතෙන
හඹාරෝහා රැපිකා පතන්නා ව,
අස්සාරෝහා⁵ ගය ව දිනුෂෑහාසය
සෙනා පදුණුදාම හනාම සක්නු.
4247. සුදුකුරු. පොරිසාදද අකාසි
ඡිව්. ගහෙන්වාන අවිස්සේ ම.,
ත. තාදිස්. පුබක්විව්. සරනෙනා
දුශේන්හා⁶ අහා තස්ස කප්. ජනින්ද.
4248. වන්දිනා සො පිතර. මාතරකුන්
අනුසාසින්වා නොගමකුන් බලකුන්,
සවිවිදී සව්‍යානුරක්මානෙනා
අගමාසි සො යෙන සො පොරිසාදු.
4249. කනෙන මයා සඩුරෝ බ්‍රාහමනෙන
රටයා සක්ක ඉස්සරියෙ දීනෙනා,
ත. සඩුරු. බ්‍රාහමණස්සපදාය
සව්‍යානුරක්වී පුනරාගනොස්
යජස්සු ය ඇඳුන්. බාද ම. පොරිසාද.
4250. න භායනෙ බාදිතු⁷ මයෙනා පව්‍ය
විතකා අය. තාව සැඩුමිකා ව,
නිදුමකේ පවිත. සංඩ පසකා.
සුළුනාම් ගාලායා සතාරහායෙ.

1. දහනෙනා - මුසා.

2. ත. - මුසා.

3. පරිහාසයි - මුසා. පරිහාසනේ - වි.

4. පොරිසාදස්සපනෙනා - මුසා.

5. අස්සරිහා - මුසා.

6. දුබෙනා - මුසා.

7. යස් පොරිසාදද - මුසා.

8. බාදිත. - මුසා.

4243. යම්ගේ ගින්න තැන් කාජේය දච්චන් තෑප්ත නො වේ ද, නැදි ජලයෙන් සාගරය හෝ තෑප්ත නො වේ ද, රාජ්‍යීය එපරිදි-දෙන් ම ඒ පණ්ඩිතයේ සුහාමිතයන් අසා තෑප්ත නො වෙන්.

4244. ප්‍රජාධිපති මහරජතුමනි, යම් විවෙක දී සිය දසයකුගෙන් වූව අටිවත් ගාලාවක් අසම ද, එය සකස්මෙකාට ම අසම්. පියාණන් වහන්ස, ධ්‍යායන් විෂයයෙහි මාගේ තෑප්තියක් නම් නැත්තේ ම ය.

4245. පියාණනි, ධ්‍යාය සහිත වූ බල වාහන සහිත වූ ආගරණ සහිත වූ සියලු කැමැති සම්පත් ඇත්තා වූ ඔබගේ මේ රජය භාර ගනුමැතිව. කාලසම්පත් හෙතු කොටගෙන කුමකට මට පරිභව කරන්නාහි ද, මම පොරිසාදයා සම්පයට යම් දී සුත්‍යෝම තෙමේ කිවේ ය.

4246. එමඟා පුතුය, ඇතරුවේ ය රියසෙනහ ය පාබල සෙනාහ ය අවශ්‍යාලනකයේ ය දිනුරඛරයේ ය යන යම් සම්පූහයක් වේද්ද, මේ සියල්ලෝ ම එකාන්තුයෙන් ආන්මාරස්සාව පිහිස වෙති. එබැවින් සෙනාව යොදවමු, සතුරා තසමු දී පියරජ තෙමේ කිවේ ය.

4247. නරග්‍රීය වූ පියාණන් වහන්ස, පොරිසාද තෙම මා පීව-ග්‍රාහයෙන් ගෙන හැර දුම් ද එසේ කිරීමෙන් හෙතෙමේ සුදුෂකර වූවක් කෙලෙළේ ය. එබදු පළමු උපකාරයක් සිහි කරන්නා වූ මම ඔහුට කෙසේ නම් දෝහ කෙරෙම ද දී සුත්‍යෝම තෙමේ ඇසි ය.

4248. හෙතෙම පියා ද මව ද වැද නියමිතම වැස්සන්ට ද බලසෙනාගට ද අනුශාසනා කොට සත්‍යය කියන්නේ සත්‍යය රකිතින් පොරිසාදයා යම් තැනෙකි නම් එහි ගියේ ය.

4249. සිය රටෙහි ඉපුරුබවහි සිවියා වූ මා විසින් බ්‍රාහමණයක සමග යම් පොරාන්දුවක් වන ලද ද, එය ඒ බ්‍රාහමණයාට දී සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. පොරිසාදය, මා මරා දෙවතාවාට යාය හෝ කරව. මාගේ මස් හෝ අනුහට කරව දී සුත්‍යෝම රජ තෙමේ කිවේ ය.

4250. පසුව ද නුති කුමට කිසි බාධාවක් නොමැති. මෙ සැය ද තවම දුම් සහිත ය. දුම් නැති ගින්නාහි පිසන ලද්ද මනාව පැසුණේ වෙයි. ඒ තාක් මම සතාරහ ගාලාවන් අසම් දී පොරිසාදයා කිවේ ය.

4251. අධිම්මකා නු. පොරිසාදකාසි¹
රට්ටා ව හමේයා උදරස්ස හෙතු,
ඩණුදැව්මා අහිවිදනත් ගාරා
ධමෙමා අධිමෙමා ව කුහි. සමෙනි.
4252. අධිම්මක්ස්ස ලුද්ධස්ස නිව්වා ලෙසිනපාලිනො,
නාන් සවවා කුතො ධිමෙමා කි. පූතෙනා කරිස්සසි.
4253. යො ම-සහෙතු මිගව්. වරෝයා
යො වා හනෙ පුරිස. අතනහෙතු,
ලිහෙපි තේ පෙව්ව සමා හවනත්
කසීමා තො² අධිම්ක. මූහි ම. නුව³.
4254. පක්ෂී පක්ෂී නබා හක්තා බන්ධියෙනා පජානතා,
අහකඩ.⁴ රාජ හකේකිසි තස්මා අධිම්මකා තුවව්.
4255. මුතෙනා තුව. පොරිසාදස්ස හන්තා
ගණතා සකා. මන්දිර. කාමකාමී,
අමිත්තහසු. පුනරාගතොසි
න බන්ධයෙමෙම⁵ කුසලොසි රාජ.
4256. යෙ බන්ධයෙමෙ කුසලා හවනත්
පායෙන තේ නොරැකිකා හවනත්,
තස්මා අහ. බන්ධයෙමෙ⁶ පහාය
සවචානුරක්වී පුනරාගතොසි
යජසුපු ය ඇසුදු. බාද ම. පොරිසාද.
4257. පාසාදවාසා පය්චිගචාස්ස.
කාමින්නේයා කාසිකවන්නක්,
සක්ති. තහි. ලහසි සාමිතාය
සවෙන කි. පස්සසි ආන්සස්සා.
4258. යෙ කෙවි මේ අන් රසා ප්‍රථම්‍යා⁷
සවවා. තෙස්. සාදුතර. රසානා.,
සලෙව දිතා සමෙණුවාභ්‍යිණා ව
තරනත් ජාතිමරණස්ස පාර.

1. පුරිසාද - මඟයා. ස්‍යා.

2. නු - මඟයා.

3. යා - මඟයා.

4. අහකඩ - මඟයා.

5. බන්ස - මඟයා. ස්‍යා.

6. පර්බ්‍යා - මඟයා.

7. ජාති - මඟයා.

4251. එමඟා පොරිසාදය, නුඩි අධාර්මිකයෙක් වුවෙහි මිනිමස් කන්නෙහි. උදර පොෂණය හෙතුකොටගෙන රචිත් ද ශිල්පීනෙහි ය. මේ ගාර්ඩෝ ද නව ලොවිතුරා දහම පවසනි. ධම්ය හා අධ්මිය කොහි සම වේ ද?

4252. නිතර ලේ වැකුණු අත් අති රුදුරු වූ නො දැඟීමේ නුඩිගේ සත්‍යයෙක් නැත. ධම්යක් කොයින්ද? නුඩි මේ දහම් ඇසිමන් කුමක් කරන්නෙහි ද?

4253. යමෙක් මාංගය හෙතු කොටගෙන මූල ද්‍රියමෙහි හැසි රේ ද, ආත්මාපිය හෙතු කොටගෙන යමෙක් මිනිසකු හෝ නසයි ද, ඒ දෙදෙනා ම පරලොව සම වෙති. ඔබ කුමක් හෙයින් මා අධාර්මිකයකු කොට කියන්නහු ද යි පොරිසාදයා ඇසි ය.

4254. කරුණු දන්නා වූ සැත්තියයකු විසින් තිය තිබෙන පසක් සතුන් අතුරින් පස දෙනෙක් කැ යුත්තාහ. මහරජ, නුඩි වනාහි නොකැයුතු මිනිමස් කන්නෙහි ය. එබැවින් නුඩි අධාර්මික වෙහි.

4255. කාමසීපත් කැමති වන්නා වූ රජතුමනි, ඔබ පොරිසාදයා වූ මා අතින් මිදී නැවත සතුරා වෙතට ආවුළු ය. මහරජ එබැවින් ඔබ සැත්තිය ධම්යෙහි දස්සයෙක් නො වන්නහු ය යි පොරිසාදයා කිවේ ය.

4256. එමඟා පොරිසාදය, යම් කෙනෙක් සැත්තිය ධම්යෙහි දස්ස වෙද්ද, ඔවුනු බොහෝ සෙයින් ම නිරිසත්තු වෙති. එබැවින් මම සැත්තිය ධම්ය හැරපියා සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. මා මරා යාගය හෝ කරව. මාංගය හෝ අනුහව කරව යි සුත්‍යෝම රජ තෙම කිවේ ය.

4257. යහළී සුත්‍යෝමය, තුන් සත්‍යයෙහි වාසයට සුදුසු ප්‍රායාද ය පොලොව ය ගව අජ්‍යාදී සත්ත්වයෝ ය කාම වස්තු වූ ස්ථිරු ය කැසි සඳ ය රත්සදුන් ය යන සියල්ල ඉපුරුබවහි පිහිටි හෙයින් ඒ නගර යෙහි දී නො අවුව ලබන්නෙහි ය. සත්‍යයෙන් කුමන අනුසසක් දක්නෙහි ද? කියා පොරිසාදයා ඇසි ය.

4258. පොලොවෙහි යම් මේ රසයෝ වෙද්ද, ඒ රස අතුරින් සත්‍යය ඉමිහිරි රසය යි. යම් හෙයින් සත්‍යයෙහි පිහිටා සිටි මහජ බමුණෝ ජාති - ජරා - මරණයාගේ පරතෙරව යෙද්ද, එහෙයිනැ යි සුත්‍යෝම රජතෙමේ කිවේ ය.

4259. මුතෙකා තුව්. පොරිසාදසීස හැන්වා
ගෙනු සකා. මඟ්දිර්. කාමකාම්,
අමිතතහප්. පුනරාගතොයි
නාහ තුන තේ මරණහය. ජනීන්ද
අලිනවිතො වස්¹ සවච්චාදී.
4260. කතා මේ කළුවාතා අතනකරුපා
යස්සු දියා යෙ විපුලා පසන්වා,
විසෝධිතො පරලොකසීස මගෙනා
ධමෙම දිතො කො මරණසීස හායෙ.
4261. කතා මේ කළුවාතා අතනකරුපා
යස්සු දිවා යෙ විපුලා පසන්වා,
අනානුතප්. පරලොක. ගම්සීස.
යජ්සු යස්සු. බාද² ම. පොරිසාද.
4262. පිතා ව මාතා ව උපවිධිතා මේ
ධමෙමන මේ ඉස්සරිය. පසන්වා,
විසෝධිතො පරලොකසීස මගෙනා
ධමෙම දිතො කො මරණසීස හායෙ.
4263. පිතා ව මාතා ව උපවිධිතා මේ
ධමෙමන මේ ඉස්සරිය. පසන්වා,
අනානුතප්. පරලොක. ගම්සීස.
යජ්සු යස්සු. බාද ම. පොරිසාද.
4264. කුත්සු මිතෙනසු කතා මේ කාරා
ධමෙමන මේ ඉස්සරිය. පසන්වා,
විසෝධිතො පරලොකසීස මගෙනා
ධමෙම දිතො කො මරණසීස හායෙ.
4265. කුත්සු මිතෙනසු කතා³ මේ කාරා
ධමෙමන මේ ඉස්සරිය. පසන්වා,
අනානුතප්. පරලොක. ගම්සීස.
යජ්සු යස්සු. බාද ම. පොරිසාද.
4266. දිතෙනා මේ දනා. බහුඩා බහුනතා⁴
සනාපිනා, සමූහබුජමතා ව,
විසෝධිතො පරලොකසීස මගෙනා
ධමෙම දිතො කො මරණසීස හායෙ.

1. අස් - මඟසා.

2. අද - මඟයා.

3. කතුපක්ගරෝ - මඟයා. සං.

4. බහුනා - මඟපා.

4259. කාමසම්පත් කැමති වන්නා වූ මහරජුනි, පොරීසාද නම් වූ මා අතින් ලිදුණා වූ ඔබ සිය හවනයට ගොස් නැවත ද සතුරා අතට අවශ්‍ය ය. ජනාධිපතිය, සත්‍යවාදී වූ ඔබ අවංක සිතැන්තාභු මෙහි ආවශ්‍ය ය. එකාන්තයෙන් ඔබට මරණයක් නැඟැත් යයි සිතම් යි පොරීසාදයා කිවේ ය.

4260. මා විසින් තොයෙක් විදියේ සත්ත්‍රියා කරනලදී. ප්‍රගණ වූ ද, මහත් වූ ද යම්බලු යාගයෝ වෙත් නම් ඔව්වු පවත්වන ලද්දහ. පරලොවට යන මහ පිරිපුදු කරනලදී. ධම්යෙහි සිටි කවරෙක් නම් මරණයට බිය වන්නේ ද? තො වන්නේ ම ය.

4261. මා විසින් නන්වැදුරුම් සත්ත්‍රියාවෝ කරන ලද්දහ. ප්‍රගණ වූ ද මහත් වූ ද යම්බලු යාගයෝ වෙත් නම් ඔව්වු පවත්වන ලද්දහ. තො තැවෙමින් පරලොවට යන්නෙමි. පොරීසාදය, මා මරා යාග හෝ කරව. අනුහව හෝ කරව.

4262. ජයා ද මව ද මා විසින් උපස්ථා කරන ලද්දහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරන ලදී. මා විසින් පරලෝ මග පිරිපුදු කරන ලදී. ධම්යෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙදද? තො වෙත් මැයි.

4263. මා විසින් පියා ද මව ද යන දෙදෙන උපස්ථාන කරන ලද්දහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරනලදී. තො තැවෙමින් පරලෝ යන්නෙමි. පොරීසාදය, මා මරා යාගය හෝ කරව. අනුහව හෝ කරව.

4264. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දැ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. පරලෝ මහ පිරිපුදු කරන ලදී. ධම්යෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙදද? තො වෙත් මැයි.

4265. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දැ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. තො තැවෙමින් පරලෝවට යන්නෙමි. පොරීසාදය, මා මරා යාගය හෝ කරව, අනුහව හෝ කරව.

4266. මා විසින් බොහෝ දෙනාට තොයෙක් ලෙසින් දනය දෙන ලදී. මහණ බමුණෙක් සත්ථෙනා ලද්දහ. පරලෝ මහ පිරිපුදු කරනලදී. ධම්යෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙදද? තො වෙත් මැයි.

4267. දිනක් මේ දන් බහුදා බහුනනා
සනාපිතා සමණුවාගමණා ව,
අනාත්‍යතයා පරලොක් ගමිසුය。
යජසුළු යඹුදී බාද මං පොරිසාද.
4268. විසා පර්‍යානා පුරිසා අදෙයා
අයිතියා ජලිතා උගෙනෙත්,
මුදාපි ත්‍යාස විපනෙයා¹ සනාධා
යො තාදිසා සවව්‍යාදී අදෙයා.
4269. සුනා ධම් විජනන් නරා කලුළාන්පාපකා,
අපි ගාරා සුනිනාන ධම්ම මේ රමනි² මනො.
4270. සකිදෙව සුතසාම් සබනි ගොනි සමාගමො,
සා නා සබනි පාලනි නාසබනි බහු සබනිමො
4271. සැඩිරෝව සමාසේල යබනි කුනෙකළ සන්චිව.⁴
සතා සදුමම්සුදුය සෙයෙයා ගොනි න පාපියා.
4272. පීරන්ති වේ රාජරලා සුවිනා
අලා සරිරූපී ජරා උපනි,
සනක්දී ධම්මා න ජරා උපනි
සගනානා හටව සබනි පවෙදයන්.
4273. නහක්දී දුරෝ පයේ⁵ ව දුරෝ
පාරා සමුද්‍යස් තදුනු දුරෝ,
තතො හටව දුරතරා වදාන්
සනක්දී ධම් අසතක්දී රාජ.
4274. ගාරා ඉමා අකුවතී සුව්‍යසුතනා⁶
සුහායිතා තුයා ජනීදා සුනා,
අනාන්දී විනෙනා සුම්නෙනා පත්‍රිතො
වෙශාරි තේ සම වරෙ දාමි.
4275. යො නාත්‍යනො මරණා ව්‍යුජක්සි කු
හිතාහිතා විනිපාතක්දී සහො,
ගිලදු රසේ දුවිරිතේ නිවිවේසා
කි කු වරා දස්සි පාපධම්⁷.

1. එගලයා - මඟසා. විපගලයා - සයා.

2. රමණ - මඟසා. සයා.

3. මහරාජ - මඟසා. සයා.

4. සන්චිව - මඟසා.

5. පරාජ - මඟසා.

6. බ්‍රහ්මජන - මඟසා.

7. පාපධම් - මඟසා.

4267. මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දනය දෙනාලදී. මහඟ බැමුවන් සතප්ත්‍රා ලද්දහ. නො තැවෙමින් පරලා වට යන්නෙම්. පොරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුහව හෝ කරව.

4268. යමෙක් ඔබ වැනි සත්‍යවාදියකු අනුහව කරන්නේ නම හෙතෙමේ විෂ බුදින්නේ ය. උග් තේජස් ඇති දිලියෙන සර්පයකු හෝ ශ්‍රීවයෙන් අල්වා ගන්නේ ය. ඔහුගේ මුද්‍රා ද සත්කඩික් ව පැලෙන්නේ ය ද පොරිසාදයා කිවේ ය.

4269. යහළ සුත්‍යෝම රජුනි, මිනිස්සු ධ්‍රීය ධ්‍රීය අසා නොදා තරක දැනගනින්. ඒ සතාරහ ගාලාවන් අසා මගේ සිත දහමි ඇලෙන්නේ නම ඉතා යෙහෙකු ද පොරිසාදයා කිවේ ය.

4270. සුත්‍යෝමය, සත්පුරුෂයන් සමග එක් වරක් සමාගමය වේ ද, ඒ සමාගමය ඔහු ආරස්‍යා කෙරේ. අසත්පුරුෂයන් සමග බොහෝ සෙධින් කරනාද සමාගමය ද එසේ ආරස්‍යා නො කෙරේ.

4271. සත් පුරුෂයන් සමග ම එක්ව වාසය කරන්නේ ය. සත්පුරුෂයන් සමග ලිඛ්‍යන්ලවය කරන්නේ ය. සත් පුරුෂයන්ගේ සඳහුම්‍ය නම්වූ සත්තිස් බොධිපාක්ෂික ධ්‍රීය දැන ගෞෂණ්‍යක් වන්-නේ ය. පාඩියක් නො වන්නේ ය.

4272. විසිනුරු කරන ලද රාජ රාජෝ එකාන්තයෙන් දිරති. තවද මේ ගිරිරය ද ජරාවට එළුමෙයි. බුඩාදි උතුමන්ගේ සත් තිස් බෙව්පැකි දහම ජරාවට නො එළුමෙයි. සත්පුරුෂයෝ එකාන්තයෙන් උතුම වූ ධ්‍රීය ප්‍රකාශ කෙරෙන්.

4273. අහස ද දුර වේ. පොලෙභාව ද දුර වේ. සමුද්‍රයාගේ යම් පරතෙරක් වේ ද, එය ද දුර යයි කියන්. මහරජ, සත්පුරුෂයන්ගේ දහමද, අසත්පුරුෂයන්ගේ දහමද, රීටත් වඩා එකාන්තයෙන් දුර ම ය යි කියනි ද කිවේ ය.

4274. මහරජ අස්ථිවත් වූ ද මනාසේ සටින අස්ථිරයෙන් සුත් වූ ද සුජායිත වූ ද ඔබගේ මේ ගාලා අසා හටගත් සතුවූ ඇත්තෙම්. යහපත් සිතුන්තෙම්. ප්‍රිතිමත් වූයෙම්. මම ඔබට සිවු වරයක් දෙමැ ද පොරිසාදයා කිවේ ය.

4275. ලාමක ස්වභාව ඇත්තාණෙනි, යම්බඳ වූ තුළ තමන්ගේ මරණය නො දන්නෙහි ද? තමහට සිත වූ ද, අහිත වූ ද, අපායට යන්නා වූ කම්‍රිය හා ස්වර්ගයට යන්නා වූ කම්‍රිය ද නො දන්නෙහි ය. මිනිමස් රසයෙහි හිස් වූයෙහි ද දුයවරිනයෙහි පිහිටියෙහි ද එබඳ තුළ කිනම් වරයක් දන්නෙහි ද?

4276. අහකු තං දෙහි වරත්තී ව්‍යු.
සුක්කාපි දකුනා අවාකරෝයා,
සන්දියිකා කුණුම්මීම්. එවාද්
කො ප්‍රජ්‍යීතො ජානමුප්පේජයා.
4277. න තං වරං අරහත් ජනු දැන්
යං වාපි දකුනා අවාකරෝයා,
වරසු සමම අවිකම්පමාතො
පාණා වැක්කානාපි දස්සමේව.
4278. අරියසූ අරියෙන සමෙත් සක්කී
පක්කෘත්සූ පසුකුණවතා සමෙත්,
පසේයයා තං වස්සසතං අරෝගං³
එතං වරානා පයමං වරාමි.
- * 4279. අරියසූ අරියෙන සමෙත් සක්කී
පක්කෘත්සූ පසුකුණවතා සමෙත්,
පස්සපි⁴ මං වස්සසතං අරෝගං
එතං වරානා පයමං දිම්.
4280. යෙ බන්තියාසේ ඉධ ඩුම්පාලා
මුද්‍යාහිසිතනා කතනාමධේයා,
න තාදිසේ ඩුම්පත් අදේපි
එතං වරානා දුතියං වරාමි.
4281. යෙ බන්තියාසේ ඉධ ඩුම්පාලා
මුද්‍යාහිසිතනා කතනාමධේයා,
න තාදිසේ ඩුම්පත් අදේම්
එතං වරානා දුතියං දිම්.
4282. පරෝසතං බන්තියා තෙ ගහිතා
තලාවුතා අසුමුව්‍යං රුදනතා,
සකෙ තෙ රටෙයි පටිපාද්‍යාහි
එතං වරානා තතියං වරාමි.
4283. පරෝසතං බන්තියා මේ ගහිතා
තලාවුතා අසුමුව්‍යං රුදනතා,
සකෙනා රටෙයි පටිපාද්‍යාම් තෙ
එතං වරානා තතියං දිම්.

1. සබඩා - මුළුසං.
2. ඇරෝයනං - මුළුසං.
3. සබඩා - මුළුසං.
4. පස්සපි - මුළුසං. පසේයයා - යායා. පසේයා - එ.
5. සකෙ තෙ රටෙයි - මුළුසං.

4276. මම ද තොපට වරයක් දෙවයි කියන්නෙම්. නුම ද වරයක් මට දී එය දෙව යි කිකල තො දෙන්නෙහි ය. විරැඳු වාද ඇති මේ කලහය තමන් විසින් ම දක්ක හැකි ආදිනව ඇත්තෙක. එය දැන දැන කිනම් පණඩිනයෙක් එයට පැමිණන්නේ ද? තො පැමිණන්නේ ම ය.

4277. යම හෙයකින් වරයක් දී පසුව එය තො දෙන්නේ නම් ඒ සහු තෙම එම වරය දිවට තුපුදු ය. මිතු ය තො පසුබට ව වරය ගනු මැතිවි. ප්‍රාණය අත්හැර වූව එය දෙන්නෙම් යි පොරිසාදයා කිවේ ය.

4278. හැයිරිමෙන් ආයා වූවකුහට එබදු ම ආයායකු හා මිතු ධ්‍යේය සුදුසු වේ. ප්‍රෘතින්තායකුට එබදු ම ප්‍රෘතින්තායකු හා මිතු ධ්‍යේය සුදුසු වේ. නුම සියක් වස් ඒවත් වන්නකු ලෙස දක්නට කැමැත්තෙම්., යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස ඉල්ලම් යි සුතසොම රජ කිවේ ය.

4279. හැයිරිමෙන් ආයා වූවකුහට එබදු ම ආයායකු හා මිතු ධ්‍යේය සුදුසු වේ. ප්‍රෘතින්තායකුට එබදු ම ප්‍රෘතින්තායකු හා මිතු ධ්‍යේය සුදුසු ය. මා සියවස් ඒවත්වන්නකු ලෙස දක්නට කැමැත්තෙහි යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස දෙම් යි පොරිසාදයා කිවේ ය.

4280. මේ ලොකයෙහි මුදුනෙහි අහිමෙක කරන ලද්ද වූ දූම් පාලනය කරන්නා වූ යම් සැත්තියයෝ වෙද්ද, එබදු රජුන් අනුහට තො කරම් යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් ඉල්ලම් යි සුතසොම රජ තෙමේ කිවේ ය.

4281. මේ ලොකයෙහි මුදුනෙහි අහිමෙක කරන ලද්ද වූ දූම් පාලනය කරන්නා වූ යම් ඒ සැත්තියයෝ වෙද්ද, එබදු රජුන් අනුහට තො කරම් යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් දෙම් යි පොරිසාදයා කිවේ ය.

4282. නුම විසින් අත්තලවලින් අවුණනලද්ද වූ කුදා පිරුණු මුහුණු ඇති, හඩන්නා වූ සියයකට අධික සැත්තියයෝ ගන්නා ලද්දහ. ඔවුන් සිය රටවලට යවව. වර අතුරින් මෙය තෙවැනි වරය වශයෙන් ඉල්ලම් යි සුතසොම රජ තෙමේ කිවේ ය.

4283. මා ඩිසින් අත්තලවලින් අවුණන ලද්ද වූ කුදා පිරුණු මුහුණු ඇත්තා වූ හඩන්නා වූ සියයකට වහා අධික සැත්තියයෝ ගන්නා ලද්දහ. ඔවුන් සිය රටවල් සමග සම්බන්ධ කරම් යි යන මෙය වර අතුරින් තෙවැනි වරය වශයෙන් දෙම් යි පොරිසාදයා කිවේ ය.

4284. සේදුනෙකා රටයා බ්‍රූඩීතා හයාහි
ප්‍රාග් නරා ලෙණමනුපැවිටියා,
මනුස්සම්සා විරමෙහි රාජ
ඡතා වරානා ව්‍යුහ් වරාමි.
4285. අදා හි සො හකෙකි, මමා මනාපා
එතස්ස හෙතුමි වනා පවිවෙයා,
සොහා කරා එතෙකා උපාරමෙයා
අභ්‍යන්තර වරානා ව්‍යුහ් වරස්සු.
4286. න වෙ පියා මෙති ජනින්ද තාදිසො
අතනා නිරාකන්ව පියානි සේවති,
අත්තාව සේයෙයා පරමාව සේයෙයා
ලබනා පියා එවිතසේනා පව්‍යා.
4287. පියා මේ මානුස් මංස් සුතසොම විජානහි,
නැමි¹ සකොකා නිවාරේතු අභ්‍යන්තර තුව් සම වර වරස්සු.
4288. ගො වෙ පියා මෙති පියානුකඩි²
අතනා නිරා කනා පියානි සේවති,
සොණඩාව පින්නාන විසස්ස්³ එලා
තෙනෙව සො හොනි දුන්⁴ පරන්.
4289. ගො විධ සඩිය පියානි හිනා
කිවෙශනාපි සේවති අරියධමල්,
දුක්ක්වෙනාව පින්නාන යලෝසඩානි
තෙනෙව සො හොනි සුන් පරන්.
4290. ඔහායහා පිතරං මාතරස්සා
මනාපිකේ⁵ කාමගුණේ ව පක්කි,
එතස්ස හෙතුමි එනා පවිවෙයා
තෙනෙකා වර කිනති මහ දාමි.
4291. න පෙන්විනා දේගුණා ආභ්‍ය වාක්‍යා
සවිප්‍රවේශන්සාව හවහන් සනෙනා,
වරස්ස සම ඉති ම අවොව
දුවවුවී තු න හි තෙ සමෙති.
4292. අප්‍රාජ්‍යාලාගා අයස් අකිනති
පාරං බහු දුවරිතං කිලෙස්,
මනුස්සම්සාස්ස කතෙ⁷ උපාගා
තෙනෙකා වර කිනතිමහ දුදෙයා.

1. කනියකා - මරයා.
2. පියානුරක්මී - මරයා. සායා.
3. විසමිසා - වි. මරයා. සායා.
4. දුක්ක් - මරයා. සායා.

5. අරියධමලේ - ටි. මරයා. සායා.
6. මනාපියය - මරයා.
7. හලවා - මරයා.

4284. එමඩා පොරිසාද රජතුමනි, නුඩ විසින් රට සිදුරු කරන ලද. මිනිස්සු ආරස්සා ස්ථානවලට පිවිසියාහු ය. රජතුමනි, මිනිමසින් වෙන්වනු මුත්තේ. වර අතුරින් මෙය සිවුවැනි වරය වශයෙන් ඉල්ලමියි සුතසොම රජ කිංචරි ය.

4285. යහළ සුතසොම රජතුමනි, ඒ ආහාරය මට එකාන්තයෙන් ම මන වඩිනේ ය. මෙය හෙතු කොටගෙන ම මම වනයට පිරිසියෙමි. ඒ මම කෙසේනම මෙයින් වැළකමත්ද? වර අතුරින් සතරවැන්න කොට අතින් වරයක් ඉල්ලව යි පොරිසාදයා කිවේ ය.

4286. මහරජ, තා වැන්නෙක් තමා ගැන තො සලකා එකාන්තයෙන් ම මෙය මට ප්‍රිය යයි ප්‍රිය වස්තුන් සෝවනය තො කෙරෙයි. මිනිසාට වනාහි අනු වූ ප්‍රිය වස්තුන්ට වඩා ආත්මය ම උතුම වන්නේ ය. දියුණු කරනලද යහපත ඇත්තහු විසින් පසුව ද ප්‍රිය වස්තු ලැබෙන හැකි යයි සුතසොම රජ කියේ ය.

4287. සුතසොම රජතුමනි, මට මිනිමස් ප්‍රිය ය. ඒ බව දැන ගෙවුව. එයින් වළකින්නට තො හැක්කෙම් වෙමි. මිනුය අතික් වරයක් ඉල්ලනු මැනැවැ යි පොරිසාදයා කිවේ ය.

4288. යමෙක් වනාහි මෙය මට ප්‍රිය යයි ප්‍රිය දැය ම කුමති වන ස්වභාව ඇත්තේ තමා ගැන ප්‍රිය තො කොට ප්‍රිය වස්තුන් සෝවනය කෙරේ ද, හෙතෙමේ විෂමිගු යුරු බුදුනක් පානය කොට විපතට පත් වන්නා වූ රා සොඩකු සේ එයින් ම පරලාවහි දුකට පත්වන්නේ යයි සුතසොම රජ තෙමෙම් කිවේ ය.

4289. පොරිසාද රජතුමනි, මේ ලෙඛයෙහි යමෙක් වනාහි නුවණින් සලකා බලා දැනගෙන ප්‍රිය වස්තුන් හැරදමා දුකශය වුව ද ආයාසී ධ්‍රීය ස්වභාව කෙරේ නම් හෙතෙමේ අපහසුවෙන් බෙහෙන් පානය කොට සුව්‍යත්වන් වන්නකු මෙන් එයින් ම පරලාව සුව ඇත්තෙක් වන්නේ යයි සුතසොම රජ කිය.

4290. යහළ සුතසොම රජතුමනි, මම වනාහි මාපියන් ද මනවිඛින පාවකාම වස්තුන් ද හැරදමා මේ හෙතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඒ වරය මම නුඩ කුමක් කොට දෙන්නෙම් දැයි පොරිසාදයා ඇසි ය.

4291. යහළ පොරිසාදය, පණඩිතයෝ එකක් කියා එය වළහමින් නැවැත දෙවැන්නක් තො කියන්. ඒ සත්පුරුෂයෝ සත්‍ය ප්‍රතිඵා ඇත්තේ වෙන් මැයි. යහළට කුමති වරයක් ඉල්වැයි, නුඩ මට කිවෙහි ය. ඒ හා මෙය සමතන්ත්වයට තො ගේ යයි සුතසොම රජ කිය.

4292. යහළ සුතසොම රජතුමනි, මුළුජාමායය හෙතු කොටගෙන අප්පුජාමායට ද පරවාරාදී සම්පත්වලින් දුරු විමට ද අඛක්ර්වියට ද බොහෝ පවකම්වලට ද දුශ්වරිතයට ද දුකට ද පැලීණියෙමි. ඒ වරය කෙසේ නම් ඔබට මම දෙන්නෙම් දැයි පොරිසාදයා ඇසි ය.

4293. න තං වරං අරහති ජනුණ දත්තා
ය වාපි දක්වාන අවාකරෙයා,
වරසු සමම අවිකුම්පමානො
පාණු ව්‍යෝගීනාපි දැසුමෙව.
4294. පාණු ව්‍යෝගී සනෙනා නාපි ධමල්
සඩවපදිස්සුකු ව හවනති සනෙනා,
දක්වා වරං බේයමවාකරාගි
එනෙන සම්පත් සුරාජසෙවයි.
4295. ධනා ව්‍යෝගී යො පන අඩුගහෙතු
අඩං ව්‍යෝගී ජීවිතං රක්ඛමානො,
අඩං ධනා ජීවිතං වාපි සබං
ව්‍යෝගී නරෝ ධමලමුස්සරනානා.
4296. යස්සා හි ධමලං පුරිසා ව්‍යෝගු
යය ව්‍යෝගු කඩං විනායන් සනෙනා,
නං හිස්ස දිපක්කු පරායණක්කු
න ගෙන මින්නං ජරයෝ² පසේකු.
4297. අද්ධා හි යො හක්කඩා මමං³ මනාපො
එතස්ස හෙතුමන් වනං පවිච්චා,
සටවව මං යාවසි එතමන්
එතවපි තෙ සමම වරං දිමි.
4298. සන්න ව මේ හොසි සබා ව මෙසි
වවනතුපි තෙ සමම අහං අකාසි,
තුවවපි මේ සහුම කරාගි වාක්‍ය.
උහාපි ගෙක්කාන පමොවයාම.
4299. සන්න ව ගෙ හොමි සබා ව තාතම්
වවනතුපි මේ සමම තුවං අකාසි,
අහමපි තෙ සමම කරාමි වාක්‍ය.
උහාපි ගෙක්කාන පමොවයාම.
4300. කමලාසපාදන විහෙයිතස්සු⁴
තලාවුතා අසුමුඩා රැදුනානා;
න ජාතු දුනෙහාපි ඉමස්ස රසේකු
සවිප්පවිකු. මේ පටිසුනාපි.

1. ව්‍යෝගිනා අඩුගහෙතු - ටි. මජයා, යානා.

2. ජීරයෝ - මජයා, යානා.

3. මම - මජයා.

4. විහෙයිතමා - මජයා, යානා.

4293. යහළ පොරිසාදය, සහ් තෙම යම් වරයක් දී නැවත ගන්නේ නම් එබඳ වරය දෙන්නට නො වටී. ප්‍රාණය අත්හර වූව දෙන්නේම් මැය. නො පසුබිට ව වර ගනීවා සි කියෙනි ය.

4294. සත්පුරුෂයෝ ප්‍රාණය හැරදමනි. ධර්මය නො හැරදමනි. සත්පුරුෂයෝ සත්‍යප්‍රතිඥ ඇත්තේ ලේති. උතුම් රාජග්‍රෑෂීයය, මට වරය දී නැවත වහා නො ගනුවි. මේ සත්‍යකාරණයන් යුක්ත වනු මැනවි.

4295. යහළ පොරිසාදය, යම් නුවණුන්නේක් ගරිරාංගයන් හෙතු ගොටගෙන බිනය හැරදමන්නේද, දිවි රක්නේ ගරිරාවයට හැරදමන්නේද, සත්පුරුෂ ධර්මය සිහි කරන තැනැන්නේ ගරිරාවයට ද බිනය ද ජීවිතය ද යන සියල්ල හැරදමන්නේය.

4296. යහළ පොරිසාදය, යම් මනුෂ්‍යයෙක් යම් කෙනාකුන්-ගෙන් කුගලාකුගල ධර්මය දානගන්නේද, යම් සත්පුරුෂ කෙනෙක් ඒ පුද්ගලයාගේ සැක දුරු කෙරෙදේද, තේ ඔහුට පිහිටිද ආරක්ෂාව ද වෙයි. නුවණුන්නේ ඒ අදුරු පුද්ගලයා සමග මිත්‍රකම නො තසන්නේ ය සි සුතසොම රජ කියේය.

4297. එකාන්තයන් ම ඒ මිනිමස් කුම මට මනාපය. එය හෙතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඉදින් මේ මිනිස මගෙන් ඉල්ලන්නෙහි නම නුඩිට එම වරය ද දෙමි සි පොරිසාදයා කිවාවි ය.

4298. යහළ සුතසොම රජුනි, නුම මගේ අනුගාසකයා වෙහි. මාගේ යහළවාද වන්නෙහි. යහළව, නුඩිගේ වචනය ද මම කෙලෙමි. යහළව, නුඩි ද මගේ කිම කරව. අපි දෙදෙනා ම ගොස් ඒ රජ දරවන් මූද්‍රානෙමු සි පොරිසාදයා කිවේ ය.

4299. පින්වන් රජතුමනි, මම නුඩිගේ අනුගාසකයා වෙමි. යහළවා ද වෙමි. යහළව, නුඩි මගේ වචනය කෙලෙමි. යහළව, මම ද නුඩිගේ වචනය කරමි. අපි දෙදෙනා ම ගොස් ඒ රජදරවන් මූද්‍රානෙමු සි සුතසොම රජ කිවේ ය.

4300. පින්වන් රජුනි, තෙපි පොරිසාදයා විසින් වෙහසන ලද්දූ ය. අතුල්තලවලින් අඩුණන ලද්දූ කදුළ පිරැණු මූශ්‍ය අත්ති ව හඩාන්නේ වූවූ ය. කිසි කලෙකන් මේ රජුට ග්‍රෑහ නො කරවු. මේ සත්‍ය ප්‍රතිඥ්‍යාව මට ගදව සි සුතසොම රජ ඒ රජ වරුන්ට කිවේ ය.

4301. කමලාසපාදන විහෙයිතමහා
තලාවුතා අසුෂුමුබා රුදන්තා,
න රාතු දුබෙහෙම ඉමණය රැසේකු,
සවජාටී ගුණුතොතා පටිසුෂුණාම.
4302. යරා පිතා වා අරවාපි මාතා
අනුකමපකා අනුකාමා පජානා,,
එච්චෙට්ට වො තොතු අයක්ම් රාජා
තුමෙහි ව ටවා තොරි යලේට පුතනා.
4303. යරා පිතා වා අරවාපි මාතා
අනුකමපකා අනුකාමා පජානා,,
එච්චෙට්ට නො තොතු අයක්ම් රාජා
මයලුපි භෝස්සාම යලේට පුතනා.
4304. වත්තපද් සකුණක්වාපි ම.සි.
සුදෙහි රක්ධා සුකතා සුනිල්ඩිනා,,
සුඩාව ඉන්දු පරිභූක්ෂීයාන
හිතා කලේගො රමසි අරණේකු.
4305. තා බේකියා වේල්ලී¹විලාකමජක්
අලඩිනා සමැරිවාරයිනා,
ඉන්දාව දදවිසු පමොදයී-සු
හිතා කලේගො රමසි අරණේකු.
4306. තම්බුපධානෙ බහුගොණකමනි
සුවිමකි සබෑස්සායනමනි ස ගුණුතො,²
සයනස්සා³ මරුතිමනි සුබා සයිනා
හිතා කලේගො රමසි අරණේකු.
4307. පාණීසිරු කුමහදුනා නිසිලේ⁴
අලෝපි වේ නිපුරිසවපි තුරියා,
බහු සුගිතක්දී සුවාදිතක්දී
හිතා කලේගො රමසි අරණේකු.
4308. උයානාසමපනනා පහුතමාලා⁵
මිගාවිරුපෙනා සුර සුරමතා,,
හයෙහි නාගෙහි රෙශුපෙනා
හිතා කලේගො රමසි අරණේකු.

1. වල්ලී – මඟයා.

2. සුහමිසක්සයයනමි සබෑගො – මඟයා, සයා.

3. සයයාසය – මඟයා.

4. නිසිලද – මඟයා, සයා.

5. බහුජන – මඟයා.

6. මිගාලිනුපෙන – සයා,

4301. අපි පොරිසාදයා විසින් වෙශේහන ලද්දේ මවතු. අතුල්හලවලින් අවුණන ලද්දේ කුදාල පිරැණු මූහුණු අඩි ව හඩන්නෝ වෙමු. කිසි කලෙකන් මේ රජට දොහ තොකරන්නෙමු. ඔබට සත්‍ය ප්‍රතිඥුව දෙමු සි රජවරු කිහි.

4302. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමුත්තේයා අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද තොපට එසේම ටවිවා. ප්‍රත්‍යායෝ යම්සේ වෙද්ද තෙමේ ද එසේම වච සි සුතසාම රජ කීමේ ය.

4303. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමුත්තේයා අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද අපට එසේම ටවිවා. ප්‍රත්‍යායෝ යම්සේ වෙද්ද, අපි ද එසේ වෙමු සි රජවරු කිහි.

4304. යහළ පොරිසාදය, අරක්කුමියන් විසින් මනාව පිසන ලද භොඳින් පිළියෙළ කරනලද, මනාව නිමවනලද සිවුපා සතුන් පිළිබඳ වූ ද පක්ෂීන් පිළිබඳවූ ද මස් සහිත බොජුන් ගතුයා සුඩා හොජනය වළදන්නාක් මෙන් වළදා, දුන් එය අත්හැර වනයෙහි භුදෙකලා වැ කෙසේ නම් වසන්නෙහි ද?

4305. රන්වන් රසින් බබලන්නා වූ සිහින් මධ්‍ය ප්‍රදෙශ ඇති අලංකෘත වූ ඒ රාජස්ත්‍යීඩු භාන්පස පිරිවරාගෙන දෙවියන් කෙරෙහි ගතුයා මෙන් ඔබ තුවකලා යුය. දුන් ඔවුන් හැර කෙසේ නම් භුදෙකලා ව මේ වනයෙහි සින් අලවන්නෙහි ද?

4306. රතු කොටට ඇති බොහෝ එඟුලාම ඇතිරි සහිත හැම ඇතිවියන් අතුරනලද, භොඳින් පිළියෙළ කරනලද, සයන මධ්‍යයෙහි සුවසේ සයනය කොට දුන් එය හැර භුදෙකලා ව කෙසේ නම් වනයෙහි සින් අලවා වෙසෙන්නෙහි ද?

4307. රාත්‍රියෙහි අත්තල ගැසීම ය කළපිතීම ය එසේම පුරුණ-යන්ගෙන් අශ්‍රිත ව ප්‍රවත්වනු ලබන තයියිය ද මනාකොට ගයන ලද බොහෝ යහපත් ගී ද මනාකොට වයනලද බොහෝ යහපත් වැයුම ද අත්හැරදමා භුදෙකලාව කෙසේ නම් වනයෙහි සින් අලවා වෙසෙන්නෙහි ද?

4308. බොහෝ මල් ඇති උද්‍යානාචිගයන්ගෙන් පිරිසුන් මිගාවර නම් උයනින් යුක්ත වූ ද අපුන්ගෙන් භා ඇතුන්ගෙන් භා රිය වලින් ද යුත් ඉතා සින්කුද නගරය අත්හැරදමා භුදෙකලාව මේ වනයෙහි සින් අලවා කෙසේ නම් වෙසෙන්නෙහි ද සි සුතසාම රජ විවාලේ ය.

4309. කාලපකේබ යථා වහෙදු භායනෙව සුම්ව සුම්ව,
කාලපක්චුපමො රාජ අසත් භෞති සමාගමො.
4310. යථා රසකමාගම සුදක්. පුරිසාධමා,
අකාසි. පාපක. කමල. යෙත ගවුතාම් දුගෙනි.
4311. සුකාපකේබ යථා වහෙදු වචිත්තෙව සුම්ව සුම්ව,
සුකාපක්චුපමො රාජ සත් භෞති සමාගමො.
4312. යථාහ. තව මාගම සුතසොම විජ්‍යනැති,
කංභාම් කුසල. කමල. යෙන ගවුතාම් සුගෙනි.
4313. එලෙ යථා වාරි ජනීදු වට්ට.¹
අනුදි²නොයා. අවිරඹිතික.,
ඡවුත්ස වෙ භෞති අසත් සමාගමො
අනුදිනෙයෝ උදක්. එලෙව.
4314. සරෙ යථා වාරි ජනීදු වට්ට.
විරඹිතික. නරවිරිය³සෙට්,
ඡවුත්ස වෙ භෞති සත් සමාගමො
විරඹිතිකො⁴ උදක්. සරෙව.
4315. අව්‍යාධිකො භෞති සත්. සමාගමො
යාවුම් තිවෙයියා තේවේ භෞති,
බිප්ප. හි වෙති අසත් සමාගමො
තස්මා සත්. ධමෙමා අසඩි ආරකා.
4316. න සො රාජා යොර් අම්පයා. ජීනාති
න සො සඩා යො සඩාර්. ජීනාති,
න සා හරියා යා පතිතො එහෙති
න තෙ පුත්තා යො⁵ න හරනාති ජීණ්ණා.
4317. න සා සහා යක් න සන්නි සනෙයා
සගන්නා න තෙ යෙ න හනනාති ධම්ස.,
රාගක්ඩ දෙසක්ඩ පහාය මොහා.
ධම්ම. හණ්ඩන්නාව හනනයි සනෙයා.

1. සුවය. - මජසා.

2. අනුදු - මජසා.

3. නරවිරි - මජසා.

4. විරඹිතික - මජසා.

5. රාජා නසො යො - මජසා.

6. සුන්නා නන් අය - මජසා,

4309. යම්සේ නම් කෘෂිකාලක්ෂයෙහි වන්ද තෙම ද්‍රව්‍යීන් ද්‍රව්‍ය පිරිහේ ද, මහරජ, අසන්පුරුෂයන්ගේ සමාගමය කෘෂිකාලයට උපමා කොට ඇත්තේ ය.

4310. අධිම පුරුෂ ඩ්‍රැඩ්‍ර රසක නම් අරක්කැමියාගේ ඇපුරට පැමිණ යම් පාපකරමයක් කරණ කොටගෙන යම්සේ දුගතියට යෙම් ද එබදු පාප කරමයක් කෙලෙම් එහෙයිනි.

4311. යම්සේ ගුක්ලපක්ෂයෙහි වන්ද තෙම ද්‍රව්‍යීන් ද්‍රව්‍ය වැඩි ද, රජතුමනි, සන්පුරුෂයන්ගේ සමාගමය ගුක්ලපක්ෂයට උපමා කොට ඇත්තේ ය.

4312. සුතසොමය, මම කුගලකරමයක් කරණ කොටගෙන යම්සේ සුගතියට යෙම් ද, මම නුඩ වෙනට පැමිණ කුසල් කෙරෙම් ද එහෙයිනි.

4313. ජනාධිපතිය, යම්සේ ගොඩිනිමැ වර්ණ කළ ජලය අද්ධාන්‍යම නො වන්නේ වැඩිකල් නො පවත්නේ ද, අසන්පුරුෂයන්ගේ සමාගමය ද එපරිද්දෙන් ම වන්නේ ය. ගොඩිනැ දියමෙන් අද්ධාන්‍යම නො වේ.

4314. ජනාධිපතිය, යම්සේ නම් සමුද්‍රයෙහි විසිනාලද ජලය බොහෝකල් පවත්නේ වේ ද, වියනියෙන් අගතුන්පත් නරජූෂීය, සන්පුරුෂයන්ගේ සමාගමය ද එපරිදි වේ. සමුද්‍රයෙහි විසිනාලද ජලය මෙන් බොහෝ කල් පවත්නේ වෙයි.

4315. සන්පුරුෂයන්ගේ සමාගමය වෙන් ව නො යන්නේ වේ. යම්තාක් කල් ජීවත් වේ නම් ඒතාක් කල් පවත්නේ ය. අසන්පුරුෂයන්ගේ සමාගමය වහා විනාශයට යේ. එබැවින් සන්පුරුෂයන්ගේ ධර්මය තෙම අසන්පුරුෂයන්ගේන් දුරු වෙයි.

4316. යම් රජේක් නො දිනිය යුතු මා පියන් දිනා ද, හෙතෙමේ රජේක් නො වේ. යමෙක් යහළවා දිනාද, හෙතෙමේ යහළවෙක් නො වේ. යම් ස්ත්‍රීයක් ස්වාමීපුරුෂයාට බිය නැත්තී ද, ඕ තොමෝ හායනීවක් නො වන්නී ය. යම් දරු කෙනෙක් ජරා ජීරණ ඩ්‍රැඩ්‍ර මා පියන් පොෂණය නො කෙරෙද්ද, සිවුහු පුතුයෝ නො වෙන්.

4317. යම් සහාවක්හි පණ්ඩිතයෝ නො වෙද්ද, ඕ සහාවක් නො වන්නී ය. යමෙක් ස්වහාවධර්මය නො බෙණෙන් ද, සිවුහු පණ්ඩිතයෝ නො වෙති. රාගය ද දේවිය ද ලේඛය ද හැර හිතානු-කම්ප ව ධර්මය කියන්නාපු නම් පණ්ඩිතයෝ නම් වෙති.

440 ජාතකපාලි-අයිතිනිපාතො

4318. නා හාසමානා¹ ජාතනත්වී මේස්සි. බාලලුහි ප්‍රඝාතිනා,
හාසමානකුවී ජාතනත්වී දදෙස්නානු. අමත්. පදා,
4319. හාසයේ ජොතයේ ධමම්. පැහැණුනු ඉසිනා. ඩිජ්,
සුහාසිතධිජා² ඉසයො. ධමමා හි ඉසිනා. ධජේති.

මහාසුතසොමජාතකං.

අයිතිනිපාතො නිවියිතො.

තයුදුනා:

සුම්බේ පන හංසවරා ව මහා
සුඩාජාර්තනිතො ව පරෝ පවරා,
සකුණාලදිජාධිපත්ව්‍යයනො
සුතසොම වරුතතම සවිජයනො'ති.

1. කාෂයමානා – මරුසා,
2. සුහාසිතවදා

4318. බාලයන් හා මේගු ව වෙසෙන කරා නො කරන්නාදු පණ්ඩිතයා යයි නො දනින්. අමෙනපදය දෙසන්නා වූ කරා කරන්නාදු ම පණ්ඩිතයෝ යයි දනින්.

4319. පණ්ඩිත පුරුෂ තෙම ධර්මය කියන්නේ ය. ධර්මය බලුඹවන්නේ ය. සංමීන්ගේ ධවරය දැඩි තොට ගනාන් ය. සංමීවරු සුනාමිතය ධවර තොට ඇත්තේ ය. ධර්මය වනාහි සංමීවරුන්ගේ ධවරය වේ මැ යි.

මහාසුත්‍රසාම ජාතක යි.

අඩිනි නිපානය ත්‍රිමිගයේ යි.

එහි උද්දනය:

ලතුම් වූ සුමුඛ හංසයා ඇති වූලුහෘස ජාතකය ද, යළි මහාහෘස ජාතකය ද, අනාස ප්‍රවර්ති සුධාහොජන ජාතකය ද, ඒ කුණාල නම් පක්ෂී රාජයා ඇති කුණාල ජාතකය ද, ලතුම් වූ මහා සුත්‍රසාම ජාතකය ද, වේ ය යි.

ජාතක ගාලුදිපාදනුක්‍රමණිකා

	පිටපතකා
අකස්සය.. අගලිත.. මූහු.. මූදු..	226
අකක්කසයමේනා නවදීසලෝමො	226
අකපුලමෙත.. වචන.. පුගතෙන	360
අකාම.. වා සකාම.. වා	286
අක්කාධිනස්ස විජීතෙන	242
අක්කාධිනා පසුදුවතී	136
අස්ථාත.. තත මයා සබ්ඩ..	88
අබැකාති ව අවත්තකානි	224
අගමාපි ලසා රහද.. විප්පසනා	196
අගුණ.. ධනු කුත්තිභුලේ ව ගරියා	390
අගනිනා විය සන්නතෙනා	134
අගි යථා තිණකටයා දහනෙනා	422
අසස්මි.. කොක්කාව යථා හිමිචියෙ	78
අවදාඩික්කඩනස්සයගා	248
අවවිතනි කාලා තරයනි රත්නයා	80
අවශ්‍රියරුප.. වත යාදිස.. ව	54
අවෙණු ව බො තස්ස වතා.. අකාසි	228
අභ්‍ර ඔම් සත්‍යමා රත්න	344
අභ්‍ර පුවෙති සාසෙයා	126
අභ්‍රව පැබැජීස්සාමි	266, 268, 270
අභ්‍රව රජ්‍ර.. අභිසේවයසුසු	102
අභ්‍රකින්නකු පයුරානස්ස	172
අභ්‍රකින්නකෙසුදුව සාසෙයා	126
අඵචාවරමගා නෘත්‍යස්ස	312
අභ්‍රකින්නනි පටිගෙයා	92
අභ්‍රකු ව තස්ස සංස්කීමනි වතස්සා	224
අභ්‍රකු ව නාරී තරමානරුප..	198
අභ්‍රකුතක.. සාමිකෙති පදිනකු..	236
අභ්‍රකුතමෙන.. අවිසයා සාහී	90
අභ්‍රකු බහු ඉස්සයා සාඩුරුප..	222
අභ්‍රකු නු තේ කොට් නරෝ පර්බ්‍යා	234, 236
අවයිමෙජ හඳුම්ධිනස්ස	262
අවධ්‍යවක.. මණිරතන.. උලාර..	74
අඩඩ්.. කුතා පුරිස.. මහඳින..	408
අඩ්ඩ්මෙතෙනා උදිරෝසි	340
අතිකායා මහිස්සාස්සා	276

අ

	පිටපෑචා
අන්විරං ත්‍රිවාසයන	248
අතිසායං වතාගණුෂ්	154
අතො මූතා දෙවවිරන පෙසිතා	364
අත්තනායං වැඩින්වාන	328
අත්තනො වේ හි වාදස්සි	250, 252
අත්තානං නාතිවතෙනයා	126
අත්තානුරක්බාය හවහු හෙතෙ	422
අත්තානං නැති උද පුත්තදරං	416
අත්තුවේ වේ භාසනි හුරිපසේකු	24
අත්තේ තෙ දහරා පුතෙනා	266
අත්තේ මේ තං අතිසාරං	352
අතු වසස තුතං ගොනි	356
අථ අනෙව සමුපනෙන	252
අථ කින්නුදනි පුමුබ	346
අථජ්ජ්‍රනො නැකුලො හීමසෙනා	386
අථජ්ජ්‍රනො තිරය සකක්සුලුල	180
අථත්තකාරානි කරානනි හත්තුපු	368
අථ ක්‍රං කෙන වතෙනෙන	140
අථ ක්‍රං පත්තිකාලම්	38
අථ මුවී මුහා ඉනේද	186
අථ මුවී මාණවකා	260
අථ වා අවෝ වා මගධේ	304
අථසස පදමදික්වී	344
අථාගමා සලිලං සිසගසාතං	46
අථාපරාපි නාන්දිස්	38
අථායං ඉසිනා සතෙනා	278
අථායං හසසිරා පක්වී	346
අථවයිහි රාජපුත්‍රනි	292
අථට්ත ඉසිමාගණුෂ්	68
අථට්ත කපිමාගණුෂ්	130
අථා ඩිසා ව මකසා	310
අථා පි මේ අමවෙශු	34, 330, 350
අථා බිඹු වනා තොද	90
අථා මේ සාදිසී හරියා	34, 350
අථාපි මේ සාදිසී හරියා	332
අථා රටයං අනුප්‍රීලං	352
අදුවයසා තුවං දුබනි	148
අදු ව තුන පුමහා	334
අදුසියං වේ අහිපාර රටයං	238
අදුධා අකෙකුපි දායාදේ	414
අදුධා අපවිතා තුළමහා	354
අදුධා එසා සතං ධමෙලා	322

අ	පිටපතිකා
අදාළා තුව්. කගෙන හිතොයි මයා.	240
අදාළා තුව්. මහාරාජ	244
අදාළා නානු පජානාම්	314
අදාළා පජානායි තුවමේ තාත	228
අදාළා පියා මයා ජනින්ද එසා	234, 236
අදාළා හලේ සික්වූ මුහුර්තකකෙන	6
අදාළා හලේ සෙවිතකා සපස්සුයා	54, 64, 204, 206
අදාළාහ. වේපුල. පිති.	334
අදාළා හි තාත සතානො සධමතා	104
අදාළා හි දුබෙසසසමතමානු	58
අදාළා හි නො හක්කා අය. මනාපා	196
අදාළා හි පස්සුව සතා. පස්සා	26
අදාළා හි ම. වෙ, හිතකාමා	358
අදාළා හි සාච. හණයි	186
අදාළා හි සාච. විවා. තමෙවත.	12, 76
අදාළා හි සැබ. අනිපාරක ස්ව.	246
අදාළා හි සො හැක්කා මම. මනාපා	432, 434
අධිස්වාරීනා රාජ	274
අධිමලුරුපා වතා ඉහමවාරී	164
අධිමල. පටිපක්ෂයි	274
අධිමේකසස ලුද්යෝ	424
අධිමේකො ත්ව. පොරිසාද'කායි	424
අධිමලන තුව. ජමත	162
අධිගතම්තා තමේ දැඩ්රා	814
අධිවිලද්ධි. පරිනාමජනකා	200
අධිවාච වෙදේ පරියෝග විතන.	76
අධිපත්‍ය පිසාවින	152
අනාක්. තසස වරත් අස්සාතා	394
අනලා මුදු සමහායා	68, 406
අනාගත. පමුණුපෘතකා	140
අනානුතපානි හි යේ කරෙනත්	52
අනායතන පිළිසිය	172
අනාවකුලා වෙළිරියොපතීලා	196
අනාව සුර. විරරතන සංසිත.	118
අනික්‍යසාවා කාසාව.	114
අනියමල කත. කමුල.	52
අනුකමපසි නාගකුල. ජනින්ද	60
අනුකම්තා පතියා ව	316
අනුජ්‍යාතෙන හර. මහනත.	286
අනුප්‍රඛාබා ව තෙ උරු	188
අනුලිතනා වන්දනෙන	310
අන්දා සිර ම. පටිහානි මාතලි	376

අ	පිටපෑණා
අනුසිජේෂා ව ආනන්දු	184
අමනකේ නීරයා පනා	186
අනන් පානා කාසික වැඳුනා ව	142
අනනා ව පානා ව පසන්නවිතෙනා	200
අනනා තව ඉදා පකතා යස්සි	2
අනනා මම ඉදා පකතා මාගම ණානා	2
අමණන පානෙන පසන්නවිතෙනා	14
අපණබරා ලොහිනන්නා	188
අපදැන පදා යාති	32
අපරා ව නාරී තරමානරුපා	198
අපරාධකා දුසකා තෙයිකා ව	84
අපරාධකේ හෙයිකේ දුසමක ව	84
අපරාධ මහරාජ	298
අපරාධේ මහාඩුහෙම	164
අපි වේ දැලීස් කපණා අනාළහියා	156
අපි වේ ලගති මන්දු	170
අපි ශේව් ගතෙ කාලේ	324
අපි ශේව මහාපස්ස	324
අපි නායා තයා සත්‍යි	326
අපුව්‍යමහා නොසියගෙනතෙ	170
අපුණුදිලාඟ අයසා අකිවත්	432
අපෙත ලොමහංසසිස්	170
අප්‍රමාදේ අමතපදා	156
අපෑමහා අපෙක් ද්‍රුෂ්‍ය	356
අපානුහාඩා ත මහානුහාව	200
අපෙළවසුවත් වාව	348
අඛන්නාර පුරේ ආසි	248
අඛුතෙනා වත හො ධමෙතා	122
අඛුතාකාසසයයා ජනු	14
අභික්වූ තියෙන් ද්‍රාරම්ලේ	396
අභිජවල්ල වෙව	170
අභිජතෙනා පි වේ හොති	170
අභිජුමාන වාරිමුන	68
අභිදෙසුගතෙනා ඉදාති එසි	72
අභිමානකවෝසි අනාහතාදමකා	222
අභු මෙ කථනු හණ්ඩ	206
අමුහිතසි හො හොති	286
අම්වෙව තාත ජානාති	168
අභුසි අත්‍යවල්	280
අමසුරාතෙනා අපරාණවණී	224
අමා ව සාලා තිලකා ව ජම්බුයා	62, 222
අමෙහා අමෙහා නාමමේද ඉම්සිසා	232

අ	පිටපතිකා
අමෙහා කො නාම සො රුකේකා	218
අමෙහාකා වෙව තායා ව	302
අමෙහාකා වෙව යො සේවකා	334
අයා ඉසී සහබෝග යසසී	176
අයමසසි අසොකවනිකා	214
අයමසසි පොකඩරණී	216
අයමසසි පාසාදේ	212, 214
අයා එකපදි රාජ	306
අයා ව තෙ මාලුව්පැණ්ඩ සහිතා	228
අයා පූරේ උදාමකාසි කමම්	78
අයා සො උදාකො එති	28
අයොලියා සිමැලියා	282
අරජ් රජසා වවුණ	276
අරකුණු උජන්තාය ගතා	40
අරණෝධි මේ විහරතො	190
අරිඳමොති මේ නාමා	262
අරියවත්තාසි වසස්වග	338
අරියසසි අරියා සමෙති සක්වී	430
අරියාවකාසොපි පසන්නනෙනො	194
අරියාවකාසොසි අනාරියරුපා	148
අලසො ගිහිකාමහොයි නා සාමු	52
අලංකතා කුණ්ඩලියා සුවස්ථා	174
අලංකතායා ප්‍රදුම්තාරත්තවා	154
අවම් බුජම්ලේෂා කාමේ	80
අව්‍යාධිකො හොති සත් ව සමාගමවා	438
අවිනිව්‍යකුද්‍ය අනෙවුපු	340
අස ක්‍රිං්ජතො වෙටි පරෙසම්ඡා	24
අයාවහිතකම්තනා	24, 158
අයාසය ඉම් දිසවා	328, 330
අසාරේ සාරයොගකුද්‍ය	36
අසා ලොකින්යො නාම	402
අසිතොව ගම්පිසාමි	132
අසි ව සක්වී ව පරාමසාමි	418
අසුම්භාරංජුවරෝ මහාමුති	362
අසුහි යො සමෙති දක්විණ් දියා	362
අස්ස්කුයේස්ව තරුණා	316
අස්ස්න්වීයො ව රතනා මල්කිකක්ම්	242
අසස්මසසි ව සා අවාරේ	218
අස්සමසසි මම මුශේම	218
අසස්ම පරීමර්සීස්වා	306
අසසා හංසන් අවාරේ	296
අහමවධකා හීමරරෝ පනායා	174

	අ	පිටය්බඩා
අහං බලු මහාරාජ		334
අහං ගො තං පලෙළාහෙයා		66
අහං ගමිසසාමි ඉධෙව හොහි		104
අහං ව අබේකාලකා ඔව්වාමි		44
අහං ව බො අගල් ව්‍යුද්‍යනා ව		46
අහං ව බො අතකතො පාපකිරිය		106
අහං ව තං දෙහි වරණනී ව්‍යුද්‍ය		430
අහං ව පැවිපනෙහෙසම්		272
අහං ව වනමුශ්‍යජ්‍යාය		150
අහං ව සාලසස සුපුස්ථීතසසා		44, 46
අහං විද්‍ය කුරවකා ඔව්වාමි		44
අහං තෙ පාරිවරියාය		192
අහං මහිඹේදන මහෙසි පෙසිතො		362
අහං වනෙ මූල්‍යලෙසනා වර		220
අහං වෛව තෙන කාලෙන		118
අහං සහිසසා උපවාදමෙතා		238
අහං සොගෝ මහාරාජ		306
අහං හි ජාතාමි ජන්න්‍යා එතං		230
අහු කුමාරි තනෙවට		66
අහෙකුවාද්‍ය පුරිසො		252
අහු වත රේ පුරිස		132
අලාර නාස්‍යාත්‍ර මත්‍යාසලෙළාකා		204
අලාර පමෙහෙහි සුහෙහි වගුහි		232

ඇ

ආකෘතිමානා පුන්‍යාල්ල	316
ආගය්‍යා දෙවාරිකා බැහැබදා	50, 52
ආගමා වෙව හැඳුන්	30
ආවරිය සමත්‍යාස්‍යාතා	354
ආතාකිනා යථා කුසලා හිසසොසා	146
ආදය දන්නානි ග්‍රුත්‍යමසසා	116, 118
ආද්වාව ඕනෑසස බුළාසා	188
ආදියිනා ගරු භාර	314
ආනන්ද ව පමාදේ ව	318
ආනන්ද සත්‍යමව්‍යාතා	412
ආන්තීනා පරලෙළාකාව	132
ආබාධිය අසබහිරුපො	74
ආමන්තායාමි නිගම	206
ආයත්‍ය දෙවාරිකා බැහැබදා	48
ආයු ව වො කීවතකො තු සම්	46
ආයු ව තො වස්සසහස්‍ය ප්‍රස්‍ර	46

ආ	පිටත්වියා
ආපුං නු වැණුණ් නු පුබං බලං නු	16
ආරාමසීලා ව උයානා	392
ආරුදෙහ සෙලං හවනා කිහිපරානා	110, 114
ආරුදෙහ ගාමිණීයෙහි	268
ආරෝහපරීණාහෙන	326
ආවටත්නි මහාමායා	406
ආවී රහෙන වාපි මනාපදෙස්	106
ආවෙයිනා පිබේනා උත්තමධා	4, 6
ආයනා උදකං ප්‍රූං	10, 76
ආයාවිසංවාදිකසමතා ඉමෙ	368
ආයාය යන්න වාණිජ ඩෙන්පිනා	366
ආයිතියා නාවුතියා ව ගාලා	420
ආයිවිසං ව කුපිතං	276
ආයිවිසං කුපිතං උසාන්තං	86
ආහ දැසුනු හෙරිමුදිධා සම්බි	10
ආහාරනුදකං ප්‍රූං	348
ආහු එස කගෙන දේසො	246
ආහු බන්විධා ලොකේ	252
ආහුනෙයා මෙයි හිතානුකමපි	240

ශ

ඉඩක ආගවිජතොරන	66
ඉවෙළත අවස්ථිරයා	274
ඉවෙළත කුසලේ ධමෙම	352
ඉවෙළව මන්ත්‍යන්ත්‍රනා	324, 338
ඉවෙළව වාක්‍යං විසය් පුපතෙණ්	146
ඉවෙළව වුනෙනා නොසාදේ	340
ඉව්‍යාම අසිංමං ගනනු	306
ඉව්‍යාම් වොගං පුත්වුද්‍යීමනෙනා	420
ඉනො උප්‍රං උත්තරියං දිසාය	110, 220
ඉනො තු හොනො කතමෙන අසිංමො	194
ඉනො මයං ගණනා සකං නිකෙතං	194
ඉන් ගුම්බස් පවරා	136
ඉන්නීමසයා පවරා යසසියිනී	152
ඉදමසස අමත්වනා	216
ඉදමසස උයානා	214
ඉදමසස කණීකාරවනා	214
ඉදමසස කුටාගාර	214

ඉ	පිටයි වියා
ඉදම්පූ පාවලිවනා	214, 216
ඉදම්පී තුෂා රැවිතා සුතසොම	212
ඉදම්පී පානීය සිනා	38, 310
ඉදම්පී සුමුබේනෙව්	332
ඉදං බො'හ තදවාව්	154
ඉදං ව නෙ රැවිත් රාජපුත්‍රනා	108
ඉදං ව මේ ජාතරුපා පහුත්	64
ඉදං ව සුත්වාන අමානුසාන	46, 48
ඉදං තෙ රට්ඩ සධනා සයෝගග්	286, 422
ඉදං තෙ සුත්වාන විහෙතු ජ්‍යෙෂ්ඨ	414
ඉදං ව්‍යත්වා හිටිවරෝ	132
ඉදං ව්‍යත්වා ධතරට්ඩා	334
ඉදං ව්‍යත්වාන පසකාම්	186, 190, 266, 306
ඉදං ව්‍යත්වාන මාතංචිකා	4
ඉදං ව්‍යත්වා මහාරාජා	80
ඉදං සුතෙකාප පසක්කාලා	140
ඉදං සුත්වා කාසිපත්	348
ඉදං සුත්වාන නිගෙසාසි	348
ඉදං හි සො බ්‍රාහමණ ම යුත්මානො	108
ඉද්ධානි එිතානි කුලානි අසු	96
ඉද්ධාව ව එතො ව සුවචිතො ව	232
ඉධ වෙවානිජීතා යෙන	118
ඉධ සවච් ව ධමෙලා ව	40
ඉධාගමා ජටිලා බ්‍රාහමවාරී	224
ඉධාගමා සමතෙකා රුමලවාසී	4
ඉධෙව බො සත්තුමඳුනො	296
ඉධෙව ජීවත් ජීවෝ	252
ඉන්දුස් වාක්‍ය නිසාමෙහි කොසිය	376
ඉම්පූභ ජ්‍යානිරසේ වනාමි	228
ඉමං කුමාර පාපෙප්	270
ඉමං ව මයා උන්වයිපිණ්ඩා	6
ඉමං වාක්‍ය නිසාමෙනා	260
ඉමං ව තෙ පොකිරස්සු සමන්තා	62
ඉමා තෙ දිතරෝ සත්තා	302
ඉමානි කිර ම තානො	192
ඉමීනා නුන අසිනා	294
ඉමේ ආයත්තී රාජානො	308
ඉමේ තෙ ප්‍රදිකා දෙවී	110
ඉසි සුග සමස්සුනේ	90
ඉසි අවච සඩකිවෙවා	274

ඉ	පිටපත්වා
ඉසේ ව බක්කිය.. දිස්වා	68
ඉසේ.. පුවිණුම් සංඛ්‍යාව.	274
ඉයසිරෝ, සංඛ්‍යාව කෙසේ	250
ඉස්සැසිනො කතහසුපි දීරා	82
 C	
ලසක ජයිතොස්ම් බාලු.	212
ලස්සාමුබේ පහටයා ව	308
ලැසටටපාදේ තසිතො	128
ලටධාන පාරිවරියාය	312
ලුයාය සො ලුණ් බර.. ගහෙන්වා	116
ලුයාහක.. වෙමි අලිචාලුක්කි.	400
ලුවෙහි කු.. බාති	210
ලුවෙහි කු.. උද්ද බර.. ගහෙන්වා	116
ලුවෙහි සම.. තරමාතො	38
ලඩ්චියා තෙ ජනපදේ	218
ලදගිහුතක.. උපත වයිතො හි මේ	362
ලදීර්ඝ.. වෙ සංඛ්‍යාවා	250
ලද්ධියා ව අධිගා ව	188
ලද්ධිරික්වාන ම.. සනෙන්වා	130
ලපවයිනම්පි මේ අයෙකු	136
ලපඩ්.. වා පි රුජ සාය	304
ලපනියති ඒවිතමප්පමායු	12
ලපනියතිද.. මෙයෙන්	212
ලපපනෙකාපි වෙ හොති	36
ලපම.. තෙ කරිස්සාම්	264
ලපසඩකමින්ව.. සො රාජා	272
ලපසුත්.. මහාරාජ	158
ලපහවව මන.. මෙජ්ස්කි,	8, 276
ලපහලේන වජනත්ස්ස	274
ලපලෙස්සව කිසුරකාවා	188
ලපායන.. හි තෙ දෙවි	330
ලබරියාපි මේ අයෙකු	138
ලහෙපු නීරෙපු මය.. තද ඩීතා	46
ලමෙන්කා කු හණසි	296
ලමාන්ත්‍රීමහ.. දිවයා	234
ලයානාහුම්.. ගනකාන	260
ලයානාසපනන.. පහුතමාලා..	436
ලරභාරුපෙන බකාපු පුබෙක	254
ලරෙ ගණ්ඩායා බුජ්ස්කියි	192
ලසුයකෙ දුහදය	166
ලාභව්‍යන්තා වත මාසමණා ඉමෙ	356
ලාභක්‍රාදත්ත රජාගා..	212

ඒ	පිටපැවතා
එකකුවේ බඳුමාසීනා	324
එකමනනා නිසිනෙනාව	272
එකමෙකස්ස එකෙකා	302
එකරණනා උහයා	108
එකවාචම්පි ග්‍රැන් වාචං	266
එකං තෙ යාචමානස්ස	14
එකං මේ හක්විනා ආසි	128
එකා ව නාරී තරමානරුපා	198
එකායනා තං පලේ අද්දස්සු	202
එකො වරං ගොගවෙස	128
එනදස්සුය මෙධාවී	90
එනදහුය රාජානො	342
එනදරියස්ස කළුයාණ	32
එනම්පි දිස්වා සිවයා	20
එනං තෙ අනුමොදම්	244
එනං තෙ අනුමොදම	352
එනං මේ උපමං කකා	36
එනං හනථ බනධිප	40
එනං ව අස්සු ව අක්සු පාපං	388
එනාදියං ආචස රාජසෙටයි	64
එනාදියං ඉදං දුක්කිවා	134
එනාදිසා බො අරහනති	380
එනාදිසේ හයෙ තාන	160
එනාති පුන්වා නිරයාති පණ්ඩිනො	180
එතු හවං අස්සම්මං අදෙතු	220
එතෙ අජනති නිරයේ	282
එතෙ අසපුරුෂියා ලොකෙ	254
එතෙ බො සඩහා ලොකෙ	320
එතෙ නාගා උපන්දියා	292
එතෙ පතනති නිරගය	276
එතෙ ඩුන්වා පිවින්වා ව	34
එතෙ ඩුන්වා වම්න්වා ව	78
එතෙ දුලා පටියනති	26
එතෙ හංසා පකකමනති	32, 34, 336
එතෙහි සබේහි ගුණෝගුපෙනො	182
එදිසා තෙ මිගා දෙව	30
එවමාප්පනි පොසො	294
එවමෙකාය ඉජීයා	404
එවමෙනස්ස වවනා	330
එවමෙව අහං කාල	414
එවමෙව තුවං රාජ	266, 414, 416
එවමෙව මනුසේසු	242, 256

ඡ	පිටයෙනා
එච්චේල්. තරා කාල	412
එච්චේ දහරුපෙනා	122, 124
එච්චේ බාලයෝ ප්‍රජාපිතාත්මි	22
එච්. අග්‍රාපකතිමා	334
එච්. ආනන්දිතො, ඩොතු	30
එච්. කන්දනු පක්ක්‍රාලො	162
එච්. ක්විජාහතො, පොසො	318
එච්. බණ්ඩු පක්ක්‍රාලො	164
එච්. ව මේ දූදතො සඩකාලේ	358
එච්. වෙ නො විහරන්	248
එච්. වෙ යාවමානයෝ	248
එච්. වෙ යාවමානයෝ	314
එච්. තැ අනුගච්චාමි	270
එච්. තෙ යාවමානය	300
එච්. දිවා ව රතෙනා ව	282
එච්. පමණකා රසගාරවේ රතො	412
එච්. මහන්තීකා පස්ස්‍ය	140
එච්. මහන්තීකා ලොකසෝ	346
එච්. මිත්‍තවත්. අන්‍යා	336, 354
එච්. මේ තැ පරවිත්තවේදී	184
එච්. මේ පරිත්තාතුනා	130
එච්. ලුදුක නැඳුසු	28, 34, 326, 330
එච්. විදින්වා විදු සඩක ධමු.	90
එච්. වෙදෙනු පක්ක්‍රාලො	158
එච්. සඩකඩ සම්ප්‍රානා.	140
එච්. සම්ප්‍රානා අපාපකම්ලෙනා	378
එච්. සයතු පක්ක්‍රාලො	160
එච්. හ සුදුනු පක්ක්‍රාලො	162
එච්. හෙතා. මයා කුළුනා.	388
එසා බො පමද දෙව	66
එසා තො උපමා රාජ	266
එසාහම්ප්‍රාව උපාරමාමි	358
එසො අග්‍රීසෝ සඩකාතො	218
එසො ආලාරිකා, පොසො	296
එසො හි ධමෙමා පුමුබ	336
එහි බො පහිතො ගව්ප	120
එහි තැ අනුයිස්බාමි	326, 330
එහි තැ. පාපයිස්සාමි	92
එහි'ම. ශිරිමාරුයා	150
එහි මේ පිළිමාරුයා	130

	පිටය බංග
ඡගයා තේ පොකිරෝ.	346
ඡදනයිඩා සුව්චාලා	30
ඡහාසයං වනා. රමණ.	150
ඡරහිකා සුකරිකා	284
ඡරුයා රාජයානාමා	272
ඡයිට්ත්ව කුසලං තපොගුණ.	410
ඡහාය මං ක්දාතිගණා	32, 336
ඡහායහං පිතරං මාතරං ව	432
ක	
කව්ච බිංසා ව මකසා	310
කවලී තේ බහලා පුත්තා	36
කවලී තේ සාදිසී හරියා	34, 332, 350
කවලී නානාගතං දියෝ	352
කවලී තු භෞතො කුසලං	34, 310, 330
කවලී තු භෞතො අමවෙශපු	34
කවලී භෞතො අමවෙවපු	330, 350
කවලී යං නාපත්තිත්වාන	332
කවලී රවදා අනුපථීලං	350
කවලී සනෙනා අපවිතා	352
කටුකම්ක සමඛාධං පුකිව්පරනො	54
ක ඇහදිපායනාසරු	278
කනමං දියං අගමා ජුරිපසේකු	4
කනරසිං. සො ජනපදද	260
කනරුපමිදං භෞතා	304
කනා මයා බ්‍රාමණස්ස ධනාසා	102
කනා මේ කලුයාණා අනෙකරුපා	426
කනායං වව්‍යූස් කිසස් පුරා	184
කනාවකාසා පුව්පනු භෞතාණා	176
කනො මයා සඩාරෝ බ්‍රාහ්මණන	418, 422
කකුව්පත් කන් මුපෙන් යානං	112
කරං අහං විකන්සස්.	336
කරං කරෝ භෞති පුපරණරාජ	146
කරං තු පතනං සෙලයි	322
කරං තු විසසයේ ත්‍යාමකි	148
කරං තවයං බලවිරිපුපරනො	56
කරං පනායං විහගෝ	324
කරං පනීමේ විහගා	328
කරං පමොකෙබා ආයි	28
කරං රුවීං මණ්ඩිගතං	344
කරං විජකුකු වතුමටයිරුපං	178
කදුලිමිගා බහු වෙනු	372

ක	පිටත්වකා
කදිලිධිප පස්සෙනු	218
කදිරියතාපනා සොර	274
කදිසුෂු නාමයා රාජා	160
කදිසුෂු මං කක්ෂින ජාලුරවණ	232
කදිසුෂු මං තමිනබා සුලොමා	232
කදිසුෂු ලාඛා රසරනනසුවැවි	232
කපගේනු වතායා හිකුවු	260
කම්ලාසපාදෙනා විහෙයි තන්	434
කම්ලාසපාදෙනා විහෙයිතම්පා	436
කරෝම් එකාස මනුගෙහාය	184
කරෝම් තෙ තං වවනා.	306
කසි වණිජා ඉණදනා.	32
කසමා තුවං රසක එදිසානි	412
කසම් නු රටෙකි තව ජාතහුම්	416
කසීස අඩා පරිගියායා	308
කසා එකසන බත්‍යා	308
කසා කක්ෂිනපලවින	308
කසා කාදම්බලයා කාරේ	306
කසා පගෙහින ජනනා	308
කසා හෙරි මුද්‍රිවා ව	308
කසා සුන්වා සතං දම්ම්	260
කසා සෙනානි ජනනානි	308
කශේසයා ලිහත් සෙනානා	308
කශේසයා සැන්ද කො වා	66
කහ නු බො සක්‍රීමද්‍රනො	296
කං වා නු පැශේස අක්‍රා.	322

කා

කා නු පාශසන බූඩිසා	322
කා නු විපුළුරිවාහාසි	54, 188
කාමධානු සමන්සකමා ගත්	410
කාමා වා කාමසස්සා වා	64
කාමේසු ගිධා කාමරතා	264
කායන වාචාය ව ගයා'ධ සස්සෙනො	180
කා වෙධමානා ගිරිකනුරාය	150
කායිසුස රසස්සා මහේසි හදනො	116
කා සුසක්දායා පටිමුකා කුණුලා	366
කාල පකෙබ යාචාවන්ද	438
කාලා නිදසෙරිව අගෙරාත්ව	370

කි	පිටයිවා
කිලේෂන ලදාං. කඩිරෙනාගත. බිනා.	396
කිස්කී තුශා. අස විව්යා	346
කිනැනු උමෙනුරුපොට්	38
කිනැනු තාය. දිජ්‍යා හොති	34, 324, 338
කිනැනු තේ මේ මීගා හොතින්	28
කිනැනු ස්ව. විමනොසි රාජසේවයි	72
කිනැනු දණ්ඩ. කිමලිනා.	246
කිනැනු සොටසි අනුශාඛණි	110
කිනැනුධ දෙව තවත්නේ හොගග	50
කිස. හි වච්ච. අවකිරිය දණ්ඩකී	178
කි. කමලකුව්වං. තව දෙව පාදද	104
කි. කමලමකරි පුබෙබ	92
කි. කමලප්‍රාන්. අනුකම්තින් ත.	102
කි. කමලමකරා පුබෙබ	128
කි. ජනේදු කිමධිපායෝ	88
කි. තෙ ඉදා. උරුනාමන්තාරසම්.	220
කි. තෙ වත්. කි. පන මූහුමවිය.	200
කි. වතෙ රාජපුත්‍රනා	150
කි. පු වධිනා න කද්වී සොටනි	178
කිදිසා තෙ මීගා පුද්	30
කුඩී කිලාසි හටනි	134
කුණාලොහ. තද ආපි.	410
කුඹො තු ආගව්‍යසි රුමලුවාසි	2
කුමාරියො යාවිමා ගොනාරක්තිනා	376
කුලපුත්‍රන් ජානන්ති	404
කුසගෙ උද්‍යමාදය	414
කුසල. වේව නො රාජ	310
කුසල. වේව මේ හංස	34, 330, 350
කුසලා සැබනිලිතකානා	138
කුළුනා හංසපුගෙහි	92
කෙනානු සිටෙයා ඉඩමාගතොසි	14
කෙසලුනා නබ්ඩිනාතප්‍රේතා	408
කෙවිච්ඡල් සබඩයාවන්නා.	350
කෙකුක්කා මපුරා දිවියා ව හංසා	62
කෙකාණ්ඩියුන් පණ්ඩානි වියාකරෝහි	176
කෙකා ත. අමම කෙකාපෙසි	208
කෙකා ත. හි.සනි හෙයෙනි	48
කෙකා තාදිස. අරහති බාදිතායය	108
කෙකා තෙ ඉමං කෙකාසිය දිවිමොදුනි	378
කෙකාදණ්ඩකානි ගැඹුහා	38
කෙකාධ. වධිනා න කද්වී සොටනි	178
කෙකා නාමෙසා ධමේශා පුනාසොම	206
කෙකානීධ තිණ්ණ. ගරහ. උපෙනි	142

කො	පිටපැවානා
කොනීධ විනා.. න දදෙයා යාවිතො	18
කො තු බේ'ස් උපායා සෝ	66
කො තු මේ රාජකත්තාරෝ	266
කො තු මෙව ගො සබඳ	38
කො තොවීමස් ඉඩ පහැඩිනානා..	176
කො පාතුරාසි තීදිවා නහමක	94
කොසො ව තුයෙ.. විපුලො	210
කොසො ව මයෙ.. විපුලො	210
සේවස් ගතා උපරාතියා ව	4

ඩ

බණිකාන කාසු.. එලකෙහි ජාදයි	114
බන්යසිස පමතනසිස	158, 166
බන්යසිස වෛවා සුන්වා	70
බන්යෙයා ව ඉසි.. දිස්වා	68, 70
බාදුප්ප ම.. දති පසයෙ කාරී	108
බාදුප්ප ම.. දති ලහානුගාව	106
බාද.. නාගසිස මසානි	264
බ්‍රිඩි ප්‍රේක්ඩිනා ත්‍යාසු	342
බ්‍රිඩිරත්නි සමාපනනා..	136
බ්‍රිප්.. කුමාර.. ආනෙල	266
බ්‍රිපුමනෙනුපුර.. ගත්තා	330
බ්‍රිපුමනෙනුපුර.. නෙත්තා	326
බ්‍රිස්න.. ලහුවිතනානා..	398
බ්‍රිරාමලනුකාලම	282
බෙනානි අමත කාරෙන්වා	294
බෙනානි මයෙ.. විදිනානි ලොකේ	2
බෙමලාසි මහාරාජ	332

ඁ

ගඩා මේ පිදහිසින්නි	120
ගඩාය කුණුප.. දිස්වා	264
ගවු බාලෙ බමාපෙහි	298
ගවු හීරු පලායසු	26
ගෙවිත බො ක්ව.. තරමානරුපො	196
ගෙවිතවා.. න වා ගෙවිත	322
ගෙනෙනා පලොහෙන්නි	402
ගෙන්නාන පාවිනාමුබො මූහුතකා..	196
ගෙන්නා.. ඉසිනා.. විරදික්විතනානා..	166
ගම්බිර පසුන.. මනසා විවින්තාය..	176
ගම්බිරුපො තෙ වලෙනා සලොහිතො	180
	220

	ග	පිටක්වයා
ගරුසිලං ගහෙනවාන		130
ගමළයා තා පීති පතෙ පපාතා		94
ඇව් වෙ තරමානානා		242, 256
ගාලා ඉමා අනුවති සුබ්‍යභාෂණා		184, 428
ගාලා වත්සේ, ධර්ණීමතිච්චර		416
ගාරයෙහා මූහේ පක්ෂාලා		162
ගාව් ව නාව්දා පුරිසේ යථාවතෙ		78
ගිරිං නබෙන බණසි		4
දූෂ්‍යමන්ස්‍යම්බුද්ධි		74, 144
දූෂ්‍යසස් හී දූෂ්‍යමෙව සාමු		72, 74
ගොණු දෙනු ව යානා ව		390
ස		
සතාසනසමාජතා		400
සතාසනා දුමකෙනු		124
සතාසා කුණ්තරා කැංහසපා		400
ච		
චකුමාපි හී වක්කුහි		282
චණඩා අවනකා ගාවී		162, 164
චණඩාපුම්භ අවනතිසු		10
චතුස්කාණ්ඩා වතුදාරා		276
චතුඡ්‍යම් ග්‍රුමධිනාසස		262
චතුනතා යෙවුපාදය		252
චතුපද්ධ සකුණා වාපි මංසා		436
චතුරුඛිං සෙනා සුජිංසරුප		82
චනාරෝ මේ න පුරෙනති		404
චනේද ව සුරියා ව උහා ඉධාගතා		358
චනේද යථා රාජුම්බා පමුනෙනා		108
චරියා තා අනුබන්ධිසේ		138
චරියාය අයා අයෙය		138
චාතුදුසිං පක්කිදුසිං ව'ලාර		202
චාතුදුසිං පක්කිදුසිං ව රාජ		56
චාතුරුනෙනා මහාරටේ		138
චිරසස් වත් පසසාම		76
චිරසස් වත් ම නාතෙනා		166
චිරසස් වත් මේ උද්‍යාදී අභ්‍ය		100
චිරනුවුත්තුම්භ පිය මනාප		398
චොදිතෙනා පිටිරාජෙනා		16
චොරියා කයීනා භෙතා		402

	පිටප්පකා
ව	
වොරිනා බහුබූධීනා	154, 404
ඡායාපි හදුමධනාසී	262
ඡේදු තෙ රට්ටී බෝධිත් හයාහි	432
ජීවා තු තුයා හදයා	208
ඡ	
ඡටා ව කෙසා අඕනා නීවන්	6
ඡටා ව ත්‍යාස ඩැසදිස්සනොයා	224
ඡනිජ් ජානාසි පියා මලෙසා	238
ඡනිජ් නා ස්කිනු තයා මයා වා	234
ඡනිජ් නා ස්කිනු මත්ත්ස්සලාකා	64
ඡවෙන හදු ජානාතැනි	124
ඡහින් ධණ්ඩා ව දිනා ව ගුෂතකෙ	368
ඡාතරුපම්පුලුනාහුයිනා	408
ඡාතිනරානා අධමා නරිජ්	10
ඡාතිමදේ ව අතිමානිතා ව	4
ඡානාම් තෙ දිනා පැහුත්	212
ඡානාම් පුළුවනාති ජයදිසස්	106
ඡානාම් පුදු පුරිසාදකා තව්	106
ඡීගුවිජ් කුණුපා පුත්ති	280
ඡීස යුතුරන්කා අරුණුසම්මූහතෙ	370
ඡීලෙස්ස් දුබබලවසුවිසි	160
ඡීරන්නි වේ රාජරලා සුවිනා	420, 428
ඡීවගාහා ගහෙන්නාන	300
ඡේටෙයි අප මඟකීමෝ කණිටෙයි	70
ඡුතිනා ව පියා හොති	126
ඡුතිපු මිතෙනසු කතා මේ කාරා	426
ඝ	
ඝිතොහමස්ම සඩමෙසු රාජ	416
ඝ	
ඝියකුමානෙන ගතෙනන	276, 278
ඝ	
තගර ව පලාසෙන	42
තගස තෙ අහමක්චිසී	126, 128
තගස තෙ දුකුවට බාලල	298
තක්කා ඔතරණී ගබා	264
තක්කා තනු උදිකක්සු	300
තක්කා සාමුද්ධීකා මවා	266

ත	පිටකීමා
තතියමේ ගදුමධනස්ස	262
තතො එතාති රට්තාති	304
තතො අසිං ගහෙත්වාන	68
තතො කදුලිපතෙසු	88
තතො කුමාරං ආනෙසුං	266
තතො කුමාරං පාපෙසුං	270
තතො වත්තස්සා කනකතන්වූපමා	360
තතො ව මස්වා සගක්කා	176
තතො ව රාජා තරමාතො	272
තතො ව රාජා පායාසි	260, 306
තතො ජානපද සගක්කා	68
තතො'ප පටිරාජානා	136
තතො මං උරගා හනේ ගහෙත්වා	198
තතො රත්තා විවසගෙන	282, 354, 412
තතො වාතාතපේ සොරේ	304, 318
තතො සිලං ගහෙත්වාන	132
තතො සො කතිපාහුස්ස	18
තතො සො පබඩීත්වාන	70
තතො සො හරියං ආදය	68
තතො සො විමලතො ගයව	324
තතො හවේ දිනිමා රාජ්පුතෙකා	104, 108
තතො හවේ පණ්ඩරකා අවෙලං	148
තනු පක්කවෙශීතං අයෝගුලං ව	280
තනු කා නඟු කා බේඩි	10
තනුවැනි කුසුද්දරා ජබ්බිසාතො	112
තනු තිසුක මදුක්කාවේ	128
තනුදැස්සා අරඹුහුම්	36
තනුදැසා කුසුද්දරං ජබ්බිසාතො	114
තනුදැසා පොක්බරණී අදුරේ	114
තනු පක්කා සක්කිරතා	372
තනු පානායමායති	372
තනු බ්‍රාමණුමදුක්කාවේ	126
තනු වදො ව බෙන්ඩා ව	40
තනුස්ස රාජහරයා අයෝරයු	376
තනෙවට ගත වින්නපද	168, 170, 174
තනෙවට සා පොක්බරණී අදුරේ	112
තනෙවට සො උරගහෙත්වාන වාක්‍ය	112
තරා කරිස්සාම් අහං හදුනෙනා	412
තරා මං සඩවං පාලෙනු	154
තරා විධෙකෙ සමෙකුම්සාතාසේ	254
තලේව ඉසයා ඩිසිං	258

ත	පිටපත්වා
තලේව නෙගමේ හි.ස.	258
තලේව සහන මුදුරු	312
තදසු තේ බැඩිනා මොවයි.සු	196
තද හී බ්‍රහ්ම සාමා	232
තදිඛ අහිපාරක	240
තදිඛ සම්වේක්ඩසු	326
තදේව හී එතරහි ව මයා.	6
තපනි ආහනි විරෝධරේ ව	226
තමාපන නාම. දි ස්වාන	338
තමූද්වන කළුයාණි	190
තමෙන සක්කාපි තද අපුරුෂි	374
තමෙන. කිමයා තස්ව	280
තමෙන. තස්ව බාරේසි	190
තමෙව ස.සි පුනරෝච්‍ර මානලි	374
තමෙකකම්ව ආයන්.	192
තමුපධානේ බහුගෞණකම්	436
තයා තාත අනුස්සිතා	316
තයි මේ නැත් විසසාසේ	132
ත්‍යසු එකරෝ යන්නා	302
තව කාමා හී පුසසාණි	300
තවමි පුව්‍යාමි අනොමපස්ස	20
තවේ ව දැස්තමක්‍රී රාජ	100
තවේව දේව විජිතෙන	260
ත්‍යමෙව ගැජ කළුයාණි	186
ත්‍යමෙව නාසේශ්‍ය පුමුඛ	342
ත්‍යමෙව සඳහු පරදරසේවීනි	370
ත්‍ය. ව බො මේ අසක්‍රියි	88
ත්‍ය. නො ආවිකරාහි තුම්පාල	70
ත්‍ය. නො කුළුනි පුරිමාසු ජාතිසු	358
ත්‍ය. නොන්නාමා වාහිසම්බ නාරද	360
ත්‍ය. නො පිතා ව පුත්‍යානා	352
ත්‍ය. මේ.සි මාතා ව පිතා අලාර	196
ත්‍ය. ලොහිතකේඩා විහත තත්ත්වයාසේ	62, 202
තස්මා නාසිකුණා. ගවෙජ	248
තස්මා හී ජනුගමනා	278
තස්මා හී තේ නම්සේසියා	320
තස්මාහි පාපක. කමල.	90
තස්මා හී මිතනානා. නා දුබිනිතබඩ.	148
තස්මා. සඩාමසිසස්මි.	300
තස්ස අක්කිඩා කායා	278
තස්ස කාමරස. දැන්වා	66
තස්ස ව උත්තරේ පසේස	372

ත	පිටයකා
තස්ස වනෙකුපුරේ ආසි	66
තස්ස ජානනති පිතරා	90
තස්ස ඝැවුරලිං පණාමෙන්වා	130
තස්ස ත. නදනො සුන්නා	300
තස්ස ත. විවනා. සුන්නා	50, 130, 308, 328, 332, 338
තස්ස තෙජ. ව විරිය. ව	192
තස්ස තෙ සාගත. රාජ	272
තස්ස පාදේ ගහෙන්වාන්	192
තස්ස මේ අපු ස.වේගො	30
තස්ස සංඡීරපක්‍රූජ්‍යාස්	36
තස්සා උතුපිනාතාය	316
තස්සා ව ගායමානාය	66
තස්සා තද කොව්පනාය කොසියො	374
තස්සා මාතා උද්ධ්‍යාසි	294
තස්සා වෙශ්කාන එච්චායා.	282
තස්සාහ. පුරිම. බුහුම් ගුයා.	142
තස්සාහ. විවනා. නාක.	192
තස්සාසා මහති සෙනා	310
ත. ගව්පනා. තාව පිතා විදිනා	104
ත. ගති. පෙවව ගව්පනාති	274
ත. ව දිස්වාන ආයනා.	308
ත. ව දිස්වාන ආයනති.	218
ත. ව දිස්වාන කීලකනි.	218
ත. ව හරියා පලොහොසි	68
ත. ව රාජා විවාහසි	68
ත. ව සත්ත්පටා ලුණ්දු	152
ත. ව සෙනාපති. ඩේර.	350
ත. තත් අවස්ථ. කස්සුන්	270
ත. තාදිස්. කාමදදී.	136
ත. ත. අසවත්. අවිස්ථ්‍යසෙවිති.	366
ත. ත. බුම් මහාරාජ	284
ත. ත. වදම් කොසිය	356
ත. නාගක සිශ්‍යවරිත. ගණනා	60
ත. තුන කකුපසෙවිත. මුබ.	292
ත. තුන සොන්. පුපුල. සුකොටිත.	294
ත. තෙගමා ජානපද ව සැබෑ	108
ත. පස්සව. සකා ගතනා	280
ත. පුප්පේරසමනෙන්හි	92
ත. බලානා. බලසෙවය.	170
ත. බ්‍රාහමණනා. විවනා	346
ත. ඩුම්ඩාගෙසි උපතරුප.	196
ත. ම. උපවේත. සනනා.	316

ත	පිටයිවිභා
තං මෙ වතං තං පන බැහමවරිය.	200
තං යාවමානාභිස මෙකඩ නාරදේ	360
තං යානාසේයෝ අහිරැයා මාතලී	376
තං වො වදුම් භඳු. වො	134
තං සුපලවහු. උදනාරයී රථ.	374
තං හි මේ පෙකක්මානපිස	338
තා අමත ජලුවූ ලබුත්	90
තා උපෙන්ති වේචිදෙන ජනුසා	408
තා කමුවූ කායුරධරා සුවන්තා	62
තා කුලෙසු විසිබනතාරෙසු වා	408
තා බිඛ්‍යා වෙලුම් විලාකමත්කා	436
තාදියා පාසමාසජ්	328
තා දියා ආයතනමනා පුරිණුදෙද	360
තා දියා සෑබේ පරමපෘමාදිතා	364
තා නාරදෙන පරමපෘකාපිතා	360
තා තුන මේ තම්බනබා සුලොමා	292
තාය තං පාරිවියාය	320
තාලා ව මුලා ව එලා ව දේව	50
තාලා ව මුලා ව එලා ව මෙසු	222
තාවත්තියා ව යේ දේවා	192
තාවදෙව් ව තෙ ලාභා	326
තීටෙන්ති තෙ තුමුල් පසසසනතා	112
තීටෙන්ති මෙසසමානා	260
තීටෙන්තිනි මයා ව්‍යෙන්කා	416
තීතුලතානි ඔසයදෙයා	152
තීන්දුකානි වියාලානි	38, 310
තීරෝකුඩිමෙන් ගායිනා	18, 20
තීරෝකුඩිමෙන් අසන් පැවිවෙයා	66
තීපුනාක. සත්‍යසතානි පුදු	142
තුවටෙසම් දේව තව ද්‍යුසනෙනා	46
තුවටෙසම් වො පකනියා	48
තුමෙහ බොහෝ සොරවියා උලාරා	334
තුගෙකුව සත්‍යවෙශා එතෙ	58
තුරියෙහි මං භාරත යුතන්හනා.	302
තුවන්ති මාතා ව පිතා ව මයුන්	198
තුව. තු සෙවකී ක්‍රමනුත්තරා'සි	236
තෙ අව්‍යාමනෙනා තීටෙන්ති	240
තෙ අරෝගේ අනුයාකෙන්	282
තෙජ්වා'සි හි නාරෝ විවක්මෙනා	334, 354
තෙත් තත් කන්දිනා රෝදින් නාගා	408
තෙදියා පුඡුයා සබනාසේ	116
තෙ දෙවවිජ්‍යා සුඩුමාලරුපා	344

ත

පිටයිච්චා

තෙ තුන තාපුපත්‍රිහේ කළමෙක	294
තෙ තුන මේ අසිතෙ වෙළැනගෙ	292
තෙ කුණුර ගතෙ පක්වී	340
තෙ පතනයි අධ්‍යාක්ෂිතයා	282
තෙ පත්තිතා පමුතෙනන	336, 354
තෙ ඩුනපුත්‍රා ප්‍රවාන්	276
තෙ ප්‍රවායනී නිරය	212
තෙ සත්තු අභිස ක්‍රියාකාලීන	324
තෙසාහ පුබවරියෙසු	304
තෙස අයාමයා ඩුම්	276
තෙස උඩිනු භාණු	334
තෙස කක්ෂිතාපතෙන්	330
තෙස විනාන නාරදේවම්පෙක්	198
තෙස සොකවිසානාය	334
තෙ හි තුන මරිසෙන්	26, 28

ඕ

එනෑක්වෙරන ගිතෙන	318
එලෙ ව නිතෙන ව වපනනි බිජ	2
එලෙ යථා වාරි ජනීන්ද වලව	144
ලීයා ගුණය න සංසෙයයා	74, 144
ලී සාතකා යය විමේ පාරදීකා	364
ලින හි විතත යථා වානරස්ස	398

ද

දැනුහිතයා නිවාරෙනනි	134
දඳුමලමානා යසසා යසස්සීනී	368
දුම් තෙ ගාමවරානි පක්දී	100
දනුව ව තෘප්ප දැයුද්ධීතෙයාව	226
දම්ම නිස්වසත ලුදු	30, 56
දලාසම් මූලෙ විසතෙ විරුදෙන	50
දලිදා ආනුර වාපි	392
දෙසවිමාවස්ස දසා	10
දහරෙස්සව මේ තාත	270
දහරා විය අලඩාර	136
දන ව පියවාව ව	320
දනුව උපගහානුව ව	332
දන දම වාගමලෝප සංගම	368
දන සිල පරිඛවාග	352
දසො ව පක්දීස්ස යසස්සී බාලො	26
දිනනා මේ දන බහුදා බහුනා	426, 428

ද	පිටපෑවිකා
දිබෙබේබිරතියා ව නෘත්තෙ	410
දිබෙබේබිරතියා ව දුලුහා	410
දිසා වත්සේසා විදිසා වත්සේසා	110
දිසවා අහිභව අගෝ.	350
දිසවාන නාග්‍යස ගති ඩීති ව	114
දිසවාන දැනැනුනි ගුරුත්තම්සස	118
දිසවා නිසිසුනා රාජානා.	272, 330
දිසවා එල් දුවලිතසස රාජ	10
දිස්බා මයා මානුසිකාපි කාමා	204
දිසවා ප්‍රශ්‍රා පසන්නානා.	344
දිසා කම්බිතලාභාසා	188
දිප යො න අජ්ංගස්ස්	264
දුනියම්පි භද්‍රමධනසස	262
දුද්දසී අප්පකරෝසි	128
දුබ්ලාසිතඛුනි තෙ ජමේ	160
දුමපල්ලානෙව පතනත් මාණුවා	84, 204
දුම් යථා සාදුපල්ල අරණෝනු	22
දුමසස තුළුපනිහා පහසුසරා	228
දුලපෙදි මේ ආසි පූතසොම	206, 208
දුවිධා ජානා උරපා	188
දුතා විධාවත්තු දිසා වත්සේසා	12
දුරෝ අපසසි ගේරෝව	14
දුරෝ පුතා නො ඉසයො සමාගතා	176
දෙප ලුදුසස වක්‍රාති	344
දෙවතානුසි ගනධිඹිකා	270, 304
දෙවරාජ කිමෙව කු.	186
දෙවිදිපතොසි මහානුභාවා	62, 202
දෙහලේ මේ මහාරාජ	110
ද්‍රාව්‍යසතානි වසසානි	246
දෙව ව සාදිසියා හරියා	32, 56
දෙව ව තාත පදුකානි	168

ඩ

ඩභ්ජ්ං දිනා රජත් ජාතරුප.	96
ධිනරටෙය ව දිසවාන	324
ධිනරට්බා ලභාරාජ	328, 330
ධිනා වජේ යො පන අභ්‍යගහනු	434
ධිනාසි දිනකාමානා	318
ධිනුග්‍යභානා පවර.	136
ධිනුග්‍යභානා පවරෝ	136
ධිල් වර මහාරාජ	172, 174, 244, 246
ධිල් වරෝ ජානපද	258

	පිටයිඩුවා
ධම්මන්තරී වෙතරණී ව හොඳෝ	86
ධම්මතිසාරං ව මනොවිසාත්	238
ධම්මනා කිර නෙසාදා	334
ධම්මනා නැයෙන සුගතෙන ලව්‍යසි	370
ධම්මනා මොවෙමි අසාහසෙන	56
ධම්මනා මොවෙහි අසාහසෙන	56
ධම්මනා තො අධමේල්න	118
ධම්මනා බුශමදන්තස්ස	162
ධම්මනා හාසිතා ගාලා	18
ධම්මා පලෝ මහාරාජ	274
ධම්මා හලේ රක්ඩති දම්මවාරිං	86
ධංකා ගෙරණ්ඩකා ගිර්ස්කී	284
ධිතා නයං කස්ස සුනානු හොති	230
ධිරා ව බාලා ව හලේ ජනිජ්	20

න

න අත්ත ගෙතු න ධිනස්ස කාරණා	412
න කපුඩා මාතලි මයා භූජ්ඡ්‍යේතුං	364
න ක්ලේනා වා වචසාව තාත	104
න කාමකාමා න හයා න දෙසා	194
න බස්සීයෙනි නපි බුම්පෙන්නානි	84
නගරවෑසී නාගෝ හස්මං කරෙයා	56
නගුන්තමේ ගිරිවිටර ගඹුමාදනා	358
න ග්‍රුයාමන්ඩ් විවරෙයා	74, 144
න ව තේ තාදිසා මින්නා	326
න වන්සේ මොකේබා මම වික්‍රා යෙන	102
න වන්සේ සතෙනා අමරෝ පළබා	142
න ව මයා ජීත්තා හදයා	208
න වාගමනා පරමන්සේ	20
න වාපාහං අධමේල්න	242
න වාහමෙන් අභිරෝජ්‍යාමි	242
න වාහමෙන් ඉව්‍යාමි	326
න වාහමෙන් යසසා දුම්	16
න වාහං විනෙනා සුතමඟ්ඡ්‍යෙනා මේ	8
න වාහං න ග්‍රේසසාමි	186
න වාහං විදුව් මෙඹුනු	90
න වෙව මේ තු බැඳෙකාසි	326
න ජ්‍රේහ න ජ්‍රපෙ මතෙනා	190
නජ්පා ව තේ'මා පුළුලෙළාම මව්‍යා	62
න තං වරං අරහති ජනු දතු	430, 434

න	පිටයුණු
න තා එකසේ න දීනා...	400
න තා එව්. පජානාත්ති	186
න තා පජානාති කනා න කිවට්.	398
න තෙ අහිසර්. පසෙසේ	346
න තෙ කටයුති හින්තාති	222
න තෙ පුත්තා හටියෝනි	158
න තෙ සමසම්. පසෙසේ	190
නන්දී තාස්. විනයෝ න සාචරෝ	406
නඩීන්දීනා. පියෝ නාම	402
න දුකිර්. කිසුෂ්මහෙන් මෙහෙදු	106
න නා. සකක්කාප් අක්කාත්.	122
න නු ක්. අවවා ලුද්	30
න පක්කාභාලෝ හඳුනෙනා	190
න පණධිතා ද්‍රීගුණ්. ආභු වාක්‍යා	432
න පිළිතා අකුදුකෙබින දිරා	236
න පුත්තාහෙතු න ධනසේ හෙතු	62, 202
නභා ව දුරෝ පයිලී ව දුරෝ	420, 428
නභා එලෙයා උදායී විසුසේසේ	58, 418
න හාසමානා. ජානනි	440
න ම'ඡු මනානා පටිහති තාත	228
න මෙශ්ජර් යස්. පතෙනා	348
න මනායෝග න කසාවයෝග	220
න මේ අකාසී වවනා	294
න මේ අනෙකාපි රෙශ්ජ්න	304
න මේ අහිසරෙනා'නෙකා	346
න මේ ඉදා. තරා දුකුං	152
න මේ බල්. මූකුරුමය්. ධරෙති	224
න මේ දුනියා ඉදමන් කොසිය	366
න මේ දුබැඩිත්. මූහුම	160
න මේ දෙස්සා උහා වක්කු	16
න මේ පිනා වා අපවාපි මානා	100
න මේ පියා අපවීයා වාපි හොති	148
න මේ හයා අනවගතා. මහන්තා	202
න මේ සුතා වා දිවයා වා	338
නමො කත්තාන භුතානා	312
නමින් ගෙවී න ගැඩිලේ	54
නමින් දෙගෙවා න ගැඩිලේ	270, 304
නමින් වෙන් න වත්ත්වාලි	296
නයිමසල්. කුමුහසල්. දයි වා මධු. වා	100
න යුරුවිමානා න බලෙන වහෝතා	438
නරානමාරාමකරාසු නාරිසු	396
නවපත්තාවනා. දුලල්	190

න	පිටපැව්‍ය
න විසසේස ඉවශේති මතනි පොසො	400
න විසසේස රාමකරුපු නාරිපු	402
න විසසේස සාබ පුරාණ සත්තා	402
න වූයෙමානා යොතෙන	88
න වේ පිය මෙති ජනින්ද තාදිසො	432
න වේ රැදනකි මත්මතෙනා සපස්සැකු	416
න සතනි දේවා පවසනි තුන	182
න සප්පිකුමෙහා තමේ තෙලකුමෙහා	94
න සත්බැහුමෙසු විධෙනතු රහඩ්	164
න සාමු බෙලවා බාලෝ	22
න සා සහා යැඩා න සතනි සතෙනා	438
න සිපුමෙත් විද්‍යාති භෞග	22
න යො රාජා යො අපේයා ජීනාති	438
න භායනේ බාදිතු මැයෙනා පවුනා	422
න ග තුන යො බාරිවිධා අහාසි	228
න හි ධෙමෙමා අධෙමෙමා ව	86
න හි තුන අය බුජා	290
න හි තුනය රාජ්පුත්‍රා	290
න හිරණ්‍ය සුවත්තෙම් වා	346
න හි ස සහා පත්‍රිත්තු	212
න හි යො සස්සා භනතු	210
න හෙනම්තු මහත්පි යෙනා	178
න හෙන ධම්ම සිවිරාජ ව්‍යුත්	240
නාගො අය නීයති භෞතනාත්	194
නාගො යථා පත්‍රිමෙත්ත්ව බූසනා	12
නාවචනවණ්ඩා න බහුන කතා	400
නාක්කුත්‍ර විඩුරා රාජ	120
නාතිදීසා සුෂසමිත්තා	188
නාධිඡලදු න පරිනාමජ මෙ	200
නානා දුමගනාකි මැගුණ	88
නානා රුකෙකුහි සක්කුත්තනා	60
නානුමිතෙනා ගරු අත්	142
නාපර්ජකීම් දුමුබ	348
නාය වියෝ තාරකරාජ සතනිහො	84
නාහ අනාගත දීසා	352
නාහ කාසිපති හීතො	346
නාහ ගම්සසාම් ඉතො කුසාවති	286
නාහ දුක්කිකාමා රාජ	218
නාහ දුක්කිපරෙතොති	32,236
නාහ රොහනා ගවුතාම්	26, 28
නිස්බන්නපාද විසිබානුවාරනි	396
නිකාවිපා පක්විකකුදාති	272

න	පිටයිඩිකා
නිවෙසනා කස්ස තුද් දැනැනු	230
නිසමම බහුගෝ රාජා	52
නිසමම ව කතා කමල.	52
නිසමම දණ්ඩ ප්‍රශ්නයෙයා ඉංසෑරේරා	52
නිසිලේ'පි රහොදුනී	38
නිහත් සො රුක්කිල්ලා පර්බූ	226
තුන තාරකවත්තුන්හේ	150
තොකඩා ගිවා තේ කාරෙස්සා.	288
තොතා මිතා උගේතො රට්ටූලා	244
තෙරුව අවිසෙසා ව	390
තෙව කිහුම් න පි විකාශිතාම්	354
තෙව හිතා කාසිපත්ති	348
තෙවාගමෙනානමනුෂ්‍යනාම්	416
තෙවාගමෙන් අභිසඳහාම්	418
තෙස ධමේලා මහාරාජ	158, 322
තො වේ අන්තර්ගොගෙන	338
තො වේ තුව් උස්සහස ජනින්ද	12
තො වේ තුව් මහෙසෙයා.	150

ප

පඩිනා රාජා අතිකකුගත්තා	272
පඛෙකව පොස් පලිසේ ව්‍යුසනකා.	80
පඛෙකා ව තස්ස තුස්ද තුස්නොයා	226
පඛෙකා ව කාමා පලිපො ව කාමා	76
ප්‍රවිකුණින් තොසාදේ	332
පක්කිකාමගුණසාකගොවරා	406
පක්කා පක්කිනාධා හස්බා	424
පක්කා පණ්ඩිතා මයා හදමනාහා	24
පක්කා පණ්ඩිතා සමාගතා	70
පක්කාමණි හඳුමධනස්ස	262
පක්කිආලරාජා මිගව් පවිචේයා	102
පක්කා. ව බො අසුසුසා.	170
පක්කියිහින්නී එතා	206
පක්කියුපෙන් සිරියා විනිනා.	20
පක්කි සුත් විනිඩිනී	170
පක්කි හි සෙට්ටා කුසලා වදන්නී	182
පක්කිවෙශ්කි මගාසධොනී	72
පවිගෙහින් ය. දිනකා.	310
පයිමෙන්ව විත්ත.	166
පත්තාසු මයා භාතො	304
පනෙව පත්තා සෙට්ටා	32, 336

ප	පිටපෑචා
පදෙධා භුම්මිනැලිස්සම්.	138
පහාවතිං ව ආදිය	302
පහාවති වණ්ඩපලොහිතා තව	286
පහිනතා පගසරිංසු මේ	134
පමනකා පරදුරේසු	318
පරම කාරුඹූජ්‍යතා පතනා	128
පරස්ස වා අතකනා වා පි හෙතු	24
පරාවතත්තාතා ව හවති කුඩාම්	394
පරිපසොකා තෙ ගබඩා	208
පරිපසොකා මේ ගබඩා	208
පරිසායම්පි මේ අයෙකු	138
පරෝසතා බණ්ඩා තෙ ගහිනා	430
පරෝසතා බණනියා මේ ගහිනා	430
පරෝසතා ජානපද	306, 312
පලාසාද ව ගවජා	372
පලුවිතා පහිණි බිජා	190
පවාසමස්ස වණ්ඩනි	394
පවිවේලනි කාසිරම්ඡ්‍යා	60
පසන්නමෙව සේවේයා	248
පස්සනාතු නො මහාසංඝා	326
පස්සාමි පොසා අලසා මහගස්ස.	366
පස්සාමි වොහා දහරී කුමාරි	78
පහාරවරබේතතාක්ෂා	258
පහුතා මේ දිනා යකා	18
පාකඟයා ව සුමුඛ	340
පාණා වජනත් සනෙනා නාමි ධමම්	404
පාණිස්සරා මුත්ත්වා ව	358
පාණිස්සරා කුමෙහුදුනා නිසිලේ	436
පාගෙනා තෙ පාණුමහා නිමිස්ස.	104
පාගෙනා ව බො උගෙනෙන සුරියමහී	46
පාගෙනා ව පාතරාසම්පි	188
පාපානි කමලාති කරෝති බාලෙ	20
පාසාණසාරා බණසි	288
පාසාණෙනා තුළ තෙ හදයේ	288
පාසාදවාසා පයවිගවාස්සා	424
පිඩියානී සත්බලොකිස්සරස්ස	398
පිතරං මේ ජනෙන්ඩා ව	312
පිනා ව මාතා ව උපවේනා මේ	426
පිනා මම් මූල එලෙසනා ගතෙනා	222
පිතු ව නානු සුප්පියෙයා	316
පිතුස්ස වවනා සුන්වා	298
පිය මේ මානුසා මෘසා	432
පියා මේ මානුසා කාමා	264

	පිටපත්වා
පියෙහි මේ ආසි සුපණුරාජා	148
පියෝ ව සැබුසොව්ස්ස්	350
පිනිනා තෙනා ලාභෙනා	302
පුකුසුසුප්පරිසස් තේ ජනින්ද	72
පුස්සුවිධිස අමරා න වමහි	234
පුණුරුම් වෙම් පයවිං ධගෙනා	400
පුණා ව දරා ව'නුජ්ඡිවිනො ව	204
පුණාපි තුයෙනා බහවෙ	206
පුගෙනාහි ව මේ එතෙහි	208
පුගෙනා ව මාතරං හත්තා	280
පුගෙනා තවාය තරුණෙනා සුඩමෙ	54
පුච්ච රසදී ගොන්නි	316
පුරකීමෙනා ධාවන්නි	276
පුරාය අමෙන අවවිති	186
පුරින්දද භූතපත් යසස්සි	176
පුරිම දිස කා ක්‍රි පහාසි දෙව තේ	364
පුත්තිමංස කුසගෙනා	42
පෙසිනා රාජීනා දුනා	48
පොසෙනා තේ ජනෙන්නි ව	134
ආ	
ඒන් ජනපද ගත්තා	218
ඇ	
බකස්ස ව පාවාරිකස්ස රසේස්සු	396
බලං පක්දුවිධි ලොකේ	170
බලිසං හි සො නීණිලති	356
බවෙන්තු මුහුමදත්තස්ස	160
බහුත් වසසුප්පගානි	310
බහුත් සමණහදානි	264
බහුත් බන්ත්යා ජීතා	158
බහුත් මේ දනතුයුගා උලාරා	116
බහුත් මේ රාජකුලමත් සත්ති	112
බාරාණ සස්ස අහුරාජා	126
බිජුස්සරා නාතිවිස්ස වයිවාකොයා	226
මුහුමලොකා විවිධාන	64
මුහුමානි මාවාපිතරා	320
මුහා උප්පවාරුමුබා කුතොසි	106
මුහුමලොනා ව අධීයාන	404

හසෙක්‍රී අයං මෙනුසේනා	132
හජේ හජතතා පුරිසං	248
හණං කැඳුණුසුබං වාචං	30
භාතරෝපාම් මහාරාජ	40
භාතරෝ ගොන් මේ පුද්	28
හදුකාරෝ ව මේ පුතෙනා	120
හදුකො වතයං පක්වී	40
හයදුනා නාගවධෙන අවශ්‍ය	116
හයනුතු තෙ අනවගතං මහනා	202
හය හී සේවයිස් වලවා බමෙල	178
හරියා වෙ පුරිසං ව්‍යුත්	144
හරියා මලෙතා නිසනා උඩාර	198
හරියාසු පොලසා සඳිසිසු පෙකඩවා	368
හලුවැටියා නාම අහොසි රාජා	42
හවනා. විද්‍යී ගොන් ව	314
හවන්නී මිතනානී අරෝ න ගොන්	230
හවනු කවිතු මහාසකු	332
හවනු විතෙනා සුතමස්සදගතා තෙ	8
හාසයය ජොතයේ ධමල්	440
හිකානී කටයානී පුතෙනා ව අග්‍රී	222
හියෙයා මං ආවිසී පිති	18
හුණුසුසු ගොගේ විපුල්‍යලේල කුමාර	50
හුතනා ව සා ද්‍රාදස හන්නී පාපකේ	362
හුතනා මේ ගොගා නීදිවයි දෙව්	52
හුතනී මේ හුතපත්නී නමස්සතෙනා	234
හෙකුඛ නාසං අතිකෘස රුත්	202
හෙරී මූදිඩා පෙනවා ව සඩා	60
හොගබලං ව දිසාව්	170
හොගනා ව රටෙයි විජිතෙනා	304

මඹක් නානිකෙ සමපටිගෙ	38
මඟයා සඩිවුමුතනං ව	354
මංකීමයා සොවණුස්මයා උඩාරා	198
මණී මලං විෂුෂනී ලොහින්ඩියා	204
මණඩවිස බාලොසි පරිනපහසුකු	6
මතං වරෙයා පරිපුදිසිලා	418
මතනා ගජා හිතනාගලා පහිනනා	82
මද පමාදේ ජායෙර	158
මනසා අගමා ඉන්දං	190
මනසා වේ පදුවෙයින	278

ම	පිටපස්කා
මයමෙකරනා විප්පවහිමා පුද්	44
මයුරංගොජ්ඡාහිරදේ	296
මයෝවිතා ජාතාපද	136
මයෙම්පි ධනා පසුතා	210
මරණ වා තයා සඳීම	322
මලල් ගිරි පණ්ඩිරකා නිකුට්	42
මහාගණාය හත්තා මේ	338
මහාරුක්කුස්ස එලිනො	256
මහාරුක්කුප්පම රටයි	256
මහිඳිය ආගමනා අහොසි	184
මංසකාජ අවහාය	122
මංසොදනා සපැඩ්පාය ව භුජ්	100
මා ව වෙගෙන කිවිවාති	168
මාණව අලිරුපොසි	414
මාතර පස්ම දූෂ්චර	134
මාතා ව පුත්‍යනා තරුණෝ තනුජ	146
මා තාත ඉස්සරාමහිති	168
මාතා දිපද ජනින්දලසටයි	72
මාතා පිතා ව භාතා ව	314
මාතා පිතා පරමා බ්‍රහ්මවාතා	144
මාතා පිතා හගිනී හාතරෝ ව	144
මාතා පුතෙනා සඩුක්ද්‍රී	302
මාතු ව මේ රුදුන්ත්‍යා	210
මාතු භරියාය භානුවා	140
මා තෙ අධිසර මුළුව	168
මා ක්‍ර වශයේ රුදී	208
මාදිසස්ස නා ත්‍ර ජ්‍යා	298
මා නා දහරෝති උස්සුසි	122
මා නා රුළුපන පාමෙසි	290, 292
මානාතිමානා කලුගාති පෙසුනි	96
මා නො අජ්‍ර විකන්ස්සු	342
මා නො දෙව අද විකුණ්	16
මා භායි පතනා සෙටකි	338, 344
මා මේ කුණ්කි මහාවිර	192
මායාකාරා රඛම්මෙස්කි කරෝනතා	86
මායා චෙව්සා මේවි ව	342
මායෙහා ම කරි භදුනෙනා	132
මාසු පුවේව රනිකීලිතාති	216
මාල ව ගස් ව විලෙපනා ව	200
මාලි නිරීටි කායුරී	92
මාලෙව ත්‍ර අධමෙක	132

මිගලුලේස්ස් මහාරාජා	36
මිගිව ගනකා සරවාපධාරිනා	366
මිසේසි දේවා තා යාචනී	186
මුබං ව තස්ස භුසදස්සිනොයා	224
මුත්‍යනානාං ව වාහසුහස්සානී පක්‍රී	64
මුත්‍යනා ව සෙළ පොරිසාදස්සි හස්‍යා	426
මුත්‍යනා තුව් පොරිසාදස්සි හස්‍යා	418, 424, 426
මුත්‍යනා ව මෙම්යාකො නාගෝ	58
මුත්‍යනා ව සෙළ පුරිසාදස්සි හස්‍යා	102
මුත්‍යනා න ඉවිත් ඔබේඩිතු	342
මුත්‍යනාසි හස්‍යා වාලානං	132
මුත්‍ය තාසං යථා සවිවං	402
මුත්‍යවාදං පුරකුත්තා	348
මෙත්‍යං විත්තකුලී හාවේල්	216
මොසං වස්ස පුතං හොති	356

යක්කා ව මේ පුතක මකංසු එවං	6
යක්කා පිසාවා අර්ථාපි පෙතා	84
යක්කා ගලේ සනතී මහාත්‍යභාවා	6
යක්කා පිසාවෙට අර්ථාපි පෙතෙ	84
යතො පි ආගතො අයෝ	140
යක්සසු ගෙරි නාදිනි	294
යථා ආරක්ෂකං නාගං	270
යථා උදයමාදිවෙවා	314
යථා ව මුදායං සුමුළුබා	334
යථා චොරෝ යථා දිශේදා	390
යථා තං සිවයේ සබඳව	16
යථා නදි ව පජේෂා ව	400
යථාපි අස්ස නාගරං මහත්‍යං	144
යථාපි වෙශේ විමලෝ	122
යථා පිතා වා අලවාපි මාතා	436
යථාපි තේ ධතරවයා	414
යථාපි නාවං පුරිසාදකමක්	76
යථාපි පාවකො බුහෙම	124
යථාපි මාතා ව පිතා ව පුතකං	12
යථාපි මාතු ව පිතු අගාරේ	204
යථාපි රමුකො මාසේ	122
යථාපි හිමවා බුහෙම	124
යථා මහාවාරිධිරෝ	88
යථා රසකමාගමම	438
යථා සාමුද්‍යීකං නාවං	270

යලාහං තව මාගමම	438
යද උමහයමානා මං	288
යද ව පරිබුරුස්සීනා	316
යද ව සේ පකිරති තා ජටායෙ	224
යද තා පසුයන් සමෙක්මානා	398
යදදියං තං තීටියන්	234
යද නා පසුයන් සමෙක්මානා	398
යද පරාහවා හොති	32, 324
යද මං දැකුවේ කනා	288
යද පුත්‍රාපි පුපිනෙ	316
යදී වස්සසතං දෙවා	254
යනනු පාසෙන මහනා	324
යනනුනිමං දදෙයුං පහඹකරං	210
යම්දසා ව දැහරිං කුමාරිං	118
යමන්නපානෙ විපුලස්මි ඕහිතෙන	156
යමාභු දෙවෙසු සුජම්පත්තිනි	14, 174
යමාභු නාන්චීරියන්	254
යමුණුගේතෙහෝ උරගොති වාභු	56
යමෙකරක්තිං අනුතප්පලෙත්	44
යමෙකරක්තිං පයිමං	82
යමෙතම්සකා උදිධිං මහනා	22
යයිමං නාදිං පසුයසි සිසසොතං	44
යසමා ව මේ අනාධිමනොසිසාමි	106
යසමා ව වස්සති දෙවා	256
යසමා ව වාරි ගම්භිරං	130
යසමා ව විරියං අන්	254
යසමා ව සඩහනා එතෙන	320
යසස අසිසසහසිසානි	298
යසස උසහසරසානි	298
යසස ක්වං භතකො රසේකු	340
යසස ඔබනුසහස්‍යානි	298
යසස නාගසහස්‍යානි	296
යසස රථසහස්‍යානි	298
යසස රැකුඩිස් ජ්‍යාය	252
යසස ලොහිතකා තාලා	344
යසස සසි සක්වී මරණෙන රාජ	76
යස්සාහමිව්‍යාමි සුඩං මහාමුනි	364
යස්සා හී ධමලං පුරිසා විජඳකු	434
යං එතා උපසෙවනා	70
යා කරෙයා කුපිතෙනා දියො දිසා	408
යං කිවවං පරමෙ මිනෙන	334

ය	පිටපෑවාසා
යං කිසේ උගනෙනා තීරේ	90
යං කිසේ දුකුඩා ව සුඩා ව එනෙනා	238
යං කිසේ රතනා අනුමැති	354
යං බලු ධමමධිනා	332
යං ව මාතුධිනා ගොනී	318
යං වෙ තා උපසේවන්නී	406
යං වෙ දියුවා කණ්ඩාරි-කින්තරානා	396
යං තා අප්‍රූවුමිහ අක්කිනායි තෙනා	26
යං තෙ කතා මාභමණස්ස බිනාසා	102
යං කුං තාත තපෙ කමල්	166
යං කුං පති තීසිනෙනායි	88
යං දණ්ඩකාරක්‍රුජගතස්ස මාතා	104
යං න කක්ෂිනා දදිවිත්	322
යං නරං උපරමත්නී නාරියෝ	406
යං පසු බිරං ජ්‍යෙෂ්ඨිනී	162
යං පසු පසුපාලස්ස	164
යං මතුස්සා විවිශ්චත්නී	98
යං මං සෙළ යාවිතු ආග	18
යං යං හි අවාරං ගවුත්නී	276
යං යං හි රාජ හජනී	40
යං යාවමානා න ලැහන්නී පුලෙකා	98
යං වූදෙනි උපස්සිනා	342
යං වෙ පිවිනා හනෙයා පොසේ	98
යං වෙ පිනා අග්‍රදඩ්සා සයන්නී	96
යං වෙ පිනා අවෙලුකොට නනෙනා	94
යං වෙ පිනා අන්කවේශ්‍රුපුත්‍රනා	98
යං වෙ පිනා උස්සුපා ආවිලුප්‍රක්‍රියා	96
යං වෙ පිනා එකුටුපා සයන්නී	98
යං වෙ පිනා වින්සස්ම් අනෙසමානා	94
යං වෙ පිනා දුවවිතං වරන්නී	98
යං වෙ පිනා දුවයිරුපාව නාරී	96
යං වෙ පිනා දුවයිරුපාව පොසේ	96
යං වෙ පිනා පතනකුඩාධා සයන්නී	98
යං වෙ පිනා පුබිදෙවා පමණා	100
යං වෙ පිනා පෙසනා පෙසයනෙනා	98
යං වෙ පිනා භාගීයා අභාසනෙයා	96
යං වෙ පිනා වූවේය පවේදමානා	94
යං සාලුවනාස්ම් සෙනැලුකා	72
යං හි කිසේ මතුස්සේසු	242
යං හි යාවෙ තං හි දමද	16

ය	පිටපසකා
යා ඉමා රෙනෙයා පූති සකනාදා	298
යා කාවි නැඹා ගබඳමිස්සවිනාන්	22
යා ව නිලෙලාකන්සිලා	392
යාවනෙනා පුරිස්ස්සන්	74
යාව ගරියා ධනකකීනා	282
යාදීයා කුරුතෙන මිනා	40
යානාකුම් වත්දී ලදා	264
යානි ස ව්‍යානි දිපදින්ද	18
යා පුණුණමාසේ මිගමන්දලාවනා	232
යාවතා කසි ගොරන්තා	188
යාවනෙනා උද්ධින්දුන්	134
යාවනෙනා පුරිස්සන්	144
යාව මනුස්සලාකස්සි	88
යා සිලවනි අනාස්ස්ධෙයා	70
යාහා පුෂ්චෑ නියාමී	210
යුතෙන දේව රමේ දෙහි	16
යුතෙනා රෝරා මහාරාජ	38
යුවා සුජාතෙනා සුමුව්ලා සුද්ධ්‍යනා	78

යෙ

යෙ කුණුජරා සත්‍ය සෙනා උලාරා	154
යෙ කෙවි මානුසා කාමා	110
යෙ කෙවිමේ අන්තේ රසා පථවා	424
යෙ කෙවිමේ මව්‍යරිනා කදිරියා	358
යෙ කෙවිමේ සුහානිමාසයානා	358
යෙ බන්තධම්ම කුසලා හවනත්	424
යෙ බන්සියාසේ ඉඩ භුමිපාලා	430
යෙ ගුයාමින්නා ආකිණුණවාවා	144
යෙ ව කාමේ පහන්තා	264
යෙ ව ධම්මස් කුසලා	314
යෙනා අනෙන ආගක්ෂී	14
යෙ නොවිනා ජානපදා	136
යෙ මං යාවිතුමායන්	284
යෙ මිගෙන මිගා ගනත්	284
යෙ ව්‍යධා අඛඟනිකකනානා	348
යෙ වසනානි සමිනාරෝ	312
යෙ විප්පමුන්නා අනව්‍යාජෙෂාපිනා	54
යෙ වුළුවිස් පරිභාසන්නා	278
යෙයා රාජෝ ව දෙසා ව	8

යො	පිටපෑවා
යො අතනුශේකුව න පරස්ස දුකුවා	236
යො ඉස්සරාමනීති කරෙන්න පාප.	236
යො ක්විජගසස ආත්‍යරසස	70
යො බණ්ඩයෝ ප්‍රච්චේත්. අමෙශයි	180
යොගපුදෙයාගසඩිනාත.	172
යො ගුණුම තත්ත්ව. පරිරක්ඩිනොයා.	140
යො ව අරියරුද්. හාසය	348
යො ව එතානි යානානි	126
යො ව ත. තාත රසක්යා	168
යො ව කු. සැබ්දිනා හෙතු	34
යො ව ධමු විහාරකුදු	172
යො ව රාජා අධිමලටෝ	258
යො ව රාජා ජ්‍යෙෂ්ඨයද්	256
යො ව වන්තාකසාවසස	114
යො ව ව්‍යුහසහස්‍රානා.	278
යොජයනු රමේ අස්ස	300
යොජනනු වේ රාජරලේ	8
යොජනනු වේ රාජරලේ සුවිනෙනා	60
යොජනී සාරලී යානා.	18
යො තසස ආයි පලුලුබේනා	192
යො තෙ කතො සංගරෝ මූහුමලනෙනා	418
යො'ධ ධමු. නිරංකනා	262
යො'නතනනා මරණ. මුරුකුඩි කු.	428
යො තෙව නින්දා. න පුනරාස්ස.	238
යො ව පැබිඳින. හනති	278
යො පාපක. කමලකර. මකුමස්සා	234
යො පිබිඳිම.පිනෙනා හානි	92
යො පුතෙනා කාපිරාජස්ස	150
යො මූහුමලසසානි	296
යො හඳුනා. න හඳනි	248
යො මංසහෙතු ලිගව. වරෙයා	424
යො මිගෙන මිග. හකනි	348
යො මේ කතො සඩාරෝ මූහුමලනෙනා	420
යො රාජා අධිමලටෝ	278
යො ලොහා පිතර. හකනි	278
යො වේ ඉවිජති කාමෙනා	316
යො වේ කතකුදු කතලවිදි දිරෝ	182
යො වේ දස්ස'නති ව්‍යවාන	16
යො වේ නරෝ සුඟද. මණ්ඩිමානෙනා	142

යො	පිටපෑචිකා
යො වේ පිය.. මේ'නි පියානුකඩී	432
යො වේ හදයස්ස පැදිගු	72
යො සභ්‍යෙන පැබැඳීන අවස්ථායි	180
යො සභ්‍යලාක.. වරතො මහාමුනි	362
යොහ.. අස්ථික්ද ධලමක්ද	120
යොහින්වියා වා පුරිසස්ස වා පන	364
යො හින්ව පුරිස්සයෙග.	92

ර

රසෙකුහා.. පහිතො දුතො	120, 122, 126
රසු.. ව පටිපන්නායා	118
රන්න.. ව චොරා බාදනති	160, 162, 164
රමසුෂු හිසකාවරියාය පුනා	54
රමල.. ව තෙ ආවසන.. කරුණකු	10
රසානම සැස්දතර.. එත..	414
රාජපුගතො ව උස්සාතො	68
රාජා අහොයි.. මගධානම්සසරා	200
රාජා බො.. පැබැඳීතො	216
රාජා ව පයලී.. සබඩ..	404
රාජා ව පැබැජුමරාවයිස්	80
රාජාහිරාජා මනොජා	310
රාජා මේ සො දිජා මිත්ත	324, 338
රාජා මේ සො දිජා මිත්තා	34
රුකුණාගෙහනා බුදුකෙනු පුප්පීතා	370
රුප්පප්පට ප්‍රිමටයිව	88

ල

ලඳවාරෝ කතොකාසො	138
ලඳා පුබ.. මජ්ජිනි අප්පපෙකුණු	22
ශ්‍රද්ධ ගේ ඉමෙ සකුණා	344
ශ්‍රද්ධප්ප්‍රා ත්‍රිසාමෙල	110
ශ්‍රද්ධ දේව සමායනතා	110
ලොකවිත්තමලිනා හී නාරියො	406

ව

වවත්තාවලි සවියාසා	128
ව්‍යුත්තිතො මයා ව්‍යු. අනුතාර..	14
වධිස්ස මේ තත්ති පරාමසන්තා	114
වනෙ එල.. ව මූල.. ව	306
වන්දින්වා සො පිතර.. මාතර.. ව	422
වන්ද.. අහ.. පැබැතරාජසේවය..	154

විනෙළු ඉංජිවරී සාමා	154
විනෙළු භාගිරහී ගබඳ	154
විනෙළු සිහේ ව බ්‍රූමසේ ව	152
වරං වෛ මේ අදේ සක්කා	192
වාත්සිජ් රටයියාධිප ගව්පමානො	194
වාත්සිනානි ගක්කාසියි	128
වාතක්කා ජාලෙන නාරෝ පරාමයේ	404
වාතනා ව ගක්කාමාදැනි	340
වාලුමිගානුවරිනො	128
වේකිණෙක්වාව් අනිග්‍රහමනනා	140
වේවිතුප්පං හි වහා සුතං මයා	228
වේශ්ඨාධිරා සොරමධියමානා	86
වේදෑදා ව නාගො කොක්කීමනාදිසොරං	114
වේනාපි ද්‍රානා තුව වවනා ජනින්දු	58
වේනාන්නවිනා කුපිතිද්‍රායා'සි	56
වේමදේ තීහි වෙශ්සහි	190
වේවිතා ගාසයයා දිවා රහස්‍ය	74, 144
වේවිත අධිමානා සුනෙකාමහ	48
වේලාකා මුදුකා සුදුධා	188
වේලොමලාවරනි අකි විකාරීත්සී	394
වේයං පර්තානා පුරිසො අමදයා	428
වේස්සාසමාප්පරේමහ අවෙල්ලා	142
වේස්සාසයයේ න ව නා වේස්සාසයයා	148
වේහිනා සතනී මේ පාසා	328
වේතයැඩා න සෙවෙයා	248
වෙණි කුමසි වණ්ඩාලී	296
වෙද න සවඩා න ව වේනාලුහො	76
වෙදෙහපුතෙනා භඳුනෙනා	150
වෙලා යථා සාගරවෙගවා පි හි	376
වෙශ්ඨනාරං තං පුරිජාමි	166
වෙහාසයං අගමා ගුරිපසෙකුසු	4
වෙහාසයං සකලාගමම තීවෙසි	94
වෙහාසයං තීවෙති අන්තාලිකෙක	174

සක්කාසිය දියස්ස යද සුමෙනාමි	422
සකිදෙව සුතසොම	420, 428
සකුමාරෝ සබාත්‍යස්සමි	336
සක්කා උභිත්‍යා ව්‍යවනා තීතික්විත්	178
සක්කා ව මේ වරං දුරු	234
සක්කා පි හි ගුනපති	166
සක්කාහලිස්සි දෙවිනෙදු	18

ස	පිටයේවා
සබා ව මිනෙහා ව මමාසි සිවක	16
ස බිපූමෙව උපගමන අසියම.	376
සබෑ තුව්. කුණුවලිනි	168
සහුපග. පුරුෂාධිතමට. ජනීන්ද	240
සඩ්ලිව්වාය. සමුෂ්පන්ධෙහා	272
සම්බන්ධ අමින්නාලනි	146
සඩ්ලාමසීසේ සරසනකි සංපුත්ත	376
සවාග. බාගලා පරනෙයෝ තමස්මි	52
සවේ අතනපුද්‍යෙයාගෙන	338
සවේ අනුදිවයි. තයා මහාමුනී	360
සවේ අය. නීයති ගොජනාසු.	194
සවේ අහ. තාත තරා යරා පුරුර	156
සවේ අහ. මට්ස්සාමි	90
සවේ ඉදා බුහෙම සුරජුකා. සියා	164
සවේ ව තා. රාජමදේසහෙයා	14
සවේ තුව්. භක්තුරුහෙපුනෙනා	412
සවේ තුව්. මයා සනි. ජනීන්ද	238
සවේ තුව්. විපුලු ලඳිහොගේ	156
සවේ තුව්. සදාහසි	416
සවේ තුව්. අමුදාරෙසි	294
සවේ විවානෙනා ගිරීමාවහෙයා	418
සවේ පුෂ්ච කත හෙතු	250
සවේ මංසානි හා මරසු.	294
සවේ ලහේල බණ. වා රහෙ වා	396
සවේ ව කිස්සිලි කාලේ	140
සවේ වො. වුයා මානානා.	134
සවේ හි වවා. සවව.	288
සවේ හි වානෙනා ගිරීමාවහෙයා	58
සවේ හි විරිය. නාස්ස	254
සවව. කිර මහාරාජ	412
සවව. තසස පුත්. හොති	356
සවව. තේ පටිඵානාමි	298, 300
සවව. බො එත. වද්‍යේ කුමාර	50
සව්විපුරිස්සැසු. තවිමෙස හොතු	58
ස සැර්යා නාම මේ හානා	122
සක්ෂීවො. කාලපුනෙනා ව	274
සට්ධි අසියහස්සානි	268
සට්ධි ගාමසහස්සානි	266
සට්ධි දෙනු යහස්සානි	268
සට්ධි නාගසහස්සානි	268
සට්ධි රාසහස්සානි	268

ස	පිටපෑවනා
සන් එකා ව මේ පුනරා	36
ස නාදිසො පාදනි ලොහකුමෙයා	280
ස තාදිසො ඩුම්පති	258
සනන කගෙස්ඩ කරිජාන	292
සනනමුඡී ඩදමධ්‍යාසාය	262
සනනිගුවෙකා ව වෛරානා	40
සනසැහි ලොහකුවෙහි	284
සන් ව තෙ හොම් සබා ව ත්‍යාමයි	434
සන් ව මේ හොයි සබා ව මෙයි	434
සද ප ඩදමධ්‍යාසාය	202
සද ම. ගිල්නී මවු	122
සඅංජා දෙවී මනුපෙෂු පුරිතා	368
සනාපායින්දා ත්‍යාසාදා	332
සනෙනා ව උද්ධා ගව්‍යෝති	284
සනෙනා ව ම අපවිතා	352
සනධි කත්‍රා අලිගෙනන	146
සපයුතුවා කාමගුලුණ අවෙක්ඩති	182
සබැකුත්වමත්තිසාම. සිව.	410
සබු හොග පරිජිණණා	158
සබු රතනි. විනානයින්දා	354
සත්‍යාචනා ව පරිස්ථිර ආයි	246
සත්‍යාචනා ව පරිස්ථිර තව්‍යාසනා	184
සත්‍යාචනා නාරාතා. සැල්ල. පුව්‍යාස්ථා	8
සත්‍යාචනා නදි විභාගති	396
සත්‍යාචන්දේ යො සිතිව සත්‍යාචනා	404
සත්‍යාචන්දේ තෙ වස. ගතා	302
සත්‍යාචන්දේමෙව. හි නාරාන නාරිනා	84
සත්‍යාචනා හි සංසිය. පැනෙනා	312
සත්‍යාචන්දේ සමාසේය	420, 428
සත්‍යාචනා ලෙනා. උපස්සෙන්තා	342
සමණ බූජමණ විනේදා	152
සමණෙනාති මේ සම්බන්ධතා අභායි	142
සම්පිටතා පුද්‍ර සපෙළන නාගො	116
සමාජලී දෙව්වරෙන පෙසිතා	362
සම්පත් වාහනා පොසො	38
සමෙබාධි පනෙනා ව මහානුභාවේ	118
සම්පූලාවා නාම මේ භාතා	122
සය. ආය. වය. ජස්සෙන්	168
සය. ජානපද. අත්.	168
සය. විමාන. නරදෙව දිස්වා	194
සර. ව පුහානි යො සො	356
ස රාජපුත්‍රෙනා පරිදෙවයනෙනා	48

ස	පිටපතිකා
සරාජා පරිදේවෙසි	66
සරාජා පාලිසිව්‍ය පෙනා	60
සරානි බේයන්නි සසේලකානනා	82
සර්තා සාගරං යාරී	404
සරෑ යථා වාරි ජනින්දවලට	438
සලක්වී දිනිසම්පූර්ණයා	166
සල්දේශ හංසනාජේනා	344
සපුරාපෙ නිසිතබනාපාණ්ඩනා	406
ස විතරාගොපවිච්නයා දෙසා	182
ස සමුද්‍ර පරියාය	138
සහස්‍රයා ඉමා ගාර්යා	420
සංඝුපම් සෙනම්තුල්‍යදස්සිනා	362
සංද්ධිකාලං පරිභින්න ගතනා	280
සංවිතරං දිඛිරසානුභුත්වා	200
සංවිතරං වා උජනා වා	318
සංවිතරෝ මේ වුසින්න තවත්තිකෙ	204
සංවාසෙන හි මින්නානි	230
සා ඉස්සිනා දුන්නිනා වසම් ලුද්	112
සා කොසියානුමනා ජුත්මනා	374
සා කොසියෙනානුමනා ජුත්මනා	370
සාබාහි රුදෙකා ලුහතේ සමකෘත්	78
සා ව අනෙනාපුරං ගැස්වා	66
සා ව අභ්‍යමමාග සැක්මී	182
සා ව තං වනාමොගයෙ	188
සා තං පණියා උලහාහී පාලිහි	374
සා තත්ව පරිදේවෙසි	182
සා තව මයා අජ්‍ය සකමති අස්සමේ	370
සා දුර සඩකං ව නිශ්චයින්වා	42
සාඩු ධ්‍යත සුවී රාජා	242
සා තුනා පුනා රෙ පකකා	162
සාමා ව සොජා කබලා ව ගිද්‍යා	280
සා මූහුතකා පලායින්වා	28
සායං ව පාතෙනා උදිකං සරානි	50
සායං ව පාතෙනා කුටකාරී	284
සාලා කරෙරී බෙඹු තක්ස් ජම්බුයෙ	372
සාලීස්සිරෝ සාරිපුණනා	184
සා සුනතවා නීලදුමාහිලුවැනා	372
සාහං අජ්‍ය විරුදුවාපි	316
සිපෙන විජාවරණෙන බුද්ධීයා	366

ස	පිටපෑවා
සිරාභා දෙවී මනුජේපු පූජීතා	364
සිරී ව නාතා ලක්ශී ව	166
සිලෙසුපමා සිබ්බිල සංඛ්‍යකාගා	398
සිසා නාහාතො උජුලමාලධාරී	112
සිහා ව ව්‍යැසා ව අපෝපී දිපියො	86
සිහා ව්‍යැසා ව දිපි ව	130
සිහො යථා ලොහිතම්-සහොජනා	388
සුජකාපකෙක් යථා වන්දු	438
සුකිව්‍යරුපා පරිදෙවයලේ	44
සුලීං සුගන්ධී තිද්‍යෙස් සක්‍රාතා	360
සුජනාතො නාම නාමෙනා	414
සුජනාතු භොනොනා මම වචනා	312
සුජනාමුදායා පරිසා සමාගතා	50
සුතාව ප්‍රජාතා ත්‍යාමහා	346
සුතා කණ්ඩසුඩ් වාව්	30
සුතා ධමල් විජානානි	428
සුතාන ගාලා පරමත්සස්ජීතා	184
සුදුකාර් අනාරියෙහි	328
සුදුකාර් පොරිසාදු අකාසී	422
සුදුප්‍රේන් පුරිසයස යා ඩිතා	156
සුහාසීතා තෙ ඇතුමාදියාන	178, 180, 182
සුම්බ අතුපවිනන්නා	322
සුම්බේ ව අවිනෙන්නා	352
සුරියො කස්සකො ඩික්වු	378
සුලදිලාහො වත මේ අහොසී	10
සුවැණුවන්දෙනුකු බහුතිපාතිකා	374
සුවැණුවන්දෙනුකු භුම්	60
සුවැණුවිරවසන්දෙනු	286
සුවැණු සඩාවාදිරා සුවිගහා	156
සුසඩ්ලීත්නා ජනා ජනා	168
සුසන්ධි සඩ්ලීත් විමැයීම් වණා	226
සුස-විහිතකලු නානා	158
සෙනෙව ක්‍රි ප්‍රජාසී සස්සමානා	102
සෙවලර වුවේසී තීපුවාණ බහුසස්තෙන	182
සෙවමානා සෙවමානා	40
සො අපුමන්නා අක්‍රිද්‍යා	168
සො ඉඩ ගරහිතො පරන් ව	410
සො උපෙති නීරයා පතාපතා	410
සොකටවාය දරනාය	150
සොකුද්‍යා එරුයා වාව්	352
සො ව තා තීරයා පෙනා	280
සො ව පොකුවරුණියා තීරෙ	18
සො ව හක්ව පරිකුවීතො	264
සො ව ගෙන තීඩ්වම	190, 324

සෙළ ව වේගෙනුදූප තෙකා	132
සෙළ වාහා නීපුත්ස්සාමි	414
සෙළ විධ සංඛ්‍යා පියාති හිඹා	432
සෙළ වෙ අඟෝව ව ධමෙළා ව	250, 252
සෙළ ජ්‍යෙන්ත්වාතා කමසි අසැහි	94
සෙළාණ ධචියා සිගාලා ව	294
සෙළාතා පරිස්ස න විරස්ස නාගෙය	196
අසා තං ගොගං පුදුකුරුසුසු	344
සෙළ තං විශේන්ව සංඛාමං	300
සෙළ තක් ඩුන්ව ව අලෝ රමින්වා	60
සෙළ තෙ සහායං මුක්කාමි	326
සෙළ තව සංඛ්‍යා සුහදුගෙයා	166
සෙළ තුනාහං විධිස්සාමි	238
සෙළ පවුලිතං නිරය සෙළරුපෙ	58
සෙළ පත්‍රිතා පවුලෙන්නන	326, 328
සෙළැබාම්ව පටිව්‍යනෙකා	390
සෙළ මං තමතා සමුට්‍යාසි	130
සෙළ මං දියෝ කිසං පැඳුන්	130
සෙළ යං එවිං ගතා පක්වී	330
සෙළ සංඛ්‍යාලු තරමානරුපෙ	198
සෙළ සෙන්වා තුන මරණං	88
සෙළ රො අහං පමණාක්වාමි	28
සෙළහං අපතදරලෝ	88
සෙළහං තරා කරිස්සාමි	192
සෙළහං තෙනාහිස්තෙනාමි	132
සෙළහං දියුම් සාරගෙන	136
සෙළහං ධමමං අවෙකුවන්නා	322
සවායං ධමෙළා ව තෙ විශේන්වා	322
සෙළහං සහාව සාබාහි	130
සෙළහං සමාගමම ජනින්ද තෙහි	194
සෙළහං සුපූර්ජානාමි	10
සෙළුසින්වී සහස්සාති	56, 92, 138, 268
සවාගතං වෙවිදං හවතං	332
සවාගතං තෙ මහාරාජ	310
සවායිපාගා භාරද්වාජෝ	120, 122, 124
සවායං දිලෙන්නාව නඳති	246
සවායං වෙශා බණ්ඩති කණුවායති	220

භ	පිටපෑචිකා
හස්පාද ව තෙ යෙතා	128
හන්දාරෝහා අනීකටයි	158, 300
හන්දී අස්සා රජා පත්‍රි	218, 308
හන්දීකැන්දින්දී ආරුයා	300
හන්දී ගවාස්සා මණිකුණ්ඩා ව	24
හන්දීබන්ධි අස්සාබන්ධි	402
හන්දී අසේස් ව යොමෝනාතු	306
හන්දීහි අසේස්හි රෙප්හි පක්ක්හි	82
හන්දායුම් ඒන්දායුම් ජේදයායුම්	402
හන්දායුම් න්‍යා මූල්‍ය වඩා දුෂ්චිත්‍ය	146
හන්දාහි දති තිදිවා සම ක්‍රාම	378
හරියමානා ධිතරවෙයා	340
හරෙණුකා වෙළුකා වෙණුත්ණුකා	372
හින්වා සරං පක්ක්හිනා අවෙලා	146
හිමවටය හෙමවතාය තිරේ	42
හියෙශාති හියති පොයේ	78
හිරාභං දෙවී මනුජ්‍ය පුළිතා	370
හිරි උපාලව ජ්‍යායි	378
හිරිමතා පි අහිරිකහාව්	98
හිරියා තිතිස්වාය දෑමන බින්දායා	146
හින පවෙළාපි වෙ හොති	36

සයන්දුරා තාමාත්‍රිකක මණ්ඩා

අ	පිටපිවකා	ඉ	පිටපිවකා
අගල	46	ඉංගේ	378, 436
අබශ්‍යාල	382	ඉසිසේහ	186, 190, 218
අබශ්‍යාලක්	44		388, 390
අභය	304	ඉසිස් (මිග)	378
අබශීරස් (ගොනම්)	180, 276		
අවලලෝ	146		
අව්‍යා	372, 378	උක්කියා	10
අස්ථා	386	උදැයි	410
අස්ථානා	178, 180, 276	උදැමිරා	90
අස්ථානා	380	උදැපක	378
අස්ථානා	174	උදැලකා	44, 222, 372
අව්‍යාවංක	74	උපජාතිසා	4
අනිමුණක	44, 382	උපජ්‍යාමායා	4
අනුවත්තී	422	උඩාරි	136
අනුරුද්ධා	184	උම්බාද්‍යනතී	232
අනුසිසෙසා	184	උවෙෂද	376
අනුකූලණා	98	උසිර	382
අම්බාර්තා	90, 370	උස්සවා	380
අරිංඡමා	262, 266		
අලමුසා	186, 190, 192	එඩීමිග	378
අලිනාවනා	426	එණයා	372
අලිනයන	102, 108	එණයාකා	374
අඛන්තී	304	එපුකාරි	78, 80
අවනාතීසු	10		
අව්‍යාවිච්ච	274	එක්කාකපුනානා	296
අයොක	382	එසඳ	378
අස්සක	304	එසඳි – තාරකා	188
අස්සියා	372		
අනිපාරක	232, 234		
අලාර	196	එකුඩ	382
		එවියාගනා	184
		එවිකාර	382
		එණුවර	382
		එණිකාර	46, 382
ඇ		එගරු	378
ඇටා	62	එණිරි	396
ඇන්ජ්ද	184, 400, 404,	එණ්ඩකාර	382
	406, 410, 412	එණ්ඩකාර	382
ඇඟ්ඩිනානා	372	එණ්ඩිපායන	278
ඇලි	372	එණනා	386
ඇයා	360, 364, 366, 368, 374	එදලි	372
ඇයිවිස	86	එදලිමිග	372, 378
ඇලමුවර	388	එම්පල	108

ක	පිටපතියා	ක	පිටපතියා
කමලාජකා	398	කොලීඳාර	382
කමලාසරාද	104, 434	කොසලරාජා	388
කරවික	380	කොසිකි	88
කරෙරි	372	කොසියෝ	308, 314, 356,
කලාඩු	178, 180		362, 364, 374
කස්සප්පා	184, 388	කොසුම්හ	92
කාකවිජක	372		
කාකාති	382		
කාකොල	280, 284	බෙමක	344
කාදමල	382	බෙමා-නදී	220
කදමනිය	148		
කාරණ්ඩ්ව	382		
කාලිඩ්ගරාජ	184		
කාවිනේදු	74	ගනධ්මානන	42, 358
කායිපති	348	ගොරිමන්දු	22
කායිරාජ	58, 60, 262, 344, 354		
කාසුමාරියා	38, 310		
කාල	412, 414	වකොර	378
කාලසුතා	274, 278	වක්කවාක	372
කාලහන්සී	412	වංශන	46
කාලාගල	382	වංශ	208
කිකී	374	වංශ්මා	104, 108, 408
කිනුර	396	වංශ්දු	358, 418
කිමඡරිස	378	වමර	378
කිසවිජ	178, 184, 276	වමපක	382
කුසුහ	372	වමේෂ්‍යයකො	58
කුට්ට	382	විනක	26
කුණළ	372, 380, 400, 406	විනෙනා	8
කුණ්ඩිනී	168	විරිටි සඩා	224
කුරර	410	විනක	372
කුරවක	44, 382	වෙලාවක	378
කුරුඩිගලදේවී	388	වෙළාව	382
කුසරාජා	292		
කුසාවනී	286	ජබියාණ	110, 112
කුසො	288, 296	ජමා	372
කොකා	370	ජලඛනකමාර	388
කොතක	372, 382		
කොක	372, 378		
කොකිල	62	ජමුවක	170
කොකුවී	62, 372	ජමුව	90, 222, 372
කොරණ්ඩ	382	ජමෙබානාද	374
කොරව්ස	416, 418	ජාතිපුමන	382
කොලිනො	184	ජ්‍යෙෂ්ඨීවක	370, 372, 378

ක	පිටයිවානා	ප	පිටයිචානා
තිකුට්	42	ප ස්ථාලරාජා	102
තිමී.ගලෝ	406	පස්දාලෝ	158
		පණවා	60
ද		පණ්ඩරක	42, 140, 148
දණධකී	178, 276	පතිඹාලමල	38, 40
දනුව	382, 408	පදමක	370, 382
දෙපසස්	272	පනාස	370
දේපි	374, 378	පබනොනා	184
දීසාවු	266, 270	පහාවත්නි	286, 290, 298
දුයෝගධනා	404, 406	පලාසාද	372
දෙවදරු	382	පසදමිග	378
දෙවලාහමැණා	404, 406	පාටලි	44, 222, 372
දෙවලා	184	පායිනා	372
දෙවිජ්දු	74	පාහිසස්ර	358, 436
ඒ		පාවක	382
ධබා	284, 294	පාවාරික	396
ධතරට්සා	414	පිඛල	246
ධතරටෝසා	32, 326, 328, 330, 336, 340, 344	පිඩුයානි	398
ධනත්ත්‍යාචී	388	පියක	382
ධහුගේබර	138	පියාල	370
ධම්මනාරි	86	පිලුව	382
		පිසාව	84
ඉ			
හකුල	86	පුකුණය	72
හටකුවෙර	388	පුඩ්ව	390
හන්ද	310, 314, 316	පුණුණුමකාකිලා	410
හනුන	186, 410	පුණුණුම මහාන්ඩිපුලනා	184
හලින	382	පුණුමුල්බා	382
හඳිනිකා	216	පුන්නාග	382
හවමලිකා	382	පුත්බද්ධා	100
හාග	378, 384	පුරිජුමද	176, 360, 376
හාරද	404, 406, 410	පුරිසුලු	378
හාරදේ	184, 360, 362, 410	පෙනා	84
හාරදේ දෙවලාහමැණා	404	පෙරිසාමද	102, 106, 418, 422, 426
හාලිකීරෝ	178, 180	ප්‍රූස්සකාකිලා	382
හීප	90		
හීවාර	372		
හෙරු	388, 390, 418	ඛ	
හෙසාදා	324		
ඡ		ඛක	396
පජාපති	104	බාරාණයී	64
පස්දාලෝනස්	388	බේලාර	372, 378
		මුහමදනා	160, 272, 282, 398

	පිටය්චියා		පිටය්චියා
භණ්ඩකු විෂ	4	යමො	388
භලලාවිය	42, 46	සුදිචිල	386
භාගිරිපි	154		
භිඛකාර	380		R
භිමරගේ	174	රාම	104
භිමසේන	386	රාජු	408
භුජපතන	392	රුරු	372, 378
භෙරි	10, 60	ඔරුණු	48
භෙෂප්‍රතෙකා	202	ඔරාජුව	274
භෙෂප්‍රා	86	ඔරාභනා	26, 28
		ඔරාහිත	372

	ම	C	
මකර	406	ලුණු	90
මගධ	304	ළඳක, උඳ	28, 424
මසවා	14, 174, 190	ලොඳ	370, 382
මණබලෝයා	6	ලොභසුජරී	388
මදිරා	388	ලොභකුම්භී	280, 282
මද්‍ය	286, 288		
මද්‍යකුල්	300		
මඩිකා	372	වකුල	382
මඩිගනධික	382	වකුද්‍රල	382
මතොන්ජ්‍රා	306, 310, 312	වතුහු	186
මතොන්ස්ලා	380	වරාභ	372
මසුරා	62, 372, 378	වරුතෙනා	104
මලේ	42	වාතැශේග	378
මංඩලව	382	වාරණ	378
මයකෘත්‍යාර	196	වාසවේ	362
මහාපතාප	180	වාසේවී	78
මහිස	372, 378	වෙණු	372
මහොස්ග	382	වෙතරණී	86, 282
මහොසය	20, 72, 134, 140	වෙතස	372, 382
මාතංහ	4, 276	වෙදභාපතෙකා	150
මාතලී	358, 362, 374	වෙනතෙනයා	388
මාලුවලතා	408	වෙයින්තකර	166
මිගලීර	436	වෙශිකා	372
මුවලිංඡ	372, 382	ව්‍යගස	372, 374, 378
මුත්තඩ	358		
මුදිඩ	10		
මුර්ජ	388	සකුලා	372
මෙජස්ථිරභාජ්‍ය	8	සකොකා	18, 24, 100, 176,
මෙජස්ථිර	8		234, 270, 304
මෙණුඩිස්සරා	184	සඩ්ටිවේවා	372, 374
මෙව්ව	372	සඩ්පාලො	198

ස	පිටත්වියා	ස	පිටත්බඩා
සබජාතොටා	274	සිග	372, 378
සවචනපාලී	386	සුජපුත්ති	14, 174
සඡප්පේවා	274	සුජාත	414
සතවච්චා	372	සුතනා	30
සතනිගුලෝලා	38, 40	සුතසොම	206, 216, 410, 420, 428, 432, 438
සද්ධා	374	සුදුස්සනා	216
ස බඩු විතක	100	සුදුමො	54
සම්බාරා	408	සුනජ්	230
සම්බුලා	150	සුප මෙහු	58, 140, 146
සමුළුත	8	සුම්බ	32, 322, 332, 336, 338 340, 350, 352
සරගැඩා	176, 184	සුරියා	104, 358, 376, 418
සරහා	378	සුසුනාග	376
සලල	36	මසනක	20, 72
සස	90, 382	සොගනයික	382
සසක මුණ්ඩ	372,	සොං	304, 306
සහදේව	378	සොංකොකා	260
සහ සස් නොතොනා	386	සොංකා	280, 294
සාබ්‍රිග	374	සොංසීය	414
සාමාක	372	සොංසීසෙන	150
සාරිපුතනා	410	සොංහඹෝන	370
සාල	184 44, 222, 382, 408	සොංමදකා	212
සාලියා	162	සොංමන්සා	48, 54
සාලිස්සරා	184, 366	තසාමො	104
සිඛණු	372		
සිඩ්	388, 398		
සිගාල	294	හරිනාල	380
සිඩු	372	හරෙණුකා	372
සිනුවාරක	44, 372	හංස	372, 382
සිරි	360, 364	හිඩුලක	380
සිවයා	16, 18, 20	හිරි	360, 364, 370, 372
සිවිරාජා	16, 234	හෙමවතා	42

මිසේස පදනම් ව්‍යුහමල් හිකා

අ	පිටයේඩකා	ආ	පිටයේඩකා
අකම් තෙනයා.	4, 6	අඳස්සිස්සමල් තෙන	392
අකුතොහයා	382	අඟ	412
අකඩානෘහක්ම.	404	අංදයෝරුප.	398
අවැනතපෙමානුගතසස	402	අන්ත්‍රීවිතෙන	428
අවිනෑසිලාපු	402	අයතනයනා	360
අවිවදාති	392	අරාමකරාපු	396
අවනකා	162	අවවනී	68, 406
අව්‍යුවත්තානි	380, 382	අවවනී මහාමායා	68, 406
අන්විත්තාලැස	274	අවවටා	390
අනිමානිතා	4	අවාපු	398, 400
අනිවත්තාරෝ	276	අවේල්ලකේ	376
අනිවෙලු.	144	අයසානා	2
අන්වත්තී	428		
අදකුතෙනයෙයා	2		
අදේවසගතෙනා	398		
අද්‍යානපරියායපම්	380, 382	ඉන්ජියානා.	298
අධ්‍යාපකාරෝ	12	ඉන්සෑගෙතානා	378
අධිවිඛංශං	200	ඉස්සරකුන් කා	252
අනලා	406	ඉස්සාධමෙල්	66
අන්ත්‍රීනායා.	438	ඉංස්‍රරං	354
අනාසකා	254		
අනාලනියා	24		
අනිහැඟාපු	396	උව්‍යනක.	400
අනුමාදියාන	180	උද	416
අනුපබෙතෙන	2	උජප්පාතිකා	144
අනැකරි	390	උපහවල	8
අපසාදිතා	38±	උපාගා	432
අපහතිකාවිතායා	38±	උඩ්බාග්‍යයා	380
අපෙපවනාම	38±	උමහාංපයා	288
අඩ්ජනා	38	උපලෙඩක්නි	392
අභ්‍යන්තර.	414	උසිතො	204
අභුවයිතොව	82	උෂග ගුණුතෙ	212
අභිදෙසාගතෙනා	72		
අභිසමෙහානි	380		
අලිනාවූනි.	400	එකනාහාරියා	388
අවාකරෝයා	430, 434	එකොදිභාවා	264
අවිවත්ව.	392	එලකමාරක.	388
අවුක්කපරිහොගෙන	414		
අව්‍යාධිකො	438		
අයත්තා.	400		
අය-විභාගී	364	එවිතසේනා	432
අසා	402	එතපලකො	2, 4
අස්සබන්ස්	402	එමසන්ති	402

	පිටත්වා		පිටත්වා
මරකුල්	398, 400, 402	බන්ධමෙම	424
මිරුනයිනා	78	බාදියා	412
මිලඩ්කාපේක්	392	බූජවාලනකෙන	386
මසබධ්‍යා	152		
මසසුප්‍රියා	404		၅
ම්‍යුසියෝ	404		
ම්‍යුසටයිකායා	56	ගඩනිනුප්පමාසු	402
		ගලාගල්	410
		ඉංග්‍රීස්හික්	392
		ගෙලභ්‍යු	386
		ගොපුරියා	402
කකුඟාසේවිනා	292		
කඩ්කාපනනා	416		
කව්‍යානී	394, 396	ව	
කයලාය	380	වතුකුඩනනා	386
කණ්ඩසප්පසිරුපමා	400	වතුමලයිරුපම්	178
කතනාමධ්‍යයා	430	වාගමනනා	20
කනෙනා	422	විතුගාලා	66
කනුපාක කුනා	398	විතුවේමලුවියා	408
කව්‍යනඩ්	386	වේච්චා	278
කා		ඡ	
කාම—කාම්නී	398	ඡවක	404
කාමවාරවා	390	ඡවඩාහක්	402
කාරා	426		
කාසාවියා	48	ඡ	
		ඡයානී	392
		ඡලුවුතපසි	414
		ඡම	2. 384, 414
කිමොනු	416	ඡරුදපානනා	6
		ඡාතිමදේ	4
		ඡාතු	434, 436
		ඡායාලිනෙන	384
කුඩික්‍රියජනනා	374		
කුඩික්‍රි	394	ඡිගියිනෙන	16
කුමහ ක්‍රිනා	436	ඡිනාවිනී	374
කුලව්‍යුන	212		
කුපල්	398	ක්‍රියාතාගාර	66
කො			
කොතකුප්පස්නෙනනා	78	ක	
කොසලුන	408	තපනෙයා	374
		තමතුපධානෙ	436
කො		තලාඩිනා	430, 434, 436
කොවයික	382	තිවිනුමන්නී	136
කොමාරහනනාර	400	තුලාපුරුණකෙන	386

	පිටයිචා		පිටයිචා
උණඩිල්සේයුකා	254	පක්කියෙයා	374
		පජ්ර්.	10
		පක්කිතාමගුණසාතගොවිරා	406
ද		පක්කිවැන් බා	386
දක්කිණෙයෙයා	2	පක්කිවැන්ප්‍රංශා	388
දදුලුලමානා	374	පටිකිරියෙමු	4
දරුකටුප්පාකො	94	පටිවියසකේහි	396
දුරුසඩිකාවයානා	218	පත්‍රවෙලුනත්	402
දිජමන්ති	404	පරිදුමුනෝ	4
දිඹා	388	පද්ධාරව්‍යායිනී	392
දිනකාමාසු	402	පද්ධාරමණ	308
දිපරකඩියෙගණා	406	පපා	400
දුබුදුයාති	12	පමුණාබා	416
දුෂ්කිව්‍යායෙයා	388	පරදනුපළීවි.	2
දෙවාරිකා	48	පරාජූත	378
දෙපිතිකා	386	පරාවතනජාතා	394
		පරිකිණෙන්මා	394
		පරිණාමයමානා	386
		පරියාපදනෙන	338
ඇනුකාරි	392	පරිහිතා	394
ඇමානිසාර	238	පලිබනි	392
ඇරණීධර	378	පවුත්.	394
ඇරණීමණියසර	416	පව්‍යාරියිනු	376
		පපුතහස්	200
		පළුෂුජීයාති	232
ඉ			
නාභාගින්හැනිතමෙන්නාවුදා	406	පා	
නාමුවිපාසවාකර්	408	පායන	424
නායසර්	380		
නාගකසියා	54	පියානුකඩි	432
නාගනාසුරු	288	පිසාවදේයිනා	406
නාලිකෙරසක්කාරියෙනා	380, 384	පියිසාපි	386, 396
නිබුති	392	පුඡුජුලුපපනා.	8
නිකබනාපාද	396	පුප්පෑජධික.	402
නිව්‍යාගතෙනා	400	පුබෙඩකත්	252
නිජකිපනා	84	පෙන්ජාජවියය.	410
නිමියසනි	410	පෙන්ස්සනිවනා	280
නිර්ඛනා	262, 432	පෙකුබුරකෙස්සා	18
නිප්පාලනි	392	පොරිසාදස්ස කනෙන	422
නිප්පාලනයිලා	392		
නිවාතකෙ	396	බ	
නිසිංචර	436	බඩුවසානුගතයස	396
නෙල (නෙල මණ්ඩල)	378	බඩුකියෙයා	388

ල	පිටක්වකා	උ	පිටක්වකා
බලවිරිපුපපානනා	56	ලඩිමිතයා	274
බහුගෙනකමන්	436	ලපසක්වරා	402
බහුවිතා	372	ලෙඩුවා	380
බ්‍යූජනකා	12	ලොජනේයවතියා	406
බ්‍යූජප්පා	378	ලොමග්සනො	30
		ලොහිතපසක්වන්දීකා	386
භ			
භක්වයෙතවේ	414		
භගිනිමාලා	382		
භංග	370	වණික්වකා	18
භටෝ	424	වත්තපද	168
භණ්ඩී	382	වදුව්	90
භක්තුරුසේ	328	වධිකායා	388
භුන්ඩුනො	276	වනස්පතිනි	376
භුරිපස්සා	4	වනනාදේ	80
භෙසා	274	වසලියා	380
		ව්‍යසදයා	10
ම			
මඡුජරී	378	වාකර්	408
මණියා	410	වාචාසනප්පාතියා	388
මතන ලකඩා	382	වාලා	402
මත්‍යසමංසයස කතෙ	432	විකනුනි	390
මහාවරාභ	378	විජ්ජාති	392
මහාසම්බද්ධා	22	විධුව	412
මහෙසෙයා	150	විල්පති	392
මිලාවපුතා		විලාකා	188
මිහිගෙන	402	විලාසති	392
මුද්‍යිපතක්	392	විලිබති	392
		විවෘතනේ	412
ය			
යමසාධනා	16	විඩ්වල්	392
යුධායුතා	374	විස-වාදික	376
යෙනකාමච්චමායා	380	විහත්තාර-සො	20, 62
යොදී	382	විතිකිණුන්	216
		වෙණිකතා	388
ර			
රජසිරාති	12	වෙත්ති	438
රුවිවිඩ්චිනො	18	වෙලුලිලාකමජ්ඩ්	436
රත්සා	282	ව්‍යනාතිහුලතා	88
රත්ත්	436	ව්‍යම්භා	410
රසක	412, 438	ව්‍යසනා	76, 80, 96
රාජජරයා	376		
රාමකරුසු	402		
රුප්පාපවප්පාමයි	88	සකායුරා	422
රුම්බවාසී	2, 4	සකාසසි	374, 400

ස	පිටයෙකා	ස	පිටයෙකා
සට්ලාහි	380	සහස්‍රියා	420
සඩිකාරලෝමාලා	2, 4	සංචරි	46
සඩර	102, 416, 418, 420		
සඩාමෙසි	380		සා
සඩික	378	සාබුද්ධරාජ්‍යසභාත්	402
සවියාවිස්සූ	58	සිලුවලයා	418
සජ්‍යානා	70	සිලෙස්සුපමා	398
සජ්‍යාහි	380	සිලුවතුපපනා	10
සතමායකාවිද	408	සුකිරිපතෙනා	54
සතාරා	420	සුඩා	436
සත්ත්‍යලියාරිකා	44	සුපලවත්	374
සත්ත්‍යිපිලිවත්නා	410	සුපෙසලානි	4
සදාගමේ	376	සුභාසිතධිරා	440
සදා	360, 364	සුරුණු	388
සපරි	418	සුවන්ස්පසේස්	110, 112
සපානකා	2	සුදක	438
සඩකාමරසාහරා	404	සොජාඩා	432
සඩකාමුපපනා	422	සොඡානා	388
සඩක-සහා	388		
සම්බෑ	386		ස
සම්ප්‍රේක	38	හන්තීබනධි	402
සම්බන්ධි	382	හදයන්වනා	74
සමත්ති	56	හදයන්තරස්සිනා	408
සම්පාදකියි	52	හරිතුපයන්තියා	382
සමයාගැනී	422	හසන	382
සරසකතිස-සුජෙන	376	හෙම	380
සරිනා	404	හෙම කපන වාසයේ	16
සවන්ති	420	හ. (හ. සම්)	386